

පටුන

අල්-කුර්ආනයේ මහිමය	2
ශුද්ධ අල්-කුර්ආනයේ	4
මුස්ලිම් වරයෙකුගේ ජීවිතයේ වැදගත් ප්‍රශ්න කීපයක්	68
කවරෙකු කුර්ආනය හා හදිසය විමසා බලන්නේද ඔහු එහි ඇති එම නාමයන් පාඩම් කරගනී. ඒවානම්	69
සිත හා සම් බන්ධ අමලයන් (ක්‍රියාවන්)	84
නිහඬ සංවාදයක්	94
ලා ඉලාහා ඉල්ලල්ලාහි	107
මුහම්මදුර් රසූලුල්ලාහ්	108
පිරිසිදු කම	110
ගැහැණුන්ගේ සුපුරුදු මාස් ශුද්ධිය පිළිබඳ නීතීන්	114
ඉස්ලාම් හි ස්ත්‍රීන්ගේ ස්වාචරය	116
සලාතය	120
සකාත් (අනිවාර්ය බද්ද)	126
උපවාසය	129
හජ් හා උම්රාව	132
අනුපිළිවෙලින් හජ් හැමදුම ඉටු කරන ආකාරය පෙන්වන කෙටි වගුව	136
පොදුවේ සමහර උපදේශයන්	137
ඉස්ලාමය ක්‍රමයට මැතිරීම	143
ප්‍රාර්ථනා කිරීම	150
පාඩම් කරගත යුතු වැදගත් ප්‍රාර්ථනාවන් කීපයක්	152
ලාහ ගෙන දෙන වෙළඳාම	157
උදේ සවස දිනපතා කියවිය යුතු ප්‍රාර්ථනා	158
අධික වශයෙන් යහපත ලබා කර දෙන වදන් හා කුසල්	161
තහනම් කෙරුණු සමහර කරුණු	167
නිම නොවන තීරත්තර වාරිකාව	171
වූළ කිරීමේ ක්‍රමය	
සලාතය ඉටුකරන ක්‍රමය	
දැනුම සෙවීමේ අරමුණ ඒදිනෙදා ජීවිතයේ ක්‍රියාත්මක කිරීමටය	

අල්-කුර්ආනයේ මහිමය

අල්-කුර්ආනය පාරායනය කිරීමේ (කියවීමේ) ලැබෙන යහ ප්‍රතිඵල:-

අල්-කුර්ආනය හැදෑරීම, එය ඉගැන්වීම සහ එය පාරායනා කිරීම තුළින් බොහෝ කුසල් ලබාගත හැක. ඒවායින් සමහරක් ගැන බලමු.

ඉගැන්වීමේ ලැබෙන ප්‍රතිඵල :-

මුහම්මද් (එතුමාට අල්ලාහ්ගේ ක්ෂානනිය හා සාමය හිමිවේවා) තුමාණෝ මෙසේ පැවසූහ. „නුඹලාගෙන් වැදගත් අය වනුයේ අල්-කුර්ආනය හදාරා එය සෙස්සන්ට උගන්වන තැනැත්තන්ය.“ (මුලාශ්‍රය: මුහාර්)

එය පාරායනා කිරීමේ ලැබෙන ප්‍රතිඵල :-

මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ ප්‍රකාශ කළහ. „කවරෙකු දේව මගපෙන්වීමෙහි (කුර්ආනයෙහි) අකුරක් කියවන්නේ ද (පාරායනය කරන්නේ ද) ඔහුට එක් කුසලක් ඇත. එක කුසලක් දස ගුණයකින් යුක්තය. (මුලාශ්‍රය: මුහාර්)

අල්-කුර්ආනය ඉගෙනීම එය කටපාඩම් කිරීම සහ එය දක්ෂ ලෙස පාරායනය කිරීමේ මහිමය:-

අල්-කුර්ආනය පාඩම් (මනනය) කර එය පාරායනය කරන්නා ගෞරවනීය මලක්වරැන් සමග සිටී. කෙනෙකුට එය දුෂ්කර වුවද එය අවධානයෙන් යුතුව පාරායනය කළොත් ඔහුට යහවිපාක දෙකක් ඇත., (මුලාශ්‍රය: මුහාර් සහ මුස්ලිම්)

නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පැවසූහ. „කුර්ආනය ඇත්තාට පරලොවදී මෙසේ පැවසෙයි. „ඔබ කියවන්න, ලොවෙහි ඔබ කුර්ආනය පිළිවෙළින් කියව්වා සේ කියවන්න. මන්ද ඔබේ නවාතැන ඔබ කියවන අවසන් වැකියේ ඇත., (මුලාශ්‍රය: තිර්මිද්)

සමහර සටහන් වල පහත සඳහන් පරිදි දක්නට ඇති බව ඉමාම් කතාබි (රහ්මතුල්ලාහි අලෙයිහි) තුමා ප්‍රකාශ කරයි. „කුර්ආනයේ වැකි වල ප්‍රමාණය ස්වර්ගයේ තරාතිරම් වල ප්‍රමාණයට සමානය. එහෙයින් කුර්ආනය කියවන අයට මෙසේ කියවෙයි. අල්-කුර්ආනයෙන් ඔබ කිය වූ වැකිවල ප්‍රමාණයට මෙම පියගැට පෙළ උඩට නගින්න. එහෙයින් කවරෙකු අල්-කුර්ආනය සම්පූර්ණයෙන්ම පාරායනය කරන්නේ ද ඔහු ස්වර්ගයේ තත්ත්වයන්හි උච්චස්ථානයක අසුන් ගනියි. කවරෙකු කුර්ආනයෙහි සමහර කොටස් පමණක් පාරායනය කරයි ද ඔහුගේ නැඟීමද ඒ තරමටම වෙයි. එසේම ඔහුගේ විපාකයේ ප්‍රමාණය ද කියවීමේ ප්‍රමාණයටම සමවෙයි.

කුර්ආනය උගත් තැනැත්තාගේ දෙගුරුන්ට අත්වෙන යහ විපාක

නබි(සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ ප්‍රකාශ කළහ. „අල්-කුර්ආනය කියවා එය ඉගෙන ඒ අනුව ජීවත් වූ තැනැත්තාගේ දෙගුරුන්ට විනිශ්චය දිනයේ ආලෝකයෙන් නිම වූ ඔටුන්නක් පලදවනු ලැබේ. එහි දීප්තිය සූර්යයාගේ දීප්තිය බදුවෙයි. ඔවුන්ට වස්ත්‍ර දෙකක් අන්දවනු ඇත. ඒ දෙකෙහි වටිනාකම මේ ලෝකයට මිල කළ නොහැක. අප මෙසේ අන්දවනු ලබන්නේ කුමක් නිසාදැ. ියි ඔවුහු ප්‍රශ්න කරති. එවිට .නුඹලාගේ දරුවන් කුර්ආනය උගත් නිසායැයි පිළිතුරු දෙනු ඇත. (මුලාශ්‍රය: හාකිම්)

කුර්ආනය ඇති තැනැත්තාට විනිශ්චය දිනයේ දී එය අනුකම්පා බස් දොඩයි:-

නබි(සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ ප්‍රකාශ කළහ. „කුර්ආනය කියවනු. මන්ද එය ඔවුන් වෙනුවෙන් විනිශ්චය දිනයේ අනුකම්පා බස් දොඩන්නේමය, (මුලාශ්‍රය: මුස්ලිම්)

තවදුරටත් මෙසේ පැවසූහ. „සවිම(උපවාස)ය ද අල්-කුර්ආනය ද විනිශ්චය දිනයේ ගැත්තා වෙනුවෙන් අනුකම්පා බස් දොඩයි. (මුලාශ්‍රය: අහ්මද් හා හාකිම්)

එය කියවා ඉගෙනීමට එක් රැස්වූ අයට ලැබෙන විපාක:-

ඕනෑම පිරිසක් දේව මස්පිද්වල එක්රැස් වී අල්-කුර්ආනය කියවා එය ඉගෙන තේරුම් ගත්තේ ද ඔවුන් වෙත ශාන්තිය පහළ වෙයි. දේව දායාදය ඔවුන්ව වසා ගනී. මලක්වරු ඔවුන්ව වටකර ගනිති. අල්ලාහ් ඔහු උග සිටින අය සමඟ ඔවුන් ගැන සිහිපත් කරයි..(මුලාශ්‍රය: අඩු දාඩුද)

කුර්ආනය කියවීමට (පාරායනය කිරීමට) පිළිවෙළවල් සමහරක් ඇත:-

ඉමාම් ඉබ්නු කසීර් තුමා එවායින් සමහරක් ගැන ප්‍රකාශ කර ඇත. වූඵෑ රහිතව එය කියවීමෙන් හෝ ඇල්ලීමෙන් වැළකීම. කියවීමට පෙර මස්වාක් කර (දන් මැද) ගැනීම. පිරිසිදු ඇඳුම් ඇඳ සිටීම. කිබ්ලාව බලා සිටීම ඇනුම් යන විට කුර්ආනය කියවීම නතර කිරීම. අනවශ්‍ය අන්දමින් වෙනත් දෙයක් කටා කිරීම සඳහා කියවීම නතර නොකිරීම. සම්පූර්ණ අවධානය එයට යොමු කිරීම. දෙවියන්ගේ පොරොන්දු එළි දක්වන වාක්‍යවල දී ඒවා ඇයැදීම. ඔහු බියගන්වා අවවාද කරන තැන්වලදී ඒවායින් ආරක්ෂාව පැතීම. කුර්ආනය විවෘත කර නොතැබීම. ඒ මත කිසිවක් නොතැබීම. තව කෙනෙකුට බාධා වන අන්දමින් ශබ්ද නගා නොකියවීම. වෙළඳ පොළවල් හා සෝෂාව ඇති තැන්වල නොකියවා සිටීම.

අල්-කුර්ආනය කියවිය යුත්තේ කෙසේද?

නබ්(සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ කියවීම පිළිබඳව අනස් (රළියල්ලාහු අන්හු) තුමාණන්ගෙන් ප්‍රශ්න කළ විට, එතුමාණෝ මිහිරි ලෙස දික් කර කියවති. බිස්මි.. යන්න කියවන විට (සුදුසු අන්දමින්) බිස්මල්ලාහ් ද අර්-රහ්මාන් ද අර්-රහීම් ද දික් කරති.යි කිය.

කියවීමේ යහ විපාක දෙගුණයක් වීම:-

දෙවියන් වෙනුවෙන් පිරිසිදු සිතකින් අල්-කුර්ආනය කියවන සෑමට යහවිපාක ඇත. එහෙත් කියවන විට එහි අර්ථය අවබෝධ කරගෙන කියවන විට එයට ලැබෙන යහවිපාක දෙගුණයක් වෙයි. එවිට අකුරකට දහගුණයේ සිට 700 ගුණය දක්වා යහවිපාක අධික වෙයි.

දිවා රාත්‍රි ඇතුළත් දවසකදී කියවීමේ ප්‍රමාණය:-

නබ් සහගාමින් දිනකට ඔවුන් සඳහා කිය විය යුතු ප්‍රමාණයක් නියම කර ගත්හ. දින හතකට වඩා අඩුවෙන් කියවා නියම කිරීම ඔවුන් පුරුද්දක් කර ගත්තේ නැත. දින තුනකට වඩා අඩු කාලයක් තුළ කියවා නිම කිරීමේ තහනම පිළිබඳව පැහැදිලි කළ නබ් වදන්(හදීස්) ඇත.

එහෙයින් ආදරණීය සොයුරණි, දිනපතා කුර්ආනය කියවීමට ඔබේ කාලයෙන් කොටසක් වැය කිරීමට උනන්දු වන්න. ඔබට කියා යම් ප්‍රමාණයක් තබා ගන්න. එය කුමන අවස්ථාවක වුව ද අත් නොහරින්න. කඩින් කඩ කරන අධික ප්‍රමාණයට වඩා අබණ්ඩව කරන සුළු ප්‍රමාණය වැදගත්ය. නින්ද හෝ අමතක වීම හේතුකොටගෙන අත හැරෙන දේ රළුග දවසේ ඉලව් කරන්න. නබ්(සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ ප්‍රකාශ කළහ. **කවරෙක් තමා පුරුද්දක් වශයෙන් කරන කියවීම් හෝ කියවීමක් නොකර නිදාගෙන රළුග දිනයේ ෆජ්ර් හා ලුහර් (උදෑසන සලාතය හා දවල් සලාතය) අතර එය ඉලව්වක් ලෙස කියවා නිම කරයි නම් ඔහු ගත වූ රාත්‍රියේ කියවූවාට සමාන වන්නේමය..** (මුලාශ්‍රය: මුස්ලිම්) කිසිම අන්දමකින් කුර්ආනය අමතක කර එයින් දුරස්ථ වූ අයෙකු නොවන්න. එයින් දුරස්ථවීම යනු එය නොකියවීම හෝ තේරුම් නොගැනීම හා ඒ තුළින් රෝග නිවාරණය නොසෙවීම හෝ යන සියල්ල අඩංගු වේ.

අල්-ආනිභා (ආරම්භය)

ආනිභා යනු සෑම දෙයකම ආරම්භය වෙයි. අල්-කුර්ආනය මෙම පරිච්ඡේදයෙන් අරම්භ කරන නිසා මෙයට .ආනිභා. යනුවෙන් නම් කර ඇත. මන්ද මෙය මුල්කරගෙනම අල්-කුර්ආනය කියවන්නා ද ලියන්නා ද තම කාර්යය ආරම්භ කරයි. මෙය ප්‍රථමයෙන්ම පහළ වූ වාක්‍යය නොවේ. මෙය මක්කී ද (මක්කාන්වේ පහළ වූවක් ද) මදනී ද(මදිනාන්වේ පහළ වූවක් ද), යි විද්වතුන් අතර මතභේදයක් පවතී. මෙය උම්මුල් කිතාබ්, අස්සබඋල් මසානි, සුරතුල් හමීද්, සුරතුස් සලාත්, අල්-වාකියා. යන ගරු නම්වලින් ද අමතනු ලබයි. මෙහි මහිමය දක්වන නබි වදන් බොහෝමයක් ඇත. අඩු සරද් අල්-මුඅල්ලා (රලියල්ලාහු අන්හු) තුමා මෙසේ පවසයි. අල්ලාහ්ගේ දුතයාණෝ මට මෙසේ කීහ. මම අල්-කුර්ආනයේ ඉතා වැදගත් සුරාවක් නුඹට උගන්වමි'යි පවසා මගේ අතින් අල්ලා ගත්හ. එතුමාණෝ මස්ජිදයෙන් පිටතට යාමට සුදානම් වූ විට මම එතුමා දෙස බලා අල්-කුර්ආනයේ වැදගත් සුරාවක් මට කියාදෙන බව ඔබතුමා කීවා නොවේදැ? යි ඇසුවෙමි. එවිට එතුමාණෝ ඔව් අල්-හමීදු සුරාව්ව එයයි. එය නැවත නැවත කියවෙන වාක්‍ය හතය. තවද මට පහළ වූ ඉතා මහගු කුර්ආනයයි.

1 අල්ලාහ්ගේ ශුද්ධ නාමයෙන් ආරම්භ කරමි (ඔහු) අසීමිත දයාවන්තයාය. අපරිමිත ආදර වන්තයාය. (මෙම වැකිය ආරම්භයේ ලිවී ඇති පරිච්ඡේදවල මුල්ම වචනය යැයි අදහස් කළ හැකි ද? නැත්නම් ආනිභාවේ පමණක් ආරම්භ වචනය ද? එසේත් නැත්නම් ඕනෑම පරිච්ඡේදයක මුල් වැකිය ලෙස අදහස් කළ නොහැකි ද? යන්නෙහි විද්වතුන් මතභේදයක් ඇතිකරගෙන සිටිති. එනමුත් නම්ල් සුරතයෙහි සදහන් මෙය වැකියක් යන මතයේ සියලු දෙනාම එකඟවෙති. අල්ලාහ් යන නාමය ඔහුට පමණක් විශේෂිත නාමයකි. වෙන කිසිවෙකුට මෙය භාවිත නොකළ යුතුය.)

2 ලෝකවාසීන්ගේ රක්ෂකයාණන් වූ අල්ලාහ්ටමය සියලු ප්‍රශංසා. (ප්‍රශංසාව යනු යහපත් දේවල් පිළිබඳව කටින් උපහාර දැක්වීමකි. එය දිවෙන් -වචනයෙන්- පමණක් කෙරෙයි. කෘතවේදී බව -ස්තුතිය යනු- සෑම අවයවයකින්ම කෙරෙන්නකි.)

3 (ඔහු) අසීමිත දයාවන්තයාය. අපරිමිත ආදරවන්තයාය.



4 ඔහු විනිශ්චය දිනයේ අධිපතියාය. (කතාදා - රත්මතුල්ලාහි අලෙයිහි- තුමා මෙසේ කියයි. මෙය අල්ලාහ් විසින් ඔහුගේ ගැත්තන්ට ඔවුන්ගේ ක්‍රියාවන්ට විපාක ප්‍රදානය කරන දිනයයි.)

5 අපි නුඹටම නැමදුම් ඉටු කරමු. තවද නුඹෙන්ම උදව් පතමු. (නැමදුම යනු සම්පූර්ණයෙන්ම යටහත්ව අවනතවීමයි. මෙම වාක්‍යයේ අර්ථය - නුඹ හැර වෙන කිසිවෙකුට නැමදුම් නොකරමු. නුඹ හැර වෙන කිසිවෙකුගෙන් උදව් නොපතන්නෙමු යන්නයි.)

6 අපට සෘජුමග පෙන්වනු මැනවෑ (හිදායත් යන වචනයේ අර්ථය සෘජුමග පෙන්වීම හෝ වනාවන්වලට අනුග්‍රහය දැක්වීම යන්නයි. සෘජු මගෙහි සිටින කෙනෙක් අල්ලාහ්ගෙන් සෘජුමග ඉල්ලීමේ අදහස සෘජුමග තවත් අධිකව ලබා දෙන ලෙස කරන ඉල්ලීමයි. මෙම වැකියේ සෘජු මග යනු ඉස්ලාම් නැමැති සෘජු මගයි)

7 නුඹ කවරෙකුට දයාව පහළ කළෙහි ද ඔවුන්ගේ මාර්ගය පෙන්වනු මැනවෑ (මොවුහු කවරහුද යත් සුරා අන්-නිසා 4 වැනි පරිච්ඡේදයේ 60 හා 70 යන වැකිවල අල්ලාහ් පැහැදිලි කරයි. ඔවුහු නබිවරු ද සත්‍යවාදීහුද සැදැහැවතුන් වන අල්ලාහ්ගේ යහපත් ගැත්තෝද වන්නෝය.) නුඹේ ශාපයට ගොදුරු වූවන්ගේ ද මංමුළා වූවන්ගේ ද මාර්ගය නොවේ. (ශාපයට ගොදුරු වූවන් යුදෙව්වරුන්ය. මන්ද ඔවුහු දැන දැනත් සෘජු මග අනුගමනය නොකළහ. මංමුළා වූවෝ ක්‍රිස්තියානිත්ය. ඔවුහු ජේසු -ර්සා අලෙයිහිස් සලාම්- තුමා පිළිබඳව නොදැනුවත් කම නිසා මංමුළා වූහ.)

අල්-මුජාදලාත්

1 (නබිවරයාණනි) තම සැමියා ගැන ඔබ සමග තර්ක කර (තම කාරණය) අල්ලාහ් වෙත පැමිණිලි කළ ගැහැනියගේ වදන්වලට අල්ලාහ් සවන් දුන්නේය. තවද ඔබ දෙදෙනාගේ වාද විවාදයට ද අල්ලාහ් සවන් දුන්නේය. නියතවශයෙන්ම අල්ලාහ් සියලු දෑ අසන්නෙකු හා බලන්නෙකුට සිටී. (ආයතන - රළියල්ලාහු අන්හා- තූමය මෙසේ දන්වයි. එනම් සියල්ලට සවන් දිය හැකි අල්ලාහ් උත්තරීතරය. හව්ලා බින්ත් සැලබා නැමැති කාන්තාව නබි තූමා සමග කථා කරන විට මම සවන් දුනිමි. එයින් සමහර කරුණු මට ඇසුනේ නැත. එම කාන්තාව තම සැමියා පිළිබඳව නබිතුමන්ට පැමිණිලි කරමින් සිටියාය. ඇය මෙසේ කීවාය. අල්ලාහ්ගේ දුතයාණනි, මගේ සැමියා මගේ යෞවනය සම්පූර්ණයෙන් ප්‍රයෝජනයට ගත්තේය. මගේ උදරය ඔහුට විවෘත කර දුනිමි. මා විසපත් වී දරුවන් ලැබීමේ හැකියාව මගෙන් ඉවත් වූ විට, නුඹ මට මගේ මව හා සමානයි යැයි කියා ඇත් විය. තවදුරටත් ඇය ප්‍රකාශ කරමින් දෙවියනි, මගේ සැමියාගේ කාරණය නුඹට පැමිණිලි කරමි. මෙසේ ඇය පැමිණිලි කරමින් සිටිය දී පිබිරිල්(අලෙයිනිස් සලාම්) තූමා මෙම වැකි රැගෙන පහළ විය. ඔහු මදිනා වැසියෙකු වන අවුස් බින් සාමිත් නැමැත්තාය.)

2 නුඹලාගෙන් සමහරෙක් තම භාර්යාවන් දෙස බලා ඔබ මට මගේ මව වගේ යැයි පවසන්නෙහුය. එසේ ඔවුන් ප්‍රකාශ කිරීම නිසා මව්වරුන් වන්නේ නැත. ඔවුන්ව ප්‍රසූත කළ අය ඔවුන්ගේ මව්වරු වන්නෝය. නියතවශයෙන්ම අල්ලාහ් අධිකව ඝෞමා කරන්නෙකි.

3 මෙසේ තම භාර්යාවන් තම මව්වරුන්ට සමාන කර තම ප්‍රකාශය වෙනස් කර ඔවුන් සමග සංසර්ගයේ යෙදෙන්නවුන් එසේ සංසර්ගයේ යෙදීමට පෙර කළ වරදට ප්‍රතිකර්මයක් වශයෙන් වහලෙකු නිදහස් කළ යුතුය. එසේ කරන ලෙස නුඹලා දෙවියන්ගෙන් උපදෙස් දෙනු ලබන්නෙහුය.

4 තවද (නිදහස් කිරීම සඳහා වහලෙකු හෝ එසේ මුදවාලීමට අවශ්‍ය පහසුකමක් හෝ) නොමැති අයෙකු එම කාන්තාවන් ඇසුරු කරන්නා (සංසර්ගයට) පෙර අබණ්ඩව මාස දෙකක් සවිම් (උපවාසය) රැකිය යුතුය. (අනුමත හේතුවකින් තොරව අතරමග උපවාසය අතපසු වුවහොත් නැවත මුල සිට මාස දෙකක්ම උපවාසයේ යෙදිය යුතුය) එයටත් ශක්තියක් නොමැති කෙනෙකු හැට දෙනෙකුට ආහාර සැපයිය යුතුය. (හැම කෙනෙකුටම කි. 1 ග්‍රෑම් 250 ක ධාන්‍ය හෝ පිසු ආහාර හෝ දිය යුතුය.) නුඹලා අල්ලාහ්ව හා ඔහුගේ දුතයාණන්ව (පරිපූර්ණව) විශ්වාස කිරීම සඳහා (මෙසේ අපි තීන්දු කළෙමු.) මෙය අල්ලාහ් නියම කළ සීමාවන්ය. (එහෙයින් ඔහුගේ සීමාවන්

سُورَةُ الْمُجَادَلَةِ

بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ

قَدْ سَمِعَ اللَّهُ قَوْلَ الَّتِي تُجَادِلُكَ فِي زَوْجِهَا وَتَشْتَكِي إِلَى اللَّهِ وَاللَّهُ يَسْمَعُ تَحَاوُرَكُمَا إِنَّ اللَّهَ سَمِيعٌ بَصِيرٌ ۝۱ الَّذِينَ يُظَاهِرُونَ مِنْكُمْ مِنْ نِسَائِهِمْ مَا هُنَّ أُمَّهَاتِهِمْ إِنْ أُمَّهَاتُهُمْ إِلَّا الَّتِي وَلَدْنَهُمْ وَإِنَّهُمْ لَيَقُولُونَ مُنْكَرًا مِنَ الْقَوْلِ وَزُورًا وَإِنَّ اللَّهَ لَعَفُوفٌ غَفُورٌ ۝۲ وَالَّذِينَ يُظَاهِرُونَ مِنْ نِسَائِهِمْ ثُمَّ يَعُودُونَ لِمَا قَالُوا فَتَحَرِيرُ رَقَبَةٍ مِنْ قَبْلِ أَنْ يَتَمَاسَّا ذَلِكَ كُمْ تَوْعَظُونَ بِهِ ۝۳ وَاللَّهُ بِمَا تَعْمَلُونَ خَبِيرٌ ۝۴ فَمَنْ لَمْ يَجِدْ فَصِيَامَ شَهْرَيْنِ مُتَتَابِعَيْنِ مِنْ قَبْلِ أَنْ يَتَمَاسَّا فَمَنْ لَمْ يَسْتَطِعْ فَأَطْعَامَ سِتِّينَ مِسْكِيْنًا ذَلِكَ لِمُؤْمِنُوا بِاللَّهِ وَرَسُولِهِ ۝۵ وَتِلْكَ حُدُودُ اللَّهِ وَلِلْكَافِرِينَ عَذَابٌ أَلِيمٌ ۝۶ إِنَّ الَّذِينَ يُحَادِّثُونَ اللَّهَ وَرَسُولَهُ لَعَنُوا كَمَا كُتِبَ لِلَّذِينَ مِنْ قَبْلِهِمْ وَقَدْ أَنْزَلْنَا آيَاتٍ بَيِّنَاتٍ وَلِلْكَافِرِينَ عَذَابٌ مُهِينٌ ۝۷ يَوْمَ يَبْعَثُهُمُ اللَّهُ جَمِيعًا فَيُنَبِّئُهُمْ بِمَا عَمِلُوا أَحْصَاهُ اللَّهُ وَسُوهُ ۝۸ وَاللَّهُ عَلَى كُلِّ شَيْءٍ شَهِيدٌ ۝۹

ඉක්මවා ගොස් නුඹලාගේ භාර්යාවන් නුඹලාගේ මව්වරුන් බවට පත් නොකරගනු.) තවද (අල්ලාහ්ගේ සීමාවන් අබිබවා යන) ප්‍රතික්ෂේප කරන්නන්ට වේදනාව ගෙන දෙන දඬුවම් ඇත. (එය නිරයයි.)

5 නියතවශයෙන්ම අල්ලාහ්ට ද ඔහුගේ දුතයාණන්ට ද විරුද්ධ වන්නන්, ඔවුන්ට කලින් සිටියවුන් නින්දාවට ලක්වුවාසේ නින්දාවට පත් වෙති. තවද දෙවියන්ව ප්‍රතික්ෂේප කරන්නන්ට වේදනාකාරී දඬුවම් ද ඇත.

6 ඔවුන් සියළු දෙනාව අල්ලාහ් නැගිටිවන (විනිශ්චය) දිනයේ ඔවුන් කළ (පාපිෂ්ඨ හා නරක) ක්‍රියාවන් ඔවුන්ට දන්වා සිටියි. අල්ලාහ් ඒවා සුරක්ෂිතව තබා ගත්තේය. ඔවුහු ඒවා අමතක කළෝය. ඔවුන්ගේ ලේඛනයේ ඒවා පදිංචිව ඇති බව ඔවුහු දකින්නෝය. අල්ලාහ් සියල්ල දන්නේය.

7 නියතවශයෙන්ම අල්ලාහ් අහස්හි ද පොළොවෙහි ද ඇති දෑ හොඳින් දනී. (ඔහුට කිසිවක් නො සැගවේ) යන්න ඔබ නොදන්නේ ද? තිදෙනෙක් රහස් කථා කරන විට ඔහු සිව්වැන්නා ලෙස ඉඳ (එය දැනගනී.) තවද ඔවුන් පස්දෙනෙකු රහස් කථා කරන විට ඔහු හයවැන්නා ලෙස ඉඳ (දැනගනී.) ඊට අඩු සංඛ්‍යාවක් හෝ වැඩි

أَلَمْ تَرَ أَنَّ اللَّهَ يَعْلَمُ مَا فِي السَّمَوَاتِ وَمَا فِي الْأَرْضِ مَا يَكْتُوْنَ
 مِنْ نَجْوَى ثَلَاثَةٍ إِلَّا هُوَ سَادُّهُمْ
 وَلَا أَدْنَىٰ مِنْ ذَلِكَ وَلَا أَكْثَرَ إِلَّا هُوَ مَهْمُهُمْ أَنِ مَا كَانُوا تُمْنًا بَيْنَهُمْ
 بِمَا عَمِلُوا يَوْمَ الْقِيَامَةِ إِنَّ اللَّهَ بِكُلِّ شَيْءٍ عَلِيمٌ ﴿٧﴾ أَلَمْ تَرَ إِلَى الَّذِينَ
 نُهُوا عَنِ النَّجْوَىٰ ثُمَّ يُعَادُونَ لِمَا نُهُوا عَنْهُ وَيَتَنَجَّوْنَ بِالْإِنْمِرِ
 وَالْعُدْوَانِ وَمَعْصِيَتِ الرَّسُولِ وَإِذْ جَاءُوكَ بِمَا لَمْ يَحِبُّكَ
 بِهِ اللَّهُ وَيَقُولُونَ فِي أَنْفُسِهِمْ لَوْلَا يُعَذِّبُنَا اللَّهُ بِمَا نَقُولُ حَسْبَهُمْ
 جَهَنَّمُ يَصَلُّونَهَا فِي نِسْفِ الْمَصِيرِ ﴿٨﴾ يَأْتِيهَا الَّذِينَ ءَامَنُوا إِذَا
 تَنَجَّيْتُمْ فَلَا تَلْتَنَجَوْنَ بِالْإِنْمِرِ وَالْعُدْوَانِ وَمَعْصِيَتِ الرَّسُولِ وَتَنَجَّوْا
 بِالْيَرِّ وَالنَّقْوَىٰ وَأَتَقُوا اللَّهَ الَّذِي إِلَيْهِ تُحْشَرُونَ ﴿٩﴾ إِنَّمَا النَّجْوَىٰ
 مِنَ الشَّيْطَانِ لِيَحْزَنَ الَّذِينَ ءَامَنُوا وَلَيْسَ بِضَرِّهِمْ شَيْئًا
 إِلَّا الْيَاذُنُ اللَّهِ وَعَلَى اللَّهِ فَلَئْسَ كُلُّ الْمُؤْمِنِينَ ﴿١٠﴾ يَأْتِيهَا الَّذِينَ
 ءَامَنُوا إِذَا قِيلَ لَكُمْ فَتَسَحُّوْا فِي الْمَجَالِسِ فَاسْحَبُوا بِسَحَابِ اللَّهِ
 اللَّهُ لَكُمْ وَإِذَا قِيلَ أَنْشُرُوا فَأَنْشُرُوا يَرْفَعُ اللَّهُ الَّذِينَ ءَامَنُوا
 مِنْكُمْ وَالَّذِينَ أُوتُوا الْعِلْمَ دَرَجَاتٍ وَاللَّهُ بِمَا تَعْمَلُونَ خَبِيرٌ ﴿١١﴾

සංඛ්‍යාවක් හෝ කථා කරන විට ඔහු ද ඔවුන් සමග ඉඳ (දැනගනී.) ඔවුන් කොහි සිටියත් කමක් නැත. පසුව ඔවුන් (රහස් කථා කළ හෝ) කළ දේවල් ඔවුන්ට දන්වයි. නියතවශයෙන්ම අල්ලාහ් සියල්ල දන්නාය.

8 ඔවුන්ට රහස් කථා කිරීම තහනම් කර තිබියදීත් ඔවුහු රහස් කරා එළඹෙන්නෝය. ඔවුන් ගැන නුඹලා සැලකිලිමත් වූයේ නැද්ද? (යුදෙව්වන් පසු කරමින් විශ්වාසවන්තයින් යන විට යුදෙව්වෝ ඔවුන් අතරේ රහස් කථා කරගනිති. එය ඔවුන්ට තහනම් කළ ද ඔවුන් එයින් වැළකුනේ නැත. එහෙයින් මෙම දේව වාක්‍යය අල්ලාහ් පහළ කළේය.) ඔවුහු පාපය ද සීමාව ඉක්මවීම ගැන ද දේව දුතයාණන්ට පිටුපෑම ගැන ද රහස් කථා කරති. (නඩිවරයාණනි) ඔවුහු ඔබ ළඟට පැමිණියහොත් අල්ලාහ් ශාන්තිය පිණිස නොපැවසූ වදන්වලින් ශාන්තිය (ආචාර කිරීම) ප්‍රකාශ කරති. (යුදෙව්වන් නඩි සල්ලල්ලාහු අලෙයිති වසල්ලම් තුමන් වෙතට පැමිණී .අස්සාමු අලෙයිකුම්. යැයි කියති. පිටතින් ශාන්ති වදන් කියන්නාක් මෙන් පෙන්වා ගනී. සත්‍ය වශයෙන්ම එයින් නඩි(සල්ලල්ලාහු අලෙයිති වසල්ලම්) තුමාණන්ට මරණය අත්විය යුතු යැයි බලාපොරොත්තු වෙති. මන්ද .සාම්. යන වදන අරාබි බසට අනුව මරණය යන තේරුම දෙයි. නඩි

තුමාණෝ නුඹලාට එය අත්වනාවශීය යැයි පිලිතුරු දෙති.) ඔවුහු ඔවුන් අතරේ කථා කරගනිති. (මුහම්මද් අල්ලාහ්ගේ දුතයෙකු නම්) අප ප්‍රකාශ කරන වචන නිසා අපට අල්ලාහ් දඬුවම් නොකළ යුතු ද? නිරයම ඔවුන්ට ප්‍රමාණවත්ය. එහි ඔවුහු ප්‍රවේශ වන්නෝය. එය යන තැන්වලින් ඉතා නරකය.

9 දේව විශ්වාසවන්තයින්, නුඹලා රහස් කථා කරන්නේ නම් (යුදෙව්වන් හා කුහකයින් කථා කරන්නා සේ) පාපයන් ගැන ද සීමාවන් ඉක්මවා යාම ගැන ද දේව දුතයාණන්ට පිටුපෑම ගැන ද රහස් කථා නොකරනු. (ඒ වෙනුවට) නුඹලා යහපත් දේවල් ගැන ද බියබැතිකම ඇතිකරවන දේවල් ගැන ද රහස් කථා කරනු. (හෙට විනිශ්චය දිනයේ) නුඹලාව කවරෙකු වෙතට රැස්කෙරෙන්නේ ද එම අල්ලාහ්ටම බියවනු.

10 (මෙසේ පාප ක්‍රියා ගැන) රහස් කථා කිරීම ඡෙයිතාන්ගේ ක්‍රියාවකි. ඔහු විශ්වාසවන්තයින් ශෝකයට පත් කරවීම සඳහා (මෙසේ කීමට සලස්වයි) අල්ලාහ්ගේ මනාපය නොමැතිව ඔහු විසින් ඔවුන්ට කිසිම හානියක් කළ නොහැක. දේව විශ්වාසවන්තයෝ දෙවියන් කෙරෙහිම (තමන්ගේ සියලුම කාර්යයන්) භාර කරති. (ඔවුහු තම සෑම කරුණක්ම) අල්ලාහ් වෙතම භාර කරති. ඔහුගෙන්ම ඡෙයිතාන්ගෙන් ආරක්ෂාව පතති. (ප්‍රතික්ෂේප කරන්නන්ගේ මෙම රහස් ගැන සැලකිලිමත් නොවෙති. නඩි-සල්ලල්ලාහු අලෙයිති වසල්ලම්-තුමාණෝ මෙසේ ප්‍රකාශ කළහ. නුඹලා තිදෙනෙක් සිටින අවස්ථාවන්හිදී දෙදෙනෙක් රහස් කථා නොකරනු. එය තුන්වැන්නට සිත් වේදනාවක් ගෙන දෙන්නකි.. -බුහාරි හා මුස්ලිම්)

11 දේව විශ්වාසවන්තයින්, සභාවන්ති (අනෙක් අයට) ඉඩ දී වාඩිවනුයි නුඹලාට කියනු ලැබුවෙහුනම් නුඹලා ඉඩ දී වාඩිවෙනු. (කතාදා හා මුජාහිද් යන විද්වතුන් දෙපොළ මෙසේ පවසති. නඩි-සල්ලල්ලාහු අලෙයිති වසල්ලම්- තුමාගේ මිතුරන් නඩි තුමාගේ සභාවලදී තරඟකාරීව ළංචි වාඩිවෙති. එහෙයින් ඔවුහු ඉඩදී වාඩිවෙන මෙන් විධානය කරනු ලැබූහ. මෙය මුස්ලිම්වරුන් රැස්වෙන සියලුම සභාවන්ට පොදුය. කවරෙකු පළමුවෙන් පැමිණෙන්නේ ද එම ස්ථානය ඔහුටම අයිති වන්නේය. එහෙත් ඔහු අනෙක් අයට ඉඩ දී වාඩි වෙයි. නඩි-සල්ලල්ලාහු අලෙයිති වසල්ලම්- තුමාණෝ මෙසේ ප්‍රකාශ කළහ. කෙනෙක් තවත් කෙනෙකුට ඔහුගේ තැනින් නො නැඟිටවන්න. එහෙත් නුඹලා ඉඩ දී වාඩිවෙනු.) තවද (ආගමේ මහිමයන් ගෞරවයන් ඇති අය වාඩිවීම සඳහා) නැඟිටින්නයි. ඔබලාට පවසනු ලැබුවෙහි නම් නුඹලා නැඟිට සිටිනු. නුඹලා අතර විශ්වාස කර දැනුමත් ලබාදුන් අයගේ තත්වයන් (මෙලොව හා පරලොවදී) අල්ලාහ් උසස් කරන්නේය. අල්ලාහ් ඔබ කරන සියලු දේ දන්නාය.



12 විශ්වාසවන්තයින්, නුඹලා නබිවරයා සමග රහස් කථා කිරීමට යන්නෙහු නම් නුඹලා එසේ කිරීමට පෙර දන් දෙනු. නුඹලා එසේ කිරීම නුඹලාට වැදගත් වූ ද පාර්ශ්වය වූ ද ක්‍රියාවකි. (මෙම වැකිය අල්ලාහ් පහළ කළ වහාම මං මුළාවූ අය නබි-සල්ලේලාහු අලෙයිහි වසල්ලේ- තුමන් සමග රහස් කථා කිරීම නතර කළහ. මන්ද ඔවුහු දන් නොදෙන්නෝය. දන්දීම පහසුකම් නොමැති විශ්වාසවන්තයින් ද නබිතුමන් සමග රහස් කථා කිරීමෙන් වැළකුණෝය. එය ඔවුන්ට මහත් දුෂ්කරතාවක් විය. ඊළඟ වාක්‍යයෙන් අල්ලාහ් ඔවුන්ගේ දුෂ්කරතාව පහසු කළේය. එනම්) ඔබලා (දානය) නොලැබුවෙහුනම් අල්ලාහ් අධිකව ඝණා කරන්නෙකු හා දයාන්විතයාද වන්නේය. (ඉහත කී දානය නොදීම වරදක් නොවේ.)

13 නුඹලා නුඹලාගේ රහස් කතිකාවට පෙර දන් දීමෙන් (සාගතයට) බියවන්නෙහු ද නුඹලා එසේ නොකර අල්ලාහ් නුඹලාව ඝණා කළ තත්ත්වයෙන් සලාතය ස්ථාවර කරනු. තවද සකාත් (බද්ද ද) දෙනු. අල්ලාහ්ට හා ඔහුගේ දුතයාණන්ට අවනත වවු. නුඹලා කරන දෑ අල්ලාහ් දනී. (අල්ලාහ් ඒවාට යහවිපාක ප්‍රදානය කරයි. මුකාහිල් -රහ්මතුල්ලාහි අලෙයිහි- තුමා මෙසේ ප්‍රකාශ කරයි. මෙම නීතිය හඳුන්වා දී දින දහයකින් වෙනස් කෙරිණි.)

14 (නබිවරයාණනි) නුඹ අල්ලාහ්ගේ ශාපයට ගොදුරුවුවන් (යුදෙව්වන්) සමග මිත්‍රකම් පවත්වන පිරිස (කුහකයින්) නොදැටුවෙහි ද? ඔවුහු (කුහකයෝ) නුඹට පහසුපාහි අය ද නොවෙති. ඔවුන්ට පාහසුපාහි අයද නොවෙති. ඔවුහු (කුහකයෝ) දැනගෙනම (ඔවුහු මුස්ලිම් කියා හෝ යුදෙව්වන් සමග සම්බන්ධකම් නොමැති බවට හෝ) බොරුවට දිවුරති.

15 (ඔවුහු යුදෙව්වන් සමග මිත්‍ර වූ නිසාද බොරුවට දිවුරු නිසා ද) බරපතලවූ දඬුවමක් අල්ලාහ් ඔවුන් සඳහා සුදානම් කර ඇත. නියතවශයෙන්ම ඔවුන් කරන ක්‍රියාව ඉතා නරකය.

16 (දෙවියන් ප්‍රතික්ෂේප කිරීම හේතුකොට ගෙන තමන් ඝාතනය කරනු ලැබීමෙන් තමන්ව) ආරක්ෂා කරන පලිහක්ව ඔවුන්ගේ දිවුරුම ඔවුහු භාවිත කළහ. (ඝාතනය කරනු ලැබීමට බියෙන් ඔවුන් කටින් විශ්වාස කළහ. ඔවුන්ගේ හදවත් විශ්වාස කළේ නැත.) ඔවුහු අල්ලාහ්ගේ මාර්ගයෙන් (ජනතාව) වැළැක්වූහ. එහෙයින් ඔවුන්ට නින්දාව ගෙන දෙන දඬුවම් ඇත.

17 ඔවුන්ගේ වස්තූන් ද දරුවන් ද අල්ලාහ්ගේ (දඬුවම් නවතාලීමට) ඔවුන්ට කිසිදු ප්‍රයෝජනයක් නොවේ. ඔවුන් නිරයේ වැසියන් ය. ඔවුහු (එහි) සදාකල් සිටින්නෝය.

18 අල්ලාහ් ඔවුන් සියලු දෙනා නැගිටුවන (විනිශ්චය) දිනයේ නුඹලා ඉදිරියේ ඔවුහු දිවුරුවා සේ අල්ලාහ්ට (ඉදිරියේ ද) ඔවුහු දිවුරති. (අල්ලාහ්

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِذَا نَجِيتُمُ الرَّسُولَ فَقَدِمُوا بَيْنَ يَدَيْ جَوْنِكُمْ صَدَقَةٌ ذَلِكَ خَيْرٌ لَّكُمْ وَأَطْهَرُ فَإِن لَّمْ تَجِدُوا فَإِنَّ اللَّهَ غَفُورٌ رَّحِيمٌ ﴿١٢﴾

﴿١٣﴾ يَا أَيُّهَا الَّذِينَ آمَنُوا بَيْنَ يَدَيْ جَوْنِكُمْ صَدَقْتُمْ فَإِذْ لَمْ تَقْعُوا وَتَابَ اللَّهُ عَلَيْكُمْ فَأَقِيمُوا الصَّلَاةَ وَآتُوا الزَّكَاةَ وَأَطِيعُوا اللَّهَ وَرَسُولَهُ وَاللَّهُ خَبِيرٌ بِمَا تَعْمَلُونَ ﴿١٤﴾

﴿١٥﴾ اتَّخَذُوا أَيْمَانَهُمْ جُنَّةً فَصَدُّوا عَنْ سَبِيلِ اللَّهِ فَلَهُمْ عَذَابٌ مُّهِينٌ ﴿١٦﴾ لَنْ تَغْنِي عَنْهُمْ أَمْوَالُهُمْ وَلَا أَوْلَادُهُمْ مِنَ اللَّهِ شَيْئًا أُولَئِكَ أَحْسَبُ النَّارَ هُمْ فِيهَا خَالِدُونَ ﴿١٧﴾

﴿١٨﴾ اللَّهُ جَمِيعًا فَيَحْلِفُونَ لَهُ كَمَا يَحْلِفُونَ لَكُمْ وَيَحْسَبُونَ أَنَّهُمْ عَلَىٰ شَيْءٍ أَلَّا يَأْتِيَهُمْ هُمُ الْكَافِرُونَ ﴿١٩﴾ اسْتَحْذَرُوا الشَّيْطَانَ فَانْسَلِبْهُمْ ذِكْرَ اللَّهِ أُولَئِكَ حِزْبُ الشَّيْطَانِ أَلَا إِنَّ حِزْبَ الشَّيْطَانِ هُمُ الْخَاسِرُونَ ﴿٢٠﴾

﴿٢١﴾ إِنَّ الَّذِينَ يُحَادِّثُونَ اللَّهَ وَرَسُولَهُ أَوْلَئِكَ فِي الْأَذْلَلِينَ كَتَبَ اللَّهُ لَأَعْلَبِينَ أَنَا وَرَسُولِي إِنَّا اللَّهُ قَوِيٌّ عَزِيزٌ ﴿٢٢﴾

මහ දිවුරා කියමු. අප එසේ කළේ නැතැයි දිවුරති.) ඔවුහු (එසේ බොරුවට දිවුරීම මගින් තමන් ප්‍රයෝජනවත්) කාර්යයක යෙදෙන බව අදහස් කරති. දැන්ගනු. ඔවුන් සියලු දෙනා බොරුකාරයින්ය.

19 ජෙයිතාන් ඔවුන්ව ආක්‍රමණය කර අල්ලාහ් සිහි කිරීම අමතක කෙරෙවිවේය. (එම හේතුව නිසා ඔවුහු අල්ලාහ්ගේ අණ පිළිපැදීමත් ඔහුට අවනතවීමත් අත් හළහ.) ඔවුහු ජෙයිතාන්ට අයත් කණ්ඩායමකි. දැනගනු ජෙයිතාන්ගේ කණ්ඩායම පාඩු ලැබුවන්ය. (මන්ද ස්වර්ගය හා සාප්තමග යනාදිය වෙනුවට ඔවුහු නිරය හා මංමුළාව තෝරාගත්හ. තවද අල්ලාහ් මත ද ඔහුගේ නබිවරයා මත ද බොරු ප්‍රචාරය කර බොරු දිවුරුම ද කළහ. ඔවුහු මෙලොවෙහි ද පරලොවෙහි ද පාඩු ලබන්නෙහුය.)

20 නියත වශයෙන්ම අල්ලාහ්ට ද ඔහුගේ දුතයාණන්ට ද විරුද්ධවන්නන් (මෙලොවදී ද පරලොව දී ද අල්ලාහ් විසින්) නින්දා කරනු ලබන්නන් සමග සිටින්නේය.

21 මම ද මගේ දුතයින් ද ස්වර වශයෙන්ම අබිබවා යන්නෙමුයි අල්ලාහ් (තම හින්දුවේ දී) හින්දු කළේය. නියතවශයෙන්ම අල්ලාහ් ශක්ති සම්පන්න වූ ද අබිබවා යන්නෙකු ද වේ.

لَا تَجِدُ قَوْمًا يُؤْمِنُونَ بِاللَّهِ وَالْيَوْمِ الْآخِرِ يُوَادُّوْنَ مَنْ
 حَادَّ اللَّهَ وَرَسُولَهُ. وَلَوْ كَانُوا آبَاءَهُمْ أَوْ أَبْنَاءَهُمْ
 أَوْ إِخْوَانَهُمْ أَوْ عَشِيرَتَهُمْ أُولَئِكَ كَتَبَ فِي قُلُوبِهِمُ
 الْإِيمَانَ وَأَيَّدَهُمْ بِرُوحٍ مِنْهُ وَيُدْخِلُهُمْ جَنَّاتٍ تَجْرِي
 مِنْ تَحْتِهَا الْأَنْهَارُ خَالِدِينَ فِيهَا رَضِيَ اللَّهُ عَنْهُمْ وَرَضُوا
 عَنْهُ أُولَئِكَ حِزْبُ اللَّهِ أَلَا إِنَّ حِزْبَ اللَّهِ هُمُ الْمُفْلِحُونَ ﴿٢٢﴾

سُورَةُ الْحَمِيْدِ

بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ
 سَبَّحَ لِلَّهِ مَا فِي السَّمَوَاتِ وَمَا فِي الْأَرْضِ وَهُوَ الْعَزِيزُ الْحَكِيمُ
 ﴿١﴾ هُوَ الَّذِي أَخْرَجَ الَّذِينَ كَفَرُوا مِنْ أَهْلِ الْكِتَابِ مِنْ دِيَارِهِمْ
 لِأَوَّلِ الْحَتْرِ مَا ظَنَنْتُمْ أَنْ يَخْرُجُوا وَظَنُّوا أَنَّهُمْ مَانِعَتُهُمْ
 حُصُونُهُمْ مِنَ اللَّهِ فَأَنزَلَهُمُ اللَّهُ مِنْ حَيْثُ لَمْ يَحْتَسِبُوا وَقَذَفَ
 فِي قُلُوبِهِمُ الرُّعْبَ الرُّعْبُ يُجْرِبُونَ يُلُوبَهُمْ بِأَيْدِيهِمُ الْيَمِينِ
 فَأَعْتَبُوا يَأْتُوا بِالْبَاطِلِ ﴿٢﴾ وَلَوْ لَا أَنْ كَتَبَ اللَّهُ عَلَيْهِمُ
 الْجَلَاءَ لَعَذَّبَهُمْ فِي الدُّنْيَا وَهُمْ فِي الْآخِرَةِ عَذَابُ النَّارِ ﴿٣﴾

22 (හඩවරයාණනි.) නුඹ අල්ලාහ්වද අවසන් දිනය ද විශ්වාස කළ එක් කණ්ඩායමක් අල්ලාහ්ට ද ඔහුගේ දුතයාණන්ට ද විරුද්ධ වන්නන් සමග මිත්‍රවන්නන් ලෙස නුඹ නොදකින්නෙහිය. (එසේ අල්ලාහ්ට ද ඔහුගේ දුතයාට ද විරුද්ධ වන්නන්) ඔවුන්ගේ දෙගුරුන් හෝ දරුවන් හෝ සහෝදරයින් හෝ දෛතීන් හෝ වුව ද කමක් නැත. (ඔවුන්ගේ විශ්වාසය ඔවුන් එසේ කිරීමෙන් ඔවුන්ව වළක්වයි. නැදෑ හිතවත් කම් රැකීමට වඩා විශ්වාසය රැක ගැනීම ඉතා බලවත්ය. අල්ලාහ්ට හා ඔහුගේ දුතයාණන්ට විරුද්ධ වන්නන් සමග මිත්‍ර නොවන) මොවුන්ගේ හදවත් තුළ (අල්ලාහ්) විශ්වාසය තදින් (ඔබ්බවා තහවුරු) කළේය. තවද ඔහු තමන් වෙතින් එන උදව්ව මගින් ඔවුන්ව බලවත් කළේය. ඒවාට පහළින් ගලායන ඔයවල් සහිත ස්වර්ගයන් හි ඔවුන්ව ඇතුළු කරන්නේය. ඔවුහු ඒවායෙහි සදාකාලිකව වාසය කරති. (ඔවුන් කළ යහපත් ක්‍රියා ඔහු අනුමත කර මෙලොවෙහි හා පරලොවෙහි දී ඔහුගේ දයාවන් ඇති තරම් ලබා දී) ඔවුන් ව ඔහු පිළිගත්තේය. ඔවුන් ද (ඔවුන්ට ලැබුණ යහවිපාක බලා) ඔහුව පිළිගත්තෝය. අල්ලාහ්ගේ කණ්ඩායම වන්නේ මොවුන් වැනි අයයි. දැනගනු නියතවශයෙන් ජය ලද්දෝ අල්ලාහ්ගේ කණ්ඩායමේ අයයි. (බද්‍ර

සටන පැවති දිනයේ අඩු උබයිදා -රළියල්ලාහු අත්හු- තුමා ඉදිරියට එතුමාගේ පියා ආවේය. එහෙත් අඩු උබයිදා මග හැර යමින් සිටියේය. කීප විටක්ම එසේ මුණ ගැසුන විට අඩු උබයිදා ප්‍රතික්ෂේප කරන්නෙකු වූ තම පියාව සාතනය කළේය. මෙම වැකිය පහළ වූයේ එම අවස්ථාවේ දීය. -මුලාශ්‍රය භාකිම්, තබ්රානි, ඉබ්නු අබි භාහිම්)

අල්-හජ්ර්

1 අහස්හි ද පොළොවෙහි ද ඇති දෑ අල්ලාහ්ව සුවිශද්ධ කරන්නේය. ඔහු අබ්බවා යා හැකි වූ දැනුම දැනනය ඇත්තා ද වෙයි.
 2 ඔහුම පුස්තකය ඇත්තවුන්ගෙන් ප්‍රතික්ෂේප කළවුන්ව පළමුවන පිටුවහල් කිරීමේ දී ඔවුන්ගේ නිවෙස්වලින් පිටමං කළේය. (ඔවුහු බහු නළීර යන කොටස්වලට අයත්ය. ඉස්රරල් වරුන් අතරේ ඇති වූ ආරවුල්වල පසුබිමේ ඔවුහු මදිනාවට පැමිණි පදිංචි වූහ. මක්කමේ ආදේශ කරන්නවුන් සමග සහයෝගයෙන් කටයුතු නොකරන්නෙමුයි නබි(සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාට පොරොන්දු වී එය කඩ කළහ. එහෙයින් නබි(සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා ඔවුන් රටින් පිටුවහල් කිරීම පිළිගන්නාතෙක් ඔවුන්ව වැටලූහ. මෙය ඔවුන්ගේ පළමුවන පිටමං කිරීමයි. ඔවුන්ගේ දෙවන පිටමං වීම උමර් (රළියල්ලාහු අත්හු) තුමාගේ කාලයේ සිදුවිය) නුඹ ඔවුන් පිටමං වේවි යැයි සිතුවේ නැත. (මන්ද ඔවුන් සතුව බලකොටු ද වස්තු ද රට ඉදි වතු ද මිනිස් බලය ආදිය ද දක්නට තිබින) ඔවුහු ද ඔවුන්ගේ බලකොටු අල්ලාහ්ගෙන් (ඔහුගේ දඬුවමින්) ඔවුන්ව ආරක්ෂා කරාචි යැයි සිතා සිටියහ. ඔවුන් නොසිතූ පරිදි අල්ලාහ්ගේ දඬුවම ඔවුන් කරා පැමිණියේය. (මෙවැනි දඬුවමක් ඔවුන්ට ලැබේවි යැයි ඔවුන් කල්පනා කළේ නැත.) අල්ලාහ් ඔවුන්ගේ හදවත් තුළට මහත් වූ බියක් ජනිත කළේය. (නබි සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තුමාණෝ මෙසේ කීහ. මාසයක දුර ප්‍රමාණයක් ගමන් කරන තරමට බිය මගින් උදව් කරනු ලැබුවෙමි.) ඔවුහු ඔවුන්ගේ නිවාස ඔවුන්ගේ අත්වලින් ද මුම්ත්වරුන්ගේ අත්වලින් ද විනාශ කළහ. (තමන් පිටමං වීම ස්ථිර වශයෙන් දැනගත් වහාම විශ්වාසවන්තයින්ට ඔවුන්ගේ නිවාසවල වාසය කරන්නට ඉඩ නොදීම සඳහා නිවාස ඇතුළතම ඉඳගෙන ඒවා විනාශ කරන්න පටන් ගත්හ. ඉමාම් සුෆ්ර් උර්වා බින් සුබෙයිර් යන අය මෙසේ සඳහන් කරති. ඔවුන්ගේ ඔටුවන්ට උසුලාගත හැකි ප්‍රමාණයට භාණ්ඩ ගෙන යාමට නබි(සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ අවසර දුන්හ. ඔවුහු නිවාස බිඳ දමා හොඳ තත්ත්වයකින් තිබුණ ලී කනු හා කුලුනු ද රැගෙන ගියහ. විශ්වාසවන්තයින් අනෙක් ඒවා විනාශ කළහ.) වින්තනය ඇත්වුනි, නුඹලා පාඩම් ඉගෙනගනු.



❸ ඔවුන්ව (ඔවුන්ගේ ගම්වලින්) පිටවහල් කළ යුතු යැයි අල්ලාහ් ඔවුන්ට නියම නොකළා නම් ලෝකයේ ඔවුන්ව (බහු කුරෙයිලා නමැති ගෝත්‍රිකයින්ට සිදුවූවා සේ ඝාතනය කිරීම මගින් හා බන්ධනාගාරගත කිරීම මගින් ද) ඔවුන්ට ඔහු දඬුවම් කරන්නේය.) ඔවුන්ට මින් මතු පිවිතයේ වේදනාකාරී දඬුවම ඇත.

❹ එය ඔවුන් අල්ලාහ් හා ඔහුගේ දුතයාණන්ට විරුද්ධ වීමේ හේතුව නිසාය. කවරෙකු අල්ලාහ්ට විරුද්ධ වන්නේ ද අල්ලාහ් ඔවුන්ට) දඬුවම් කිරීමෙහි ඉතා දැඩිය.

❺ නුඹලා ඔවුන්ගේ රට ඉඳි ගස් කැපුවේ ද නැත්නම් (නොකපා) ඒවා මුල්වල දරා සිටින ලෙස අත්හලේද අල්ලාහ්ගේ නියෝගය පරිදිය. (බහු නළීර යුද්ධයේ දී සමහර මුස්ලිම්වරු ප්‍රතික්ෂේප කරන්නවුන්ට කෝපය ඇති කිරීම සඳහා ඔවුන්ගේ රට ඉඳි ගස් කපන්න පටන් ගත්හ. එවිට ඔවුහු නබිතුමන්ව බලා ඔබ යහපත මනාප වන නබිවරයෙකු යැයි වාද කරන්නෙහි නොවේ ද? ගස් කැපීමත් ඒවා ගිනිබත් කිරීමත් යහපතට අයත් දැයි ඇසුහ. එය මුස්ලිම් වරුන්ට සිත් තැවුලක් ඇති කළේය. එම අවස්ථාවේ මෙම වැකිය පහළ විය.) තවද අල්ලාහ්ට අවනත වීම ප්‍රතික්ෂේප කරන්නන්ට නින්දාව ඇති කිරීමට ද (අල්ලාහ් මෙය කළේය.)

❻ තවද අල්ලාහ් තම දුතයාට ඔවුන්ගෙන් ලබාගෙන දුන් දෑ ලබා ගැනීම සඳහා නුඹලා අශ්වයින්ව හෝ ඔටුවන්ව හෝ එළෙව්වේ නැත. (ඒ සඳහා නුඹලා යුද්ධ කළේවත් වෙනසට පත් වූයේ වත් නැත.) අල්ලාහ් සියලු දෑ කිරීමට ශක්තිය ඇත්තාය.

❼ ගම්වැසියන්ගෙන් (යුද්ධයෙන් තොරව) තම දුතයාණන්ට ලබාදුන් දෑ අල්ලාහ්ට ද ඔහුගේ දුතයාණන්ට ද එතුමාගේ (හාමිම් හා මුත්තලිබ් පවුල්වලට අයත්) ශ්‍රෝතීන්ට ද (පියා අහිමිවූ දරුවන් වන) අනාථයින්ට ද දුප්පත් හා මගින්ට ද අයිති වන්නේය. (මෙය යුද්ධ නොකර ප්‍රතික්ෂේප කරන්නන්ගෙන් මුස්ලිම්වරුන්ට ලබාගත් දෑ බෙදාගන්නා ක්‍රමයයි. මෙහි නබිවරයාගේ කොටස එතුමාගේ අභාවයෙන් පසුව මුස්ලිම් වරුන්ගේ පොදු කටයුතු වෙනුවෙන් වියදම් කෙරෙයි.) ධනවතුන් අතරේ දෝලනය වන ද්‍රව්‍ය බවට මේවා පත් නොවී තිබීමට (මෙසේ බෙදා දෙන ලෙස අල්ලාහ් අණ කළේය.) නබිවරයා නුඹලාට කුමක් දෙන්නේ ද එය නුඹලා ලබාගනු. ඔහු නුඹලාට කුමක් තහනම් කරන්නේ ද එයින් වැළකී සිටිනු. අල්ලාහ්ට බිය වනු. අල්ලාහ් දඬුවම් කිරීමෙහි ඉතා දැඩිය.

❽ (මක්කමෙන්) තම නිවෙස් වලින් පිටවහල් කරනු ලැබූ දුප්පතුන්ටද (මෙහි කොටස් හිමිවන්නේය) ඔවුහු (ලෝකයේ අල්ලාහ්ගේ) දයාව ද (පරලොවදී ඔහුගේ) පිළිගැනීමද බලාපොරොත්තු වන්නෝය. තවද ඔවුහු (ප්‍රතික්ෂේප කරන්නන් සමග අල්ලාහ් වෙනුවෙන් කරන සටනේදී) අල්ලාහ්ට ද ඔහුගේ දුතයාණන්ට ද උදව් කරන්නෝය. සහනවාදීන් වනුයේ

ذٰلِكَ بِاَنَّهُمْ شَاقُوا اللّٰهَ وَرَسُوْلَهُٗ ۗ وَمَنْ يُشَاقِ اللّٰهَ فَاِنَّ اللّٰهَ شَدِيْدٌ اَلْعِقَابِ ۙ ﴿٤﴾ مَا قَطَعْتُمْ مِّنْ لِّيْنَةٍ اَوْ تَرَكْتُمْوهَا قَائِمَةً عَلٰٓى اٰصُوْلِهَا فَاِذِنَ اللّٰهُ وَيُخْرِجْ اِلَيْكُمْ اَلْفَسِيْقِيْنَ ۗ ﴿٥﴾ وَمَا اٰفَاءَ اللّٰهُ عَلٰٓى رَسُوْلِهِٖ مِنْهُمْ فَمَا اَوْجَفْتُمْ عَلَیْهِ مِنْ حَبِيْلٍ وَلَا رِكَابٍ وَلٰكِنَّ اللّٰهَ يَسْلُطُ رُسُلَهُٗ عَلٰٓى مَنْ يَّشَآءُ ۗ وَاللّٰهُ عَلٰٓى كُلِّ شَيْءٍ قَدِيْرٌ ۙ ﴿٦﴾ مَا اٰفَاءَ اللّٰهُ عَلٰٓى رَسُوْلِهِٖ مِنْ اَهْلِ الْقُرٰٓئِیْ فَلِلّٰهِ وَلِلرَّسُوْلِ وَلِذِی الْقُرْبٰٓی وَالْيَتٰمٰی وَالْمَسْكِيْنَ وَاَبْنِ السَّبِيْلِ كِی لَا يَكُوْنَ دُوْلَةً بَيْنَ الْاَغْنِيَاءِ مِنْكُمْ ۗ وَمَا اَنْتُمْ اِلَّا رُسُوْلٌ فَخُذُوْهُ وَمَا نَهٰكُمْ عَنْهُ فَاَنْهَوْا ۗ وَاَتَقُوْا اللّٰهَ اِنَّ اللّٰهَ شَدِيْدُ الْعِقَابِ ۙ ﴿٧﴾ لِلْفُقَرٰٓءِ الْمُهٰجِرِيْنَ الَّذِيْنَ اٰخَرَجُوْا مِنْ دِيَارِهِمْ وَاَمْوَالِهِمْ يَبْتَغُوْنَ فَضْلًا مِّنَ اللّٰهِ وَرِضْوَانًا ۗ وَبِصُرُوْا اللّٰهَ وَرَسُوْلَهُٗ ۗ اُولٰٓئِكَ هُمُ الصّٰدِقُوْنَ ۙ ﴿٨﴾ وَالَّذِيْنَ تَبَوَّءُوْا الدَّارَ وَالْاِيْمٰنَ مِنْ قَبْلِهِمْ يٰحِبُّوْنَ مَنْ هَاجَرَ اِلَيْهِمْ وَلَا يَجِدُوْنَ فِيْ صُدُوْرِهِمْ حَآجَةً مِّمَّا اُوْتُوْا وَيُوْتُوْنَهُنَّ عَلٰٓى اَنْفُسِهِمْ ۗ وَلَوْ كَانَ مِنْهُمْ خَصَاصَةٌ ۗ وَمَنْ يُّوقِ شَحْنًا فَاَوْ لَيْتَكَ هُمُ الْمُفْلِحُوْنَ ۙ ﴿٩﴾

මොවුහුය.

❸ මොවුන්ට පෙර (මදීනාත්වේ) පිවත්ව විස්වාස කළ (අන්සාරී යනුවෙන් හඳුන්වන) අය (මක්කාවාසීන්) ඔවුන් වෙත හිප්රත් පැමිණී අයට පිය මනාප වෙති. (මුහාපිර්වරුන්ට බොහෝ සුබ සාධන ඉටු කර ඔවුන්ගේ වස්තුවෙන් හා නිවෙස් වලින් ද කොටස් වෙන්කර දුන්හ.) ඔවුන්ට (මුහාපිර්වරුන්ට) දුන් දැයින් ඔවුහු කිසිදු අවශ්‍යතාවක් බලාපොරොත්තු නොවූහ. (නබිතුමන් බහු නළීර ගෝත්‍රිකයින්ගේ යුද්ධයෙන් තොරව විවිධ ද්‍රව්‍ය ලබා ගත් විට අන්සාරීවරුන්ව කැඳවා නබිතුමාණෝ මෙසේ කීහ. නුඹලා මනාප නම් බහු නළීර වරුන්ගෙන් අල්ලාහ් මට ලබා දුන් දැයින් නුඹලාට ද මුහාපිර්වරුන් ද බෙදා දෙමි. ඔවුහු නුඹලාගේ ස්ථානවල තවදුරටත් ඉඳිවී. නැත්නම් ඔවුන්ට පමණක් ඒවා දෙමි. ඔවුහු නුඹලාගේ ස්ථානයන්ගෙන් ඉවත් වී යන්නෝය. එවිට ඔවුහු මුහාපිර්වරුන්ට පමණක් බෙදා දීමට කැමැත්තෙන්ම එකඟ වූහ.) ඔවුහු (අන්සාරීවරු) තමන්ට අවශ්‍යතාව තිබියදීත් තමන්ට වඩා අනුන්ව) තෝරාගන්නෝය. කවරහු (ආගමෙන් ඔවුන්ට අණ කළ දැයින් වියදම් කර) මසුරුකමින් ආරක්ෂාව ලබන්නෝද ඔවුහුමය ජය ලද්දෝ. (මසුරු කම් ඇති අය ජය නොලබති.)

وَالَّذِينَ جَاءُوا مِنْ بَعْدِهِمْ يَقُولُونَ رَبَّنَا اغْفِرْ لَنَا وَلِإِخْوَانِنَا الَّذِينَ سَبَقُونَا بِالْإِيمَانِ وَلَا تَجْعَلْ فِي قُلُوبِنَا غِلًّا لِلَّذِينَ آمَنُوا رَبَّنَا إِنَّكَ رَءُوفٌ رَحِيمٌ ﴿١٠﴾ أَلَمْ تَرَى إِلَى الَّذِينَ نَافَقُوا يَقُولُونَ لِإِخْوَانِهِمُ الَّذِينَ كَفَرُوا مِنْ أَهْلِ الْكِتَابِ لَئِنْ أُخْرِجْتُمْ لَنَخْرُجَنَّ مَعَكُمْ وَلَا نُطِيعُ فِيكُمْ أَحَدًا أَبَدًا وَإِن قُوتِلْتُمْ لَنَنصُرَنَّكُمْ وَاللَّهُ شَهِيدٌ لِّكُلِّ بَلُونٍ ﴿١١﴾ لَئِنْ أُخْرِجُوا لَا يَخْرُجُونَ مَعَهُمْ وَلَئِن قُوتِلُوا لَا يَنْصُرُوهُمْ وَلَئِن نَّصَرُوهُمْ لَيُوَلُّنَّ الْأَدْبَارَ ثُمَّ لَا يَنْصُرُونَ ﴿١٢﴾ لَأَنْتُمْ أَشَدُّ رَهْبَةً فِي صُدُورِهِمْ مِنَ اللَّهِ ذَلِكَ بِأَنَّهُمْ قَوْمٌ لَا يَفْقَهُونَ ﴿١٣﴾ لَا يَتَّقُونَكَ كَجَمِيعِ الْآلِ فِي قُرَى مُحَصَّنَةٍ أَوْ مِنْ وَرَاءِ جُدُرٍ بَأْسُهُمْ بَيْنَهُمْ شَدِيدٌ تَحْسَبُهُمْ جَمِيعًا وَقُلُوبُهُمْ شَتَّىٰ ذَلِكَ بِأَنَّهُمْ قَوْمٌ لَا يَعْقِلُونَ ﴿١٤﴾ كَمَثَلِ الَّذِينَ مِنْ قَبْلِهِمْ قَرِيبًا ذَاتُ أُلُوفٍ وَأُولَٰئِكَ أَمْرُهُمْ وَلَهُمْ عَذَابٌ أَلِيمٌ ﴿١٥﴾ كَمَثَلِ الشَّيْطَانِ إِذْ قَالَ لِلْإِنْسَانِ اكْفُرْ فَلَمَّا كَفَرَ قَالَ إِنِّي بَرِيءٌ مِنْكَ إِنِّي أَخَافُ اللَّهَ رَبَّ الْعَالَمِينَ ﴿١٦﴾

10 (විශ්වාස කළ තත්වයෙන් අවසන් දිනය දක්වා) ඔවුන්ට පසුව එන අය (පහත සඳහන් පරිදි අල්ලාහ්ගෙන්) ප්‍රාර්ථනා කරති. අපගේ පරමාධිපතියාණනි, අපට ඝමා කර තවද විශ්වාස කිරීමෙන් අපට ඉදිරියෙන් සිටි අයගේ සහෝදරයින්ව ද (මුහාජිර් හා අන්සාර්වරාන්වද) ඝමා කරනු මැනව විශ්වාස කළවුන් මත අපගේ හදවත් තුළ ක්‍රෝධය ඇති නොකරනු මැනො අපගේ පරමාධිපතියාණනි, නියත වශයෙන්ම ඔබ දයාව හා කරුණාව දක්වන්නාය. (විශ්වාස කළ අයගෙන් නඩිතමාගේ මිත්‍රයෝ ප්‍රමුඛයෝය. එහෙයින් ඔවුන් මත සීයාවරැන් මෙන් ක්‍රෝධය ඇති කර ගනී නම් ඔහු ඡෙයිතාන්ගේ ග්‍රහණයට හසු වී පාපිෂ්ඨයෙකු වන්නේය. තවද ඔවුන්ට බැණවැදීම ද ඔවුන්ව පහත් කොට කටා කිරීම ද වරදකි.-

11 (නඩිවරයාණනි) නුඹ කුහකයින් ගැන සැලකිලිමත් වූයේ නැද්ද? (ඔවුහු අබිදල්ලාහ් බින් උබෙයි හා ඔහුගේ සගයින් ය) ඔවුහු පුස්තකය ලද වුන්ගෙන් ප්‍රතික්ෂේප කරන්නන් වූ ඔවුන්ගේ සහෝදරයින් දෙස බලා නුඹලා පිටුවහල් කරනු ලැබුවෙහු නම් අපිද පිටමං වන්නෙමුයි පවසති. (මොවුහු බහු නළීර් ගෝත්‍රිකයින්ට නුඹලා එහි සිට පිට මං නොවී එහිම රැඳී සිටිනුයි පණිවිඩයක් යවා තිබුණි.) තවද (ඔවුහු මෙසේ පැවසූහ) අපි නුඹලා

සම්බන්ධයෙන් කිසිවෙකුට අවනත නොවන්නෙමු. නුඹලා සමග යුද්ධ කළොත් නියත වශයෙන්ම අපි (නුඹලාගේ සතුරන් ට විරුද්ධව) නුඹලාට උදව් කරන්නෙමු. (ඔවුන් සමග පිටමං වෙන බවටත් ඔවුන්ට උදව් කරන බවටත් ඔවුන් පොරොන්දු වන කාර්යයෙහි) නියතවශයෙන්ම ඔවුහු බොරු කියතියි අල්ලාහ් සාකෂි කියයි.

12 ඔවුන් (බහු නළීර්) පිටුවහල් කරනු ලැබුවොත් ඔවුන් සමග මොවුහු පිටමං නොවෙති. තවද ඔවුන් සමග යුද්ධ කරනු ලැබුව ද ඔවුන්ට උදව් ද නොකරන්නෝය. (අල්ලාහ් සඳහන් කළ පරිදි බහු නළීර් පිටුවහල කරනු ලැබූ විට මොවුන් පිටමංවූයේ ද නැත. බහු කුරෙයිලා වරැන් සමග ද කයිබර් වැසියන් සමග ද යුද්ධ කළ අවස්ථාවේ ඔවුන් උදව් කළේ ද නැත.) ඔවුන්ට මොවුන් උදව් කළත් (පරාජය වී) පසුබා දවනු ඇත. පසුව ඔවුහු (කුහකයෝ) කිසිවෙකුගේ උදව් කරනු නොලබන්නෝය. (අල්ලාහ් ඔවුන් ද නින්දාවට පත් කරන්නේය)

13 නියත වශයෙන්ම ඔවුහු තම හදවත් වලින් අල්ලාහ්ට බියවීමට වඩා අධිකව නුඹලාට බියවන්නෝය. එය (එසේ බියවනුයේ) ඔවුහු තේරුමක් නොමැති පිරිසක් නිසාය. (ඔවුන්ට තේරුමක් ඇත්නම් නුඹලාව ඔවුන්ට මෙසේ පෙන්වා ඇත්තේ අල්ලාහ් යැයි තේරුම් ගන්නෝය.)

14 (නිවටකම) හේතු කොට ගෙන බලකොටුවලින් ආරක්ෂිත ගම්වල සිට හෝ බිත්තිවලට පිටුපසින් හෝ නොසිට ඔවුහු සියලු දෙනා එකමුතු වී සටන් නොකරන්නෝය. ඔවුන් අතරේ ඔවුන්ගේ ක්‍රෝධය බලවත්ය. නුඹලා ඔවුන් එකට සිටින්නවුන් යැයි සිතන්නෙහුය. ඔවුන්ගේ හදවත් වෙන් වී ඇත. (ඔවුන් එකමුතු වී සිටින්නේ එළිපිට පමණි.) එය (එසේ බෙදී සිටින්නේ) ඔවුන් නොදැනුවත් පිරිසක් නිසාය. (ඔවුහු දැනුමක් ඇත්තවුන් නම් සත්‍යය දැන එකමුතු වන්නෝය.)

15 (ඔවුන්ට උදාහරණයක් වනුයේ) මොවුන්ට කෙටි කලකට පෙර සිටි (බද්ර් සටනේ දී) තම නරක ක්‍රියාවන්ට සුදුසු දඬුවම වින්ද අය වැනිය. (මෙය බහු නළීර් ගෝත්‍රිකයින්ව පිටුවහල් කිරීමට මාස හයකට පෙර සිදු වූවකි) ඔවුන්ට වේදනාකාරී දඬුවම් ඇත.

16 (උදව් නොකර පසුබසින මෙම කුහකයින්ට උදාහරණය වන්නේ) ඡෙයිතාන් වැනිය. ඔහු මිනිසාව බලා නුඹ (අල්ලාහ්ව) ප්‍රතික්ෂේප කරති යි කීය. ඔහු ප්‍රතික්ෂේප කළ විට මම නුඹගේ නිර්දෝශ වන්නෙමි. මම ලෝකයාගේ දෙවියා වන අල්ලාහ්ට බියවෙමි යි කීය.

17 ඒ දෙදෙනාගේ (ඡෙයිතාන්ගේ හා ඔහුට අවනත වූ මිනිසාගේ) අවසානය වන්නේ ඔවුහු දෙදෙනාම නිරයේ සිටින්නෝය. අසාධාරණය කරනවුන්ගේ විපාකය එයයි.



18 විශ්වාසවන්තයිනි, නුඹලා (නුඹලාට අණ කරන ලද දෑ කිරීම තුළින් ද තහනම් කළ දැයිත් වැළකීමෙන් ද) අල්ලාහ්ට බියවනු. සෑම ආත්මයක්ම හෙට (පරලොව) සඳහා (යහක්‍රියාවන්ගෙන්) කුමක් කලින් යැව්වෙමු දැයි සලකා බැලිය යුතුය.

19 නුඹලා (ඔහුගේ අණ අතහැර දමා) අල්ලාහ්ට අමතක කළවුන් සේ නොසිටිනු. (ඔවුහු ඔහුට අමතක කළ හේතුව නිසා තමන්ට විමුක්තිය ලබා දෙන යහක්‍රියාවන්ගෙන්) ඔවුන්ව ඔහු අමතක කෙරෙව්වේය. ඔවුන්මය (අල්ලාහ්ට අවනත නොවූ) පව් කාරයෝය.

20 ස්වර්ග වැසියන් ද නිරයේ වැසියන් ද සම නොවන්නේය. ජය ලද්දෝ ස්වර්ග වාසීන්මය. (තමන්ට රිසි හැම දෙයක්ම ලබා ගනිති. තමන්ට නොරිසි හැමදෙයකින්ම විමුක්තිය ලබති.)

21 අප මෙම කුර්ආනය කන්දක් මත පහළ කළේ නම් අල්ලාහ් පිළිබඳ වූ බිය හේතුකොට ගෙන බියවූ ස්වභාවයෙන් ද දෙදරා ගිය ස්වභාවයෙන් ද (නබවරයාණානි) නුඹ (එය) දකින්නෙහිය. (විශාල වූ ද ශක්තිමත් වූ ද කඳු පවා අල්-කුර්ආනයේ සාහිත්‍යමය ව්‍යාකරණ ව්‍යක්ත බව හඳුන්වන උණු කරවන උපදෙස් යනාදිය දැක බිය වී දෙදරා යන්නෝය.)

22 ඔහු අල්ලාහ් හැර නැමදමට සුදුසු අන් කිසිවෙක් නොමැත. ඔහු (ඉන්ද්‍රියයන්ට නොදැනෙන) සැඟවුණ දෑ ද (ඒවායින්) දැනගත හැකි දෑ ද දන්නෝය.

23 අල්ලාහ් ඔහුමය. ඔහු හැර නැමදමට සුදුසු දෙවියෙකු වෙනත් නැත. (ඔහු) රජුය. (සියලු උනතාවලින් ඔහු) පව්තුය. (තම ගැත්තන්ට අසාධාරණ වීමෙන්) අභය දෙන්නාය. (ගැත්තන්ගේ ක්‍රියා) නිරීක්ෂණය කරයි. (සියල්ල) අබිබවා යයි. මර්ධනය කර පාලනය කරයි. (සියලු අඩුපාඩුවලින් ඉවත් වී) ආඩම්බරය අත්කරගන්නෙක් (ආඩම්බරය යනු ගැත්තන්ට අප කීර්තිය ගෙන දුන්න ද අල්ලාහ් පිළිබඳව කීර්තිය ගෙන දෙන ගුණාංගයකි.) ආදේශ කරන්නන්ගේ (ආදේශවලින්) ඔහු පාර්ශුද්ධය.

24 අල්ලාහ් ඔහුය (මැවීම් සියල්ල) මවන්නාය. (නියම පිළිවෙළකට) ඇති කරන්නාය. (මැවීම් සියල්ලට) රැවක් ලබා දෙන්නාය. ඔහුට ලස්සන ශුද්ධ නාමයන් ඇත. අභස්ති ද පොළොවෙහි ද ඇති දෑ ඔහුට තුනී කරයි. ඔහු (සියල්ල) අබිබවා යන්නාය. දැනුම ඥානය ඇත්තාය.

අල්-මුම්තහිනා

1 විශ්වාසවන්තයිනි, නුඹලා මගේ ද නුඹලාගේ ද සතුරන්ව මිතුරන් නොකරගනු. (මෙම වැකිය නබි සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තුමාණන් මක්කාත් ජයග්‍රහණයට සූදානම් වූ අවස්ථාවේ එම පණිවිඩය මක්කමට යැවීමට උත්සාහ කළ භානිබ් බින් අබ්බ් බල්තආ නැමැත්තා මුල් කරගෙන පහළ වූවකි. මෙම වැකිය දෙවියන්ව ප්‍රතික්ෂේප කරන්නන් සමග කිසිම

فَكَانَ عَاقِبَتُهُمَا أَنَّهُمَا فِي النَّارِ خَالِدِينَ فِيهَا وَذَلِكَ جَزَاءُ الظَّالِمِينَ ﴿١٧﴾ يَا أَيُّهَا الَّذِينَ ءَامَنُوا اتَّقُوا اللَّهَ وَتَنْظُرُوا نَفْسَ مَا قَدَّمْتُمْ لِغَدٍ وَاتَّقُوا اللَّهَ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ ﴿١٨﴾ وَلَا تَكُونُوا كَالَّذِينَ نَسُوا اللَّهَ فَأَنسَاهُمْ أَنفُسَهُمْ أُولَئِكَ هُمُ الْفَاسِقُونَ ﴿١٩﴾ لَا يَسْتَوِي أَصْحَابُ النَّارِ وَأَصْحَابُ الْجَنَّةِ أَصْحَابُ الْجَنَّةِ هُمُ الْفَائِزُونَ ﴿٢٠﴾ لَوْ أَنزَلْنَا هَذَا الْقُرْءَانَ عَلَى جِبَلٍ لَرَأَيْتَهُ خَاشِعًا مُتَصَدِّعًا مِّنْ خَشْيَةِ اللَّهِ وَتِلْكَ الْأَمْثَلُ نَضْرِبُهَا لِلنَّاسِ لَعَلَّهُمْ يَتَفَكَّرُونَ ﴿٢١﴾ هُوَ اللَّهُ الَّذِي لَا إِلَهَ إِلَّا هُوَ عَالِمُ الْغَيْبِ وَالشَّهَادَةِ هُوَ الرَّحْمَنُ الرَّحِيمُ ﴿٢٢﴾ هُوَ اللَّهُ الَّذِي لَا إِلَهَ إِلَّا هُوَ الْمَلِكُ الْقُدُّوسُ السَّلَامُ الْمُؤْمِنُ الْمُهَيْمِنُ الْعَزِيزُ الْجَبَّارُ الْمُتَكَبِّرُ سُبْحَانَ اللَّهِ عَمَّا يُشْرِكُونَ ﴿٢٣﴾ هُوَ اللَّهُ الْخَلَّاقُ الْبَارِئُ الْمُصَوِّرُ لَهُ الْأَسْمَاءُ الْحُسْنَىٰ يُسَبِّحُ لَهُ مَا فِي السَّمَوَاتِ وَالْأَرْضِ وَهُوَ الْعَزِيزُ الْحَكِيمُ ﴿٢٤﴾



අන්දමකින් මිත්‍ර නොවිය යුතු යැයි දන්වයි. නුඹලා අතර ඇති) ආදරය නිසා (නබිතුමාගේ තොරතුරු) ඔවුන්ට ලබා දෙන්නෙහුය. ඔවුහු නුඹලාට පහළ වී ඇති සත්‍යයන් (අල්ලාහ් දෙවියන්ගේ දුතයාණන් අල්-කුර්ආනය හා සෘජු මග යනාදිය) ප්‍රතික්ෂේප කරති. නුඹලාගේ දෙවියන් වූ අල්ලාහ් ව විශ්වාස කළ නිසා (ඔහුගේ) දුතයාට ද නුඹලාට ද පිටුවහල් කළහ. මගේ මාර්ගයේ යුද්ධ කිරීමටත් මාගේ පිළිගැනීම අපේක්ෂා කළ නිසාත් නුඹලා පිටමං වූයේ නම් (මාගේත් නුඹලාගේත් සතුරන්ව මිතුරන් නොකර ගනිනු. නුඹලා ඔවුන් සමග ඇති ආදරය නිසා) රහසිගතව තොරතුරු දෙන්නෙහුය. නුඹලා වසං කරන (තොරතුරු ඔවුන්ට හුවමාරු කරන්නාක් වැනි) කරුණු ද අනෙකුත් ප්‍රසිද්ධ කරන කරුණු ද මම දනිමි. නුඹලාගෙන් කවරෙකු හෝ එය කරයි නම් ඔහු සෘජු මාර්ගයෙන් ගිලිහුණෝය.

2 ඔවුහු නුඹලාට දැනගන්නම් නුඹලාට සතුරන්ව වන්නෝය. (තම හඳවත් තුළ නුඹලා කෙරෙහි ඇති විරුද්ධත්වය හෙළි කරන්නෝය.) තවද ඔවුහු (පහර දීම වැනි) නරක ක්‍රියා මගින් තම අත් ද (බැණ වැදීම වැනි) නරක ක්‍රියා මගින් තම දිව ද නුඹලා වෙත යොමු කරති. තවද නුඹලා ආගමෙන් වෙන් වී ප්‍රතික්ෂේප කරන්නන් වීම ඔවුහු ප්‍රිය කරති.

بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تَتَّخِذُوا عَدُوِّي وَعَدُوَّكُمْ أَوْلِيَاءَ تَلْفُوتَ
 إِلَهُيكُمْ بِالْمُودَةِ وَقَدْ كَفَرُوا بِمَا جَاءَكُمْ مِنَ الْحَقِّ يُخْرِجُونَ الرَّسُولَ
 وَإِيَّاكُمْ أَنْ تُؤْمِنُوا بِاللَّهِ رَبِّكُمْ إِنْ كُنْتُمْ حَرَجْتُمْ جِهَادًا فِي سَبِيلِي
 وَابْتِغَاءَ مَرْضَاتِي فَسُرُونْ إِلَيْهِمْ بِالْمُودَةِ وَأَنَا أَعْلَمُ بِمَا أَخْفَيْتُمْ
 وَمَا أَعْلَنْتُمْ وَمَنْ يَفْعَلْهُ مِنْكُمْ فَقَدْ ضَلَّ سَوَاءَ السَّبِيلِ ﴿١﴾ إِنْ
 يَتَّقَوْكُمْ يَكُونُوا لَكُمْ أَعْدَاءً وَيَسْطُرُوا إِلَيْكُمْ أَيْدِيَهُمْ وَأَلْسِنَتُهُمْ
 بِالسُّوءِ وَوُدُّوا لَوْ تَكْفُرُونَ ﴿٢﴾ لَنْ تَنْفَعَكُمْ أَرْحَامُكُمْ وَلَا أَوْلَادُكُمْ
 يَوْمَ الْقِيَامَةِ يَفْصَلُ بَيْنَكُمْ وَاللَّهُ بِمَا تَعْمَلُونَ بَصِيرٌ ﴿٣﴾ قَدْ
 كَانَتْ لَكُمْ أُسْوَةٌ حَسَنَةٌ فِي إِبْرَاهِيمَ وَالَّذِينَ مَعَهُ إِذْ قَالُوا لِقَوْمِهِمْ
 إِنَّا بُرَاءُ مِنْكُمْ وَمِمَّا تَعْبُدُونَ مِنْ دُونِ اللَّهِ كَفَرْنَا بِكُمْ وَبَدَا بَيْنَنَا
 وَبَيْنَكُمْ الْعَدَاوَةُ وَالْبَغْضَاءُ أَبَدًا حَتَّى تُؤْمِنُوا بِاللَّهِ وَحَدُّهُ إِلَّا
 قَوْلَ إِبْرَاهِيمَ لِأَبِيهِ لَا سَعْفَرَنَّ لَكَ وَمَا أَمْلِكُ لَكَ مِنَ اللَّهِ مِنْ شَيْءٍ
 رَبَّنَا عَلَّمَكُنَا مَا نَكُنَّا وَاللَّيْلُ وَالنَّهَارُ وَاللَّيْلُ وَالنَّهَارُ رَبَّنَا لَا تَجْعَلْنَا
 فِتْنَةً لِلَّذِينَ كَفَرُوا وَاعْفِرْ لَنَا رَبَّنَا إِنَّكَ أَنْتَ الْعَزِيزُ الْحَكِيمُ ﴿٥﴾

3 (විනිශ්චය දිනයේ) නුඹලාගේ නැඳුණේ ද දරුවෝ ද නුඹලාට ප්‍රයෝජනවත් නොවෙති. (එසේ ප්‍රයෝජනවත් වන්නේ නම් ප්‍රතික්ෂේප කරන්නන් සමග මිත්‍ර විය යුතුය. එසේ නොව නුඹලා ප්‍රතික්ෂේප කරන්නන් සමග විරුද්ධ වීමත් ඔවුන් සමග ප්‍රණය යුද්ධ කිරීමත් පමණක් නුඹලාට ප්‍රයෝජනවත් වෙයි.) නුඹලා අතර වෙන්වීමක් ඇති වෙයි. නුඹලා කරන සෑම දෙයක්ම අල්ලාහ් (මනාව) දකින්නේය 4 ඉබ්‍රාහිම් (අලෙයිහිස් සලාම්) තුමාගේ ද එතුමා සමග සිටිය අයගේ ද (පිළිපැදිය හැකි) පූර්වා දර්ශයන් නුඹලාට ඇත. (හානිබි බින් බල්නආ, ඉබ්‍රාහිම් (අලෙයිහිස් සලාම්) තම පවුලෙන් වෙන්වුවා සේ නුඹන් වෙන්වුවා නම් නරක ද?) ඔහු තම සමාජය දෙස බලා අපි නුඹලාගෙන් ද තවද අල්ලාහ් හැර නුඹලා නැමදම් කරන දැයිත්(පිළිමවලින්) ද ඉවත් වූයෙමු. (අප නුඹලාට අයත් අයද නොවේ. නුඹලා අපේ අය ද නොවේ.) අපි නුඹලාව (නුඹලාගේ ආගම) ප්‍රතික්ෂේප කළෙමු. නුඹලා එකම අල්ලාහ්ට පමණක් නැමදම් ඉටු කරන තෙක් නුඹලාත් අපත් අතරේ එබදන් විරෝධයන් කෝපයන් පිට විය. (නුඹලා එය කරන්නෙහු නම් විරෝධයන් අමනාපයන් මිතුරුකම හා මනාපය බවට වෙනස් වනු ඇතැයි පැවසිය. ඉබ්‍රාහිම් (අලෙයිහිස් සලාම්) තුමා තම පියා දෙස බලා ඔබ වෙනුවෙන් මම අල්ලාහ්ගෙන් පාපක්ෂමාව අයදීම.

අල්ලාහ්ගෙන් කිසිවක් ඔබ වෙනුවෙන් මම හිමි කර නොගනිමි කී එතුමාගේ වදන් හැර (එතුමාගේ අනෙක් සෑම වදනකම පූර්වාදර්ශයක් තිබිණ.) අපගේ පරමාධිපතියාණනි. ඔබ මතම අප විශ්වාසය තබන්නෙමු. ඔබ වෙතම අප කන්නලව් කරන්නෙමු. තවද ඔබ වෙතම අප ආපසු හැරී එන්නෙමු. 5 අපගේ දෙවියනි, අපව දෙවියන් ප්‍රතික්ෂේප කරන්නන්ට පරීක්ෂණයක් බවට පත්නොකරනු මැනව (මුපාහිද් රත්මතුල්ලාහි අලෙයිහි තුමා මෙසේ පවසයි. ඔවුන්ගේ අතින් හෝ නුඹේ දඬුවම මගින් හෝ අපට දඬුවම් නොකරනු මැනව) එවිට ඔවුහු මොවුන් සත්‍ය ආගමක සිටියේ නම් ඔවුන්ට මෙම දඬුවම අත් නොවන්නේ යැයි කියන්නෝය.) අපගේ දෙවියනි, නුඹ අපට ක්ෂමා කරන්නා නියත වශයෙන්ම නුඹ අබිබවායාමට හැකි වූ ද දැනුම හා ශ්‍රදානස ඇත්තෙකු ද වන්නෙහිය. 6 නුඹලාගෙන් අල්ලාහ්ට හා විනිශ්චය දිනය ආදර්ශ කරන අපට මෙතුමන්ලාගෙන් (ඉබ්‍රාහිම් තුමාගේ හා එතුමා සමග සිටි අයගෙන්) ලස්සන පූර්වාදර්ශයන් ඇත. (මෙම පූර්වාදර්ශය මෙලොව හා පරලොව අල්ලාහ්ගෙන් යහපත බලාපොරොත්තුවන අයටම ඇත්තේය. මෙම පූර්වාදර්ශය) කවරෙකු හෝ නොසලකා හරි නම් නියත වශයෙන්ම අල්ලාහ් (තම ගැත්තන්ගෙන්) අවශ්‍යතාවකින් තොර ප්‍රශංසනීය වන්නේය. 7 අල්ලාහ් නුඹලාට ද (මක්කමේ ආදේශ කරන්නන් වන) නුඹලා විරෝධය පාන අය අතර ද මිත්‍රකම ඇති කළ හැක. (එය ඔවුන් ඉස්ලාමය පිළිගෙන නුඹලාගේ ආගම වැළඳ ගන්නා මක්කා ජයග්‍රහණයෙන් පසු ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් ඉස්ලාමයට ඇතුල් වී යහපත් මුස්ලිම්වරු වූහ. කලින් ඉස්ලාමය පිළිගත් අයටත් මොවුන්ටත් අතර නැවතත් මිත්‍රත්වය ඇති විය. නබි -සල්ලේලාහු අලෙයිහි වසල්ලම්- තුමාගේ අඩු සුත්ඟයන්ගේ දුටු උමිමු හබිබා තුමිය හා විවාහ වී සිටිය ද මක්කම ජය ගැනීමෙන් අනතුරුව ඔහු ඉස්ලාමය වැළඳ ගෙන නබිතුමන්ට විරුද්ධවීම අත්හළ පසුව ම ඔහු සමග නබිතුමාගේ සුහද වූහ. ආගම ස්ථාවර කිරීම සඳහා ආගම වෙනස් කළවුන් සමග ප්‍රථම වතාවට යුද වැදුනේ අඩු සුත්ඟයන් යැයි අඩු උරෙයිරා -රලියල්ලාහු අන්හු- තුමා පවසයි. අල්ලාහ් (සියල්ල කෙරෙහි) ශක්ති ඇත්තාය. තවද අල්ලාහ් පව් ක්ෂමා කරන්නාය. පරම දයාබරය. 8 ආගම සම්බන්ධයෙන් නුඹලා සමග යුද්ධ නොකර ද නුඹලාගේ නිවෙස්වලින් පිටවහල් නොකර ද සිටින අයට (නැඳුයින් සමග එකමතුව සිටීම සංග්‍රහ කිරීම යාබද නිවෙස සඳහා ඉටු කළ යුතු යුතුකම් ඉටු කිරීම ආදී) හොඳ දේවල් කිරීමටත් (ඔවුන්ට ඉටු කළ යුතු යුතුකම් ඉටු කර) ඔවුන් සමග සාධාරණව කටයුතු කිරීමටත් අල්ලාහ් තහනම් නොකරන්නේය. නියත වශයෙන්ම අල්ලාහ් සාධාරණව කටයුතු කරන්නන්ට ප්‍රිය කරයි. (මෙම වැකියේ හේරුම වනුයේ මුස්ලිම්වරුන්ට හානියක් නොකරන ප්‍රතික්ෂේප කරන්නන්ට හොඳ කිරීමත් ඔවුන් සමග සාධාරණව කටයුතු කිරීමත් අල්ලාහ්



නුඹලාට තහනම් නොකරන බවයි.)

9 නියත වශයෙන් අල්ලාහ් ආගම සම්බන්ධයෙන් නුඹලා සමග යුද්ධ කර නුඹලාගේ නිවෙස්වලින් නුඹලාට පිටුවහල් කළ(කුරෙයිස් නායකයින් වූ) ඔවුන් සමග ද නුඹලාට පිටුවහල් කිරීමට (ඔවුනට) උදව් කළ (අනෙකුත් මක්කමේ) ප්‍රතික්ෂේප කරන්නන් සමග ද මිත්‍රවීම අල්ලාහ් තහනම් කරයි. ඔවුන් සමග කවරෙකු හෝ මිත්‍රවෙයි නම් ඔවුහු අපරාධ කාරයෝය.

10 විශ්වාසවන්තයීනි, විශ්වාස කළ කාන්තාවන් ප්‍රතික්ෂේප කළ අය ළග සිට හිප්රත් එයින්ම ඔවුන්ට පරික්ෂා කර බලනු. (නබිතුමාණෝ හුදෙයිබියාවේ ප්‍රතික්ෂේප කරන්නන් සමග ගිවිසුමක් අස්සන් කළහ. මක්කමේ සිට කවරෙකු හෝ ඉස්ලාමය වැළඳ ගෙන මදිනාන්වට නබිතුමන් වෙතට පැමිණියහොත් ඔහුට ආපසු යැවිය යුතුයි යන්න එහි කොන්දේසිවලින් එකක් විය. කාන්තාවන් ඔවුන් වෙත සිට හිප්රත් පැමිණි විට ඔවුන්ට ආපසු යැවීම තහනම් කර, 'අපි විශ්වාස කළෙමුයි ඔවුන් කරන දෑ කොතරම් සත්‍යය දැයි පරීක්ෂා කර බලන ලෙස නබිතුමන්ට අල්ලාහ් අණ කළේය. ඔවුහු නබිතුමන්ට 'අපි ස්වාමිපුරුෂයින් සමග අමනාප වී හෝ එක ගමක් අත්හැර තවත් ගමකට ආශාකර හෝ ලෞකික සැප සම්පත්වලට ආශාවෙන් හෝ පැමිණියේ නැතැයි ඔවුහු දිවුරා ප්‍රකාශ කරති. ඔවුන්ගේ විශ්වාසයේ (සත්‍ය) තත්ත්වය අල්ලාහ් අධිකව දනී. (එය නුඹලාට දැන ගත නොහැක එළිපිට ඔවුන් සත්‍ය කියන්නේ දැයි දැන ගැනීම පිණිස ඔවුන්ට දිවුරුවන්න. ඔවුන්ගේ (දිවුරලි අනුව) ඔවුන්ට විශ්වාස වන්නයින් යැයි නුඹලා දැන ගන්නෙහුනම් ඔවුන්ට ප්‍රතික්ෂේප කරන්නන් (වූ ඔවුන්ගේ ස්වාමිපුරුෂයින්) වෙත ආපසු නොයවන්න. මෙම කාන්තාවෝ ඔවුනට අනුමත ද නොවෙති. (ප්‍රතික්ෂේප කරන්නන් වූ) ඔවුහු ද මොවුන්ට අනුමත නොවෙති. (මන්ද කාන්තාවන් ඉස්ලාමය වැළඳ ගැනීම ඇයව ඇගේ ස්වාමිපුරුෂයාගෙන් වෙන් කරයි.) ඔවුහු (එම ස්වාමි පුරුෂයන්) වියදම් කළ දෑ ඔවුනට නුඹලා දෙනු. (හිප්රත් පැමිණි මෙම කාන්තාවන්ට ඔවුන්ගේ ස්වාමි පුරුෂයින් විසින් දෙන ලද මහර් ප්‍රමාණය නුඹලා ඔවුනට දෙනු. ඉමාම් ෂාරිෆු (රත්මතුල්ලාහි අලෙයිහි) තුමා මෙසේ පවසයි. 'ස්වාමි පුරුෂයන් නොවන වෙනත් ඥාතින්ට කිසිම වන්දියක් ගෙවනු නොලැබේ.) නුඹලා ඔවුනට නියමිත මහර් ප්‍රමාණය ගෙවන්නෙහු නම් නුඹලා එම කාන්තාවන්ගේ ඉද්දා කාලය අවසන් වූ පසු විවාහ කර ගැනීම නුඹලාට වරදක් නොවේ. (මන්ද ඔවුහු දැන් නුඹලාගේ ආගමට අයත් අය ලෙස වෙනස් වූහ.) දෙවියන්ට ප්‍රතික්ෂේප කරන්නන්ගේ විවාහ ගිවිසුම් පිළිපැදීමට නුඹලා ඉදිරිපත් නොවූහ. (මුල් කාලයේ ප්‍රතික්ෂේප කරන්නන් තම කාන්තාවන්ට මුස්ලිම්වරුන්ට විවාහ කර දුන්හ. ඒ අන්දමින් මුස්ලිම්වරු ද ඔවුන්ට විවාහ කර දෙති. මෙම වැකිය මගින් එම අනුගැතිය වෙනස් විය.) තවද (නුඹලාගේ කාන්තාවන් ඉස්ලාමය අතහැර ඔවුන් වෙතට ගියොත්) නුඹලා වියදම් කළ (නුඹලාගේ මහර්) ප්‍රමාණය නුඹලා අසනු. ඔවුන් ද ඔවුන් වියදම් කළ (මහර්) ප්‍රමාණය ඇසුවාවේ. (විවරණ වියතුන්

لَقَدْ كَانَ لَكُمْ فِيهِمْ أُسْوَةٌ حَسَنَةٌ لِّمَن كَانَ يَرْجُوا اللَّهَ وَالْيَوْمَ الْآخِرَ
وَمَن يَتَّبِعِ الْآخِرَ هُوَ الْعَرَفِيُّ الْحَمِيدُ ﴿٩﴾ عَسَى اللَّهُ أَن يَجْعَلَ
بَيْنَكُمْ وَبَيْنَ الَّذِينَ عَادَيْتُم مِّنْهُم مَّوَدَّةً وَاللَّهُ قَدِيرٌ وَاللَّهُ غَفُورٌ رَّحِيمٌ
﴿١٠﴾ لَا يَهْتَكُمُ اللَّهُ عَنِ الَّذِينَ لَمْ يُقَاتِلُوكُمْ فِي الدِّينِ وَلَمْ يُخَرِّجُوكُمْ
مِّن دِيَارِكُمْ أَن بَرُّوهُمْ وَنُقِصُوا إِلَيْهِمْ إِنَّ اللَّهَ يُحِبُّ الْمُقْسِطِينَ
﴿١١﴾ إِنَّمَا يَهْتَكُمُ اللَّهُ عَنِ الَّذِينَ قَاتَلُوكُمْ فِي الدِّينِ وَأَخْرَجُوكُم
مِّن دِيَارِكُمْ وَظَهَرُوا عَلَيْهِمْ إِيْرَاجِكُمْ أَن تَوْلُوهُمْ وَمَن يَتَّوَلَهُمْ فَأُولَئِكَ
هُمُ الظَّالِمُونَ ﴿١٢﴾ يَا أَيُّهَا الَّذِينَ ءَامَنُوا إِذَا جَاءَكُمُ الْمُؤْمِنَاتُ
مُهَاجِرَاتٍ فَامْتَحِنُوهُنَّ إِنَّ اللَّهَ عَلِيمٌ بِإِيمَنِهِنَّ فَإِن عَلِمْتُمُوهُنَّ مُؤْمِنَاتٍ
فَلَا تَرْجِعُوهُنَّ إِلَى الْكُفَّارِ لَأَنَّهُنَّ حِلٌّ لَّهُمْ وَلَا هُمْ يَحِلُّونَ لَهُنَّ وَءَا تُوهُم
مَا أَنفَقُوا وَلَا جُنَاحَ عَلَيَكُم أَن تَنكِحُوهُنَّ إِذَا ءَابَيْتُمُوهُنَّ بَاجِرُهُنَّ
وَلَا تُمْسِكُوا بِعِصَمِ الْكُفَّارِ وَسَأَلُومَا أَنفَقْتُمْ وَلَسْتُمَا أَنفَقُوا
ذَلِكَ حُكْمٌ أَنَّى اللَّهُ يُخَيِّمُ بَيْنَكُمْ وَاللَّهُ عَلِيمٌ حَكِيمٌ ﴿١٣﴾ وَإِن فَاتَكُم
سُوءٌ مِّنْ أَزْوَاجِكُمْ إِلَى الْكُفَّارِ فَعَأَقِبْتُمْ فَاتُوا الَّذِينَ ذَهَبَتْ
أَزْوَاجُهُمْ مِّثْلَ مَا أَنفَقُوا وَءَاتُوا اللَّهَ الَّذِي أَنْتُمْ بِهِ مُؤْمِنُونَ ﴿١٤﴾

මෙසේ ප්‍රකාශ කරති. ඉස්ලාමයේ සිටි ගැහැණුන් කවරෙකු හෝ ඔවුන් වෙත ගියහොත් ඔවුන්ට දෙන ලද මහර් ප්‍රමාණය ඔවුන්ගෙන් අසා ලබා ගනු ඇත. ඒ අයුරින් ඔවුන්ගේ ගැහැණුන් මුස්ලිම්වරුන් ළගට පැමිණි විට ඔවුහු මුස්ලිම්වරුන්ගෙන් අසා ලබා ගතහැකි) මෙය (හුදෙයිබියා ගිවිසුමෙන් පසු) අල්ලාහ් විසින් ඇති කළ තීන්දුවකි. ඔහු නුඹලා අතරේ තීන්දු කරයි. (ඉමාම් කුර්තූබ් - රත්මතුල්ලාහි අලෙයිහි- තුමා මෙසේ කියයි. මහර් ආපසු දිය යුතුයි යන තීන්දුව එකලට පමණක් වලංගු වූවකි. පසුව මෙම නීතිය වෙනස් කරන ලදී.) අල්ලාහ් සියලු දෑ දන්නා හා ඥානය ඇත්තාය.

11 නුඹලාගේ භාර්යාවන් (ඉස්ලාම් දහම අතහැර) ප්‍රතික්ෂේප කරන්නන් වෙත යාම නිසා (නුඹලා දුන් මහර් ප්‍රමාණයෙන්) කිසිවක් වැරදීමකින් නුඹලා (ඔවුන්ගෙන්) ලබා ගත්තෙහු නම් භාර්යාවන් අතිමි වූවන්ට (නුඹලාට ලැබුණු දැයින්) ඔවුන් දුන් මහර් ප්‍රමාණය දෙනු. (මෙය ආදේශ කරන්නන් ඔවුන් වෙත පැමිණි කාන්තාවන්ගේ මහර් ප්‍රමාණය නොදුන් අවස්ථාවකය) නුඹලා කුමන දෙවියෙකුට විශ්වාස කර ඇත්තේ හුදු එම දෙවියාට බියවනු. (නුඹලාට දඬුවම් අනිවාර්ය විය හැකි කිසිම ක්‍රියාවක් නොකර වැළකී සිටිනු)

12 නබිවරයාණනි, විශ්වාස කළ කාන්තාවන් අල්ලාහ්ට කිසිවක් ආදේශ නොකරන බවත්

يَأْتِيهَا النَّبِيُّ إِذَا جَاءَكَ الْمُؤْمِنَاتُ يُبَايِعَنَّكَ عَلَى أَنْ لَا يُشْرِكْنَ
 بِاللَّهِ شَيْئًا وَلَا يَسْرِفْنَ وَلَا يَزْنِينَ وَلَا يَقْتُلْنَ أَوْلَادَهُنَّ وَلَا يَأْتِينَ
 بِبُهْتَانٍ يَفْتَرِينَهُ بَيْنَ أَيْدِيهِنَّ وَأَرْجُلِهِنَّ وَلَا يَعْصِبَنَّكَ
 فِي مَعْرُوفٍ فَبَايِعَهُنَّ وَأَسْتَغْفِرْ لَهُنَّ اللَّهُ إِنَّ اللَّهَ غَفُورٌ رَحِيمٌ
 ﴿١٢﴾ يَأْتِيهَا الَّذِينَ آمَنُوا لَانْتَوَلُوا قَوْمًا غَضِبَ اللَّهُ عَلَيْهِمْ
 قَدْ يَسْأَلُونَ مِنَ الْآخِرَةِ كَمَا يَسْأَلُ الْكُفَّارُ مِنَ أَصْحَابِ الْقُبُورِ ﴿١٣﴾

سُورَةُ الصَّافَّاتِ

بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ
 سَبَّحَ لِلَّهِ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ وَهُوَ الْعَزِيزُ الْحَكِيمُ
 ﴿١﴾ يَأْتِيهَا الَّذِينَ آمَنُوا لِمَ تَقُولُونَ مَا لَا تَعْمَلُونَ ﴿٢﴾
 كَبُرَ مَقْتًا عِنْدَ اللَّهِ أَنْ تَقُولُوا مَا لَا تَعْمَلُونَ ﴿٣﴾ إِنَّ
 اللَّهَ يُحِبُّ الَّذِينَ يُقْتَلُونَ فِي سَبِيلِهِ صَفًّا كَأَنَّهُمْ
 بُنِينَ مَرْصُوصٍ ﴿٤﴾ وَإِذْ قَالَ مُوسَى لِقَوْمِهِ يَا قَوْمِ لِمَ
 تَقُولُونَ مَا لَا تَعْمَلُونَ ﴿٥﴾

සොරකම් නොකරන බවත් කාම අපචාරයේ සොයෙදෙන බවත් ජාතිලියා (නුගත් කාලයේ මෙන් ගැහැණු දරුවන් වළ දැමීම මගින්) ඔවුන්ගේ දරුවන් ඝාතනය නොකරන බවත් ඔවුන් අතරේ ඔවුන් පතුරවන ඕපාදාප නොකියන බවත් (මන්ද ජාතිලියා කාලයේ ගැහැණු ඔවුන්ගේ ස්වාමි පුරුෂයින්ට අයත් නොවන දරුවන්ව ඔවුන්ට භාර දෙති. ඉමාම් ධර්වෘද් -රත්මතුල්ලාහි අලෙයිහි- තුමා මෙසේ ප්‍රකාශ කරයි. ගැහැණියක දරුවෙකුට අහුලාගෙන තම ස්වාමි පුරුෂයා දෙස බලා 'මේ නුඹ මගින් මා ලද දරුවෙකි'යි කියන්නීය. ඉබ්නු අබ්බාස් -රලියල්ලාහු අන්හු- තුමා මෙසේ පවසයි. ගැහැණු ළදරුවෙකුට ප්‍රසූත කළ කාන්තාවක එය දී පිරිමි ළදරුවෙකුට ලබාගන්නීය.) තවද යහපත් කාර්යයන්හි නුඹට වෙනස්කම් නොකරන බවත් පොරොන්දු වීමට නුඹ වෙත පැමිණියහොත් ඔවුන්ගේ එම පොරොන්දුව පිළිගන්න. තවද (ඔවුන් මෙම පොරොන්දුවීම වෙනුවෙන් ඔවුන් සඳහා අල්ලාහ්ගෙන් පාපක්ෂමාව ඇයදින්න. නියත වශයෙන්ම අල්ලාහ් පාපක්ෂමා කර දැනව පහළ කරන්නෙකු වන්නේය. 13) විශ්වාසවන්තයින්, නුඹලා අල්ලාහ්ගේ කෝපයට ගොදුරු වී සිටින කණ්ඩායමක් සමග මිතුරු නොවනු. දෙවියන්ව ප්‍රතික්ෂේප කරන්නන් සොහොන් තුළ සිටින්නන් නැගිටවීම පිළිබඳව විශ්වාසය අත්හළ සේ ඔවුහුද විශ්වාසය අත් හළහ.

අස්-සර්

1 අහස්හි ද පොළොවෙහි ද ඇති දෑ අල්ලාහ්ව මෙනෙහි කරයි. ඔහු (සියල්ල) අබ්බවා යන්නෙකි. දැනුම ඥානය ඇත්තෙකි.
 2 විශ්වාසවන්තයින්, නුඹලා නොකරන දේ ගැන කියනුයේ මන්ද (ඉබ්නු අබ්බාස් -රලියල්ලාහු අන්හු- තුමා මෙසේ කියයි. ප්‍රත්‍ය සටන අනිවාර්ය වීමට පෙර සමහරෙක් අල්ලාහ් ඔහුට මනාප හොඳ ක්‍රියාවන් අපට දැනුම් දෙන්නේ නම් කළ හැකි යැයි කීහ. එහෙත් අල්ලාහ් තමාට වඩාත් මනාප හොඳ ක්‍රියාව වන්නේ 'පිනාද' යැයි දැන් වූ විට සමහරෙක් එයට අකැමැති වූහ. එය ඔවුන්ට දුෂ්කර ද විය. ඒ අවස්ථාවේ මෙම වැකිය පහළ විය.)
 3 නුඹලා නොකරන දෑ කීම අල්ලාහ්ට ඉතා අප්‍රිය හා කෝපය ඇතිකරන දෙයකි. (තමා කිසිවක් නොකර තම කඩුවෙන් යුද්ධ කළ බවත් අහවල් අහ වල් අයව තමා ඝාතනය කළ බවත් නඩි තුමන් වෙතට පැමිණා කියන පිරිසක් සම්බන්ධයෙන් මෙම වැකිය පහළ වූ බවද කියැවෙයි)
 4 නියත වශයෙන්ම අල්ලාහ් ඔහුගේ මාර්ගයේ එකින් එකට සම්බන්ධ වී තිබෙන ගොඩනැගිල්ලක් සේ එකම සේනාවක් ලෙස ඉඳ සටන් කරන්නන්ව අල්ලාහ් ප්‍රිය කරයි. (අල්ලාහ්ගේ මාර්ගයේ සටන් කිරීම ඔහු මනාප ක්‍රියාවන්ගෙන් ඉතා උසස් වූ එකකි. නඩිතුමාණෝ මෙසේ කීහ. ක්‍රියාවන්ගේ අත්තිවාරම ඉස්ලාමීය. එහි කුලුන සලාතයයි. එහි උසස් වූ වැදගත්ම කොටස අල්ලාහ්ගේ මාර්ගයේ සටන් කිරීමයි. මෙම ප්‍රත්‍ය සටනේ මනාප ඇත්තෝ සීමාම අවස්ථාවක අප්‍රමාදව එයට පිළිතුරු දෙති.)
 5 (අල්ලාහ් ඔහුගේ මාර්ගයේ සටන් කරන්නන් ගැන මනාප වන බව ප්‍රකාශ කර මුසා රසා (අලෙයිහිමස් සලාම්) ආදී දුතයින් දෙපොළ ගැන ද සඳහන් කරයි.) මුසා (අලෙයිහිමස් සලාම්) තම සමාජය දෙස බලා 'නියත වශයෙන් මා අල්ලාහ් විසින් නුඹලා වෙත එවනු ලැබූ දුතයෙකු බව දැන දැනත් නුඹලා මට හිංසා කරන්නේ මන්ද?' යි විමසූ සැටි සිහිපත් කරති. (අල්ලාහ් නුඹලාට අනිවාර්ය කළ දැට වෙනස්කම් කිරීම තුළින් හෝ නුඹලා මට බැන වැදීම තුළින් හෝ නුඹලා මට කුමක් නිසා හිංසා කරන්නෙහුද? නඩි නැගින්නා ගරු කළ යුතු කෙනෙකි. මා නුඹලාට එවන ලද නඩි බව මා පෙන්වන ප්‍රාතිභාර්යයන් (මු:පීසාත්) නැමැති සාධක මගින් ද දැන සිටින්නෙහුය.) ඔවුහු (ඔවුන්ගේ නඩිට හිංසාකර සත්‍යයෙන්) දුරස්ථවූ විට අල්ලාහ් ද (සත්‍ය ආගමෙන්) ඔවුන්ගේ හදවත් දුරස්ථ කළේය.
 6 මර්දයින්ගේ පුත් රසා (අලෙයිහිමස් සලාම්) ඉස්රායිල් දරුවන්ව බලා "මට පෙර වූ තවරානය සත්‍යය කරමින් ද මට පසුව අස්මද් නැමැති නමින් යුතුව ඒමට සිටින දුතයා ගැනත් පෙර දැනුම් දීමක් කරන තත්ත්වයෙන් ද මා නුඹලා වෙත එවන ලද දුතයෙකි'යි කී බව සිහි කරනු. (අල්ලාහ් ඉන්පිල් නැමැති ආගම ප්‍රදානය කර දුතයෙකු ලෙස එවීවේය. එය තවරානයට වෙනස් එකක් නොවේ. එසේ නොව එය සත්‍යයක් ලෙසට තහවුරු කරයි. තවද මම මට



පසුව ඒමට සිටින අන්තර් නමැති දුගඬෙකු ගැන ද නුඹලාට පෙර දැනුම් දීමක් කරමි.) ඊසා (අලෙයිහිස් සලාම්) තුමා ඔවුන් වෙත (මු:පිසාත් නමැති) සාධක ගෙන ආ විට (ඔබ ගෙනවිත් ඇති මෙම ආගම) පැහැදිලි හුනියමක් යැයි පැවසූහ.

7) (ආගම් වලින් වැදගත් වූද ප්‍රශංසනීය වූ ද) ඉස්ලාමය කරා කැඳවූ විට අල්ලාහ් මත බොරු ගොතා කියන්නට වඩා ඉතාමත් අපරාධ කරුවෙක් වෙත කවරෙකු වෙයි ද? (වැදගත් ආගම කරා කැඳවනු ලැබුවෙකු අල්ලාහ් මත බොරු නොකියා එය පිලිගැනීම ඔහුගේ යුතුකමකි.) අනුමිතතා කරන අයට සෘජු මග නොපෙන්වයි.

8) ඔවුහු තමන්ගේ කටවල් වලින් අල්ලාහ්ගේ ආලෝකය නිවීමට ඉදිරිපත් වෙති. (ඔවුන්ගේ බොරු ප්‍රකාශ මගින් ඉස්ලාමය හා එහි සෘජු මග අවහිර කිරීමට ඉදිරිපත් වීම අල්ලාහ්ගේ ආලෝකය තම කටින් පිඹ නිවීමට ඉදිරිපත් වීම වැනිය. ප්‍රතික්ෂේප කරන්නන් අකමැති වුවද අල්ලාහ් (ලෝකයේ සතර දිශාවේම ඉස්ලාමය මතුකර එය උසස් තත්ත්වයට පත් කිරීම මගින්) තම ආලෝකය සම්පූර්ණ කරයි.

9) තම දුගඬව සෘජු මගද සත්‍ය ආගමද දී එව්වේ ඔහුය. ආදේශ කරන්නන් අකමැති වුවද (ලෝකයේ පෙනෙන්නට ඇති) අනෙක් සෑම ආගම්වලට වඩා එය උසස් කිරීම සඳහා (එව්වේය.)

10) විශ්වාසවන්තයින්, හිංසාවෙන් යුත් වේදනාවෙන් නුඹලාට ආරක්ෂා කරන ව්‍යාපාරයක් නුඹලාට දැනුම් දෙන්නද?

11) නුඹලා අල්ලාහ්ව ද ඔහුගේ දුගඬව ද විශ්වාස කරනු. තවද ඔහුගේ මාර්ගයේ නුඹලා දේපළ වලින් ද ප්‍රාණයන්ගෙන් ද සටන් කරනු. නුඹලා දන්නනු නම් එය නුඹලාට අගනේය. (අල්ලාහ් ඉහත සඳහන් යහපත් ක්‍රියාවන් වෙළඳාමට සම කරමින් ප්‍රකාශ කළේය. මන්ද වෙළඳාමෙන් ලාභ ලබන්නා සේ මෙයින් ද ඔවුහු නිරයෙන් ආරක්ෂාව ලබා ස්වර්ගයට පිවිසීම මගින් ලාභ ලබන්නෝය. විශ්වාස කිරීම යුද්ධ කිරීම ආදී දෙකටම අල්ලාහ් ලබාදෙන යහ විපාකය ස්වර්ගය වන්නේය. එය ලාභ ගෙන දෙන වෙළඳාමක් බව ඊළඟට එන වැඩි මගින් ඔහු පැහැදිලි කරන්නේය.)

12) නුඹලා එසේ විශ්වාස කර සටන් කරන්නෙහු නම් ඔහු (අල්ලාහ්) නුඹලාට නුඹලාගේ පව් ක්ෂමා කරන්නේය. තවද ඒවායින් ගංගා ගලා යන (ස්වර්ගයේ) උයන්වල ද සදාකාලික ස්වර්ගයන්හි දකින්නට ලැබෙන වැදගත් නිවහන්වල ද නුඹලාට ඔහු ඇතුල් කරවයි. (පාපයන්ට ක්ෂමාව දී සදාකාලික ස්වර්ගයන්හි ඇතුල් කිරීම) මහත් වූ ජයග්‍රහණය මෙයයි. (එයට ඉහළින් වෙනත් ජයග්‍රහණයක් නැත.)

13) තවද නුඹලාට නුඹලා කැමති තවත් කරුණක් ඇත. එය අල්ලාහ්ගේ ලැබෙන උදව්ව හා ළංචි ඇති ජයග්‍රහණය ද වෙයි. (කුරෙයිෂ් ප්‍රතික්ෂේපකයින්ට පර්භානියක් ලෙස නුඹලාට උදව් කිරීමත් මක්කා ජයග්‍රහණයත් වන්නේය. අදා නමැති විද්වතා මෙසේ කියයි. එය රෝමය හා පර්සියාවේ ජයග්‍රහණයයි) නුඹලා මෙම සුභාරංචිය විශ්වාසවන්තයින්ට දැනුම් දෙනු.

14) විශ්වාසවන්තයින්, නුඹලා අල්ලාහ්ට (ඔහුගේ ආගමට තවදුරටත්) උදව් කරන්නන්ව සිටිනු. ඊසා

وَإِذْ قَالَ عِيسَى ابْنُ مَرْيَمَ بِنَتِيِّ إِسْرَائِيلَ يَا رُسُلُ اللَّهِ إِنَّكُمْ مُصَدِّقَاتُ لِمَا بَيْنَ يَدَيَّ مِنَ التَّوْرَةِ وَمُبَشِّرَاتُ بِرُسُولِي بَاقِي مِنْ بَعْدِي أَسْمُهُ أَحْمَدٌ فَلَمَّا جَاءَهُمْ بِالْبَيِّنَاتِ قَالُوا هَذَا سِحْرٌ مُبِينٌ 6) وَمَنْ أَظْلَمُ مِمَّنْ افْتَرَى عَلَى اللَّهِ الْكُذِبَ وَهُوَ يُدْعَى إِلَى الْإِسْلَامِ وَاللَّهُ لَا يَهْدِي الْقَوْمَ الظَّالِمِينَ 7) يُرِيدُونَ لِيُطْفِئُوا نُورَ اللَّهِ بِأَفْوَاهِهِمْ وَاللَّهُ مُتِمُّ نُورِهِ وَلَوْ كَرِهَ الْكَافِرُونَ 8) هُوَ الَّذِي أَرْسَلَ رَسُولَهُ بِالْهُدَى وَدِينِ الْحَقِّ لِيُظْهِرَهُ عَلَى الدِّينِ كُلِّهِ وَلَوْ كَرِهَ الْمُشْرِكُونَ 9) يَتْلَاهَا الَّذِينَ ءَامَنُوا هَلْ أَدُلُّكُمْ عَلَى بَيْتٍ يُرْتَجَى لَكُمْ مِنْ عَذَابِ الْعَلِيمِ 10) تُوْمِنُونَ بِاللَّهِ وَرَسُولِهِ وَنُجَاهِكُمْ فِي سَبِيلِ اللَّهِ بِأَمْوَالِكُمْ وَأَنْفُسِكُمْ ذَلِكُمْ خَيْرٌ لَكُمْ إِنْ كُنْتُمْ تَعْمَلُونَ 11) يَعْرِفَرُ لَكُمْ ذُنُوبَكُمْ وَيُدْخِلُكُمْ جَنَّاتٍ تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارُ وَمَسْكِنٍ طَيِّبَةٍ فِي جَنَّاتٍ عَدْنٍ ذَلِكَ الْفَوْزُ الْعَظِيمُ 12) وَأُخْرَى تُحِبُّونَهَا نَصْرٌ مِنَ اللَّهِ وَفَتْحٌ قَرِيبٌ وَبَشِيرٌ الْمُتَّقِينَ 13) يَتْلَاهَا الَّذِينَ ءَامَنُوا كُونُوا أَنْصَارَ اللَّهِ كَمَا قَالَ عِيسَى ابْنُ مَرْيَمَ لِلْحَوَارِيِّينَ مَنْ أَنْصَارِي إِلَى اللَّهِ قَالَ الْحَوَارِيُّونَ نَحْنُ أَنْصَارُ اللَّهِ فَأَمَّا بَقِيَةٌ مِنْ بَنِي إِسْرَائِيلَ وَكَفَرَتْ طَآئِفَةٌ فَأَيَّدْنَا الَّذِينَ ءَامَنُوا عَلَى عَدُوِّهِمْ فَأَصْبَحُوا ظَاهِرِينَ 14)

(අලෙයිහිස් සලාම්) තුමා (තමාගේ සම්පතම සගයින් වන) හවාරියයින්ලාව අමතා 'අල්ලාහ්(ගේ ආගම) කෙරෙහි මට උදව් කරන්නෝ කවරනු දැ?'යි ඇසූ විට අප අල්ලාහ්ගේ උදව් කරවන් යැයි ඔවුහු පැවසූහ. (එහෙයින් නුඹලා ද ඔවුන් සේ උදව් කරවන්ව සිටිනු. හවාරියයින් නැමැත්තෝ ඊසා (අලෙයිහිස් සලාම්) තුමාගේ උදව් කරවන් ද විශ්වාසවන්ත මිත්‍රයින් ද එතුමාට මුලින්ම විශ්වාස කළ අයද වන්නෝය. මොවුන් දොළොස් දෙනෙකි. බහු ඉස්රායිල්වරුන් ගෙන් කොටසක් ඊසා (අලෙයිහිස් සලාම්) තුමාට විශ්වාස කළහ. තවත් කොටසක් එතුමාට ප්‍රතික්ෂේප කළහ. අප විශ්වාසවන්තයින්ව ඔවුන්ගේ සතුරන් ලෙස (මංමුළාවුන්ට පර්භානියක් ලෙස) බලවත් කළෙමු. එහෙයින් ඔවුහු ජයග්‍රහකයින් බවට පත් වූහ. (කතාදා - රත්මතුල්ලාහි අලෙයිහි - තුමා මෙසේ ප්‍රකාශ කරයි. විශ්වාසවන්තයින්, අල්ලාහ්ගේ උදව්කරවන් ලෙස සිටිනුයි වැඩිය විග්‍රහ කරන විට එය සිදු වී අවසන් විය. අකබා ප්‍රතිඥාවේ දී 70 දෙනෙක් ඉස්ලාමය පිලිගෙන ප්‍රතිඥාවට සහභාගි වූහ. ඔවුහු නබිතුමන්ට තම ගමේ ඉඩ ලබා දුන්හ. ආගම දියුණු තත්ත්වයට පත් වනතුරු උදව් කළහ. -අබ්දුර් රස්සාක්- නබි -සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්- තුමා වෙත පැමිණ බයිඅත් කළ අයට මෙසේ පැවසූහ. නුඹලා නුඹලාගෙන් දෙදොස් දෙනෙකුව තෝරා ගනු. ඔවුහු ඊසාතුමාට හවාරියයින්වරුන් භාරකරවන්ව

سُورَةُ الْحَجَرِ

بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ

يُسَبِّحُ لِلَّهِ مَا فِي السَّمَوَاتِ وَمَا فِي الْأَرْضِ الْمَلِكِ الْقُدُّوسِ الْعَزِيزِ
 الْحَكِيمِ ﴿١﴾ هُوَ الَّذِي بَعَثَ فِي الْأُمَمِينَ رَسُولًا مِّنْهُمْ يَتْلُو
 عَلَيْهِمْ آيَاتِهِ، وَيُزَكِّيهِمْ وَيُعَلِّمُهُمُ الْكِتَابَ وَالْحِكْمَةَ وَإِنْ كَانُوا
 مِن قَبْلُ لَفِي ضَلَالٍ مُّبِينٍ ﴿٢﴾ وَآخَرِينَ مِنْهُمْ لَمَّا لَحِقُوا بِهِمُ
 وَهُوَ الْعَزِيزُ الْحَكِيمُ ﴿٣﴾ ذَلِكَ فَضْلُ اللَّهِ يُؤْتِيهِ مَن يَشَاءُ وَاللَّهُ
 ذُو الْفَضْلِ الْعَظِيمِ ﴿٤﴾ مَثَلُ الَّذِينَ حُمِلُوا التَّوْرَةَ ثُمَّ لَمْ
 يَحْمِلُوهَا كَمَثَلِ أَحْمَارٍ يَحْمِلُونَ أَسْفَارًا بِئْسَ مَثَلُ الْقَوْمِ
 الَّذِينَ كَذَّبُوا بِآيَاتِ اللَّهِ وَاللَّهُ لَا يَهْدِي الْقَوْمَ الظَّالِمِينَ ﴿٥﴾
 قُلْ يَا أَيُّهَا الَّذِينَ هَادُوا إِنْ زَعَمْتُمْ أَنكُمْ أَوْلِيَاءُ لِلَّهِ مِن
 دُونِ النَّاسِ فَتَمَنَّوْا الْمَوْتَ إِنْ كُنْتُمْ صَادِقِينَ ﴿٦﴾ وَلَا تَسْتَوُوا
 أَبَدًا بِمَا قَدَّمْت أَيْدِيهِمْ وَاللَّهُ عَلِيمٌ بِالظَّالِمِينَ ﴿٧﴾ قُلْ إِنْ
 الْمَوْتَ الَّذِي تَفِرُّونَ مِنْهُ فَإِنَّهُ مُلَاقِيكُمْ ثُمَّ تُرَدُّونَ
 إِلَىٰ عِلْمِ الْغَيْبِ وَالشَّهَادَةِ فَيُنشِقُكُمْ بِمَا كُنْتُمْ تَعْمَلُونَ ﴿٨﴾

සිටියා සේ භාරකරුවන්ව සිටිති'යි පවසා තෝරාගත් අය දෙස බලා හවාරියයුන්වරු රසා තුමාගේ දු:වාවට භාකරුවන් සිටියා සේ නුඹලා භාරකරුවන්ව සිටිනුයි කී විට මා මාගේ කණ්ඩායමට භාරකරැයි කිමි එය එතුමාණෝ පිළිගත්හ.)

අල්-ප්‍රමඤාණ

1 (සියල්ල කෙරෙහි) රපේකු ද (සියලු උභතාවන්ගෙන්) සුවිශුද්ධ වූ ද (සියල්ල) අඛබවා යන්නෙකු වූ ද දැනුම ශ්‍රදානස ඇත්තා වූ ද අල්ලාහ්ව අහස්හි ද පොළොවෙහි ද ඇති දැ මෙනෙහි කරන්නේය.

2. ඔහුම නුගහුන් අතරින් ඔවුන්ගෙන්ම දුතසෙකු එව්වේය. (මෙම වැකියේ උමමියයිනි යන වදන මගින් මුළු අරාබි සමුහයාම අදහස් කරනු ලබති. මෙයට අකුරු දන්න අය ද නොදන්න අය ද ඇතුළත් වෙති. ඔවුහු පුස්තකයන් ලබා දෙනු ලැබ ඒවා ගැන දැනුමක් ඔවුනට නැති හේතුව නිසාම මේ වදන ඔවුන්ට භාවිත වී ඇත. මුලික වශයෙන් උමමියනුවෙන් හඳුන්වනුයේ ලිවීමට හා කියවීමට නොහැකි අයයි. එදා ජීවත් වූ අරාබි ජනතාවගෙන් බොහෝ දෙනෙක් මෙම තත්වයෙන් පසු වූහ.) ඔහු (ලිවීමට හෝ කියවීමට දන්නෙකුව සිටිය ද) ඔවුනට (දෙවියන්ව ප්‍රතික්ෂේප කිරීම පාපයන් නරක ගතිගුණ ආදියෙන් ඉවත් කර) පවිත්‍ර කරයි. තවද

ඔවුනට බර්මය ද (අල්-කුර්ඤානය ද) ශ්‍රදානස (සුන්නාහ්ව) ද උගන්වයි. (ඉමාම් මාලික් තුමා අල්-කිතාබ් යනු ලිවීමේ දැනුමත් අල්-හික්මා යනු ආගමික අවබෝධයත් බව හඳුන්වයි යැයි සඳහන් කරයි) නියත වශයෙන්ම ඔවුහු මෙයට පෙර (ආදේශ කිරීම වැනි) පැහැදිලි මංමුළාවේම සිටියෝය.

3 තවද මෙනෙක් පැමිණ එකතු නොවූ (ඔවුනට පසු බිහිවිය හැකි) වෙනත් බොහෝ දෙනෙකුව ද ඔහු පවිත්‍ර කරයි. (ඔවුහු නඩම්තුරන්ට පසුව ආ අය ද අවසන් දිනය දන්නවා පැමිණීමට ඇති මුස්ලිම්වරු ද වන්නෝය. අඬු හුරෙයිරා (රලියල්ලාහු අන්හු) මෙසේ පවසයි. සුරත් අල්-ප්‍රමඤා පහළ වූ අවස්ථාවේ අපි නඩ (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමන් අසල වාඩිවී සිටියෙමු. එතුමෝ අපට එය කියවා පෙන්වූහ. මෙනෙක් පැමිණ එක් නොවූන වෙනත් බොහෝ දෙනෙකුවද (එතුමාණෝ පවිත්‍ර කරති.) යන වැකියට පැමිණි විට අයෙක් ඔවුහු කවරහු දැ?යි ඇසීය. එවිට සල්මාන් අල්-ෆාරිස් නැමැති නඩ මත්‍රයා මත තම අත තබා කවෙරෙකුගේ දැනෙනි මාගේ ප්‍රාණය තිබෙන්නේ ද ඔහු මත දිවුරන්නෙමි සුරෙයිසා නැමැති තරුවේ විශ්වාසය තිබුණත් මොවුන්ට අයත් (ඉරාන්) සමහර මිනිසුන් එයට සම්ප්‍රාප්ත වෙති යැයි පැවසූහ.) ඔහු අඛබවා යන්නෙකු ද දැනුම ශ්‍රදානස ඇත්තෙකු ද වන්නේය.

4 එය අල්ලාහ්ගේ දයාවයි. ඔහු තමාට මනාප අයට එය දෙයි. අල්ලාහ් මහත් දයාවන් ඇත්තෙකි.

5 තවිරාතය ඔවුන් මත පටවා (එය පිළිගෙන කටයුතු කරන ලෙස අණ කරනු ලැබ) පසුව නොඋසුලන ලද අයට (ඒ අයට කටයුතු නොකළ අයට) උදාහරණය වන්නේ (පිටේ පොත් පටවාගත් බුරුවන් වැනිය. (බුරුවන්ගේ පිටේ පටවා ඇත්තේ අගනා මහා ග්‍රන්ථද නැත්නම් සුළු භාණ්ඩ ද? නොදනී) අල්ලාහ්ගේ වාක්‍ය බොරු කරන්නන්ගේ උදාහරණය ඉතා නරකය. (මෙම උදාහරණය තමන්ට පිරිනමන ලද තවිරාතය පිළිනොගෙන කටයුතු නොකළ යුදෙව්වන්ට කී එකකි. මෙම උදාහරණය මගින් නඩ(සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා වේදිකාවේ සිට දේශනයක් කරමින් සිටිය දී වෙළෙඳ කණ්ඩායම දුටු සැනින් නඩ තුමන්ව අතහැර ගිය මුස්ලිම්වරුන්ට අල්ලාහ් අවවාද කරයි. මේ වගේම ඉමාම් කුත්බා දේශනය පවත්වද්දී කථා කරන්නාව නඩතුමා බුරුවාවට සමාන කරමින් ප්‍රකාශ කර එසේ කථා කරන්නාව බලා කටවහන්න යැයි ප්‍රකාශ කළහොත් ඔහු ද ප්‍රමඤාණවේ ප්‍රයෝජනය අහිමි කරගන්නේ යැයි පවසා ඇත්තේය.) නමුත් මෙම හදිසය ලර්ග්(දුර්වල)ය. අල්ලාහ් අපරාධ (අක්‍රමිකතා) කරන්නන්ට යහමග පෙන්වන්නේ නැත.

6 (යුදෙව්වෝ තමන් අනෙක් මිනිසුන්ට වඩා වැදගත් අය බවද තමන් පමණක් අල්ලාහ්ගේ මිත්‍රයින් බව ද අල්ලාහ්ගේ දරුවන් බව ද ඔහුගේ ප්‍රියාදරයින් බව ද වාද කරමින් සිටියහ. අල්ලාහ් ඔවුන්ව බලා මෙසේ ප්‍රකාශ කරයි. (නඩවරයාණනි.) නුඹ කියති. යුදෙව්වනි, අනෙක් මිනිසුන් නොව අල්ලාහ්ගේ ප්‍රියාදරයින් නුඹලා යැයි නුඹලා වාදකරන්නේ නම් නුඹලා මෙහි සත්‍යවද්දී නම් මරණය ආශා කරනු.



(මන්ද තමා ස්වර්ගවාසියෙක් බව දන්නා කෙනෙක් එහි යාම සඳහා මරණයට ආශා කරයි.)

17 ඔවුන් ගේ අත් කලින්ම යවන ලද ක්‍රියාවන් (දෙවියන් ප්‍රතික්ෂේප කිරීම පාප ක්‍රියා ප්‍රස්තකයන් වෙතස් කිරීම ආදිය) හේතුකොටගෙන එය ඔවුහු කිසිවිටෙක මනාප නොවෙති. අල්ලාහ් අක්‍රමිකතා කරන්නවුන් දැන සිටී.

18 (නබිවරයාණනි) ඔවුනට නුඹ පවසති කුමන මරණයකිනි වෙන් වී නුඹලා පලා දුවන්නෙහු ද එම මරණය නුඹලාව නියත වශයෙන්ම හමුවන්නේය.

(නුඹලා කුමන ස්ථානයකට ගැලවී දුවන්නෙහු ද එම ස්ථානයේදී එය නුඹලාව හමුවෙයි.) පසුව නුඹලා සැඟවුන දේවල් ද පැහැදිලි දේවල් ද දැන සිටින්නා (අල්ලාහ්) හමුවට යොමු කෙරෙන්නෙහුය. (ඒ පරලොව දීය) එහෙයින් නුඹලා කර ඇති (නරක ක්‍රියාවන්) ඔහු නුඹලාවට දන්නෙයි. (ඒවාට විපාක ද ලබා දෙයි)

19 විශ්වාස වන්නයිනි, සිකුරාදා දිනයන්හි සලාතය සඳහා කැඳවනු ලැබුවොත් (මෙම කැඳවීම ඉමාම් වේදිකාවේ වාඩි වූ පසු කියනු ලබන අදාන්ය. මන් ද නබිතුමන් කලයේ මෙම අදානය පමණක් දකින්න ලැබිණ. ප්‍රමුඛත්ව සඳහා පෙර අදානය මදිනාව විශාල වූ පසු උස්මාන් (රළියල්ලාහු අන්හු) තමා විසින් නබි මිතුරන් ඉදිරියේ ඇති කරන ලද්දකි.) නුඹලා අල්ලාහ්ව සිහිපත් කිරීම සඳහා (කුත්බා හා ප්‍රමුඛා සලාතය කරා) යනු. (ස්නානය වූපෑ කිරීම මස්පිද් කරා යාම වැනි එහි ක්‍රියාවන්හි ද නිරත වනු.) තවද වෙළෙඳාම අත් හරිනු. (අනෙක් රැකියාවන් ද මෙසේමය සිකුරාදා මුඅස්සික් අදාන් ප්‍රකාශ කරයි නම් විකිනීම හෝ මිලදී ගැනීම හලැල් නොවන්නේය.) නුඹලා දන්නා අය නම් එය නුඹලාව වැදගත් වන්නේය. (වෙළෙඳාම වැනි දේවල් අතහැර කුත්බා හා ප්‍රමුඛා සලාතයට යාම වෙළෙඳාම් කිරීමට වඩා වැදගත්ය.)

20 සලාතය ඉටුකළ පසුව (එය නුඹලා ඉටුකර නිම කළෙහු නම් වෙළෙඳාමට ද වෙනත් රැකියාවන්ට ද) නුඹලා වෙන්ව ගොස් අල්ලාහ් (වෙළෙඳාම මගින් ද වෙනත් ආදායම් මාර්ගවලින් ද පිරිනමන) දැයාවන්ගෙන් ද නුඹලා සොයා ගනු. තවද නුඹලා (දෙලොව භාග්‍යයන්ගෙන්) ජය ගැනීම සඳහා (නුඹලාගේ වෙළෙඳ රැකියා කටයුතු අතරේ) අල්ලාහ්ව අධිකව සිහිපත් කරගනු. (ඔහු නුඹලාව දෙලොව යහපත් භාග්‍යයන්ට මග පෙන්වූ නිසා ඔහුට කෘතවේදී වනු.)

21 නබිවරයාණනි, ඔවුහු වෙළෙඳාම හෝ එසේත් නැත්නම් විනෝදාංශයක් හෝ දකින්නෙහු නම් ඒ කරා ඔවුහු වෙන්වී යන්නෝය. (නුඹ වේදිකාවේ) සිටියදීම ඔවුහු නුඹව අත්හැර යන්නෝය. (මෙම වැකිය පළ වූ අවස්ථාව මදිනා වැසියන්ට සාගතයද අවශ්‍යතාද තිබිණ. නබිතුමන් සිකුරාදා දින කුත්බා දේශනය පවත්වමින් සිටින විට සිරියාව වැනි ප්‍රදේශවල සිට වෙළඳ කණ්ඩායමක් පැමිණියේය. ජනතාව ඒ කරා ගියෝය. මස්පිද්ගේ නබිතුමන් සමග දොළොස් දෙනෙක් පමණක් ඉතිරිව සිටියහ. ඒ අවස්ථාවේ මෙම වැකි පහළ විය. (නබිවරයාණනි.) නුඹ කියනු. අල්ලාහ් ළඟ ඇති දෑ (ඔහු පිරිනමන අනන්ත වූ විපාකය වූ ස්වර්ගය මස්පිද්ගේ සිට කුත්බාවට සවන් දීම අතහැර ගිය) එම වෙළෙඳාමට වඩා

يَأْتِيهَا الَّذِينَ آمَنُوا إِذَا نُودِيَ لِلصَّلَاةِ مِنْ يَوْمِ الْجُمُعَةِ فَاسْعَوْا إِلَىٰ ذِكْرِ اللَّهِ وَذَرُوا الْبَيْعَ ذَلِكُمْ خَيْرٌ لَكُمْ إِنْ كُنْتُمْ تَعْلَمُونَ ﴿١٩﴾ فَإِذَا قُضِيَتِ الصَّلَاةُ فَانْتَشِرُوا فِي الْأَرْضِ وَابْتَغُوا مِنْ فَضْلِ اللَّهِ وَاذْكُرُوا اللَّهَ كَثِيرًا لَعَلَّكُمْ تُفْلِحُونَ ﴿٢٠﴾ وَإِذَا رَأَوْا تِجَارَةً أَوْ لَهْوًا انفصوا إِلَيْهَا وَتَرَكُوكَ قَائِمًا قُلْ مَا عِنْدَ اللَّهِ خَيْرٌ مِنَ اللَّهْوِ وَمِنَ التِّجَارَةِ وَاللَّهُ خَيْرُ الرَّازِقِينَ ﴿٢١﴾

سُورَةُ الْمُنَافِقِينَ

بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ

إِذَا جَاءَكَ الْمُنَافِقُونَ قَالُوا نَشْهَدُ إِنَّكَ لَرَسُولُ اللَّهِ وَاللَّهُ يَعْلَمُ إِنَّكَ لَرَسُولُهُ وَاللَّهُ شَهِيدٌ إِنَّ الْمُنَافِقِينَ لَكَاذِبُونَ ﴿١﴾ اتَّخَذُوا أَيْمَانَهُمْ جُنَّةً فَصَدُّوا عَنْ سَبِيلِ اللَّهِ إِنَّهُمْ سَاءَ مَا كَانُوا يَعْمَلُونَ ﴿٢﴾ ذَلِكَ بِأَنَّهُمْ ءَامَنُوا ثُمَّ كَفَرُوا فَطُبِعَ عَلَىٰ قُلُوبِهِمْ فَهُمْ لَا يَفْقَهُونَ ﴿٣﴾ وَإِذَا رَأَيْتَهُمْ تُعْجِبُكَ أَجْسَامُهُمْ وَإِنْ يَقُولُوا تَسْمَعُ لِقَوْلِهِمْ كَأَنَّهُمْ خُشْبٌ مُسْنَدَةٌ يَحْسَبُونَ كُلَّ صَيْحَةٍ عَلَيْهِمْ هُمُ الْعُدُو فَاذْهَبْهُمْ فَنُلَهِمُهُمُ اللَّهُ أَنِّي يُؤْفِكُونَ ﴿٤﴾

විනෝදාංශයට වඩා ද අගනේය. අල්ලාහ් ආහාර සපයන්නන්ගෙන් ඉතා වැදගත් කෙනෙකි.

අල්-මුනාෆිකුන්

1 නුඹ වෙත කුහකයින් පැමිණියොත් නියත වශයෙන් ඔබ අල්ලාහ්ගේ දුතයෙකු යැයි අපි සාක්ෂි දරමුයි කියති. (එය තම හදවතින්ම එන බව නබිතුමාට දැන්වීම පිණිස තම සාකෂිය තහවුරු කර ප්‍රකාශ කරති.) නියත වශයෙන්ම නුඹ ඔහුගේ දුතයෙකු බව අල්ලාහ් දනී. නියතවශයෙන්ම කුහකයින් බොරුකාරයින් බවට අල්ලාහ් සාකෂි දෙයි. ඔවුන්ගේ සාක්ෂියේ කී දේ සත්‍යය වුව ද විශ්වාසයෙන් යුතුව හදවතෙන් සම්පූර්ණයෙන් එය පිළිගෙන ප්‍රකාශ කරන්නා සේ පෙන්වීමට ඉදිරිපත් වූහ. (එහි ඔවුහු බොරු කාරයෝය.)

2 ඔහු තම දිවුරුලි (ඝනනය කිරීම බන්ධනාගත කිරීම ආදියෙන්) තමන් ආරක්ෂා කරන පලිභයක් කර ගත්හ. තවද අල්ලාහ්ගේ මාර්ගයෙන් වැළැක් වූහ. (නබිත්වයට දොස් කියමින්ද ඒ පිළිබඳව සැකය ඇති කරමින් ද ප්‍රණ්‍ය සටන් කිරීම හා අනෙකුත් යහපත් ක්‍රියා කිරීමෙන් ඔවුහු ජනතාව වැළැක් වූහ.) නියතවශයෙන්ම ඔවුන් කරන මෙම ක්‍රියාවන් (කුහකකම හා සෘජු මගෙන් ජනතාව වැළැක් වීම) ඉතා නරකය.

3 ඒ ඔවුන් (කුහක කමින් යුතුව) විශ්වාස කර පසුව ඔවුන් ප්‍රතික්ෂේප කළ නිසාය. මෙම හේතුවෙන්

وَإِذْ قِيلَ لَهُم تَعَالَوْا سَتَعْلَمُونَ كَمَا رَسُولُ اللَّهِ لَوَّأُرَاهُمْ وَسْمُهُمْ
 وَرَأَيْتَهُمْ يَصُدُّونَ وَهُمْ مُسْتَكْبِرُونَ ﴿٥﴾ سَوَاءٌ عَلَيْهِمْ
 أَسْتَغْفَرْتَ لَهُمْ أَمْ لَمْ تَسْتَغْفِرْ لَهُمْ لَنْ يَغْفِرَ اللَّهُ لَهُمْ إِنَّ
 اللَّهَ لَا يَهْدِي الْقَوْمَ الْفَاسِقِينَ ﴿٦﴾ هُمْ الَّذِينَ يَقُولُونَ
 لَا تُنْفِقُوا عَلَىٰ مَنْ عِنْدَ رَسُولِ اللَّهِ حَتَّىٰ يَنْفَضُوا وَيَلَّهِ
 خِرَابِنُ السَّمَوَاتِ وَالْأَرْضِ وَلَكِنَّ الْمُنْفِقِينَ لَا يَفْقَهُونَ
 ﴿٧﴾ يَقُولُونَ لِنِ رَجَعْنَا إِلَى الْمَدِينَةِ لَيُخْرِجَنَّ الْأَعَزُّ
 مِنْهَا الْأَذَلَّ وَلِلَّهِ الْعِزَّةُ وَلِرَسُولِهِ وَلِلْمُؤْمِنِينَ وَلَكِنَّ
 الْمُنْفِقِينَ لَا يَعْلَمُونَ ﴿٨﴾ يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تُلْهِكُمْ
 أَمْوَالُكُمْ وَلَا أَوْلَادُكُمْ عَنْ ذِكْرِ اللَّهِ وَمَنْ يَفْعَلْ
 ذَلِكَ فَأُولَٰئِكَ هُمُ الْخَاسِرُونَ ﴿٩﴾ وَأَنْفِقُوا مِنْ مَّا رَزَقْنَاكُمْ
 مِمَّن قَبْلَ أَنْ يَأْتِيَكُمُ الْمَوْتُ فَيَقُولَ رَبِّ لَوْلَا أَخَّرْتَنِي
 إِلَىٰ أَجَلٍ قَرِيبٍ فَأَصَّدَّقَ وَأَكُن مِنَ الصَّالِحِينَ ﴿١٠﴾ وَلَنْ
 يُؤَخِّرَ اللَّهُ نَفْسًا إِذَا جَاءَ أَجْلُهَا وَاللَّهُ خَبِيرٌ بِمَا تَعْمَلُونَ ﴿١١﴾

سُورَةُ النَّجْمِ

ඔවුන්ගේ හදවත්වල මුද්‍රාව තැබීම. (මීට පසු) ඔවුහු විශ්වාස නොකරති. (තමන්ට කුමක සාප්‍රමඟ හා යහපත ඇත්තේ දැයි) ඔවු නොදනිති.

4 නුඹලා ඔවුන්ට දකින්නොහු නම් ඔවුන්ගේ ශරීරයන් නුඹලාව විස්මයට පත් කරවයි. (ඒවා ඉතා ලස්සන වූ ද ආකර්ශනීය වූ ද පෙනුමකින් යුක්ත වෙයි.) ඔවුහු කථා කරත් නම් ඔවුන්ගේ වචනවලට සවන් දීමෙන්ම සිටින්නෝය. (ඔවුන් පැහැදිලිව ද ලස්සන ලෙස ද රසවත්ව ද කථා කරන නිසා නුඹලා එය සත්‍ය යැයි විශ්වාස කරන්නෙහුය. ඔවුන්ගේ නායකයා අබ්දුල්ලාහ් බින් උබේයි ඉතා ලස්සනට ද ආකර්ශනීය ලෙස ද කථා කරන්නෙකි. ආකර්ශනීය පෙනුමකින් ද යුක්ත වන්නේය.) ඔවුහු (ආගමේ කිසිම අවබෝධයක් හා දැනුමක් නැති තත්වය) බිත්තිවලට හේත්තු කර ඇති කොට වැනිය. (ඔවුන් හොඳ පරිනාහ දේහයක් ලබාගෙන සිටිය ද ඉතා බියගුල්ලන්ය. එහෙයින්) පැමිණෙන හැම ශබ්දයක්ම තමන්ට විපතක් ලෙස (දඬුවමක් ලෙස) සිතති. නුඹලාගේ සතුරන් ඔවුන්ය. (ඔවුන් නුඹලාගෙන් අවස්ථාවක් ලබා ගැනීමෙහි නැත්නම් නුඹලාගේ රහස් දැන ගැනීමෙහි) නුඹලා ප්‍රවේශම් වහු. (මන්ද ඔවුහු ප්‍රතික්ෂේප කරන්නන්ගේ ඔත්තුකරුවන් ලෙස ක්‍රියා කරති.) අල්ලාහ් ඔවුන්හට ශාප කරත්වා ඔවුහු කෙසේ නම් සත්‍යය අතහැර හරවනු ලබන්නෝද? (දෙවියන් ප්‍රතික්ෂේප කරන්නන්ට පසුග්‍රාහි වන්නෝ ද)

5 නුඹලා එහු. අල්ලාහ්ගේ දුතයාණන් නුඹලා වෙනුවෙන් පාපක්ෂමාව අයදීවි යැයි කියනු ලැබුවොත් (ඒ ගැන සමච්චල් කරනවුන් ලෙස ද පාපක්ෂමාව ඉල්ලීම නොසලකා හරින්නන් ලෙසත්) තමන්ගේ හිස් සොලවති. (ඔවුන් රහුල් සල්ලේලාහු අලෙයිහි වසල්ලම් තුමන්ව නොසලකා නැවිත්) ආබිම්බරයෙන් වළක්වා ගැනීම (නබිතුමනි) නුඹ දකිවි. (ඔවුහු නබිතුමන් වෙත ඒමද පාපක්ෂමාව ඉල්ලීමත් තමන්ට නින්දාවක් සේ සැලකූහ.)

6 නුඹලා ඔවුන් වෙනුවෙන් පාපක්ෂමාව ඇයදීමත් ඇයද නොසිටීමත් සමාන වේ. (කුහක කමෙහි ද දෙවියන් ප්‍රතික්ෂේප කිරීමෙහි ද දිගටම සිටින නිසා එය ඔවුන්ට ප්‍රයෝජනවත් නොවේ.) අල්ලාහ් (කුහක කමේ ඔවුන් සිටින තාක්) ඔවුන්ට ක්ෂමා නොකරන්නේය. (සම්පූර්ණයෙන් ඔහුගේ වත්පිලිවෙන්වලින් ඇත්වී පාපයෙහි ගිලි සිටින) පාපිෂ්ඨයින් වන පිරිසකට අල්ලාහ් සාප්‍ර මග නොපෙන්වන්නේය. (මෙහි කුහකයෝ ප්‍රථමයෙන් ඇතුල් වෙති)

7 අල්ලාහ්ගේ දුතයාණන් සමග සිටින (හිප්රත් පැමිණී ඇයගේ විලීද ද අයට) ඔවුන් (එතුමන් අතහැර) වෙන් වී එනතෙක් කිසිවක් වියදම් නොකරන්න යනුවෙන් පවසන්නේ ඔවුන්ය. අහස්හි ද පොළොවෙහි ද භාණ්ඩාගාරය ඇත්තේ ඔහු සතුවය. (මේ මුහාපිරිවරුන්ට ආහාර සපයන්නේ ඔහුමය) එසේ තිබියදීත් මෙම කුහකයෝ (සියලුම භාණ්ඩාගාර අල්ලාහ් සතුව ඇති බව) තේරුම් නොගන්නෝය. (එහෙයින් අල්ලාහ් විශ්වාස වන්නයින්ට ඇති හරම් කිසිවක් නොදෙන්නේ යැයි සිතති.)

8 ඔවුහු මෙසේ ප්‍රකාශ කරති. අප මදිනාහ්ට ආපසු ගියොත් අපගේ ගෞරවනීය පුද්ගලයා ඉතා පහත් පුද්ගලයාව එයින් පිටුවහල් කරන්නේය. ගෞරවය හිමිවන්නේ අල්ලාහ්ට ද ඔහුගේ දුතයාණන්ට හා විශ්වාස කරන අයලුන් හටයි. එය කුහකයෝ නොදනිති. (මෙසේ කීවේ කුහකයින්ගේ නායකයා වූ අබ්දුල්ලාහ් බින් උබේයි නැමැත්තාය. ඉතා ගෞරවනීය අය ලෙස තමාව හා තමාගේ පාක්ෂිකයින්ව ද ඉතා පහත් අය ලෙස නබි (සල්ලේලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් හා එතුමාණන් සමග සිටිය අයවද සඳහන් කරන්නේය. සෙයිද් බින් අර්කම් තුමා මෙසේ සඳහන් කරයි. මම නබි (සල්ලේලාහු අලෙයිහි වසල්ලම්) තුමන් සමග යුද්ධයකට සහභාගි වී සිටියෙමි. එහිදී අබ්දුල්ලාහ් බින් උබේයි මෙසේ කීය. අප මදිනාහ්ට ආපසු ගියොත් එහි ගෞරවනීය අය පහත් අයව පිටුවහල් කරයි මම නබිතුමාණන් වෙත පැමිණ එතුමන්ට මෙම ප්‍රචන දැනුම් දුනිමි. අබ්දුල්ලාහ් බින් උබේයි එලෙස කිසිවක් සිදුනොවුනේ යැයි දිවුරා කීය. මගේ පිරිස මට දොස් පැවරූහ. නුඹ මේ ක්‍රියාව කළේ මන්දැයි විමසූහ. මම ශෝකයෙන් නින්දට ගියෙමි. නබිතුමාණන් මා කැඳවා ඔබ සත්‍ය ප්‍රකාශ කළෙහි යැයි අල්ලාහ් වැකිය පහළ කළේය යැයි පැවසූහ.

9 විශ්වාස වන්නයින්හි, නුඹලාගේ වස්තුව ද දරුවන් ද අල්ලාහ්ව සිහිකිරීම අතහැර නුඹලා (අවධානය) නොහරවන්න. (අල්ලාහ්ගේ යුතුකම් නොසලකා හැර වස්තුව හා දරුවන් කෙරෙහි ද අවධානය යොමු



කිරීම කුහකයින්ගේ ගුණයකි. අල්ලාහ් මේ පිළිබඳව විශ්වාසවන්තයින්ට අවවාද කරයි. තවද මෙහි අල්ලාහ් සිහි කිරීම යනුවෙන් හඳුන්වනුයේ අල්ලාහ් නියම කළ යුතුකමයි. එසේ කවරෙකු හෝ කළහොත් (ආගමෙන් දුරස්ථ වී වස්තුව හා දරුවන් කෙරෙහි අවධානය යොමු කළොත්) පාඩු ලද්දේ ඔවුන්ය.

10 නුඹලාගෙන් කෙනෙකුට මරණය පැමිණීමට පෙර (එයට අදාළ ක්‍රියාවන් සිදුවීමට පෙර) අප නුඹලාට පිරිනමන ලද දැයින් (සකාත් ඇතුළු යහපත් කටයුතු සඳහා) වියදම් කරනු. ඔහු එසේ නොකරන්නේ නම් මගේ දෙවියනි, මාව කේ කාලයකට ප්‍රමාද නොකරන්නේ ද මම දන් දී යහපත් පුද්ගලයින්ගෙන් කෙනෙක් වෙමි යැයි ප්‍රකාශ කරයි.

11 කිසිම ආත්මයක් එයට නියමිත වේලාව පැමිණ (එහි ජීවිත කාලය අවසන් වුවොත්) අල්ලාහ් ප්‍රමාද නොකරන්නේය. නුඹලා කරන දෑ අල්ලාහ් වැඩියෙන් දනී. (ඔහුට කිසිවක් නොසැඟවෙන්නේය. ඒ සඳහා ඔහුට විපාක ලබා දෙයි.

අත්-තසාබුන්

1 අහස්හි ද පොළොවෙහි ද ඇති දෑ අල්ලාහ්ව මෙනෙහි කරන්නේය. සියලු පාලනය ඔහු සතුය. ප්‍රශංසාවන්ට ද ඔහුමය සුදුස්සා. ඔහු සියල්ල කෙරෙහි ශක්තිය ඇත්තාය.

2 නුඹලාව මවන ලද්දේ ඔහුමය. නුඹලා අතරේ දෙවියන් ප්‍රතික්ෂේප කරන්නෝද සිටිති. තවද නුඹලා අතරේ විශ්වාස වන්නයෝ ද සිටිති. (ප්‍රතික්ෂේප කරන්නා මැඩුයේ අල්ලාහ්ය. විශ්වාසවන්තයාව මැඩුයේ ද ඔහුය. ඔවුන් එකිනෙකාගේ කඩරය(මිනී වළ)ද විශ්වාසය ද ඔවුනොවුන්ගේ ක්‍රියාවන්ය. එක් විශ්වාසවන්තයෙක් විශ්වාසය තෝරාගනී. කාහිර ප්‍රතික්ෂේප කිරීම තෝරා ගනී. මේ හැම එකක්ම දෙවියන්ගේ නියෝගය අනුවම සිදුවන්නේය. අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි. අල්ලාහ් මනාප නොවන දෙයක් නුඹලාට මනාප විය නොහැක නුඹලා කරන දෑ අල්ලාහ් බලා දැනගෙන සිටී.

3 ඔහු අහස් ද පොළොවද සත්‍ය වූ (ශක්තිමත් වූ) තීරණයක් අනුව මැව්වේය. නුඹලාගේ රූපය නිර්මාණය කළේය. තවද නුඹලාගේ රූප ඉතා අලංකාර ලෙස සකස් කළේය. නුඹලා ඔහු වෙතටම නැවත එන්නෙහුය. (නුඹලාව වැදගත් වූ ද සම්පූර්ණ වූ ද අලංකාර වූ ද රූපවලින් මැව්වේය. මිනිසුන්ව විශේෂ වූ රූපයකින් මවා තිබීම තුළ අල්ලාහ්ගේ ශක්තිය ඔහුගේ ඥානය බලසම්පන්න බව සේම ඔහුගේ අභ්‍යන්තරික රූප නිර්මාණය වින්තනයේ මහිමය ආදිය පිළිබඳව ද පැහැදිලි සාධක ඇත. සිහිමේ හැකියා ඇති අය එය අවබෝධ කර ගනිති. අල්ලාහ් පවසයි. තහවුරු කරගන්නා අයට භූමියේ සාධක ඇත. නුඹලා නුඹලා ගැන සිතා නොබැලිය යුතු නොවේ ද?)

4 ඔහු අහස්හි ඇති දෑ ද පොළොවෙහි ඇති දෑ ද දනී. තවද නුඹලා සඟවන දෑ ද ප්‍රසිද්ධ කරන දෑ ද දනී. තවද අල්ලාහ් හඳවන්නී ඇති දෑ ද දනී.

5 නුඹලාට පෙර දෙවියන් ප්‍රතික්ෂේප කළ අයගේ තොරතුරු නුඹලාට නොපැමිණියේ ද? (ඔවුහු ගත වූ

بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ
يَسْبُحُ لِلَّهِ مَا فِي السَّمَوَاتِ وَمَا فِي الْأَرْضِ لَهُ الْمُلْكُ وَلَهُ الْحَمْدُ
وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ ﴿١﴾ هُوَ الَّذِي خَلَقَكُمْ فَمِنْكُمْ كَافِرٌ
وَمِنْكُمْ مُؤْمِنٌ وَاللَّهُ يَمَّا يَعْمَلُونَ بِصِيرٌ ﴿٢﴾ خَلَقَ السَّمَوَاتِ
وَالْأَرْضِ بِالْحَقِّ وَصَوَّرَكُمْ أَحْسَنَ صُورَكُمْ وَإِلَيْهِ الْمَصِيرُ ﴿٣﴾
يَعْلَمُ مَا فِي السَّمَوَاتِ وَالْأَرْضِ وَيَعْلَمُ مَا تُسْرُونَ وَمَا تُعْلِنُونَ وَاللَّهُ
عَلِيمٌ بِذَاتِ الصُّدُورِ ﴿٤﴾ أَلَمْ يَأْتِكُمْ نَبُؤُ الَّذِينَ كَفَرُوا مِنْ قَبْلُ
فَدَأَوْا بِآيَاتِ رَبِّهِمْ وَهُمْ عَدَاوٌ لِلَّهِ ﴿٥﴾ ذَلِكَ يَأْتِيهِمْ
رُسُلُهُمْ بِالْبَيِّنَاتِ فَمَا لَوْ أَشْرَكُوا مَعَ رَبِّهِمْ فَكَفَرُوا وَتَوَلَّوْا
وَأَسْتَعْتَى اللَّهُ وَاللَّهُ عِنْدَ حَمِيدٌ ﴿٦﴾ زَعَمَ الَّذِينَ كَفَرُوا أَنْ لَنْ يُعَذِّبَهُمُ اللَّهُ
لِتُبَيِّنَ لَهُمْ لِنَبِيِّنَ يُمَّا عَمِلْتُمْ وَعَدَّ اللَّهُ عَلَى اللَّهِ لَبِيرٌ ﴿٧﴾ فَكَا مَنُوا بِاللَّهِ
وَرُسُلِهِ وَالنُّورِ الَّذِي أَنْزَلْنَا وَاللَّهُ يَمَّا يَعْمَلُونَ خَيْرٌ ﴿٨﴾ يَوْمَ
يَجْمَعُهُمْ لِيَوْمِ الْجَمْعِ ذَلِكَ يَوْمُ الْتَغَابِنِ وَمَنْ يُؤْمِنْ بِاللَّهِ وَيَعْمَلْ
صَالِحًا يَكْفُرْ عَنْهُ سَيِّئَاتِهِ وَيُدْخِلْهُ جَنَّاتٍ تَجْرَى مِنْ تَحْتِهَا
الْأَنْهَارُ خَالِدِينَ فِيهَا أَبَدًا ذَلِكَ الْفَوْزُ الْعَظِيمُ ﴿٩﴾

සමාජයන් වන නුත් නඩිතුමාගේ සමාජය ද ආදී සමුද් සමාජයන් වැනි දෙවියන් ප්‍රතික්ෂේප කළවුන් ඔවුන්ගේ දුතයින් ඔවුන්ව දෙවියන්ගේ ඒක දේව ප්‍රතිපත්තිය කරා ඇරයුම් කළේ කෙසේ ද යන්න ගැන ද එතුමන්ලාව බොරු කළවුන්ව අල්ලාහ් විනාශ කර විශ්වාස කළ අයව ඔහු ආරක්ෂා කළ ආකාරය ගැන ද ඔහු අල්-කුර්ආනයේ සඳහන් කළේය. ඔවුහු ඔවුන්ගේ ක්‍රියාවන්ට අදාළ නරක විපාකයන් (මෙලොවදී) භුක්ති වින්දෝය. ඔවුනට (පරලොවෙහි ද) හිංසාකාරී වේදනාව ඇත.

6 එය (දෙලොව දඬුවමකි.) මන්ද ඔවුන්ගේ දුතයෝ ඔවුනට (පැහැදිලිව) සාධක ගෙන ආහ. අපට සෘජුම පෙන්වන්නේ මිනිසුන් දැයි ඇසුහ. (දුතයින් මිනිසුන් අතරින් පැමිණීම ප්‍රතික්ෂේප කළහ.) ඔවුහු (විශ්වාස කිරීමෙන් තොරව) ප්‍රතික්ෂේප කර පසු බැස්සෝය. අල්ලාහ් (ඔවුන්ගේ වත් පිළිවෙත්වලින්) කිසිවක් අවශ්‍ය නොකළේය. ඔහු අවශ්‍යතාවක් නොමැති ප්‍රශංසාවට සුදුස්සාය.

7 ප්‍රතික්ෂේප කරන්නෝ (විනිශ්චය දිනයේ) තමන් නැඟිටුවනු නොලබන්නෝ යැයි සිතාගෙන සිටිති. නඩිවරයාණනි, නුඹ කියහ. එසේ නොව මාගේ දෙවියන් මත දිවුරා කියමි. නිශ්චිත වශයෙන්ම නුඹලා (මරණයෙන් මතු) නැඟිටවනු ලබන්නෙහුය. පසුව නුඹලා කළ දෑ නුඹලාට දැනුම් දෙනු ලැබේ. (ඒ සඳහා

وَالَّذِينَ كَفَرُوا وَكَذَّبُوا بِآيَاتِنَا أُولَٰئِكَ أَصْحَابُ
 النَّارِ خَالِدِينَ فِيهَا وَبَشَ الْأَمْصِئَةُ ﴿١٠﴾ مَا أَصَابَ مِنْ
 مُصِيبَةٍ إِلَّا بِإِذْنِ اللَّهِ وَمَنْ يُؤْمِنْ بِاللَّهِ يَهْدِ اللَّهُ لَهُ سُبُلَ
 مَخْرَجٍ ﴿١١﴾ وَأَطِيعُوا اللَّهَ وَأَطِيعُوا الرَّسُولَ فَإِن تَوَلَّيْتُمْ فَإِنَّمَا عَلَىٰ رَسُولِنَا الْبَلَاغُ الْمُبِينُ ﴿١٢﴾ اللَّهُ لَا إِلَهَ
 إِلَّا هُوَ وَعَلَىٰ اللَّهِ فَلْيَتَوَكَّلِ الْمُؤْمِنُونَ ﴿١٣﴾ يَا أَيُّهَا
 الَّذِينَ آمَنُوا إِن مِّنْ أَرْزَاقِكُمْ وَأَوْلَادِكُمْ عُدْوًا
 لَّكُمْ فَاحْذَرُوهُمْ وَإِن تَعَفَوْا وَتَصَفَحُوا وَتَغْفِرُوا
 فَإِنَّ اللَّهَ غَفُورٌ رَّحِيمٌ ﴿١٤﴾ إِنَّمَا أَمْوَالُكُمْ وَأَوْلَادُكُمْ
 فِتْنَةٌ وَاللَّهُ عِنْدَهُ أَجْرٌ عَظِيمٌ ﴿١٥﴾ فَأَنْفُوا اللَّهَ مَا اسْتَطَعْتُمْ
 وَأَسْمَعُوا وَأَطِيعُوا وَأَنْفُوا خَيْرًا لِّأَنْفُسِكُمْ وَمَنْ
 يُؤْفَ سَخِ نَفْسِهِ فَأُولَٰئِكَ هُمُ الْمُفْلِحُونَ ﴿١٦﴾ إِن تَقْرَبُوا
 اللَّهَ قَرَابًا حَسَنًا يُضْعِفْ لَكُمْ وَيَغْفِرْ لَكُمْ وَاللَّهُ شَكُورٌ
 حَلِيمٌ ﴿١٧﴾ عَلِيمُ الْغَيْبِ وَالشَّهَادَةِ الْعَزِيزُ الْحَكِيمُ ﴿١٨﴾

سُورَةُ الطَّلَاقِ

නුඹලාට විපාක ලබා දෙනු ඇත. එය (නැගිටිවීම ද විපාක ලබා දීම ද) අල්ලාහ්ට පහසු කාර්යයකි.

8 නුඹලා අල්ලාහ්ව ද ඔහුගේ දුතයාව ද අප පහළ කළාට අල්-කුර්ආනය ද විශ්වාස කරනු. (අල්-කුර්ආනය අලෝකයකි. මං මුළුව නමැති අදරෙන් සෘජු මග නමැති ආලෝකය කරා එය මග පෙන්වයි) අල්ලාහ් නුඹලා කරන දෑ මැනවින් දකී.

9 ඒකරාශි කරනු ලබන දිනය වෙනුවෙන් (විනිශ්චය දිනයේ) නුඹලාව ඔහු ඒකරාශි කරන දිනයේ (නුඹලා කළ දෑ නුඹලාට දැනුම් දෙයි. එම දිනයේ විපාක ලබා දීම සඳහා සෑම මිනිසෙකුටම ඔහුගේ සෑම ක්‍රියාවක්ම තවද සෑම නඩවරයෙකුටම ඔහුගේ සමාජයද අසාධාරණ කළ තැනැත්තා ද අසාධාරණය ලක් වූ තැනැත්තා වද පෙර පැමිණි අය හා පසුව පැමිණි අයද සියලු දෙනාටම ඒකරාශි කරයි.) එය සමහරෙකු ලාභ ලබන තවත් සමරෙහකෙ කාඩු ලබන දිනයයි. (සත්‍යය ඇති අය ලාභ ලැබ, අසත්‍ය මත සිටින අය පාඩු විඳින්නෝය. ස්වර්ගවාසීන් ලබන ලාභයට වඩා වැදගත් ලාභයක් අන් කිසිවෙක් නැත) කවරෙකු අල්ලාහ්ව විශ්වාස කර යහපත් ක්‍රියා කරන්නේ ද, අල්ලාහ් ඔහුගේ පාපයන්ට ක්ෂමාව දෙන්නේය.

10 දෙවියන් ප්‍රතික්ෂේප කර අපගේ වැකි බොරු කළවුන් ඔවුහු නිරයේ වැසියන් ය. එහි ඔවුහු සදාකාලිකව සිටිති. එය යන තැන් වලින් ඉතා නරක තැනකි.

11 කුමන හෝ පරීක්ෂණයක් ඇතිවුවොත් එය අල්ලාහ්ගේ මනාපය පරිදිය. (එය අල්ලාහ්ගේ මනාපය පරිදිම සිදුවන්නේය.) කවරෙක් අල්ලාහ්ව විශ්වාස කරන්නේ ද (මේවා අල්ලාහ්ගේ මනාපය පරිදි සිදුවන්නේ යැයි විශ්වාස කරන්නේ ද) අල්ලාහ් (ඔහුට පරීක්ෂණ ඇති වන අවස්ථාවල මේවා අල්ලාහ්ගේම පැමිණෙන්නේ යැයි දැන ඉවසා දරා ගැනීමේ) දැනීම ඔහුගේ සිතට ලබා දෙයි. අල්ලාහ් සියල්ල දන්නේය.

12 නුඹලා අල්ලාහ්ට අවනත වනු. ඔහුගේ දුතයාණන්ට ද අවනත වනු. නුඹලා (එසේ අවනත වීමට) පසුබට වන්නෙහු නම් (එහි වරද නුඹලාටමය. අපේ දුතයාට ඒ පිළිබඳව කිසිදු වරදක් නැත) පැහැදිලිව දැනුවත් කිරීම පමණක් අපේ දුතයාගේ වගකීමයි. (එය ඔහු ඉටු කළේය. වෙනත් කිසිදු වගකීමක් ඔහුට නැත.)

13 අල්ලාහ් හැර නැමදුමට සුදුසු දෙවියෙකු අන් කිසිවෙකු නැත.

14 විශ්වාසවන්තයීහි, නුඹලාගේ බිරියන් අතරේ ද නුඹලාගේ දරුවන් අතරේ ද නුඹලාට සතුරෝ සිටිති. (ඔවුහු නුඹලාව යහපතින් වළක්වන්නෝය. සමහරෙක් ඉස්ලාමය පිළිගෙන මදිනාහ්වට හිප්රත් යාමට සූදානම් වූ විට ඔවුන්ගේ බිරියන් ද දරුවෝ ද ඔවුන්ව වැළැක්වූහ. ඒ අවස්ථාවේ මෙ වැකිය පහළ විය) ඔවුන් පිළිබඳව නුඹලා ප්‍රවේශමෙන් සිටිනු. (මොවුන්ට නුඹලා දක්වන ආදරය නුඹලා අල්ලාහ්ගේ යුතුකම් පිළිගෙන ඉටු කිරීමට බාධාවක් නොවිය යුතුය) තවද (ඔවුන්ගෙන් නුඹලාට සිදු වූ වැරදි ක්ෂමා කර (ඒවා) ගණන් නොගෙන අන්හරින්නෙහු නම් නියත වශයෙන්ම අල්ලාහ් (නුඹලාව ද ඔවුන්ව ද) ක්ෂමා කර දයාව පහළ කරයි.

15 නියත වශයෙන්ම නුඹලාගේ වස්තුව ද දරුවන් ද පරීක්ෂණයන්ය. (අල්ලාහ්ගේ යුතුකම් වැළැක්වීමට හෝ තහනම් කළ මාර්ගවලින් උපයා ගැනීමට හෝ ඔවුන් නුඹලාව පෙලඹවිය හැක.) අල්ලාහ් ළඟ ඉතා අගනා යහ විපාක ඇත. (තම වස්තූ ගැන ද දරුවන් ගැන ද ආශා වී අල්ලාහ්ව අමතක නොකර ඔහුට අවනත වූවන්ට එය ප්‍රදානය කරයි.)

16 නුඹලා හැකි පමණින් අල්ලාහ්ට බියවනු. (අල්ලාහ්ගේ ද ඔහුගේ දුතයාණන්ගේ ද අණවලට) සවන් දී අවනත වනු. නුඹලාගේ යහපත සඳහා (යහපත් කරුණු අතින් අල්ලාහ් නුඹලාට ලබා දී ඇති දෑවලින් මසුරුකම් නොදක්වා) නුඹලා වියදම් කරනු. තම සිතේ මසුරුකමින් කවුරුන් ආරක්ෂාව ලබන්නෝ ද ඔවුහුම ජය ලබන්නෝ.

17 නුඹලා අල්ලාහ්ට ලස්සන ණය දෙන්නෙහු නම් (පිරිසිදු සිතකින් ද සතුටු සිතකින් ද යහපත් කාර්යයන්හි වියදම් කරන්නෙහු නම්) ඔහු එය නුඹලාට අධික ගුණයෙන් දෙයි. (ඔහු එය දහයේ සිට හත්සිය ගුණය දක්වා එය අධික කරයි) ඒ සමගම (නුඹලාගේ පාපයන්) නුඹලාට ක්ෂමා කරයි.

18 ඔහු සැඟවුන දෑ ද ඵලිපිට ඇති දෑ ද දන්නාය. (සියල්ල) අඛිබවා යන්නෙකි. ඥානවන්තයෙකි.



අත්-නලාක්

නඩවරයාණනි, නුඹලා දික්කසාද වීමට මනාප නම් ඔවුහු ඉද්දා සිටිය යුතු කාල වකවානුවේ ඔවුන්ව දික්කසාද කරනු. (නුඹලා නුඹලාගේ භාර්යාවන් දික්කසාද කිරීමට තීරණය කළහ නම් ඔවුන් මාස් ශුද්ධියෙන් පිරිසිදු වී ඔවුන් සමග සංසර්ගයේ යෙදීමට පෙර ඔවුන්ව දික්කසාද කරනු. ඉබ්නු උමර් (රලියල්ලාහු අන්හු) එතුමාගේ බිරියට ඇය මාස් ශුද්ධියේ සිටියදීම දික්කසාද කළේය. එය නබිතුමන්ට දැන් වූ විට එතුමාණෝ කෝප වූහ. පසුව නබිතුමාණෝ මෙසේ කීහ. එම කාන්තාව නැවත භාරගන්නා මෙන් ඔහුට කියනු. ඇය පිරිසිදු වී නැවත මාස් ශුද්ධිය ඇති වී පිරිසිදුවන තෙක් තබාගන්න. ඊට පසු අවශ්‍ය නම් ඇය සමග සංවාසයේ යෙදීමට පෙර පිරිසිදුව සිටියදීම දික්කසා ද වන්න. ගැහැණුන්ව දික්කසාද කිරීමට අල්ලාත් පැනවූ කාලය එයයි) නුඹලා ඉද්දාහි කාලය ගණන් තබා ගනු. (එය මාස්ශුද්ධිය අතර කාල පරිච්ඡේද තුනකි.) නුඹලාගේ දෙවියන් වන අල්ලාත්ට බියවනු. (නුඹලාට ඔහු පනවා ඇති කරුණු වල ඔහුට වෙනස් කම් නොකරනු.) තවද (ඔවුන්ට හිරිහැර කර ඔවුන් දික්කසාද විය යුතු අවස්ථාවේ ඔවුන් සිටි) ඔවුන්ගේ නිවෙස්වලින් ඔවුන්ව පලවා නොහරිනු. තවද (ඔවුන්ගේ ඉද්දා අවසන් වන තෙක්) ඔවුන් පිටවිය නොයුතුය. (එහෙත්) ඔවුන් පැහැදිලිව පාපක්‍රියාවක් කළොත් මිස (කාම අපචාරය තම හෝ දිවෙන් එහි සිටින අයට හිරිහැර කිරීම ආදී පාපයන් කළොත් මිස නුඹලා ඔවුන්ව පිටුවහල් නොකරනු.) මේවා අල්ලාත්ගේ සීමාවන්ය. (මේවා ඔහු ගැත්තන් මත නියම කර ඇත්තේය. ඒවා අබිබවා යාම ඔවුන්ට අනුමත නොවේ.) කවරෙක් අල්ලාත්ගේ සීමාවන් අබිබවා යන්නේ ද ඔහු තමන්ටම අසාධාරණ කර ගත්තේය. අල්ලාත් ඊටපසු යමක් කරන්නේ යැයි නුඹ නොදනිතියි. (මෙසේ ඉද්දා සිටින අවස්ථාවේ ඔවුන්ගේ හදවත්හි අල්ලත් වෙනසක් ඇති කර ඔවුන් නැවතත් එක්විය හැකි අවස්ථාව උදාකළ හැක.)

ඔවුන්ගේ කාලසීමාවට ඔවුන් (එම ගැහැණුන්) පත්වන්නේ නම් (ඉද්දා අවසන් විය යුතු කාලය ප්‍රං වන්නේ නම්) ඔවුන්ව වැදගත් අන්දමින් රඳවා තබාගනු. (සිත සතුටින් වැදගත් ලෙස ඔවුන් සමග පිවත් වීමට ඔවුන්ව නැවතත් භාරගනු.) නැත්නම් වැදගත් ලෙස ඔවුන්ගෙන් වෙන්වනු. (ඉද්දාව එලෙස අවසන් කිරීමට දී ඔවුන්ගේ අයිතිය ලබා දී වෙන්වනු. ඔවුන්ට නුඹලා හිරිහැර කිරීමට හෝ නැත්නම් අසාධාරණ කිරීමට හෝ ඔවුන්ව තවදුරටත් තබා ගැනීම අනුමත නොවේ.) තවද (නුඹලා එසේ භාරගැනීම හෝ වෙන් වෙන් අවස්ථාවේ) සාධාරණ දෙදෙනෙකු සාක්ෂි වශයෙන් තබාගනු. (මෙය පසුවට ආරවුල් විසඳා ගැනීමට පහසු වන්නේය.) මෙම සාක්ෂිය නුඹලා අල්ලාත් වෙනුවෙන් (ඔහුගේ තෘප්තිය ලැබීමේ අරමුණෙන්) ස්ථාවර කරනු. මෙසේ අල්ලාත්ව ද විනිශ්චය දිනය ද විශ්වාස කරනවුන්ට උපදෙස් දෙනු ලැබේ. (මන්ද උපදෙස් ලබන්නෝ ඔවුන්මය) තවද (ඔහුගේ සීමාවන් පිළිගෙන අල්ලාත්ව

بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ
 يَا أَيُّهَا النَّبِيُّ إِذَا طَلَّقْتُمُ النِّسَاءَ فَطَلِّقُوهُنَّ لِعَدَّتِهِنَّ وَأَحْصُوا
 الْعِدَّةَ وَاتَّقُوا اللَّهَ رَبَّكُمْ لَا تَخْرُجُوهُنَّ مِنْ بُيُوتِهِنَّ
 وَلَا يَخْرُجْنَ إِلَّا أَنْ يَأْتِيَنَّ بِفَحِشَةٍ مُبِينَةٍ وَتِلْكَ حُدُودُ
 اللَّهِ وَمَنْ يَتَعَدَّ حُدُودَ اللَّهِ فَقَدْ ظَلَمَ نَفْسَهُ لَا تَدْرِي لَعَلَّ
 اللَّهُ يُحْدِثُ بَعْدَ ذَلِكَ أَمْرًا ﴿١﴾ فَإِذَا بَلَغَنَّ أَجَلَهُنَّ فَأَمْسِكُوهُنَّ
 بِمَعْرُوفٍ أَوْ فَارِقُوهُنَّ بِمَعْرُوفٍ وَأَشْهِدُوا ذَوَى عَدْلٍ مِّنكُمْ
 وَأَقِيمُوا الشَّهَادَةَ لِلَّهِ ذَٰلِكُمْ يُوعِظُ بِهِ مَنْ كَانَ يُؤْمِنُ
 بِاللَّهِ وَالْيَوْمِ الْآخِرِ وَمَنْ يَتَّقِ اللَّهَ يَجْعَلْ لَهُ مَخْرَجًا ﴿٢﴾ وَيَرْزُقْهُ
 مِنْ حَيْثُ لَا يَحْتَسِبُ وَمَنْ يَتَوَكَّلْ عَلَى اللَّهِ فَهُوَ حَسْبُهُ إِنَّ اللَّهَ
 بَلِغٌ أَمْرٍ وَعَدَّ جَعَلَ اللَّهُ لِكُلِّ شَيْءٍ قَدْرًا ﴿٣﴾ وَالَّتِي يُبَيِّنُ
 مِنَ الْمُحْضِنِ مِن سَائِكُمْ إِنْ أَرَبْتُمْ فَعِدَّتُهُنَّ ثَلَاثَةُ أَشْهُرٍ
 وَالَّتِي لَمْ يَحْضِنْ وَأَوْلَتْ الْأَحْمَالَ أَجَلُهُنَّ أَنْ يَضَعْنَ حَمْلَهُنَّ
 وَمَنْ يَتَّقِ اللَّهَ يَجْعَلْ لَهُ مِنْ أَمْرِهِ يُسْرًا ﴿٤﴾ ذَٰلِكُمْ أَمْرُ اللَّهِ أَنْزَلَهُ
 إِلَيْكُمْ وَمَنْ يَتَّقِ اللَّهَ يُكْفِرْ عَنْهُ سَيِّئَاتِهِ وَيُعْظِمْ لَهُ أَجْرًا ﴿٥﴾

කවරෙක් පිළිපදින්නේ ද) ඔහුට දුෂ්කරතාවලින් මිදෙන මගක් ඔහු සකස්කර දෙන්නේය.
 තවද ඔවුන්ට ඔහු බලාපොරොත්තු නොවූ අන්දමේ පීඩනාධාර ලබා දෙයි. (දික්කසාදයේදී හෝ නැත්නම් නැවත භාරගැනීමේදී හෝ අල්ලාත්ට බියවන්නවුන්ට මෙම පහසුකම් ඇති කර දෙන්නේය. එසේ නැතිව මෙම අවස්ථාවන්හිදී අල්ලාත්ට බිය නොවන අයට දුෂ්කරතා ඇතිවේ.) කවරෙකු (තම කටයුතුවලදී) අල්ලාත් මත සම්පූර්ණ වගකීම පවරන්නේද ඔහු ඔවුන්ට ප්‍රමාණවත් වන්නේය. (ඔවුන්ගේ අවශ්‍යතා ඔහු ඉටුකර දෙයි.) නියත වශයෙන් අල්ලාත් ඔහුගේ කාර්යයන් ලබා ගත හැකි අයෙකි. (කිසිවක් ඔහුව නොහැකි කෙනෙක් වටපත් නොකරන්නේය) නියත වශයෙන්ම ඔහු සෑම දෙයකටම එක (නියමිත) ප්‍රමාණයක් සකස් කර ඇත්තේය. (දුෂ්කරතා හා සාරවත් කම ආදී හැම එකකටම යම් ප්‍රමාණයක් ඔහු නිගමනය කර ඇත්තේය.)
 නුඹලාගේ ගැහැණුන්ගෙන් (තම වියපත්කම හේතුකොටගෙන) මාස් ශුද්ධිය පිළිබඳව විශ්වාසයක් නොමැති අය ඔවුන්ගේ ඉද්දාහි නුඹලා සැක සිතන්නෙහුනම් (ඔවුන් කෙසේ ඉද්දා සිටින්නේදැයි නුඹලා නොදන්නෙහු නම්) ඔවුන්ගේ ඉද්දා කාලය මාස තුනකි. (ඔවුන් බාලවයස් කාරියන් වූ විටද මෙසේමය.) මාස් ශුද්ධිය ඇති නොවනවුන් (ඔවුන්ගේ ඉද්දා කාලය ද මාස තුනකි.) තවද ගර්භනී කාන්තාවන්ගේ (ඉද්දා අවසන් වන) දිනය වන්නේ

أَشْكُوهُنَّ مِنْ حَيْثُ سَكَنْتُمْ مِنْ وَجْدِكُمْ وَلَا تَقْضُوا زَوْهَنَ لِيُنْصَبُوا عَلَيْهِنَّ وَإِنْ كُنْ أَوْلَتْ حَمَلًا فَانْفِقُوا عَلَيْهِنَّ حَتَّى يَضَعَنَّ حَمْلَهُنَّ فَإِنْ أَرْضَعْنَ لَكُمْ فَآتُوهُنَّ أُجُورَهُنَّ وَأْتَمِرُوا بَيْنَكُمْ بِمَعْرُوفٍ وَإِن تَعَاسَرْتُمْ فَسَرِّضْهُنَّ لَهَا آخَرَىٰ ﴿٦﴾ لِيُنْفِقَ ذُو سَعَةٍ مِنْ سَعَتِهِ وَمَنْ قُدِرَ عَلَيْهِ رِزْقُهُ فَلْيُنْفِقْ مِمَّا آتَاهُ اللَّهُ لَا يَكْفُلُ اللَّهُ نَفْسًا إِلَّا مَاءً آتَاهَا سَيَجْعَلُ اللَّهُ بَعْدَ عُسْرٍ يُسْرًا ﴿٧﴾ وَكَأَيِّنْ مِنْ قَرِيبَةٍ عَنَّتْ عَنْ أَمْْرِ رَبِّهَا وَرُسُلِهِ فَحَاسِبْنَهَا حَسَابًا شَدِيدًا وَعَدَّ نَهَا عَذَابًا نَكْرًا ﴿٨﴾ فَذَاقَتْ وَبَالَ أَمْرِهَا وَكَانَ عَاقِبَةُ أَمْرِهَا خُسْرًا ﴿٩﴾ أَعَدَّ اللَّهُ لَهُمْ عَذَابًا شَدِيدًا فَاتَّقُوا اللَّهَ يَا أُولِي الْأَلْبَابِ الَّذِينَ ءَامَنُوا قَدْ أَنْزَلَ اللَّهُ إِلَيْكُمْ ذِكْرًا ﴿١٠﴾ رَسُولًا يَتْلُو عَلَيْكُمْ آيَاتِ اللَّهِ مُبَيِّنَاتٍ لِيُخْرِجَ الَّذِينَ ءَامَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ مِنَ الظُّلُمَاتِ إِلَى النُّورِ وَمَنْ يُؤْمَرْ بِاللَّهِ بِأَلٍٍّ وَعَمَلٍ صَالِحًا يَدْخُلْهُ جَنَّتِ تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارُ خَالِينَ فِيهَا أَبَدًا قَدْ أَحْسَنَ اللَّهُ لِرُفْقًا ﴿١١﴾ اللَّهُ الَّذِي خَلَقَ سَبْعَ سَمَاوَاتٍ وَمِنَ الْأَرْضِ مِثْلَهُنَّ يَنْزِلُ الْأَمْرُ بِهِنَّ لِيَعْمَلُنَّ وَأَنَّ اللَّهَ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ وَإِنَّ اللَّهَ قَدْ أَحَاطَ بِكُلِّ شَيْءٍ عِلْمًا ﴿١٢﴾

ඔවුන්ගේ දරු ප්‍රසූතියයි. (ඔවුන් ඔවුන්ගේ දරු ප්‍රසූතිය දක්වා ඉද්දා ඉදිය යුතුය.)කවරෙකු අල්ලාහ්ට බියවන්නේද ඔවුනට (මෙලොව) ඔවුන්ගේ කාර්යයන් හි පහසුව ඇති කරන්නේය.

5 එය අල්ලාහ් නුඹලාට පහළ කළ ආඥාවයි. කවරෙක් අල්ලාහ්ට බියවන්නේ ද ඔවුනට ඔවුන්ගේ පාපයන් ක්ෂමා කරන්නේය. තවද (හෙට විනිශ්චය දිනයේ) ඔවුන්ගේ ප්‍රතිඵල ඔවුනට විශාල කරන්නේය.(එය ස්වර්ගයයි)

6 නුඹලාගේ පහසුකම් අනුව නුඹලා වාසය කරන ස්ථානවල ඔවුනට ද වාසය කිරීමට සලස්වන්න. (වරක් හෝ දෙවරක් දික්කසාද කරනු ලැබූ ගැහැනුන්ට ඔවුන් ඉද්දා සිටින කාලය තුළ ඔවුන්ට නවාතැන් සපයා දෙන අතරම ආහාර පාන සපයා දීම ද අනිවාර්ය වෙයි. තුන්වරක් දික්කසා ද වූ ගැහැනුන් හට මේවා ලබාදීම අවශ්‍ය නොවේ.) නුඹලා ඔවුනට (නවාතැනහි හෝ නැත්නම් ආහාර වැනි දැවල හෝ) දුෂ්කරතා ඇති කිරීම සඳහා ඔවුනට හිරිහැර නොකරනු. ඔවුන් ගර්භනී කාන්තාවන් නම් ඔවුන්ගේ දරු ප්‍රසූතය දක්වා ඔවුනට වියදම් කරනු. (දික්කසාද කරනු ලැබූ ගැහැනුන් ගර්භනීයන්ව සිටි නම් ඔවුනට නවාතැන් ද ආහාර පාන ද සැපයීම අනිවාර්ය බවට වියතුන් අතරේ මතභේදයෙන් තොර කරැණක් වන්නේය.) එයට පසුව (නුඹලාගේ දරුවනට) නුඹලා වෙනුවෙන් ඔවුන් කිරි පොවන්නේ නම් ඔවුනට නියමිත වේතනය ඔවුනට දෙනු. (මේවා

පිළිබඳව නුඹලා නුඹලා අතරේ සාධාරණව සාකච්ඡා කර තීරණයකට බසිනු. ප්‍රදරුවන්ට කිරිදීම හා එය නතර කිරීම ආදී කරැණු සඳහා සුරා බකරාත්වේ 233 වැනි වැකියේ සඳහන් පරිදි සාකච්ඡා කිරීමෙන් අනතුරුවම තීරණයකට බැස ගනිනු.) තවද (මෙම කාරණය පිළිබඳව) නුඹලා දුෂ්කරතා ද (ආරවුල් ද) ඇතිවුවොත් (සැමියා කිරි පෙවීමට අදාළ වේතනය නොදෙන අතර එම ගැහැණිය ද වේතනය රහිතව කිරිදීම ප්‍රතික්ෂේප කළොත්) වෙනත් අයෙකු එම ප්‍රදරුවන්ට කිරි පොවන්නිය. (කිරි පොවන කිරි මවක සැමියා විසින් කුලියට පත් කර ගනී.)

7 පහසුකම් ඇති අය ඔවුන්ගේ පහසුකම් අනුව වියදම් කළ යුතුය. (පහසුකම් ඇති අය කිරි පොවන ගැහැණුන්ට තම පහසුකම් වලට අනුව වේතනය ලබා දෙන මෙන් අල්ලාහ් මෙයින් විධානය දෙයි.) කවරෙකුට පහසුකම් ප්‍රමාණයන් අනුව ප්‍රදානය කර ඇද්ද ඔවුනට අල්ලාහ් ප්‍රදානය කළ දැයින් වියදම් කළ යුතුය. (පහසුකම් අඩු අය තම පහසුකමට අනුව වේතනය ගෙවිය යුතුය.) අල්ලාහ් කිසිම මිනිසෙකුට ඔහුට දුන් දෑ හැර (දෙන ලෙස) කරදර නො කරන්නේය. (එහෙයින් දුප්පතුන් ධනවතුන් සේ ගෙවිය යුතු නැත.)අල්ලාහ් දුෂ්කරතාවට පසුව පහසුව ඇති කරයි (දුප්පත් කමට පසුව ධනවත්කම ලබා දෙයි.)

8 බොහෝ ගම්මාන (එහි වාසය කරන්නන්) ඒවායෙහි දෙවියන්ගේ ද (අල්ලාහ්ගේ ද) ඔවුන්ගේ දුනයින්නේ ද අණවල (වෙනස්කම් කර) අසාධාරණ කළෝය. (ඔවුන් ලෝකයේ කළ ක්‍රියාවන් සඳහා) අප ඔවුන්ව විභාග කර ඔවුනට අපි දැඩි දඬුවම් දුනිමු. (මෙලොව කුසගින්න සාගතය මිනී මැරීම රූපය වෙතස් කිරීම භූමිය තුළට කිඳා බැසීම් ආදී දඬුවම් මගින් දඬුවම් කළෙමු. පරලොව ද ඉතා දැඩි දඬුවම් මගින් දඬුවම් කරන්නෙමු.)

9 ඔවුනු (එම ගම්මානියන්) තම ක්‍රියාවන්ගේ නරක ප්‍රතිඵල අත්වින්නෝය. (ඔවුන්ගේ දේව ප්‍රතික්ෂේප කිරීමේ දඬුවම් අත් වින්නෝය.) ඔවුන්ගේ අවසානය පාඩුවක් විය. (ලෝකයේ දී පරලොවෙහි දඬුවම් ලැබ තම සම්පත් ද පවුල් ද අහිමි කර ගත්හ.)

10 අල්ලාහ් ඔවුනට (පරලොවදී) දැඩි දඬුවම් (නිරය) සුදානම් කර ඇත්තේය. විශ්වාස කර (මුහම්මද් සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තුමාණන්ව අනුකරණය කළ) නැණවතුණි, නුඹලා අල්ලාහ්ට බියවනු. (නුඹලා නුඹලාගේ විශ්වාසයෙහි සත්‍යවාදීන්ව ඉඳගනු. නුඹලාට පෙර විසූ සමාජයන් අසාධාරණය කළාසේ නුඹලා අල්ලාහ්ට වෙනස්කම් කර අසාධාරණය නොකරනු. එසේ කරන්නෙහු නම් ඔවුන් සේ නුඹලාද දඬුවම් කරනු ලබන්නෙහුය.) අල්ලාහ් නුඹලාට උපදේශය පහළ කළේය. (එය අල්-කුර්ආනයයි)

11 (එම උපදේශය රැගෙන එන) දුතයෙකුට නුඹලාට එව්වේය. ඔහු විශ්වාස කර යහ ක්‍රියා කළ අයට මංමුලාව නැමැති අදුරෙන් (සෘජු මග නැමැති) ආලෝකය කරා නික්මවීමේ අරමුණෙන් (ආගමික නීතිරීති) පැහැදිලි කරන අල්ලාහ්ගේ වැකි නුඹලාට කියවා පෙන්වයි. අල්ලාහ් හු ඔහුගේ දුතයාණන් පිළිගෙන යහ ක්‍රියා කරන්නේ ද ඔවුන්ට ගංගා ගලන ස්වර්ගයෙහි ඔහු ඇතුළත් කරන්නේය. ඔවුන් එහි



සදාකල් සිටිනි. අල්ලාහ් ඔහුට වඩාත් අලංකාර අවශ්‍යතා සපයා දුන්නේය.

12 අල්ලාහ් ඔහු කවරෙකුද යත් අහස් හත ද එවැනිම භූමි (හතක්) ද මැව්වේය. (මෙම වැකියේ අහස් වැනි භූමි හතක් ද ඇති බව අල්ලාහ් සඳහන් කරයි. මෙය පහත සඳහන් හදිසය ද තහවුරු කරයි. එනම් කවරෙකු හෝ භූමියේ එක විශ්වක ප්‍රමාණයක් අසාධාරණ කරයි නම් අල්ලාහ් භූමි හතකින් එම ප්‍රමාණය ගෙන ඔහුට මාල පළඳවයි. (මුහාරි හා මුස්ලිම්) නියත වශයෙන්ම අල්ලාහ් සියල්ල කෙරෙහි ශක්තිය ඇත්තාය යන්න ද ඔහු (තම) දැනුමෙන් සියල්ල වටකර දැනගන්නේය යන්න ද නුඹලා දැන ගැනීම පිණිස එම අහස් අතරේ සිට (අල්ලාහ්ගේ) තීරණයන් (වැස්ස රාත්‍රිය දවාල නිසං කාලය වැසිකාලය ආදිය) පහළ කරයි.

අත්-නන්දර්මි

11 නඩවරයාණනි, අල්ලාහ් නුඹට අනුමත කළ දේ නුඹගේ බිරියන්ගේ තෘප්තිය සඳහා නුඹ තහනම් කරන්නේ මන් ද? (නඩිතූමාණෝ සෙයිනබි බින්ත් ජහස් නමැති තම බිරියගෙන් මි පැණි බොමන් සිටියහ. මෙය නොරිස්සු අනෙක් බිරියන් දෙදෙනෙකු වන ආයිෂා රලියල්ලාහු අන්හා හා හර්සා රලියල්ලාහු අන්හා යන අය සෙයිනබි තූමියට විරුද්ධව කුමන්ත්‍රණය කිරීමට තීරණය කරගත්හ. නඩිතූමන් ඔවුන් දෙපළ ළඟට පැමිණි විට අපි ඔබ ළඟ දුගඳක් ආක්‍රාණය කරමයි කීහ. මෙය මි පැණි නිසා ඇති වූ වෙනසක් යැයි සිතූ නඩිතූමාණෝ මි පැණි තමන්ට තහනම් කරගත්හ. එම අවස්ථාවේ අල්ලාහ් මෙම වැකි පහළ කළේය. මෙසේ නුඹ වැරදීමකින් තහනම් කළ දේ වෙනුවෙන්) අල්ලාහ් ක්ෂමාකර දැයාව පහළ කරන්නෙකි.

2 නුඹලාගේ දිවුරල නුඹලා අතහැරීම අල්ලාහු නුඹලාට අනිවාර්ය කළේය. (නුඹලා කිසිවෙකුට අල්ලාහ් අනුමත කළ දේ තහනම් කළ නොහැක. එසේ කවරෙකු හෝ කළොත් ඔහු දිවුරුල්ලක් කළ අයෙකු සේ වන්නේය. ඔහු දිවුරුල්ලක් කඩ කළ අයෙකුට නියමිත විකල්ප ප්‍රතිකර්මය කර එය වෙනස් කරගත යුතුය. අල්ලාහ් නුඹලාගේ නිලධාරියාය. (නුඹලාට ඔහු උදව් කරන්නෙකි.) තවද ඔහු (නුඹලාට කුමන යහපත ඇත්දැයි) දනී. තවද තමාගේ (ක්‍රියාවන්වල ද වචනවල ද) ඥානය අධිකව ඇත්තෙකි.

3 නඩිතූමාණෝ තම භාර්යාවන්ගෙන් කෙනෙකුට යම් පුවතක් රහසින් කී වේලාව සිහිපත් කර බලන්න. (නඩිතූමාණන් මි පැණි තහනම් කළ පුවත හර්සා රලියල්ලාහු අන්හා වෙත රහසින් ප්‍රකාශ කර එය කිසිවෙකුට නොකියන්නැයි කීහ. ඇය එය ආයිෂා තූමියට හෙළි කළාය අල්ලාහ් එතුමන්ට ඒ බව දැනුම් දුන් විට එතුමාණෝ එයින් (එම රහසින්) සමහරක් කියා පෙන් වූහ. තවත් සමහරක් නොකියා නොසලකා හැරියහ. එතුමාණෝ එම බිරියට එය (එතුමිය හෙළිකළ රහසින් සමහරක්) කියා පෙන්වූ විට එම බිරිය එතුමන් අමතා ඔබට මෙය දැනුම් දුන්නේ කවරෙකු දැ? යි විමසුවාය. (සියල්ල) දැන තේරුම් ගත් තැනැත්තා (අල්ලාහ්) මට දැනුම් දුන්නේ යැයි එතුමාණෝ පිළිතුරු දුන්හ.

سُورَةُ الْحَجَرِ

بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ

يَأْتِيهَا النَّبِيُّ لِمَحْرَمٍ مَا أَحَلَّ اللَّهُ لَكَ تَبَغَى مَرَضَاتٍ أَرْوَجِكَ وَاللَّهُ عَفُورٌ رَحِيمٌ ﴿١﴾ قَدْ فَرَضَ اللَّهُ لَكُمْ تَحِلَّةَ أَيْمَانِكُمْ وَاللَّهُ مَوْلَاكُمْ وَهُوَ الْعَلِيمُ الْحَكِيمُ ﴿٢﴾ وَإِذْ أَسْرَأَ النَّبِيُّ إِلَى بَعْضِ أَرْوَاجِهِ حَدِيثًا فَلَمَّا نَبَأَتْ بِهِ وَأَظْهَرَهُ اللَّهُ عَلَيْهِ عَرَفَ بَعْضَهُ، وَأَعْرَضَ عَنْ بَعْضٍ فَلَمَّا نَبَأَهَا بِهِ، قَالَتْ مَنْ أَنْبَأَكَ هَذَا قَالَ نَبَأَنِيَ الْعَلِيمُ الْخَبِيرُ ﴿٣﴾ إِنَّ نُؤَابًا إِلَى اللَّهِ فَقَدْ صَغَتْ قُلُوبُكُمَا وَإِنْ تَظَاهَرَا عَلَيْهِ فَإِنَّ اللَّهَ هُوَ مَوْلَاهُ وَجِبْرِيلُ وَصَلِحَ الْمُؤْمِنِينَ وَالْمَلَائِكَةَ بَعْدَ ذَلِكَ ظَهِيرٌ ﴿٤﴾ عَسَى رَبُّهُ إِنْ طَلَقَكُنَّ أَنْ يُبَدِّلَهُ أَرْوَاجًا خَيْرًا مِنْكُنَّ مُسْلِمَاتٍ مُؤْمِنَاتٍ قَنَاتٍ تَتَّبِعْتِ عِيدَاتٍ سَيَحِبَّنَّ نَيْبَتٍ وَأَبْكَارًا ﴿٥﴾ يَأْتِيهَا الَّذِينَ ءَامَنُوا أَنْفُسَكُمْ وَأَهْلِيكُمْ نَارًا وَقُودُهَا النَّاسُ وَالْحِجَارَةُ عَلَيْهَا مَلَائِكَةٌ غُلَاظٌ شِدَادٌ لَا يَعْصُونَ اللَّهَ مَا أَمَرَهُمْ وَيَفْعَلُونَ مَا يُؤْمَرُونَ ﴿٦﴾ يَأْتِيهَا الَّذِينَ كَفَرُوا لَا يَنْعَدِرُوا يَوْمَئِذٍ أَنْتُمْ تَعْمَلُونَ ﴿٧﴾

4 (මෙයට සම්බන්ධ වූ අයිෂා හර්සා යන දෙදෙනා අමතා අල්ලාහ් මෙසේ කියයි. නුඹලා දෙදෙනා අල්ලාහ්ගෙන් පාප ක්ෂමාව අයදීන්නෙහු නම් නුඹලා දෙදෙනාගේ සිත් (යහපත කරා) යොමු වන්නේය. (නඩිතූමන් ගැන ලැජ්ජාවීමත් ඔවුන්ගේ රහස් හෙළිකිරීමෙනුත්) ඔවුන්ට විරුද්ධව නුඹලා දෙදෙනා එකිනෙකාට සහයෝගය දෙන්නෙහු නම් නියත වශයෙන්ම අල්ලාහ් ඔවුනට උදව් කරන්නේය. තවද පිබිරිල් (අලෙයිතිස් සලාම්) තූමා ද යහපත් ගැත්තන් වන විශ්වාස වන්තකයින් ද (උදව් කර ආරක්ෂා කර ගන්නෝය.) එයට පසුව (යහපත් ගැත්තන්ගෙන් උදව්වට පසුව) අල්ලාහ් ද පිබිරිල් තූමා ද මලක්වරු ද උදව් කරන්නෝය.

5 (නඩි සල්ලල්ලාහු අලෙයිති වසල්ලම් තූමාණෝ තම භාර්යාවන් දීක්කසාද කරන්නෙහු නම් අල්ලාහ් එතුමන්ට ඔවුනට වඩා අගනා භාර්යාවන් ව දීමට ශක්තිය ඇත්තෙක් බව දැනුවත් කර ප්‍රකාශ කරයි.) ඔහු නුඹලාව දීක්කසා ද කරන්නේ නම් ඔහුගේ දෙවියන් නුඹලාට වඩා අගනා අයව (ඉස්ලාමයේ යුතුකම් පිළිගෙන විශ්වාසයේ කරුණුවල ස්ථාවරව සිටින) මුස්ලිම්වරුන් ලෙස ද විශ්වාසවන්තයින් ලෙස ද (අල්ලාහ්ට හා ඔහුගේ දුතයාණන්ට ද) සම්පූර්ණයෙන් උදවන වන්නන් ලෙස ද (පාපයන්ගෙන්) පාපක්ෂමා අයදීන්නන් වූ ද නැමදම් වන්පිළිවෙත්වල නිරත වන්නාවූ ද නෝම්බි (උපවාසය) ඉටු කරන්නන් වූද

يَتَأْتِيهَا الَّذِينَ ءَامَنُوا تَوْبًا إِلَى اللَّهِ تَوْبَةً نَّصُوحًا عَسَىٰ رَبُّكُمْ
 أَن يُكَفِّرَ عَنْكُمْ سَيِّئَاتِكُمْ وَيُدْخِلَكُمُ جَنَّاتٍ تَجْرِي
 مِن تَحْتِهَا الْأَنْهَارُ يَوْمَ لَا يُخْزِي اللَّهُ النَّبِيَّ وَالَّذِينَ ءَامَنُوا
 مَعَهُ نُورُهُمْ يَسْعَىٰ بَيْنَ أَيْدِيهِمْ وَبِأَيْمَانِهِمْ يَقُولُونَ رَبَّنَا
 أَنْتَ مَنَّا لَنَا نُورَنَا وَانْفِرْنَا إِنَّكَ عَلَيْنَا سَكِينٌ ﴿٨﴾
 يَتَأْتِيهَا النَّبِيُّ جُهْدِ الْكُفَّارِ وَالْمُنَافِقِينَ وَأَعْلَظُ عَلَيْهِمْ
 وَمَأْوَاهُمْ جَهَنَّمُ وَيَسَّ الْمَصِيرُ ﴿٩﴾ ضَرَبَ اللَّهُ مَثَلًا
 لِلَّذِينَ كَفَرُوا أُمَّرَاتٍ نُّوحٍ وَأُمَّرَاتٍ لُّوطٍ كَأَنَّاتَا تَحْتَ
 عَبْدَيْنٍ مِّنْ عِبَادِنَا صَالِحِينَ فَخَانَتَاهُمَا فَلَمَّ يُغْنِيَا عَنْهُمَا
 مِنَ اللَّهِ شَيْئًا وَقِيلَ ادْخُلَا النَّارَ مَعَ الدَّٰخِلِينَ ﴿١٠﴾
 وَضَرَبَ اللَّهُ مَثَلًا لِلَّذِينَ ءَامَنُوا أُمَّرَاتٍ فِرْعَوْنَ إِذْ
 قَالَتْ رَبِّ ابْنِ لِي عِنْدَكَ بَيْتًا فِي الْجَنَّةِ وَبِخِيٍّ مِّنْ فِرْعَوْنَ
 وَعَمَلِيهِ وَبِخِيٍّ مِّنَ الْقَوْمِ الظَّالِمِينَ ﴿١١﴾ وَمَرْيَمَ ابْنَتَ
 عِمْرَانَ الَّتِي أَحْصَنَتْ فَرْجَهَا فَنَفَخْنَا فِيهِ مِن رُّوحِنَا
 وَصَدَقَتْ بِكَلِمَاتِ رَبِّهَا وَكُنْتِ مِّنَ الْمُقْنِينَ ﴿١٢﴾

(කලින් වෙනත් සැමියෙකු විවාහ කර ගැනීම හේතුකොට ගෙන) කණ්ණා අභිමි වූ හෝ කණ්ණාභාගය ගැහැණුන්ම අල්ලාහ් ඔහුට (හාර්යාවන් ලෙස) මාරු කර දීමට ප්‍රමාණවත් වන්නේය.

6 විශ්වාසවන්තයි. (මා නුඹලාට විධානය කළ දැ කිරීම තුළින් ද වැළැක්වූ දේවල්වලින් වැළකී සිටීම තුළින් ද) නුඹලා නුඹලාව ද (ඒවා විධානය කිරීම තුළින්) නුඹලාගේ පවුලේ අයවදු නිරයෙන් ආරක්ෂා කරගනු. එහි ඉන්ධන මිනිසුන් හා ගල්ද වෙයි. (මෙලොව ගින්දර දර මගින් අවුළුවන්නා සේ නිරයේ ගින්දර මිනිසුන් හා ගල් යොදා අවුළුවනු ලැබේ.) එහි හැඩදැඩිවූද බලසම්පන්න අය වූ ද මලක්වරු කරුණාවක් නොදක්වන්නෝය.) අල්ලාහ් ඔවුන්ට කළ විධානයට (කිසිවිටෙක) වෙනසක් නොකරන්නෝය. ඔවුහු (අල්ලාහ්ගෙන්) ඔවුන්ට කෙරෙන විධානය ක්‍රියාත්මක කරමින් සිටිති. (එහෙයින් නිරයේ වැසියන්ට දඬුවම් කිරීම විෂයෙහි පසුබට නොවන්නෝය.)

7 (දෙවියන් ප්‍රතික්ෂේප කළවුන්ව නිරයට තල්ලු කර දැමීමේ දී ඔවුන් අමතා මෙසේ ප්‍රකාශ කෙරෙයි.) දෙවියන් ප්‍රතික්ෂේප කළවුනි. නුඹලා (ලෝකයේ කළ කර්යයන් සඳහා) අද ක්ෂමාව නොඉල්ලනු. නුඹලා කළ දැ වෙනුවෙන් නුඹලාට විපාක දෙනු ලබන්නේ.

8 විශ්වාසවන්තයි. නුඹලා පවිත්‍ර වූ තත්ත්වයෙන් (සත්‍යවශයෙන්ම අල්ලාහ්ගෙන් පාප ක්ෂමාව අයදිනු. (සැබෑ තව්බාව වනුයේ හදවතින් පාපයන් සඳහා

ශෝක වි ඒවායින් ඉවත් වි ඒවා නැවත නොකරන අදහසින් කරන තව්බාවයි.) නුඹලාගේ දෙවියන් නුඹලාගේ පාපයන් ක්ෂමා කිරීමට ප්‍රමාණවත් අයෙකි. තවද අල්ලාහ් නබිතුමන්ට ද ඔහු සමග විශ්වාස කළ විශ්වාස වන්තයින්ට ද නින්දාව ඇති නොකරන දිනයේ නුඹලාව ඒවා යටින් ගංගාවල ගලා බසින ස්වර්ගයන්හි ඇතුල් කිරීමට ප්‍රමාණවත් අයෙකි. (ඔවුහු ස්වර්ගය කරා යමින් සිටියදී) ඔවුන්ගේ දීප්තිය ඔවුන්ට ඉදිරියෙන් ද ඔවුන්ගේ දකුණු පසින් ද යමින් පවතී. ඔවුහු අපගේ දෙවියනි. අපගේ දීප්තිය අපට සම්පූර්ණ කරනු මැනවි අපව ක්ෂමා කරනු මැනවි නිතර වශයෙන්ම නුඹ සියල්ලට ශක්තිය ඇත්තායැයි ප්‍රකාශ කරති.

9 නබිවරයාණනි. නුඹ (සටන් කිරීම මගින්) දෙවියන් ප්‍රතික්ෂේප කරන්නන් සමග ද (දඬුවම් කිරීම මගින්) කුහකයින් සමග ද ප්‍රණය සටන් කරති. (දෙපාර්ශවය සමගම නුඹ දැඩිව කටයුතු කරති) ඔවුන් යන තැන නිරයයි. යන තැන්වලින් එය ඉතා නරකය.

10 අල්ලාහ් ප්‍රතික්ෂේප කරන්නන්ට නූත් (අලෙයිහිස් සලාම්) තුමාගේ බිරිය ද ලූත් (අලෙයිහිස් සලාම්) තුමාගේ බිරිය ද උදාහරණයක් ලෙස සඳහන් කරයි. ඔවුහු දෙදෙනාම අපගේ යහපත් ගැත්තන් දෙදෙනෙකු යටතේ සිට දෙදෙනාම වංචා සහගතව කුමන්ත්‍රණය කළෝය. (නූත් අලෙයිහිස් සලාම් තුමාගේ බිරිය එතුමාව පිස්සෙකු යැයි කී බවත් ලූත් අලෙයිහිස් සලාම් තුමාගේ බිරිය එතුමාගේ අමුත්තන්ව එතුමාගේ සමාජයට පාවා දුන් බවත් ප්‍රකාශ වේ එම නබිවරුන්) දෙදෙනාම (තම බිරියන්) දෙදෙනාම ම අල්ලාහ්ගේ (දඬුවම්වලින්) කිසිවකගෙන් ආරක්ෂා කළේ නැත. (ඔවුන් දෙදෙනා) අල්ලාහ් හමුවේ ගෞරවනීය අය ලෙස සිටිය ද තම බිරියන්ව දඬුවම්වලින් ආරක්ෂා කළ නොහැක.) තවද (නිරයේ) ඇතුල්වන්නන් සමග නුඹලා ද නිරයට ඇතුළු වනුයි ඒ දෙදෙනා අමතා පවසන ලදී.

11 විශ්වාස වන්තයින්ට අල්ලාහ් ෆිර්අවුන්ගේ බිරියව උදාහරණයට ගෙන දක්වයි. (එම කාන්තා රත්නය දැවැන්ත ප්‍රතික්ෂේප කරන්නෙකු යටතේ සිටියද ඔහුගේ ශක්තිය හා මර්ධනකාරීත්වය ආදිය ඇගේ විශ්වාසයට කිසිදු හානියක් නොකළේය.) එම කාන්තාව මාගේ දෙවියනි, මට ස්වර්ගයේ නුඹ නිවසක් තනා දෙනු මැනවි (ස්වර්ගයේ නුඹට සම්ප වූ අයට නිර්මාණය කරන ස්ථානයේ මටත් නිවසක් නිර්මාණය කරනු මැනව) තවද ෆිර්අවුන්ගෙන් ද ඔහුගේ (දුෂ්ට) ක්‍රියාවන්ගෙන් ද මා ආරක්ෂා කරනු මැනව තවද (කිබිහි ගෝත්‍රයට අයත් ප්‍රතික්ෂේප කරන්නන් වූ) අකුම්කතා කරුවන්ගෙන් ද මා ආරක්ෂා කරනු මැනවයි කී අවස්ථාව (නබිවරයාණනි.) නුඹ සිහිපත් කරති.

12 තවද තම රහසග (පාපයෙන්) ආරක්ෂා කරගත් ඉම්රාන්ගේ දියණිය වූ මර්යම්වද (අල්ලාහ් මුමින්වරුන්ට උදාහරණයක් ලෙස සඳහන් කරයි. අල්ලාහ් මෙලොවදී එතුමියට ගෞරවය හා ආරක්ෂාව ද පරලොව දී ගෞරවය ද දී මෙලොව කාන්තාවන් හැමෝටම වඩා එතුමියට අල්ලාහ් තෝරාගත්තේය.) අපි අපගේ ප්‍රාණය ඇයට පිම්බෙමු. (පිබිරිල්



අලෙයිතිස් සලාම් තුමා ඇගේ ශරීරය මත පිම්බ විට ඒ මගින් රසා අලෙයිතිස් සලාම් තුමාට ගර්භයේ ඉසිලුවාය.) එතුමිය තම දෙවියන්ගේ වාක්‍යයන් ද ප්‍රස්තකයන් ද සැබෑ කළාය. (ආගමික නීතිරීති ද විශේෂයෙන් රසා අලෙයිතිස් සලාම් තුමා ගැන කී පුවතක් ද පෙර නඩවරැන්ගේ ආගම් ආදිය ද විශ්වාස කළාය) එම කාන්තා රත්නය (අල්ලාන් ෧) අවනතවී කටයුතු කරන පිරිසට අයත් වන්නීය. (ඇගේ පවුලේ අය ද අල්ලාන්ගේ යහපත් ගැත්තන්ය.)

අල්-මුලක්

- 1 කවරෙකුගේ අතෙහි (මෙලොව ද පරලොවෙහි ද අහස් හා පොළොව යනාදියෙහි) පාලනය ඇද්ද ඔහු (අල්ලාන්) උසස් කෙනෙකු වූයේය. ඔහු සියලුම කෙරෙහි හැකියාව ඇත්තෙකි.
- 2 ඔහු (කෙබඳු කෙනෙකු ද යත් නුඹලාට ආගම දී නිති රීති විධානය කර) නුඹලා අතරේ යහපත් ක්‍රියා කරනුයේ කවරෙකුදැයි පරීක්ෂා කිරීම සඳහා පීච්තය ද මරණය ද ඇති කළේය. (මේ දෙක ඇතිකිරීමේ අරමුණ අවනත වන්නන්ට ද පවිකාරයින්ට ද ප්‍රසිද්ධියේ දැන ගැනීම පිණිසය.) ඔහු අබ්බවා යා හැකි වූද අධිකව ක්ෂමා දෙන්නෙකු ද වන්නේය.
- 3 අහස් හත තට්ටු පිට තට්ටු ලෙස (එකපිට එක) මැඩුයේ ඔහුය. දයාවන්තයා වූ (අල්ලාන්ගේ) මැවීමේ කිසිම අඩුවක් (ඇඳ නොගැලපීම හා ගැටුම්) නොදැක ගන්නෙහුය. (නුඹලාගේ) බැල්ම අහස දෙස හරවා (ඒවා දැවැන්ත ලෙසද විශාල ලෙසද තිබුනද) ඒවායේ සිදුරු නුඹලා දකින්නෙහුදැයි බලනු.
- 4 පසුවද නුඹලා (එක වරකට) දෙවරක් (නුඹලාගේ) බැල්ම හරවා බලනු. (බොහෝ වාර ගණනක් බලනු. කිසිම අඩුවක් දැකගත) නොහැකි ලෙසද නින්දාවට පත්වූ ලෙස ද (නුඹලාගේ) බැල්ම නුඹලා දෙසට හැරී එයි.
- 5 අපි පහළ අහස පහත් (තාරකා)වලින් අලංකාර කර ඇත්තෙමු. තවද ඒවා (එම තාරකා) ඡෙයිතාන්ලා (පලවා හැරීමට විසි කරන) විසිගල් ලෙස ද නිර්මාණය කළෙමු. (මෙය තාරකාවන්ගේ තවත් ප්‍රයෝජනයකි. කතාදා රන්මතුල්ලාහි අලෙහි තුමා මෙසේ සඳහන් කරයි. අල්ලාන් තාරකා මැවීමේ කරුණු තුනක් උදෙසාය. 1) අහස අලංකාර කරන පහත් ලෙස ද 2) ඡෙයිතාන්ලා පලවා හරින විසිගල් ලෙස ද 3) සාගරයේත් ගොඩබිමේත් මාර්ගයන් හා දිසාවන් දැනගැනීම සඳහා සලකුණු ලෙසද මැවීමේය.) තවද ඔවුන්ට (ඡෙයිතාන්ලාට ඔවුන්ගේ) පුලස්සන දඬුවම ද අපි සූදානම් කර ඇත්තෙමු.
- 6 ඔවුන්ගේ දෙවියන් ප්‍රතික්ෂේප කළවුන්ට නිරයේ වෙදනාව ඇත. එය මිඳෙන (යන) ස්ථානවලින් ඉතා නරකය.
- 7 (ගින්නට දුර විසි කරන්නා සේ) එහි ඔවුන්ට විසි කරනු ලැබුවහොත් එය උණුවෙමින් පවතින තත්ත්වයේ (බුරුවන් කැගසන අවස්ථාවේ ඇති ශබ්දය මෙන්) හඬකට සවන් දෙති.
- 8 (ප්‍රතික්ෂේප කරන්නන් කෙරෙහි ඇති කරගත්) තද කෝපය හේතු කොටගෙන එය කැලි කැලි කැඩී යාමට සමීප වෙයි. එහි එක් පිරිසක් විසි කරනු ලබන හැම අවස්ථාවකම එහි (එම නිරයේ)

سُورَةُ الْمُلْكِ

بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ

تَبَرَكَ الَّذِي بِيَدِهِ الْمُلْكُ وَهُوَ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ ﴿١﴾ الَّذِي خَلَقَ الْمَوْتَ وَالْحَيَاةَ لِيَبْلُوَكُمْ أَيُّكُمْ أَحْسَنُ عَمَلًا وَهُوَ الْعَزِيزُ الْغَفُورُ ﴿٢﴾ الَّذِي خَلَقَ سَبْعَ سَمَاوَاتٍ طِبَاقًا مَا تَرَىٰ فِي خَلْقِ الرَّحْمَنِ مِن تَفَوتٍ فَأَرْجِعِ الْبَصَرَ هَلْ تَرَىٰ مِن فُطُورٍ ﴿٣﴾ ثُمَّ انْزِعِ الْبَصَرَ كَرِّيْئًا يَنْفَلِبْ إِلَيْكَ الْبَصَرُ حَاسِئًا وَهُوَ حَسِيرٌ ﴿٤﴾ وَلَقَدْ زَيَّنَّا السَّمَاءَ الدُّنْيَا بِمَصْبِيحٍ وَجَعَلْنَاهَا رُجُومًا لِلشَّيْطَانِ وَأَعْتَدْنَا لَهُمْ عَذَابَ السَّعِيرِ ﴿٥﴾ وَلِلَّذِينَ كَفَرُوا بِرَبِّهِمْ عَذَابٌ جَهَنَّمَ وَيَسُورُ الْمَصِيرُ ﴿٦﴾ إِذَا الْفُجُورُ فِيهَا سَعُودًا لَهَا شَيْقَاقًا وَهِيَ تَنْقُورُ ﴿٧﴾ تَكَادُ نَسَمِيرُ مِنَ الْغَيْظِ كُلَّمَا أَلْقَىٰ فِيهَا فُجُجٌ سَأَلَهُمْ خَزَنَتُهَا أَلَمْ يَأْتِكُمْ نَذِيرٌ ﴿٨﴾ قَالُوا بَلَىٰ قَدْ جَاءَنَا نَذِيرٌ فَكَذَّبْنَا وَقُلْنَا مَا نَزَّلَ اللَّهُ مِن شَيْءٍ إِنْ أَنشَأْهُ إِلَّا فِي ضَلَالٍ كَبِيرٍ ﴿٩﴾ وَقَالُوا لَوْ كُنَّا نَسْمَعُ أَوْ نَعْقِلُ مَا كُنَّا فِي أَصْحَابِ السَّعِيرِ ﴿١٠﴾ فَأَعْرِضُوا بِذُنُوبِهِمْ فَسَحَقًا لِأَصْحَابِ السَّعِيرِ ﴿١١﴾ إِنَّ الَّذِينَ يَخْشَوْنَ رَبَّهُم بِالْغَيْبِ لَهُمْ مَغْفِرَةٌ وَأَجْرٌ كَبِيرٌ ﴿١٢﴾

- 9 ඔවුහු මෙසේ කියති. එසේය. (අල්ලාන්ගේ දුතයින් ලෙස එන) අවවාද කරුවෝ පැමිණියහ. (ඔවුහු අපට බිය උපදවා මෙම අපාය ගැන අවවාද කළහ. තවද මෙම දිනය ගැනද දැනුම් දුන්හ.) අප ඔවුන්ට බොරුකර (නුඹලා දැනුම් දෙන අද්‍යක්ෂමාන කරුණු පරලොව පිළිබඳ තොරතුරු නුඹලාට අල්ලාන් වහි ලෙස නොදැක්වීය.) අල්ලාන් නුඹලාට කිසිවක් පහළ කළේ නැත. නුඹලා මහා මං මුළාවකම සිටින්නෙහු යැයි (එම දුතයින්ට බලා) ප්‍රකාශ කළෙමු.
- 10 තවද ඔවුහු මෙසේ කියති. (සවන් දී කටයුතු කරන අයුරින්) අප සවන් දුන්නේ නම් නිරයේ වැසියන් නොවන්නෙමු. (එසේ නොවී අප විශ්වාසකර දේව දුතයින්ට අනුගමනය කර ස්වර්ගයට යාමට තිබුණි.)
- 11 (නිරයට සුදුස්සන් විමට හේතු වූ දේව ප්‍රතික්ෂේපය දුතයින්ට බොරු කිරීම ආදී) ඔවුන්ගේ පාපයන් ඔවුහු පිළිගනිති. නිරයේ වැසියන්ට (දෙවියන්ගේ දයාවෙන්) බැහැරත්ම වේවා.
- 12 නියත වශයෙන්ම (ඔවුන්ගේ පරමාධිපති) ඔවුන්ට අද්‍යක්ෂමානව සිටිය දී පවා තම පරමාධිපතිව විශ්වාස කරන අය, ඔවුන්ට (පරමාධිපතිගේ) ක්ෂමාව ද විශාල ප්‍රතිඵල ද ඇත.
- 13 නුඹලා වචන රහසේ කියනු නැත්නම් ඒවා ශබ්ද නගා කියනු. (ඒවා හැම එකක්ම අල්ලාන් දනී. ඔහුට

وَأَسِرُّوا قَوْلَكُمْ وَأَوْجِهْهُرُ وَأَبِهْهُ إِنَّهُ عَلِيمٌ بِذَاتِ الصُّدُورِ ﴿١٣﴾ أَلَا يَعْلَمُ مَنْ خَلَقَ وَهُوَ اللَّطِيفُ الْخَبِيرُ ﴿١٤﴾ هُوَ الَّذِي جَعَلَ لَكُمْ الْأَرْضَ ذَلُولًا فَامْشُوا فِي مَنَاكِبِهَا وَكُلُوا مِن رِّزْقِهِ وَإِلَيْهِ النُّشُورُ ﴿١٥﴾ أَمْ أَمْنُكُمْ مِّنَ السَّمَاءِ أَنْ يُخْسِفَ بِكُمْ الْأَرْضَ فَإِذَا هِيَ تَمُورُ ﴿١٦﴾ أَمْ أَمْنُكُمْ مِّنَ السَّمَاءِ أَنْ يُرْسِلَ عَلَيْكُمْ حَاصِبًا فَسَتَعْمُونَ كَيْفَ نَذِيرٍ ﴿١٧﴾ وَلَقَدْ كَذَّبَ الَّذِينَ مِن قَبْلِهِمْ فَكَيْفَ كَانَ نَكِيرِ ﴿١٨﴾ أَوْلَمْ يَرَوْا إِلَى الطَّيْرِ فَوْقَهُمْ صَفْتًا وَيَقْبِضْنَ مَا يُمَسِّكُهُنَّ إِلَّا الرِّحْمَنُ إِنَّهُ بِكُلِّ شَيْءٍ بَصِيرٌ ﴿١٩﴾ أَمْ هَذَا الَّذِي هُوَ جُنْدٌ لَّكُمْ يَنْصُرُكُمْ مِّن دُونِ الرَّحْمَنِ إِنِ الْكَافِرُونَ إِلَّا فِي غُرُورٍ ﴿٢٠﴾ أَمْ هَذَا الَّذِي يَرْزُقُكُمْ إِنْ أَمْسَكَ رِزْقَهُ بَل لَّجَوَافِ عَتُوٍّ وَنُفُورٍ ﴿٢١﴾ أَمْ هِيَ بَشْيَءٌ مُّكْبَأٌ عَلَى وَجْهِهِ أَهْدَىٰ أَمَّنْ يَمْشِي سَوِيًّا عَلَىٰ صِرَاطٍ مُّسْتَقِيمٍ ﴿٢٢﴾ قُلْ هُوَ الَّذِي أَنْشَأَكُمْ وَجَعَلَ لَكُمُ السَّمْعَ وَالْأَبْصَرَ وَالْأَفْئِدَةَ قَلِيلًا مَّا تَشْكُرُونَ ﴿٢٣﴾ قُلْ هُوَ الَّذِي ذَرَأَكُمْ فِي الْأَرْضِ وَإِلَيْهِ تُحْشَرُونَ ﴿٢٤﴾ وَيَقُولُونَ مَتَىٰ هَذَا الْوَعْدُ إِنْ كُنْتُمْ صَادِقِينَ ﴿٢٥﴾ قُلْ إِنَّمَا الْعِلْمُ عِنْدَ اللَّهِ وَإِنَّمَا أَنَا نَذِيرٌ مُّبِينٌ ﴿٢٦﴾

කිසිම සැඟවුන දෙයක් නො සැඟවේ.) නියත වශයෙන්ම ඔහු හඳවන්නී ඇති දෑ ද (සඟවා ඇති දෑ ද) දන්නේය. **14** (තම අත්වලින් මිනිසුන්ව ද මැවුන දෑ ද) මැවූවෙකි. (රහස් ද හඳවන්නී සඟවා ඇති) සියුම් කරුණු ද දැනගත හැක්කෙකි. (රහස් කරුණුද දැන ගත හැක්කෙකි.) **15** නුඹලාට භූමිය (එහි පයින් යා හැකි තත්ත්වයට ද වාසය කිරීමට හැකි පරිදිද) මෘදු ලෙස නිර්මාණය කළේ ඔහුය. (නුඹලාට වාසය කිරීමට හෝ පයින් යාමට හෝ නොහැකි පරිදි රළුව හෝ එය නිර්මාණය කළේ නැත. එහෙයින් භූමියේ විවිධ පැතිවලට නුඹලා පයින් ගොස් (ඔහු නුඹලාට මවා ඇති) ඔහුගේ ආහාරවලින් නුඹලා අනුභව කරනු. (අල්ලාහ් තම ගැත්තන්ට භූමියේ සම්පත් ප්‍රයෝජනයට ගත හැකි පරිදි එය මෘදු කර ඔවුන්ට දයාව පහළ කළ බව සඳහන් කර පෙන්වා දී ඒවා ප්‍රයෝජනයට ගන්නා ලෙස ද පොලඹවයි.) (කබිරයේ -මිනිවලෙන්- නුඹලා නැගිටුවා) ඔහු වෙතම ඒකරාශී කෙරෙන්නෙහුය. **16** (නුඹලාට භූමිය මෘදුකර දයාව පහළ කළ පසු) අහසේ ඉහළ සිටින්නා (අල්ලාහ් කාරුණික කළා හේ) නුඹලාව (ද) භූමිය තුළට කිළාබස්සවයි යන්න පිළිබඳව නුඹලා නිර්භයව සිටිනු ද? එසේ ඔහු කරන්නේ නම් (සන්සුන්ව හිඳුන පොළොව) සසල වෙමින් ද වෙවලමින් ද පවති. **17** (ලුත් -අලෙයිහිස් සලාම්- තුමාගේ සමාජයට ද ඇති සේනාවට ද එවූ පරිදි) අහසේ ඉහළ සිටින්නා

(අල්ලාහ්) නුඹලාට ගල් වර්ෂාව පහිත කරයි යන්න පිළිබඳව නුඹලා නිර්භයව සිටිනු ද? (නුඹලා මෙම දඬුවම් ඇසෙන්න දකිනු නම් අවවාදය කෙසේ දැයි නුඹලා දැනගන්නෙහුය. (ඒ අවස්ථාවේ නුඹලා දැන ගැනීම නුඹලාට ප්‍රයෝජනවත් නොවේ.) **18** ඔවුන්ට පෙර සිටි අය (පෙර නඩවරුන්ගේ සමාජවල අය මොවුන් සේම) අපගේ වැකි බොරු, කළහ. (ඔවුන්ට දඬුවම් කර) මා කළ අවවාදය කෙසේ වීද? **19** ඔවුන්ට ඉහළින් (අහසේ තම පියාපත් විහිද වූ තත්ත්වයෙන් ද තවද (ඒවා ලංකර) නැවූ තත්ත්වයෙන් ද (පියාසර කරන) පක්ෂීන්ව ඔවුහු නොදැක්කෙනු ද? (ඒවා තම පියාපත් විහිදුවාගත් තත්ත්වයෙන් ද නවා නම යටරයට හේත්තු කරගත් තත්ත්වයෙන් ද (අහසේ) මහා දයාවන්තයාම (අල්ලාහ්ම) එවා රඳවා ගෙන සිටී. (ඒවා තම පියාපත් ප්‍රයෝජනයට ගෙන ඉහළ නැගීමටත් ඉදිරියට යාමටත් හැකි පරිදි ඒවා පියාපත් සකස් කළ අල්ලාහ්ගේ මැවීම විස්මය ජනකය. නියත වශයෙන්ම ඔහු සියල්ල බලා සිටින්නෙකි. (ඔහුට කිසිවක් නොසැඟවේ.) **20** සැමතැන රත්මාන් වූ (අල්ලාහ්) හැර නුඹලාට උදව් කරන හමුදාවක් කොහි සිටී ද? (අල්ලාහ් හැර ඔහුගේ දඬුවමින් ආරක්ෂා කරන්නන් කිසිවෙක් නොමැත. අල්ලාහ් තම දයාවෙන් ද උදව්වෙන් ද නුඹලාට උදව් නොකළේ නම් කවරුහු නම් නුඹලාට උදව් කරත් ද?) ප්‍රතික්ෂේප කරන්නෝ (මහා) රැවටීමක සිටිති. (ෂෙයිතාන් ඔවුන්ව රවටාගෙන සිටී.) **21** නැතිනම් ඔහු තම ඊස්ක් (අහාර හා වැස්ස ආදිය) බාධාකර නතර කළේ නම් නුඹලාට ඊස්ක් (ආහාර හා වැස්ස ආදිය) දෙන්නන් කවරෙක් සිටිනු ද? හැම තැනකම ඔවුහු (සත්‍යය පිළිනොගෙන) උදම් ඇතිමෙනුත් (එයින් දුරස්ථවීමෙහි) ගිලෙමින් සිටිති. **22** තම මුහුණ මත මුණින් වැටුන තත්ත්වයෙන් ගමන් කරන්නා සෘජුමග ලද්දෙක් ද? (ඔහු දෙදියන් ප්‍රතික්ෂේප කරන්නෙක්. ලෝකයේ පාපයන්හි මුණින් අතට වැටී සිටින්නාව හෙට විනිශ්චය දිනයේ මුහුණ මුණින් වැටූ තත්ත්වයේම අල්ලාහ් නැගිටුවන්නේය.) නැත්නම් සෘජු මගෙහි සෘජුව ගමන් කරන්නා සෘජු මග ලද්දෙක් ද? (මොහු මුමින්වන්නේය. අල්ලාහ් පෙන්නු මගෙහි යන්නේය. විනිශ්චය දිනයේ දී සෘජු තත්ත්වයේම නැගිටුවා සෘජු මගේම ගොස් ස්වර්ගයට ඇතුල් වෙයි. **23** (හඩවරයාණනි.) නුඹ පවසති. නුඹලාට (ආරම්භයේ) නිර්මාණය කර නුඹලාට ශ්‍රවණෝන්දිය හා පෙනීමද ලබා දුන්නේ ඔහුය. නුඹලා මෙම (දයාවන්ට) ස්තූති කරනුයේ ඉතාම අඬුවෙන්ය. **24** (හඩවරයාණනි.) නුඹ ප්‍රකාශ කරති. නුඹලාට පොළොවේ මැවීමේ ඔහුය. (හෙට විනිශ්චය දිනයේ) ඔහු වෙතටම නුඹලා (නැගිටුවා) ඒකරාශී කරනු ලබන්නෙහුය. **25** නුඹලා සත්‍යවාදීන්ව සිටිනු නම් මෙම පොරොන්දු වූ කාරණය (විනිශ්චය දිනය) කවදා සිදුවේවි දැයි (කියන්නැයි නුඹ බලා) අසන්නෝය. **26** (හඩවරයාණනි.) නුඹ ප්‍රකාශ කරති. (ඒ පිළිබඳව දැනීම) අල්ලාහ් සතුව පමණක් ඇත. ඔහු හැර අන් කිසිවෙක් එය නොදනී. මා (නුඹලාට ප්‍රතික්ෂේප කිරීම හා විනිශ්චය දිනය ගැනද) අවවාද කරන්නෙකු පමණි.



27) එය (ඔවුන්ට අයත් දඬුවම) සමීප වූ බව ඔවුන් දැකගන්නා විට ප්‍රතික්ෂේප කළවුන්ගේ මුහුණ (කළු පැහැගැන්වී ගේකයෙන් වෙළී) පලද වී යයි. (එවිට ඔවුන් අමතා) ප්‍රකාශ කෙරෙයි. මෙයයි (කවදා ඒවි දැයි නුඹලා ඉක්මන් වී) සොයමින් සිටි දිනය.

28) (නබවරයාණනි.) නුඹ ප්‍රකාශ කරති. (නුඹලා ආශා කරන්නාක් මෙන් ඝාතනය කරනු ලැබීම මගින් හෝ මරණය මගින් හෝ) මාව ද මා සමග සිටින අයව විනාශ කළ ද නැතිනම් (දීර්ඝ ආයුෂ ඒ) අපට දයාව පහළ කළ ද හිංසාවෙන් යුත් දඬුවමෙන් කාර්මවරුන් (ප්‍රතික්ෂේප කරන්නන්)ව ආරක්ෂා කරන්නෝ කවරහුදැ? යි දැනුම් දෙති. (ඔවුන්ව ආරක්ෂා කිරීමට කිසිවෙකු නැත.)

29) (නබවරයාණනි.) නුඹ ප්‍රකාශ කරති. ඔහු (එසේ ආරක්ෂා කරන්නෙක්) දයාවන්තයා (අල්ලාහ්)ය අපි ඔහුව විශ්වාස කරන්නෙමු. (අපගේ සෑම කටයුත්තකදීම ඔහු වෙත අපි භාරකර ඇත්තෙමු. පැහැදිලි මංමුළාවේ කවරුන් සිටින්නේදැයි නුඹලා දැනගන්නෙහුය.)

30) (නබවරයාණනි.) නුඹ ප්‍රකාශ කරති. (ලිං ඔයවල් හා උල්පත් මගින් නුඹලාට දයාව ලෙස දුන්) නුඹලාගේ ජලය (සම්පූර්ණයෙන් නැති වෙන අයුරින්) හිඳෙන්නේ නම් අධිකව හලන ජලය නුඹලාට ගෙන එන්නේ කවරහුද? (අල්ලාහ් හැර අන් කිසිවෙකුට ගෙන ආ නොහැක.)

අල්- කලම්

1) මම පන්හිඳ මතද (ඒ මගින්) ඔවුන් ලියන දෑ මත ද දිවුරා කියමි. (අල්ලාහ් දැනුම් මතද ඒවා පැහැදිලි කිරීමට හා ලිවීමට ප්‍රයෝජනයට ගන්නා පැන් මතද දිවුරා ඇත්තේය.)

2) නුඹ (නබිත්වය නායකත්වය වැනි) නුඹේ දෙවියන්ගේ දයාවන් හේතු කොට ගෙන නුඹ උමතු වූවෙක් නොවන්නෙහිය.

3) (නබිත්වයේ වගකීම් දරාගෙන නුඹ විවිධාකාර හිංසාවන්ට මුහුණ දුන් හේතුවෙන්) නුඹට අඩණ්ඩ වූ ප්‍රතිඵල ඇත.

4) නියත වශයෙන්ම නුඹ ශ්‍රේෂ්ඨ ගතිගුණවලින් යුක්ත වන්නෙහිය. (අල්-කුර්ආනයේ අල්ලාහ් නුඹට කුමන ගතිගුණ විධානය කර ඇත් ද එවැනි ගතිගුණවලින් යුක්තව නුඹ සිටින්නෙහිය. තවද පහත සඳහන් හදිසය මගින් මෙය ස්ථිර වේ. ආයිෂා (රළියල්ලාහු අන්හා) තුමියගෙන් නබිතුමාගේ ගතිගුණ ගැන විමසූ විට එතුමන්ගේ ගතිගුණ අල්-කුර්ආනය විශයයි පිළිතුරු දුන්නාය.)

5) (සත්‍යය හෙළිවී තීර ඉවත් වන අවස්ථාවේ) නුඹ ද දැනගන්නෙහිය. ඔවුහු ද (ප්‍රතික්ෂේප කරන්නෝ ද) දැනගන්නෝය.

6) නුඹලාගෙන් කවරෙකු (උමතු ව මගින්) පරීක්ෂණයට ඇතුළත් කර සිටින්නේ දැයි (පරලොවදී දැනගන්නෙහුය. මෙය නබි මුහම්මද් - සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්- තුමාණන් මංමුළා වූවෙකු හා උමතු ව මගින් පරීක්ෂණයට ලක් වූ අයෙකු යැයි කී අයට විරුද්ධව කළ ප්‍රකාශයකි.)

7) නියත වශයෙන්ම නුඹේ රක්ෂකයාණන් ඔහුගේ මාර්ගයෙන් මුළාවී ගිය අයව හොඳින් දන්නේය.

فَلَمَّا رَأَوْهُ زُلْفَةً سَيِّتَتْ وُجُوهُ الَّذِينَ كَفَرُوا وَقِيلَ هَذَا الَّذِي كُتِبَ بِهِ نَدَعُونَ ﴿٢٧﴾ قُلْ أَرَأَيْتُمْ إِنْ أَهْلَكَنِيَ اللَّهُ وَمَنْ مَعِيَ أَوْ رَحِمَنَا فَمَنْ يُجِيرُ الْكَافِرِينَ مِنْ عَذَابِ أَلِيمٍ ﴿٢٨﴾ قُلْ هُوَ الرَّحْمَنُ أَمَّنَّا بِهِ وَعَلَيْهِ تَوَكَّلْنَا فَسَتَعْلَمُونَ مَنْ هُوَ فِي ضَلَالٍ مُبِينٍ ﴿٢٩﴾ قُلْ أَرَأَيْتُمْ إِنْ أَصْحَبَ مَا وَكَّرْتُمْ عَنْهُ فَمَنْ يَأْتِيكُمْ بِمَاءٍ مَعِينٍ ﴿٣٠﴾

سُورَةُ الْكَافِرَاتِ

بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ
 1) مَا أَنْتَ بِمَجْنُونٍ ﴿٢﴾
 2) وَإِنَّ لَكَ لَأَجْرًا غَيْرَ مَمْنُونٍ ﴿٣﴾
 3) وَإِنَّكَ لَعَلَى خَلْقٍ عَظِيمٍ ﴿٤﴾
 4) فَسَبِّحْهُ وَوبِّحْهُ وَرُبِّحْهُ ﴿٥﴾ يَا أَيُّهَا الَّذِينَ آمَنُوا ﴿٦﴾
 5) إِنْ رَبُّكَ هُوَ أَعْلَمُ بِمَنْ ضَلَّ عَنْ سَبِيلِهِ وَهُوَ أَعْلَمُ بِالْمُهْتَدِينَ ﴿٧﴾
 6) فَلَا تَطَّعِ الْمُكَذِّبِينَ ﴿٨﴾
 7) وَدُوًّا لَوْ تَدْرَهُنَّ فَيُدْخِلُهُنَّ ﴿٩﴾ وَلَا تَطَّعِ كُلَّ حَلَافٍ مَهِينٍ ﴿١٠﴾
 8) هَمَّازٍ مَشَاءٍ بِنِسْمٍ ﴿١١﴾
 9) مَنَاعٍ لِلْخَيْرِ مُعْتَدٍ أَيْمٍ ﴿١٢﴾
 10) عَتِلٌ بَعْدَ ذَلِكَ زَنْبِمْ ﴿١٣﴾
 11) أَنْ كَانَ ذَا مَالٍ وَبَنِينَ ﴿١٤﴾
 12) إِذِ اتَّخَذَ عَلَيْهِ إِيْتَانًا فَالَكَ أَسْطُرًا الْأُولَى ﴿١٥﴾

(සැබැවින්ම මංමුළාවේ සිටින්නෝ කවරහුද? නුඹලා ද නැත්නම් නුඹලාට දොස් පවරන ඔවුහුද? යන්න ඔහු හොඳින් දනී. ඔහු සදාකාලික (භාග්‍ය කරා ගෙන යන) සෘජුමග ලද අයවද හොඳින් දනී.)

8) එහෙයින් ඛොරු කරන්නන්ට නුඹ අවනත නොවෙති.

9) නුඹ (ඔවුන් සමග) ලිහිල් වී කටයුතු කිරීම ප්‍රිය කරති. එසේ නම් ඔවුහු ද නුඹ සමග ලිහිල්ව කටයුතු කරන්නෝය. (නුඹ ඔවුන් සමග මෘදු ලෙසද නම්‍යශීලීව ද කටයුතු කිරීම ඔවුහු ප්‍රිය කරති. එසේ නුඹ කටයුතු කරන්නෙහි නම් ඔවුහුද නම්‍යශීලී වන්නෝය.)

10) නුඹ අධිකව දිවුරන නින්දිත වූ කිසිවෙකුට යටහත් නොවෙති.

11) (ඔහු මිනිසුන්ගේ) දොස් අධිකව කටා කරමින් ඇවිදින්නේය. (තවද මිනිසුන් අතරේ අර්බුද ඇති කරලීමේ අරමුණෙන්) කේලම් රැගෙන යන්නෙකි. (හම්මාස් බහු ජනතාව ඉදිරිපිට ඔවුන්ගේ දොස් කියමින් ඇවිදින්නාය.)

12) (ඔහු) යහපත් කරුණු අධිකව වළක් වන්නෙකි. සීමාව ඉක්මවන්නෙකි. පවිකාරයෙකි.

13) රළු ගති ඇත්තෙකි. මේවාට පසු (දෙමව්පියන් නොදැන) අසම්මත ක්‍රමයෙන් උපන්නෙකි.

14) ඔහු ධනය ද පිරිමි දරුවන් ද ඇත්තෙකු විම නිසා (නුඹ ඔහුට යටහත් නොවෙති)

15) ඔහුට අපේ වැකි කියවා පෙන්වූ විට මෙය මුතුන් මිත්තන්ගේ පොත් යැයි පවසයි.

سَسِمَهُ عَلَى الْخُرطومِ ﴿١٦﴾ إِنَّا بَلَوْنَاهُمْ كَمَا بَلَوْنَا أَصْحَابَ الْجَنَّةِ إِذْ أَقْسَمُوا لَيَصْرِمُنَّهَا مُصْبِحِينَ ﴿١٧﴾ وَلَا يَسْتَوُونَ ﴿١٨﴾ فَطَافَ عَلَيْهِم طَائِفٌ مِّن رَّبِّكَ وَهُوَ غَائِبٌ ﴿١٩﴾ فَأَصْبَحَتْ كَالصَّرِيمِ ﴿٢٠﴾ فَتَنَادُوا مُصْبِحِينَ ﴿٢١﴾ أَنْ آغِدُوا عَلَيْنَا حُرُوقًا إِنَّ كُنتُمْ صَرِيمِينَ ﴿٢٢﴾ فَأَنطَلَقُوا وَهُمْ يَخْفَوْنَ ﴿٢٣﴾ أَنْ لَا يَدْخُلنَهَا الْيَوْمَ عَلَيْكُمْ مَسْكِينٌ ﴿٢٤﴾ وَعَدَّوْا عَلَيَّ حَرِيقِينَ ﴿٢٥﴾ فَلَمَّا رَأَوْهَا تَأَلَّوْا إِنَّا لَصَّالُونَ ﴿٢٦﴾ بَلْ نَحْنُ مَحْرُومُونَ ﴿٢٧﴾ قَالَ أَوْسَطُهُمْ أَلُوْا لَكُمْ لَوْلَا آتَيْنَاكُم مِّن بَيْنِنَا أَكْفَامًا مَّا كُنْتُمْ عَلَىٰ بَعْضٍ يَتَلَمَّضُونَ ﴿٢٨﴾ فَالْوَيْلٌ لِّمَا إِنَّا كُنَّا طَائِفِينَ ﴿٢٩﴾ عَسَىٰ رَبُّنَا أَنْ يُبَدِّلَ لَنَا خَيْرًا مِّنْهَا إِنَّا إِلَىٰ رَبِّنَا رَاغِبُونَ ﴿٣٠﴾ كَذَلِكَ الْعَذَابُ وَلَعَلَّ الْبَاطِلَ الْأَخْرَجَ أَكْرَهُ لَوْ كَانُوا يَعْلَمُونَ ﴿٣١﴾ إِنَّ لِلْمُتَّقِينَ عِندَ رَبِّهِمْ جَنَّاتٍ النَّعِيمِ ﴿٣٢﴾ أَفَنَجْعَلُ الْمُسْلِمِينَ كَالْجَاهِلِينَ ﴿٣٣﴾ مَا لَكُمْ كَيْفَ تَحْكُمُونَ ﴿٣٤﴾ أَمْ لَكُمْ كِتَابٌ فِيهِ تَدْرُسُونَ ﴿٣٥﴾ إِنَّا لَكُمْ فِيهِ لَمَا تَخَيَّرُونَ ﴿٣٦﴾ أَمْ لَكُمْ آيَاتُنَّ عَلىٰ بَالِغَةٍ إِلَىٰ يَوْمِ الْآخِرَةِ إِن لَّكُمْ لَعَلَّكُمْ تَعْلَمُونَ ﴿٣٧﴾ سَأَلَهُمْ أَيُّهُمْ يَدْلِكُ رَعِيمٌ ﴿٣٨﴾ أَمْ لَهُمْ شُرَكَاءُ فُلْيَا تُوْا بَشَرًا كَمَا كَانُوا صَالِحِينَ ﴿٣٩﴾ يَوْمَ يَكْشَفُ عَن سَاقِي وَيُدْعَوْنَ إِلَى السُّجُودِ فَلَا يَسْتَطِيعُونَ ﴿٤٠﴾

16 අපි (විනිශ්චය දිනයේ) ඔහුගේ නාසයේ සලකුණු කරමු. (ඔහු නිරයට යාමට පෙර ඔහුගේ මුහුණ ගින්නෙන් කළු පැහැ කරනු ඇත.)
 17 නියත වශයෙන්ම අපි (යෙමනයේ සන්ආවට සම්පව සිටි) වතු අයිතිකරුවන්ව පරික්ෂා කළායේ ඔවුන්ව (මක්කමේ කාර්ථ වරුන්ව නඩ තුමන්ගේ ප්‍රාර්ථනය අනුව සාගින්නෙන් හා සාගතයෙන්) පරික්ෂා කළෙමු. (එම වත්ත සන්ආවට මදක් දුරින් අල්ලාහ්ගේ යහපත් ගැන්වන්නගෙන් කෙනෙකුට අයිතිව තිබුණි. අල්ලාහ්ගේ යුතුකම් ඔහු ඉටු කරමින් සිටියේය. ඔහුගේ අභාවයෙන් පසුව එම වත්ත ඔහුගේ දරුවන්ට අයිති වු විට ඔවුහු එහි යුතුකම් ඉටු කිරීම ප්‍රතික්ෂේප කළහ.) හෙට උදෙන්ම ඒවායේ (පලතුරු) නෙලන බවට ඔවුන් දිවුරු අවස්ථාවේ දී (අල්ලාහ් ඔවුන්ව පරික්ෂා කළේය.)
 18 (එසේ දිවුරන විට) අල්ලාහ් මනාප වුවොත් (ඉන්නා අල්ලාහ්) කිවේ නැත.
 19 (එදින රාත්‍රී) ඔවුන් නිදාගෙන සිටින විට අල්ලාහ් වෙතින් පැමිණි ගින්න එම වත්ත වටකර (චිනාය කළේය).
 20 එහෙයින් එය (පලතුරු) නෙලා ගන්නා සේ වෙනස් විය. (එහි කිසිම පලතුරක් ඉතිරිවුයේ නැත.)
 21 එළිය වැටුන විට ඔවුහු එකෙක් අනෙකාට අමනා (කීහ)
 22 නුඹලා (කපා) අස්වැන්න නෙළන්නේ නම් (උප්පතුන් කිසිවෙක් පැමිණීමට පෙර උදෙන්ම නුඹලාගේ වතු වලට යනු.
 23 ඔවුහු (අනුන්ට නොඇසී) රහසේ කථා කරගෙන ගියහ.

24 අද මේ වත්තට උප්පතුන් කිසිවෙක් නොපැමිණිය යුතය (රහසේ කථා කර ගෙන ගියහ.)
 25 ඔවුහු තනිවම ශක්තිමත්ව බලසම්පන්න අය ලෙස (ඔවුන්ගේ වත්තට) උදෙන්ම ගියහ.
 26 ඔවුහු එය (වෙනස් මුහුණ වරකින්) දුටු විට අපි පාර වරද්දා ගත්තෙමු” යි කීහ. (ඔවුහු හොඳින් එබිකම් කර සුපරික්ෂාකාරීව බලා එය ඔවුන්ගේ ම වත්ත බව දැන ගත් විට ඔවුහු මෙසේ කීහ).
 27 නැහැ අපි අභාග්‍යවන්තයින් විමු. (අප උප්පතුන්ට නොදීමට තීරණය කළ නිසා අල්ලාහ් මෙම පලතුරු විනාශ කර අපව අභාග්‍යවන්තයින් කළේය.
 28 ඔවුනතර සාධාරණ හා වැදගත් පුද්ගලයා මෙසේ කිය නුඹලා මෙයින් උප්පතුන්ට නොදී වැළැක්වීම අසාධාරණයක් බව මම නොකිවෙමිද? නුඹලා අල්ලාහ් ව මෙනෙහි නොකරන්නෙහුද?
 29 ඔවුහු මෙසේ කීහ. අපි අපගේ දෙවියන්ව මෙනෙහි කරමු. අපි (උප්පතුන්ගේ අයිතීන් වැළැක්වීම මගින්) අසාධාරණ කර ගතිමු.
 30 ඔවුහු සමහරෙක් සමහරෙකුට දොස් පවරන්නට වුහ.
 31 ඔවුහු මෙසේ කීහ. අහෝ අපට වූ පරිහානිය, අප (අසාධාරණයකම් කර) සීමාව ඉක්මවා ගියෙමු.
 32 අපගේ රක්ෂකයාණන් අපට එයට වඩා වැදගත් දෙයක් විකල්ප වශයෙන් දීමට ප්‍රමාණවත් වන්නේය. නියත වශයෙන්ම අපි (යහපතද ක්ෂමාවද) අපගේ දෙවියන්ගෙන්ම බලාපොරොත්තු වන්නෙමු.
 33 දඬුවම එසේය. (වත්ත අයිති කරුවන්ට අපි දඬුවම් කළා සේ මෙලොව දෙවියන් ප්‍රතික්ෂේප කරන්නන්ට දඬුවම් කරන්නෙමු.) ඔවුහු දනිත් නම් පරලොව දඬුවම් අති විශාලය. (එහෙත් ඔවුහු නොදනිති).
 34 (අල්ලාහ්ට) බිය වූවන්ට ඔවුන්ගේ රක්ෂකයා සතුට ස්වර්ගයේ උයන් ඇත.
 35 අපි අපරාධ කරුවන් සේ මුස්ලිම්වරුන්ව ද පත් කරන්නෙමුද? (දෙවියන් ප්‍රතික්ෂේප කරන්නන් ගේ නායකයින් පරලොවක් ඇත්නම් ලෝකයේ අපටත් මුස්ලිම්වරුන්ටත් අතරේ ලෝකයේ භාග්‍යයන්ගෙන් වෙනසක් නැතුවා සේ පරලොවද වෙනසක් නොවන්නේයැ”යි කීහ. ඔවුහු දෙදෙනාම සමාන නොවෙති. අවනත වූවන්ට ප්‍රතික්ෂේප කළවූන්ටත් අතරේ සම කිරීම සාධාරණ නොවේ.)
 36 නුඹලාට කුමක් සිදුවිද? (මෙසේ ඇදේට) කෙසේ තීරණ ගන්නෙහුද?
 37 එසේ නැත්නම් නුඹලා එයින් ඉගෙන ගන්නා පුස්තකයක් නුඹලාට තිබේද? (එසේ තිබේනම් එහි විශ්වාස කළ වුන්ද ප්‍රතික්ෂේප කළ අයත් සමාන යැයි කියා තිබේද?
 38 එහි (එම පුස්තකයෙහි) පරලොවෙහි නුඹලාට නුඹලා කැමති හැමදෙයක්ම ඇත”යි කියා තිබේද?
 39 ඔවුන් තීරණය කරන දෑ ඔවුන්ට පරලොවදී ඇතැයි පරලොව දක්වා (වෙනස් නොවන) ගිවිසුම් කිසිවක් ඔවුන් අප සමග කරගෙන තිබේද? (ඔවුහු ස්වර්ගයට ඇතුල් වන බවටත් එය පරලොව දක්වා වෙනස් නොවන බවටත් අල්ලාහ්ගෙන් ප්‍රතිඥාවක් ලබා ගත්තහුද?)
 40 (එසේ ඔවුන් ලබා ගෙන ඇත්නම්) එයට ඔවුන්ගෙන් වගකිව යුක්තා කවරෙක්ද?”යි (නබිවරයාණෝ) නුඹ ඔවුන්ගෙන් අසනු.



41 එසේ නැතිනම් (අල්ලාහ් සමඟ) ඔවුන්ට ආදේශකරුවන් සිටිද? (පරලොවදී මුස්ලිම් සිටිද?) ඔවුහු සත්‍යවාදීන් නම් ඔවුන්ගේ ආදේශකරුවන් ව කැඳවාගෙන එනු.

42 පාදයේ බන් කෙණ්බෙන් (තිරය) ඉවත් කර ඔවුන්ව සුපුද් කරා කැඳවන දිනයේ එයට ඔවුහු ශක්තිය නොලබති. (අඩු සරද් - රලියල්ලාහු අන්හු-තුමා මෙසේ පවසයි. නබි - සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්-තුමාණන් කළ ප්‍රකාශයකට මම සවන් දුනිමි. අපගේ පරමාධිපති තම පාදයේ කෙණ්බය හෙළි කරයි. ඒ අවස්ථාවේ විශ්වාස කළ ගැහැණු පිරිමි දෙපාර්ශවයම සුපුද් කරති. ලෝකයේ මිනිවිජාවට හා ප්‍රශංසාවට සුපුද් කළ අය ඉතිරි වෙති. ඔවුහු එයට උත්සාහ කරන්නෝය. ඔවුන්ගේ පිට ඝනවී තට්ටුවක් සේ වෙයි. -බුහාරි- එහෙයින් ප්‍රතික්ෂේප කළවුන්ද කුහකයින්ද ඒ අවස්ථාවේ ඔවුන්ගේ පිට ඝනවීම හේතුකොට ගෙන සුපුද් කරන්න නොහැකි අය බවට පත් වන්නෝය. අල්ලාහ් තම කෙණ්බය විවෘත කරනුයේ එදවසේ බරපතලකම පෙන්නවීමටය.)

43 ඔවුන්ව නින්දාව (බරපතල නින්දාව හා පසු තැවිල්ල ආදිය) වෙළා ගනී. ඔවුන් නියෝගිමත් තත්ත්වයේ (ලෝකයේ) සුපුද් කිරීමට කැඳවනු ලැබූහ. (ඉබ්‍රාහිම් අත්තෙම් මෙසේ ප්‍රකාශ කරයි) අදාන්, ඉකාමත් මගින් කැඳවනු ලැබූහ. ඔවුහු ප්‍රතික්ෂේප කළහ.)

44 (නබිවරයාණනි) නුඹ මාවද මෙම ප්‍රභ (කුර්ආනය) ද බොරුකරන්නන්ව අත්හරිති. (ඔවුන් පිළිබඳව නුඹ කල්පනා නොකරනු. ඔවුන්ව මගේ භාරයට දෙනු) ඔවුන් නොදන්නා මාර්ගයෙන් අපි ඔවුන්ව අල්ලන්නෙමු. (ඔවුන්ව අපි සෙමින් දඬුවම් කරා කැඳවාගෙන යන්නෙමු)

45 (ඔවුන් පාපය තවදුරටත් අධික කරගැනීම සඳහා) ඔවුන්ට මම අවකාශය දෙමි. නියත වශයෙන්ම (ඔවුන්ට දඬුවම් කිරීමට) මා කරන සැලැස්ම ශක්තිමත්ය.

46 (අල්ලාහ්ව විශ්වාස කිරීම සඳහා ඔවුන්ව කැඳවීමට) ඔවුන්ගෙන් නුඹ කුලිය ඉල්ලන්නෙහිද? (එසේ නුඹ ඉල්ලා ඇත්නම්) එම ණය බර ඔවුන් මත පැටවෙන්න නිබිණ. (එසේ නුඹ නොඉල්ලා තිබියදීත් ඔවුන් විශ්වාස කරන්න පසුබට වන්නේ මන්ද?)

47 නැතිනම් ඔවුන්ට සැගවුන (දැනුම) ඇත්ද? (ඔවුන් ඒ මගින් නුඹ සමඟ තර්ක කිරීම සඳහා අවශ්‍ය සාධක ලියා ගන්නෙහිද?)

48 (නබිවරයාණනි) නුඹ නුඹේ දෙවියන්ගේ තින්දව ඉවසා ගනී. නුඹ මාඵවා සම්බන්ධ කෙනො මෙන් (ඉක්මන් විමෙත්ද කෝප විමෙත්ද යුතුය -අලෙයිහිස් සලාම්- තුමා මෙන්) නොවති. ඔහු (ගෝකයට හා කෝපයට පත් වී තම දෙවියන්ව කැඳවූ අවස්ථාව සිහි කරනු. (මෙම කාඞ්ඊ වරුන් සම්බන්ධයෙන් ඔහුමෙන් ඉක්මන් නොවනු.)

49 (පාප ක්ෂමාව ඉල්ලන අවස්ථාවල දී පසුව එය පිළිගෙන පාප ක්ෂමාව ලබා දීම මගින්) ඔහුගේ දෙවියන් ඔහුට පහළ කළ දයාව ඔහුට නොලැබුණේ නම් නින්දාවට පත් වී (කිසිම පැළයක් නොපැළවෙන) පුරන් බිමක (මාඵවාගේ කුසෙන්) පිටතට විසි කරනු ලබන්නේය.

50 අල්ලාහ් ඔහුට (නබිත්වයට) තෝරාගෙන ඔහුගේ

خِيعَةً أَنْصُرَهُمْ تَرْهَقُهُمْ ذِلَّةٌ وَقَدْ كَانُوا يُدْعَوْنَ إِلَى السُّجُودِ وَهُمْ سَلِيمُونَ ﴿٤٢﴾ فَذَرْنِي وَمَنْ يَكْذِبْ بِهَذَا الْحَدِيثِ سَنَسْتَدْرِجُهُمْ مِنْ حَيْثُ لَا يَعْلَمُونَ ﴿٤٣﴾ وَأَمْلِي لَهُمْ إِنَّ كَيْدِي مَتِينٌ ﴿٤٤﴾ أَمْ تَسْأَلُهُمْ أَجْرًا فَهُمْ مِنْ مَعْرُومٍ مُتَّقِلُونَ ﴿٤٥﴾ أَمْ عِنْدَهُمُ الْغَيْبُ فَهُمْ يَكْتُبُونَ ﴿٤٦﴾ فَأَصْبِرْ لِحُكْمِ رَبِّكَ وَلَا تَكُنْ كَصَاحِبِ الْمُتُونِ إِنْ أَدَايَ وَهُوَ مَكْظُومٌ ﴿٤٧﴾ تَوَلَّى أَنْ تَدْرِكَهُ نِعْمَةُ رَبِّهِ لِيُدَّ بِالْعُرَاءِ وَهُوَ مَذْمُومٌ ﴿٤٨﴾ فَاجْتَبِهْ رَبُّهُ فَجَعَلَهُ مِنَ الصَّالِحِينَ ﴿٤٩﴾ وَإِنْ نَكَدَ الَّذِينَ كَفَرُوا لَيُرَ لِقَوْنَاكَ بِأَبْصَرِهِمْ لَمَّا سَمِعُوا الذِّكْرَ وَيَقُولُونَ إِنَّهُ لَمَنْجُونٌ ﴿٥٠﴾ وَمَا هُوَ إِلَّا ذِكْرٌ لِلْعَالَمِينَ ﴿٥١﴾

سُورَةُ الْحَجِّ قُلْتُمْ

بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ ﴿١﴾ مَا الْحَاقَّةُ ﴿٢﴾ وَمَا أَدْرَاكَ مَا الْحَاقَّةُ ﴿٣﴾ كَذَّبَتْ ثَمُودُ وَعَادٌ بِالْقَارِعَةِ ﴿٤﴾ فَأَمَّا ثَمُودُ فَأَهْلِكُوا بِالطَّاغِيَةِ ﴿٥﴾ وَأَمَّا عَادٌ فَأَهْلِكُوا بِرِيحٍ صَرْصَرٍ عَاتِيَةٍ ﴿٦﴾ سَخَّرَهَا عَلَيْهِمْ سَبْعَ لَيَالٍ وَتَمَنِيَةً أَيَّامٍ حُسُومًا فَتَرَى الْقَوْمَ فِيهَا صَرْعَى كَأَنَّهُمْ أُعْجَازٌ مُخْلِ حَاوِيَةٍ ﴿٧﴾ فَهَلْ تَرَى لَهُمْ مِنْ بَاقِيَةٍ ﴿٨﴾

යහපත් ගැත්තන් ගෙන් කෙනෙකු කල්ලේය. (ඔහුට නැවතත් ලක්ෂයක් හෝ ඊටත් වැඩි සංඛ්‍යාවකට උතුරෙකු වශයෙන් එවා ඔවුහු හැමෝම විශ්වාස කළහ.)

51 දෙවියන් ප්‍රතික්ෂේප කරන්නෝ මෙම උපදේශය (අල්කුර්ආනය) අසන විට කෝපය හේතු කොට ගෙන ඔවුන්ගේ බැල්මෙන් නුඹව බිම හෙළීමට වෙර දරන්නෝය. තවද ඔවුහු නුඹ ගැන ඔහු උමතුටෙක් යැයි කියති.

52 එය ලෝකවාසීන්ට උපදේශයක් මිස වෙනෙක් නැත.

අල් හාක්කා

1 සත්‍ය වශයෙන්ම සිදුවන (චිතිශ්වය) දිනය වනාහි.

2 සත්‍ය වශයෙන් ම සිදුවන්නේ කුමක්ද?

3 සත්‍ය වශයෙන්ම සිදුවන්නේ කුමක්ද?''යි (නබිවරයාණනි) නුඹට දැනුම දුන්නේ කුමක්ද?

4 සමුද් සමුහයා ද ආද් සමුහයා ද (හදවත්) තැනිගැස්ම ඇති කරන දෙය (අවසන් දිනය) බොරු කළහ. (චිතිශ්වය දිනය කාර්ආ 'තැනිගැස්ම ඇති කරන්නකි' යන නමින් හඳුන්වනු ලබයි. මන්ද එය තම භායානක කමින් හදවත් තැනි ගන්නවන්නේය.)

5 සමුද් සමුහයා (සාලින් --අලෙයිහිස් සලාම්- තුමාගේ සමුහයයාය.) ඔවුන් දරාගත නොහැකි ශබ්දයක් මගින් ඔවුහු විනාශ කරනු ලැබූහ.

6 ආද් සමුහයා (මොවුහු හුද් -අලෙයිහිස් සලාම්- තුමාගේ සමුහයාය.) තද ශීතලෙන් යුත් මහා



وَجَاءَ فِرْعَوْنُ وَمَنْ قَبْلَهُ وَالْمُؤَيَّدَاتُ كِبَاحًا طَائِفَةً ﴿١﴾ فَعَصَوْا رَسُولَ رَبِّهِمْ فَأَخَذَهُمْ أَخْذَةً رَابِيَةً ﴿٢﴾ إِنَّا لَمَلَأْنَا طَعَامَهُمُ الْمَمَاءَ مَمَلِكًا فِي الْبَارِيَةِ ﴿٣﴾ لِنَجْعَلَهَا لَكُمْ تَذْكُرَةً وَتَعْيِبَهَا أَذْنًا وَعِيبَةً ﴿٤﴾ فَاذْنَبْخُ فِي الصُّورِ نَفْحَةً وَاجِدَةً ﴿٥﴾ وَجَمَلْنَا الْأَرْضَ وَالْجِبَالَ تَذْكَارًا دَكَّةً وَاجِدَةً ﴿٦﴾ فَيَوْمَئِذٍ وَقَعَتِ الْوَاقِعَةُ ﴿٧﴾ وَانشَقَّتِ السَّمَاءُ فَهِيَ يَوْمَئِذٍ وَاهِيَةٌ ﴿٨﴾ وَالْمَلَكُ عَلَى أَرْجَائِهَا وَمَجْحَلٌ عَرَشُ رَبِّكَ فَوَفَّاهُمْ يَوْمَئِذٍ تَمَنِّيَةً ﴿٩﴾ يَوْمَئِذٍ تَعْرَضُونَ لَا تَخْفَى مِنْكُمْ خَافِيَةٌ ﴿١٠﴾ فَأَمَّا مَنْ أَوْقَرَ كَلْبِيَّةً، سِيمِئَةً، فَيَقُولُ هَؤُلَاءِ أَهْوَى وَأَكْبَىٰ ﴿١١﴾ إِنِّي ظَنَنْتُ أَنِّي مُلْكٌ حِسَابِيَّةٌ ﴿١٢﴾ فَهُوَ فِي عِيشَةٍ رَاضِيَةٍ ﴿١٣﴾ فِي جَنَّةٍ عَالِيَةٍ ﴿١٤﴾ قُطُوفُهَا دَانِيَةٌ ﴿١٥﴾ كُلُوا وَأَشْرَبُوا وَهَنِيئًا يَمِرًا اسْلَفْتُمْ فِي الْأَيَّامِ الْآخِيَةِ ﴿١٦﴾ وَأَمَّا مَنْ أَوْقَرَ كَلْبِيَّةً، بِشِمَالِهِ، فَيَقُولُ يَلِيَنِّي لِرَأْوَتِ كَلْبِيَّةٍ ﴿١٧﴾ وَلَرَأْدٍ مَا حِسَابِيَّةٍ ﴿١٨﴾ يَلِيَنِّيهَا كَأَنَّ الْقَاضِيَةَ ﴿١٩﴾ مَا عَنَى عَنَى مَالِيَّةٍ ﴿٢٠﴾ هَلَكَ عَنَى سُلْطَنِيَّتِهِ ﴿٢١﴾ خَذُرُوا فَعُلُوهُ ﴿٢٢﴾ فَالْبَحِيمِ صَلُوهُ ﴿٢٣﴾ ثُمَّ فِي سُلَيْلَةٍ ذَرَّعَهَا سَعْمُونَ ذَرْعًا فَاَسْلُكُوهُ ﴿٢٤﴾ إِنَّهُ كَانَ لَا يُؤْمِنُ بِاللَّهِ الْعَظِيمِ ﴿٢٥﴾ وَلَا يَحْضُ عَلَىٰ طَعَامِ الْمِسْكِينِ ﴿٢٦﴾

විනාශයක් කළ හැකි (වේගවත් හා දිගු කාලීන) සුළඟක් මගින් විනාශ කරනු ලැබුණි.
 1 එම සුළඟ ඔහු ඔවුන් මත රාත්‍රී හතකද දහවල් අටකද ඔවුන්ව සමූල ඝාතනය කිරීම සඳහා එවිය. (මෙම කාලය තුළ අඛණ්ඩව හැඳු සුළඟ ඔවුන් මත කුඩාගල් කැටද විසි කළේය.) ඒවායින් (ඔවුන්ගේ ස්ථානවලින්) එම සමූහයා මුලක් සමග වැටී ඇති ඉදිගස් මෙන් මැටි වැටී සිටිනු දැක ඇත්තෙහුය.
 2 ඔවුන්ගෙන් ඉතිරි වුවත් කිසිවෙකු හෝ නුඹලා දැක ඇත්තෙහුද (ඔවුන්ගෙන් කිසිවෙකු ඉතිරි වූයේ නැත).
 3 තවද ඊර්අවුන් හා ඔහුට පෙර පැමිණියවුන්ද (ලුත් -අලෙයිනිස් සලාම්- තුමාගේ සමූහයා මෙන්) දුතයින්ව බොරු කළවුන්ද (ආදේශ කිරීම, පාපයන් ඇතුළු) වැරදි කළහ.
 4 ඔවුහු ඔවුන්ගේ රක්ෂකයාගේ දුතයින්ට වෙනස්කම් කළහ. එහෙයින් ඔහු (ඔවුන්ගේ ගම් පවුලවකුරු කිරීම, ගල්වරුණා වැස්සවීම ආදී දඬුවම් මගින්) ඔවුන්ව දැඩිව හසුකර ගත්තේය.
 5 නිසත වශයෙන්ම අපි ජලය සීමාව ඉක්මවා (ඉහළට) ගිය විට නුඹලාව නැවේ (නංවා) උස්සාගෙන ආරක්ෂා කළෙමු. (නුඹලා එවිට නුඹලාගේ දෙමව්පියන්ගේ කොඳු ඇට වල සිටියෙහුය. (මෙහි සඳහන් නැව තුඟාන් ගං වතුර අවස්ථාවේ නුත් -අලෙයිනිස් සලාම්- තුමා විස්වාස වන්තයින්ව නංවා ගෙන ගිය නැවයි.)
 6 (නුත් -අලෙයිනිස් සලාම්- තුමාගේ සමූහය විනාශ කරන ලද මෙම සිද්ධිය මුහම්මද් -සල්ලල්ලාහු

අලෙයිනි වසල්ලම්- තුමාණන්ගේ අනුගාමිකයින් වන) නුඹලාට එක් උපදේශයක් ලෙස අප පත් කිරීම සඳහා ද (මනනය කර) ආරක්ෂා කරන කන් (මගින්) එය (මනනය කර) ආරක්ෂා කර (දැනුවත් කිරීම සඳහා ද අපි එය නුඹලාට ප්‍රකාශ කරමු).
 13 (විනිශ්චය දිනය ඇති විටම) නළාවෙන් වරක් පිඹ.
 14 පොළොව ද කඳු ද උස්සා ඒ දෙකම එකවරට කොටා සුනුවිසුනු කළ විට
 15 එම දිනයේ ඇතිවිය යුතු (අවසන් දිනය) ඇතිවෙයි.
 16 තවද අහස් පැළී යයි. (මලක්වරු එහි සිට බිමට බසිති.) ඒ දවස එය දුර්වලව පෙනෙයි.
 17 තවද මලක්වරු එහි පැහවල පෙනී සිටිති. (දෙවියන් අණ කළ වහා බිමට බැස එහි සිටින අයට වටකර ගනිති.) ඒ දවස නුඹලා දෙවියන්ගේ අර්ෂය ඔවුන්ට ඉහළින් අට දෙනෙකු උසුලාගෙන සිටී.
 18 එ දවසේ නුඹලා (විභාගය සඳහා අල්ලාත් වෙත) ඉදිරිපත් කරනු ලබන්නෙහුය. කිසිම සැඟවුන විෂයක්ම නුඹලාගෙන් නොසැඟවෙයි.
 19 තමාගේ (ක්‍රියාවන් ලියා පදිංචි කරන ලද) සටහන් පොත ඔහුගේ දකුණු අතට දෙනු ලැබුවෙක් මෙන් මගේ සටහන් පොත ගෙන කියවා බලනු"යි තම සටහන් පොත බලා සතුවන් ප්‍රකාශ කරයි.
 20 (තව දුරටත් ඔහු කියයි.) මම (විනිශ්චය දිනයේ) විභාගයට මුහුණ දෙන බව (මිනිතලයේ) දැන සිටියෙමි (යැයි ද ප්‍රකාශ කරයි)
 21 එහෙයින් ඔහු තාප්තිමත් විය හැකි ජීවිතයක සිටී. (ජීවත් වෙයි)
 22 ඔහු උසස් ස්වර්ගයන්හි සිටී. (ඒවා තත්ත්වයෙන්ද ස්ථානයෙන්ද උසස්ව ඒවාය. මන්ද ඒවා අහසට ඉහළින් පෙනෙන්නේය.)
 23 එහි කඩාගත හැකි පලතුරු සම්පයේය. (ඒවායේ පලතුරු සිටගත් වාඩි වූ හා භාන්සි වූ හැම කෙනෙකුම සම්පය.)
 24 (ඔවුන්ව බලා වෙසේ කියනු ලබයි. නුඹලා ලෝකයේ) ගත වූ දවස්වල (පරලොව සඳහා) කලින් එවූ දෑ වල (යහපත් ක්‍රියා හේතුවෙන්) සතුවන් (ඇති නරම්) බුද්දිහ. තවද පානය කරනු.
 25 ඔහුගේ හොඳ නරක (ලියා පදිංචි කළ) සටහන් පොත වම් අතට දෙනු ලැබූ පුද්ගලයා මෙසේ කියයි. 'මගේ සටහන් පොත මට නොදී ඉන්නට තිබුණා නොවී ද?
 26 තවද මගේ විභාගය කුමක්දැ? යි මා නොදැන සිටිය යුතු නොවී ද?
 27 එය (මට ඇතිවූ මරණය) අවසානයක් විය යුතු නොවී ද? (ඔහුගේ සටහන් පොතේ ඇති නරක ක්‍රියාවන් ද එයින් තමාට ලැබීමට ඇති දඬුවම ද දැන තමාට ඇති වූ මරණය අවසානයක් විය යුතු නොවී දැයි කැමති වෙයි)
 28 මගේ වස්තුව (අල්ලාත්ගේ දඬුවමෙන් මාව බේරා ගැනීමට) ප්‍රයෝජනවත් නොවීය.
 29 (මා තබාගෙන සිටී) මගේ සාධක (නැතිනම් මගේ නිලතල) මගෙන් ඉවත් වී විනාශ විය.
 30 (මෙසේ ඔහු ප්‍රකාශ කරන විට අල්ලාත්) මොහුව අල්ලුව (මොහුගේ අත් බෙල්ලට තබා) විලංගු දමනු' (යි ප්‍රකාශ කරයි.)



- 31 පසුව මොහුව නිරයට ඇතුළු කරනු.
- 32 පසුව ඊයන් හැත්තැවක් දිග දුම්වැලෙහි මොහුව අමුණානු. (යනුවෙන් අණ කරයි.) (සුර්ගයන් රන්මතුල්ලාහි අලෙයිහි තුමා මෙසේ ප්‍රකාශ කරයි. එම දුම්වැල ඔහුගේ අධෝමුඛයෙන් ඇතුළු කර කටින් පිටතට ගෙන එහි ඔහු අමුණනු ලබයි.)
- 33 නියත වශයෙන්ම ඔහු බලවත් අල්ලාහ් පිළිබඳව විශ්වාස කළේ නැත.
- 34 තවද දුප්පතුවට ආහාර දීමට පොළඹවන්නෙකුව සිටියේද නැත.
- 35 තවද ඔහුට මෙහි සම්ප වුවෝ (නැදැයින් හෝ මිතුරන්) කිසිවෙක් නොසිටිති. (ඔවුහු කිසිවෙක් මොහුට ප්‍රයෝජනවත් වීමට හෝ මොහු වෙනුවෙන් අනුකම්පා බස් දෙසීමට හෝ නොඑහි. මන්ද එය නැදැයෙක් තවත් නැදැයෙකුගෙන්ද හිතවතෙක් තවත් හිතවතෙකුගෙන් ද වෙන්වී දුවන දවසකි.)
- 36 තවද ඔවුනට (ඔවුන්ගේ ශරීරවලින් ගලා බසින) සැරවා හැර වෙනත් ආහාරයක් නොමැත.
- 37 ලොව පවිකාරයින් ලෙස සිටි අය පමණක් එය අනුභව කරති.
- 38 නුඹලාට බැලිය හැකි දෑ මත මම දිවුරමි.
- 39 තවද නුඹලාට බැලිය නොහැකි දෑ මතද (මම දිවුරමි)
- 40 නියත වශයෙන්ම මෙය ගෞරවනීය දුතයෙකුගේ වදනකි. (මෙය නබි සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තුමාණන් විසින් කියවා පෙන්වනු ලැබූ වදනකි. නැතිනම් මෙහි අර්ථය පිබිඹුල් අලෙයිහිස් සලාම් තුමා විසින් නබි තුමාණන්ට කියා දෙනු ලබන කුර්ආනයයි.)
- 41 (නුඹලා සිතන්නා සේ) මෙය කවියෙකුගේ වදනක් නොවේ. (මෙම වැකි කාව්‍යයන්ට සාපේක්ෂ ඒවා නොවේ) ඉතා අඩුවෙන්ම නුඹලා විශ්වාස කරන්නෙහුය.
- 42 (තවද නුඹලා වාද කරන්නා සේ) මෙය ශාස්ත්‍ර කියන්නාගේ වදනක් ද නොවේ. (ශාස්ත්‍ර යනු වෙනත් දෙයකි. එයටත් කුර්ආනයටත් කිසිම සම්බන්ධයක් නැත) නුඹලා ඉතා අඩුවෙන්ම උපදෙස් ලබන්නෙහුය.
- 43 (මෙය) ලෝකවාසීන්ගේ රක්ෂකයාගෙන් පහළ කරන ලද (ධර්මයයි.)
- 44 ඔහු (එම දුතයා) අප පිළිබඳව (අප නොකී) සමහර වදන් වැකි ගොතා කියයි නම්
- 45 ඔහුගේ දකුණු අත අල්වා ගනිමු.
- 46 පසුව ඔහුගේ (පිටකොන්දේ සිට හදවතට සම්බන්ධ) පිවනාලය කපා දමන්නෙමු. (ඔහුව අපි ඉතා දැඩිව වේදනාවට ලක් කරමු.)
- 47 (එසේ අප වේදනාවට ලක් කරද්දී) ඔහුව (එම වේදනාවෙන්) වළක්වන්නන් කිසිවෙක් නොසිටින්නෝය. (මෙසේ හිබිය දී ඔහු අප පිළිබඳව බොරු කියන්නේ කෙසේද?)
- 48 නියත වශයෙන්ම මෙය (අල්-කුර්ආනය) බිය බැතිකම ඇති අයට එක් උපදේශයකි. (මෙයින් ප්‍රයෝජනය ලබන්නේ ඔවුහුය.)
- 49 නුඹලා අතර (මෙම කුර්ආනය) බොරුකළ හැකි අයද සිටිතියි අපි දනිමු. (අපි එයට නියමිත විපාක ඔවුනට දෙන්නෙමු)
- 50 තවද නියත වශයෙන්ම මෙය (අල්-කුර්ආනය)

فَلَيْسَ لَهُ الْيَوْمَ هَاهُنَا حَمِيمٌ ﴿٣٥﴾ وَلَا طَعَامٌ إِلَّا مِنْ غَسِيلٍ ﴿٣٦﴾ لَا يَأْكُلُهُ إِلَّا الْخَاطِطُونَ ﴿٣٧﴾ فَلَا أَقِيمٌ يَمَانُصُرُونَ ﴿٣٨﴾ وَمَا لَا نُبْصِرُونَ ﴿٣٩﴾ إِنَّهُ لَقَوْلُ رَسُولٍ كَرِيمٍ ﴿٤٠﴾ وَمَا هُوَ بِقَوْلِ شَاعِرٍ قَلِيلًا مَّا تُوْمَنُونَ ﴿٤١﴾ وَلَا بِقَوْلِ كَاهِنٍ قَلِيلًا مَّا تَذْكُرُونَ ﴿٤٢﴾ نَزِيلٌ مِنْ رَبِّ الْعَالَمِينَ ﴿٤٣﴾ وَلَوْ نَقُولُ عَلَيْنا بَعْضُ الْأَقْوَابِلِ ﴿٤٤﴾ لَأَخَذْنَا مِنْهُ بِالْيَمِينِ ﴿٤٥﴾ ثُمَّ لَقَطَعْنَا مِنْهُ الْوَتِينَ ﴿٤٦﴾ فَمَا يَنْكُرُونَ مِنْ أَحَدٍ عَنْهُ حَلِيزِينَ ﴿٤٧﴾ وَإِنَّهُ لَلَّذِكْرُ لِلْمُتَّقِينَ ﴿٤٨﴾ وَإِنَّا لَعَالَمُونَ مِنْكُمْ مُكْذِبِينَ ﴿٤٩﴾ وَإِنَّهُ لِحَسْرَةٌ عَلَى الْكَافِرِينَ ﴿٥٠﴾ وَإِنَّهُ لَلْحَقُّ الْيَقِينُ ﴿٥١﴾ فَسَبِّحْ بِحَمْدِ رَبِّكَ الْعَظِيمِ ﴿٥٢﴾

سُورَةُ الْمُحَجَّلَاتِ

بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ

سَأَلَ سَائِلٌ بِعَذَابٍ وَاقِعٍ ﴿١﴾ لِلْكَافِرِينَ لَيْسَ لَهُ دَافِعٌ ﴿٢﴾ مِنَ اللَّهِ ذِي الْمَعَارِجِ ﴿٣﴾ تَعْرُجُ الْمَلَائِكَةُ وَالرُّوحُ إِلَيْهِ فِي يَوْمٍ كَانَ مِقْدَارُهُ خَمْسِينَ أَلْفَ سَنَةٍ ﴿٤﴾ فَأَصْبَرَ صَبْرًا جَبِيلًا ﴿٥﴾ إِنَّهُمْ بَرَوْنَهُ بَعِيدًا ﴿٦﴾ وَنَرْنَهُ فَرَبًّا ﴿٧﴾ يَوْمَ تَكُونُ السَّمَاءُ كَالْهَيْلِ ﴿٨﴾ وَتَكُونُ الْجِبَالُ كَالْعِهْنِ ﴿٩﴾ وَلَا يَسْتَلُّ حِمِيمٌ حَمِيمًا ﴿١٠﴾

ප්‍රතික්ෂේප කරන්නන්ට පසුතැවිල්ල (ද ශෝකයද) ඇති කළ හැක්කකි.

51 නියත වශයෙන්ම මෙය ස්ථිර සත්‍යයකි.

52 නුඹ ගෞරවනීය නුඹේ දෙවියන්ගේ ශුද්ධ නාමයෙන් තුහි කරති.

අල්- මආරිප්

- 1 පවතින දඬුවම පිළිබඳව ඇසිය යුතු එකෙකු ඇසිය. (නල්ලර් ඉබ්නු භාරිස් නමැත්තා දෙවියනි, මෙය නුඹ වෙතින් එන සත්‍යයක් වන්නේ නම් අහසේ සිට අපට ගල් වරුණාව වස්සවනු මැනවි නැතිනම් අපට හිංසාකාරී දඬුවම ගෙන එනු මැනවියි ප්‍රාර්ථනා කළේය.)
- 2 ප්‍රතික්ෂේප කරන්නන්ට (සිදුකරන එම දඬුවම) වළක්වන්නවුන් කිසිවෙකු නැත.
- 3 (මලක්වරු) ඒ මත නැගී යන ඉණිමංවලින් යුත් අල්ලාහ්ගෙන් (එම දඬුවම සිදුවෙයි.)
- 4 මලක්වරුද පිබිඹුල් (අලෙයිහිස් සලාම් තුමන්)ද අල්ලාහ් වෙත (එම පියගැට පෙළවල් මගින්) දවසකින් ඉහළට යති. එහි ප්‍රමාණය (මෙලොව අවුරුදු වලින්) අවුරුදු පහක් දහසකි. (මෙය ගැත්තන් විභාගය සඳහා මහ්ෂර් පිටියේ සිටින කාලය වෙයි. ඉන්පසු ස්වර්ගවාසීන් ස්වර්ගයට ද නිරයේ වැසියන් නිරයට ද යන්නෝය.)
- 5 (නුඹලාගේ දුෂ්කරතා අල්ලාහ් හැර අනෙක් අයට

11 بَصُرُوهُمْ يَوْمَ الْمُجْرِمِ لَوْ يَفْتَدِي مِنْ عَذَابِ يَوْمِئِذٍ بِبَنِيهِ
 12 وَصَحْبَتِهِ وَأَخِيهِ 13 وَفَصِيلَتِهِ الَّتِي تُؤْتِيهِ 14 وَمَنْ فِي الْأَرْضِ
 جَمِيعًا ثُمَّ يُنْجِيهِ 15 كَلَّا إِنَّمَا الظَّنُّ 16 نَزَاعَةٌ لِلنَّسْوَى 17 تَدْعُوا
 18 مَنْ أَدْبَرَ وَتَوَلَّى 19 وَجَمَعَ فَأَوْعَى 20 إِنَّ الْإِنْسَانَ خَلْقٌ هَلُوعًا
 21 إِذَا مَسَّهُ الشَّرُّ جَزُوعًا 22 وَإِذَا مَسَّهُ الْخَيْرُ مَنُوعًا 23 إِلَّا
 24 الْمَصْلِينَ 25 الَّذِينَ هُمْ عَلَى صَلَاتِهِمْ دَائِمُونَ 26 وَالَّذِينَ فِي
 27 أَمْوَالِهِمْ حَقٌّ مَعْلُومٌ 28 لِلسَّائِلِ وَالْمَحْرُومِ 29 وَالَّذِينَ يُصَدِّقُونَ
 30 بِيَوْمِ الدِّينِ 31 وَالَّذِينَ هُمْ مِنْ عَذَابِ رَبِّهِمْ مُشْفِقُونَ 32 إِنَّ عَذَابَ
 33 رَبِّهِمْ غَيْرُ مَأْمُونٍ 34 وَالَّذِينَ هُمْ لِفُرُوجِهِمْ حَافِظُونَ 35 إِلَّا عَلَى
 36 أَرْوِحِهِمْ أَوْ مَا مَلَكَتْ أَيْمَانُهُمْ فَإِنَّهُمْ غَيْرُ مَلُومِينَ 37 فَمَنْ ابْتَغَى وَرَاءَ
 38 ذَلِكَ فَاتُّلِقْ هُمْ الْعَادُونَ 39 وَالَّذِينَ هُمْ لِأَمْتِنَتِهِمْ وَعَهْدِهِمْ رِعُونَ
 40 وَالَّذِينَ هُمْ بِشَهَادَتِهِمْ قَائِمُونَ 41 وَالَّذِينَ هُمْ عَلَى صَلَاتِهِمْ حَافِظُونَ
 42 أُولَئِكَ فِي جَنَّاتٍ مُكْرَمُونَ 43 فَمَالِ الَّذِينَ كَفَرُوا قِيَامًا مَهْطِعِينَ
 44 عَنِ اليمِينِ وَعَنِ الشِّمَالِ عِزِينَ 45 أَبْطِغْ كُلَّ أَمْرِي مَنَّهُمْ
 46 أَنْ يَدْخُلَ جَنَّةَ نَعِيمٍ 47 كَلَّا إِنَّا خَلَقْنَاهُمْ مِمَّا يَعْلَمُونَ 48

පැමිණිලි නොකර) නුඹලා මනා අන්දමින් ඉවසා ගනු.
 6 නියත වශයෙන්ම ඔවුහු දුරස්ථව (සිදුවිය නොහැක්කක් ලෙස) දකිති.
 7 අපි එය සමීප දෙයක් ලෙස දකිමු.
 8 උණු කරන ලද සෙම්බුව බවට පත්වන දවසේ (එය සිදුවෙයි.)
 9 තවද කඳු සායම් කවන ලද පුළුන් මෙන් පවතින දිනයේ (එය සිදුවෙයි.)
 10 (එහි සිදුවන හයානක සිදුවීම් හේතුකොට ගෙන) මිතුරෙක් අනෙක් මිතුරාගෙන් (කිසිවක්) නොඅසයි.
 11 ඔවුන්ට ඔවුන්ව (මිතුරන්ව) පෙන්වනු ඇත. (එකෙක් අනෙකාට හඳුනා ගත්තද ඔහු අනෙකාගෙන් කිසිවක් අසන්නේ හෝ කථා කරන්නේ නැත.) වරද කළ තැනැත්තා එ දවසේ (විනිශ්චය දිනයේ) දඬුවමෙන් (තමාට ආරක්ෂා කර ගැනීම සඳහා) තම දරුවන්ව ඇපයට දීමට උත්සාහ කරයි.
 12 තවද ඔහුගේ බිරිය ද සහෝදරයාට ද
 13 (උප්කර අවස්ථාවල) ඔහුට උදව් කරන (සමීප) නායින්ව ද
 14 තවද පොළොවේ සිටින හැම කෙනෙකුටම (ඇපයට දී) තමාට ආරක්ෂා කර ගැනීමට උත්සාහ කරයි.
 15 එසේ කළ නොහැක. නියත වශයෙන්ම එය (උලලා ඇවිලෙන) 'ලලා' නමැති නිරයයි.
 16 එය හිසේ හම ගලවා දැමිය හැක්කකි.
 17 එය (ලෝකයේ සත්‍යයෙන්) පසුබට වී නොසලකා

සිටියවුන්ව කැඳවයි.
 18 තවද වස්තුව රැස්කර (වියදම් නොකර) මලවල දමා ආරක්ෂා කළවුන්ව ද කැඳවයි.
 19 නියත වශයෙන්ම මිනිසා (ඉතාමත් තත්භාවෙන් යුක්තව) තැනි ගැස්මෙන් යුත් එකෙකු ලෙස මවනු ලැබීය.
 20 ඔහුට යම් (සාගින්න හා අසනීපය වැනි) අයහපත්කි සිදුවුවොත් අධික වශයෙන් තැනිගනී.
 21 තවද ඔහුට (වස්තුව වැනි) යහපත්කි සිදුවුවොත් (එය වියදම් නොකර) වළක්වන්නෙකුට සිටී.
 22 සලාතය ඉටු කරන්නන් හැර (ඔවුහු එම ගුණාංගයන්ගෙන් යුක්ත නොවෙති.)
 23 ඔවුහු ඔවුන්ගේ සලාතයෙහි ස්ථාවරව සිටිති. (සලාතය එයට නියමිත වේලාවේ ඉටු කරති. සලාතය හැර ඔවුන්ගේ අවධානය වෙන කිසිවක් නොහරවයි.)
 24 තවද ඔවුන්ගේ වස්තු වල දැනුවත් කරනු ලැබූ කොටසක් ඇත. (සකාත් වැනි වනාවත් ඉටු කරති.)
 25 යාවකයින්ට ද දුප්පතුන්ට ද (කොටස් ඇත.)
 26 තවද ඔවුහු විපාක දෙනු ලබන (විනිශ්චය) දිනය සත්‍ය බව පිළිගනිති.
 27 (ඔවුහු නැමදම් වත්පිළිවෙන් ඉටු කළ ද) ඔවුන්ගේ රක්ෂකයාගේ වේදනාවට බියවෙමින් සිටිති.
 28 නියත වශයෙන්ම ඔවුන්ගේ රක්ෂකයාගේ වේදනාව ගැන නොබියව සිටිය යුත්තක් නොවේ. (ඒ ගැන සැවොම බිය විය යුතුය.)
 29 තවද ඔවුහු ඔවුන්ගේ රහස්‍ය ආරක්ෂා කර ගනිති.
 30 ඔවුන්ගේ බිරියන්ටද තම දකුණත අයිති කරගත් (වහල) ස්ත්‍රීන්ට ද හැර (හෙළි නොකරති.) එසේ මොවුහු හෙළිකරන අවස්ථාවේ නියත වශයෙන්ම මොවුහු දෝෂයට ලක් නොවෙති.
 31 ඊට එහා කවරෙක් හෝ සොයන්නේ නම් ඔවුහු සීමාව ඉක්මවුවෝය.
 32 තවද ඔවුහු තම ප්‍රවේශම් සහිත දෑ ද ගිවිසුම් ද ආරක්ෂා කර ගනිති. (ප්‍රවේශම් සහිත දෑ හි වංචා නොකරති. ගිවිසුම් කඩ නොකරති.)
 33 (නැඳැයින් - දුරස්ථ වූ නැතිනම් උස් පහත් හේදයකින් තොරව) ඔවුන්ගේ සාක්ෂි (ක්‍රමානුකූලව) ඉටු කරති.
 34 තවද ඔවුහු තම සලාතය ආරක්ෂා කර ගනිති. (සලාතය අතහැර වෙනත් කටයුතුවල නොයෙදෙති. එහි යහපත මැකෙන ක්‍රියාවන් ද නොකරති.)
 35 ඔවුහු (ඉහත සඳහන් ගුණයෙන් යුක්ත වුවො) ස්වර්ගයන්හි ගෞරව කරනු ලබන්නෝය.
 36 (නබිවරයාණනි.) ප්‍රතික්ෂේප කරන්නන්ට කුමක් සිදුවීද? (ඔවුහු නුඹට බොරුකර සමච්චල් කිරීම සඳහා) බෙලි දිගු කරමින් වේගයෙන් පැමිණෙති.
 37 (නබි තුමාගේ) දකුණු පසින්ද වම් පසින්ද විවිධ කණ්ඩායම් වශයෙන් (වෙන්වී සිටිති.)
 38 ඔවුන්ගෙන් හැම කෙනෙකුම දයාවන්ගෙන් පිරි ස්වර්ගයට ඇතුල් කරවීම ආශා කරති.
 39 එසේ නොවේ. නියත වශයෙන්ම අපි ඔවුන්ව ඔවුන් දන්නා දෙයින් මවා ඇත්තෙමු. (ඔවුන් දැන සිටින ශුක්‍රධාතුවෙන් අපි මැවීමෙමු. නබි සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තුමාණන් මෙම



වැකිය කියවූ විට එතුමන්ගේ අල්ලේ කෙළ ගසා එමත තම ඇඟිල්ල තබා මෙසේ කීහ. අල්ලාහ් ප්‍රකාශ කරයි. 'මනුෂ්‍යය මෙවැනි දෙයකින් නුඹව මැවූ පසු නුඹ මා (කිසිවක්) නොහැකි කෙනෙකු කිරීමට උත්සාහ කරන්නෙහි ද?' -ඉබ්නු මාජන්-

40 නියත වශයෙන් අප ශක්තිමත් අය යැයි නැගෙන හිරෙහි ද බටහිරෙහි ද රක්ෂකයා මත මම දිවරම්.

41 පව් කරන මොවුන්ව විනාශ කර අපට අවනත වන) මොවුන්ට වඩා වැදගත් අයව අප විකල්ප වශයෙන් ගෙන ඒමට (ශක්තිය ඇති අයයි. අප එසේ කිරීමට සිතුවහොත්) අපව අබිබවා යා නොහැක.

42 ඔවුන්ට පොරොන්දු වූ (විනිශ්චය) දිනය ඔවුන් හමුවෙන තුරු (ඔවුන්ව මංමුළාවේ) ගිලෙන්නත් ලෙල්ලම් කරන්නන් අත්හරිනු)

43 ඔවුහු (ඔවුන්ගේ) සොහොන්වලින් කඩිනමින් පිටවන දිනයේ ඔවුන් සිටුවා ඇති කොඩියක් කරා වේගයෙන් යන්නාසේ වෙයි)

44 ඔවුන්ගේ බැලීම (නින්දිතවී) පහත් වූ ස්වභාවයෙන් (තදබල) නින්දාව ඔවුන්ව වසා ගනී. ඔවුන්ට පොරොන්දු වූ දිනය එයයි.

නුහ්

1 ඔවුන්ට හිංසාකාරී වේදනාව ඒමට පෙර නුඹ නුඹේ සමූහයාට අවවාද කරති"යි පවසා අපි නුහ්(අලෙයිහිස් සලාම්)ව ඔහුගේ සමූහයාට දතයෙකු ලෙස එවූයෙමු. (නුහ් අලෙයිහිස් සලාම් ලොවට එවන ලද ප්‍රථම රසුල්වරයෙකු -දතයෙකු- වන්නේය)

2 එතුමා (තම සමූහයා අමතා) මෙසේ කීය. 'මාගේ පනයිනි. මම නුඹලාට පැහැදිලිව අවවාද කරමි.

3 4 නුඹලා අල්ලාහ්ට බිය වී ඔහුට නැමදම් ඉටු කරනු. තවද නුඹලා මට අවනත වනු. තවද නියමිත කාල සීමාවක් දක්වා නුඹලාව (නුඹලාගේ මරණය) පසුවට කල් දමයි. නියත වශයෙන්ම අල්ලාහ්ගේ නියමිත දිනය පැමිණී විට එය ප්‍රමාද නොකෙරේ. නුඹලා දැනුම ඇත්තවුන් නම් (අල්ලාහ්ගේ දිනය ප්‍රමාද නොකරන බව දැන ගන්නෙහුය)

5 ඔහු (නුහ් අලෙයිහිස් සලාම්) මෙසේ පැවසීය. 'මගේ රක්ෂකයාණනි, මගේ සමූහයාව දීවා රාත්‍රී (නුඹව විශ්වාස කරන ලෙස) කැඳවූයෙමි.

6 එහෙත් මගේ කැඳවීම (කුමක් කරා ඔවුන්ව කැඳවනු ලැබුවේ ද එයින් තව දුරටත්) දුරස්ථ වීම ඔවුන්ව වර්ධනය කළේය.

7 නුඹ ක්ෂමාව දීම සඳහා (නුඹව විශ්වාස කර නුඹට අවනත වන ලෙස) ඔවුන්ව මා කැඳවූ හැම අවස්ථාවකම ඔවුහු (මගේ කැඳවීම නොඇසීම පිණිස) ඔවුන්ගේ ඇඟිලි ඔවුන්ගේ කන්වල ඔබා ගත්හ. තවද ඔවුහු (මා නොදැක සිටීම සඳහා ඔවුන්ගේ මුහුණ) ඔවුන්ගේ ඇඳමෙන් වසාගත්හ. ඔවුන්ගේ (ප්‍රතික්ෂේප කිරීමෙහිම) දිගටම තදබල ලෙස අහංකාරකම පෙන්නුවහ.

فَلَا أَقِيمُ رَبِّ الْمَشْرِقِ وَالْمَغْرِبِ إِنَّا لَقَادِرُونَ ﴿٤٠﴾ عَلَى أَنْ نُبَدِّلَ خَيْرًا مِنْهُمْ وَمَا نَحْنُ بِمَسْبُوقِينَ ﴿٤١﴾ فَذَرَهُمْ مَحْضُوا وَيَلْبِسُوا حَتَّى يُلَاقُوا يَوْمَهُمُ الَّذِي يَوْمَعُدُونَ ﴿٤٢﴾ يَوْمَ يَخْرُجُونَ مِنَ الْأَجْدَاثِ سِرَاعًا كَأَنَّهُمْ إِلَى نُصُبٍ يُوفِصُونَ ﴿٤٣﴾ خَشِيعَةً أَبْصَرُهُمْ تَرَهِفُهُمْ ذَلَّةٌ ذَلِكَ الْيَوْمُ الَّذِي كَانُوا يُوعَدُونَ ﴿٤٤﴾

سُورَةُ نُوحٍ

بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ

إِنَّا أَرْسَلْنَا نُوحًا إِلَى قَوْمِهِ أَنْ أَنْذِرْ قَوْمَكَ مِنْ قَبْلِ أَنْ يَأْتِيَهُمْ عَذَابٌ أَلِيمٌ ﴿١﴾ قَالَ يَقَوْمِ إِنِّي لَكُمْ نَذِيرٌ مُبِينٌ ﴿٢﴾ أَنْ أَعْبُدُوا اللَّهَ وَأَتَّقُوهُ وَأَطِيعُوا ﴿٣﴾ يَغْفِرْ لَكُمْ مِنْ ذُنُوبِكُمْ وَيُخْرِجَكُمْ إِلَى أَجَلٍ مُسَمًّى إِنَّ أَجَلَ اللَّهِ إِذَا جَاءَ لَا يُؤَخَّرُ لَوْ كُنْتُمْ تَعْلَمُونَ ﴿٤﴾ قَالَ رَبِّ إِنِّي دَعَوْتُ قَوْمِي لَبِئْسَ مَا تَنهَى عَنْهُ ﴿٥﴾ فَلَمْ يَزِدْهُمْ دُعَايَ إِلَّا فِرَارًا ﴿٦﴾ وَإِنِّي كُلَّمَا دَعَوْتُهُمْ لِتَغْفِرَ لَهُمْ جَعَلُوا أَصْنَاعَهُمْ فِيءًا إِذَا نَهَيْتُهُمْ أَنْ يَسْتَغْفِرُوا لِذُنُوبِهِمْ وَأَنْهُمْ يُسْتَكْبَرُونَ ﴿٧﴾ ثُمَّ إِنِّي دَعَوْتُهُمْ جَهَارًا ﴿٨﴾ ثُمَّ إِنِّي أَعْلَنْتُ لَهُمْ وَأَسْرَرْتُ لَهُمْ إِسْرَارًا ﴿٩﴾ فَقُلْتُ اسْتَغْفِرُوا رَبَّكُمْ إِنَّهُ كَانَ غَفَّارًا ﴿١٠﴾

8 පසුව මම ඔවුන්ව ප්‍රසිද්ධියේද කැඳවූයෙමි.

9 තවද ප්‍රසිද්ධියේද (එකිනෙකා තනිව හමු වී) රහසිගතවද කැඳවීමි. (විවිධ වෙනස් වූ මාර්ග අනුගමනය කරමින් කැඳවිය)

10 මම (ඔවුන්ට මෙසේ කීවෙමි). නුඹලා රක්ෂකයාණන්ගෙන් පාප ක්ෂමාව අයදීනු. නියත වශයෙන්ම ඔහු පාපයන් වැඩියෙන් ක්ෂමා කරන්නෙකුට සිටියි.

11 (නුඹලා මෙසේ පාප ක්ෂමාව අයදින්නහු නම්) දිගටම අධිකව වහින වැස්ස නුඹලාට එවයි. (වැස්ස, ආහාර ආදිය අප ලබා ගැනීමට අවශ්‍ය සාධක වලින් පාප ක්ෂමාව අයදීම වැදගත් තැනක් ගන්නා බව මෙම වාක්‍යය අපව දැනුවත් කරයි.)

12 තවද වස්තූන්ද දුරුවන්ද ලබා දෙයි. නුඹලාට වතු ද ඇති කර දෙයි. ඔයවල් ද ලබා දෙයි.

13 නුඹලාට කුමක් සිදුවීද? අල්ලාහ්ට බියනොවී (ඔහුගේ) මහිමය නුඹලා නොදැන සිටින්නෙහුය.

14 ඔහු නුඹලාව විවිධ පියවරවල් වලින් මැවීය. (ආරම්භයේ ශුඛාණුවක් ලෙසද පසුව ලේ කැටියක් ලෙසද මස් වදැල්ලක් ලෙසද මවා නුඹලාව සම්පූර්ණ කළේය. පසුව ලදරු අවධිය ලවා අවධිය, තරුණ අවධිය, වියපත් අවධිය යනුවෙන් විවිධ පියවරවල් නුඹලාට ඇති කළේය. මෙවන්

يُرْسِلَ السَّمَاءَ عَلَيْكُمْ مِدْرَارًا ﴿١١﴾ وَيُمْدِدْكُمْ بِأَمْوَالٍ وَأَنْبِيَاءٍ وَيَجْعَلْ
 لَكُمْ جَنَّاتٍ وَيَجْعَلْ لَكُمْ أَنْهَارًا ﴿١٢﴾ مَا لَكُمْ لَا تَرْجُونَ لِلَّهِ وَقَارًا ﴿١٣﴾
 وَقَدْ خَلَقَكُمْ أَطْوَارًا ﴿١٤﴾ أَلَمْ تَرَوْا كَيْفَ خَلَقَ اللَّهُ سَمْعَ سَمَوَاتٍ
 طَبَاقًا ﴿١٥﴾ وَجَعَلَ الْقَمَرُ فِيهِنَّ نُورًا وَجَعَلَ الشَّمْسُ سِرَاجًا ﴿١٦﴾
 وَاللَّهُ أَنْبَتَكُمْ مِنَ الْأَرْضِ نَبَاتًا ﴿١٧﴾ ثُمَّ يُعِيدْكُمْ فِيهَا وَيُخْرِجْكُمْ
 إِخْرَاجًا ﴿١٨﴾ وَاللَّهُ جَعَلَ لَكُمْ الْأَرْضَ بِسَاطًا ﴿١٩﴾ لِيَسْتَلْكُمْ مِنْهَا
 سُبُلًا فِجَاجًا ﴿٢٠﴾ قَالَ نُوحٌ رَبِّ إِنِّهْمُ عَصَوْنِي وَأَتَّبَعُوا مِنْ لَدُنِّي
 مَا لَهُمْ وَوَلَدُهُمْ إِلَّا خَسَارًا ﴿٢١﴾ وَمَكَرُوا مَكْرًا كَبِيرًا ﴿٢٢﴾ وَقَالُوا
 لَا نَذَرُنَّ الْهَيْكَلَ وَلَا الذَّرْنَ وَدَا وَلَا سَوَاعَا وَلَا يَغُوثَ وَيَعُوقَ
 وَنَسْرًا ﴿٢٣﴾ وَقَدْ أَضَلُّوا كَثِيرًا وَلَا تَزِدِ الظَّالِمِينَ إِلَّا ضَلَالًا ﴿٢٤﴾
 مِمَّا خَطَبْتَهُمْ أَغْرَفُوا فَأَدْخَلُوا نَارًا فَامْرَأَتُهَا أُنْصَارًا كَالَّذِينَ
 لَا يُؤْمِنُونَ بِاللَّهِ وَالْيَوْمِ الْآخِرِ يَكْفُرُونَ ﴿٢٥﴾ وَقَالَ نُوحٌ رَبِّ لَا تَذَرْنِي فَرْدًا
 وَلَا يَكْفُرْ بِي وَاللَّهُ عَالِمُ الْمُؤْمِنِينَ ﴿٢٦﴾ إِنَّكَ أَنْتَ تَذَرُهُمْ يُضِلُّوكَ وَمَا يُكَذِّبُوكَ
 وَلَا يَلِدُوا إِلَّا فِجْرًا كَمَا كَفَرُوا ﴿٢٧﴾ رَبِّ اغْفِرْ لِي وَلِوَالِدَيَّ وَلِمَنْ دَخَلَ بَيْتَكَ
 مُؤْمِنًا وَالْمُؤْمِنِينَ وَالْمُؤْمِنَاتِ وَلَا تَزِدِ الظَّالِمِينَ إِلَّا بَارًا ﴿٢٨﴾

අල්ලාහ්ව ගෞරව කිරීමෙහිලා නුඹලා නොසැලකිලිමත් වනුයේ කෙසේද?
 15 අල්ලාහ් අහස් හත (එක පිට එක) ලෙස මවා ඇත්තේ කෙසේදැයි නුඹලා නොදැනුවෙහුද?
 16 තවද ඒවායින් පොළොවට ආලෝකය දිය හැකි (අහසේ) වන්දියාද නිර්මාණය කළේය. තවද සූර්යයා (ලෝකයට) පහනක් ලෙසද නිර්මාණය කළේය.
 17 අල්ලාහ් නුඹලාට පොළොවේ සිට අලංකාර අයුරින් නිර්මාණය කළේය. (ආදම් -අලෙයිහිස් සලාම්- තුමා පොළොවේ මතුපිට තිබුණ පසින් මැවීය. ඔහුගේ පරම්පරාව එහි මතුපිට දකින්නට ඇති ශාක හා සත්වයින් ආදිය අනුභව කිරීමට සලස්වා ව්‍යාප්ත වීමට සැලැස්වීය)
 18 පසුව එතුළ (භූමිය තුළ) ට නුඹලාට යවයි. (නුඹලා මරණයට පත් වී භූමිය තුළ මිහිදත් කිරීමෙන් පසු නුඹලාගේ දේහය පස්වී ඒ සමග මුසුවෙයි.) තවද (විනිශ්චය දිනයේ නැගිටවීම මගින් නැවතත්) නුඹලාට එයින් මතු කරවයි.
 19 අල්ලාහ් නුඹලාට පොළොව ඇතිරිල්ලක් කළේය.
 20 එහි නුඹලා විශාල පාරවල්වල ගමන් කිරීම සඳහා (මෙසේ ඇතිරිල්ලක් කළේය)
 21 නූත් (අලෙයිහිස් සලාම්) තුමා මෙසේ කීය. 'මගේ දෙවියනි, ඔවුන් මට වෙනස්කම් කර කාගේ

වතුන් හා දරුවන්ද ඔවුන්ට පාඩුව පමණක් ඇති කරන්නේද එවැනි අය ව අනුගමනය කළහ. ඔවුන්ගේ වස්තූන්ද දරුවන්ද මෙලොව මංමුලාවද පරලොවදී දැඩුවම පමණක්ද වර්ධනය කරන්නේය)
 22 තවද මට විරුද්ධව මහා කුමන්ත්‍රණ කරති.
 23 තවද ඔවුහු (නායකයින් ඩාලයින්ට මෙසේ කීහ.) නුඹලා නුඹලාගේ දෙවිවරුන්ව අත් නොහරිනු. (ඒවා ඔවුන් අතර පෙනෙන පිළිරු වන්නේය. පසුව අරාබි රටේ ජනතාවද නමැදුම් කළේ මේවාට ය) නුඹලා පැමිණි වද, සුවා, යකුස්, යඌක් නස්ර් ආදී දෙවිවරුන්ව අත් නොහරිනු. (ඒවා ආදම් (අලෙ) තුමා හා නූත් (අලෙ) තුමා අතර කාලය තුළ පීවත් වූ සමහර සැදැහැවතුන්ගේ නමය. මොවුහු ඔවුන්ගේ නමැදුම් ස්ථානවල ඔවුන්ව සිහිපත් කිරීමේ අරමුණින් පිළිරු අඹා ගත්හ. ඔවුන්ගේ රළු පරම්පරාව පැමිණි විට ඉඩිලිස් ඔවුන් අමතා නුඹලාගේ මුතුන් මිත්තන් නැමැදුම් කළේ මේවාටය. නුඹලාද මේවාටම නමැදුම් ඉටු කරනු"යි කීය. එහෙයින් මොවුහුද ඒවාටම නැමැදුම් කළහ. පිළිම වන්දනාව ආරම්භ වූයේ එදා සිටය. පසුව මෙම පිළිම අරාබිකරයටද පැමිණ ඒවාට අරාබි ගෝත්‍රිකයින් බොහොමයක්ද නමැදුම් කළහ.
 24 තවද ඔවුහු (නායකයෝ) බොහෝ දෙනෙකුට මංමුලා කළහ. අක්‍රමිකතා කරන්නන්ට පාඩුව ම අධික කරත්වා?
 25 ඔවුන් කළ පාපයන් හේතුකොට ගෙන ඔවුහු (තුඹාන් ගංවතුර මගින්) ගිල්වනු ලැබූහ. (විනිශ්චය දිනයේ) ඔවුහු ගින්නට ඇතුල් කරනු ලබන්නෝය. (එය අපාය ගින්නයි) අල්ලාහ්ව හැර ඔවුහු කිසිදු උදව් කරවෙකුට ලබා නොගන්නෝය.
 26 නූත් (අලෙයිහිස් සලාම්) තුමා මෙසේ කීය. මගේ දෙවියනි, පොළොවේ ප්‍රතික්ෂේප කරන්නන් කිසිවෙකුට අත් නොහරිනු මැනවි. (අල්ලාහ් වහි මගින් කලින්ම ඔහුට විශ්වාස කළ අයට අමතරව වෙන කිසිවෙකු විශ්වාස නොකරන බව දැනුම් දුන් පසු විශ්වාස නොමැතිව මෙසේ ප්‍රාර්ථනා කළෝය. අල්ලාහ් එතුමාගේ ප්‍රාර්ථනය පිළිගෙන ඔවුන්ව විනාශ කළේය)
 27 නියත වශයෙන් නුඹ ඔවුන්ව අත් හරින්නේනම් ඔවුහු නුඹේ ගැත්තන්ව (සත්‍යයට පිටුපා) මං මුලා කරවති. තවද නුඹේ (දයාවන්ට) අධිකව කළගුණ අමතක කරන නරක අයවම ප්‍රසූත කරන්නෝය.
 28 මගේ දෙවියනි, මටද මගේ දෙගුරුන්ට ද මගේ නිවසේ මුමින්වරු ලෙස ඇතුල් වූවන්ටද විශ්වාස වන්නයින් වන ගැහැණුන් හා පිරිමින් සියල්ලටමද (පව් ක්ෂමා කරත්වා තවද අක්‍රමිකා කරන්නවුන්ට විනාශය මිස අධික නොකරනු මැනවි (අවසන් දිනය දක්වා අක්‍රමිකතා කරන සියල්ලෝම මෙයට ඇතුළත් වෙති.



අල් - පින්

1 (නබි වරයාණනි) නුඹ පවසනු. (නියත වශයෙන්ම මා කියවන මෙම කුර්ආනයට පින්වරුන් ගෙන් එක් කණ්ඩායමක් සවන් දුන්නේ යැයි (පිඬිරිල් - අලෙයිතිස් සලාම්- මගින්) මට දැනුම් දී ඇත. (ඔවුහු ඉක්මනින් සුරාවට සවන් දුන් බව ප්‍රකාශ වී ඇත. පින්වරුන්ගෙන් දේව දුතයින් කිසිවෙක් එවනු ලැබුයේ නැත. මිනිසුන් හට දුතයින් ලෙස එවූ අයම ඔවුන්ටද දුතයින් වන්නේය) ඔවුහු (තම කණ්ඩායම වෙතට ගිය විට) නියත වශයෙන්ම අපි විස්මයජනක කුර්ආනයකට සවන් දුනිමුයි කීහ.

2 එය සෘජු මග කරා මග පෙන්වයි. එහෙයින් අපි එය විශ්වාස කළෙමු. තවද අපි අපේ දෙවියන්ට කිසිවක් ආදේශ නොකරන්නෙමු.

3 තවද අපගේ දෙවියන්ගේ ගෞරවය උසස්ය. ඔහු බිරිය හෝ දරුවන්ව හෝ ගත්තේ නැත.

4 තවද නියතවශයෙන්ම අප අතරේ නුගතූන් අල්ලාහ් මත නොහොබිනා (අසාධාරණකම් හා දෙවියන් ප්‍රතික්ෂේප කිරීම මගින්ද ඉතා නරක) වචන කියමින් සිටියහ.

5 මිනිසුන්ද පින්වරුන්ද (අල්ලාහ්ට ආදේශ වුවෙක්ද, බිරිය හා දරුවන්ද ඇතැයි කී අවස්ථාවේ) අල්ලාහ්ගේ නමින් බොරු නොකියන්නෝ යැයි අපි සිතුවෙමු. (එහෙයින් ඔවුන්ව අපි සැබෑ කළෙමු)

6 තවද මිනිසුන්ගෙන් සමහරෙක් පින්වරුන්ගෙන් ආරක්ෂාව සොයමින් සිටියහ. (ආරාධින්නගෙන් කෙනෙකුට කොතැනක හෝ කඳු බෑවුමක නතර වීමට සිදු වුවහොත් ඔහු මෙසේ කියයි. මෙම බෑවුමේ නායකයාගෙන් පින්වරුන්ට අයති) ඔවුන්ගේ නුගතූන්ගෙන් ආරක්ෂාව පතම්. පසුව ඔහු එළිවනතුරු එම පින්වරයාගේ ආරක්ෂාව යටතේ සිටි බව පැවසෙයි) ඔවුහු (පින්වරු) මොවුන්ට (ඔවුන්ගේ ආරක්ෂාව පැතු මිනිසුන්ට) දුෂ්කරතාව වැඩි කළහ.

7 තවද නුඹලා සිතූ පරිදි අල්ලාහ් කිසිවෙකු (විනිශ්චය දිනයේ) නොනැග්වුවන්ගේ යැයි සිතා සිටියහ.)

8 අපි (සුපුරුදු පරිදි) අහසට අත තබා එහි තොරතුරු සොයා බැලුවෙමු. (හොරෙන් තොරතුරු නොඅසා) තදින් වළක්වන ආරක්ෂකයින් ගෙන්ද (මලක්වරු ගෙන්ද ගිනි පන්දම් මගින් ද පුරවා ඇති බවට අපි එය දුටුවෙමු. (මෙම ආරක්ෂාව මුහම්මද් -සල්ලේලාහු අලෙයිති විසල්ලම්- තුමාණන් නබිවරයා ලෙස එවීමෙන් පසු සංවිධනය කෙරිණ.)

9 (මලක්වරුන්ගේ කතා බස්වලට සවන්දී ඒවා ශාස්ත්‍ර කියන අය වෙත ගෙන යාමට) අහසේ සමහර ස්ථානවල අපි වාඩි වී සිටියෙමු. දැනට කිසිවෙකු (එසේ) අසයි නම් ඔහු (තමාට) බලාපොරොත්තුවෙන් සිටින (භාරකාවලින් පිටවන) ගිනි පන්දම් ලබා ගන්නේය.

10 (අල්ලාහ් අහස මෙතරම් තදින් ආරක්ෂා කිරීම තුළින්) පොළොවේ සිටිනවුන්ට අයහපතක් මනාප වූයේද නැත්නම් ඔවුන්ගේ දෙවියා ඔවුන්ට යහපත මනාප වූයේ දැයි අපි නොදනිමු. ඉබිනු ෂෙෂ්ද් (රන්) තුමා මෙසේ ප්‍රකාශ කරයි. ඉබිලිස් මෙම බාධකය තුළින් පොළොවේ සිටින අයට දඬුවමක්

سُورَةُ الْجِنِّ

بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ

قُلْ أُوْحِيْ اِلَيَّ اَنْهُ اسْتَمَعَ فَرَقَرَمِنَ الْجِنِّ فَقَالُوْا اِنَّا سَمِعْنَا قُرْءَانًا عَجَبًا ۝۱ يَهْدِيْ اِلَى الرُّشْدِ فَاَمْنَابِهٖۚ وَلَنْ نُشْرِكَ بِرَبِّنَا اَحَدًا ۝۲ وَاَنْهٗ تَعْلٰى جَدُّ رَبِّنَا مَا اتَّخَذَ صَاحِبَةً وَّلَا وَلَدًا ۝۳ وَاَنْهٗ كَانَ يَقُوْلُ سَفِيْهًا عَلٰى اَللّٰهِ شَطَطًا ۝۴ وَاَنَا ظَنَنَّا اَنْ لَّنْ نَقُوْلَ الْاِنْسُ وَالْجِنُّ عَلٰى اَللّٰهِ كَذِبًا ۝۵ وَاَنْهٗ كَانَ رِجَالٌ مِّنَ الْاِنْسِ يَعُوْذُوْنَ بِرِجَالٍ مِّنَ الْجِنِّ فَرَادُوْهُم رَهَقًا ۝۶ وَاَنْهُمْ ظَنُّوْا كَمَا ظَنَنْتُمْ اَنْ لَّنْ يَبْعَثَ اَللّٰهُ اَحَدًا ۝۷ وَاَنَا لَمَسْنَا السَّمَآءَ فَوَجَدْنَهَا مِلْبَدًا حَرَسًا شَدِيْدًا وَاَوْشِبًا ۝۸ وَاَنَا كُنَّا نَقْعُدُ مِنْهَا مَقْعِدًا لِّلسَّمْعِۙ فَمَنْ يَسْتَمِعُ الْاَنْ يَحْدِثْهُ شَهَابًا بِرُصْدَا ۝۹ وَاَنَا لَا نَدْرِيْ اَشْرًا رَّيْدُ يَمْنٰ فِى الْاَرْضِ اَمْ اَرَادَ بِهٖم رُحْمًا رَّشْدًا ۝۱۰ وَاَنَا مِمَّا الصَّلٰىحُوْنَ وَمِمَّا دُوْنَ ذٰلِكَ كُنَّا طَرِيْقًا قَدَدًا ۝۱۱ وَاَنَا ظَنَنَّا اَنْ لَّنْ نُّعْجِزَ اَللّٰهَ فِى الْاَرْضِ وَلَنْ نُعْجِزَهُۥ هَرَبًا ۝۱۲ وَاَنَا لَمَّا سَمِعْنَا اَلْمُهْدٰىءَ اَمَّنَابِهٖۙ فَمَنْ يُؤْمِنُ بِرَبِّهٖۚ فَلَا يَحْاَفُ بِحَسٰ وَّلَا رَهَقًا ۝۱۳

පහළ කිරීමට යන්නේද? නැතිනම් ඔවුන්ට දුතයෙකු එවන්නේ දැයි අපි නොදනිමු.

11 (අප කුර්ආනයට සවන් දුන් පසු) අප අතරෙන් (විශ්වාස කළ) යහපත් ගැත්තන්ද සිටියෝය. තවද (විශ්වාස නොකර) එයට වෙනස් වූ අයද සිටියහ. අපි වෙනස් වූ විවිධ කණ්ඩායම් වශයෙන් සිටියෙමු. (සරද් - රන්මතුල්ලාහි අලෙයිති- තුමා මෙසේ ප්‍රකාශ කරයි. ඔවුනතර මුස්ලිම්වරුන් යුදෙව්වන් ක්‍රිස්තියානීන් අග්නි වන්දනා කරන්නන් යනුවෙන් විවිධ කොටස් සිටියෝය.)

12 (අල්ලාහ් අපට දඬුවම් කිරීමට මනාප වූයේ නම් ඒ සඳහා) අල්ලාහ්ව නොහැකි කෙනෙකු බවට අප විසින් පත් කළ නොහැකි බව ද නැතිනම් අපි පලා දුවමින් ඔහු (අපට දඬුවම් කිරීමට) නොහැකි කෙනෙකු බවට පත් කළ නොහැකි බව ද අපි මහපොළොවේ දැන සිටියෙමු. (ඔහු අපට දඬුවම් කරන්නේ නම් අපට එයින් බේරිය නොහැක.)

13 තවද නියත වශයෙන්ම අප සෘජුමග (අල් කුර්ආනය) ඇසූ පමණින් එය අපි විශ්වාස කළෙමු. කවරෙකු තම රක්ෂකයාව විශ්වාස කරන්නේද ඔවුහු (තම යහපත් ක්‍රියාවන්ගෙන් නැත්නම් වස්තුවෙන්) අඬුවෙන් ගැන හෝ අසාධාරණයක් ගැන හෝ බිය නොවෙති.

14 තවද නියත වශයෙන්ම අප අතරේ (විශ්වාස කළ) මුස්ලිම් වරුද සිටිති. (සෘජු මගින් වෙන් වී

وَأَنَا مِنَ الْمُسْلِمِينَ وَمِنَ الْفَاسِقِينَ فَمَنْ أَسْلَمَ فَأُولَئِكَ تَحَرَّوْا رَشْدًا ۝۱۴ وَأَمَّا الْفَاسِقُونَ فَكَانُوا أَيْحَتَمَ حَطْبًا ۝۱۵ وَأَلْوِ اسْتَقَمُوا عَلَى الطَّرِيفَةِ لَا سَقَيْنَهُمْ مَاءَ عَدَا ۝۱۶ لَنْفِتْنَهُمْ فِيهِ وَمَنْ يُعْرِضْ عَن ذِكْرِ رَبِّهِ يَسْلُكْهُ عَذَابًا صَعَدًا ۝۱۷ وَأَنَّ الْمَسْجِدَ لِلَّهِ فَلَا تَدْعُوا مَعَ اللَّهِ أَحَدًا ۝۱۸ وَأَنَّهُ لَمَّا قَامَ عَبْدُ اللَّهِ يَدْعُوهُ كَادُوا يَكُونُونَ عَلَيْهِ لِبَدًا ۝۱۹ قُلْ إِنَّمَا أَدْعُوا رَبِّي وَلَا أَشْرِكُ بِهِ أَحَدًا ۝۲۰ قُلْ إِنِّي لَا أَمْلِكُ لَكُمْ ضَرًّا وَلَا رَشَدًا ۝۲۱ قُلْ إِنِّي لَنْ مَجْرُبِي مِنَ اللَّهِ أَحَدٌ وَلَنْ أَجِدَ مِنْ دُونِهِ مُلْتَحَدًا ۝۲۲ إِلَّا بَلَاغًا مِنَ اللَّهِ وَرِسَالَاتِهِ وَمَنْ يَعْصِ اللَّهَ وَرَسُولَهُ فَإِنَّ لَهُ نَارَ جَهَنَّمَ خَالِدًا فِيهَا أَبَدًا ۝۲۳ حَتَّىٰ إِذَا رَأَوْا بُعَدُونَ فَسَيَعْلَمُونَ مَنْ أَضَعَفَ نَاصِرًا وَأَقْلَبَ عَدَدًا ۝۲۴ قُلْ إِنْ أَدْرَيْتُمْ أَقْرَبُ مَا تُوَعَّدُونَ أَمْ يَجْعَلُ لَهُ رَبِّي أَمَدًا ۝۲۵ عَلِيمُ الْغَيْبِ فَلَا يُظْهِرُ عَلَىٰ غَيْبِهِ أَحَدًا ۝۲۶ إِلَّا مَن أَرَادَ مِن رَّسُولِهِ فَإِنَّهُ يَسْلُكُ مِنْ بَيْنِ يَدَيْهِ وَمِنْ خَلْفِهِ رَصَدًا ۝۲۷ لِيَعْلَمَ مَنْ قَدْ أَبْلَغُوا رَسَلَتِ رَبِّهِمْ وَأَحَاطَ بِمَا لَدَيْهِمْ وَأَحْصَىٰ كُلَّ شَيْءٍ عَدَدًا ۝۲۸

ගිය) අක්‍රමිකතා කරන අයද සිටිති. ඉස්ලාමය පිළිගත් අය සෘජු මග සොයා ලබා ගත්හ.

15) තවද අක්‍රමිකතා කළවුන් නිරයේ ඉන්ධන බවට පත් වූහ. ප්‍රතික්ෂේප කළවුන් නිරයේ දව්‍යාලත්තා සේ ඔවුහුද දවනු ලබන්නෝය.

16) තවද ඔවුහු (ජීන්වරු ද මිනිස්සු ද සෘජු මගේ ස්ථාවරව සිටින්නම් අපි ඔවුනට අධික ජලය ලබා දෙන්නෙමු.)

17) එයට ඔවුහු (කෙසේ කළගුණ සලකන්නෙහු ද යන වග) අපි පරීක්ෂාකර (දැන) ගැනීම (අපි එය ලබා දෙන්නෙමු) කවරෙකු කුර්ආනය (නැතිනම් උපදේශය) නොසලකා හරින්නේද ඔහුට දුෂ්කර වේදනාව තුළට ඔහු ඇතුළත් කරවයි.

18) තවද මස්පිද් සියල්ල අල්ලාහ්ට අයිති ඒවාය. (පිළිම වලට හෝ වෙන කවරෙකු සඳහා හෝ ගොඩ නැගුන ඒවා නොවේ) එහෙයින් නුඹලා අල්ලාහ් සමග වෙන කිසිවෙකුට ආරාධනා නොකරනු. මන්ද ප්‍රාර්ථනයද එක් නැමදමක් වන්නේය.

19) තවද නියත වශයෙන්ම අල්ලාහ්ගේ ගැන්නාවු (නබි සල්ලල්ලාහු අලෙයිති වසල්ලම් තුමාණන් බද්න් අල් නත්ලා නමැති ස්ථානයේ අල්ලාහ්ට නැමදම් ඉටුකර) ඔහු වෙත ප්‍රාර්ථනා කරන්න පටන් ගත් අවස්ථාවේ දී ඔවුහු (ජීන්වරුන් කුර්ආනයට සවන් දීම සඳහා) එකෙක් අනෙකා සමග ළංවී සිටීමට උත්සාහ කළහ.

20) (නබිවරයාණනි,) නුඹ ප්‍රකාශ කරති. නියත වශයෙන්ම මම කැඳවන්නේ මගේ රක්ෂකයාණන් පමණි. ඔහුට කිසිවක් ආදේශ නොකරමි.

21) (නබිවරයාණනි,) නියත වශයෙන්ම මම නුඹලාට හානියක් හෝ යහපතක් කළ නොහැක්කෙමි. (මෙලොව හෝ පරලොව නුඹලාට සිදුවිය හැකි හානියක් වැළැක්වීමට හෝ නුඹලාට යහපතක් ඇති කිරීමට හෝ මට නොහැක.)

22) (නබිවරයාණනි,) නුඹ ප්‍රකාශ කරනු. නියත වශයෙන්ම අල්ලාහ් වෙතින් කිසිවෙකු මා බේරාගැනීමට නොහැක්කේය. අභයදානය මා හට ලබා ගත හැක්කේ ඔහුගෙන් පමණය.

23) අල්ලාහ්ගෙන් හා ඔහුගේ දුත මෙහෙවරෙන්ද දැනුවත් කරන දෑ හැර (මගෙන් කිසිවක් කළ නොහැක. අනන්‍යන්ට මා කියන දෑ මම පිළිපදිමි. ඒවා ඉටු කළහොත් මම බේරෙන්නෙමි. නැතිනම් මමද විනාශ වෙමි.) කවරෙකු අල්ලාහ්ට ද ඔහුගේ දුතයාටද (විශ්වාස කිරීම ප්‍රතික්ෂේප කර) වෙනස්කම් කරන්නෝද ඔවුනට දිගුකල් නැවති සිටින නිරය ඇත.

24) ඔවුනට පොරොන්ද වූ (විනිශ්චය දිනය) ඔවුහු දුටු සැකින් උදව් කරුවන්ගෙන් දුර්වල වුවන්ද සංඛ්‍යාවෙන් අඩු වුවන්ද කවුරුන් දැයි ඔවුහු (ප්‍රතික්ෂේප කළ අය) දැන ගනිති. (විශ්වාස වන්තයින්ද නැතිනම් ප්‍රතික්ෂේප කරන්නන් දැයි දැන ගනිති.)

25) (නබිවරයාණනි,) නුඹ කියති. නුඹලාට පොරොන්ද වූන (විනිශ්චය දිනය) සම්පද? නැතිනම් මගේ රක්ෂකයාණන් එයට දිනයක් නියම කර (ප්‍රමාද කර)යි ද? යි මම නොදනිමි. (විනිශ්චය දිනය කවදා දැයි අල්ලාහ් හැර වෙන කිසිවෙක් නොදන්නෝය)

26) ඔහු සැඟවුන දෑ දන්නේය. තමා විසින් සඟවන දෑ ඔහු කිසිවෙකුට හෙළි නොකරයි.

27) තමා පිළිගත් දුතයෙකුට හැර (සැඟවුන දෑ කිසිවෙකුට හෙළි නොකරයි. දේව දුතයින්ගෙන් තමාට මනාප කෙනෙකුට තමාට මනාප ප්‍රමාණයක් වහි මගින් ඔහු හෙළි කරයි. එසේ සමහර සැඟවුන දෑ වහි මගින් දැනගෙන ප්‍රකාශ කිරීම ඔවුන්ගේ මු:පිසා (ප්‍රාතිහාර්ය) ලෙසද නබින්වයේ සංකේත ලෙසද ඇති කළේය. ශාස්ත්‍රකරුවන්ට මේවා දැනගත නොහැක. ඔවුහු අනුමාන කරමින් දෙවියන් මත බොරු පවසති. ඔවුහු (එම දැනුම ප්‍රතික්ෂේප කරන අය) නියත වශයෙන්ම අල්ලාහ් එම දුතයාට පෙරද, පසුද (ඔහුට) ආරක්ෂා කළ යුත්තන්ව (මලක්වරුන්ව) ඔවුන් සමග ගමන් කරවයි. (ඔහු වෙත අල්ලාහ් හෙළිකර දුන් සමහර සැඟවුන දැනුම් ඇති බව දැනගත් ඡෛනාන් ඔවුන්ගෙන් එය ඇසීමට උත්සාහ නොකර සිටීමට මෙසේ කළේය.

28) ඔවුන්ගේ රක්ෂකයාගේ දුත මෙහෙවර ඔවුහු පෙන්වා දුන්බව ඔහු දැන ගැනීම පිණිස, (ඔවුනට ආරක්ෂාව ඇති කළේය) තවද ඔවුන් සතුව ඇති සෑම දෙයක්ම ඔහු වටකර දැන ගත්තේය. තවද සෑම දෙයක්ම ගණනය කර තබා ඇත්තේය.



අල් මුස්සම්මල්

1 පොරවාගත් පුද්ගලයා, (නඩි - සල්ලල්ලාහු අලෙයිති වලසල්ලම්- තුමාණන්ට වහි ආරම්භ වූ විට එතුමාණෝ බිය වූහ. එයින් එතුමාණෝ තම ඇඳුමෙන් පොරවාගෙන සිටියහ. දෙවන වරද මලක්වරයාගේ හඬ ඇසුන විට තම බිරිය වෙත ගොස් තමාව පොරවන ලෙස කිය. එම අවස්ථාවේ අල්ලාහ් මෙසේ ඇමතීය. වහි පහළ වෙන්න පටන් ගත් විට එතුමන්ට හුරු වී ය ඉවත් විය.)

2 රාත්‍රියේ සමහර වේලාවන් හැර රාත්‍රියේ (අනෙක් වේලාවල) නුඹ සිටගෙන නැමදුම් ඉටු කරනු.

3 නුඹ එහි (රාත්‍රියේ) අඩක් (සිටගෙන නමදී) නැත්නම් එයින් මදක් අඩු කරනු.

4 නැතිනම් එයට වඩා (මදක්) වැඩි කරනු. (අඩක් හෝ තුනෙන් එකක් හෝ තුනෙන් දෙකක් හෝ සලාතයේ යෙදෙහිම දෙවියන් කියන්නාක් මෙන් ඇත. සඳුද් බින් හිසාම් නමැත්තා මෙසේ සදහන් කරයි: මට ආයිනා - රළියල්ලාහු අන්හා- තුමිය ගෙන් නඩි සල්ලල්ලාහු අලෙයිති වසල්ලම්- තුමාගේ රාත්‍රි නැමදුම ගැන මට දන්වනු මැනවි'යි කීම්. එවිට එතුමිය නුඹ සුරා මුසම්මල් නොකියවූ වෙහිදැ'යි ඇසුවාය. මම 'ඔව්, කියවා ඇත්තේම යනුවෙන් කීවෙමි. පසුව ඇය මෙසේ පැවසුවාය. එම පරිච්ඡේදයේ ආරම්භයේ රාත්‍රි නැමදුම අල්ලාහ් අනිවාර්ය කළේය. නඩි - සල්ලල්ලාහු අලෙයිති වසල්ලම් තුමා හා එතුමාණන්ගේ මිතුරන් වසරක් පුරා ඔවුන්ගේ පාද ඉදිමෙන තුරු සිටගෙන නමැදුම් ඉටු කළහ. මෙම පරිච්ඡේදයේ අවසන් කොටස අල්ලාහ් වසරක් අහසේ රඳවා ගත්තේය. වසරකට පසු රාත්‍රි සලාතයේ පහසුකම් සලසන අවසන් වැඩි පහළ කළේය. රාත්‍රි සලාතය අනිවාර්ය වී පසුව සුන්නන් එනම් අතිරේක බවට පත් විය) අල්-කුර්ආනය නුඹ නිසි ආකාරව (වේගවත් නොවී, එහි නීති පිළිපැද) කියවති.

5 නියත වශයෙන්ම නුඹට බර වැඩි (කුර්ආනය) පහළ කරන්නෙමු. (එහි නියම කෙරෙන වගකීම් හරාම්, හලාල් හා සීමාවන් ආදිය බර ප්වාය. අල්ලාහ්ගේ අනුග්‍රහය ලද අයෙකුම එය දැරා ගත්තේය)

6 නින්දෙන් පසුව අවදි වී ඉටුකරන සලාතය වූ රාත්‍රි සලාතය (දිවද හදවතට ද) සෘජුභාවය ඇති කිරීමේ විෂයෙහි ශක්තිමත් වෙයි. තවද වදනින් සෘජු එකක් දවන්නේය (රාත්‍රි කාලයේ නිහඬතාව ඇති නිසා දිවද හදවතද එක් වී කියවිය හැකිය)

7 නියත වශයෙන්ම (නඩි වරයාණනි) නුඹව දිවා කාලයේ අධික වැඩි කටයුතු ඇත. (එහෙයින් රාත්‍රියේ නුඹ සලාතයේ යෙදෙහි)

8 නුඹ නුඹේ රක්ෂකයාගේ නාමය මෙනෙහි කරති. තවද (ඔහුට නැමදුම් කිරීම මගින්ද ඔහු ළඟ ඇති දයාවන් සෙවීම මගින් ද) ඔහු කරාම ළංවෙති.

9 (ඔහු) නැගෙනහිරෙහි ද බටහිරෙහිද රක්ෂකයාය. නුඹ ඔහුවම (නුඹගේ කාර්යයන්හි) වගකීම් භාර කළ යුත්තෙකු වශයෙන් පත් කරති.

10 ඔවුන් කරන ප්‍රකාශ කෙරෙහි නුඹ ඉවසහි. ඔවුන්ව නුඹ ලස්සන අන්දමින් ප්‍රතික්ෂේප කරති. (ඔවුන්ට නුඹ එකට එක නොකරති.)

سُورَةُ الْمُرْتَمِلِ

بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ

يَأْتِيهَا الْمُرْمِلُ ١ قَوْلًا لَّيْلًا لَّأَقِيلًا ٢ نَصْفَهُ ٣ أَوْ انْقُصَ مِنْهُ قَلِيلًا ٤ أَوْ زِدْ عَلَيْهِ وَرَتِلَ الْقُرْآنَ تَرْتِيلًا ٥ إِنَّا سَنُلْقِي عَلَيْكَ قَوْلًا تَقِيلًا ٦ إِنَّ لَكَ فِي

النَّهَارِ سَبْحًا طَوِيلًا ٧ وَأَذْكُرُ اسْمَ رَبِّكَ وَتَبَتَّلْ إِلَيْهِ تَتَبِيلًا ٨ رَبُّ الْمَشْرِقِ وَالْمَغْرِبِ لَا إِلَهَ إِلَّا هُوَ فَاتَّخِذْهُ وَكِيلًا ٩ وَأَصْبِرْ عَلَىٰ مَا يَقُولُونَ وَاهْجُرْهُمْ هَجْرًا جَمِيلًا ١٠ وَذَرْنِي وَالْمُكَذِّبِينَ أُولِي النَّعْمَةِ وَمَهَلْهُمُ قَلِيلًا ١١ إِنَّا لَنَدِينَا نَكَالًا وَعِجْمًا ١٢ وَطَعَامًا ذَا عِصَّةٍ وَعَذَابًا أَلِيمًا ١٣ يَوْمَ نَرُجُّ الْأَرْضَ وَالْجِبَالَ

وَكَانَتِ الْجِبَالُ كَثِيرًا مَّوْبِيلًا ١٤ إِنَّا أَرْسَلْنَا إِلَيْكُمْ رَسُولًا شَاهِدًا عَلَىٰكُمْ أَنَّا أَرْسَلْنَا إِلَىٰ فِرْعَوْنَ رَسُولًا ١٥ فَعَصَىٰ فِرْعَوْنُ الرَّسُولَ فَأَخَذْنَاهُ أَخْدًا وَبِيلًا ١٦ فَكَيْفَ تَتَّقُونَ إِن كَفَرْتُمْ يَوْمًا يَجْعَلُ

الْوَالِدَانَ سُيْبًا ١٧ السَّمَاءَ مُنْفَطِرًا بِهِ كَانَ وَعْدُهُ مَفْعُولًا ١٨ إِنَّ هَذِهِ تَذْكَرَةٌ فَمَنْ شَاءَ اتَّخِذْ إِلَىٰ رَبِّهِ سَبِيلًا ١٩

11 නුඹ මාවද සැප පහසුකම් වලින් යුතුව බොරැකරමින් සිටින අයවද අත්හරිති. (ඔවුන්ගේ කටයුත්ත මම භාරගනිමි. නුඹේ අවධානය ඔවුන් වෙත යොමු නොකරති.) ඔවුන්ට ටික කලක් (ඔවුන්ගේ කාලය අවසන් වන තෙක්) අවස්ථාව දෙහි.

12 නියත වශයෙන්ම අප ළඟ විලංගුද (දැවෙමින් තිබෙන) නිරය ද ඇත.

13 තවද හිරවෙන ආහාර ද ඇත. (උගුරේ හිර වී ගිලීමටත් නොහැකිව කෙළ ගැසීමටත් නොහැකිව පැටලෙන ආහාර ඇත.) තවද හිංසාකාරී වේදනාවන්ද ඇත.

14 භූමියද කඳු ද තදින් සෙල වී කඳු පෙරළී වැලි ගොඩවල් බවට පත් වන දිනයේ (හිංසාකාරී වේදනාව ඇත.)

15 නියත වශයෙන්ම අපි ගිරඅවුන්ට දුතයෙකු එව්වා සේ නුඹලාටද නුඹලාගේ ක්‍රියාවන්ට (නුඹලාට) විරුද්ධව සාක්ෂි කියන දුතයෙකුට අපි එවීමෙමු. (නුඹලා ඔහුට වෙතස්කම් කළෙහුය)

16 ගිරඅවුන් එම දුතයාට වෙතස්කම් කළේය. (ඔහුව බොරැකර විශ්වාස කිරීමට ප්‍රතික්ෂේප කළේය.) අපි ඔහුව (ගිලවීම මගින්) තදින් ග්‍රහණය කළෙමු.

17 නුඹලා (දිගටම) දෙවියන් ප්‍රතික්ෂේප කරමින් සිටිනු නම් ළමයින් ව පවා මහල්ලන් බවට පත් කරවන දිනයේ (එහි දඬුවමෙන්) නුඹලා නුඹලාව කෙසේ ආරක්ෂා කර ගන්නෙහුද? (මෙය එම

﴿ إِنَّ رَبَّكَ يَعْلَمُ أَنَّكَ تَقُومُ أَدْنَىٰ مِنْ ثُلُثِي اللَّيْلِ وَيَصُفُّهُ ۖ وَتُنَاسِيهِ ۖ وَطَائِفَةٌ مِّنَ الَّذِينَ مَعَكَ ۗ وَاللَّهُ يُقَدِّرُ اللَّيْلَ وَالنَّهَارَ ۚ عَلِمَ أَن لَّنْ نَّحْضُوهُ فِتَابَ عَلَيْكَ ۚ فَأَقْرَأُ مَا تَبَسَّرَ مِنَ الْقُرْآنِ ۚ عَلِمَ أَن سَيَكُونُ مِنكُم مَّرْضَىٰ ۚ وَآخَرُونَ يَضْرِبُونَ فِي الْأَرْضِ يَبْتَغُونَ مِن فَضْلِ اللَّهِ ۚ وَآخَرُونَ يَقُولُونَ فِي سَبِيلِ اللَّهِ فَأَقْرَأُ مَا تَبَسَّرَ مِنْهُ وَأَقِيمُوا الصَّلَاةَ وَآتُوا الزَّكَاةَ وَاقْرَأُوا لِلَّهِ قَرْضًا حَسَنًا ۚ وَمَا نُقِذُوا لَأَنفُسِكُمْ مِن خَيْرٍ مِّجْدُوهُ ۗ عِنْدَ اللَّهِ هُوَ خَيْرٌ وَأَعْظَمُ ۗ أَجْرًا ۗ وَاسْتَغْفِرُوا لِلَّهِ ۚ إِنَّ اللَّهَ غَفُورٌ رَّحِيمٌ ﴿٢٠﴾

سُورَةُ الْمُدَّثِّرِ

بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ
 بِأَيِّهَا الْمُدَّثِّرُ ﴿١﴾ قُمْ فَأَنْذِرْ ﴿٢﴾ وَرَبِّكَ ذِكْرٌ ﴿٣﴾ وَإِنَّا بَلَكُ فَطَهِّرْ ﴿٤﴾
 وَالرُّجْرُ فَاهْجُرْ ﴿٥﴾ وَلَا تَمَنَّ أَنْ تَمُوتَ وَتَسْكَتَ ﴿٦﴾ وَلِرَبِّكَ فَاصْبِرْ ﴿٧﴾
 فَإِذَا تَنَفَّرْنَا فِي السَّمَاءِ ﴿٨﴾ فَذَلِكَ يَوْمَئِذٍ يَوْمٌ عَسِيرٌ ﴿٩﴾ عَلَى الْكَافِرِينَ
 عَسِيرٌ يَسِيرٌ ﴿١٠﴾ ذَرْنِي وَمَنْ خَلَقْتُ وَحِيدًا ﴿١١﴾ وَجَعَلْتُ لَهُ مَالًا
 مَمْدُودًا ﴿١٢﴾ وَبَنِينَ شُهُودًا ﴿١٣﴾ وَمَهَّدْتُ لَهُ تَمْهِيدًا ﴿١٤﴾ ثُمَّ يَطْمَعُ
 أَن يَارِيكَ ﴿١٥﴾ كَلَّا إِنَّكَ لَأَيُّهَا عَسِيدًا ﴿١٦﴾ سَأُزْهِقُهُ صَعُودًا ﴿١٧﴾

දවසේ භයානක කම කොතරම් දරුණු දැයි පෙන්වන්නේය)

18 (මලක්වරුන් බැසීම සඳහා) අහස එහිදී (එම දවසේ) පැළී යන්නේය. අල්ලාහ්ගේ වචනය (පොරොන්දුව) ඉටු වන්නකි.

19 නියත වශයෙන්ම මේවා (මෙම වැකි මුළුමන්වරුන්ට) උපදේශයන්ය. මනාප අය (අල්ලාහ්ගේ වන් පිළිවෙත් මගින්) ඔහුගේ දෙවියන් කරා මාර්ගයක් සකස් කර ගන්නෝය. (ස්වර්ගයේ ඔහුගේ තෘප්තිය කරා කැඳවාගෙන යන මාර්ගයක් තෝරා ගනිති)

20 නියත වශයෙන්ම නුඹේ රක්ෂකයා නුඹලා (ඔහු අණ කළ පරිදි සමහර අවස්ථාවල) රාත්‍රියේ තුනෙන් දෙකකට වඩා මදක් අඩුවෙන්ද (තවත් සමහරකදී) අඩක්ද (වෙනත් අවස්ථාවලදී) තුනෙන් එක කොටසක්ද රාත්‍රියේ සිට ගෙන නමැදුම් කරන්නෙහු යැයි දනී. තවද නුඹ ළඟ ඇති (නුඹේ මිතුරන්ගෙන්) කොටසක්ද (මෙසේ සිටගෙන නමැදුම් කරන්නෝ යැයි දනී. රාත්‍රිය ද දවාලද ඔහුම ඇති කරන්නේය. (එහෙයින් නුඹලා සිටගෙන කරන නමැදුම් ප්‍රමාණය ඔහු දනී) එය (සිටගෙන නමැදීම) නුඹලා විසින් සම්පූර්ණයෙන් කළ නොහැකි බව ඔහු දැන ඔහු නුඹලාට ක්ෂමා කළේය. (තවද රාත්‍රියේ සිටගෙන නමැදීම අත හැරීමටද සහනය ලබා දුන්නේය) එහෙයින් කුර්ආනයේ කුමක් පහසුවට

ඇත්ද එය කියවනු. (මෙම වැකිය මගින් රාත්‍රියේ අතිවාරයයෙන් සිටගෙන නමැදුම් ඉටුකළ යුතු බවට තීරණ නීතිය වෙනස් කරන ලදී) නුඹලා අතර රෝගීන් සිටින බව ඔහු දනී. (ඔවුහු රාත්‍රියේ සිටගෙන නමැදුම් කිරීමට ශක්තිය නොලබති.) තවද අල්ලාහ්ගේ දැයාව සොයා ගමන් කරන තවත් සමහරු සිටිති. (එයද ඔහු දනී. ඔවුහු තම පිවිතයේ අවශ්‍යතා සපුරා ගැනීම සඳහා වෙළෙඳුම් කර ලාභ ලැබීම සඳහාද වෙනත් රැකියාවන්ටද ගමන් කරති. ඔවුහුද ශක්තිය නොලබති) තවද අල්ලාහ් දනී. ඔවුහුද ශක්තිය නොලබති. අල්ලාහ් රාත්‍රි සලාතය දුෂ්කර විය හැකි හේතූන් තුනක් පෙන්වාදී පොදුවේ සියල්ලන්ටම සහනය ලබා දුන්නේය. එහෙයින් නුඹලා එහිදී පහසු පරිදි කියවනු. තවද නුඹලා (අතිවාරය) සලාතය ඉටුකරනු. තවද නුඹලාගේ (වස්තුවලින් අතිවාරය වූ) සකාත් ද දෙනු. (ඔහුට මනාප යහමගෙහි කියවීමට අල්ලාහ්ට අලංකාර ණය ලබා දෙනු. කුසල්වලින් නුඹලා වෙනුවෙන් කුමක් හෝ කලින් යවන්නනු නම් අල්ලාහ් වෙතින් අගනාවුද ශ්‍රේෂ්ඨ වූද විපාක ලෙස ඒවා දකින්නේහුය. (නුඹලා මරණය දක්වා ප්‍රමාද නොකර කලින් ම දීම අගනේය) නුඹලා අල්ලාහ් පාප ක්ෂමාව අයදීහු. නියත වශයෙන්ම අල්ලාහ් අධිකව ක්ෂමාව දෙන ඉතාමත් කරුණාව දක්වන්නෙකි.

අල් මුද්දස්සිර්

නබි තුමන්ට ආරම්භයේ වහි පහළ වූ පසු වික දවසක් වහි ප්‍රමාද විය. නැවතත් පිබිරිල් (අලෙල) තුමා පැමිණියේය. නබි තුමෝ එතුමන්ව අහසටත් පොළොවටත් අතරේ ආසනයක වාඩි වී සිටිනු දැක සිහිසුන්ව වැටුනාහ. පසුව පියවි සිහිය ලැබ නිවසට ගොස් වතුර දෙන ලෙස ඉල්ලා එය ලබා ගෙන තම සිරුරේ ඉස ගත්හ. පසුව කදීපා (රල) තුමිය අමතා 'මාව පොරවන්නැ'යි පැවසූහ. එම අවස්ථාවේ මෙය පහළ විය.

- 1 පොරවාගෙන සිටින (නුඹ)
- 2 නුඹ නැගිට ගොස් (මක්කාවාසින්ට) අවවාද කරනු. (ඔවුන් ඉස්ලාමය නොපිළිගන්නේ නම් ඔවුන්ට දඬුවම් ඇතැයි කියනු)
- 3 නුඹ (ව මවා පරිපාලනය කරන) රක්ෂකයාණන් උපහාර දක්වනු.
- 4 නුඹේ ඇදුම් (අපිරසිදු නොවී) පිරසිදු ව තබා ගනී. (කිලිව නොවී) පිරසිදුව තබා ගනු.)
- 5 තවද නුඹ පිලිම ප්‍රතික්ෂේප කර (අයිනට කර)හු. (ඒවාට නුඹ නමැදුම් නොකරනු. එය අල්ලාහ්ගේ දඬුවමට හේතු වන්නේය.)
- 6 (නබීන්වයේ බර) නුඹ අධිකව සිතා (එය නුඹේ දෙවියන් වෙත) කියා නොපානු. (නැතිනම් මෙම වැකියේ අදහස නුඹ අධිකව ලැබීමේ අරමුණෙන් උපහාර නොකරනු.)
- 7 (නුඹට විශාල වගකීමක් භාරදී ඇත. ජනතාව නුඹව බලාපොරොත්තු වෙති). එහෙයින් නුඹේ රක්ෂකයා වෙනුවෙන් ඉවසනු.
- 8 (විනිශ්චය දිනය එළඹීම සඳහා) නළාව පිඹිනු ලැබුවහොත්
- 9 එදවස ඉතා දුෂ්කර දිනයකි.



10 දෙවියන් ප්‍රතික්ෂේප කළවන්ට එය පහසු දිනයක් නොවන්නේය.

11 (නබවරයාණනි,) නුඹ මාව ද මා මැවූ ඔහුවද තනිවම අතහැරිනි. (ඔහුට දඬුවම් කිරීම මට භාර දී අත් හරිනි. මෙහි සඳහන් කරන්නේ අල් වලිද් ඩින් මුග්රා බව විවරණ කරුවෝ ප්‍රකාශ කරති.)

12 තවද මම ඔහුට අධික වස්තුවද ලබා දුනිමි.

13 (මක්කමේ) ඔහු ළඟ සිටිය යුතු දරුවන්ව ද (අපි ලබා දුනිමු. තම පියා ලග ඇති තරම් වස්තුව තිබුණ හෙයින් ඉපැයීම සඳහා කිසිදු තැනකට යාමට අවශ්‍යතාවක් නොවිය.)

14 (ඔහුගේ ජීවිතයේ සෑම අංශයක ම) ඔහුට පුළුල් බව ඇති කළෙමු.

15 පසුවද මම ඔහුට (වස්තුව) අධිකව ලබාදීම ඔහු ආශා කරයි.

16 නැත, (එසේ නොව) නියත වශයෙන්ම ඔහු (අප අපගේ නබවරයා වෙත පහළ කළ) වැඩි ප්‍රතික්ෂේප කරන්නෙකුව සිටී.

17 මම (ඔහුට දරා නොගත හැකි) දුෂ්කර දඬුවම් දී ඔහුට හිරහැර කරමි.

18 නියත වශයෙන්ම ඔහු සිතාමතාම (අල්-කුර්ආනයේ විෂයෙහි එක් තීන්දුවක්) ඇති කර ගත්තේය.

19 ඔහු ශාප කරනු ලැබීය. ඔහු කෙසේ (කුර්ආනයේ විෂයෙහි) ඇති කර ගත්තේද?

20 නැවතත් ඔහු ශාප කරනු ලැබීය. ඔහු කෙසේ ඇති කරයි ද?

21 පසුව ඔහු (අල්-කුර්ආනයේ විෂයෙහි කුමන තීරණයක් කියාවිදැ?යි) සිතීය.

22 (කිසිදු තීන්දුවක් නොලැබුන නිසා) පසුව (ඔහුගේ මුහුණ ඇඹුල් කර ගත්තේය)

23 පසුව ඔහු (විශ්වාස නොකර) පසුබට වී උඩගු වූයේය.

24 ඔහු මෙසේ කියා මෙය (අනුන්ගෙන් ඉගෙන ගෙන) ලබා ගත් හුනියම් හැර වෙනත් නැත.

25 මෙය මිනිසුන්ගේ වචන හැර වෙනත් නැත. (අල්ලාහ්ගේ වචනය නොවේ)

26 මම ඔහුව සකර නමැති නිරයේ ඇතුල් කරවමි.

27 "සකර" නමැති නිරය කුමක් දැයි නුඹට දැනුම් දුන්නේ කුමක්ද?

28 කිසිවෙකුට එය අත් හරින්නේ හෝ ඉතිරි කරන්නේ හෝ නැත.

29 (එය) මිනිසුනට (ඔවුන්ගේ පෙනුමට) පෙනී යා හැකි එකකි. (නැතිනම් මෙම වැකියේ අදහස මිනිසුන්ට පුලුස්සා අගුරු කරන්නකි.)

30 එය භාරව (මලක්වරු) දහ නව දෙනෙක් සිටිති. (මෙම වැකිය පහළ වූ විට අඩු ජන්ග් මෙසේ ඇසීය. මුහම්මද්ට සිටින්නේ උදව්කරුවන් දහ නව දෙනෙකු පමණක් ද? නුඹලාගෙන් සිය දෙනෙකු එක් වී ඔවුන්ගෙන් කෙනෙකුට අල්වා පහර දී අපායෙන් පිටතට යාම නොහැකි කාර්යයක්ද? එවිට පහත වැකිය පහළ විය.)

31 නිරයේ වගකිව යුත්තන් ලෙස අපි මලක්වරුන්ව නියම කළෙමු. (ඔවුන් සමඟ සටන් කිරීමට ශක්තිය ඇත්තේ කාහටද ඔවුහු අල්ලාහ් වෙනුවෙන් කෝපවීමෙහි ඉතා දැඩි අය වන්නෝය.) ඔවුනතර (දහනව දෙනෙක් යන) සංඛ්‍යාව ප්‍රතික්ෂේප කරන්නන්

إِنَّهُ فَكَّرَ وَفَدَّرَ ۚ فَفُقِلَ كَيْفَ فَدَّرَ ۚ ثُمَّ فُقِلَ كَيْفَ فَدَّرَ ۚ ثُمَّ نَظَرَ ۚ
 11 ثُمَّ عَبَسَ وَبَسَرَ ۚ ثُمَّ أَدْبَرَ وَاسْتَكْبَرَ ۚ فَفَالَ إِنْ هَذَا إِلَّا بَحْرٌ
 يُؤْتَرُ ۚ 24 إِنْ هَذَا إِلَّا قَوْلُ الْبَشَرِ ۚ 25 سَأَصْلِيهِ سَعْفَرٌ ۚ وَمَا أَدْرَاكَ
 مَا سَعْفَرٌ ۚ 27 لَا بُقْيَ وَلَا نَذْرٌ ۚ 28 لَوَاحَةٌ لِلْبَشَرِ ۚ 29 عَلَيْهَا تِسْعَةَ عَشَرَ
 30 وَمَا جَعَلْنَا أَحْسَبَ النَّارِ إِلَّا مَلَكِيكَةً وَمَا جَعَلْنَا عَدُوَّهُمْ إِلَّا فِتْنَةً
 لِلَّذِينَ كَفَرُوا لِيَسْتَفِيحُوا الَّذِينَ أُوتُوا الْكِتَابَ وَيَزِدَّادَ الَّذِينَ آمَنُوا إِلَيْنَا
 وَلَا يَزِلَّابَ الَّذِينَ أُوتُوا الْكِتَابَ وَالْمُؤْمِنُونَ ۚ وَيَقُولُ الَّذِينَ فِي قُلُوبِهِمْ مَرَضٌ
 وَالْكَافِرُونَ مَاذَا أَرَادَ اللَّهُ بِهَذَا مَثَلًا كَذَلِكَ يُضِلُّ اللَّهُ مَن يَشَاءُ وَيَهْدِي
 مَن يَشَاءُ وَمَا يَعْلَمُ خُودُوكَ إِلَّا هُوَ وَمَا هِيَ إِلَّا ذِكْرٌ لِلْبَشَرِ ۚ 31 كَلَّا
 وَالْقَمَرِ ۚ 32 وَاللَّيْلِ إِذَا أَدْبَرَ ۚ 33 وَالصُّبْحِ إِذَا أَسْفَرَ ۚ 34 إِنَّهَا لَإِحْدَى
 الْكُتُبِ ۚ 35 نَذِيرٌ لِلْبَشَرِ ۚ 36 لِمَن شَاءَ مِنْكُمْ أَن يَتَقَدَّمَ أَوْ يَتَأَخَّرَ ۚ 37 كُلُّ
 نَفْسٍ بِمَا كَسَبَتْ رَهِيْنَةٌ ۚ 38 إِلَّا أَحْسَبَ الْيَهُودَ ۚ 39 فِي جَنَّتِ يَسَاءَ لَوْ
 40 عَنِ الْمُجْرِمِينَ ۚ 41 مَا سَلَكَكُمْ فِي سَقَرٍ ۚ 42 قَالُوا لَوْ نَكُنُ مِنَ
 الْمُصَلِّينَ ۚ 43 وَلَوْ نَكُنُ نَاطِعِي الْمَسْكِينِ ۚ 44 وَكُنَّا نَحْوُ مَعَ
 الْخَاطِئِينَ ۚ 45 وَكُنَّا كَذِبٌ يَوْمَ الدِّينِ ۚ 46 حَتَّىٰ أَتَانَا الْيَقِيْنُ ۚ 47

හට පරීක්ෂණයක් ලෙසම ඇති කළෙමු. (ඔවුන් මේ ගැන කථා කරමින් තව දුරටත් ඔවුන්ට දඬුවමට ලක් කිරීම සඳහාම මෙසේ කළෙමු. පුස්තකය දෙනු ලැබූ අය (මෙම සංඛ්‍යාව ඔවුන්ගේ පුස්තකවල ප්‍රකාශ වූ පරිදි සනාථ වන බැවින්) තහවුරු කර ගැනීම සඳහා ද තවද විශ්වාස කළ අය ඔවුන්ගේ විශ්වාසය තව දුරටත් අධික කර ගැනීම සඳහා ද (අපි මෙසේ කළෙමු). තවද ඔවුන්ගේ හදවත් වල රෝග ඇති අයද (කුහකයින්) ප්‍රතික්ෂේප කරන අයද (දහ නවයක් යන) මෙම (සංඛ්‍යාවේ) උදාහරණය මගින් අල්ලාහ්ගේ මනාපය කුමක්දැ?යි ඇසීම සඳහා ද (අපි මෙසේ කළෙමු). නුඹගේ රක්ෂකයාගේ සේනාවන් පිළිබඳව ඔහුම විනා වෙන කිසිවෙක් නොදන්නෝය. මෙය මිනිසුනට උපදේශයක් හැර වෙනත් නැත.

32 එසේ නොව වන්දයා මත දිවුරා කියමි.
 33 එය පසුබැස යන තත්වයේ උදැසන කාලය මත දිවුරා කියමි.
 34 එය දීප්තිය විහිදුවන තත්වයේ උදැසන කාලය මත දිවුරා කියමි.
 35 නියත වශයෙන්ම එය (සකර) අති විශාල වූ (පරීක්ෂණවලින්) එකකි.
 36 මිනිසුනට අවවාදයක් වූ (පරීක්ෂණවලින් එකකි.)
 37 නුඹලා අතර මනාප වූ අයව (විශ්වාස කිරීම තුළින්) ඉදිරියට යාමට පිළිවන. නැතිනම් (ප්‍රතික්ෂේප කිරීම තුළින්) පසු බැසීමටද පිළිවන.

فَمَا نَفَعُهُمْ شَفَعَةُ الشَّفِيعِينَ ﴿٤٨﴾ فَمَا لَكُمْ عَنِ التَّتَكُّرِ مُعْرِضِينَ ﴿٤٩﴾
 كَانَهُمْ حُمُرٌ مُسْتَنْفِرَةٌ ﴿٥٠﴾ فَزَيَّنْتُمْ مِنْ قَسْوَرَةٍ ﴿٥١﴾ بَلْ يُرِيدُ
 كُلُّ امْرِئٍ مِنْهُمْ أَنْ يُؤْتَى صُحُفًا مُنشَرَةً ﴿٥٢﴾ كَلَّا بَلْ لَا يَخَافُونَ
 الْآخِرَةَ ﴿٥٣﴾ كَلَّا إِنَّهُ تَذَكُّرٌ ﴿٥٤﴾ فَمَنْ شَاءَ ذَكَرْهُ ﴿٥٥﴾
 وَمَا يَذْكُرُونَ إِلَّا أَنْ يَشَاءَ اللَّهُ هُوَ أَهْلُ النَّقْوَى وَأَهْلُ الْمَعْرِفَةِ ﴿٥٦﴾

سُورَةُ الْقِيَامَةِ

بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ
 لَا أُقِيمُ يَوْمَ الْقِيَامَةِ ﴿١﴾ وَلَا أُقِيمُ بِالنَّفْسِ الْوَالِيَةِ ﴿٢﴾ أَيْحَسِبُ
 الْإِنْسَانُ أَنْ لَنْ يَجْمَعَ عِظَامُهُ ﴿٣﴾ بَلَى قَدِيرِينَ عَلِيمًا نَسُوبَى بِنَانِهِ ﴿٤﴾ بَلْ
 يُرِيدُ الْإِنْسَانُ لِيَفْجُرَ أَمَامَهُ ﴿٥﴾ يَسْتَلْ أَيَّانَ يَوْمِ الْقِيَامَةِ ﴿٦﴾ فَإِذَا بَرَأَ أَبْصَرُ ﴿٧﴾
 وَخَسَفَ الْقَمَرُ ﴿٨﴾ وَجُمِعَ الشَّمْسُ وَالْقَمَرُ ﴿٩﴾ قَوْلُ الْإِنْسَانِ يَوْمَئِذٍ
 أَيْنَ الْمَفْرُجِ ﴿١٠﴾ كَلَّا لَا وَزَرَ ﴿١١﴾ إِلَىٰ رَبِّكَ يَوْمَئِذٍ الْمُسْتَقَرُّ ﴿١٢﴾ يُدْعُوا الْإِنْسَانَ
 بِتُؤْمِيهِ بِمَا قَدَّمَ وَأَخَّرَ ﴿١٣﴾ بَلِ الْإِنْسَانُ عَلَىٰ نَفْسِهِ بَصِيرَةٌ ﴿١٤﴾ وَلَوْ أَلْقَىٰ
 مَعَادِيرَهُ ﴿١٥﴾ لَا تَحْرِكُ بِهِ لِسَانَكَ لِتَجْعَلَ بِهِ ﴿١٦﴾ إِنْ عَلَيْنَا جَمْعُهُ
 وَقَرَأَهُ أَنَّهُ ﴿١٧﴾ فَإِذَا قَرَأَهُ فَأَنعِقُوا فَرَقَهُ أَنَّهُ ﴿١٨﴾ ثُمَّ إِنْ عَلَيْنَا مِثْلَانَهُ ﴿١٩﴾

- 38 සෑම ආත්මයක්ම එය සොයා ගත් දෙය අනුව අල්ලා ගනු ලබයි (එය යහපත් නම් ආරක්ෂා කරයි. නැතිනම් ඔහුව විනාශ කරයි)
- 39 (ඔවුන්ගේ) දකුණාතෙහි සටහන් ලේඛන දෙනු ලබන අය හැර (ඔවුන්ගේ කුසල් අධික නිසා ඔවුන්ගේ පාප ක්ෂමා කෙරෙයි.)
- 40 ස්වර්ගයේ එකිනෙකා ඔවුහු විමසා ගනිති.
- 41 වරද කරුවන් ගැන (එකිනෙකා ඔවුහු විමසා ගනිති)
- 42 (ස්වර්ග වාසීහු වැරදි කළවුන් දෙස බලා මෙසේ අසති) නුඹලා ව සකර නමැති නිරයට ගෙන ගියේ කුමක්ද?
- 43 ඔවුහු මෙසේ පවසති. අප සලාතය ඉටුකරන්නන්ව සිටියේ නැත.
- 44 අප දිලීන්දන්ට ආහාර දුන්ගේ නැත.
- 45 (පාපයන්ගිඳු අනවශ්‍ය දේවල් වලද) ගිලි සිටියවුන් සමග අපිද ගිලි සිටියෙමු.
- 46 තවද විනිශ්චය දිනය අපි බොරු කරමින් සිටියෙමු.
- 47 ස්ථීර වූ (මරණය) අපට අත්වන තෙක් (අපි මෙසේ සිටියෙමු)
- 48 අනුකම්පා බස් දොඩවන්නන්ගේ අනුකම්පා බස් ඔවුන්ට එලක් නොවේ.
- 49 ඔවුන්ට කුමක් සිදු වූයේද? ඔවුහු මෙම උපදේශය (උපදෙස් අන්තර්ගත කුර්ආනය) පිටු දකින්නන් ලෙස සිටිති.
- 50 නියත වශයෙන්ම ඔවුන් මරබියේ දවන බුරුවන් සේය.
- 51 සිංහයාව දැක (පණහයේ දවන බුරුවන් සේය.

- 52 එහෙත් ඔවුන් අතර සෑම මනිසෙකුම (මුහම්මද් - සලලල්ලාහු අලෙයිහි වසල්ලම් - තුමන්ව අල්ලාහ්ගේ දුන යා බවට ලියැවුන) පොත් (තනිතනිව) පිරිනැමීම ප්‍රිය කරති.
- 53 එසේ නොවන්නේය. එහෙත් ඔවුහු විනිශ්චය දිනය බිය නොවෙති.
- 54 නියත වශයෙන්ම මෙය (කුර්ආනය) උපදේශයකි.
- 55 කවරෙකු මනාප වන්නේද ඔහු උපදෙස් ලබයි.
- 56 තවද අල්ලාහ් (ඔවුන්ට සෘජුමග) මනාප වුවොත් මිස ඔවුහු උපදෙස් නොලබති. ඔහු (ඔහුගේ අණ පිලිපැද පාපයන්ගෙන් ඉවත්ව) බිය වීමට සුදුස්සාය. තවද (විශ්වාස වන්තයින්ට ඔවුන්ගේ පෙර පව්වලට) ක්ෂමාව දීමටද සුදුස්සාය.

අල් කියාමා

- 1 මම විනිශ්චය දිනය මත දිවුරමි. (විනිශ්චය දිනය මත දිවුරනුයේ එයට ගරු කිරීමක් වශයෙන්ය.)
- 2 අධිකව අපහාස කරන ආත්මය මත දිවුරමි. (අනභාරණ කුසල් වෙනුවෙන්ද අධික වූ පාපයන් වෙනුවෙන් ද එය අපහසා කරමින් සිටි)
- 3 මිනිසා (ඔහු මරණයට පත් වී ඔහුගේ සිරුර දිරාපත් වී පස් වූ පසු) ඔහුගේ ඇටකටු එක්කර (නැවතත් ඔහුව නැගිටුවීම) නොකරන්නෙමුයි සිතන්නේ ද? (එය වැරදි සිතුවිල්ලකි)
- 4 ඔව් (අපි එක් කරන්නෙමු අපි) ඔහුගේ ඇඟිලි තුඩු පවා (ඒ අතර ඇති පරතරය නැති කර ඔවුවාගේ පාදය මෙන් එක්කර) සම කරන්නට ශක්තිමත් ය. (එහෙත් අප ඇඟිලි අතර පරතරය ඇති කර ඒවායේ නහර හා හංදි ද ඇති කර ඔහුට අපි දයාව පහළ කළෙමු. සමහර වියතුන්, අල්ලාහ් සෑම මනිසෙකුවම වෙනස් අයුරින් ඇති කළේය. එක් අයෙකුගේ ඇඟිල්ලක් අනෙකාගේ ඇඟිල්ලට වඩා වෙනස් වන බව මෙම වැකිය මගින් දැනුවත් කරන බව සඳහන් කරයි.)
- 5 එහෙත් (මිනිසා ගත වූ කාලය තුළ සිදුවූ පාපයන්ට ක්ෂමාව නො ඇයද) තමාට ඉදිරියේ (එන කාලවලදී ද) පාපයන් කිරීමට කැමති වෙයි.
- 6 ඔහු විනිශ්චය දිනය කවදා (ඇති වෙයි)දැ? යි විමසයි. (එය දුරස්ථ කරුණක් යැයි සිතමින් ද සමච්චල් කරමින් ද මෙසේ අසයි)
- 7 (විනිශ්චය දිනයේ බියකරු බව දැක තැනිගෙන) බැල්ම ඉහළට ගියහොත්
- 8 තවද වන්දයා එහි දීප්තිය (සම්පූර්ණයෙන්) නැති කරගත් විට
- 9 තවද සූර්යයාද වන්දයාද (ඒ දෙකෙහිම දීප්තිය නැති වූ පසු) එක් කරනු ලබයි නම් (ඉන්පසු දිවා රාත්‍රි වෙනස්වීම සිදු නොවෙයි)
- 10 එදවස මිනිසා (අල්ලාහ්ගේ පරීක්ෂාවෙන් හා දඬුවමෙන් ගැලවී) කොහේ දවන්නදැ? යි විමසයි.
- 11 එසේ නොවේ, (එ දවසේ අල්ලාහ්ගේ දඬුවමෙන් ගැලවී) ආරක්ෂා කළ හැකි කිසිම තැනක් (බලකොටු හෝ කඳ හෝ) නැත.
- 12 එ දවසේ (සියල්ලෝම නැවතත්) රැඳී සිටිනුයේ නුඹේ රක්ෂකයා ළඟය.
- 13 ඒ දවසේ ඔවුනොවුන් කලින් කළ දෑ (ඔහුගේ ක්‍රියාවන්) ද පසුව කළ දෑ ද මිනිසාට දැනුම් දෙනු ඇත.



14 නැත. මිනිසාම ඔහු ගැන දැන ගනී. (රමාන්, ප්‍රතික්ෂේපය අවනත වීම, වෙනස්කම් කිරීම ආදියෙහි ඔහුගේ තත්ත්වය ඔහුම දැන ගනී)

15 (ඔහු තම වැරදි සගවන්නා) තමා පිළිබඳව සාධාරණත්වය කියා පෑවද (ඔහුට ඒවා ප්‍රයෝජනවත් නොවෙයි)

16 (නඩිවරයාණනි,) නුඹ මෙය (අල්-කුර්ආනය) කඩිනමින් මනනය කර ගැනීමේ අරමුණෙන් නුඹේ දිව නොසොලවති. (නඩි සල්ලේලාහු අලෙයිහි වසල්ලම් තුමාණන් තමන්ට පිබිරිල් අලෙයිහිස් සලාම් තුමා 'වහි'ය කියා නිම කිරීමට පෙර එතුමාණෝද එය කියවන්නට පටන් ගන්නෝය. එය මනනය කර ගැනීමේ ආශාව නිසා එතුමෝ මෙසේ කළහ. එම අවස්ථාවේ මෙම වැකිය පහළ විය)

17 නියත වශයෙන්ම (නුඹේ හඳවනේ) එය එක්රැස් කිරීමත් (මනනය කරවීමටත්) එය (නුඹේ දිවෙන්) කියවීමට සැලැස්වීමත් අපේ වගකීමකි.

18 එහෙයින් අප (පිබිරිල් (අලෙ) තුමා මගින් නුඹට) එය කියවා පෙන්වුවහොත් නුඹ එය කියවන විට සවන් දී අසති.

19 පසුව එය පැහැදිලි කිරීම ද අපේ වගකීමකි. (එහි ඇති හරාම් හලාල් ආදී නීති පැහැදිලි කිරීම අපේ වගකීමයි.)

20 එහෙත් සත්‍ය වශයෙන්ම නුඹලා මෙලොවට ප්‍රිය කරන්නෙහුය.

21 තවද පරලොව අත් හරින්නෙහුය.

22 එ දවසේ සමහර මුහුණු අලංකාරව පෙනෙයි.

23 (ඒවා) ඒවායේ රක්ෂකයාව බැලිය හැකි ඒවා වන්නේය. (විනිශ්චය දිනයේ අල්ලාහ්ගේ යහපත් ගැත්තෝ පුත්සඳ ඇති දිනයේ වන්දයාව දකින්නා සේ දකිති. බොහෝ හදිස් මගින් මෙය දැනුම් දී ඇත)

24 තවද සමහර මුහුණු (දීප්තියෙන් තොරව) අඳුරුවී පෙනෙයි.

25 (තම කොඳ ඇට කැඩී යා හැකි) පරික්ෂණයක් තමන්ට සිදු වන්නට යන්නේ යැයි සිතමින් සිටිති)

26 සත්‍ය වශයෙන්ම (ඔහුගේ) ප්‍රාණය උගුරු දණ්ඩ ලැහට (මරණය ඉතා සම්ප) වී නම්

27 (ඔහුට වෙදකම් කර සුව කරන්නට) මතුරන්නන් කවරෙක් සිටීදැ?යි අසනු ලැබුවොත් (මැතිරීම් වැනි දෑ මගින් ඔහුව සුව කරන්න උත්සාහ කරති. එහෙත් ඔහුට එයින් එලක් නොවෙයි.)

28 තවද එය (ඔහුගේ පවුල හා වස්තුවලින්) චෝන්වන මොහොත යැයි ඔහු දන්නේ නම්

29 තවද පාදයක කෙණ්ඩත් අනෙක් පාදයේ කෙණ්ඩත් හා පැටලෙයි නම් (මරණය ඉතා සම්ප වන විට ඔහුගේ දෙපා අප්‍රාණික වෙයි. ඔහුගේ සිරුර දරා නොගනී ඔහු මැරුණා වහාම මිනිසුන් ඔහුගේ දේහය සුදානම් කර ගෙන යති. මලක්වරු ඔහුගේ ප්‍රාණය) සුදානම් කර රැගෙන යති.

30 එ දවසේ (ප්‍රාණයන්) ගෙන යනු ලබන්නේ රක්ෂකයා ලෙසමය.

31 ඔහු (කුර්ආන්, පණිවිඩය ආදිය) සත්‍ය බව පිළිගත්තේ ද නැත. (ඔහුගේ දෙවියන්ට ඔහු සලාත් කළේ ද නැත. (එහෙයින් ඔහු තම හඳවතින් විශ්වාස කළේ ද නැත. තම ශරීරයෙන් යහපත් ක්‍රියා කළේද නැත.)

كَلَّا لَئِذَا حُيُّوا بِالْعَاجِلَةِ ۚ وَبَدُّوْنَ الْآخِرَةَ ۚ وَحُوَّوْهُ يَوْمَئِذٍ نَّاصِرَةٌ ۚ
إِلَىٰ رَبِّهَا نَاطِرَةٌ ۚ وَحُوَّوْهُ يَوْمَئِذٍ بِأَسْرَةٍ ۚ تَنْظُرُونَ فَعَلَّهَا قَافِرَةٌ ۚ
كَلَّا إِذَا بَلَغَتِ التَّرَاقِيَ ۚ وَقِيلَ لَهَا فِئْرَاقِي ۚ وَظَنَّتْ أَنَّهُ الْقِرَاقِي ۚ وَالنَّفْيَ
اللسَّاقِي ۚ وَالسَّاقِي ۚ إِلَىٰ رَبِّكَ يَوْمَئِذٍ الْمَسَاقِي ۚ فَلَا صَدَقَ وَلَا صَلَّىٰ
ۚ وَلَكِنْ كَذَّبَ وَتَوَلَّىٰ ۚ ثُمَّ ذَهَبَ إِلَىٰ أَهْلِهِ يَتَمَطَّىٰ ۚ أُولَىٰ لَكَ
فَأُولَىٰ ۚ ثُمَّ أُولَىٰ لَكَ فَأُولَىٰ ۚ أَيْحَسِبُ الْإِنْسَانُ أَن يُتْرَكَ سُدًى ۚ
أَلْوَيْكَ تُطْفِئُهُ مِن مَّيِّمَتِي ۚ ثُمَّ كَانَ عَاقِبَةَ فَحَلَقِ فَسَوَّىٰ ۚ جَعَلَ مِنْهُ
الرَّوْحَيْنِ الذِّكْرَ وَالْأُنثَىٰ ۚ أَلَيْسَ ذَلِكَ بِقَدِرٍ عَلَيَّ أَن يُحْيِيَ الْمَوْتَىٰ ۚ

سُورَةُ الْاِنْسَانِ
بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّحِیْمِ
هَلْ أَتَىٰ عَلَى الْإِنْسَانِ حِينٌ مِّنَ الدَّهْرِ لَمْ يَكُن شَيْئًا مَّذْكُورًا ۚ
إِنَّا خَلَقْنَا الْإِنْسَانَ مِن نُّطْفَةٍ أَمْشَاجٍ نَّبْتَلِيهِ فَجَعَلْنَاهُ سَمِيعًا
بَصِيرًا ۚ إِنَّا هَدَيْنَاهُ السَّبِيلَ إِنَّمَا شَاكَرًا وَإِنَّمَا كَفُورًا ۚ
إِنَّا أَعْتَدْنَا لِلْكَافِرِينَ سَلَاسِلًا وَأَغْلَالًا وَسَعِيرًا ۚ إِنَّ
الْأَبْرَارَ بِشَرَابٍ مِّنْ كَأْسٍ كَانَ مِزَاجُهَا كَافُورًا ۚ

32 එහෙත් ඔහු (දුතයාව) බොරුකර (විශ්වාස කර අවනත නොවී) පසු බැස්සේය.

33 පසුව ඔහු (තම ගමනේ උඩගු වුවකු ලෙස) තම පවුලේ අය වෙතට ගියේය.

34 නුඹට විනාශය ලංවිය. එය ලං විය.

35 පසුවද නුඹට විනාශය ලං විය. එය ලං විය.

36 (නීතිරීති හෝ නැතිනම් පරික්ෂණ හෝ නොමැතිව) නිකරුණේ ඔහු අත් හරිනු ලබයි' යැයි මිනිසා සිතාගෙන සිටීද?

37 ඔහු (ගර්භයේ) යැවූ ශුක්‍ර බිංදුවක් ලෙස නොසිටියේද?

38 පසුව එය ලේකැටියක් බවට වෙනස් වී (ඒ මගින් ඔහුව) මවා ඇති කළේය.

39 තවද ඔහු මගින් ගැහැණු පිරිමි යන ජෝඩු දෙකක් ඇති කළේය.

40 (මේ සියල්ල කළ) එම (දෙවියා) මරණයට පත් වූ අයව පණ ගන්වන්නට ශක්තිය නො ලබන්නේද? (මන්ද මුලින්ම මැවීමට වඩා නැවත ඇති කිරීම ඉතා පහසුය)

අත් දුහර් / අල් ඉන්සාන්

1 මිනිසාට (ඔහුගේ පියා ආදම් අලෙයිහිස් සලාම් තුමා මැවීම ගැන මෙතෙහි කිරීමට) කාල වකවානුවක් නොපැමිණියේය. (ඔහුගේ ශරීරයට ප්‍රාණය ඇතුල් කිරීමට පෙර එය කිරී මැවීම තිබී පියවරෙන් පියවර

عَيْنَا يَشْرَبُ بِهَا عِبَادُ اللَّهِ يُفَجِّرُونَهَا تَفْجِيرًا ﴿٦﴾ يُوفُونَ بِالْأَنْدَرِ وَمَجَافُونَ
 يَوْمًا كَانَ شَرُّهُ مُسْتَطِيرًا ﴿٧﴾ وَيَطْعَمُونَ الْأَطْعَامَ عَلَىٰ حَيْثُ مَسَكِينًا
 وَيَتِيمًا وَأَسِيرًا ﴿٨﴾ إِنَّمَا نَطْعِمُكُمْ لَوَجْهِ اللَّهِ لَا نُرِيدُ مِنْكُمْ جَزَاءً وَلَا شُكُورًا
 ﴿٩﴾ إِنَّا نَخَافُ مِنْ رَبِّنَا يَوْمًا غُيُوبًا فَطَرْنَا لَكُمْ فَجْرًا ﴿١٠﴾ فَوَقَّهْمُ اللَّهُ سُرَّةَ الْكَلِمِ
 الْيَوْمِ وَلَقَّهْمُ نَصْرَةَ وَسُرُورًا ﴿١١﴾ وَجَزَاهُمْ بِمَا صَبَرُوا جَنَّةً وَحَرِيرًا
 ﴿١٢﴾ مُتَّكِئِينَ فِيهَا عَلَى الْأَرَائِكِ لَا يَرَوْنَ فِيهَا شَمْسًا وَلَا زَمهْرِيرًا ﴿١٣﴾
 وَذَائِقَةَ عُلْمِهِمْ ظِلًّا ظِلًّا وَذَلَّلْتَ فَئُوقَهَا نِذْلًا ﴿١٤﴾ وَيُطَافُ عَلَيْهِمْ بِذَاتِ
 مِّن فَضَّةٍ وَأَكْوَابٍ كَانَتْ فَوَارِيرًا ﴿١٥﴾ فَوَارِيرًا مِّن فِضَّةٍ قَدَّرْنَا فَانقَدِرًا ﴿١٦﴾
 وَتُسْقَوْنَ فِيهَا كَأْسًا كَانَ مِزَاجُهَا زَجْجًا ﴿١٧﴾ عَيْنًا فِيهَا تُسَمَّى سَلْسَبِيلًا
 ﴿١٨﴾ وَيُطَافُ عَلَيْهِمْ وَلَدَانٌ مُّخْدَنُونَ وَإِذَا رَأَيْتَهُمْ جَنبًا جَنِبًا سَلَامًا لَّيْسَ لَكَ
 وَإِذَا رَأَيْتَهُمْ رَأَيْتَ نِعِيمًا وَمَلَكًا كَرِيمًا ﴿٢٠﴾ عَلَيْهِمْ ثِيَابٌ سُدُسٌ
 خُضْرٌ وَأَسْوَدٌ وَأَحْمَرٌ مِّن فِضَّةٍ وَسَقَمَهُمْ رُبُّهُمْ شَرَابًا
 طَهُورًا ﴿٢١﴾ إِنَّ هَذَا كَانَ لَكُمْ جَزَاءً وَكَانَ سَعْيَكُمْ مَشْكُورًا ﴿٢٢﴾ إِنَّا
 نَحْنُ نَزَّلْنَا عَلَيْكَ الْقُرْآنَ تَنْزِيلًا ﴿٢٣﴾ فَأَصْرَبْ لِيَوْمِ رَبِّكَ وَلَا أَنْطَع
 مِنْهُمْ إِنَّمَا أَوْكْفَرُوا ﴿٢٤﴾ وَأَذْكُرْ اسْمَ رَبِّكَ بُكْرَةً وَأَصِيلًا ﴿٢٥﴾

වෙනස් වී මැවීම ස්වරූපය සම්පූර්ණ වීමට වසර හතළිහක් ගත වූ බව සමහර විවරණ වියතුන් ගේ මතයයි) ඔහු (එම කාලය තුළ) සිහිපත් කිරීමට නොවටනා දෙයක් විය. (ලෝකය මවනු ලැබ බොහෝ කාලයක් ඉකුත් වූ පසුව ආදම් අලෙයිහිස් සලාම් තුමා මවනු ලැබීය. මෙම වැකියෙන් දෙවියන් ප්‍රකාශ කරන්නේ එම පුවත බව තවත් සමහරෙකුගේ මතයයි.)
 2 නියත වශයෙන්ම (ආදම්ගේ පෙළපත වන) මිනිසුන්ව (සිහි පුරුෂ දෙපාර්ශවයේ ම) මිත්‍ර වු ශුක්‍රාණු වලින් අපි මැවීමෙහි. (හොඳ නරක නීතිරීති ආදිය දී) අපි ඔවුන්ව පරික්ෂා කිරීම සඳහා (මැවීමෙහි) තවද අපි (ඔවුන්ට ඉන්ද්‍රියයන් ලබා දී) ඇසිය හැකි අය ලෙසද බැලිය හැකි අය ලෙසද මැවීමෙහි.
 3 ඔහු කෘතවේදී වුවද කෘතවේදී නොවුවද අපි ඔහුට මාර්ගය පෙන්වා දී ඇත්තෙමු. (අපි ඔහුට සෘජු මග මංමුළාව, යහපත් දෑ අයහපත් දෑ ආදිය පැහැදිලි කළෙමු)
 4 නියත වශයෙන්ම අපි ප්‍රතික්ෂේප කරන්නන්ට (ඔවුන්ට දඬුවම් කිරීම සඳහා) දම්වැල්ද (දැන් බෙල්ලට තබා විලංගු දැමීමට) විලංගුද (තදින් ඇවිලෙන) ගින්නද සුදානම් කර ඇත්තෙමු.
 5 නියත වශයෙන්ම යහපත් අය කපුරු දමා මිත්‍ර කරන භාජනයෙන් පානය කරති.
 6 එසේ මිත්‍ර කරන ලද්දේ උල්පතකි. එයින් අල්ලාහ්ගේ ගැන්වත් පානය කරති. (ඔයේ ජලය ඔවුන් ඇලවල් කපා ගලා යාමට සලස්වන්නාසේ)

එය ගලා යාමට සලස්වති. (මෙම මිත්‍රය ඔවුහු ස්වර්ගයේ මත්පැන් සමග මිශ්‍රකර පානය කරති)
 7 (ඔවුන්ට මෙම ප්‍රතිවිපාක පිරිනමන ලදී. මන්ද) ඔවුහු තම භාණ්ඩයන් (භාර විමෙන් අතිවාර්ය කරගත් සලාතය, නෝමිබිය ආදිය) ඉටු කරති. තවද ඔවුහු එහි උවදුර විසිරී පැතිරී ඇති දිනයක් ගැන ද (විනිශ්චය දිනය) බියවෙති. (එහි උවදුර අහස පොළොව පුරා පිරී පවති. අහස පැළී යන්නේ එහිසාය. තාරකා හැලෙන්නේය. පොළොව සෙලවෙන්නේය. කඳු තලා කුඩු කෙරෙන්නේය)
 8 තවද ඔවුහු ආහාරය ගැන කැමැත්ත ද (අවශ්‍යතාව ද) තිබියදීත් දුප්පතුවට ද අනාතයින්ට ද සිරකරුවන්ටද දෙති.
 9 (ඔවුහු මෙසේ කියති) අපි අල්ලාහ්ගේ තෘප්තිය සඳහාම නුඹලාට ආහාර දෙන්නෙමු. නුඹලාගෙන් ප්‍රති උපකාරය හෝ ස්තූතියක් හෝ අපි බලාපොරොත්තු නොවෙමු. (ඔවුහු ප්‍රතිඋපකාරය හෝ ප්‍රශංසාව හෝ බලාපොරොත්තු නොවී ආහාර දෙති.)
 10 (තවද ඔවුහු මෙසේ කියති) නියත වශයෙන් අපි අපගේ රක්ෂකයාගෙන් (මුහුණු) අප්‍රසන්න (අදරැවු) දුෂ්කර දිනයක් ගැන බිය වෙමු. (එදවසේ හයානක කම නිසා මුහුණු අදරැවී ඇස් හා ඇස්බැම හැකිලී යයි.)
 11 (ලෝකයේ එසේ බියවීම හේතුකොට ගෙන) එ දවසේ උවදුරුවලින් අල්ලාහ් ඔවුන්ව ආරක්ෂා කළේය. තවද (මුහුණු අදරැවීම වෙනුවට) ඔවුන්ට (මුහුණුවල) ප්‍රසන්න භාවය හා (හඳවනේ) සතුටද දුන්නේය.
 12 (ලෝකයේදී) ඔවුන් ඉටුසිලවත්තව සිටි හෙයින් ඔවුන්ට ස්වර්ගය හා පට පිලි ද ඔහු විපාක වශයෙන් පිලිගැන්වීය.
 13 එහි ඔවුහු සිංහාසන වල භාන්සි වුවත් ලෙස සිටිති. එහි ඔවුහු උෂ්ණය හෝ තද සීතලය හෝ නොදනිති.
 14 තවද එහි සෙවනැලි (ඔවුන්ට) සම්පව ඇත්තේය. තවද එහි කැබිය යුතු (පලතුරු) ඔවුන්ට පහත් කර දෙනු ඇත. (එය සිටගෙනද වාඩිවිද භාන්සිවිද පහසුවෙන් කඩාගත හැක. දුරස්ථ බව හෝ කටු හෝ ඒවා කඩා ගැනීමට බාධකක් නොවේ.)
 15 තවද ඔවුන්ට රිදී භාජන හා කෝප්ප ද පිලිගන් වනු ඇත. (සේවකයෝ මේවා පිලිගන්වති.)
 16 රිදියෙන් නිමාවු ගුරුලේත්තුද (ඔවුන්ට පිරිනමේ. ඔවුන්ගේ අවශ්‍යතාව අනුව) එය ප්‍රමාණවත් කර ගනිති. (ඔවුන්ගේ පිපාසයට වඩා වැඩිවන්නේ හෝ අඩුවන්නේ හෝ නැත.)
 17 එහි ඔවුන්ට (මත්පැන්) භාජන පොවනු ලැබේ. එහි මිත්‍ර කරන ද්‍රව්‍යය අමු ඉගුරුය.
 18 සන්පකිල් යනුවෙන් හඳුන්වන උල්පතින් ඔවුන්ට පොවනු ලැබේ. (සන්පකිල් යනු පහසුවෙන්ද වේගයෙන්ද දිවිය හැක යැයි තේරුමක් ඇත.)
 19 (ළමා වියද අලංකාරය) සදා වෙනස් නොවන ළමයින් ඔවුන් වටා සැරි සරති. (ඔවුන් වියපත් වන්නේ හෝ මරණයට පත් වන්නේ හෝ නොමැත) නුඹලා ඔවුන්ව දකින්නෙහු නම් ඉතිරවන ලද මුතුයැයි සිතන්නෙහුය. (ඔවුන්ගේ අලංකාරත්වය ද ආකර්ෂණය ද පැහැදිලි පැහැය ද මුතුකවුට සමානය)
 20 නුඹලා එහි (ස්වර්ගයේ) සිටින අයව අවධානයෙන් යුතුව) බලන්නෙහු නම් (කිව නොහැකි) සතුටක් ද මහා රාජ්‍ය පාලනයක් ද දකින්නෙහුය)



21) ඔවුහු ශරීරය කොළ පැහැති ඝන පටපිළි ද සිඳි ද පටපිළි ද (වසාගෙන ඇත.) තවද ඔවුනට රිදියෙන් නිමාව වළලු පලඳවනු ඇත. (සුරා ෆාතිර් හි රන් වළලු පලඳවන බව සඳහන් කරයි. එහෙයින් ඔවුහු මනාප පරිදි දෙකින් එකක් තෝරා ගත හැකි බව මෙහි අරුත වන්නේය.) තවද ඔවුන්ගේ රක්ෂකයා ඔවුනට පිරිසිදු පානය පොවයි. (අඩු කිලාබා, ඉබ්රාහිම් අන්-නකර් යන අය මෙසේ සඳහන් කරයි. ඔවුනට ආහාර පිළිගන්නේය. එය අවසානයේ පිරිසිදු පාන පිළිගන්නේය. එය පානය කළ විට ඔවුන්ගේ උදර සිහින් වෙයි. ඔවුන්ගේ ශරීරයෙන් කස්තුර වැනි සුගඳක් නික්වෙමින් පවතී.)

22) නියත වශයෙන් මෙය නුඹලාට විපාක වශයෙන් වන්නේය. තවද නුඹලාගේ උත්සාහය කෘතවේදී ලෙස ද ඇත.

23) නියත වශයෙන්ම අපි(ම) කුර්ආනය (කොටස් වශයෙන්) පහළ කළෙමු. (ආදේශ කරන්නන්ට පවසන්නාක් මෙන් නුඹ මෙය නිර්මාණය කළේ නැත.)

24) එබැවින් ඔබේ රක්ෂකයාගේ තීන්දුව ගැන නුඹලා ඉවසහි. ඔවුනතර පවී කාරයින්ට හෝ අධිකව ප්‍රතික්ෂේප කරන්නන්ට හෝ නුඹ යටත් නොවති.

25) නුඹ නුඹගේ දෙවියන්ගේ නාමය උදේ සවස මෙනෙහි කරති.

26) තවද රාත්‍රියෙහි එක් කොටසක ඔහුට නුඹ සුපුද් කරති. තවද ඔහුට රාත්‍රියෙහි දීර්ඝ කාලයක් තස්බිත් කරති.

27) නියත වශයෙන් මොවුහු (ප්‍රතික්ෂේප කරන්නන්) මෙලොව ප්‍රිය කරති. ඔවුනට පසුව බරින් යුත් දිනයක් අත් හරිති (එදවසට සුදානම් නොවෙති).

28) අපි ඔවුන්ව මවා (නහර හා පේශි ආදිය මගින්) ඔවුන්ගේ හැඩරුව ශක්තිමත් කළෙමු. අපි මනාප වුවහොත් (මොවුන්ව විනාශ කර මොවුන් වෙනුවට මොවුන්ට වඩා ඉතා අවනත වී කටයුතු කරන) මොවුන් වැනි අයව ගෙන එන්නෙමු.

29) නියත වශයෙන් මේවා උපදෙස්ය. කවරෙක් මනාප වන්නේද ඔහු (මේවා මගින්) තම දෙවියාගේ මාර්ගය තෝරා ගන්නේය.

30) එනමුත් අල්ලාහ් අභිමත කරන්නේ නම් මිස නුඹලා අභිමත නොකරන්නේය. නිශ්චිත වශයෙන්ම අල්ලාහ් ඥානවන්තයෙකුට හා ප්‍රඥාවන්තයෙකුට සිටියි.

31) ඔහු අභිමත කළ අය තමාගේ දායාදයන් තුළ ඔහු ඇතුළු කරවන්නේය. තවද අපරාධකරුවන්ට ඔහු වේදනාකාරී දඬුවම සුදානම් කර ඇත.

අල් මුර්සලාහ්

- 1) (ආගමේ යහපත් ඒවායැයි) දැනගත් දෑ අනුව එවනු ලැබූ (මලක්වරු) න් මත දිවුරා කියමි.
- 2) (අල්ලාහ්ගේ අණ කරා) වේගයෙන් හමන සුළගමෙන් හඹා එන මලක්වරුන් මත දිවුරා කියමි.
- 3) (වැනි වලකුළු) විසුරුවාලන (සුළු) මත දිවුරා කියමි.
- 4) (සත්‍යය හා අසත්‍යය) වෙන්කර පෙන්වන (දේව වැනි මත) දිවුරා කියමි.
- 5) වනී (දුතයින්ට) ගෙන දෙන (මලක්වරුන්) මත දිවුරා කියමි.
- 6) (අනුගාමිකයින්ට) ක්ෂමාව සලසා දෙන නැතිනම් (ඔවුනට) අවවාද කරන තත්ත්වයෙන් (එම මලක්වරු වනී දුතයින්ට පිළිගන්නවනී).

وَمِنَ اللَّيْلِ فَاسْجُدْ لَهُ وَسَبِّحْهُ لَيْلًا طَوِيلًا ﴿٢٦﴾ إِنَّ هَؤُلَاءِ لَيُحِبُّونَ الْعَاجِلَةَ وَيَذَرُونَ وَرَاءَهُمْ يَوْمًا ثَقِيلًا ﴿٢٧﴾ نَحْنُ خَلَقْنَاهُمْ وَشَدَدْنَا أَسْرَهُمْ وَإِذَا شِئْنَا بَدَّلْنَا أَمْثَلَهُمْ تَبْدِيلًا ﴿٢٨﴾ إِنَّ هَذِهِ تَذْكَرَةٌ فَمَنْ شَاءَ اتَّخَذَ إِلَىٰ رَبِّهِ سَبِيلًا ﴿٢٩﴾ وَمَاتَشَاءُ وَمَنْ يَلَا أَنْ يَشَاءَ اللَّهُ إِنْ اللَّهُ كَانَ عَلِيمًا حَكِيمًا ﴿٣٠﴾ يُدْخِلُ مَنْ يَشَاءُ فِي رَحْمَتِهِ وَالظَّالِمِينَ أَعَدَّ لَهُمْ عَذَابًا أَلِيمًا ﴿٣١﴾

سُورَةُ الْمُرْسَلَاتِ

بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ

وَالْمُرْسَلَاتِ عُرْفًا ﴿١﴾ فَأَلْصَقْنَ عَصْفًا ﴿٢﴾ وَالنَّشْرِ نَشْرًا ﴿٣﴾ فَأَلْفَرَقْنَ فَرَقًا ﴿٤﴾ فَأَلْمَقَبْتَ ذِكْرًا ﴿٥﴾ عَذْرًا أَوْ نَذْرًا ﴿٦﴾ إِنَّمَا نُوعِدُكُمْ لَوْعٍ ﴿٧﴾ فَإِذَا النُّجُومُ طُوسَتٌ ﴿٨﴾ وَإِذَا السَّمَاءُ فُرُجَتْ ﴿٩﴾ وَإِذَا الْجِبَالُ سُيِفَتْ ﴿١٠﴾ وَإِذَا الرُّسُلُ أُقْنِتْ ﴿١١﴾ لِأَيِّ يَوْمٍ أُجِّلَتْ ﴿١٢﴾ لِيَوْمِ الْفَصْلِ ﴿١٣﴾ وَمَا أَدْرَاكَ مَا يَوْمَ الْفَصْلِ ﴿١٤﴾ وَبَلِّغْ يَوْمَئِذٍ لِلْمُكَذِّبِينَ ﴿١٥﴾ أَلَمْ نُهَبِكْ الْأُولَيْنِ ﴿١٦﴾ ثُمَّ نَبَعُهُمُ الْآخِرِينَ ﴿١٧﴾ كَذَلِكَ نَفْعَلُ بِالْمُجْرِمِينَ ﴿١٨﴾ وَبَلِّغْ يَوْمَئِذٍ لِلْمُكَذِّبِينَ ﴿١٩﴾

- 7) (ඉහත සඳහන් කරුණු මත දිවුරා ප්‍රකාශ කරයි.) නියත වශයෙන්ම නුඹලාට පෙරොන්ද වන ඒවා (විනිශ්චය දිනයේ විභාගය, විපාකදී ආදිය) සිදුවන ඒවාය.
- 8) භාරකාවන්ගේ දිප්තිය අදරු කරනු ලබන්නේ නම්
- 9) තවද අහස් පලා විචාග කරනු ලබන්නේ නම්
- 10) තවද කඳු සුනු විසුනු කරනු ලබන්නේ නම්
- 11) තවද දේව දුතයින්ට (සත්‍ය හා අසත්‍යය වෙන් කර පෙන්වීම සඳහා වේලාව නියම කරනු ලබයි නම් (විනිශ්චය දිනය ඇති වන්නේය)
- 12) මෙම සිදුවීම් කුමන දිනයක් සඳහා ප්‍රමාද කරනු ලබන්නේද? (එම දවසේ, භයානක දෑ ද, කල කෝලාහලද බහුලව පෙනෙන්නට ඇති නිසා එම දවස දැක ගැත්තෝ විස්මයට පත් වෙති. සෑම දේව දුතයෙක්ම තම අනුගාමිකයින්ට සාක්ෂි දීම සඳහා ඔවුනට මෙම දිනය ප්‍රදානය කර ඇත.)
- 13) (සත්‍යය හා අසත්‍යය) වෙන් කරනු ලබන දිනයක් සඳහා (මේ සියල්ල ප්‍රමාද කර ඇත) එදවසේ ස්වර්ගවාසීන් හා නිරයේ වැසියෝද වෙන් කරනු ලබති)
- 14) (මෙසේ) වෙන්කර පෙන්වන දිනය කුමක්දැයි නුඹට පෙන්වා දුන්නේ කුමක්ද? (එය භයානක සිදුවීමකි. එය කිසිවෙකුට තක්සේරු කළ නොහැක)
- 15) (දේව දුතයින්වද අපගේ වාක්‍ය ද) බොරු කළුවන්ට එදවසේ විපතක් වන්නේය.
- 16) (මෙසේ බොරු කළ) පුරාතනයින්ට (මේ ලෝකයේ දීම දඬුවම් ලබා දී) අපි විනාශ නොකළෙමු ද?

17 **أَلَمْ نَخْلُقْكُمْ مِنْ مَّاءٍ مَّهِينٍ ﴿٢٠﴾ فَجَعَلْنَاهُ فِي قَرَارٍ مَكِينٍ ﴿٢١﴾ إِلَى قَدَرٍ مَعْلُومٍ ﴿٢٢﴾ فَقَدَرْنَا فَنِعْمَ الْقَدْرُونَ ﴿٢٣﴾ وَيَلْبَسُونَ ثِيَابًا مِّنَ الثَّمَرَاتِ ﴿٢٤﴾ أَلَمْ نَجْعَلِ الْأَرْضَ كِفَاتًا ﴿٢٥﴾ أَحْيَاءَ وَأَمْوَاتًا ﴿٢٦﴾ وَجَعَلْنَا فِيهَا رِوْاسِيَ شَجَرَاتٍ وَأَسْقَيْنَاكُمْ مَاءً فُرَاتًا ﴿٢٧﴾ وَيَلْبَسُونَ ثِيَابًا مِّنَ الثَّمَرَاتِ ﴿٢٨﴾ أَنْطَلِقُوا إِلَى مَا كُنتُمْ بِهِ تُكَذِّبُونَ ﴿٢٩﴾ أَنْطَلِقُوا إِلَى ظِلِّ ذِي تِلْكَ شُعَبٍ ﴿٣٠﴾ لَا ظَلِيلٍ وَلَا يُغْنِي مِنَ الْهَبِّ ﴿٣١﴾ إِنَّمَا تَرْمُونَ بِشَجَرٍ كَالْقَصْرِ ﴿٣٢﴾ كَأَنَّهُ جِبَلٌ صُفْرٌ ﴿٣٣﴾ وَيَلْبَسُونَ ثِيَابًا مِّنَ الثَّمَرَاتِ ﴿٣٤﴾ هَذَا يَوْمٌ لَا يَنْطِقُونَ ﴿٣٥﴾ وَلَا يُؤَدِّنُ لَهُمْ فِعْنَدِنَا رُونَ ﴿٣٦﴾ وَيَلْبَسُونَ ثِيَابًا مِّنَ الثَّمَرَاتِ ﴿٣٧﴾ هَذَا يَوْمُ الْفَصْلِ جَمَعْنَاكُمْ وَالْأُولَىٰ ﴿٣٨﴾ فَإِنْ كَانَ لَكُمْ كَيْدٌ فَكِيدُوا ﴿٣٩﴾ وَيَلْبَسُونَ ثِيَابًا مِّنَ الثَّمَرَاتِ ﴿٤٠﴾ إِنَّ الْمُنْفِقِينَ فِي ظِلَالٍ وَعُيُونٍ ﴿٤١﴾ وَفُؤَادِهِ مَخْمَخَةٌ ﴿٤٢﴾ كُفُوا وَأَشْرَبُوا هَنِيئًا بِمَا كُنتُمْ تَعْمَلُونَ ﴿٤٣﴾ إِنَّا كَذَلِكَ نَجْزِي الْمُحْسِنِينَ ﴿٤٤﴾ وَيَلْبَسُونَ ثِيَابًا مِّنَ الثَّمَرَاتِ ﴿٤٥﴾ كُفُوا وَتَمْنَعُوا قَلِيلًا إِنَّكُمْ تَجْرِمُونَ ﴿٤٦﴾ وَيَلْبَسُونَ ثِيَابًا مِّنَ الثَّمَرَاتِ ﴿٤٧﴾ وَإِذَا قِيلَ لَهُمُ ارْكَعُوا لَا يَرْكَعُونَ ﴿٤٨﴾ وَيَلْبَسُونَ ثِيَابًا مِّنَ الثَّمَرَاتِ ﴿٤٩﴾ فَيَأْتِي حَدِيثٌ بَعْدَهُ يُؤْمِنُونَ ﴿٥٠﴾**

17 ඔවුන්ට (විනාශ කරනු ලැබුවන්ට) පසුව අවසානයේ පැමිණී අයව (මක්කමේ ප්‍රතික්ෂේප කළවුන්ට) සම්බන්ධ නොකළෙමු ද? (මක්කාන්වේ ප්‍රතික්ෂේප කළවුන් ඔවුන්ගේ අඩිපාටේ විත් ඔවුහු ද බොරු කළහ.)
 18 වරද කරුවන්ට අප කරන්නේ එසේය.
 19 (දේව දුතයින්වද අපේ වාක්‍යයද) බොරු කළවුන්ට එදවසේ විපතක්මය.
 20 අප පිළිකුල් වූ ද්‍රව්‍යයකින් නුඹලාව නොමැට්ටුවෙමු ද?
 21 22 පසුව අප දන්නා දිනයක් දක්වා (මාස නවයක් සම්පූර්ණ වන තෙක්) ආරක්ෂා සහිත ස්ථානයක (ගර්භාෂයේ) නොතැබුවෙමු ද?
 23 පසුව අපි (ඔහුගේ අවයව හා ස්වභාවික ගුණයන් ද) නිර්ණය කළෙමු. (අප) නිර්ණය කරන්නන්ගෙන් ශ්‍රේෂ්ඨයින්ය.
 24 (දේව දුතයින්වද අපගේ වාක්‍යයන්ද) බොරුකළ වුන්ට එදවසේ විපතක්මය.
 25 පොළොව වැලඳ (ආරක්ෂා කර) ගත හැකි තත්ත්වයට පත් නොකළෙමු ද?
 26 (නුඹලා) පිවත්ව සිටිය දී භූමිය (එහි මතුපිටද) මරණයට පත්වූ විට (එහි අභ්‍යන්තරයේද නුඹලාව වැළඳගෙන ආරක්ෂා කළ හැකි ලෙස ඇති නොකළෙමු ද?)

27 අපි එහි උස් කඳ ඇති කර නුඹලාව ප්‍රභූත පලය ද නොපෙට්ටුවෙමු ද? (මේ සියලුම නුඹලාගේ පරලොව නැඟිටවීමට වඩා පුදුම දේවල්ය)
 28 (දේව දුතයින්වද අපගේ වාක්‍යයන් ද) බොරු කරන්නන්ට එදවසේ විපතක්මය.
 29 (ඔවුන්ව බලා එදවසේ මෙසේ කියැවෙයි) නුඹලා (කුමන දඬුවමක්) බොරු කළෙහුද ඒ කරා නුඹලා යහු.
 30 (උසට ගොස්) අතු තුනකට බෙදී යන (ගින්නේ) සෙවනේ (දුම යටින්) ගමන් කරනු.
 31 (එය ඔවුන්ට ලෝකයේ සෙවනාලේල මෙන් උෂ්ණත්වයෙන්) සෙවනා ලබා දෙන්නේය. නිරයේ ගින්නේ උෂ්ණයෙන් එය ආරක්ෂා කරන්නේද නැත.
 32 නියත වශයෙන් එය මාලිගාවල සේ (අති විශාල වූ) ගිනිපුපුරු විසි කරමින් ඇත.
 33 නියත වශයෙන්ම එය කන පැහැති ඔවුන් මෙන්ය.
 34 (දේව දුතයින්වද අපගේ වාක්‍යයන් ද) බොරු කළවුන්ට එදවසේ විපතක්මය.
 35 ඔවුන් කිසිවෙකු කටා නොකරන දිනයකි.
 36 ඔවුන්ට (කටා කිරීමට) අනුමැතිය නොලැබේ. (එසේ ලැබුණොත්) ඔවුහු (බේරීමට) හේතු කීමට පටන් ගන්නහුය.
 37 (දේව දුතයින්වද අපගේ වාක්‍යයන් ද) බොරු කළවුන් එදවසේ විපතක්මය.
 38 මෙය (ජනතාව අතරේ) වින්ශ්වය දෙන දිනයකි. (එදවසේ සත්‍යයද අසත්‍යයද පැහැදිලි වන්නේය) අපි (මක්කමේ ප්‍රතික්ෂේප කරන්නන් වූ) නුඹලාවද (පෙර සමාජවල ප්‍රතික්ෂේප කළවුන් වන) පුරාතනයේ අයවද එකට එක් කළෙමු.
 39 (මගේ දඬුවමෙන් බේරීමට) නුඹලා ළග කුමක් හෝ කුමන්ත්‍රණ ඇත්නම් ඒ කුමන්ත්‍රණය මට කරනු.
 40 (දේව දුතයින්ව ද අපගේ වාක්‍යයන් ද) බොරු කළවුන්ට එදවසේ විපතක්මය.
 41 නියත වශයෙන්ම බිය බැහිමත් අය (ස්වර්ගයේ) සෙවනාලේවලද උල්පත්වල ද සිටිති.
 42 ඔවුන්ට මනාප පලතුරුවල ද (රස විඳිමින් සිටිති).
 43 (ඔවුන් දෙස බලා මෙසේ කියැවෙයි) නුඹලා කළ දැ (යහකියා) හේතුකොටගෙන සතුටින් අනුභව කරනු. තවද පානය කරනු.
 44 නියත වශයෙන්ම යහකියා කළවුන්ට අපි ඒ අන්දමින් විපාක දෙන්නෙමු.
 45 (දේව දුතයින්ව ද අපගේ වාක්‍යයන් ද) බොරු කළවුන්ට එදවසේ විපතක්මය.
 46 (ලෝකයේ පව් කාරයින් බලා මෙසේ කියැවෙයි) නුඹලා ටික කලක් හුක්ති වින්ද සතුට අත් විඳිනු. නියත වශයෙන්ම නුඹලා වරදකරුවන්ය (අල්ලාහ්ට ආදේශ කළවුන්ය.)
 47 (දේව දුතයින්ව හා අපගේ වාක්‍යයන්) බොරු කළවුන්ට එදවසේ විපතක්මය.
 48 ඔවුන්ට නුඹලා රුකුළු කර(අල්ලාහ්ට සලාතය ඉටු කර)නු'මයි අණ කරනු ලැබුවොත් ඔවුහු රුකුළු (සලාතය ඉටු) නොකරති.
 49 (දේව දුතයින්වද අපගේ වාක්‍යයන්ද) බොරු කළවුන්ට එදවසේ විපතක්මය.
 50 කුර්ආනයට පසුව ඔවුහු වෙන කුමන වචනයක් ගැන විශ්වාස කරන්නෙහුද?



අන්-නබල

- 1 ඔවුන් කුමක් ගැන එකිනෙකා විමසා ගනුයේ ද (නබිතුමන්ව ලෝකයට එවා ඒකීයත්වය හා පරලොව ගැන ජනතාවට දැනුම් දී අල්කුර්ආනයේ වැකි කියවා පෙන්වූ විට ප්‍රතික්ෂේප කරන අය මුහම්මද්ට කුමක් වීද? ඔහු කුමක් සිදුවීද? ඔහු කුමක් මෙලොවට එවා ඒකීයත්වය හා පරලොව ගැන ප්‍රකාශ කර අල්කුර්ආනය කියවා පෙන්වූ විට එම ජනතාව මුහම්මද්ට කුමක් සිදුවීද? ඔහු කුමක් ගෙනාවෙහිද? යනාදී ප්‍රශ්න ඔවුනතරේ අසන්නට පටන් ගත්හ. එම අවස්ථාවේ අල්ලාන් මෙම වැකි පහළ කළේය.
- 2 උතුම් වූ පුවතක් ගැන (ප්‍රශ්න කර ගනිති. එකීයත්වය හා නබිවරයාව සත්‍ය කිරීම පරලොව ගිණවෘස කිරීම ආදී පුවත් දැනුම් දෙන කුර්ආනය ගැන ඔවුහු ප්‍රශ්න කර ගනිති.)
- 3 එය කෙසේද යත් ඔවුහු ඒ පිළිබඳව ඔවුනතරේ මත හේද ඇති කර ගෙන සිටිති. (එය හුනියමක් කාව්‍යයක් ශාස්ත්‍ර හා පැරැන්නන්ගේ පුරාණයක් යැයි කුර්ආනය ගැන විවිධ මත ප්‍රකාශ කරති.)
- 4 එසේ නොවේ. (එසේ නොකියනු) ඔවුහු (බොරු කිරීමේ විපාකය) දැන ගනිති.
- 5 ස්ථිර වශයෙන්ම ඔවුහු (එය දැන ගනිති.)
- 6 භූමිය අප ඇතිරිල්ලක් නොකළෙමු ද?
- 7 (භූමිය නොපැද්දී නොසෙලවී තිබීම සඳහා) කුසුදු ලෙස අප කඳ ඇති නොකළෙමුද.
- 8 අපි (නුඹලාව ගැහැණු පිරිමි වශයෙන්) පෝඩු ලෙස මැව්වෙමු.
- 9 නුඹලාගේ නින්ද (නුඹලාගේ හඳවත් ගිමන් හරින) විවේකයක් වශයෙන් ඇති කළෙමු.
- 10 (නුඹලාගේ වස්ත්‍රය නුඹලාව වසා ගන්නා සේ) රාත්‍රිය (නුඹලාව ආවරණය කරන) වස්ත්‍රයක් කළෙමු.
- 11 තවද අපි දවල (ආහාර ද) ජීවත් වීමට අවශ්‍ය දැද සොයාගන්නා වේලාවක් ලෙස ඇති කළෙමු.
- 12 අපි නුඹලාව ඉහළින් ශක්තිමත් වූ අහස් හතක් පිළියෙල කර ඇත්තෙමු.
- 13 තවද ආලෝකය (හා උෂ්ණත්වය) ලබා දිය හැකි පහතක්ද පිළියෙල කළෙමු.
- 14 තවද කළු වලාකුළුවලින් අධිකව ඇඳ හැළෙන ජලයද පහළ කළෙමු.
- 15 (එම ජලයෙන් තිරිඟු වැනි) ධාන්‍යයද (අනෙකුත්) ශාකද මතු කිරීම පිණිස (අපි එය පහළ කළෙමු)
- 16 (එහි ගස් එකට ගැවි)ඝන වූ උයන් ඇති කිරීම සඳහා ද (අපි ජලය පහළ කළෙමු)
- 17 නියත වශයෙන්ම (ජනතාව අතරේ) විනිශ්චය දෙන දිනය (පුරාතනයේ හා පසුව ආ අය සෑම දෙනෙකුටම පොරොන්දු වී) වේලාව නියම කළ දිනයකි.
- 18 (ඉස්රාෆීල් අලෙයිහිස් සලාම් තූමා) නළාවෙන් පිඹිනු ලබන දිනයේ (එය සිදුවෙයි එවිට) නුඹලා කණ්ඩායම් කණ්ඩායම් වශයෙන් පැමිණෙන්නහුය.
- 19 තවද අහස් (මලක්වරුන් බැසීම සඳහා) විවෘත වී ඒවා දොරටු සහිත බවට පත් වෙයි.
- 20 තවද කඳ (ඒවා පිහිටි ස්ථානවලින්) ඉවත් කර දැවිලි බවට පත් කෙරෙයි.
- 21 නියත වශයෙන්ම නිරය බලාපොරොත්තුවෙන් සිටි (එහි අධිපතියෝ එහි වේදනාව ලබා දීමට

سُورَةُ النَّبَاِ

بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّحِیْمِ

1 عَمَّ يَتَسَاءَلُونَ 2 عَنِ النَّبَاِ الْعَظِيْمِ 3 الَّذِي هُوَ فِيهِ مُخْلِفُونَ 4
 4 كَلَّا سَيَعْمُونَ 5 نُو كَلَّا سَيَعْمُونَ 6 اَلَمْ نَجْعَلِ الْاَرْضَ مَهْدًا 7
 7 وَالْجِبَالَ اَوْتَادًا 8 وَخَلَقْنَاكُمْ اَزْوَاجًا 9 وَجَعَلْنَا نَوْمَكُمْ سُبَاتًا 10
 10 وَجَعَلْنَا اللَّيْلَ لِبَاسًا 11 وَجَعَلْنَا النَّهَارَ مَعَاشًا 12 وَبَدَيْنَا 13
 13 فَوْقَكُمْ سَبْعًا سِدَادًا 14 وَجَعَلْنَا سِرَاجًا وَهَاجًا 15 وَاَنْزَلْنَا 16
 16 مِنَ الْمُعْصِرَاتِ مَاءً ثَجَّاجًا 17 لِنُخْرِجَ بِهِ حَبًّا وَنَبَاتًا 18 وَجَعَلْنَا 19
 19 الْفُلُوكَ 20 اِنْ يَوْمَ الْفَصْلِ كَانَ مِيقَاتًا 21 يَوْمَ يُفْخَخُ فِي الصُّوْرِ 22
 22 فَنُتَوْنَ اَفْوَاجًا 23 وَنُحِثَتِ السَّمَاءُ فَكَانَتْ اَبْوَابًا 24 وَسُيِّرَتِ 25
 25 الْجِبَالُ فَكَانَتْ سَرَابًا 26 اِنَّ جَهَنَّمَ كَانَتْ مِرْصَادًا 27 لِلطَّٰغِيْنَ 28
 28 مَتَابًا 29 لَيَسِيْنَ فِيهَا اَحْقَابًا 30 لَا يَدْخُوْنَ فِيهَا بَرْدًا وَلَا شَرَابًا 31
 31 اِلَّا اَلْحَمِيْمًا وَعَسَاقًا 32 جَزَاءً وَّفَاقًا 33 اِنَّهُمْ كَانُوْا 34
 34 لَا يَرْجُوْنَ حِسَابًا 35 وَكَذَّبُوْا بِآيٰتِنَا كِذَابًا 36 وَكُلُّ شَيْءٍ 37
 37 اَحْصَيْنَاهُ كِتٰبًا 38 فَذُوْقُوْا فَلَنْ نَّزِيْدَكُمْ اِلَّا عَذَابًا 39

- 22 එය ආක්‍රමිකතා කරන්නන් යන තැනකි.
- 23 කාලය දික් වී පවතින තාක්කල් (සදාකල්) ඔවුහු එහි රැඳී සිටිති.
- 24 එහි සිසිල හෝ වෙනත් පානයක් හෝ රස නො වීදිති.
- 25 තදින් පැහෙන ජලය ද (නිරයේ වැසියන්ගේ සිරුරෙන් ගලන) සැරව ද හැර (වෙන කිසිවක් රස නොවීදිති.)
- 26 (අල්ලාන් ඔවුන්ගේ ක්‍රියාවන්ට) ගැලපෙන විපාක දන්නේය. (පාපයන්ගෙන් ඉතා විශාල වූ ආදේශ කිරීම ඔවුහු කළහ. අල්ලාන් ඔවුනට ඉතා විශාල වූ දඬුවම දුන්නේ ය.)
- 27 නියත වශයෙන්ම ඔවුහු විභාගය බලාපොරොත්තු නොවුවන් ලෙස සිටියහ. (ඔවුන් විනිශ්චය දිනය ගැන විශ්වාස කළේ නැත. එහෙයින් විපාක ගැන ආශා කළේ ද නැත. විභාගය ගැන බිය වූයේද නැත.
- 28 තවද අපේ වැකි බොරු කළහ.
- 29 අපි සෑම කරුණක්ම (ලේහුල් නමැති) ලේඛනයේ ලියාපදිංචි කර ඇත්තෙමු. (නැතිනම් මෙම වැකියේ අදහස ඔවුන් කරන සෑම දෙයක්ම මලක්වරුන්ගේ ලේඛනයේ ලියා ඇත්තෙමු.)
- 30 (ඔවුන්ව අමතා මෙසේ කියවෙයි.) නුඹලා අත් විදිනු. අපි දඬුවම හැර (වෙන කිසිවක්) නුඹලාවට අධික නොකරන්නෙමු.
- 31 නියත වශයෙන්ම බියබැතිකම ඇති අයට

إِنِّ لِلْمُتَّقِينَ مَفَازًا ﴿٣١﴾ حَدَائِقَ وَأَعْنَابًا ﴿٣٢﴾ وَكَوَاعِبَ أَزْرَابًا ﴿٣٣﴾ وَكَأْسًا
 دِهَاقًا ﴿٣٤﴾ لَا يَسْمَعُونَ فِيهَا لَغْوًا وَلَا كِذَابًا ﴿٣٥﴾ جَزَاءً مِّن رَّبِّكَ عَطَاءً
 حِسَابًا ﴿٣٦﴾ رَبِّ السَّمَوَاتِ وَالْأَرْضِ وَمَا بَيْنَهُمَا الرَّحْمَنَ لَا يَمْلِكُونَ
 مِنْهُ خِطَابًا ﴿٣٧﴾ يَوْمَ يَقُومُ الرُّوحُ وَالْمَلَائِكَةُ صَفًّا لَا يَتَكَلَّمُونَ
 إِلَّا مَن أَدْنَىٰ لَّهُ الرَّحْمَنُ وَقَالَ صَوَابًا ﴿٣٨﴾ ذَلِكَ الْيَوْمَ الْحَقُّ فَمَن
 شَاءَ اتَّخَذْ إِلَىٰ رَبِّهِ مَثَابًا ﴿٣٩﴾ إِنَّا أَنْزَلْنَاهُ قُرْآنًا عَرَبِيًّا يَوْمَ
 يَنْظُرُ الْمَرْءُ مَا قَدَّمَتْ يَدَاهُ وَيَقُولُ الْكَافِرُ يَا لَيْتَنِي كُنتُ تُرَابًا ﴿٤٠﴾

سُورَةُ النَّازِعَاتِ

بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ

وَالنَّازِعَاتِ غَرْقًا ﴿١﴾ وَالنَّشِيطَاتِ تَشَفُّطًا ﴿٢﴾ وَالسَّيِّدَاتِ سَهًا ﴿٣﴾
 فَالسَّيِّدَاتِ سَبَقًا ﴿٤﴾ فَالْمُدْرَاتِ أَمْرًا ﴿٥﴾ يَوْمَ تَرْجُفُ الرَّاجِفَةُ ﴿٦﴾
 تَتَّبِعُنَّهَا الرَّادِفَةُ ﴿٧﴾ قُلُوبٌ يَوْمَئِذٍ وَاجِفَةٌ ﴿٨﴾ أَبْصَرُهَا
 خَشْيَةٌ ﴿٩﴾ يَقُولُونَ أَيْنَا الْمُرْدُودُونَ فِي الْخَافِرَةِ ﴿١٠﴾ أَيْنَا ذَا كُنَّا
 عِظْمًا تَخْرُجُ ﴿١١﴾ قَالُوا إِنَّكَ إِذَا كُرْتُ حَاسِرَةٌ ﴿١٢﴾ فَإِنَّمَا هِيَ زَجْرَةٌ
 وَاحِدَةٌ ﴿١٣﴾ فَإِذَا هُمْ بِالسَّاهِرَةِ ﴿١٤﴾ هَلْ أُنثِيَكَ حَدِيثُ مُوسَىٰ ﴿١٥﴾

(හිරයෙන් ආරක්ෂාව ලබා ස්වර්ගය ලබා ගැනීමට) ජයග්‍රහණය ඇත.

- 32 උයන්ද මිඳි ද (ඔවුන්ට) ඇත.
- 33 තවද ඔවුන්ගේ වයසට ගැලපෙන ඔවුන්ගේ ප්‍රේම රටුම්මට ගුලි ගැසුන ස්ත්‍රීන් ද (ඔවුන්ට ඇත.)
- 34 (මත්පැන්වලින්) පිරී ඇති කුසලාන ද (ඇත.)
- 35 එහි ඔවුහු (පාපකාරී) අනවශ්‍ය වදන්වලට හෝ ඩොරැකිරීම් වලට හෝ සවන් නොදෙති.
- 36 (මෙය) නුඹලාගේ දෙවියන්ගෙන් පිරිනැමෙන විපාක වෙයි. (ඔවුන්ගේ දෙවියන් පොරොන්දු වූ පරිදි ඔවුන් ප්‍රමාණවත් යැයි කියන තරමට ඔහුගේ විපාක ඔහු පිරි නමයි.)
- 37 (ඔහු) අහස්හිද පොළොවෙ හිද ඒ දෙක අතර ඇති දැ හිද දෙවියාය. අධික දයාවන්තය. ඔහු සමග කථා කිරීමට කිසිවෙක් ශක්තිය නොලබයි. (ඔහුගේ අනුමැතිය ලද අය කථා කරති. අනුකම්පා බස්ද දොඩති)
- 38 පිඛිරිල් (අලෙල) තුමාද අනෙකුත් මලක්වරුන්ද පෙළගැසී සිටින දවසේ කවරෙකුට රහ්මාන් වූ (අල්ලාහ්) අනුමැතිය ලබාදී (ලෝකයේ) සත්‍ය කියමින් සිටියහුද ඔවුන් හැර (වෙන කිසිවෙක්) කථා නොකරති.
- 39 එය (සත්‍ය වශයෙන්ම සිදුවන) ස්ථිර දිනයකි. කවරෙකු මනාප වෙයිද ඔහු (යහක්‍රියා කර) අල්ලාහ් වෙත යන (රැඳෙන) ස්ථානය තෝරා ගත යුතුය.
- 40 නියත වශයෙන්ම අපි සම්පයෙන් එන වේදනාවක් ගැන නුඹලාට අවවාද කරන්නෙමු. (ඔහුට සුදානම් කර

ඇති දඬුවම දැක) මිනිසා තමා කළ ක්‍රියාවන් දැක ප්‍රතික්ෂේප කරන්නා මා පස් වන්නට නොතිබුණේ දැ? යි කියන දිනයේ (එම වේදනාව සිදුවෙයි.)

අන්-නාසිආන්

- 1 (පව්කරයින්ගේ ප්‍රාණ) තදබල අන්දමින් අත්පත් කරගන්නා මලක්වරුන් මත දිවුරා (පවසමි).
- 2 (යහපත් ගැත්තන්ගේ ප්‍රාණ) සැහැල්ලුවෙන් අත්පත් කරගන්නා මලක්වරුන් මත දිවුරා (කියමි).
- 3 (අල්ලාහ්ගේ අණ රැගෙන පොළොව කරා) වේගයෙන් බසින මලක්වරුන් මත දිවුරා (කියමි)
- 4 (අල්ලාහ්ගේ අණ ක්‍රියාත්මක කිරීමෙහි) ඉතා පෙරමුණ ගන්නා මලක්වරුන් මත දිවුරා (කියමි). (යහපත් ගැත්තන්ගේ ප්‍රාණ අත්පත් කරගෙන ස්වර්ගය කරා වේගයෙන් යෑම ද මෙයට අයත් වන්නේය)
- 5 කරුණු සැලසුම් කරන (මලක්වරුන් මත) දිවුරා (කියමි) (මලක්වරුන් සැලසුම් කිරීම යනු අල්ලාහ්ගේ නීති ඊති රැගෙන පොළොවට බැසීමත් පොළොවේ වැස්ස සුළඟ ආදිය අල්ලාහ්ගේ අනුමැතිය අනුව ක්‍රියාත්මක කිරීමත්ය.)
- 6 පොළොව සෙලවිය හැකි දැ සොලවන දිනයේ (එය පළමු 'සූර' පිඹින දිනයයි. එහි පිඹිනු ලැබූ විට පොළොව සෙලවී එහි මත ඇති සියල්ල විනාශ වී යයි.)
- 7 ඊළඟට අනෙකුත් සිදුවීම් ද ඒ සමගම පැමිණෙයි. (පසුව සියල්ලෝම නැඟිටිටවනු ලබති.)
- 8 (විනිශ්චය දිනයේ හයානකකම් ඇසෙන් දුටු නිසා) සමහර හදවත් එදවසේ බියවෙමින් සිටී.
- 9 ඔවුන්ගේ බැල්ම (හය හේතුකොට ගෙන) බිමට නැඹුරු වී තිබේ. (දෙවියන් ප්‍රතික්ෂේප කරමින් මියගියවුන්ව මෙසේ දැකිය හැක.)
- 10 (අප මළ පසු) අපි (අපේ මුල් තත්වයෙන්) නැඟිටිවනු ලබන්නෙමුදැ? යි (විනිශ්චය දිනය ප්‍රතික්ෂේප කරන) ඔවුහු අසති.
- 11 අප දිරාපත් වූ ඇටකටු බවට පත් වූ පසුත් (නැඟිටිවනු ලබන්නෙමුදැ? යි අසති.)
- 12 එසේ නම් එය (අපට ශෝකයද) පසුතැවිල්ලද ඇති කරන නැඟිටිවීමක් බවට එය වන්නේ යැයිද ඔවුහු අසති.
- 13 එය (නැඟිටිවන එම සූර පිඹීම) එකම එක ශබ්දයක් පමණි.
- 14 ඒ සමගම ඔවුහු (නැඟිටිවනු ලැබ) පොළොවේ මතුපිට පෙනී සිටිති.
- 15 නියත වශයෙන්ම මුසා (අලෙල) ගේ පණිවිඩය නුඹලා වෙත පැමිණියේය.
- 16 (සෙනනා කඳු පාමුල ඇති) තුවා නැමැති ශුද්ධ වූ තැනිතලාවේ ඔහුගේ (මුසාගේ) දෙවියා ඔහුව කැඳ වූ අවස්ථාව සිහිකරනු.
- 17 (අල්ලාහ් ඔහුව බලා මෙසේ කිය) නුඹ ගිරිඅවුන් වෙත යති. ඔහු (අනුමිකතා කිරීමෙහි) සීමාව ඉක්මවා ගියේය.
- 18 නුඹ (ඔහුගෙන්) අසති. නුඹට (ආදේශ කිරීම වැනි මනා පාපයන්ගෙන්) පිරිසිදු වීමට උනන්දුවක් ඇත්ද?
- 19 තවද නුඹේ දෙවියන් කරා නුඹට මා මග පෙන්වීම කෙරෙහි ද (උනන්දුවක් තිබේද)
- 20 පසුව ඔහුට අති මහත් වූ සාධක ඔහු



පෙන්විය. (එය ඔහුගේ අත හෝ හැර මිටිය)

- 21 ඔහු (මුසාව හා ඔහු කී දෑ ද) බොරු කර වෙනස්කම් කළේය.
- 22 පසුව ඔහු (විශ්වාස කිරීමෙන්) පසුබට වී අක්‍රමිකතා කිරීමෙහි උත්සාහ දැරීය.
- 23 ඔහු (ඔහුගේ හුනියම් කරුවන් හෝ ජනතාව) එකරාගි කර ඔහු කැඳවීය.
- 24 ඔහු 'නුඹලාගේ උතුම් දෙවියා මමයැයි කීය.
- 25 අල්ලාහ් ඔහුව පරලොව දඬුවම සඳහා ද (නිරය) මෙලොව දඬුවම සඳහා ද (ගිලවීම) ග්‍රහණය කර ගත්තේය.
- 26 නියත වශයෙන්ම එහි (ගිරිඅවුන්ව විනාශ කළ ඉරිහාසය තුළ අල්ලාහ්ව) බිය වන්නන්ට පාඩම් ඇත.
- 27 මැවීමට දුෂ්කර නුඹලා ද නැතිනම් අහස් ද? (මරණයට පසුව නැවතත් නුඹලාව මැවීම දුෂ්කරද? නැතිනම් පුදුමාකාර දෑ වලින් පිරුණා අති දැවැන්ත වූ අහස මැවීම දුෂ්කර ද? ඔහු එය මැවීවේය.
- 28 (පොළොවට) වහලක් සේ ඔහු එය ඔසවා (එහි අඩුපාඩු කිසිවක් නොමැතිව) එය අලංකාරව මැවීය.
- 29 තවද එහි රාත්‍රිය අන්ධකාරයක් කර (දවාල) එහි දීප්තිය (සුර්යයා මගින්) පිට කළේය.
- 30 ඉන්පසු (අහස සකස් කළ පසු) පොළොව ඔහු විශාල කළේය.
- 31 (ඔයවල් හා උල්පත් මගින්) එහි ජලයත් (සතුන් ආහාරයට ගන්නා) එහි ශාකද මතු කළේය.
- 32 තවද කඳු (පොළොවට) කුඳකඳු ලෙස සවිකර ශක්තිමත් කළේය.
- 33 නුඹලා ද නුඹලාගේ සිව්පා සතුන්ද ප්‍රයෝජන ගැනීම සඳහා (පොළොවෙහි අල්ලාහ් ඒවා ඇති කළේය)
- 34 (වෙනවර නළාව පිඹීම සිදුවී) ඉතා විශාල පරක්ෂණයක් වත් ස්වර්ග වැසියන් ස්වර්ගයද නිරයේ වැසියන් නිරයට ද හාර දෙන වෙලාවේ
- 35 සෑම මිනිසෙකුම ඔහු කළ දෑ මතක් කරන දවසේ
- 36 තවද (එය) බැලිය යුත්තන් කා හටත් (නොසැඟවී) නිරය හෙළිකරන දවසයි.
- 37 (දෙවියන් ප්‍රතික්ෂේප කිරීමෙහිද, පාපයන්හිද) සීමාව ඉක්මවා ගොස්
- 38 (පරලොවට වඩා) මෙලොව තෝරාගත් අය
- 39 ඔවුන් යන තැන නිරයයි.
- 40 (විනිශ්චය දිනයේ තම රක්ෂකයා ඉදිරියේ සිට ගැනීමට සිදුවේ යැයි බිය වී සිටින ආශාවන්ට (වහල් වී පාපයන් නොකර) තමාව වළක්වා ගත් අය.
- 41 ඔවුන් යන තැන ස්වර්ගයයි.
- 42 ඔවුහු නුඹෙන් විනිශ්චය දිනය ගැන එය කවදා පැමිණේදැයි ප්‍රශ්න කරති.
- 43 (නබිවරයාණනි,) ඒ පිළිබඳ දැනුමෙහි නුඹ කුමක සිටින්නෙහිද? (ඒ පිළිබඳව කිසිම දැනුමක්වත් නුඹට නැත)
- 44 (එය කවදා සිදුවේ වී ද යන්න පිළිබඳව) අවසන් දැනුම නුඹේ දෙවියන් සතුවම ඇත. (එය අන් කිසිවක් නොදනී).
- 45 නුඹ එයට බිය වන අයට අවවාද කරන්නෙකු පමණය.
- 46 ඔවුහු එය (තම ඇස්වලින් දැකිය හැකි දිනයේ සොහොනේ) සවස් ජාමයක් හෝ නැතිනම් උදේ ජාමයක් හෝ රැඳී සිටියා සේ (හඟිති.)

إِذْ نَادَاهُ رَبُّهُ بِاللَّوَادِ الْمَقْلَسِ طَوًى ﴿١٧﴾ أَذْهَبَ إِلَىٰ فِرْعَوْنَ إِنَّهُ طَغَىٰ ﴿١٧﴾
 فَقُلْ هَلْ لَكَ إِلَٰهٌ إِلَّا أَن تَرْكَبَ ﴿١٨﴾ وَأَهْدِيكَ إِلَىٰ رَبِّكَ فَنَحْنُ سِئَىٰ ﴿١٩﴾ فَأَرَاهُ
 الْآيَةَ الْكُبْرَىٰ ﴿٢٠﴾ فَكَذَّبَ وَعَصَىٰ ﴿٢١﴾ ثُمَّ أَذْبَرَ سَيْئَاتِهِ ﴿٢٢﴾ فَحَشَرَ
 فَنَادَىٰ ﴿٢٣﴾ فَقَالَ أَنَا رَبُّكُمُ الْأَعْلَىٰ ﴿٢٤﴾ فَأَخَذَهُ اللَّهُ نَكَالَ الْآخِرَةِ وَالْأُولَىٰ ﴿٢٥﴾
 إِنَّ فِي ذَٰلِكَ لَعِبْرَةً لِّمَن يَخْشَىٰ ﴿٢٦﴾ ءَأَنتُمْ أَشْدُّ حَلْقًا أَمِ السَّمَاءُ بَدُنْهَا
 ﴿٢٧﴾ رَفَعَ سَمَكَهَا فَسَوَّنَهَا ﴿٢٨﴾ وَأَغَطَّسَ لَيْلَهَا وَأَخْرَجَ صُحُفَهَا ﴿٢٩﴾
 وَالْأَرْضَ بَعْدَ ذَٰلِكَ دَحَنَهَا ﴿٣٠﴾ أَخْرَجَ مِنْهَا مَاءَهَا وَمَرَعَهَا ﴿٣١﴾
 وَالْجِبَالَ أَرْسَهَا ﴿٣٢﴾ مَتَاعًا لِّكُومٍ وَلَا تَعْمَلُكُمْ ﴿٣٣﴾ فَإِذَا جَاءَتِ الطَّامَةُ
 الْكُبْرَىٰ ﴿٣٤﴾ يَوْمَ يَتَذَكَّرُ الْأِنْسَانُ مَآ سَعَىٰ ﴿٣٥﴾ وَبُرِزَتِ الْجَحِيمُ
 لِمَن يَرَىٰ ﴿٣٦﴾ فَأَمَّا مَن طَغَىٰ ﴿٣٧﴾ ءَوَءَ أَمْرَ الْحَيَاةِ الدُّنْيَا ﴿٣٨﴾ فَإِنَّ الْجَحِيمَ
 هِيَ الْمَأْوَىٰ ﴿٣٩﴾ وَأَمَّا مَن خَافَ مَقَامَ رَبِّهِ وَنَهَىٰ النَّفْسَ عَنِ الْهَوَىٰ
 ﴿٤٠﴾ فَإِنَّ الْجَنَّةَ هِيَ الْمَأْوَىٰ ﴿٤١﴾ يَسْتَلُونَكَ عَنِ السَّاعَةِ أَيَّانَ مُرْسَاهَا
 ﴿٤٢﴾ فِيمَ أَنْتَ مِن ذِكْرِنَهَا ﴿٤٣﴾ إِلَىٰ رَبِّكَ مُنْهَبَهَا ﴿٤٤﴾ إِنَّمَا أَنْتَ مُنذِرٌ
 مَّن يَحْشَنهَا ﴿٤٥﴾ كَأَنَّهُمْ يَوْمَ رَوَّوْنَهَا لَن يَلْبَسُوا إِلَّا عَشِيَّةً أَوْ صُحْحًا ﴿٤٦﴾

سُورَةُ عَبَسَ

අබස

- නබි සල්ලල්ලාහු අලෙහි වසල්ලම් තුමාගේ එක් අවස්ථාවක කුරෙහි නායකයින්ට ඉස්ලාමය පිළිබඳව ආශාව ඇතුළු කරා බස් කරමින් සිටියහ. ඒ අවස්ථාවේ අන්ධ නබි මතුරෙක වූ අබ්දුල්ලා බින් උමම් මක්කුම් උලියල්ලාහු අන්හු තුමා ආගම දැන ගැනීමේ අරමුණෙන් ප්‍රශ්න කීපයක් අසන්නට විය. මෙම කථාබස් අතරට පැමිණීම නොරස්සු නබි තුමාගේ තම මුහුණ කෝපයෙන් පුපුරවමින් මෙතුමාව නොසලකා හැරියහ. එම අවස්ථාවේ මෙම පරිච්ඡේදය පහළ විය.
- 1 ඔහු (තම මුහුණ) කෝපයෙන් පුපුරවමින් (නොසලකා) හැරියේය.
 - 2 අන්ධයා ඔහු වෙත පැමිණී නිසා (ඔහු තම මුහුණ කෝපයෙන් පුපුරවමින් නොසලකා හැරියේය)
 - 3 (මහම්මද්) නුඹට කුමක් දැනුම් දුන්නේද? ඔහු (එම අන්ධයා නුඹෙන් ඉගෙන ගෙන ඒ මගින් තම පාපයන්ගෙන් මිදීපිරිසිදු විය හැක.
 - 4 නැතිනම් (නුඹෙන් ඉගෙන ගත් දැයිනි) ඔහු උපදෙස් ලබා ගෙන ඔහුට එම උපදෙස් ප්‍රයෝජනවත් විය හැක.
 - 5 නුඹේ (උපදෙස් පිළිබඳව) අවශ්‍ය නැති අය (කුරෙහි නායකයින්)
 - 6 නුඹ (නුඹේ මුහුණෙන් ද කථාවෙන් ද) ඔවුන් ඉදිරියේ සිටින්නෙහිය.

بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ

عَسَىٰ وَنُوَىٰ ۙ (1) أَنْ جَاءَهُ الْأَعْمَىٰ (2) وَمَا يُدْرِيكَ لَعَلَّهٗ يُبْرَأُ (3) أَوْ يَدَّكَّرُ فَيَنْفَعَهُ الْذِكْرَىٰ (4) أَمَّا مَنْ أَسْتَعْتَىٰ (5) فَأَنَّ لَهُ تَصَدَّىٰ (6) وَمَا عَلَيْكَ أَلَّا يَرْكَبُ (7) وَأَمَّا مَنْ جَاءَكَ يَسْعَىٰ (8) وَهُوَ يَخْشَىٰ (9) فَأَنَّ عَنْهُ نَارُهَا (10) كَلَّا إِنَّمَا تَنْزِيلُ الْكُرْهُ (11) فَمَنْ شَاءَ ذَكَرْهُ (12) فِي صُحُفٍ مُّكَرَّمَةٍ (13) مَرْفُوعَةٍ مُّطَهَّرَةٍ (14) بِأَيْدِي سَفَرَةٍ (15) كِرَامٍ بَرَرَةٍ (16) قَبْلَ الْإِنْسَانِ (17) مَا أَكْفَرَهُ (18) مِنْ أَيِّ شَيْءٍ خَلَقَهُ (19) مِنْ نَّطْفَةٍ خَلَقَهُ فَقَدَّرَهُ (20) ثُمَّ السَّبِيلَ يَسَّرَهُ (21) ثُمَّ أَمَّانَهُ فَأَقْبَرَهُ (22) ثُمَّ إِذَا شَاءَ أَنْشَرَهُ (23) كَلَّا لَمَّا يَقِضْ مَا أَمَرَهُ (24) فَلْيَنْظُرِ الْإِنْسَانُ إِلَىٰ طَعَامِهِ (25) أَنَّا صَبَبْنَا الْمَاءَ صَبًّا (26) ثُمَّ شَقَقْنَا الْأَرْضَ شَقًّا (27) فَأَبْتَأْنَا فِيهَا بَحْيًا (28) وَغَنَابًا وَقُصْبًا (29) وَزَيْتُونًا وَنَخْلًا (30) وَحَدَائِقَ غُلْبًا (31) وَفَيْكِهًا وَأَبًّا (32) مَتَّعْنَاكُمْ وَلَآ نَعْمِيْكُمْ (33) فَإِذَا جَاءَتْ الْأَصْحَابُ (34) يَوْمَ يُغْرَأُ الْمَرْءُ مِنْ أَخِيهِ (35) وَأُمَّهُ وَآبِيهِ (36) وَصَحْبِهِ وَبَنِيهِ (37) لِكُلِّ أُمَّرٍ مِنْهُمْ يَوْمَئِذٍ شَانٌ يُغْنِيهِ (38) وَجُوهٌ يَوْمَئِذٍ مُّسْفِرَةٌ (39) ضَاحِكَةٌ مُّسْتَبْشِرَةٌ (40) وَوُجُوهٌ يَوْمَئِذٍ عَلِيْلَةٌ (41) لَهَا غَرَّةٌ (42) أُولَٰئِكَ هُمُ الْكَافِرُ الْفَجْرَةُ (43)

- 7. ඔවුන් (ඉස්ලාමය පිළිගෙන ආදේශ කිරීම ආදියෙන් ඉවත්ව) පිරිසිදු නොවී සිටීම නුඹට වරදක් නොවේ. (නුඹේ වගකීම පෙන්වාදීම පමණය) මෙවැනි ප්‍රතික්ෂේප කරන්නන් කෙරෙහි නුඹ අවධානය යොමු නොකරහි.
- 8. (නුඹෙන් දහම ඉගෙන ගෙන සෘජුමග ලබා ගැනීමේ අරමුණෙන් යුතුව) නුඹ වෙතට ඉක්මනින් පැමිණී අයෙක්
- 9. ඔහු අල්ලාහ්ට බිය වන්නෙකි.
- 10. නුඹ ඔහුව නොසලකා හැර (මොවුන් සමග කථා කරන්නෙහිය.)
- 11. නුඹ එසේ නොකරහි. නියත වශයෙන්ම මෙය (මෙම වැකි) උපදෙස් වන්නේය.
- 12. කවරෙක් (උපදෙස් ලබන්නා) මනාප වෙයිද ඔහු උපදෙස් ලබයි.
- 13. මේවා (අල්ලාහ්ගේ) ගෞරවයට පාත්‍රවූ ලේඛනවල (ලේඛුල් මහ්නුල් නමැති එළකයේ) ඇති ඒවාය.
- 14. (ෂෙයිතාන්වරුන්ගේ සම්බන්ධය යනාදියෙන්) පිරිසිදු කරන ලද (හත්වය) උසස් කරන ලද (ලේඛනවල ඇත.)
- 15. (ඒවා අල්ලාහ් අසල සිට වහි රැගෙන එන) දුතයින් (මලක්වරුන්ගේ) අත්වල ඇත.
- 16. (ඔවුහු අල්ලාහ්ගේ) ගෞරවයට පාත්‍ර වූවන් යහපත් ගැත්තන්ය.
- 17. (ප්‍රතික්ෂේප කරන) මිනිසා ශාප කරනු ලැබිය. කුමක් ද ඔහුව (මෙතරම් දුරට කළඟුණ අමතක කර) ප්‍රතික්ෂේප කරන්නෙකු බවට පත් කළේ?

- 18. ඔහු (අල්ලාහ්) ඔහුව (ප්‍රතික්ෂේප කරන්නාව) කුමකින් මැව්වේ ද?
- 19. ඔහු මොහුව ඉක්බිතිවෙන් මවා (ඔහුගේ අවයව ඉන්ද්‍රියයන් හා ඔහුගේ ජීවිතයට අවශ්‍ය අනෙකුත් දෑ) නිගමනය කළේය. (මෙසේ පිළිකුල් ද්‍රව්‍යයකින් මවනු ලැබ දෙවරක් මුත්‍රා සිදුරෙන් පිටවූන මෙම මිනිසා කෙසේ නම් උඩඟු විය හැකිද?)
- 20. පසුව ඔහුට (යහපත හෝ අයහපත තෝරා ගැනීමේ) මාර්ගය පහසු කළේය.
- 21. පසුව ඔහුව මරණයට පත් කර (ඔහුට ගෞරව කිරීම සඳහා) සොහොනෙහි තබන්නෙමු. (ඔහුව සතුන් හා පක්ෂීන් විසින් අනුභව කරනු ලබන්නෙකු ලෙස පොළොව මත විසි කිරීමට සැලසුවේ නැත.)
- 22. පසුව ඔහුට මනාප වේලාවක ඔහුව (නැවත) නැගිටුවන්නේය.
- 23. ඔහු (අල්ලාහ්) ඔහුට අණ කළ දෙය මෙතෙක් ඔහු ඉටු කළේ නැත.
- 24. මිනිසා ඔහුගේ ආහාරය (අල්ලාහ් එය කෙසේ මැව්වේ දැයි) බැලිය යුතුය.
- 25. නියත වශයෙන්ම අපි ම ජලය (අහසේ සිට) වැස්සක් ලෙස ඇද හැළවීම.
- 26. පසුව (බිජු පිපිරී ගොස් පැළවීම පිණිස) අපි පොළොව පැළෙන්නට සැලසුවෙමු. (ඉතා කුඩා වූ ද දුබල වූද එම ශාක පොළොව පළාගෙන පිටතට ඒමට සැලසුවෙමු.)
- 27. අපි එහි (මිනිසුන් ආහාර ලෙස අනුභව කරන) ධාන්‍යයද මතු කළෙමු. (පොළොව පළාගෙන පිටවූ එම ශාක ධාන්‍ය ධාන්‍යය මතු කරන කාලය දක්වා වර්ධනය කළෙමු.) තවද (සතුන් ආහාර ලෙස අනුභව කරන) කුඩා තෘණ වැනි ශාකද ඇති කළෙමු.
- 28. මිදි ගස් ද සතුන් ආහාරයට ගන්නා කටු ගස් ද මතු කළෙමු.
- 29. තවද ඔලිව් ගස් ද ඉඳි ගස් ද අපි මතු කළෙමු.
- 30. (ඉඳිගස් වැනි ගස්වලින්)සහ වූ වතු ද මතු කළෙමු.
- 31. තවද පලතුරු හා (මිනිසුන් ආහාරයට ගැනීම වගා කිරීම හෝ නොකරන) සතුන් ආහාරයට ගන්නා ගස් ද අපි මතු කළෙමු.
- 32. නුඹලාද නුඹලාගේ සතුන් ද ප්‍රයෝජනයට ගැනීමේ අරමුණෙන් (මේවා අපි මතු කළෙමු)
- 33. (කන්) බිහිරි කරවන හඬ (දෙවන පිඹීම) එන අවස්ථාවේ
- 34. මිනිසා තම සහෝදරයා ද
- 35. තවද ඔහුගේ මව ද පියා ද
- 36. තවද ඔහු බිරිය හා දරුවන් ද අතහැර පළා යන දවසේ (මොවුන් මොහුගේ ළගම නැදැයිත් ය. මොහුගේ ආදරයට සුදුසුකම් ලද අයයි. මොවුන් පවා අතහැර ඔහු දුටුනු එම දවසේ හයානකකම මිස වෙනත් දෙයක් නැත.)
- 37. ඒදවසේ ඔවුනතර සෑම මිනිසෙකුටම ඔහුගේ නැදැයිත් අතහැර අවධානය වෙනතකට යොමු කරන කරුණක් ඇත.
- 38. ඒදවසේ සමහර මුහුණු දීප්තිමත් ව ඇත.
- 39. ඒවා සිනාවෙන් හා සතුටින් පිරී පෙනෙයි.
- 40. ඒදවසේ ඇතැම් මුහුණු දුහුවිලි නැවී ඇත.
- 41. ඒවා කළු පැහැය (අදුර) වසාගෙන සිටී.
- 42. (කළු මුහුණු ඇති අය) ප්‍රතික්ෂේප කරන්නන් හා දෂ්ටයින් ඔවුහුය.

අත්-නක්විර්

- 1 සූර්යයා (ආලෝකය නැතිකර පන්දුවක් බවට පත්කර) හකුළන වේලාවේ
- 2 තවද තාරකා (ගැල වී) වැටෙන වේලාවේ.
- 3 කඳු (ඒවා දුටුවේ බවට පත්කර) ඉවත් කරන වේලාවේ
- 4 උදරයේ පැටවුන් දරා සිටින ඔටුවන් (නඩත්තු කරන්නන් නොමැතිව) අතහැරනු ලබන වේලාවේ (මේවා අරාබීන්ගේ ඉතා වටිනා සම්පත් නිසා එය සඳහන් කර ඇත. විනිශ්චය දිනයේ භයානක කම හේතුකොට ගෙන මේවා ගැන සලකන්නෙක් නොමැති වන්නේය.
- 5 වන සතුන්ව (ඒවායින් සමහරක් සමහරෙකුගෙන් පළි ගැනීම සඳහා) නැගිටුවන දිනයේ.
- 6 තවද මුහුදු ගිනිගැනෙන (ඒවා දැවෙන ගින්නක් බවට හැරෙන) වේලාවේ
- 7 තවද ප්‍රාණා සම්බන්ධ කරන විට (මුමින්වරුන් 'හුරුල් රන්' ස්ත්‍රීන් සමගද ප්‍රතික්ෂේප කරන්නන් ඡෙයිතාන්වරුන් සමග ද සම්බන්ධ කරනු ලබති. හසන් බසර් රත්මතුල්ලාහි අලෙයිහි තුමා මෙසේ පවසයි. සෑම කෙනෙක්ම ඔවුනොවුන්ගේ කණ්ඩායම් සමග සම්බන්ධ කරනු ලබයි. යුදෙව්වන් යුදෙව්වන් සමග ද ක්‍රිස්තියානීන් ක්‍රිස්තියානීන් සමගද මුමින් වරුන් මුමින්වරුන් සමගද එක්රැස් කරනු ලබයි.)
- 8 තවද පීචමානව මිනිදන් කළ ගැහැණු දරුවන් විභාග කෙරෙන වේලාවේ.
- 9 එසේ සානනය කළේ කුමන වරදක් සඳහාද? (යි ප්‍රශ්න කෙරේ.)
- 10 තවද (කුසල් අකුසල් ලේකන ගත කළ)
- 11 ලේකන (විභාගය සඳහා) දිග හැරෙන වේලාවේ.
- 12 තවද අහස පළනු ලබන වේලාවේ.
- 13 තවද නිරයේ ගින්න අවුළුවන වේලාවේ. තවද ස්වර්ගය (බියබැතියෙන් යුත් අයව)ලංකරවන වේලාවේ (මේවා ලෝකාන්තයේදී සිදුවන සිදුවීම් දොළස වන්නේය. පළමු සිදුවීම් හය මෙලොවදී ද අවසාන සිදුවීම් හය පරලොවදී සිදු වෙන ඒවාය.)
- 14 සෑම ආත්මයක්ම (ලේඛන දිග හැරෙන විට) තමන්ගේ ක්‍රියාවන් දැක ගනිති.
- 15 (දිවා කාලයේ සූර්යයාගේ ආලෝකය පිටුපස) සැඟවෙන තාරකා මත දිවුරුම්.
- 16 (ඒවායේ මණ්ඩලවල) දිවුරුම් (ඒවා සැඟවෙන වේලාව ආවිට) සැඟවීමත් සලසන (තාරකා මත මම දිවුරුම්).
- 17 එය පසුකැස යන (එහි අදුර නැතිවන) වේලාවේ රාත්‍රිය මත දිවුරුම්.
- 18 (එහි මද සුළගත් සමග) එය ඉදිරියට එන වේලාවේ උදැසන මත මම දිවුරුම්.
- 19 නියත වශයෙන්ම මෙය (කුර්ආනය) ගෞරවනීය දූතයෙකු මගින් (කියනු ලබන) වදනය (ඔහු පිබිර්ල් අලෙයිහිස් සලාම් වන්නේය.)
- 20 ඔහු බලසම්පන්නය. අර්ෂ් හිම් (අල්ලාහ් ළග) විශාල පිළිගැනීමක් ද ඇත.
- 21 එහි (අභයේ මලක්වරුන්) අවනත වන ඉතාමත් විශ්වාස වන්තයෙකු ද වේ.

سُورَةُ التَّكْوِيْنِ

بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ

إِذَا الشَّمْسُ كُوِّرَتْ 1 وَإِذَا النُّجُومُ انْكَدَرَتْ 2 وَإِذَا الْجِبَالُ سُوِّرَتْ 3 وَإِذَا الْعِشَارُ عُطِّلَتْ 4 وَإِذَا الْوُحُوشُ حُشِرَتْ 5 وَإِذَا الْبِحَارُ سُجِّرَتْ 6 وَإِذَا النُّفُوسُ زُوِّجَتْ 7 وَإِذَا الْمَوْءِدَةُ سُيِّمَتْ 8 أَيُّ ذُنُوبٍ قُنِيَتْ 9 وَإِذَا الصُّحُفُ نُشِرَتْ 10 وَإِذَا السَّمَاءُ كُشِطَتْ 11 وَإِذَا الْجَحِيمُ سُعِرَتْ 12 وَإِذَا الْجَنَّةُ أُنزِلَتْ 13 عَلِمَتْ نَفْسٌ مَّا أَحْضَرَتْ 14 فَلَا أَقْبَمُ بِالْخُنُوسِ 15 الْجَوَارِ الْكُنُوسِ 16 وَاللَّيْلُ إِذَا عَسَعَسَ 17 وَالصُّبْحُ إِذَا انْفَسَسَ 18 إِنَّهُ لَقَوْلُ رَسُولٍ كَرِيمٍ 19 ذِي قُوَّةٍ عِنْدَ ذِي الْعَرْشِ مَكِينٍ 20 مُطَاعٍ تَمَّ أَمِينٍ 21 وَمَا صَاحِبُكُمْ بِمَجْنُونٍ 22 وَقَدْ رَءَاهُ بِالْأُفُقِ الْمُبِينِ 23 وَمَا هُوَ عَلَى الْغَيْبِ بِضَنِينٍ 24 وَمَا هُوَ بِقَوْلِ شَيْطَانٍ رَجِيمٍ 25 فَأَن تَدَّهَبُونَ 26 إِن هُوَ إِلَّا ذِكْرٌ لِّلْعَالَمِينَ 27 لِمَن سَاءَ مِنْكُمْ أَن يَسْتَقِيمَ 28 وَمَا تَشَاءُونَ إِلَّا أَن يَشَاءَ اللَّهُ رَبُّ الْعَالَمِينَ 29

سُورَةُ الْاِنْفِطَارِ

- 22 23 නුඹලාගේ මිත්‍ර (මහමිමදේ සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තුමා) ඔහුට (පිබිර්ල් අලෙයිහිස් සලාම් තුමාව) පැහැදිලි වූ පහළ අභයේ දුටුවේය. (අත්තවු 600 කින් යුත් ඔහුගේ නියම ස්වරූපයෙන්ම දුටුවේය. මුපාහිද් රත්මතුල්ලාහි අලෙයිහි තුමා මෙසේ කියයි. මක්කමේ නැගෙනහිර පිහිටි අපියාද් පෙදෙසේ එතුමාව දුටුවේය.)
- 24 ඔහු (මහමිමදේ සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තුමාණන්) ගුවනේ සිට ඔහු වෙත එන සැඟවුන දෑ පිළිබඳ මසුරුකම් කරන්නෙකු නොවේ. (ඒවායින් කිසිවක් අඩුවෙන් ප්‍රකාශ නොකරන අතර ඒවා දැනුම් දීමේදී නොසැලකිලිමත් ද නොවෙයි.)
- 25 මෙය (කුර්ආනය, ගුවනේ සිට තොරතුරු රැස්කර ගෙන එන) පලවා හරිනු ලැබූ ඡෙයිතාන්ගේ වදන් නොවේ.
- 26 (පැහැදිලි සාප්‍රමග අතහැර) නුඹලා කුමන මාර්ගයක ගමන් කරමින් සිටිනුද?
- 27 මෙය (කුර්ආන්) ලෝකයාට උපදේශයක් මිස වෙනත් නැත.
- 28 මන්ද නුඹලා අතර (සාප්‍රමග) ස්ථිරව සිටීමට මනාප අයට (මෙය උපදේශයකි)
- 29 ලෝකයාගේ රක්ෂකයාණන් වන අල්ලාහ් මනාප වුවහොත් මිස (උපදෙස් ලබන්න) මනාප නොවන්නෙහුය. (අල්ලාහ්ගේ මනාපයෙන් තොරව නුඹලාට සාප්‍රමග ස්ථාවරම සිටිය නොහැක.)

بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ
 إِذَا السَّمَاءُ انْفَطَرَتْ ۝ وَإِذَا الْكَوَاكِبُ انْتَرَتْ ۝ وَإِذَا الْإِبْرَاهِيمَ
 فُجِّرَتْ ۝ وَإِذَا الْقُرُوءُ بُعِثَتْ ۝ عَلِمَتْ نَفْسٌ مَّا قَدَّمَتْ
 وَأَخَّرَتْ ۝ يَتَأَيَّمُ الْإِنْسَانُ مَاعْرَاكَ رَبِّكَ ۝ أَلَمْ يَرِ الْذِي
 خَلَقَكَ فَسَوَّاكَ فَعَدَلَكَ ۝ فِي أَيِّ صُورَةٍ مَّا شَاءَ رَكَّبَكَ ۝
 كَلَّا بَلْ تُكذِّبُونَ بِاللَّيْلِ ۝ وَإِن عَلَيَّ كَيْفَ لِحِطِّطِينَ ۝ كِرَامًا
 كُنْبِينَ ۝ يَعْمُونَ مَآ تَفْعَلُونَ ۝ إِنَّا لَأَبْرَارٌ لِّفِي نَعِيمٍ ۝ وَإِن
 أَلْفَجَارٌ لِّفِي حَيْمٍ ۝ يَصْلَوْنَهَا يَوْمَ اللَّيْلِ ۝ وَمَاهُمْ عَنْهَا بِعَائِبِينَ ۝
 وَمَا أَدْرَاكَ مَا يَوْمَ اللَّيْلِ ۝ وَمَا أَدْرَاكَ مَا يَوْمَ اللَّيْلِ ۝
 يَوْمَ لَا تَمْلِكُ نَفْسٌ لِّنَفْسٍ شَيْئًا ۝ وَالْأَمْرُ يَوْمَئِذٍ لِلَّهِ ۝

سُورَةُ الْمُطَفِّفِينَ

بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ
 وَيَلِّ لِلْمُطَفِّفِينَ ۝ الَّذِينَ إِذَا أَكَلُوا عَلَى النَّاسِ يَسْتَوْفُونَ ۝
 وَإِذَا كَالُوهُمْ أَوْ وَزَنُوهُمْ يُخْسِرُونَ ۝ أَلَا يَظُنُّ أُولَئِكَ أَنَّهُمْ
 مَبْعُوثُونَ ۝ لِيَوْمٍ عَظِيمٍ ۝ يَوْمَ يَقُومُ النَّاسُ لِرَبِّ الْعَالَمِينَ ۝

අල්-ඉන්ෂිකාර්

- 1 (මලක්වරන් බැසීම සඳහා) අසස පැළි යන වේලාවේ
- 2 තවද තාරකා හැළී වැටෙන වේලාවේ
- 3 සාගර ගමන් කරවා (ඒවා අතර ඇති තිර ඉවත් කර) එකම සාගරයක් ලෙස වෙනස් වන වේලාවේ
- 4 සොහොන් පෙරළනු ලැබ (ඒ තුළ සිටින මිනිසුන්ව පිට කරනු ලබන වේලාවේ)
- 5 සෑම ආත්මයක් ම (කසල් අකුසල් වලින් පරලොව සඳහා) ඒවා කලින් එවන ලද හා ප්‍රමාද කළ දෑ ද දැන ගනී. (ලේඛන දිග හැරෙන විට ඒවා දැන ගනී)
- 6 අහෝ මනුෂ්‍යය, ත්‍යාගශීලී වූ නුඹේ දෙවියා ගැන නුඹට රැවැටීම ඇතිකළේ කුමක් ද? (ත්‍යාගශීලීවත්තයකු වූ නුඹේ දෙවියන්ව අමතක කරන තරමට නුඹට රට්ටා දැමුවේ කුමක් ද?)
- 7 (නුඹ නැතුව සිටි තත්ත්වයේ) ඔහු නුඹට (ශුඛානුචෙන්) මවා (නුඹට පෙනීම, ශ්‍රවණය හා ඔද්ධිය යනාදිය ඒ නුඹට පෙළගස්වා (නුඹට අලංකාර රුවක් ඒ) සෑපු පෙනුමකින් යුතුව ඔහු ඇති කළේය.
- 8 ඔහු කුමන හැඩයකින් (නුඹට මැවීමට) මනාප වූයේ ද ඒ හැඩයෙන් නුඹට (නුඹේ සිරුර) බද්ධ කළේය. (ඔහු තෝරාගත් හැඩයේ මැව්වේය. නුඹේ හැඩය නුඹ තෝරාගත් එකක් නොවේ.)
- 9 (එසේ අල්ලාහ්ගේ විෂයෙහි නොරැවටෙහි.) එහෙත් විපාක දෙන දිනය නුඹලා බොරු කරන්නෙහුය.

- 10 නියත වශයෙන්ම නුඹලා වෙත (නුඹලාගේ ක්‍රියාවන්) සුරක්ෂිතව ලේඛන ගත කරන මලක්වරන්ව පත්කර ඇත)
- 11 (ඔවුහු) ගෞරවනීය අයය. (නුඹලා කරන දෑ) ලිවිය යුතු අය
- 12 නුඹලා කරන දෑ ඔවුහු දන්නෝය. (අල්ලාහ් ප්‍රකාශ කරයි. නුඹලා පරලොව බොරු කරනුය. ඔහු නුඹලාව විනිශ්චය දිනයේ විභාග කිරීම සඳහා නුඹලා කරන දෑ ලේඛන ගත කිරීම සඳහා මලක්වරන්ව පත්කර ඇත්තේය.)
- 13 නියත වශයෙන්ම යහපත කළ කෙනා සතුව ගෙනදෙන (සවර්ගයේ) සිටින්නෝය.
- 14 තවද නියත වශයෙන්ම පවිකාරයෝ නිරයේ සිටින්නෝය.
- 15 විපාක ප්‍රදානය කරන විනිශ්චය දිනයේ ඔවුහු ඒවාට ඇතුල් වෙති.
- 16 ඔවුහු එයින් බේරී යන අය නොවන්නෝය. (බේරිය හැකි අය නොවේ)
- 17 විපාක දෙන දිනය කුමක්දැයි නුඹට දැනුම් දුන්නේ කුමක් ද?
- 18 අනතුරුව ද විපාක දෙන දිනය කුමක් දැයි නුඹට දැනුම් දුන්නේ කුමක් ද?
- 19 (එය) කිසිම ආත්මයක් තවත් ආත්මයකට කිසිම ප්‍රයෝජනයක් ඇති නොකරගන්නා දිනයකි. එදින සියලුම කාර්යයන් අල්ලාහ්ට පමණක් හිමිවන්නේය. (නුඹ පමණක් තිත් ද ලබා දෙයි)

අල්-මුතෆෆින්

- ඉඩිනු අබ්බාස් රළියල්ලාහු අත්හු තුමා මෙසේ ප්‍රකාශ කරති. නබි සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තුමාණන් මදිනාවට පැමිණි කාල වකවානුවේ මදිනාවාසිතු කිරුම් මණුම් ආදියෙහි දැඩි ලෙස වංචා කරන්නවුන්ව සිටියහ. එම අවස්ථාවේදී අල්ලාහ් මෙම පරිච්ඡේදය පහළ කළේය. ඉන්පසු ඒ කටයුත්ත හරියාකාරව ඉටු කළහ.
- 1 (කිරුම් මිනුම්වල) අඩුවක් කරන අයට ශාප වේවා. (සමහර විට ඔවුන් ළඟ මිනුම් භාණ්ඩ දෙකක් තිබිණ. එකකින් මැන දෙති. අනෙකින් මැන ගනිති.)
 - 2 ඔවුන් වනාහි ඔවුහු (අනෙක් අයගෙන් තමන් භාණ්ඩ ගන්නා විට) මැනගන්නාහු නම් (ප්‍රමාණය) සම්පූර්ණයෙන් ලබා ගනිති.
 - 3 (අනෙක් අයට විකුණන විට) ඔවුන්ට මැන දෙන්නේ නම් හෝ කිරා දෙන්නේ නම් අඩු කරති.
 - 4 ඔවුහු නැඟිටුවනු ලබන්නෝ යැයි ඔවුහු සිතා නොබලන්නෙහුද?
 - 5 හයානක දිනයක (ඔවුහු නැඟිටුවනු ලබන්නහු යැයි ඔවුහු සිතා නොබලන්නෙහුද? ඔවුහු විනිශ්චය දිනයේ නැඟිටුවනු ලැබ විභාගකරනු ලබන බව සිතා ඔවුන් මෙයින් වැළකී නොසිටී යුතුද?
 - 6 ලෝක වාසීන්ට රක්ෂකයාගේ ඉදිරියේ (විභාගය සඳහා ද විපාක සඳහා ද) මිනිසුන් සිටගන්නා දිනයේ (ඔවුහු නැඟිටුවනු ලබන්නෙහු යැයි සිතා නොබලන්නෙහුද?)
 - 7 නියත වශයෙන්ම පවිකාරයින්ගේ ලේඛනය 'සිප්පීන්'හි ඇත. (කිරුම් මිනුම්වල අඩු කරන්නෝ ද එයට ඇතුල් වෙති.)



8 සිප්පින් යනු කුමක්ද? යි නුඹට දැනුම් දුන්නේ කුමක් ද?

9 එය දුර් ජනයින්ගේ නම් ලියවුන) ලේඛණයකි.

10 එදවසේ බොරු කරන අයට විපතක්මය.

11 ඔවුහු වනාහි විපාක ලබා දෙන (විනිශ්චය) බොරු කරති.

12 එය පවිකාරයන් හා සීමාව ඉක්මවා කටයුතු කරන්නෝ පමණක් බොරු කරති.

13 ඔවුනට (අපේ දුතයා මුහම්මද් සල්ලේලාහු අලෙයිහි වසල්ලම් වෙත පහළ කළ) අපේ වැකි කියවා පෙන්වනු ලැබූ විට, ඔවුහු පැරැන්නන්ගේ පුරාණය (ඔවුන්ගේ කටකතාය)යි කියති.

14 එසේ නොකියනු. එහෙත් ඔවුන් හම්බකරගත් දෑ (පව්) ඔවුන්ගේ හදවත මත මලකඩ මෙන් වසාගත්තේය. (අඩු හුරෙයිරා රලියල්ලාහු අන්හු තුමා මෙසේ දැනුම් දෙයි: ගැත්තෙක් පවක් කළ විට ඔහුගේ හදවතේ කළු පුල්ලියක් වැටෙයි. ඔහු පාප කණුවට ඇඟළ එයින් ඉවත්වන්නේ නම් එම කළු පුල්ලිය ඉවත් වී හදවත දීප්තිමත් වෙයි. එසේ නොමැතිව ඔහු දිගටම පවිකරමින් සිටි නම්, කළු පුල්ලි අධික වී ඔහුගේ හදවත වසාගනී. අල්ලාහ් ප්‍රකාශ කරනුයේ මෙයයි.)

15 නියත වශයෙන්ම ඔවුහු ඔවුන්ගේ රක්ෂකයාගෙන් (ඔහු ව බැලීමෙන්) වළක්වනු ලබති. (විශ්වාස වන්නයෝ අල්ලාහ් ව බලන්නා සේ මොවුහු නොබලති. ලෝකයේ ඔහුගේ ඒකීයත්වය වැළැක්වුවා සේ පරලොව දී ඔහු ව බැලීමෙන්ද වළක්වාලයි.)

16 පසුව ඔවුහු නිරයේ ඇතුල් විය යුතු අයයි.

17 පසුව නුඹලා බොරු යැයි ප්‍රකාශ කරමින් සිටියේ මෙයයි (යැයි ඔවුන් දෙස බලා කියනු ලැබේ.)

18 නියත වශයෙන්ම සුදුනන්ගේ ලේඛන 'ඉල්ලියියුන්' නමැති ලේඛන සමග ඇත්තේය.

19 'ඉල්ලියියුන්' යනු කුමක් ද? යි නුඹට දැනුම් දුන්නේ කුමක් ද?

20 (එය අල්ලාහ්ට අවනතවුවන්ගේ නම්) ලියැවුන ලේඛනයකි.

21 (අල්ලාහ්ට) සම්පතම අය (මලක්වරු) ඒ අසල මුණගැසෙති. (තවද එය බලති.)

22 නියත වශයෙන් ම කුසල් කළ අය සුවය ලබාදෙන ස්වර්ගයේ සිටිති.

23 ඔවුහු (ස්වර්ගයේ) සිංහාසනවල වාඩි වී (තමන්ට සුදානම් කර ඇති ගෞරවයන් දෙස) බලමින් සිටිති.

24 නුඹලා ඔවුන්ගේ මුහුණේ (ඔවුන් හුක්ති විදින) සැපතේ මහිමය දැක ගන්නෙහුය.

25 25. (මොවුන්ට පෙර අන් කිසිවෙකු පාවිච්චි නොකළ හැකි පර්දි) මුද්‍රාව තබන ලද පිටිතුරු මත් පැනින් පොවනු ලබති.

26 එහි අවසන් කොටස කස්තුරු සුගන්ධයෙන් යුක්තය. (එය පානය කරන භාජනයෙන් කට ඉවතට ගත් කල එතුළින් කස්තුරු සුගන්ධය නික්මෙයි.) තරගකරන අය එ සඳහා (එවැනි විපාක ලබා ගැනීමට) තරග කරනු.

27 එහි (එම මත් පැන්වල) මිශ්‍රකරනු ලබන පානය 'තස්නීම්'ය. (ස්වර්ගයේ පානයන්ගෙන් ඉතා අනර්ඝතම පානයකි.)

كَلَّا إِنَّ كِتَابَ الْفُجَّارِ لَفِي سَجِينٍ ﴿٧﴾ وَمَا أَدْرَاكَ مَا سَجِينٌ ﴿٨﴾ كِتَابٌ مَّرُومٌ ﴿٩﴾ وَيَلُومُ بِيَوْمِ ذِكْرِهِمْ ﴿١٠﴾ الَّذِينَ يَكْفُرُونَ بِيَوْمِ الدِّينِ ﴿١١﴾ وَمَا يَكْذِبُ بِهِ إِلَّا كُلٌّ مَعْتَدٍ أَتَيْمٍ ﴿١٢﴾ إِذْ أَنْشَأَ عَلَيْهِمْ أَنْبَاءَ قَالِ اسْطِطِرُّ الْأَوْلِيْنَ ﴿١٣﴾ كَلَّا بَلْ رَانَ عَلَى قُلُوبِهِمْ مَا كَانُوا يَكْسِبُونَ ﴿١٤﴾ كَلَّا إِنَّهُمْ عَنْ رَبِّهِمْ يَوْمَئِذٍ لَمَحْجُورُونَ ﴿١٥﴾ ثُمَّ إِنَّهُمْ لَصَالُوا الْجَحِيمِ ﴿١٦﴾ ثُمَّ يُقَالُ هَذَا الَّذِي كُنتُمْ بِهٖ تُكْذِبُونَ ﴿١٧﴾ كَلَّا إِنَّ كِتَابَ الْأَنْبَارِ لَفِي عَلَيَيْنَ ﴿١٨﴾ وَمَا أَدْرَاكَ مَا عَلَيُونَ ﴿١٩﴾ كِتَابٌ مَّرُومٌ ﴿٢٠﴾ يَشْهَدُهُ الْمُقَرَّبُونَ ﴿٢١﴾ إِنَّ الْأَنْبَارَ لَفِي نَعِيمٍ ﴿٢٢﴾ عَلَى الْأَرَاكِ يَنْظُرُونَ ﴿٢٣﴾ تَعْرِفُ فِي وُجُوهِهِمْ نَضْرَةَ النَّعِيمِ ﴿٢٤﴾ يُسْقَوْنَ مِنْ رَحِيقٍ مَخْتُومٍ ﴿٢٥﴾ خِتْمُهُ مَسْكَ وَفِي ذَٰلِكَ فَلْيَتَنَافَسِ الْمُتَنَافِسُونَ ﴿٢٦﴾ وَمَنْ جَآءَهُ مِنْ تَسْنِيمٍ ﴿٢٧﴾ عَيْنًا يَشْرَبُ بِهَا الْمُقَرَّبُونَ ﴿٢٨﴾ إِنَّ الَّذِينَ أَجْرَمُوا كَانُوا مِنَ الَّذِينَ ءَامَنُوا يَضْحَكُونَ ﴿٢٩﴾ وَإِذَا مَرُّوا بِهِمْ يَتَغَامَرُونَ ﴿٣٠﴾ وَإِذَا انْقَلَبُوا إِلَىٰ أَهْلِهِمْ انْقَلَبُوا فَكِهِينَ ﴿٣١﴾ وَإِذَا رَأَوْهُمْ قَالُوا إِنَّ هَٰؤُلَاءِ لَضَالُّونَ ﴿٣٢﴾ وَمَا أَرْسَلْنَا عَلَيْهِمْ حَافِظِينَ ﴿٣٣﴾ ءَأَيُّومَ الَّذِينَ ءَامَنُوا مِنَ الْكُفَّارِ يَضْحَكُونَ ﴿٣٤﴾

28 (එය අල්ලාහ්ට) ඉතා සම්ප අය පානය කරන දුල්පතකි.

29 නියත වශයෙන්ම වැරදි කළ අය (ප්‍රතික්ෂේප කළ අය) විශ්වාස කළවුන් ව බලා (සමච්චලයෙන්) සිනාසෙමින් සිටියහ.

30 ඔවුන්ව පසුකරමින් යනවිට ඔවුන්ගේ ඇස්වලින් ඉග්‍රිකර (සමච්චලකර)ති.

31 ඔවුහු (කාගිර්වරු) තම පවුලේ අය වෙත ආපසු ගියොත් (තමන් විශ්වාසවන්නයින්ට කළ දෑ දැක සතුටුවුවන් ලෙස යති.

32 ඔවුහු ඔවුන්ව (විශ්වාසවන්නයින්ව) දුටුවිට නියත වශයෙන්ම මොවුන් මංමුද්‍රා වුවන් යැයි කියති.

33 මොවුන්ව (විශ්වාසවන්නයින්ව) ආරක්ෂා කරන්නන් වශයෙන් ඔවුන්ව එවිටේ නැත. (ඔවුන්ගේ ක්‍රියාවන් දැක ඔවුන්ව යහමගට ගෙන ඒමේ වගකීම අල්ලාහ් විසින් කාගිර්වරුන්ට ලබා දුන්නේ නැත.)

34 අද දවසේ (විනිශ්චය දිනයේ) විශ්වාස කළ අය කාගිර්වරුන්ව බලා සිනාසෙති. (ඔවුන්ට දඬුවම් කිරීමත් දුබලයින් ලෙස යාමත් බලා සිනාසෙති.)

35 ඔවුහු (ස්වර්ගයේ) සිංහාසනවල වාඩි වී ගෙනම (කාගිර්වරුන් දඬුවම් කිරීම) බලාගෙන සිටිති.

36 ප්‍රතික්ෂේප කරන්නන්ට ඔවුන් කළ දෑ වලට (සුදුසු විපාක) දෙනු ලැබිය. (ඔවුහු මුස්ලිම්වරුන්ව බලා සිනාසුනහ. මුස්ලිම්වරු අද කාගිර්වරුන්ව බලා සිනාසෙති.)

عَلَىٰ الْأَرَآئِكِ يَنْظُرُونَ ﴿٢٥﴾ هَلْ تُوِبَ الظَّالِمُ مَا كَانُوا يَفْعَلُونَ ﴿٢٦﴾

سُورَةُ الْأَنْشُقِطِ

بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ

إِذَا الْمَتَاءُ اشْتَقَّتْ ﴿١﴾ وَأَذْنَتْ لِرَبِّهَا وَحَفَّتْ ﴿٢﴾ وَإِذَا الْأَرْضُ مُدَّتْ ﴿٣﴾ وَالْقَتَمَ فِيهَا وَخَلَّتْ ﴿٤﴾ وَأَذْنَتْ لِرَبِّهَا وَحَفَّتْ ﴿٥﴾ يَتَأَيَّهَا

الْإِنْسَنُ إِنَّكَ كَادِحٌ إِلَىٰ رَبِّكَ كَدْحًا فَمَلَقَيْهِ ﴿٦﴾ فَأَمَّا مَنْ أَوْفَىٰ

كَنْبَهُ بِبِمِسِينِهِ ﴿٧﴾ فَسَوْفَ يُحَاسَبُ حِسَابًا يَسِيرًا ﴿٨﴾ وَيَنْقَلِبُ

إِلَىٰ أَهْلِهِ مَسْرُورًا ﴿٩﴾ وَأَمَّا مَنْ أَوْفَىٰ كَنْبَهُ وَرَاءَ ظَهْرِهِ ﴿١٠﴾ فَسَوْفَ

يَدْعُو نُبُورًا ﴿١١﴾ وَيَصَلِّي سَعِيرًا ﴿١٢﴾ إِنَّهُ كَانَ فِي أَهْلِهِ مَسْرُورًا ﴿١٣﴾

إِنَّهُ ظَنَّ أَن لَّنْ يَحُورَ ﴿١٤﴾ بَلَىٰ إِنَّ رَبَّهُ كَانَ بِهِ بَصِيرًا ﴿١٥﴾ فَلَا أَقْسِمُ

بِالشَّفَقِ ﴿١٦﴾ وَاللَّيْلِ وَمَا وَسَقَ ﴿١٧﴾ وَالْفَجْرِ إِذَا أَنْشَقَ ﴿١٨﴾

لَرَكْبَنٌ طَبَقًا عَن طَبَقٍ ﴿١٩﴾ فَمَا لَهُمْ لَا يُؤْمِنُونَ ﴿٢٠﴾ وَإِذَا قُرِئَ

عَلَيْهِمُ الْقُرْآنُ لَا يَسْجُدُونَ ﴿٢١﴾ بَلِ الَّذِينَ كَفَرُوا يَكْدِبُونَ ﴿٢٢﴾

وَاللَّهُ أَعْلَمُ بِمَا يُوعُونَ ﴿٢٣﴾ فَبَشِّرْهُمْ بِعَذَابٍ أَلِيمٍ ﴿٢٤﴾

إِلَّا الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ لَهُمْ أَجْرٌ غَيْرُ مَمْنُونٍ ﴿٢٥﴾

අල් - ඉන්ෂිකාක්

- 1 අභස පැළි යන වේලාවේ (අභස පැළියාම අවසන් දිනයේ සලකුණුවලින් එනම් පෙරනිමිති අතුරින් එකකි.)
- 2 තවද එහි රක්ෂකයාට එය යටත් විය යුතු වේලාවේ එසේ මෙල්ල වීම එයට අනිවාර්ය කර ඇති ක්‍රියාවකි.
- 3 4 (කුඩු කරනු ලැබ) පොළොව (සමතලාකර) විශාල කරවනු ලබන වේලාවේ තවද එහි ඇති දෑ (මලවුන්ව) පිටතට තල්ලු කර එය ගිස්වෙයි නම්
- 5 තවද එහි රක්ෂකයාට එය යටත් වන වේලාවේ එසේ එය මෙල්ල වීම එයට අනිවාර්ය කරනු ලැබූ ක්‍රියාවකි.
- 6 මනුෂ්‍යය, නියත වශයෙන්ම නුඹ අල්ලාහ් (හමුවීම) දක්වා (යහපතේ හෝ අයහපතේ) ධරපතල ලෙස උත්සාහ කරන්නේය. එයට පසුව නුඹ (කළ කාර්යයන් සමග) ඔහුව හමුවන්නට යන්නෙහිය.
- 7 කවරහු හෝ (කුසල් අකුසල්) ලේඛනය දකුණතට දෙනු ලබන්නෙහුද (ඔවුන් මු:මින්ය.)
- 8 පහසු විභාගයක් ලෙස ඔහු විභාග කරනු ලබති. (හාර හාරා අවුස්සමින් විභාග නොකර ඔවුන්ගේ පාපයන් පෙන්වා දෙනු ඇත. පසුව

- අල්ලාහ් ඔවුන්ට ක්ෂමාව දෙයි. ආයිෂා රළියල්ලාහු අන්හා තුමිය මෙසේ කියන්නීය: විභාගය කවරෙකුගෙන් හාරා අවුස්සා අසනු ලබන්නේද ඔහු දුඬුවම් ලබයි යැයි නබි සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තුමාණෝ කීහ. තවදුරටත් ඇය මෙසේ පවසන්නීය: අල්ලාහ් පහසු විභාගයක් පවත්වන්නේ යැයි කියා තිබෙනවා නොවේද? යි ඇසුවෙමි. එවිට එතුමාණෝ එය (ඔහුගේ පාපයන්) පෙන්වා දීමයි. කවරෙකුගෙන් හෝ හාරා අවුස්සා අසනු ලබයි නම් ඔහු දුඬුවම් ලබයි' යැයි පැවසූහ. -බුහාරි, මුස්ලිම්-)
- 9 ඔහු තම පවුලේ අය වෙත (මට ලැබී ඇති විපාක බලා) සතුටින් යයි.
- 10 කවරෙකුගේ ලේඛනය කොන්ද පිටුපසින් දෙනු ලැබුවේ ද (ඔහු කාරීර් හා පවිකාරයින්ය.) (මන්ද ඔහුගේ දකුණත් බෙල්ලට තබා විලංගු දමනු ලබන්නේය. ඔහුගේ වම්අත පසුපසින් පෙනෙයි.)
- 11 ඔහු විභාගය කැඳවයි. (ඔහුගේ කුසල් අකුසල් ලේඛනය කියවූ වහාම විභාගය කැඳවයි.)
- 12 තවද ඔහු නිරයට ඇතුල් වෙයි. (ඔහු එයට ඇතුල් වී එහි උෂ්ණයට ඔරොත්තු දෙයි.)
- 13 නියත වශයෙන්ම ඔහු (සිතේ ආශාවන් පිළිපදිමින් අභංකාර පෙන්වමින්) තම පවුල සමග සතුටින් සිටියේය.
- 14 නියත වශයෙන්ම ඔහු (අල්ලාහ් වෙත) නොයන්නේ යැයි සිතා ගෙන සිටියේය.
- 15 එසේය (ඔහු අල්ලාහ් වෙතට යන්නේය.) නියත වශයෙන්ම ඔහුගේ රක්ෂකයා ඔහුව බලන්නෙකුව සිටියේය. (ඔහුව ද ඔහුගේ ක්‍රියාවන් ද දන්නා ඔහුට කිසිවක් නොසැලවෙන්නේය.)
- 16 රතු වළා මත දිවුරමි.
- 17 රාත්‍රිය මත ද එය තමා වෙත රැස්කරගත් දෑ මත ද දිවුරමි.
- 18 එය පූර්ණ වූ වේලාවේ වන්දයා මත ද දිවුරමි.
- 19 නියත වශයෙන්ම නුඹලා නීතියකින් පසු තවත් නීතියකට වෙනස් වී යන්නෙහුය. (පොහොසත්, දුප්පත්, තරුණ හා මහළු ආදී පියවරවල්වලට මාරු වන්නෙහුය.)
- 20 ඔවුන්ට කුමක් විද? ඔවුහු විශ්වාස නොකර සිටිති.
- 21 තවද ඔවුන්ට කුර්ආනය කියවා පෙන්වුවහොත් ඔවුහු සප්දා නොකරති. (කුර්ආනය කියවා පෙන්වන විට ඔවුහු අවනත වී සප්දා කිරීමට ඇති බාධාව කුමක් ද?)
- 22 එහෙත් ප්‍රතික්ෂේප කළවුන් (ජ්කීයත්වය, චිත්ශ්වය දිනය, යහවිපාක හා දුඬුවම් යනාදිය තහවුරු කරන කුර්ආනය) බොරු කරති.
- 23 (ඔවුන්ගේ හදවතේ) ඔවුන් සඟවා ගෙන ඇති දේය අල්ලාහ් මැනවින් දන්නේය.
- 24 ඔවුන්ට හිංසාකාරී වේදනාව ඇති බවට සුහාරංවී කියති. (ඔවුන්ට සමවටල් කිරීමේ අදහසින් අල්ලාහ් එය සුහාරංවීය යැයි පවසයි)
- 25 විශ්වාස කර යන ක්‍රියා කළ අය හැර (ඔවුහු දුඬුවම් නොලබති, ඔවුන් සඳහා ඔවුන්ට කියානොපෑ ප්‍රතිඵල ඇත.)



අල් මුරෂි

- 1 මණ්ඩලවලින් යුත් අහස මත දිවුරම. (භාරකාවන්ට මණ්ඩල දොළසක් පෙනෙන්නට ඇත.)
- 2 තවද පොරොන්දු වූ දිනය මත දිවුරම. (එය විනිශ්චය දිනයයි.)
- 3 (එදින මැවීම අතුරින්) සාක්ෂි කියන්නන් මත දිවුරම. තවද (පාපිෂ්ඨ ජනයා කළ ඉතා පහත් වූ අපරාධ අතුරින් ඔවුනට එරෙහිව සාක්ෂිකරුවන්) සාක්ෂි කියන ලබන දෑ මත දිවුරම. (ඔවුහු සාක්ෂි සාක්ෂි කියන්නන් මත දිවුරම. (සාක්ෂි කියන්නන් විසින් එදවසේ) සාක්ෂි කියනු ලබන දෑ මතද දිවුරම.)
- 4 අගල් හිමි අය ශාප කරනු ලැබුවෝය. (ඔවුහු කාඟිරි වූ රපෙකු ද ඔහුගේ හමුදාවද වන්නෝය. ඔහුගේ රටවැසියන් අතර සමහරෙක් විශ්වාස කළ විට ඔවුන් සඳහා විශාල අගල් භාරා එහි ගිනි මොලොව එහි ඔවුන්ව පුළුස්සා දැමූහ. රජු හා ඔහුගේ පිරිවරද බලා ඒ දෙස සිටියදී ම ඔවුහු ද අගුරු වී ගියහ.)
- 5 එය ඉන්ධන සහිත ගිනි(වලකි)
- 6 ඔවුහු අගල මත වාඩි වී සිටියදීම (ශාප කරනු ලැබූහ.)
- 7 (රමානය අත්හැරීමට අකමැති වූ අවස්ථාවේ) ඔවුහු මුඛින් වරැන්ව (ගින්නට දැමීමට) සැලසූ දෑ (දඬුවම) ගැන (මළුවක් කෙරෙහි නැඟිටුවනු ලබන දිනයේ ඔවුන්ම ඔවුනට විරුද්ධ ඔවුන්ගේ අත්, පා හා දිවවල්) සාක්ෂි කියති.
- 8 (සැම තත්වයකදීම) ප්‍රශංසා කළ යුතු (සියල්ල) අබ්බවා යාහැකි අල්ලාහ්ව ඔවුන් විශ්වාස කළ හේතුව හැර (වෙන කිසිවක් සඳහා ඔවුන්ව) මොවුන් වේදනාවට පත්කළේ නැත.
- 9 අල්ලාහ් (ඔවුන් විශ්වාසකරීන්ට කළ) සියල්ල බලා සිටින්නෙකි. (මෙම වැකිය එම වල අයිති එවුනට ලබා දෙන දඬුවම පිළිබඳව වූ පොරොන්දුවක් වන අතර මුඛින් වරැන් ලබා දෙන පොරොන්දු ද ප්‍රකාශ කරයි.)
- 10 නියත වශයෙන්ම විශ්වාසවන්තයි වන ගැහැණුන්ට ද පිරිමින්ට ද (ඔවුන් ඔවුන්ගේ ආගම අත්හැරීම සඳහා ගින්නේ දමා) පීඩාවට ලක්කර කර (ඒ වෙනුවට) පාපකෂමාව නො ඉල්ලූ අයට නිරයේ වේදනාව ඇත. (ඔවුන්ව ගින්නේ දමා වේදනාවට ලක් කළ නිසා) ඔවුන්ට දවාලන වේදනාව ඇත.
- 11 නියත වශයෙන්ම විශ්වාසකර යහකුරියා කරනවුන්ට යටිත් ඔයවල් ගලා බසින (සවර්ග) උයන් ඇත. ලොකුම ජයග්‍රහණය වන්නේ එයයි.
- 12 නියතවශයෙන්ම නුඹේ රක්ෂකයා (අසාධාරණ කරනවුන්ව හා මර්ධනාකාරී ක්‍රියා කරනවුන්ව) ග්‍රහණය කිරීමේදී (ඔහුගේ ග්‍රහණය) ඉතා දැඩිය.
- 13 ඔහු (මැවීම මෙලොව) ආරම්භයේ දී මැවූවේය. තවද (මරණයට පත්වූ පසු ඔවුන්ව) නැවත නැඟිටුවයි.
- 14 ඔහු (තම ගැත්තන් වූ විශ්වාසවන්තයින්ගේ පව්) වඩාත් කෂමා කරන්නාය. (ඒවා මගින් ඔවුන්ව

سُورَةُ الْبُرُوجِ

بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ

وَالسَّمَاءِ ذَاتِ الْبُرُوجِ ۝۱ وَالْيَوْمِ الْوَعُودِ ۝۲ وَشَاهِدٍ وَمَشْهُودٍ ۝۳ قِيلَ أَضْحَبَ الْأَعْدُوْدِ ۝۴ النَّارِ ذَاتِ الْوَقُوْدِ ۝۵ إِذْ هُمْ عَلَيَّهَا قُعُوْدٌ ۝۶ وَهُمْ عَلَىٰ مَا يَفْعَلُوْنَ بِالْمُؤْمِنِيْنَ شُهُوْدٌ ۝۷ وَمَا نَقَمُوْا مِنْهُمْ إِلَّا أَنْ يُؤْمِنُوْا بِاللَّهِ الْعَزِيْزِ الْحَمِيْدِ ۝۸ الَّذِي لَمْ يَلِكْ لَهِمُكَ السَّمَوَاتِ وَالْأَرْضِ وَاللَّهُ عَلَىٰ كُلِّ شَيْءٍ شَهِدٌ ۝۹ إِنَّ الَّذِينَ فَنَوْا الْمُؤْمِنِيْنَ وَالْمُؤْمِنَاتِ لَمْ يَلْبَسُوْا لَهُمْ عَذَابٌ جَهَنَّمَ وَهُمْ عَذَابُ الْحَرِيْقِ ۝۱۰ إِنَّ الَّذِينَ ءَامَنُوْا وَعَمِلُوا الصَّالِحَاتِ لَهُمْ جَنَّاتٌ تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارُ ذَٰلِكَ الْفَوْزُ الْكَبِيْرُ ۝۱۱ إِنَّ بَطْشَ رَبِّكَ لَشَدِيْدٌ ۝۱۲ إِنَّهُ هُوَ بَدِيْعٌ وَيُعِيْدُ ۝۱۳ وَهُوَ الْعَفُوْرُ الْوَدُوْدُ ۝۱۴ ذُو الْعَرْشِ الْمَجِيْدِ ۝۱۵ فَغَالٍ لِّمَا يُرِيْدُ ۝۱۶ هَلْ أَنْتَكَ حَدِيْثُ الْجُنُوْدِ ۝۱۷ فَرَعَوْنَ وَنَمُوْدُ ۝۱۸ لِيْلَ الَّذِينَ كَفَرُوْا فِي تَكْذِيْبٍ ۝۱۹ وَاللَّهُ مِنْ وَّرَائِهِمْ مُحِيْطٌ ۝۲۰ بَلْ هُوَ قُرْءَانٌ مَّجِيْدٌ ۝۲۱ فِي لَوْحٍ مَّحْفُوْطٍ ۝۲۲

سُورَةُ الطَّارِقِ

- නින්දාවට පත් නොකරයි. ඔහුගේ යහපත් ගැත්තන්ව ඔහු ඉතා ප්‍රිය කරයි.)
- 15 ගෞරවාන්විත 'අර්ෂ' හි හිමිකරුවාය.
- 16 ඔහුට මනාප දෙයක් කර නිම කරයි.
- 17 (තමාගේ නඩුවරැන්ව බොරුකර අල්ලාහ්ගේ දඬුවමට ලක්වූ) පිරිසකගේ තොරතුරු නුඹලා වෙත පැමණියේ ද?
- 18 ෆිර්අවුන්ගේ හා සමුද් සමුහයාගේ ද (තොරතුරු නුඹවෙත පැමණියේද?)
- 19 එහෙත් (මක්කා) ප්‍රතික්ෂේප කරන්නන් (නුඹව ද නුඹ ගෙනආ දෑ ද) බොරු කිරීමෙහි ම නිරතව සිටී. (ඔවුන් පෙර සිටි අයට සිදුවූ පාඩම් උගත්තේ නැත.)
- 20 අල්ලාහ් ඔවුනට පසුව (පැරැන්නන්ව දඬුවමට ලක් කළා සේ ඔහුගේ දඬුවමින් ඔවුන්ව ද) වටකරගන්නට හැකියාව ඇත්තෙක් වන්නේය.
- 21 එහෙත් එය (ගෞරවාන්විත කුර්ආනයයි. (ඔවුන් කියන හුනියම හෝ ශාස්ත්‍රය හෝ නොවෙයි.)
- 22 (එය ඡෙයිතාන්ට අත නියන්න නොහැකි පරිදි අල්ලා විසින්) ආරක්ෂා කරනු ලැබූ ලෙල්ලේ (ලියවී ඇත.)

بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ
 1 وَأَسْمَاءَ وَالطَّارِقِ 2 وَمَا أَدْرَاكَ مَا الطَّارِقُ 3 إِنَّ كُلَّ
 4 نَفْسٍ لَّمَّا عَلَيهَا حَافِظٌ 5 فَلْيَنْظُرِ الْإِنْسَانُ مِمَّ خُلِقَ 6 خُلِقَ مِن مَّاءٍ
 7 دَافِقٍ 8 يُخْرَجُ مِنْ بَيْنِ الصُّلْبِ وَالتَّرَائِبِ 9 إِنَّهُ وَعَلَى رَجْعِهِ لِقَادِرٌ 10
 11 يَوْمَ تَبَى السَّرَائِرُ 12 فَآلَهُ مِنْ فَوْقٍ وَلَا نَاصِرٌ 13 وَالسَّمَاءَ ذَاتَ الرَّجْعِ 14
 15 وَالْأَرْضَ ذَاتَ الصَّدْعِ 16 إِنَّهُ لَقَوْلُ فَصْلٍ 17 وَمَا هُوَ إِلَّا نَزْلٌ 18
 19 يَكِيدُونَ كَيْدًا 20 وَأَكِيدُ كَيْدًا 21 فَمَهْلُ الْكَافِرِينَ أَهْمُ لَهُمْ رُوبًا 22

سُورَةُ الْأَعْلَى

بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ
 1 سَبَّحَ اسْمَ رَبِّكَ الْأَعْلَى 2 الَّذِي خَلَقَ فَسُوَّى 3 وَالَّذِي قَدَّرَ فَهَدَى 4
 5 وَالَّذِي أَخْرَجَ الْمَرْعَى 6 فَجَعَلَهُ غُثَاءً أَحْوَى 7 سَفَرُنَاكَ
 8 فَلَا تَسْوَى 9 إِنْ شَاءَ اللَّهُ إِنَّهُ يَعْلَمُ الْجَهْرَ وَمَا يَخْفَى 10 وَنُبِّسَكَ
 11 لِلْبِسْرَى 12 فَذَكِّرْ إِنْ نَفَعَتِ الذُّكْرَى 13 سَيَذَكِّرُنَا لَمَّا نَخْسَى 14
 15 وَنَجْنَبُهَا الْأَسْفَى 16 وَالَّذِي يَصِلُ النَّارَ الْكُبْرَى 17 ثُمَّ لَا يَمُوتُ
 18 فِيهَا وَلَا يَحْيَى 19 قَدْ أَفْلَحَ مَنْ تَزَى 20 وَذَكَرَ اسْمَ رَبِّهِ فَصَلَّى 21

අත්-නාරික්

- 1 අභස මතද රාත්‍රියේ පෙනෙන දෙය මත ද දිවුරමි. (රාත්‍රියේ පෙනෙන දෙය වන්නේ තාරකාය. එය රාත්‍රියේ පාසා දවාලේ නොපෙනී යන නිසා එයට මෙම වදන භාවිතා කර ඇත.)
- 2 'තාරික්' යනු කුමක් දැ?යි නුඹට දැනුවියේ කුමක් ද?
- 3 (අදට) පසාකර ආලෝකය ඇතිකරන තරුවකි.
- 4 නියතවශයෙන්ම සෑම ආත්මයක්ම එයට ආරක්ෂකයන් සිටිති. (ඔවුහු සෑම මිනිසෙකුගේම වචන හා ක්‍රියාවන් ලේඛක ගතකර ආරක්ෂා කරන මලක්වරු වෙති.)
- 5 මිනිසා ඔහු මවනු ලැබ ඇත්තේ කුමකින්දැ?යි බැලිය යුතුය.
- 6 පිම්මෙන් මතුවී (ගර්භාගයේ තැන්පත් කරන) ශුක්‍රාණු බිංදුවකින් මවනු ලැබිය. (එය ගැහැණු පිරිමි දෙදෙනාගේ ශුක්‍රාණුවල මිශ්‍රණයකි. මන්ද දෙදෙනාගේ ශුක්‍රාණු මගින්ම මිනිසා මවනු ලැබිය.)
- 7 එය (ඔහුගේ) කොඳ නාරටියෙන් ද (ගැහැණියගේ) පපු ඇටවලින් ද මතුවන්නේය. (මේ ද්‍රාවණයන් දෙක නොමැතිව ළදරුවෙකු ඇති නොවේ.)
- 8 නියත වශයෙන් (අල්ලාහ්) ඔහු ව නැවත ගෙන ඒමට ද (නැගිටුවීමට ද) ශක්තිය ඇත්තාය.
- 9 සිත් (ඒවායේ ඇති නිගමනයන් හා සිතුවිලි ද පිටකර දැන ගනු ලබන) පරික්ෂා කරනු ලබන දිනයේ

- (ඔහු නැවත බිහිකරන්නට අල්ලාහ් ශක්තිය ඇත්තාය.)
- 10 (තමාට ලැබෙන දැඩුවමෙන් ආරක්ෂා කර ගැනීමට) ශක්තියක් හෝ (ඔහු ව ආරක්ෂා කළ හැකි) උච්චි කරුවන් කිසිවෙක් හෝ ඔහුට නොසිටිති.
 - 11 වැසි ඇති අභස මත දිවුරා කියමි.
 - 12 (ගස් හා ශාක වර්ග පැළෑටිමට පහසුවන පරදි) පැළෑටිග භූමිය මත දිවුරා කියමි.
 - 13 නියත වශයෙන්ම මෙය (කුර්ආනය) සත්‍යය ද අසත්‍යය ද වෙන්කර පෙන්වන වචනයකි.
 - 14 එය සමවලයට අයත් (වදනක්) නොවේ.
 - 15 නියත වශයෙන්ම ඔවුහු (දේව දුතයින් ගෙන ආ ආගම විනාශ කිරීමට) කුමන්ත්‍රණය කරති.
 - 16 මම ද කුමන්ත්‍රණය කරමි. (ඔවුන්ට ඔවුලක් දී පසුව මාගේ ග්‍රහණයට ලක් කර ඔවුන්ගේ කුමන්ත්‍රණයට විපාක දෙන්නෙමි.)
 - 17 නුඹලා ප්‍රතික්ෂේප කරන්නන්ට ටික කාලයක් අවස්ථාව දෙනු. ස්වල්ප කලකට කල්දීමක් ලබා දෙනු.

අල්ලා

- 1 (නොමැති වදන් ප්‍රකාශ කිරීම තුළින් සුදුසු නොමැති හැම එකකින්ම) උසස් වූ නුඹේ රක්ෂකයාගේ නාමය නුඹ පවිත්‍ර කරති.
- 2 ඔහු වනාහි, ඔහු (මිනිසාට) මවා (ඔහුගේ ගර්චය) අලංකාර ලෙස හැඩ ගැස්සුවේය.
- 3 තවද ඔහු (විවිධාකාර මැවීම් ද) ඇතිකර ඒ හැම එකකටම (ඒවාට අවශ්‍ය දෑ ලබා ගැනීමට) මාර්ගය ද සැලසීය.
- 4 තවද ඔහු මේවිචලයට අවශ්‍ය බිම් (තණ බිම්) මතු කළේය.
- 5 පසුව ඔහු ඒවා විසළී ගිය පඩරලේ බවට පත්කළේය.
- 6 අපි නුඹට කුර්ආනය කියවා පෙන්වන්නෙමු. එය අමතක නොකරන්නෙහිය. (වහියෙහි ආරම්භයේ පිබිච්ලේ අලෙයිහිස් සලාම් තුමා නබි තුමාණන්ට එය කියවා පෙන්වන විට එතුමාණෝ අමතකවීමට බියෙන් ඉක්මන් වි කියවීමට උත්සාහ කරන්නෝය. ඒ අවස්ථාවේ මෙම වැකිය පහළ විය. අල්ලාහ් එතුමන්ගේ හදවතේ අල් කුර්ආනය සම්පූර්ණයෙන් ආරක්ෂාකර දුන්නේය. එතුමන් කිසිවක් අමතක කළේ නැත.)
- 7 අල්ලාහ් (නුඹ කුමක් අමතක කළ යුතු දැයි මනාප වන්නේ ද) ඒවා හැර (නුඹ අමතක නොකරන්නෙහිය.) නියත වශයෙන් ඔහු විවෘත දෑ ද සැගවූන දෑ ද දන්නේය.
- 8 තවද අපි පහසුව (ආගම කරා මාර්ගය) නුඹට පහසු කරන්නෙමු. (සවර්ගය සඳහා අවශ්‍ය වත්පිළිවෙන් නුඹට පහසු කරන්නෙමු.)
- 9 (මුහම්මද්.) උපදෙස් ප්‍රයෝජනය වෙයි නම් නුඹ (නුඹට අප දැනුම් දුන් දැයිනි) උපදෙස් ලබාගනති. (උපදෙස් ලබාගත් පසුත් තවදුරටත් උඩගුවෙන් සිතේ ආශාවන් පිළිපදීමත් උපදෙස් අභස දමන අයට නුඹ නැවත නැවතත් උපදෙස් දිය යුතු නැත. පළමු කැඳවීම හේදයකින් තොරව හැම දෙනෙකුටම පොදුවේ කිරීම වගකීමක් වන්නේය.)



- 10 අල්ලාහ්ට බියවන්නවුන් උපදෙස් ලබාගනිති. (එමගින් ඔවුහු සාප්පුග ද හක්තිය ද වැඩිකර ගන්නේය.)
- 11 අභාග්‍යවන්නයා එය (පිළිනොගෙන) අතහැර (දුරස්ථ වන්නේය)
- 12 ඔහු වනාහි අහි දැවැන්ත (මළුවන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නිරයේ) ගින්නට ඇතුළු වන්නේය.
- 13 පසුව ඔහු එහි මරණයට පත් වී (දඬුවමෙන් නොමිදෙන්නේය.) තවද (එහි) සැනසිල්ලේ පීචත්වන්නේ ද නැත.
- 14 (ආදේශ කිරීමෙන් හා පාපයන්ගෙන්) පිරිසිදු වුවන් නියත වශයෙන්ම ජය ලබති.
- 15 තවද ඔහු (තම දිවෙත්) තම දෙවියන්ගේ නාමය මෙනෙහි කර සලාතය ඉටු කරයි.
- 16 එහෙත් නුඹලා (මෙලොව) පහත් පීචිතය තෝරා ගන්නෙහුය.
- 17 පරලොව (පීචිතය) වැදගත් වූද සදාකාලික වූද එකකි.
- 18 නියත වශයෙන්ම මෙය (ආදේශ කිරීම ආදියෙන් පිරිසිදු වූ කෙනා ජය ලබන බව) පෙර පුස්තකවල ද ඇත.
- 19 එනම් ඉබ්‍රාහිම් (අලෙයිහිස් සලාම්) ගේ මුසා (අලෙයිහිස් සලාම්) ගේ පුස්තකවල ද ඇත.

අල්-ගාසියා

- 1 (තම හයානක සිදුවීම් තුළින් මැවීම් සියල්ල) වසාගත හැකි (විනිශ්චය දිනයේ) පුවත (නබිවරයාණනි.) ස්ථිර වශයෙන්ම නුඹ වෙත පැමිණ ඇත.
- 2 සමහර මුහුණු එදින බියෙන් වෙලී ඇත. (විනිශ්චය දිනයේ ජනතාව කොටස් දෙකකින් පෙනී සිටිති. එක් කොටසක් ඔවුන් වේදනාවට මුහුණ දිය යුතු නිසා බියෙන් සිටී)
- 3 (ඒවා මෙලොව) වත් පිළිවෙත් රැකීමෙන් වෙහෙසට පත් වී සිටියේය. (නමුත් ඔවුන් ආදේශ කරමින් සිටි හෙයින් ඔවුනට කිසිදු යහපතක් අත් නොවේ.)
- 4 (එම මුහුණු) දැවෙමින් තිබෙන ගින්නට ඇතුළු වෙයි.
- 5 අධික ලෙස උණු වී එන උල්පතකින් ඔවුනට පොවනු ඇත.
- 6 ඔවුනට 'ළර්උ' නැමැති වියලි ගිය කටුගස්වලින් මිස වෙහෙත් ආහාරයක් නැත.
- 7 එය පුෂ්ඨිමත් නොකරන අතර කුසගින්න ද නැති නොකරයි.
- 8 තවත් සමහර මුහුණු සතුටින් පිරී පවතී. (ඔවුන් දේවන කොටසයි. ඔවුන් වෙනුවෙන් අල්ලාහ් තබාගෙන ඇති යහපත දැනගත් සැනින් ඔවුන්ගේ මුහුණු දීප්තිමත් වෙයි.)
- 9 ඒවා තමන්ගේ උත්සාහය පිළිගනී. (ඔවුන්ගේ උත්සාහයට ලැබෙන විපාකය ඔවුහු පිළිගනිති.)
- 10 ඔවුහු උසස්වූ සවර්ගයේ සිටිති.
- 11 අනවශ්‍ය (පාපකාර) වචන ඔවුහු නොඅසති.
- 12 ඒවායේ ගලායන උල්පත් ඇත.
- 13 උසවූ ඇඳුන්ද එහි ඇත.
- 14 ඒවායේ සුදානම් කළ බඳුන් ද ඇත.
- 15 පිළිවැලින් එකළග කරන ලද කොට්ටෙ ද එහි ඇත.
- 16 සිහින් ඉරි සහිත අලංකාර ඇඟිරිලි ද (එහි ඇත.)

سُورَةُ الْغَاشِيَةِ

بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ

هَلْ أَتَاكَ حَدِيثُ الْغَاشِيَةِ ۝۱ وَجُوهُ يَوْمٍ مِيذٍ خَشِيعَةٍ ۝۲
 عَامِلَةٌ نَّاصِبَةٌ ۝۳ تَصَلَّى نَارًا حَامِيَةً ۝۴ تُسْقَى مِنْ عَيْنٍ آنِيَةٍ ۝۵
 لَبَسَ لَهْمٌ طَعَامٌ ۝۶ الْأَمِنْ ضَرِيحٍ ۝۷ لَا يَسْمُنُ وَلَا يُغْنِي مِنْ جُوعٍ ۝۸
 وَجُوهُ يَوْمٍ مِيذٍ نَّاعِمَةٌ ۝۹ لَسَعِمَهَا رَاضِيَةٌ ۝۱۰ فِي جَنَّةٍ عَالِيَةٍ ۝۱۱
 لَا تَسْمَعُ فِيهَا لُغِيَةً ۝۱۲ فِيهَا عَيْنٌ جَارِيَةٌ ۝۱۳ فِيهَا سُرُرٌ مَرْفُوعَةٌ ۝۱۴
 وَأَكْوَابٌ مَوْضُوعَةٌ ۝۱۵ وَمَنَارٌ مَصْفُوفَةٌ ۝۱۶ وَزَرَائِبُ مُبْتُونَةٌ ۝۱۷
 أَفَلَا يَنْظُرُونَ إِلَى الْآيَاتِ كَيْفَ خُلِقَتْ ۝۱۸ وَإِلَى السَّمَاءِ كَيْفَ رُفِعَتْ ۝۱۹
 وَإِلَى الْجِبَالِ كَيْفَ نُصِبَتْ ۝۲۰ وَإِلَى الْأَرْضِ كَيْفَ سُطِحَتْ ۝۲۱ فَذَكِّرْ ۝۲۲ إِنَّمَا أَنْتَ مُذَكِّرٌ ۝۲۳ لَسْتَ عَلَيْهِمْ بِمُصَيِّرٍ ۝۲۴
 إِلَّا مَنْ تَوَلَّى ۝۲۵ وَكَفَرَ ۝۲۶ فِعْدَابُ اللَّهِ الْعَذَابُ الْأَكْبَرُ ۝۲۷
 إِنَّ إِلَيْنَا إِيَابَهُمْ ۝۲۸ ثُمَّ إِنَّ عَلَيْنَا حِسَابَهُمْ ۝۲۹

- 17 (විශාල ශරීරයකින් යුතුව ද ශක්තියෙන් යුතුව ද පුද්ගලික හැකි ගතිගුණෙන් යුතුව ද මවා ඇති) ඔටුවා එය කෙසේ මවා ඇද්දැ?යි ඔවුහු නොබලන්නෙහු ද?
- 18 තවද (කුළුණු කිසිවක් නොමැතිව ඉහළට නංවා ඇති) අහස, එය කෙසේ උස්සන ලදැ?යි ඔවුහු නොබලන්නෙහුද? (එය ඉහළට නංවා ඇති ආකාරය බුද්ධියට ද දැනුමට ද හසුනොවන්නකි.)
- 19 තවද (සෙලවීමක් හෝ පැද්දීමක් නොමැතිව සිටුවා ඇති) කඳු ඒවා කෙසේ සිටුවන ලදැ?යි නොබලන්නෙහුද?
- 20 (කවුරුත් ප්‍රයෝජනය ලබන අයුරින් විශාල කර ඇති) පොළොව, එය කෙසේ විශාල කර ඇද්දැ?යි (නොබලන්නෙහුද?)
- 21 (මුහුමමද්,) නුඹ (ඔවුනට) උපදෙස් දෙහි. (එමගින් බිය ඇතිකරවන.) නුඹ උපදෙස් දෙන්නෙකු පමණය. (නුඹේ වගකීම උපදෙස් දීම පමණකි.)
- 22 (නුඹ ඔවුනට විශ්වාස කිරීම බලකිරීමට) නුඹ ඔවුනට බලය පාවිච්චි කරන්නෙකු නොවේ.
- 23 එහෙත් (උපදේශය පිලිගැනීමෙන් තොරව) පිටපා ප්‍රතික්ෂේප කරන්නන් හැර
- 24 අල්ලාහ් ඔවුන්ව දැඩි දඬුවම මගින් දඬුවම් කරයි. (එය නිරයේ වේදනාවයි.)
- 25 ඔවුන් (මරණයෙන් මතු) නැවත එන්නේ අප වෙතය.
- 26 (විනිශ්චය දිනයේ අප වෙත පැමිණි පසු) ඔවුන්ව විභාග කිරීම (දඬුවම් කිරීම) අපේ වගකීමයි.

سُورَةُ الْفَجْرِ

بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ
 وَالْفَجْرِ ١ وَاللَّيْلِ عَشْرِ ٢ وَالشَّفْعِ وَالْوَتْرِ ٣ وَاللَّيْلِ إِذَا يَسِرُ ٤
 هَلْ فِي ذَلِكَ قَسَمٌ لِذِي حَجْرِ ٥ أَلَمْ تَرَ كَيْفَ فَعَلَ رَبُّكَ بِعَادٍ ٦
 إِرْمَ ذَاتِ الْعِمَادِ ٧ الَّتِي لَمْ يَخْلُقْ مِثْلَهَا فِي الْبَلَدِ ٨
 وَتَمُودَ الَّذِينَ جَابُوا الصَّخْرَ بِالْوَادِ ٩ وَفِرْعَوْنَ ذِي الْأَوْدَادِ ١٠
 الَّذِينَ طَغَوْا فِي الْبَلَدِ ١١ فَأَكْثَرُوا فِيهَا الْفِسَادَ ١٢ فَصَبَّ
 عَلَيْهِمْ رَبُّكَ سَوْطَ عَذَابٍ ١٣ إِنَّ رَبَّكَ لَبِالْمِرْصَادِ ١٤ فَأَمَّا
 الْإِنْسَانُ إِذَا مَا ابْنَلَّهُ رَبُّهُ فَأَكْرَمَهُ وَنَعَّمَهُ فَيَقُولُ رَبِّي أَكْرَمَنِ ١٥
 وَأَمَّا إِذَا مَا ابْنَلَّهُ فَقَدَرَ عَلَيْهِ رِزْقَهُ فَيَقُولُ رَبِّي أَهْنَنِ ١٦
 كَلَّا بَلْ لَا تَكْرُمُونَ الْيَتِيمَ ١٧ وَلَا تَحْضُونَ عَلَى طَعَامِ
 الْمَسْكِينِ ١٨ وَأَتَاكُمُ الثَّرَاثُ أَكْلًا لَمَّا ١٩
 وَنَحْبُوتُ الْمَالَ حُبًّا جَمًّا ٢٠ كَلَّا إِذَا دُكَّتِ الْأَرْضُ دَكًّا
 دَكًّا ٢١ وَجَاءَ رَبُّكَ وَالْمَلَكُ صَفًّا صَفًّا ٢٢ وَجَاءَ يَوْمَ يُؤْمِنُ
 بِهِمُ يَوْمَئِذٍ يَنْذِكُرُ الْإِنْسَانَ وَأَنَّى لَهُ الذِّكْرَى ٢٣

අල් ෆජ්ර්

- 1 අරුණෝදය මත දිවුරා කියමි. (මජ්ඣිමනිකායෙහි අලෙඛිති තුමා මෙය හප් උත්තව දිනයේ අරුණෝදය යැයි ප්‍රකාශ කරයි.)
- 2 (උල් හප් මාසයේ මුල්) දවස් දහය මත දිවුරා කියමි.
- 3 ඉරට්ටේ සංඛයා මතද ඔත්තේ සංඛයා මතද දිවුරා කියමි. (ඉරට්ටේ සංඛයා යනු 'අයිශාමුත්තජ්රික්' දවස්හි මුල්ම දින දෙක බව ද ඔත්තේ යනු ඒවායෙහි තුන්වන දිනය බව ද ප්‍රකාශ කර ඇත.)
- 4 එයට ඉදිරියෙන් එන වෙලාවේ රාත්‍රි කාලය මත දිවුරා කියමි.
- 5 එය බුද්ධිය ඇත්තාට (විශ්වාසය ඇතිකරන) දිවුරුල්ලක් ඇත. (බුද්ධිය ඇත්තා මේවා මත අල්ලාහ් දිවුරා ප්‍රකාශ කිරීමට සුදුසුකම් ඇති ඒවා යැයි දැනගනි.)
- 6 නුඹේ දෙවියා 'ආද්' සමුහයාට කෙසේ (දඬුවම්) කළේ දැ?'යි නුඹ නොදන්නෙහිද?
- 7 මහා බල පරාක්‍රමයෙන් යුත් අයවු 'ඉරම්' පාරම්පරකයින්ට ද (ඔහු කුමක් කළේදැ?'යි නුඹ නොදන්නෙහිද? 'ඉරම්' යනු ආද් සමුහයාට තවත් නමකි. 'ඉරම්' යනු ඔවුන්ගේ මුත්තාගේ නම බවත් ඔවුන් ජීවත් වූ ස්ථානයේ නම බවත් ප්‍රකාශ වේ.)

- 8 ඔවුන් වනාහි, ඔවුන් වැනි අය ගම්මානවල මවනු ලැබුවේ නැත. (ඔවුන්ට සමාන බලසම්පන්න වෙනත් අය සිටින ගම්මානයක් මැවුයේ නැත.)
- 9 තවද බැවුමෙහි කඳ (නිවාස ලෙස) හැර 'සමුද්' සමුහයාට ද (කුමක් කළේ දැයි නුඹ නොදන්නෙහිද? ඔවුහු කඳ භාරා නිවාස තනා ගනිති. ඔවුන්ගේ කඳ බැවුම 'හිජ්ර' නමැති ස්ථානයේ හෝ වාද් අල්-කුරා නමැති ස්ථානයේ ඇත.)
- 10 විශාල සේනාවකින් යුත් ෆිර්අවුන්ටද (අල්ලාහ් කුමක් කළේ දැයි නුඹ නොදන්නෙහිද?)
- 11 ඔවුහු වනාහි, ගම්මානවල සීමාව ඉක්මවා කටයුතු කළහ.
- 12 පසුව ඔවුහු කලහය ද අධික කළහ.
- 13 නුඹේ රක්ෂකයා ඔවුන් මත (ඔවුන්ගේ කලහකාරකම් හේතුවෙන් බරපතල) දඬුවම (මුදා) හළේය.
- 14 නියත වශයෙන්ම නුඹේ රක්ෂකයා නිරීක්ෂණය කරමින් සිටී.
- 15 මිනිසා ඔහුගේ රක්ෂකයා ඔහුට පරීක්ෂා කරන්නට මනාප වී (සම්පත් ඒ) ඔහුට ගරුකර (ඔහුගේ 'රිස්ක්' -අවශ්‍යතා- සියල්ල ඒ) ඔහුට දයාවන් පහළ කළහොත් මගේ දෙවියා මට ගෞරවය දැක්වූයේ යැයි කියයි.
- 16 තවදුරටත් ඔහුට පරීක්ෂා කරන්නට මනාප වී ඔහුගේ 'රිස්ක්' (අවශ්‍යතා) සීමාකර දුන්නොත් මගේ රක්ෂකයා මාව නින්දාවට ලක් කළේ යැයි අදහස් කරයි. (මෙය ප්‍රතික්ෂේපකයින්ගේ ගුණාංගයකි. විශ්වාස වන්තයෙකු ඔහුට අල්ලාහ් යහපත් ක්‍රියාවන්ට අනුග්‍රහය දැක්වීම ගෞරවයක් කොට සලකයි. ඔහුට පාපක්‍රියාවන්ට අනුග්‍රහය දැක්වීම නින්දාවක් කොට සලකයි.)
- 17 එසේ නොවේ, එහෙත් නුඹලා (අල්ලාහ් නුඹලාට දයාව පහළ කළ දැයිත් ද) අනාවැසින්ට ගෞරව නොකරන්නෙහුය.
- 18 තවද නුඹලා දුප්පතුන්ට ආහාර දීමට (නුඹලාව හෝ අනෙක් අයට හෝ) නොපොළඹ වන්නෙහුය. (එම දුප්පතුන් නුඹලාගේ කිසිදු ජීවනාදාරයක් නොමැතිවම ජීවත් වී ඒ තත්ත්වයෙන්ම මරණයට ද පත්වෙති.)
- 19 තවද නුඹලා (අනාවැසින්, ස්ත්‍රීන් හා දුබලයින් වැනි අයගේ) අයිතිය අදික වශයෙන් අනුභව කරනුය..
- 20 තවද නුඹලා වස්තූන්ට ඉතා තදින් ආශා කරන්නෙහුය.
- 21 එසේ නොව (එසේ නුඹලා නොකරනු,) පොළොව ඉතා තදින් වැඩිවාර ගණනක් සොලවනු ලැබුවහොත්,
- 22 තවද (තම ගැත්තන් අතරේ විනිශ්චය දීම සඳහා) නුඹලාගේ රක්ෂකයා ද මලක්වරුද පැමිණියහොත්,
- 23 තවද එම දවසේ නිරය (ලෝවෙන් ඇද) ගෙන එනු ලැබුවහොත්, එම දිනයේ මිනිසා (ඔහු කළ දැ) සිහිපත් කරයි. (එදින) සිහිපත් කිරීම කෙසේ නම් (ඔහුට ප්‍රයෝජනයක් වෙයි ද?)
- 24 මා මගේ (පරලොව) ජීවිතයට (යහපත් ක්‍රියා) පේරටුකර එවන්ත තිබුණා නේදැ? යි පවසයි.
- 25 එම දිනයේ අල්ලාහ් වේදනාවට ලක් කරන්නා සේ වෙන කිසිවෙක් වේදනාවට ලක් නොකරයි.



- 26 තවද (දම්වැල්වලින් ද, විලංගුවලින් ද) අල්ලාහ් බදින්නා සේ කිසිවෙක් නොබදීයි.
- 27 අහෝ (අල්ලාහ්ව සැකයෙන් තොරව විශ්වාස කර තහවුරු කර) සිත සහසාගත් ආත්මය.
- 28 නුඹට පිරිනමනු ලබන විපාක පිළිගත්තෙකු සේ නුඹේ රක්ෂකයා වෙත එහි.
- 29 තවද මගේ (යහපත්) ගැත්තන්(ගේ කණ්ඩායමට) නුඹත් ඇතුල් වෙහි.
- 30 තවද මගේ සවරයට ඇතුල් වෙහි. (ගෞරවය එයයි. ඊට වඩා වෙනත් ගෞරවයක් නොමැත.)

අල් බලද්

- 1 මම මෙම (මක්කම) නගරය මත දිවුරමි. (අල්ලාහ් මෙම ශුද්ධ භූමිය වූ මක්කම එහි අගය දැනුවත් කිරීම සඳහා දිවුරා සිටින්නේය. මන්ද එහි කැබලුල්ලාහ් ඇත. තවද එය ඉස්මායිල් අලෙයිහිස් සලාම් තුමාගේ ද මුහම්මද් සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තුමාගේද ගම වන්නේය. එමෙන්ම හප් නමැදමෙහි වතාවත් ද ඉටු කරනුයේ එහිය.)
- 2 නුඹලා මේ ගමට ගොඩ බැස සිටින්නෙහුය. (පිවත් වන්නෙහුය. මෙම ගම නුඹලා පිවත්වීම හේතුකොට ගෙන මහිමයෙන් ද ගෞරවයෙන් ද අධික විය.)
- 3 තවද පියා මත ද ඔහු වැද දරුවන් මතද දිවුරමි. (ආදම් අලෙයිහිස් සලාම් තුමා මත ද එතුමාගේ පරම්පරාව මත ද නැත්නම් සෑම පිවියෙකුගේම දෙමව්පියන් මත ද ඒවා වැද දැ මත ද දිවුරමි.)
- 4 නියත වශයෙන්ම අපි මිනිසා දුෂ්කරතාවන්ට මුහුණ දිය හැකි පරිදි මැව්වෙමු. (ඔහු මියයන තෙක් මෙලොව බොහෝ දුෂ්කරතාවන්ට මුහුණ දෙයි. ඔහු මියගිය වහාම මිනිවලේ ද පරලොව පිවිත්යේ ද දුෂ්කරතාවන්ට මුහුණ දෙයි.)
- 5 ඔහු (කුමන පාපයක් කළත්) ඔහුට දඬුවම් කිරීමට කිසිවෙක් ශක්තිමත් නොවන්නෙහු යැයි මිනිසා සිතන්නේද.
- 6 රැස්කරගෙන සිටි (මහා) වස්තුව මම වියදම කර විනාශ කළෙමි යි ඔහු කියයි.
- 7 ඔහුට කිසිවෙකු දුටුවේ නැතැයි ඔහු සිතන්නේ ද? (ඔහු කොතැනක සිට හම්බ කර කෙසේ වියදම් කළේ ද යන්න අල්ලාහ් නොදන්නේ යැයි සිතන්නේ ද?)
- 8 ඔහුට අප ඇස් දෙකක් ඇති නොකළෙමු ද?
- 9 තවද දිවක් හා තොල් දෙකක් ඇති නොකළෙමු ද?
- 10 ඔහුට අප (හොඳ නරක යන දෙකේ) මාර්ග දෙක පෙන්වා නොදුනිමු ද?
- 11 ඔහු අකඩා (බාධක) පසුකර යා යුතු නොවේ ද? (ඔහුටත් අල්ලාහ්ටත් අවනතවීමටත් අතර බාධක වන කරුණු ඉරාදමා පසුකර යා යුතු නොවේ ද?)
- 12 අකඩා (බාධක) යනු කුමක් දැ? යි නුඹට දැන්වූයේ කුමක් ද?
- 13 (එය) වහලෙකු (හිඳහස ලබා දී) මුදවා හැරීමය.
- 14 නැතිනම් (ආහාර හිඟයක් ඇති) සාගත දිනයක ආහාර දීමයි.
- 15 ශ්‍රැතියෙකු වූ අනාථයෙකුට (පියා නොමැති ළමයෙකුට ආහාර දීමය.)
- 16 නැතිනම් ඉතාමත් දීළිඳකමින් යුත් දුප්පතෙකුට (ආහාර දීමය.)
- 17 (මේවා ඉටුකිරීමෙන්) පසුව ඔහු විශ්වාස කර

يَقُولُ يَلَيْتَنِي قَدِمْتُ لِحَيَاتِي 24 فَيَوْمَئِذٍ لَا يُعَذِّبُ عَذَابُهُ أَحَدًا 25 وَلَا يُؤْتِيهِمْ تَأْفَهُ; أَحَدًا 26 يَا أَيُّهَا النَّفْسُ الْمَطْمَئِنَّةُ 27 أَرْجِي إِلَىٰ رَبِّكَ رَاضِيَةً مُّرْسِيَةً 28 فَأَدْخِلْ فِي عِبَادِي 29 وَأَدْخِلْ جَنِّي 30

سُورَةُ الْبَقَرَةِ

بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ

لَا أُقْسِمُ بِهَذَا الْبَلَدِ 1 وَأَنْتَ حِلٌّ بِهَذَا الْبَلَدِ 2 وَالْوَالِدِ وَمَا وُلِدَ 3 لَقَدْ خَلَقْنَا الْإِنْسَانَ فِي كَبَدٍ 4 أَيْحَسِبُ أَنْ لَنْ يَفْقَرَعَلَيْهِ 5 أَحَدٌ 6 يَقُولُ أَهْلَكْتُ مَا لَا لُبُدًا 7 أَيْحَسِبُ أَنْ لَمْ يَرَهُ أَحَدٌ 8 لَمْ يَجْعَلْ لَهُ عَيْنَيْنِ 9 وَلَسْنَا وَ سَفِينًا 10 وَهَدَيْنَهُ النَّجْدَيْنِ 11 فَلَا أَفْهَمُ الْعُقَبَةَ 12 وَمَا أَدْرَاكَ مَا الْعُقَبَةُ 13 فَكُ رَقِيبَةً 14 أَوْ إِطْعَمُهُ فِي يَوْمٍ ذِي مَسْغَبَةٍ 15 يَلْبَسِمَاذَا مَقْرَبَةٍ 16 أَوْ مَسَكِينًاذَا مَتْرَبَةٍ 17 ثُمَّ كَان مِنَ الَّذِينَ ءَامَنُوا وَتَوَاصَوْا بِالصَّبْرِ وَتَوَاصَوْا بِالْمَرْحَمَةِ 18 أُولَئِكَ أَصْحَابُ الْمِمْنَةِ 19 وَالَّذِينَ كَفَرُوايَايَلَنَّا هُمْ أَصْحَابُ الْمَشْئَمَةِ 20 عَلَيْهِمْ نَارٌ مُؤَصَّدَةٌ 21

سُورَةُ الْبَقَرَةِ

(යහ ක්‍රියා කර)න්නෙකු විය යුතු නොවේද? (මන්ද මෙ නමැදම මුම්තවරුන්ට පමණක් ප්‍රයෝජනවත් වෙයි. තවද ඔවුන් නමැදම් පත්පිළිවෙන් කිරීමෙන් පාපයන්ගෙන් මිදීමෙන් වරක්ෂණ අවස්ථාවලදීත් ඉවසා ගන්නා ලෙස) තවද එකිනෙකාට ඉවසීම පිළිබදව උපදෙස් දී (අල්ලාහ් ගේ ගැත්තන්ට) සෙනෙහස දක්වා එතුළිනත් එකිනෙකාට උපදෙස් දෙන අයගෙන් කෙනෙකු බවට ඔවුන් පත්විය යුතු නොවේ ද?

18 ඔවුහුමය (එනම් ඉහත සඳහන් යහපත් ගතිගුණ ඇත්තෝ) දකුණ(පැත්ත)ට හිමි අය වන්නෝ.

19 කවරෙකු අපගේ වදන් ප්‍රතික්ෂේප කළේ ද ඔවුහුමය මෂ්අමාවට (වම් පැත්තට) හිමි අය වන්නෝ. (මෂ්අමා යන වම් පැත්තට හිමි උදවියට සුදානම් කර ඇති ඇවිලෙන ගින්නයි.)

20 ඔවුන් මත (සෑම දිසාවෙන්ම) ආවරණය කළ හිරය ඇත.)

අෂ්-ෂමීස්

- 1 සූර්යයා මත ද එහි දීප්තිය මත ද දිවුරමි. (ලුහා යනු සූර්යයා පහළ අහසින් උදාවී එහි ආලෝකය සම්පූර්ණයෙන් විහිදවන වේලාවයි.)
- 2 (සූර්යයා අවරට ගිය පසු) එයට සම්පයෙන් එන තත්වයේ වන්දයා මත දිවුරමි.
- 3 තවද එය (උභවල් කාලයේ සූර්යයාට) පැහැදිලි එකක් බවට පත්කරන දහවල මත දිවුරමි.

بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ

① وَالشَّمْسِ وَضُحَاهَا ② وَالْقَمَرِ إِذَا اتَّسَقَتْ ③ وَالنَّهَارِ إِذَا تَجَلَّىٰهَا ④
 وَاللَّيْلِ إِذَا يَغْشَاهَا ⑤ وَالسَّمَاءِ وَمَا بَنَدَهَا ⑥ وَالْأَرْضِ وَمَا حَمَلَهَا ⑦
 ⑧ وَالنَّفْسِ وَمَا سَوَّانَهَا ⑨ فَأَلْهَمَهَا فُجُورَهَا وَتَقْوَاهَا ⑩ قَدْ
 أَفْلَحَ مَنْ رَزَقَهَا ⑪ وَقَدْ خَابَ مَنْ دَسَّهَا ⑫ كَذَّبَتْ ثَمُودُ
 بِطَعْنِهَا ⑬ إِذِ انبَعَثَ أَشْقَاهَا ⑭ فَقَالَ لَهُمْ رَسُولُ اللَّهِ
 نَاقَةَ اللَّهِ وَسُقْيَاهَا ⑮ فَكَذَّبُوهُ فَغُورُوا فَذَمَّ
 عَلَيْهِمُ رَبُّهُمْ يَذِيبُهُمْ فُسُونَهَا ⑯ وَلَا يَخَافُ عُقْبَاهَا ⑰

سُورَةُ اللَّيْلِ

بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ

① وَاللَّيْلِ إِذَا يَغْشَىٰ ② وَالنَّهَارِ إِذَا تَجَلَّىٰ ③ وَمَا خَلَقَ الذَّكَرَ وَالْأُنثَىٰ ④
 ⑤ إِنَّ سَعْيَكُمْ لَشَتَىٰ ⑥ فَأَمَّا مَنْ أَعْطَىٰ وَاتَّقَىٰ ⑦ وَصَدَّقَ بِالْحُسْنَىٰ ⑧
 ⑨ فَسَنِّي سِرَّهُ وَخِطْبَتِي ⑩ وَأَمَّا مَنْ كَفَرَ بِلِقَاءِ رَبِّهِ فَسَوْفَ لَا يُنَافِقُ
 ⑪ فَسَنِّي سِرَّهُ وَالْعُسْرَىٰ ⑫ وَمَا يُعْنِي عَنْهُ مَالُهُ إِذَا تَرَدَّىٰ ⑬ إِنَّ عَلَيْنَا
 ⑭ لَلْهُدَىٰ ⑮ وَإِنَّ لَنَا لَلْآخِرَةَ وَالْأُولَىٰ ⑯ فَأَنْذَرْتُكُمْ نَارًا تَلَظَّىٰ ⑰

- ① එය (සූරියයාව, තම අඳුරෙන්) වසා ගන්නා රාත්‍රී කාලය මත දිවුරුම්.
- ② අහස මත ද එය නිර්මාණය කළ අය මත ද දිවුරුම්.
- ③ පොළොව මත ද (එය සෑම පැත්තකින්ම) සමතලා කර (විශාල කළ) අය මත ද දිවුරුම්.
- ④ ආත්මය මත ද එය සැලසුම් කළ අය මත ද දිවුරුම්. (එහි අවයව නිර්මාණය කර ඒවාට ප්‍රාණය ලබා දී ඔහුට මනෝ ශක්තිය ද ලබා දී ආශ්චර්යමත්වූ උපදෙස් ද සකස්කර දුන්නේය. තවද ස්ථිරව සිටිය හැකි ලෙස ද ඇති කළේය. නබී තුමාණෝ මෙසේ පැවසූහ: සෑම දරුවෙකුම ආගම පිලිගත හැකි තත්ත්වයේම උපන්නේය. ඔහුව යුදෙව්වෙක්, ක්‍රිස්තියානියෙක් හා අග්නි වන්දනාකරුවෙක් බවට පත් කරනුයේ ඔහුගේ දෙමව්පියන්ය.)
- ⑤ පසුව ඔහු එය(ආත්මය)ට එහි හානි කර දෑ ද එයට දේව බිය ඇතිවිය හැකි කරුණු ද දැනුවත් කළේය.
- ⑥ එය පිවිතුරු කළ තැනැත්තා ස්ථිර වශයෙන්ම ජයගත්තේය. (තම සිත පිවිතුරු කර දේව බියෙන් යුතුව එය උසස් කරන්නා පරලොව දී තමාට මනාප වූ සියල්ල ලබාගනී.)
- ⑦ එය අපවිත්‍ර කළ තැනැත්තා ස්ථිරවශයෙන් ම පාඩු ලැබුවේය. (පාපයන් මගින් මං මුළාවට පත්කර පහත් තත්ත්වයට සිත ගමන් කරවූ තැනැත්තා පාඩු ලැබුවේය.)
- ⑧ 'සමුද්' ගෝත්‍රිකයින් වන ඔවුහු (පාපයන්හි) සීමාව ඉක්මවා යාම තුළින් බොරු කළහ.

- ⑫ ඔවුනතර ඉතාමත් අභාග්‍යවන්තයා නැගී සිටිය වේලාවේ (බොරු කළහ. ඔහු කුදාර් බින් සාලිබ් නමැත්තාය. සාලිබ් අලෙයිහිස් සලාම් තුමාගේ ඔටුවා ඔහු කැපීය.)
- ⑬ අල්ලාහ්ගේ දුතයා අල්ලාහ්ගේ ඔටුවා ද උගේ ජලය ද අතහරිනු (එ දෙකට නුඹලා අත නොගසනු) යැයි ඔවුනට කීය.
- ⑭ ඔවුහු එය බොරු කළහ. ඔටුවා මරා දැමූහ. ඔවුන්ගේ පාපයන් හේතු කොටගෙන ඔවුන්ගේ රක්ෂකයා ඔවුන් මත (තම දඬුවම) වසා ගැනීමට සලස්වා. (ඔවුන්ව පසට යටකට) එම භූමිය සමතලා කළේය.
- ⑮ එහි අවසානය පිලිබඳව ඔහු බියවන්නේ නැත.

අල් - ලෙයිල්

- ① රාත්‍රිය මත දිවුරුම්. එය වසාගන්නා වේලාවේ.
- ② දහවල මත දිවුරුම්. එය පිටවන වේලාවේ.
- ③ ගැහැණිය හා පිරිමියාට මැවූ අය මත දිවුරුම්.
- ④ නියත වශයෙන් නුඹලාගේ උත්සාහය විවිධාකාරය (ඒවායින් සමහරක් ස්වර්ගයට අයත් වත්පිළිවෙත්ය. තවත් සමහරක් නිරයට අයත් වත්පිළිවෙත් ය. තමාට මුදවා ගැනීමට උත්සාහ කරන්නන් ද සිටී. තමාට විනාශ කර ගන්නට උත්සාහ කරන්නන් ද සිටී.
- ⑤ කවරෙකු (තම සම්පත් යහපත් මාර්ගයේ) ලබා දී (තහනම් කළ දැයි) වැළකී සිටින්නේද
- ⑥ තවද (අල්ලාහ් ප්‍රතිවිපාක දෙන්නේ යැයි ඔහුගේ පොරොන්දු) සැබෑ කරමින් විශ්වාස කරන්නේ ද
- ⑦ ඔහුට අප පහසුව කරා (යහපත් මාර්ගයේ) යාම වැනි කටයුතු පහසු කරන්නෙමු. (මෙම වදන් අඩු බක්ර් රලියල්ලාහු අත්හි තුමා විෂයෙහි පහළ වූ ඒවාය. අල්ලාහ් වෙනුවෙන් වේදනාවට ලක්වෙමින් මක්කමේ 'කාගිර්' වරුන් යටතේ සිටි වහලුන් හය දෙනෙකුව මිලට ගෙන එතුමා නිදහස දුන්නේය.)
- ⑧ කවරෙකු මසූරුකම් කර (කුසල් පිලිබඳව) අවශ්‍යතාවෙන් තොරව සිටින්නේ ද
- ⑨ තවද (අල්ලාහ්ගේ පොරොන්දු) බොරු කරන්නේද
- ⑩ ඔහුට අපි දුෂ්කරතාව කරා (නිරයේ ක්‍රියාවන් කරා) පසුකරන්නෙමු.
- ⑪ ඔහු (නිරයට) වැටෙයි නම් ඔහුගේ වස්තුව (අල්ලාහ්ගේ දඬුවම වැලැක්වීම සම්බන්ධයෙන්) කිසිදු එලක් නොවන්නේය.
- ⑫ නියත වශයෙන්ම (මං මුළාවෙන් තොරව) සෘජු මග පැහැදිලි කිරීම අපේ වගකීමකි. (ගර්ථාත් රලියල්ලාහු අත්හි තුමා මෙසේ කියයි: සෘජු මග ගමන් කිරීමට යමෙක් උනන්දු වෙයි නම් ඔහුට මගපෙන්වීම අල්ලාහ්ගේ වගකීමකි. තවදුරටත් ඔහු මෙසේ කියයි: කවරෙකු හෝ අල්ලාහ්ව අපේක්ෂා කරයි නම් අල්ලාහ් එම මගෙහි සිටී. අල්ලාහ්ව (ළංකර ගැනීමට) කවරෙකු හෝ ප්‍රිය කරයි නම් ඔහු සෘජු මග ලබන්නේය.
- ⑬ නියත වශයෙන්ම පරලොව (ඇති සියලු දෑ) ද මෙලොව (ඇති සියලු දෑ) ද අපට අයත්ය. (අපි කැමති විදිහට ඒවායෙහි කටයුතු කරන්නෙමු.)
- ⑭ පිලිස්සී දැවෙන (නිරයේ) ගින්න නුඹලාට මම අවවාද කරමි.
- ⑮ ඉතාමත් අභාග්‍ය සම්පන්න තැනැත්තා මිස (වෙන කිසිවෙකු) එහි ඇතුල් නොවෙයි. (ඔහු දෙවියන් ප්‍රතික්ෂේප කළ අය වන්නේය. ඔහු එයට



ඇතුළු වී එහි උෂ්ණය අත් වීදී)

16 ඔහු වනාහි (නඩිවරුන් ගෙනා සත්‍යයන්) බොරුකර, (ඒවා විශ්වාස කිරීමෙන් හා අවනත වීමෙන්) පසුබට වූවෙකි.

17 (ප්‍රතික්ෂේප කිරීමෙන් තදින්ම වළකින) බිය බැතිකම ඇත්තා එයින් දුරස්ථ කරනු ලබන්නේය. (අල්-වාහිදී නමැත්තා මෙසේ කියයි:- ඔහු අඩු බක්කර රළියල්ලාහු අන්හු තුමා බව විවරණකරුවන් හැමදෙනාගේම අදහස වන්නේය. එනම් ඔහුගේ විෂයෙහි පහළ වූ මෙම වැකියේ යහපත හැමෝටම පොදුවන්නේය.)

18 ඔහු වනාහි නමාගේ වස්තුව සුවිශුද්ධ විය යුතුයි යන අරමුණින් (අල්ලාහ් වෙනුවෙන්) දෙන්නේය.

19 ඔහුට කිසිවෙකු ප්‍රතිඋපකාර කළයුතු දානයක් ඔහු ළග නැත. (අනුන්ගේ ප්‍රති උපකාර බලාපොරොත්තුවෙන් ඔහු දන් නොදෙයි.)

20 ඉතා උසස්වූ ඔහුගේ රක්ෂකයාගේ තෘප්තිය සොයාගැනීම හැර (ඔහු ළග වෙන අරමුණක් නැත.)

21 (අල්ලාහ් ඔහුට පිරිනමන ප්‍රතිඵල බලා) ඔහු (පරලොවදී) තෘප්තිමත් වෙන්නේය.

අල්-එහා

නඩි තුමාණෝ දින දෙකක් හෝ තුනක් අසනීප වී සිටියහ. ගැහැණියක් එතුමා වෙතට පැමිණ 'මුහම්මද්' ඔබේ ඡෙයිතාන් ඔබට අත්හළු බවට මම අදහස් අදහස් කරමි. මන්ද දින දෙකක් හෝ තුනක් ඔහු ඔබ වෙත ළං වූයේ නැතැ' යි පැවසුවාය. එම අවස්ථාවේ අල්ලාහ් මෙම පරිච්ඡේදය පහළ කළේය.

1 'එහා'වෙති වේලාව මත දිවුරමි. (එහා යනු සූරියා යටි අහසෙන් මතු වී එන වේලාවයි.)

2 රාත්‍රී කාලය මත දිවුරමි. එය (දවාල) වසාගන්නා වේලාවේ.

3 නුඹේ රක්ෂකයා නුඹට අත් හළේ නැත. (වහිය නවත්වා ඇතැයි කියන්නා කියන අයුරින් නුඹට අත් හළේ නැත.)

4 (නඩිත්වයේ මහිමයන් ලෝකයේ ප්‍රදානය කරනු ලැබූ) පරලොව (ලැබෙන සවර්ගය) නුඹට අගන්නේය.

5 නුඹේ රක්ෂකයා (ආගමේ ජයග්‍රහණය ද 'හවිඵල් කවිසර්' නමැති තටාකය, යහ විපාක නිර්දේශීය -අනුකම්පා බස් දෙබිම- යනාදිය ද) නුඹට දෙන්නේය. එවිට නුඹ තෘප්තිමත් වන්නේය.

6 ඔහු නුඹට පියා නොමැති අනාථයෙකු බව දැක නුඹට යායුතු තැනක් පිළියෙල කර නොදුන්නේ ද?

7 නුඹට ඔහු (සෘජු මාර්ගයෙන්) මුළා වූවෙකු ලෙස දැක (නුඹට අල් කුර්ආනය පහළ කට) සෘජු මග නොපෙන්වූයේද?

8 නුඹට ඔහු (පවුලක් සහිත, සම්පත් නොමැති) දුප්පතෙකු ලෙස දැක නුඹට (පීචනාධාර ලබා දී) පහසුකම් ලබානොදුන්නේ ද?

9 නුඹ අනාථයින්ව (ඔහුට බලය යොදා ඔහුට අසාධාරණ කර) මර්ධනය කරන්නට උත්සාහ නොකරති. (නුඹ අනාථයෙකුට සිටි බව සිහිපත්කර ඔහුගේ අයිතීන් ලබා දෙති.)

10 තවද නුඹ යාවකයාව නොඵලවති. (නුඹ දුප්පතෙකුට සිටි බව සිහිපත් කර ඔහුට දෙති. නැත්නම් සැහැල්ලු වදන් පවසා යවති.)

11 නුඹගේ රක්ෂකයාගේ දායාදයන් නුඹ (ජනතාවට)

لَا يَصْلَهَا إِلَّا الْأَشْفَى 15 الَّذِي كَذَّبَ وَتَوَلَّى 16 وَسَيُجَنَّبُهَا
الْأَتْفَى 17 الَّذِي يُؤْتِي مَالَهُ يَتَزَكَّى 18 وَمَا لِأَحَدٍ عِنْدَهُ مِنْ
نِعْمَةٍ مُّجْتَرَى 19 إِلَّا ابْتِغَاءَ وَجْهِ رَبِّهِ الْأَعْلَى 20 وَسَوْفَ يُرْضَى 21

سُورَةُ الضُّحَى

بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ
وَالضُّحَى 1 وَاللَّيْلِ إِذَا سَجَى 2 مَا وَدَّعَكَ رَبُّكَ وَمَا قَلَى 3
وَلَلْآخِرَةُ خَيْرٌ لَّكَ مِنَ الْأُولَى 4 وَسَوْفَ يُعْطِيكَ رَبُّكَ
فَرَضَى 5 أَلَمْ يَجِدَكَ يَتِيمًا فَآوَى 6 وَوَجَدَكَ ضَالًّا
فَهْدَى 7 وَوَجَدَكَ عَائِلًا فَأَغْنَى 8 فَأَمَّا الْيَتِيمَ فَلَا تَقْهَرْ 9
وَأَمَّا السَّائِلَ فَلَا تَنْهَرْ 10 وَأَمَّا بِنِعْمَةِ رَبِّكَ فَحَدِّثْ 11

سُورَةُ الشُّرَى

بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ
أَلَمْ نَشْرَحْ لَكَ صَدْرَكَ 1 وَوَضَعْنَا عَنكَ وِزْرَكَ 2 الَّذِي
أَنْقَضَ ظَهْرَكَ 3 وَرَفَعْنَا لَكَ ذِكْرَكَ 4 فَإِنَّ مَعَ الْعُسْرِ يُسْرًا 5 إِنَّ
مَعَ الْعُسْرِ يُسْرًا 6 فَإِذَا فَرَغْتَ فَانصَبْ 7 وَإِلَىٰ رَبِّكَ فَارْغَب 8

දැනුම් දෙති. (මන්ද දායාදයන් නොසහවා පෙන්වා දීමක් ඒවාට කළගුණ සැලකීමක් වන්නේය.)

අලම් නෂ්රත්

1 (නඩිවරයාණනි,) අප නුඹට නුඹේ හදවත (නඩිත්වය පිළිගෙන එහි බර දරාගත හැකි පරිදි) පුළුල් නොකළෙමු ද? (ඒ නිසාම කැඳවුම් මෙහෙය ඉටු කිරීමට ද නඩිත්වයේ බර දරාගැනීමට ද වහිය මනනය කර ගැනීමට ද ශක්තිය ලැබුවෙහිය.)

2 නුඹේ බර නුඹෙන් ඉවත දැමුවෙමු. (නුගත් යුගයේ කරමින් සිටි දැ නුඹෙන් ඉවත් කර ක්ෂමාව දුනිමු.)

3 ඒවා කෙසේ විදයත් ඒවා නුඹේ පිටකොන්දට බරක් වී තිබුණි.

4 (මෙලොවද පරලොව ද) අපි නුඹගේ තත්වය (විවිධාකාරව) උසස් කර ඇත්තෙමු. (අල්ලාහ් ගැන සාක්ෂි කීම හා නුඹ ගැන සාක්ෂි කීම අභිවාර්ය කිරීම, අදාන් හි නුඹේ නම කියවීම හා නුඹේ නමින් සලවාත් කීම යනාදිය ඉන් සමහරෙකි.)

5 නියත වශයෙන්ම (මෙම) දුෂ්කරතාවත් සමග පහසුව ඇත.

6 නියත වශයෙන් (මෙම) දුෂ්කරතාවත් සමග පහසුව ඇත.

7 නුඹ (සලාතය හෝ කැඳවීම් මෙහෙවර හෝ යුද්ධය) අවසන් කළෙහි නම් (ප්‍රාර්ථනයේ හා වත්පිළිවෙත්වල) උද්යෝගිමත්ව යෙදෙහි.

سُورَةُ التَّيْنِ

بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ
وَالَّذِينَ وَالزَّيْتُونَ ۝ وَطُورِ سِينِينَ ۝ وَهَذَا الْبَلَدِ الْأَمِينِ ۝
لَقَدْ خَلَقْنَا الْإِنْسَانَ فِي أَحْسَنِ تَقْوِيمٍ ۝ ثُمَّ رَدَدْنَاهُ أَسْفَلَ سَفَلِينَ ۝
إِلَّا إِلَّا الَّذِينَ ءَامَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ فَلَهُمْ أَجْرٌ غَيْرُ مَمْنُونٍ ۝
فَمَا يُكَذِّبُكَ بَعْدُ بِالذِّكْرِ ۝ أَلَيْسَ اللَّهُ بِأَحْكَمَ الْحَاكِمِينَ ۝

سُورَةُ الْحَاقِقِ

بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ
أَقْرَأْ بِاسْمِ رَبِّكَ الَّذِي خَلَقَ ۝ خَلَقَ الْإِنْسَانَ مِنْ عَلَقٍ ۝ أقرأ وربُّكَ
الْأَكْرَمُ ۝ الَّذِي عَلَّمَ بِالْقَلَمِ ۝ عَلَّمَ الْإِنْسَانَ مَا لَمْ يَعْلَمْ ۝
الْإِنْسَانَ يَظُنِّي ۝ أَنَّهُ أَسْتَعْتَبُ ۝ إِنَّا إِلَىٰ رَبِّكَ الرَّجُعِيُّ ۝ أَرْءَيْتَ
الَّذِي يَنْهَىٰ ۝ عَبْدًا إِذَا صَلَّىٰ ۝ أَرَأَيْتَ إِنْ كَانَ عَلَىٰ الْهُدَىٰ ۝ أَوْ أَمَرَ
بِالتَّقْوَىٰ ۝ أَرَأَيْتَ إِنْ كَذَّبَ وَتَوَلَّىٰ ۝ أَرَأَيْتَ إِنْ كَذَّبَ وَتَوَلَّىٰ ۝
كَلَّا لَئِنْ لَمْ يَنْتَه لِنَسْفَعًا بِالنَّاصِيَةِ ۝ نَاصِيَةٍ كَذَّبَتْ حَاطِئَهُ ۝ فَلَئِمَّ نَادِيَهُ ۝
سَدَّعُ الرَّبَّانِيَةَ ۝ كَلَّا لَا تَطْعَمُهُ وَاسْجُدْ وَاقْتَرِبْ ۝

8 නමා (නිරයට බියෙන් ද සවර්ගය කෙරෙහි ආශාවෙන් ද) නුඹේ රක්ෂකයා වෙත යාඥා කරති.

අත්-හිත්

- 1 (මිනිසා ආහාර වශයෙන් ගන්නා) අත්තික්කා මත ද (ඔවුන් තෙල් හිඳගන්නා) ඔලිව් මත ද දිවුරම්. (මේ ගෙඩි දෙක ගැන පවසමින් අල්ලාහ් අදහස් කරනුයේ ඒවා වැවෙන ස්ථානය වන පලස්තීනයයි.)
- 2 සිනායි කන්ද මත ද දිවුරුම්. (අල්ලා මුසා අලෙයිහිස් සලාම් සමග කථා කළේ මේ කන්දේ දීය.)
- 3 අහස ලබා දෙන මෙම නගරය (මක්කම) මත දිවුරුම්. (මෙම නගරය ආරක්ෂා සහිත ස්ථානයක් බැවින් මෙයට 'අමීන්' යනුවෙන් සඳහන් කරනු ලැබීය. මුසා තුමා, රසා තුමා, මුහම්මද් සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තුමා ආදී තිදෙනාටම වහි පහළ වූ ප්‍රදේශ වශයෙන් මෙම ස්ථාන තුනම පෙනෙන්නට ඇති නිසා අල්ලාහ් මේවා මත දිවුරුවේය. ආගම් තුනම මේවායෙහිම පහළ විය. මේවායේ සිටම මිනිසුන්ට සාප්‍රමග නමැති ආලෝකය විහිදුණේය.)
- 4 ස්ථිර වශයෙන්ම අපි ලස්සන පෙනුමකින්ම මිනිසාව මැව්වෙමු. (ලස්සන දේහය ඇත්තෙකු ලෙස ද තම ආහාරය තම අතින් අනුභව කරන්නෙකු ලෙස ද සැලසුම් කරන්නෙකු ලෙස ද මැව්වෙයි. තවද දැනුම හා හැකියාව ඇත්තෙකු ලෙස ද කතාකළ හැකි අයෙකු ලෙස ද මැව්වෙයි. මේ නිසා අල්ලාහ් මනාප පරිදි ඔහුගේ නියෝජිතයෙකු ලෙස ඔහුට ලෝකයේ

- පසුව ඔහුට පහත් අයගෙන් පහත්ම අය බවට පත් කළෙමු. (වැදගත් රුවකින් මවනු ලැබූ මිනිසා තමන් කළ පාප ක්‍රියාවන් නිසා තිරිසන් සතුන්ටත් වඩා නරක තත්ත්වයට පත් වී ඉතා පහත් තත්ත්වයටම යන්නේය. තවද නිරයේද ඔහු ඉතා පහත් අඩියටම යන්නේය.)
- විශ්වාස කර යහපත් ක්‍රියාවන් කළ අය හැර (ඔවුහු පහත් තත්ත්වයට තල්ලු කරනු නොලබති. ඒ වෙනුවට ඔවුහු අල්ලාහ්ගේ විශාල වූ සවර්ගයට පිවිසෙන්නෝය. ඔවුනට අඛණ්ඩව (සථාවරව) ප්‍රතිඵල ඇත.
- (අහෝ මනුෂ්‍යය, 'නුඹට අල්ලාහ් ලස්සන පෙනුමකින් මැවූ බවත් ඔහුට වෙනස්කම් කර ප්‍රතික්ෂේප කරන අවස්ථාවේ ඉතා පහත් තත්ත්වයට පත්කරන බවත් නුඹ දැනගත් පසුවත්) නුඹව පරලොව ඩොරා කරන්නෙකු බවට පත්කළේ කුමක් ද?
- අල්ලාහ් විනිශ්චය කරන්නන් අතර ඉතා (සාධාරණව) විනිශ්චය කරන්නෙකු වූයේ නැද්ද? (වැදගත් පෙනුමකින් මවනු ලැබූ මිනිසා විශ්වාස නොකිරීම නිසා ඉතා පහත් ඵකෙකු බවට ද විශ්වාස කර යහපත් ක්‍රියා කරන විට ඉතා උසස් ඵකෙකු බවට ද පත්කරවන්නේය.)

අල් අලක්

- මෙහි මුල් වාක්‍ය පහ මුලින්ම පහළ වූ ඒවාය.
- 1 (මුහම්මද්, මැවීම සියල්ල මැවූ) නුඹේ රක්ෂකයාගේ නම ප්‍රකාශ කර (ආරම්භ කරන්නෙකුට) කියවති.
- 2 ඔහු මිනිසාව ලේ කැටියකින් මැව්වේය. (ආරම්භයේ ශුඛානු බිංදුවකින් මවා පසුව එය ලේ කැටියක් ලෙස වෙනස් වෙයි. එසේ මිදුන රුධිරය කැටියක් බවට පත්වෙයි.)
- 3 නුඹ කියවති. නුඹේ දෙවියා ඉතාමත් පරිත්‍යාගශීලීය. (නුඹ අකුරු නොහඳුනන අයෙකු වුවද නුඹට වාක්‍ය කියවීමට සැලැස්වූයේ ඔහුගේ පරිත්‍යාගශීලීභාවයේ මහිමය නිසාය.)
- 4 ඔහු පැනෙන් (ලියන්නට) ඉගැන්වූයේය. (අල්ලාහ් ඉස්ලාම් ප්‍රචාරය කියවීමට හා ලිවීමට ඇරඹුම් කිරීම තුළින් ආරම්භ කළේය. හේතුව එ දෙකෙන් ඉතා විශාල ප්‍රයෝජන ඇති නිසාය.)
- 5 මිනිසාට නොදන්න දෑ ඔහු (අල්ලාහ්) ඉගැන්වූයේය.
- 6 නියත වශයෙන්ම මිනිසා සීමාව ඉක්මවා ක්‍රියා කරයි.
- 7 (තම වස්තුව හා ශක්තිය හේතුකොටගෙන අල්ලාහ්ගේ) අවශ්‍යතාව නැතැයි අදහස් කළ නිසා (ඔහු සීමාව ඉක්මවා කටයුතු කරයි.)
- 8 නියත වශයෙන්ම (මරණයෙන් පසු) නැවත යෑම පවතිනුයේ නුඹේ රක්ෂකයා වෙතමය. (වෙන කෙනෙකු වෙතට නොවේ.)
- 9 කවරෙකු වළක්වන්නේ ද, ඔහුට නුඹ දුටුවෙහි ද?
- 10 ගැත්තෙකුට (හා) සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තුමාණන්ව) ඔහු සලාතයේ යෙදෙන විට (ඔහු වළක් වන්නේය. ඔහුට නුඹ දුටුවෙහි ද?)
- 11 ඔහු (මුහම්මද් සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තුමා) සාප්‍රමගෙහි සිටිය ද (ඔහු වැළැක්වීම) නුඹ දුටුවෙහි ද? ඔහු ගෙන් වළක්වනු ලබන ගැත්තා සාප්‍රමගෙහි සිටිය ද ඔහු වළක් වන්නට උත්සාහ කරයි)
- 12 නැතිනම් ඔහු (චිත්ත පාරශුද්ධත්වය, ඒකියත්වය ආදී නිරයෙන්) ආරක්ෂා කළ හැකි දෑ ගැන විධානය



කළ ද (ඔහු වළක්වන්න උත්සාහ කරයි.)

13 වළක්වන) ඔහු (අඩු ජන්ලේ, අල්ලාහ්ගේ දුතයාණන් ගෙන ආ දැය බොරු කර (විශ්වාස කිරීමෙන්) පසුබසින විට (ඔහු වළක්වීමට උත්සාහ දැරීම) නුඹ දුටුවෙහි ද?

14 (ඔහුගේ තත්ත්වය) අල්ලාහ් බලා සිටින බව ඔහු නොදන්නේ ද? (එහෙයින් අල්ලාහ් ඔහුට විපාක දෙන්නේය. මෙසේ තිබිය දී නබිව වළක්වන්නට ඔහු එඩිතරවන්නේ කෙසේ ද?)

15 ඔහු එසේ නොකළ යුතුය. එයින් ඔහු වැළකුණේ නැතිනම් (මෙය ඔහුට අවවාදයකි.) ඔහුගේ නළලේ ඉදිරි රෝමවලින් අල්ලා ඇඳ විසිකරන්නෙමු.

16 බොරු කියන, පවිකරන නළලේ ඉදිරි රෝම (අල්වා ඇඳ විසිකරන්නෙමු. එම නළලේ ඉදිරි රෝම ඇත්තා පවිකාරයෙකි.)

17 ඔහු තම සභාවට එක්විය හැකි අයට කැඳවන්නවා, (අඩු ජන්ලේ නබි තුමන් අමතා මෙම කඳ බැවුමේ ලොකු සභාවක් ඇත්තේ මටයි යැයි උඩගුකමින් කිය. එවිට මෙම වැකිය පහළ විය.)

18 අපි (ඔහුට අල්ලා නිරයට දැමීම සඳහා නිරයේ වේදනාව ලබා දෙන දැඩි මලක්වරුන් වන) සබානියාවරුන් කැඳවන්නෙමු.

19 එසේ නොව නුඹ (සලාතය අත්හරින මෙන් නුඹට කැඳව විෂයෙහි) ඔහුට යටහත් නොවෙයි. (නුඹලා ඔහු ගැන නොසලකා) සපදා කර (සලාතය ඉටුකර අල්ලාහ්ට)ලංචන.

අල් - කද්ර්

1 නියත වශයෙන්ම එය (අල්-කුර්ආනය) අපි අති ගෞරවණීය රාත්‍රියෙහි පහළ කෙළමු. (ලෙව්තුල් මහ්නුල් සිට පහළ අහසට මුළුමනින් පහළ කර වසර 23 ක කාලයක් පුරා නබි සල්ලේලාහු අලෙයිහි වසල්ලම් තුමාණන්ට පහළ විය. මෙම රාත්‍රිය කුර්ආනය පහළ වූ මාසය වන රාමිසාන් හි අවසාන දින දහසේ ඇතුළත්ය. එම දිනය සඳහන් කිරීම පිළිබඳව හදිස්වල මතභේද පවතී.)

2 අති ගෞරවනීය රාත්‍රිය කුමක් දැ?යි නුඹට දැනුම් දුන්නේ කුමක් ද? (ලෙයිලතුල් කද්ර් යැයි නම් කිරීමට හේතුව එම රාත්‍රියේ අල්ලාහ් ඊළග අවුරුද්දෙහි සිදුවීම් සැලසුම් කරන බැවින් හෝ මෙම රාත්‍රිය වැදගත්කමින් හා මහිමයෙන් යුත් එකක් වන නිසාය.)

3 ගෞරවනීය රාත්‍රිය මස දහසකට වඩා අගනේය. (එය එක් රාත්‍රියක් වුව ද එහි යහපත් ක්‍රියා කිරීම මාස දහසක් යහපත් ක්‍රියා කිරීමට වඩා අගනේය.)

4 එහි (එම රාත්‍රියෙහි) මලක්වරුන් ද 'රුහ්' (නමින් හඳුන්වන පිබිරිල් අලෙයිහිස් සලාම් තුමා) ද (නිරනය කරන ලැබූ) සැම කරුණාක්ම ඔවුන්ගේ රක්ෂකයාගේ අණ පරිදි රැගෙන බසිති.

5 එය (එම රාත්‍රිය මුළුල්ලේ ම) ශාන්තියක් වෙයි. (එය සම්පූර්ණයෙන් යහපතක් වන්නේය. මෙයින් තාන් එහි විපතක් කරන්නට හෝ හිංසාවක් කරන්නට හෝ ශක්තියක් නොලබන්නේය.) අරුණෝදය උදාවනතෙක් (මලක්වරු කණ්ඩායම් කණ්ඩායම් වශයෙන් අබණ්ඩව බසිමින් සිටිති.)

අල් - බය්යා

1 පුස්තකය ලැබුවන් ද (යුදෙව්වන් හා ක්‍රිස්තියානින්)

سُوْرَةُ الْقَدْرِ

بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّحِیْمِ
اِنَّا اَنْزَلْنٰهُ فِي لَيْلَةِ الْقَدْرِ 1 وَمَا اَدْرٰكَ مَا لَيْلَةُ الْقَدْرِ 2
لَيْلَةُ الْقَدْرِ خَيْرٌ مِّنْ اَلْفِ شَهْرٍ 3 نَزَّلَ الْمَلٰٓئِكَةُ وَالرُّوْحُ
فِيهَا بِاِذْنِ رَبِّهِمْ مِنْ كُلِّ اَمْرٍ 4 سَلَّمَ هٰی حَتّٰی مَطَّلِعَ الْفَجْرِ 5

سُوْرَةُ الْبَيِّنٰتِ

بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّحِیْمِ
لَا يَكُنِ الَّذِیْنَ كَفَرُوْا مِنْ اَهْلِ الْكِتٰبِ وَالْمُشْرِكِیْنَ مُنْفَكِیْنَ
حَتّٰی تَاْتِيَهُمُ الْبَيِّنٰتُ 1 رَسُوْلٌ مِّنَ اللّٰهِ يَبْلُوْا صٰحُفًا مُّطَهَّرَةً 2
فِیْهَا كُتُبٌ قִیْمَةٌ 3 وَمَا تَفَرَّقُ الَّذِیْنَ اُوْتُوْا الْكِتٰبَ اِلَّا مِنْ
بَعْدِ مَا جَآءَتْهُمُ الْبَيِّنٰتُ 4 وَمَا اَمْرٌ وَّاٰلَا لِيَعْبُدُوْا اللّٰهَ مُخْلِصِیْنَ
لَهُ الدِّیْنَ حَنَفًا وَّیَقِیْمُوْا الصَّلٰوةَ وَیُوْتُوْا الزَّكٰوةَ وَذٰلِكَ دِیْنُ
الْقִیْمَةِ 5 اِنَّ الَّذِیْنَ كَفَرُوْا مِنْ اَهْلِ الْكِتٰبِ وَالْمُشْرِكِیْنَ
فِی نَارِ جَهَنَّمَ خٰلِدِیْنَ فِیْهَا اُولٰٓئِكَ هُمُ الشُّرٰكِیَّةُ 6 اِنَّ
الَّذِیْنَ اٰمَنُوْا وَعَمِلُوا الصّٰلِحٰتِ اُولٰٓئِكَ هُمُ حِبْرُ الْبَرِیَّةِ 7

තවද ආදේශ කරන්නන් ද (අරාබියාවේ පිළිම වන්දනා කරමින් ආදේශ කළවුන්) තවද ප්‍රතික්ෂේප කළවුන් ද ඔවුන්ට පැහැදිලි සාධකය ඔවුන් වෙත පැමිණෙන තෙක් (ඔවුන්ගේ දේව ප්‍රතික්ෂේප කිරීමෙන්) ඉවත්වන්නන් වූයේ නැත. (මෙහි පැහැදිලි සාධකය යැයි ප්‍රකාශ කරනුයේ මුහම්මද් සල්ලේලාහු අලෙයිහි වසල්ලම් තුමා හා එතුමා ගෙන ආ දහමය. ඔහු ඔවුන්ගේ මංමුළාව හා නොදැනුවත්කම ඔවුන්ට පැහැදිලිකර විශ්වාසය කරා ඔවුන්ව කැඳවීය.)

2 (එම සාධකය) අල්ලාහ්ගේ වෙතින් පැමිණි දුතයාණන් (මුහම්මද් සල්ලේලාහු අලෙයිහි වසල්ලම් තුමාණන්, වෙනස් කිරීමෙන් හා එයට නව දේවල් ඇතුල් කිරීම ආදියෙන්) පාර්ශ්වද්ධ කරනු ලැබූ පුස්තකය කියවා පෙන්වයි. එය සත්‍යවශයෙන් ම අල්ලාහ්ගේ කථනයයි.)

3 එහි පැහැදිලි නීති ඇත. (එහි ඇති දෑ නිවැරදි නීති හා වාක්‍යයන්ය. සත්‍යයෙන් පිටතට යොමු වූ ඒවා එහි නැත. එහි ඇතිහැම එකක්ම යහමය, සෘජුමය හා ඥානයයි. අල්ලාහ් පහත සඳහන් පරිදි පවසනුයේ මෙයයි. සියළු ප්‍රශංසා අල්ලාහ්ටය. ඔහු නම ගැන්නාට පහළ කළේය. ඔහු එහි ඇඳයක් නොතැබුවේය. ඒ වෙනුවට එය සෘජු කළේය. 'සුරා කණ්'හි එම වාක්‍ය කවරෙකු හෝ පිළිපදිනම් ඔහු අල්ලාහ්ගේ සෘජුමගෙහි සිටී.)

4 පුස්තකය ලැබුණු අය ඔවුන්ට පැහැදිලි සාධක

جَزَأَوْهُمْ عِنْدَ رَبِّهِمْ جَنَّاتُ عَدْنٍ تَجْرَى مِنْ تَحْتِهَا الْأَنْهَارُ خَالِدِينَ فِيهَا أَبَدًا رَضِيَ اللَّهُ عَنْهُمْ وَرَضُوا عَنْهُ ذَلِكَ لِمَنْ حَشِيَ رَبَّهُ. (8)

سُورَةُ الْبُرُوجِ

بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ
إِذَا زُلْزِلَتِ الْأَرْضُ زِلْزَالَهَا (1) وَأَخْرَجَتِ الْأَرْضُ أَثْقَالَهَا (2) وَقَالَ الْإِنْسَانُ مَا لَهَا (3) يَوْمَئِذٍ تُحَدِّثُ أَخْبَارَهَا (4) بِأَنَّ رَبَّكَ أَوْحَى لَهَا (5) يَوْمَئِذٍ يَصْدُرُ النَّاسُ أَشْتَاتًا لِيُرَوْا أَعْمَلَهُمْ (6) فَمَنْ يَعْمَلْ مِثْقَالَ ذَرَّةٍ خَيْرًا يَرَهُ (7) وَمَنْ يَعْمَلْ مِثْقَالَ ذَرَّةٍ شَرًّا يَرَهُ (8)

سُورَةُ الْجَعَاتِ

بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ
وَالْعَادِيَاتِ ضَبْحًا (1) فَالْمُورِبَاتِ فَوَجَحًا (2) فَالْمُغِيرَاتِ صُبْحًا (3) فَأَأْتِرْنَ بَدْيًا نَقْعًا (4) فَوَسَطْنَ بِهِ جَمْعًا (5) إِنَّ الْإِنْسَانَ لِرَبِّهِ لَكَنُودٌ (6) وَإِنَّهُ عَلَىٰ ذَلِكِ لَشَهِيدٌ (7) وَإِنَّهُ لِحُبِّ الْخَيْرِ لَشَدِيدٌ (8) أَفَلَا يَعْلَمُ إِذَا بُعْثِرَ مَا فِي الْقُبُورِ (9)

ලැබුණායින් පසුව මිස ඔවුන් වෙන්වූයේ නැත. (ඔවුන් වෙන්වූයේ ද මතගේද ඇතිකර ගත්තේ ද පැහැදිලි නොමැතිකමින් නොවේ. ඔවුන් වෙන්වූයේ සත්‍යය හෙළිවූවායින් පසු ව ය. අල්ලාහ් මුහම්මද් සල්ලේල්ලාහු අලෙයිති වසල්ලම් තුමන්ව නබිවරයෙකු ලෙස එවිය. සමහරෙක් එතුමන්ව විශ්වාස කළහ. තවත් සමහරෙක් එතුමන්ව ප්‍රතික්ෂේප කළහ. ඔවුන්ගේ ආගම ද සැක කරමින් පැමිණි දුතයාව විශ්වාස කර පිළිපැදීමේ විෂයෙහි ඔවුන් එකඟවීමට තිබිණි.)

5 (ඔවුනට පහළ කරනු ලැබූ පුස්තකවල ද අල් කුර්ආනයේ ද) අල්ලාහ්ව නමැදීමට ඔවුනට විධානා කෙරින. (අල්ලාහ්ට කිසිවක් ආදේශ නොකර පාර්ශ්වද්ව ඔහුව නමැදින ලෙසම ඔවුහු අණකරනු ලැබූහ) තවද ඔවුහු සලාතය (අල්ලාහ්ගේ මනාපය පරදී ඉටුකිරීම ද (නියමිත වේලාවට) සකාන් දීම ද ඔවුනට අණ කරනු ලැබූහ. එය (මෙම ආගම) සෘජු මාර්ගයේ ආගම වන්නේය. (එය අතහැර ඔවුන් වෙන් නොවිය යුතුය.)

6 නියත වශයෙන් ම පුස්තකය ලැබුවන්ගෙන්ද, ආදේශ කරන්නන්ගෙන් ද ප්‍රතික්ෂේප කළ අය සදාකාලිකව නිරයේ සිටින්නෝය. ඔවුහු මිනිසුන් අතර නරකම අයයි. (මන්ද ඔවුහු රථ්‍යයාව නිසාද, සීමාව ඉක්මවා යමින් ද සත්‍යය අත් හළහ. එහෙයින් නැවත යන පරලොවෙහි ද නරක අය ලෙසම සිටින්නෝ ය)

7 නියත වශයෙන්ම විශ්වාස කර යහකම් කරන්නේ මිනිසුන් අතර ශ්‍රේෂ්ට අය වෙති.

8 (ඔවුන් විශ්වාස කර යහපත් ක්‍රියා කිරීම වෙනුවෙන්) ඔවුන්ගේ රක්ෂකයා ඉදිරියේ ඔවුන්ගේ ප්‍රතිඵල වන්නේ අද්න් නමැති උයන්ය. ඒවායේ (ගස් හා කාමර යටත්) පහලින් ඔයවල් ගලා බසිමින් පවතී. ඒවායේ ඔවුහු සදාකල් ස්ඵරව සිටින්නෝය. (එයින් ඔවුන් පිටමං වන්නේ හෝ මරණයට පත්වන්නේ හෝ නොමැත.) අල්ලාහ් ඔවුන් ගැන තෘප්තිමත් විය. එය තම රක්ෂකයාට බියවූ අයට හිමිය.

අස්-සිල්සාල්

- 1 පොළොව තදින් සෙලවෙන ලෙස සොලවනු ලැබුවහොත් (එම අවස්ථාවේ පොළොවේ කම්පනය නිසා පොළොව මත ඇති සියල්ල කඩා වැටේ)
- 2 තවද පොළොව එහි බර (මිශ්‍රිත අය හා එහි භූමදානය කරනු ලැබූ අය) මතු කළහොත් (දෙවන සුර් පිහින විට මළ අය හැමෝම මතු කරයි.)
- 3 මිනිසා (තමාට ඇතිවූ කම්පනය හා බිය හේතු කොටගෙන) මෙයට (පොළොවට) කුමක් විඳැ? (සියල්ල පිටතට මතු කළේ මන්දැ?) යි විමසයි.
- 4 එදින එය තම තොරතුරු සියල්ල දන්නයි. (එය මතුපිට කළ කුසල් හා අකුසල් සියල්ල දන්නයි. ගැත්තන්ට විරුද්ධ සාක්ෂි කිවයුතු නිසා අල්ලාහ් එය කතා කරවයි.)
- 5 නුඹේ රක්ෂකයා එයට අණකළ නිසා (එය සියළු දෑ දැනුම් දෙයි.)
- 6 එදින තමන්ගේ ක්‍රියාවන් තමන්ට පෙන්විය යුතු නිසා මිනිසුන් (ඔවුන්ගේ මිනිවලවල් තුළ සිට) විවිධ කණ්ඩායම් වශයෙන් පිටවී එති. (සමහරු දකුණු පසින් යති. සමහරු වම්පසින් යති.)
- 7 කවරෙකු හෝ එක අනුවක් තරම් කුසල් කර ඇත්නම් එය ද ඔහු (තම ලේඛනයෙහි) දැක ගනී. (ඒ ගැන ඔහු සතුටු වෙයි.)
- 8 තවද (එසේම) කවරෙකු හෝ අනුවක් තරම්වත් අකුසල් කර ඇද්ද එය ද (ඔහු තම ලේඛනයෙහි) දැකගනී. (එය ඔහුට දක ඇති කරයි.)

අල්-ආදියාත්

- 1 හති හලන හඬ පිටවන තරමට වේගයෙන් දුවන අශ්වයින් මත දිවුරම්. (අල්ලාහ් ඔහුගේ දුතයාට ද විරුද්ධ වූ කාඞ්වරුන් සමග සටන් කරන විට ප්‍රයෝජනයට ගන්නා අශ්වයින් පිළිබඳව මෙහි සඳහන් වේ.)
- 2 තවද ගිණි පුපුරා දල්වන අශ්වයින් මත දිවුරම් (වේගයෙන් යන එම අශ්වයින්ගේ පාද ගල්වල ගැටීම නිසා ගිණිපුපුරා විසිවෙයි.)
- 3 (සතුරන් මත) උද්ඝන හදිසි ප්‍රහාර එල්ල කරන අශ්වයින් මත දිවුරම්.
- 4 එමගින් (වේගයෙන් පහරදීම මගින්) දුච්චල අවුස්සන දෑ මත දිවුරම්.
- 5 (සතුරන් පරාජයට පත්කර ඔවුන්ගේ) සේනාවේ මැදට සිටින අශ්වයින් මත දිවුරම්.
- 6 නියත වශයෙන් මිනිසා ඔහුගේ රක්ෂකයාව අධික වශයෙන් ප්‍රතික්ෂේප කරන්නෙකි. (ඔහුගේ දයාවන්ට කළගුණ සලකන්නෙකු වශයෙන් මිනිසා නොවන්නේය.)
- 7 නියතවශයෙන් (ඔහු ප්‍රතික්ෂේප කිරීම හා කළගුණ නොසැලකීම පිළිබඳව) ඔහුම සාක්ෂි දරන්නෙකු වන්නේය.
- 8 නියත වශයෙන් ඔහු වස්තුව ප්‍රිය කිරීමෙහි ඉතා දැඩිය. (එය සෙවීමෙහිද ලබා ගැනීමෙහි ද ඉතා දැඩි)



ලෙස උත්සාහ කරයි.)

9 ඔහු නොදන්නේ ද? මිනිවලවල් තුළ ඇති දෑ පෙරලුවහොත් (එවා පිටතට මතු කළහොත්)

10 තවද හදවත් තුළ ඇති දෑ (කුසල් හා අකුසල්) වෙන්කර පෙන්වුවහොත්

11 නියත වශයෙන්ම ඔවුන්ගේ රක්ෂකයා ඒ දවසේ ඔවුන්ව හොඳින් දන්නෙකි' (යි ඔහු නොදන්නෙහිද? සෑම මිනිසෙකු ගැනම ඔවුන් කරන හැම දෙයක්ම අල්ලාහ් මනාව දන්නෙකි. එවාට නිසි විපාක ඔහු විනිශ්චය දිනයේ ලබාදෙන බව දැන සිටීම ඉතා වැදගත්ය. එහෙයින් වස්තුව කෙරෙහි ඇති මෝහය ඔවුන් අල්ලාහ්ට කළඟුසා සැලකීමෙන් ද ඔහුට නැමදුම් ඉටුකර පරලොවට අවශ්‍ය යහපත් ක්‍රියා කිරීමෙන්ද ඔවුන්ගේ අවධානය වෙනතකට නොහැරවිය යුතුය.)

අල් කාර්ආ

1 (සිත්) තැනි ගන්වන දෙය. (මෙය අවසන් දිනයේ නම්වලින් එකකි)

2 තැනි ගන්වන්නේ කුමක් ද?

3 තැනි ගන්වන්නේ කුමක් දැ? යි නුඹට දැනුම් දුන්නේ කුමක් ද?

4 මිනිසුන් විසිරී ගිය (සිසිකඩ කලබලවී දිශාවක් නොදැන එහා මෙහා යන) මෙරැන් බවට පත්වන දිනයේ (එය සිදුවෙයි.)

5 තවද කඳු සායම් දමන ලද පුලුන් මෙන් වන දිනයේ (එය සිදුවෙයි.)

6 (මහ්ෂර් පිටියේ විභාගයෙන් පසු මිනිසුන්ගේ තත්ත්වය ද ඔවුන් කොටස් දෙකකට බෙදෙන බව ද අල්ලාහ් පහත සඳහන් පරිදි ප්‍රකාශ කරයි.) එහෙයින් (එම දිනයේ) කවරෙකුගේ (යහපත් ක්‍රියාවල) ප්‍රමාණය බර වන්නේ ද

7 ඔහු තෘප්තිමත් විය හැකි ජීවිතයක සිටී.

8 කවරෙකුගේ (යහපත් ක්‍රියාවන්හි) ප්‍රමාණය බර සැහැල්ලු වන්නේ ද

9 ඔහු යහනැන 'හාවියා' නමැති නිරයයි. (මෙහි යා යුතු තැන යන්නට මව යන අරුත දෙන 'උම්මු' යන වදන භාවිතා කර ඇත. මන්ද දරුවන් මව ළඟට යන්නා සේ මොවුහු නිරය කරා යන්නෝය.)

10 එය (හාවියා නමැති නිරය) කුමක් දැයි නුඹට දැනුම් දුන්නේ කුමක් ද?

11 එය උෂ්ණාධික (හිරයේ) ගින්නකි.

අහ් තකාසුර්

1 (වස්තුවද දරුවන් ද) අධික කරගෙන උදුම් අනන නුඹලාගේ සම්පත් (අල්ලාහ්ට අවනත වී පරලොවට අවශ්‍ය යහපත් ක්‍රියා කිරීමෙන්) නුඹලාගේ අවදානය වෙනතකට යොමු කළේය.

2 නුඹලා මිනිවලවල් මුහුණසෙත තෙක් (නුඹලාට මරණය එනතෙක් එය නුඹලාගේ අවධානය වෙනතකට හරවා ගෙනම සිටී.)

وَحُصِّلَ مَا فِي الصُّدُورِ ۝ إِن رَّبِّي بِمَا تَعْمَلُونَ خَبِيرٌ ۝

سُورَةُ الْقَارِعَةِ

بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ
1 الْقَارِعَةُ ۝ 2 مَا الْقَارِعَةُ ۝ 3 وَمَا أَدْرَاكَ مَا الْقَارِعَةُ ۝ 4 يَوْمَ يَكُونُ النَّاسُ كَالْفَرَاشِ الْمَبْثُوثِ ۝ 5 وَتَكُونُ الْجِبَالُ كَالْعِهْنِ الْمَنْفُوشِ ۝ 6 فَأَمَّا مَنْ ثَقُلَتْ مَوَازِينُهُ ۝ 7 وَأَمَّا مَنْ خَفَّتْ مَوَازِينُهُ ۝ 8 فَأُمُّهُ هَاوِيَةٌ ۝ 9 وَمَا أَدْرَاكَ مَا هِيَ ۝ 10 نَارُ حَامِيَةٍ ۝ 11

سُورَةُ التَّكْوِينِ

بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ
1 أَلَمْ نَكْمِلكُمُ التَّكْوِينُ ۝ 2 حَتَّى زُرْتُمُ الْمَقَابِرَ ۝ 3 كَلَّا سَوْفَ تَعْلَمُونَ ۝ 4 ثُمَّ كَلَّا سَوْفَ تَعْلَمُونَ ۝ 5 لَمْ نَكْمِلكُمُ الْعِيقِينَ ۝ 6 لَتَرُونَ الْجِجَمَ ۝ 7 لَتُرَوْنَهَا عَيْنَ الْيَقِينِ ۝ 8 لَتُحْمِلُنَّهَا كَالْعِجَمِ ۝ 9

3 එසේ නුඹලාට එය නොහැරවිය යුතුය. නුඹලා (පරලොවදී එහි නරක විපාක) දැන ගන්නෙහුය.

4 නැවතත් එය නුඹලාට නොහැරවිය යුතුය. නුඹලා (පරලොවදී එහි නරක විපාක) දැන ගන්නෙහුය.

5 නුඹලා (ලෞකික දේවල් හොඳින් දැන ගන්නා මෙන්ම පරලොවදී කොතැනට යන්නෙහු දැයි) ස්ථිර ලෙස දන්නෙහු නම් (එය නුඹලාගේ අවධානය නොහරවන්නේ ය.)

6 නියත වශයෙන් නුඹලා (පරලොව) නිරය දකින්නෙහුය.

7 පසුව ද එය ස්ථිර වශයෙන්ම ඇස් ඉදිරියෙහිම දකින්නෙහුය.

8 පසුව නියත වශයෙන්ම නුඹලා එදින (අල්ලාහ් විසින් ලබා දුන්නා වූ) දායාදයන් පිළිබඳව විමසනු ලබන්නෙහුය. (පරලොව සඳහා නුඹලා සුදානම් වීමට බාධකවී අවධානය වෙනතකට හැරවූ සැප සම්පත් කුමක් දැයි ඔහු විමසයි. ඔහු ආරක්ෂාව, නිරෝගිකම, විවේකය, රසවත් ආහාර, ප්‍රතිත පානයන්, පිපාසයට බොන සිසිල් ජලය හා සෙවන ලබන නිවස යනාදිය පිළිබඳව නුඹලාගෙන් විමසයි.)

سُورَةُ الْعَصْرِ

بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ

وَالْعَصْرِ ❶ إِنَّ الْإِنْسَانَ لِرَبِّهِ لَكَنُفٍ ❷ إِلَّا الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ وَتَوَّصُوا بِالحَقِّ وَتَوَّصُوا بِالصَّبْرِ ❸

سُورَةُ الْفَاتِحَةِ

بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ

وَيَلِّكُم مِّنْهُم مَّزْمَرًا ❶ الَّذِي جَمَعَ مَالًا وَعَدَّدَهُ ❷ يُحَسِّبُ أَنَّ مَالَهُ أَخْلَدَهُ ❸ كَلَّا لَيُنْبَذَنَّ فِي الْحُطَمَةِ ❹ وَمَا أَدْرَاكَ مَا الْحُطَمَةُ ❺ نَارُ اللَّهِ الْمَوْفُودَةُ ❻ الَّتِي تَطَّلِعُ عَلَى الْآفِنْدَةِ ❼ إِنَّهَا عَلَيْهِمْ مُّوَصَّدَةٌ ❽ فِي عَمْدٍ مُّمدَّدَةٍ ❾

سُورَةُ الْفَاتِحَةِ

بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ

أَلَمْ تَرَ كَيْفَ فَعَلَ رَبُّكَ بِأَصْحَابِ الْفِيلِ ❶ أَلَمْ يَجْعَلْ كَيْدَهُمْ فِي تَضَلُّلٍ ❷ وَأَرْسَلَ عَلَيْهِمْ طَيْرًا أَبَابِيلَ ❸ تَرْمِيهِمْ بِحِجَارَةٍ مِّن سِجِّيلٍ ❹ فَجَعَلَهُمْ كَعَصْفٍ مَّأْكُولٍ ❺

අල් අස්ර

❶ කාලය මත දිවුරුම්. (අල්ලාහ් මෙම වැඩියෙන් කාලය මත දිවුරු ඇත. මන්ද මැවූ දෙවියෙකු සිටින බවට එහි පැහැදිලි සාක්ෂි ඇත. රාත්‍රිය දවල යනාදිය නියම සැලැස්මක් යටතේ ගමන් කිරීම අදුර හා ආලෝකය මාරුවෙන් මාරුවට පැමිණීම එවායින් සමහරකි. මුකාතිල් තුමා මෙයින් අදහස් කරන්නේ අස්ර වේලාව යැයි අදහස් කරයි.)

❷ නියත වශයෙන්ම මිනිසා පාඩුවීම සිටී. (පාඩුව යනු ආයෝජනය කළ මුදල් අඩුවීමකි.)

❸ විශ්වාසකර යහපත් ක්‍රියාවන් ද කරමින් ද (ඔවුහු පිළිගෙන විශ්වාස කළයුතු) සත්‍යය එකිනෙකා උපදෙස් දෙමින් ද (සත්‍ය යනු අල්ලාහ් විශ්වාසකර ඔහු එකියත්වයට පත් කිරීමත් ආගමක් ලෙස ඔහු දුන් දෑ පිළිගෙන කටයුතු කිරීමත් ඔහු වැළැක් වූ දැයින් වැළකී සිටීමත්ය.) තවද ඉවසීම ගැන ද එකිනෙකා උපදෙස් දෙමින් ද සිටී අය හැර (ඔවුන් පාඩුවේ නැත. පාපයන්ගෙන් ඇත් විමේදී ඉවසීම, යහපත් ක්‍රියාකිරීමෙහි ඉවසීම හා පරීක්ෂණයන් හිදී ඉවසීම ආදිය ඉවසීමට ඇතුළත් වන්නේ ය.)

අල් - හුමසා

❶ ඉදිරිපිට මිනිසුන්ගේ අඩුපාඩු කියමින් ඉන්නා හැම කෙනෙකුටම, පසුපසින් ඕපාදුප කියමින් ඇවිදින හැමකෙනෙකුටම විනාශයක්ම වේවා.

❷ ඔහු කවරෙකු ද යත් වස්තුව රැස්කර එය ගණන් කරමින් සිටින්නාය. (තමා රැස්කරගෙන ඇති වස්තුව ගැන වූ අභංකාරය නිසාත් අනෙක් අයට වඩා තමාට වැදගත්කමක් ඇතැයි අදහස් කිරීම නිසාත් ඔහු අනෙක් අයගේ අඩුපාඩු කියමින් සිටි බව අල්ලාහ් අවදාරණය කරයි.)

❸ (ඔහු තම වස්තුවේ අභංකාරය හේතු කොටගෙන) ඔහුගේ වස්තුව (ඔහු මරණයට පත්නොවී) සදාකාලිකව ඔහුව ජීවත් කරවයි යැයි සිතාගෙන සිටී. (එහෙයින් මරණයෙන් මතු ඇති දෑ ගැන ඔහු නොසිතයි.)

❹ ඔහු සිතන පරිදි නොවේ. ඔහු නියත වශයෙන්ම 'හුතමා' හි දවනු ලබන්නේය. (එය ඔහුව ද ඔහුගේ වස්තුවද ප්‍රඵස්සා දමනු ඇත.)

❺ හුතමා යනු කුමක් දැයි නුඹට දැනුම් දුන්නේ කුමක් ද?

❻ (එය) අල්ලා විසින් මොළවනු ලැබූ (හිරයේ) ගින්නයි.

❼ එය කෙසේද යත් හදවත් තුළට ඇතුල් විය හැකි එකකි. (හදවත් තුළට ගොස් එය වසාගනී මන් ද මංමුළා වූ අරමුණු, නරක සිතුවිලි හා නරක ගතිපැවතුම් වල නිවහන වූයේ ඒ හදවත්ය.)

❽ නියත වශයෙන් ම එය ඔවුන් වටකර වසා ගැනීමට සලස්වනු ඇත. (එයින් මිදී පිටව යාමට ඔවුහු ශක්තිමත් නොවෙති.)

❾ දිග කුළුණුවල (ඔහු බඳිනු ලබති. - මුකාතිල් තුමා මෙසේ කියයි. යකඩ කණුවල ඔවුන්ව බැඳ තබනු ඇත. එයින් පිටවීමට හෝ එතුළට සුළං ඇතුල් වීමට හෝ නොහැක.)

අල් ගිල

❶ ඇත් සේනාවන්ට නුඹේ රක්ෂකයා කළ දෙය (දඩුවම් කළ අයුරු) නුඹ නොදන්නෙහි ද? (ඔවුන් ඉතිරියෝපියාවට අයත් ක්‍රිස්තියානීන්ය. ඔවුහු යමක් දේශයට ආහ. පාලනය කළහ. එහි සිට මක්කම විනාශ කිරීමේ වේගනාවෙන් මක්කම බලා ආහ. අල්ලාහ් මෙම පරිච්ඡේදයේ ප්‍රකාශ කර ඇති පක්ෂීන්ව එවා ඔවුන්ව විනාශයට පත් කළේය. එය එක් සාධකයකි. මුහම්මද් සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තුමා නඩවරයෙකු වශයෙන් එවීමට වසර 40කට පෙර මෙය සිදුවිය.)

❷ (කැබාව විනාශ කිරීමට ඔවුන් දැරූ උත්සාහය ද) ඔවුන්ගේ කුමන්ත්‍රණය(ද) ඔහු මංමුළා නොකළේ ද?

❸ තවද ඔහු ඔවුන් වෙනුවෙන් පක්ෂීන් රංඳු වශයෙන් එවීය. (ඒවා කලු පැහැති පක්ෂීන්ය. මුහුදු දෙසින් ආවේය. සෑම පක්ෂියෙකු ළඟ ගල්කැට තුනක් පෙහෙන්නට තිබිණ. හොටේ ගල්කැටයක් ද පාද දෙකේ ගල් කැට දෙකක් ද විය. ඒවායින් වදින හැම එකක්ම විනාශයට පත්විය.)

❹ (ගින්නේ) පුලුස්සන ලද ගල් ඔවුන් මත එවා විසි කරයි. (හිරයේ ගින්නෙහි ප්‍රඵස්සන ලද එම ගල්වල ඔවුන්ගේ නම් ලියා තිබිණ. ඔවුන්ගෙන් කෙනෙකුට එම ගල් වදි නම් ඔහුට විනාශය ඇති කරයි. ඒවා කඩල ඇටයක් තරම් විශාල විය.)

❺ (සතුන්) විකා (අහක දැමු) කොළ බවට ඔවුන්ව ඔහු පත් කළේය.



කුරෙයිෂ්

1 කුරෙයිෂ්වරුන්ට ප්‍රියමනාප දෙයක් බවට පත්කළ බැවින්

2 ඔවුන්ට නියං කාලයේ ගමන ද වැසි කාලයේ ගමන ද ප්‍රියමනාප දෙයක් බවට පත් කළ හෙයින් (කුරෙයිෂ්වරු, වෙළඳාම තම වාණිය වශයෙන් කළ අයයි. ඔවුහු වැසි කාලයේ යෙමන් දේශයට ද නියං කාලයේ සිරියා දේශයට ද ගමන් කරති. ඒ ගමන් දෙක නැතිනම් ඔවුන්ගේ ජීවිත ඉතා දුෂ්කරතාවකට මුහුණ පාන්නට සිදුවනු ඇත. කාඩාව සම්පව පිහිටීම තුළින් ඔවුන්ට ආරක්ෂාව සැලසින. එසේ නොමැති වි නම් ඔවුන්ට වෙළඳාම් කළ නොහැක. මේ දයාවන් දෙක ඔවුන්ට ප්‍රදානය කළ බැවින් ඔවුන් අල්ලාහ්ව නමැදීමටත්)

3 මෙම නිවසේ (කාඩාවේ) දෙවියන්ව ඔවුන් නමැදීමටත් (මෙතුළ ඔවුන් පිළිම තබාගෙන සිටිය ද ඔහුම ඔවුන්ගේ දෙවියා බව ඔහු දැනුම් දෙයි. මෙම කාඩාව මගින් අරාබිවරු වැදගත් කමක් හිමිකරගෙන සිටියහ.)

4 ඔහු කවරෙකුද යත් (මෙම ප්‍රයෝජන දෙක තුළින්) ඔවුන්ට කුසගින්නට ආහාර ලබා දුන්නේය. (තවද) ඔහු ඔවුන් බියෙන් තොර අය ලෙසටද පත්කළේය. (සෙසු අරාබිවරුන් සමහරෙක් සමහරෙකුට පහර දෙමින් ද අන් අඩංගුවට ගනිමින් ද සිටියහ. එහෙත් කුරෙයිෂ්වරු ඔවුන්ගේ 'හරම්' හි සිටීම හේතුකොට ගෙන ආරක්ෂා කරනු ලැබූහ.

අල් - මාඋනුන්

1 (නබිවරයාණනි,) විනිශ්චය දිනය බොරු කරන ඔහුව නුඹ දුටුවෙහිද?

2 ඔහු කවරෙකු ද යත් අනාවැසින් ව (ඔවුන්ගේ අයිතිවාසිකම් ලබා ගන්නට නොදී තදින්) පලවා හරින්නෙකි. (නුගත් යුගයේ අරාබිහු ගැහැණුන්ට ද ළමයින්ට ද පවුලේ උරුමයන් නොදුන්න.)

3 ඔහු දුප්පතුන්ට ආහාර දීමට (තමාම හෝ අනුන්ව හෝ) නොපොළොඹවයි. (එය ඔහුගේ මසුරුකම නිසාය.)

4 සලාතය ඉටු කරන්නන්ට විනාශයක්ම වේවා.

5 ඔවුහු කවරහුද යත් ඔවුන්ගේ සලාතය නොසලකා හරිති. (එය ගණන් නොගනිති. සලාතය කළහොත් කුසල් බලාපොරොත්තු නොවෙති. එය අතහළොත් දඬුවමට ද බිය නොවෙති. එහි වේලාව අවසන් වන තෙක් එය නොසලකා හරිති.)

6 ඔවුහු (ඔවුන්ගේ සලාතය ද අනෙකුත් යහපත් ක්‍රියා ද පනතාවට) පෙන්වීමට ම කරන්නෝය.

7 තවද ඔවුහු (අසල්වැසි නිවැසියන්ගෙන් අතමාරුවට ලබාගත්, කැහි බාල්දි වැනි) සුළු භාණ්ඩ (නොදී) වළක්වා ගනිති.

අල් - කවිසර්

1 නියත වශයෙන් අපි නුඹට (හවිඑල්) කවිසර් (නමැති තටාකය) දුන්නෙමු. (අල්ලාහ් මෙය

سُورَةُ قُرَيْشٍ

بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ

لَا يَلْفُ قُرَيْشٍ 1) إِذْ لَفِيهِمْ رِحْلَةَ الشِّتَاءِ وَالصَّيْفِ

2) فَلْيَعْبُدُوا رَبَّ هَذَا الْبَيْتِ 2) الَّذِي أَطْعَمَهُمْ

مِن جُوعٍ وَءَامَنَهُمْ مِنْ خَوْفٍ 4)

سُورَةُ الْمَاعُونِ

بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ

أَرَأَيْتَ الَّذِي يُكَذِّبُ بِاللَّيْلِ 1) فَذَلِكَ الَّذِي

يَدْعُ الْيَتِيمَ 2) وَلَا يُحِصُّ عَلَى طَعَامِ الْمِسْكِينِ 3)

فَوَيْلٌ لِلْمُصَلِّينَ 4) الَّذِينَ هُمْ عَنْ صَلَاتِهِمْ سَاهُونَ

5) الَّذِينَ هُمْ بُرَاءُ 6) وَمِمَّنَّعُونَ الْمَاعُونَ 7)

سُورَةُ الْبَكُورَةِ

بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ

إِنَّا أَعْطَيْنَاكَ الْكَوْثَرَ 1) فَصَلِّ لِرَبِّكَ وَأَحْسِرْ 2)

إِنَّ شَانِئَكَ هُوَ الْأَبْتَرُ 3)

නබිතුමාට ද එතුමාගේ පිරිසට ද ගෞරවයක් වශයෙන් පිරිනැමිය.)

2 (නුඹලාට අනිවාර්ය කර ඇති සලාතයන්) නුඹේ රක්ෂකයා වෙනුවෙන් සලාත් කර ඔහු වෙනුවෙන් (සතුන්) කැප කරනු. (සමහර මිනිසුන් අනුන්ට සලාතය කරමින් ද අනුන් වෙනුවෙන් සතුන් බිලි දෙමින්ද සිටියහ. අල්ලාහ් තම නබිවරයාට ඔහුටම සලාත් කරන ලෙස ද ඔහු වෙනුවෙන්ම සතුන් කපන ලෙසද අණ කරයි. මෙය හප් උත්සව දිනයේ සලාතයන් ඉන්පසු දෙන උල්හියාවන් සඳහන් කරන බව කතාදා, අතාඋ හා ඉක්රමා යන උතුමන්ලා පවසති.)

3 නියත වශයෙන්ම නුඹට ප්‍රතික්ෂේප කරන්නාම පරමිපරාවක් නොමැති එකෙක් වන්නේය. (අබිතර් එනම් පරමිපරාවක් නොමැති එකෙක් යනු මිනිසුන් අතර දරුවන් නොමැති අයයි. නබිතුමාගේ පිරිමි දරුවෙකු මියගිය අවස්ථාවේ කාබිර් වරුන්ගෙන් කෙනෙක් ඔහු පරමිපරාවක් නොමැති කෙනෙක් යැයි කීය. එම අවස්ථාවේ මෙම වැකිය පහළ විය.)

سُورَةُ الْكَافُرُونَ

بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ
قُلْ يَا أَيُّهَا الْكَافِرُونَ ١ لَا أَعْبُدُ مَا تَعْبُدُونَ ٢
وَلَا أَنْتُمْ عَابِدُونَ مَا أَعْبُدُ ٣ وَلَا أَنَا عَابِدٌ مِمَّا
عَبَدْتُمْ ٤ وَلَا أَنْتُمْ عَابِدُونَ مَا أَعْبُدُ ٥ لَكُمْ دِينُكُمْ
وَلِي دِينِ ٦

سُورَةُ النَّازِعَاتِ

بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ
إِذَا جَاءَ نَصْرُ اللَّهِ وَالْفَتْحُ ١ وَرَأَيْتَ النَّاسَ
يَدْخُلُونَ فِي دِينِ اللَّهِ أَفْوَاجًا ٢ فَسَبِّحْ بِحَمْدِ رَبِّكَ
وَأَسْتَغْفِرْ لَهُ إِنَّهُ كَانَ تَوَّابًا ٣

سُورَةُ الْمَسَدِ

بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ
تَبَّتْ يَدَا أَبِي لَهَبٍ وَتَبَّ ١ مَا أَغْنَىٰ عَنْهُ مَالُهُ
وَمَا كَسَبَ ٢ سَيَصْلَىٰ نَارًا ذَاتَ لَهَبٍ ٣ وَامْرَأَتُهُ
حَمَّالَةَ الْحَطَبِ ٤ فِي جِيدِهَا حَبْلٌ مِّن مَّسَدٍ ٥

අල් කාෆිරූන්

1 (නඩිවරයාණනි,) නුඹ කියනු, ප්‍රතික්ෂේප කරන්නනි, (මක්කමේ ප්‍රතික්ෂේප කරන අය නඩිතුමන් ළඟට පැමිණ, ඔබ අවුරුද්දක් පුරා අපේ දෙවියන්ව අදහන්න අපි අවුරුද්දක් ඔබේ දෙවියන් අදහන්නෙමුයි කීහ. එවිට මෙම පරිච්ඡේදය පහළ විය.)

2 නුඹලා අදහන (පිළිමවලට) මම (දැන්) නමැදුම් නොකරමි.

3 නුඹලා (නුඹලගේ දේ ප්‍රතික්ෂේපයේද ආදේශ කිරීමෙහි ද ඉන්න තාක්) මා නමැදුම් කරන දෙය (අල්ලාහ්ව) නො නමදින්නෙහුය.

4 මම නුඹලා නමැදුම් කරන දැට (අනාගතයේ ද) නො නමදින්නෙමි.

5 නුඹලා (නුඹලාගේ ආදේශයේ ද ප්‍රතික්ෂේපයේ ද ඉන්නතාක් අනාගතයේද) මා නමැදුම් කරන දෙය (අල්ලාහ්ව) නොනමදින්නෙහුය.

6 නුඹලාට නුඹලාගේ ආගම මට මගේ ආගම (නුඹලාගේ ආගම නුඹලා සමඟද මගේ ආගම මා සමඟ ද තිබුනා වේ.)

අන් - නස්ර්

(මෙයට සුරතූන් තවදිළ (සමූහනිමේ සුරාව) යනුවෙන් ද කියවේ. ඉබ්නු අබ්බාස් රළියල්ලාහු අන්හු තුමා මෙසේ පවසයි: මෙම සුරාව පහළ වූ විට නඩිතුමාණෝ මට මරණ දැන්වීම නිකුත් කෙරිනි යි කීහ. - අහ්මද්)

1 අල්ලාහ්ගේ උදව්වත් මක්කා ජයග්‍රහණයත් පැමිණෙයි නම් (නුඹේ සතුරන් වන කුරෙයිෂ්වරුන්ට විරුද්ධව අල්ලාහ්ගේ උදව්ව නුඹලාට ලැබී මක්කම ජයග්‍රහණය කරන්නෙහි නම්)

2 තවද මිනිසුන් කණ්ඩායම කණ්ඩායම් වශයෙන් ඉස්ලාමයට ඇතුල්වීමත් දකින්නෙහි නම්. (නඩි සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තුමා මක්කා ජයගත් විට අරාබිවරු, මෙසේ කීහ. ඇත් සේනාවේ ප්‍රහාරයෙන් අල්ලාහ් මෙම මක්කා වැසියන්ව ආරක්ෂා කළහත්වයෙන් මුහම්මද් මොවුන්ව ජයගති නම් ඔබ සැබැවින්ම සත්‍යයෙහි සිටින්නේය. ඔහුව කිසිවෙකු වැළැක්විය නොහැකිය. එහෙයින් ඔවුහු තනි පුද්ගලයින් වශයෙන් ඇතුල් වූ පසු කණ්ඩායම් වශයෙන් ආගමට ඇතුල් වන්නට පටන් ගත්හ. සම්පූර්ණ ගෝත්‍රිකයන් වශයෙන් ද ඇතුල් වූහ.)

3 නුඹේ රක්ෂකයාට ප්‍රශංසා කර (ඔහුව) සුවිශුද්ධ කරනු. තවද ඔහුගෙන් පාප ක්ෂමාව අයැදෙනු. නියත වශයෙන්ම ඔහු පාපයන්ට අධික ක්ෂමාව දෙන්නෙකි. (මෙම පරිච්ඡේදය නඩි තුමන්ගේ කාල සීමාව අවසන්වූ බව සදහන් කරන්නේ යැයි ඉබ්නු අබ්බාස් තුමා ප්‍රකාශ කරයි. (බුහාරි))

අල් මසද්

1 අඬු ලහඩ්ගේ දැනම විනාශවේවා, ඔහු ද විනාශ වේවා (ඔහුට විනාශවීමට ශාප කළාක් මෙන්ම ඔහු විනාශයට පත්වූයේය. මොහු නඩි තුමාගේ මහජ්ජාගෙන් කෙනෙකි. ඔහුගේ නම අබ්දුල් උස්සාය.)

2 ඔහුගේ වස්තුව ද ඔහු හම්බ කළ දැද (ලාහ හා නායක තනතුරු ද අල්ලාහ්ගේ දඬුවමෙන් ආරක්ෂා කිරීමේ විෂයෙහි) කිසිදු ප්‍රයෝජනයක් අත් නොවීය.

3 දළා ඇවිලෙන ගින්නෙහි ඔහු ඇතුල් වෙයි. (එහි ඔහුව පුළුස්සා වේදනාවට ලක්කරනු ඇත.)

4 දර අධිකව උස්සාගෙන එන ඔහුගේ බිරිය ද (උම්මු ජම්ලද් නිරයට ඇතුල් වන්නීය. ඇය කැලෑ දර ද කටුද උස්සා ගෙනැවිත් රාත්‍රියේ නඩිතුමන් යන එන මග විසිකරන්නීය.)

5 ඉදි පිත්තෙන් අඹරන ලද ලණුවක් ඇගේ ඔබල්ලේ දකින්නට ඇත. (ඇ ළග මැණික්වලින් නිමවූ විටනා මාලයක් දක්නට තිබිණ. ඇය එය මුහම්මද් සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තුමාට එරෙහිව එතුමාව විනාශ කිරීමට ලාත් හා උස්සා යන ව්‍යාජ දෙව්වරු මෙය ලබා දුන් බව ප්‍රකාශ කරමින් සිටියාය.)

අල් - ඉහ්ලාස්

1 (නබිවරයානණි,) නුඹ කියනු, ඔහු අල්ලාහ් එක්කෙනකි. (ආදේශ කරන්නෝ, ඔබේ දෙවියාගේ පවුල් පරම්පරාව ගැන කියනු යැයි ප්‍රකාශ කළහ. එවිට මෙම පරිච්ඡේදය පහළ විය.)

2 අල්ලාහ් සියල්ලන්ටම (තම අවශ්‍යතාවන් සඳහා) අවශ්‍යවන අයෙකි. (සමද් යනු සියළුම වැදගත් ගුණාංගයන්ගෙන් පරිපූර්ණ වූ අයෙකි)

3 ඔහු (කිසිවෙකුට) ප්‍රසූත කළේ නැත. (කිසිවෙකුගෙන්) ඔහු ප්‍රසූත වූයේ ද නැත. (ඔහු එසේ ප්‍රසූත කරනු ලැබුවේ නම් 'නැත' යන ගුණාංගය ඔහුට ද හිමිවන්නට තිබිණ. මුෂරික්වරු(ආදේශ තබන්නන්) හා යුදෙව්වන් 'අල්ලාහ්ගේ දුටුරුන්වන් යැයි ප්‍රකාශ කරන මලක්වරුන් විසින් උසෙයිර් තුමාව හෝ ඊසා තුමාව හෝ ඔහු ප්‍රසූත කළේ නැත.)

4 (ඔහුගේ කුමණ ගුණාංගයක වුව ද) ඔහුට සමානව කිසිවෙකු නැත.

අල් - ෆලක්

1 අරුණෝදයේ රක්ෂකයාගෙන් මම ආරක්ෂාව පතමි. (ෆලක් යනු සුබයේ වේලාව සඳහන් කරයි. මන්ද රාත්‍රිය එයින් වෙන්වෙයි. නැත්නම් අල්ලාහ්ගේ මැවීමිචලින් වෙන්වී පෙණෙන ධාන්‍යවර්ෂ, බීජ වර්ග තවද පීචින් ඇතුළු අනෙකුත් මැවීම් සියල්ල වසාගත හැකි අදුර ඉවත් කිරීමට ශක්තිය ඇති දෙවිදන් වන ඔහුගෙන් ආරක්ෂාව පතන්නෙකුගේ දුෂ්කරතා හා සිත්තැවුල් ද ඉවත් කිරීමට ඉතා ශක්තිය ඇත්තෙකු වන්නේය.)

2 ඔහුගේ මැවීමිචල විපත්වලින් ද ආරක්ෂාව පතමි.

3 රාත්‍රියේ අදුර පැතිරී ගිය වේලාවේ එහි විපත්වලින් ද (ආරක්ෂාව පතමි. කැලැවල සිටින හිරිසන් සතුන් ද විෂකූරු සතුන් ද ඔවුන් පීචත් වන ස්ථානවලින් පිටතට එන්නේ රාත්‍රි කාලයේය. එමෙන්ම ලෝකයේ පාප ක්‍රියාවල යෙදෙන්නන් ද ඉතා උද්ඝෝෂයකින් යුතුව කටයුතු කරන්නේ රාත්‍රි කාලයේය.)

4 ගැටලුවට පිඹ හුනියම් කරන ගැහැණුන්ගේ විපත්වලින් ද (අල්ලාහ්ගෙන් ආරක්ෂාව පතමි. මන්ද ඔවුහු නුල්වල ගැට දමා හුනියම් කරන විට ඒවාට පිඹිති.)

5 රර්ෂ්‍යා කරන්නා රර්ෂ්‍යා කළහොත් ඔහුගේ විපත්වලින් ද (නුඹෙන් ආරක්ෂාව පතමි. රර්ෂ්‍යාව යනු අනෙක් සහෝදරයා ලග ඇති අල්ලාහ්ගේ දයාවෙන් ලැබුන දෑ නැති විය යුතු යැයි ආශා කිරීමයි.)

අන් - නාස්

1 (නබිවරයාණනි,) නුඹ කියති, මිනිසුන්ගේ රක්ෂකයාගෙන් මම ආරක්ෂාව පතමි. (මිනිසුන්ගේ රක්ෂකයා යන්නෙහි තේරුම ඔවුන්ට මවා ඔවුන්ගේ ක්‍රියාදාමයන් සැලසුම් කර ඔවුන්ගේ සියළුම කාර්යයන් හරියාකාර කරවන්නා යනුයි.)

2 ඔහු මිනිසුන්ගේ රජය (ඔහුටම සම්පූර්ණ පාලනය ද මැඩි පවත්වා පාලනය කිරීමේ බලය ද හිමි වන්නේය.)

سُورَةُ الْاِحْلَاصِ
4 آياتها

بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ
قُلْ هُوَ اللَّهُ أَحَدٌ 1 اللَّهُ الصَّمَدُ 2 لَمْ يَكُنْ لَمْ يَكُنْ لَمْ يَكُنْ
وَلَمْ يُولَدْ 3 وَلَمْ يَكُنْ لَهُ كُفُوًا أَحَدٌ 4

سُورَةُ الْفَالِقِ
9 آياتها

بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ
قُلْ أَعُوذُ بِرَبِّ الْفَلَقِ 1 مِنْ شَرِّ مَا خَلَقَ 2 وَمِنْ
شَرِّ غَاسِقٍ إِذَا وَقَبَ 3 وَمِنْ شَرِّ النَّفَّاثَاتِ فِي
الْعُقَدِ 4 وَمِنْ شَرِّ حَاسِدٍ إِذَا حَسَدَ 5

سُورَةُ النَّاسِ
4 آياتها

بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ
قُلْ أَعُوذُ بِرَبِّ النَّاسِ 1 مَلِكِ النَّاسِ 2 إِلَهِهِ
النَّاسِ 3 مِنْ شَرِّ الْوَسْوَاسِ الْخَنَّاسِ 4 الَّذِي
يُوسَّسُ فِي صُدُورِ النَّاسِ 5 مِنَ الْجِنَّةِ وَالنَّاسِ 6

3 මිනිසුන්ගේ නැමදමට සුදුසු දෙවියා (එනම් රජ සමහරවිට නැමදම් ලැබිය හැක. සමහර විට නැමදම් නොලබා සිටිය හැක. එහෙත් ඉලාහ් යන වදන එහි කිසිවෙකු කොටස් කරවන් නොවන බව පැහැදිලි කරන්නේය.)

4 5 සැගවී සිට සැක පහළ කරවිය හැකි ඡේදිතාන්ගේ විපත්වලින් ද (ආරක්ෂාව පතමි.) ඔහු ජනතාවගේ සිත්තූළ සැක පහළ කරන්නෙකි (ඔහුට පිලිපදින මෙන් රහස්‍ය ලෙස ජනතාව හට ආරාධනා කර, කලහකම් ඇති කරවීම ඔහුගේ පුරුද්ද වන්නේය. සිතේ කලබලය ඇති කරගන්නවුන් කොටස් දෙකකි. පළමුවැන්නන් පින් වරුන්ය. දෙවැන්නන් මිනිසුන්ය.)

6 මෙවැනි අය පින්වරුන් හා මිනිසුන් අතරද සිටිති. (පින් වර්ගයේ ඡේදිතාන් මුලින් කී පරිදි ජනතාවගේ සිත් තුළ සාංඛාවන් ඇති කරති. මිනිස් වර්ගයේ ඡේදිතාන්වරු හොඳින් උපදෙස් දෙන අයුරින් මිනිසුන්ගේ සිත්තුළ කැළඹිලි ස්වභාවය ඇති කරන්නේය. ඉබ්නු අබිබාස් තුමා මෙසේ පවසයි. ළදරුවන් ඉපදින විට ඔවුන්ගේ සිත්වල සෛලවිමකින් තොරව ඉපදින්නේ නැත. ඔහු අල්ලාහ්ව සිතන විට ඡේදිතාන් බැහැරව යයි. අල්ලාහ්ව අමතක කරන විට ඡේදිතාන් සිතේ කැළඹිලි ඇති කරයි. අල්ලාහ් ඡේදිතාන්ගේ හැසිරීමෙන් හා ඔහුගේ කුමන්ත්‍රණයෙන් අපව ආරක්ෂා කරව්වා.)

මුස්ලිම් වරයෙකුගේ ජීවිතයේ වැදගත් ප්‍රශ්න කීපයක්

- 1. මුස්ලිම්වරයෙකු තම ප්‍රතිපත්තීන් කොහි සිට ලබාගනී ද?** අල්ලාහ්ගේ පුස්තකයෙන් හා තම සිතැති පිරිදි කථා නොකළ නඩවරයාගේ සහිත් වූ හදිස්වලින් ලබා ගන්නේය. අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි: **එය ඔහුට දන්වනු ලබන වහි හැර අන් කිසිවක් නැත.** එය සහාබිවරුද සැදැහැවතුන් වූ පැරැණිනන්ද තේරුම්ගත් අයුරින් තේරුම් ගත යුතුය
- 2. මහ හේදයක් ඇතිවුවහොත් කුමක් වෙත අපි යොමු වෙමු ද?** සෘජු දහම කරා යොමුවෙමු. අල්ලාහ්ගේ දහමද නඩි තුමන්ගේ සුන්නාවද මූලාශ්‍රයන් වන්නේය. අල්ලාහ් ප්‍රකාශ කරයි **නුඹලා කුමක් හෝ ගැටලුවක් ඇති කර ගතහොත් එය අල්ලා වෙත භාර දෙනු** නඩ (සල්) තුමාණෝ පවසයි. **මා නුඹලා හට වෂයන් දෙකක් අත් හැරියෙමි, එම වෂයන් දෙක නුඹලා රැක ගන්නා කල්, නුඹලා මංමුද්‍රාවට පත් නොවේ. අල්ලාහ්ගේ පරිශුද්ධ ග්‍රන්ථය හා ඔහුගේ වක්තාවරයාගේ සුන්නාවය වේ.** (අල් මවන්නා)
- 3. පරලොව දී විමුක්තිය ලබන කොටස කවරහුද?** රසුල් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ ප්‍රකාශ කළහ. **මගේ සමූහයා කොටස් 73 කට වෙන් වෙති. එක කොටසක් හැර අනෙක් හැමෝම අපායේ සිටිති** එවිට සහාබාවරු, **අල්ලාහ්ගේ දහයාණනි: ඔවුහු කවරහුදැ? යි ඇසූහ. එවිට එතුමෝ මා හා මගේ මිතුරන් රකින ප්‍රතිපත්තියෙහි සිටින අය යැයි පිළිතුරු දුන්හ.** (෧෮෧෫) නුඹේ ක්‍රියාවන් පිළිගත යුතුයැයි ඔබ ප්‍රිය කරන්නේ නම් එය පිළිපදින්න. අපතෙන් වතාවත් ඇති කිරීමෙන් වළකින්න.
- 4. යහපත් ක්‍රියා අනුමත වීමට අවශ්‍ය කොන්දේසි කුමක්ද?** 1. අල්ලාහ්ව විශ්වාස කිරීම හා ඔහුව ජ්නීයත්වයට පත් කිරීමය 2. මන්ද ආදේශ කරන්නාගේ යහපත් ක්‍රියා අනුමත නොවේ. 2. පිරිසිදු චේතනාව එනම් යහපත් ක්‍රියා මගින් අල්ලාහ් පිළිබඳ මනාපය ඇති කරගැනීම 3. එහිදී නඩි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ව පිළිපැදීම එනම් එතුමාණන් පෙන්වා දුන් පරිදි කිරීම මේවායින් කුමක් හෝ එකක් නැතිනම් එම ක්‍රියාව අනුමත නොවේ. අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි **තවද අපි ඔවුහු කළ ක්‍රියාවන් දෙස බලා ඒවා විහිදුනු දුටුවි බවට පත් කළෙමු.**
- 5. ඉස්ලාමයේ පියවර කොපමණක් ඇත් ද?** එහි පියවරවල් තුනකි. එනම් ඉස්ලාම් ර්මාන් හා ඉහ්සාන්ය
- 6. ඉස්ලාම් යනු කුමක් ද? එහි කුළුණු කීය ද?** ඉස්ලාම් යනු ජනීයත්වය මගින් අල්ලාහ්ට අවනතවීමත් ඔහුට යටහත්වීමත් ආදේශ කිරීමෙන් හා ආදේශ කරන්නන්ගෙන් ද ඇත් වී සිටීමත්ය. එහි කුළුණු පහකි. එය රසුල් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ පහත සදහන් පරිදි කීහ. **ඉස්ලාම් කරුණු පහක් පදනම් කරගෙන ගොඩනගා ඇත. එනම් නැමදමට සුදුසු දෙවියා අල්ලාහ් හැර වෙන කිසිවෙකු නැත. මුහම්මද් (සල්) තුමාණන් ඔහුගේ දහයා බවට සාක්ෂි දැරීම, සලාතය ස්ථාවරව ඉටු කිරීම, සකාත් දීම කැබාහ්ව හප් කිරීම හා රමද්‍රාන් මස උපවාසයේ නියැලීම වේ** (බහාර, මුස්ලිම්)
- 7. ර්මාන් යනු කුමක් ද? එහි කුළුණු කීය ද?** ර්මාන් යනු සිතෙන් තහවුරු කිරීම ද, කටින් කීමද අවයවවලින් ක්‍රියා කිරීමද වන්නේය. වතාවත් මගින් එය වර්ධනය වන්නේය. පාපක්‍රියා මගින් එය අඩුවෙයි. අල්ලාහ් මෙසේ පවසයි: **ඔවුන් ර්මානය සමග තවදුරටත් ර්මානය වර්ධනය කිරීම** රසුල් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ පැවසුවේය **ර්මාන් ශාඩා හැත්තැ ගණනක ප්‍රමාණයක් යුක්තය. එහි ඉතා උසස් වන්නේ ලා ඉලාහ ඉල්ලල්ලාහ් යන වදනයි. ඉතාමත් පහත්ම එක වන්නේ පාරවල්වල මිනිසුන්ට හානියක් සිදුවිය හැකි දෑ ඉවත් කිරීමයි. ලැප්පාව ර්මානයේ ශාඩාවකි.** (මුස්ලිම්) වැදගත් කාලවලදී යහපත් ක්‍රියාවන් පිළිබඳ උනන්දුවත් පාපක්‍රියා පිළිබඳව ඇති වන අලසකමත් ර්මාන් වර්ධනය වීම හා අඩු වීමද තහවුරු කරන්නේය. අල්ලාහ් **නියත වශයෙන්ම කුසල් මගින් අකුසල් ඉවත්වේ** යැයි ප්‍රකාශ කරයි. ර්මාන්හි කුළුණු හයකි. රසුල් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ වදාලහ. **අල්ලාහ්ව ද ඔහුගේ මලක්වරුන්, අල්ලාහ්ගේ ආගම්, ඔහුගේ දහයින්, අවසන් දිනය හා යහපත හා අයහපත දේවමනාපය පරිදි සිදුවේවි යැයි විශ්වාස කිරීම** (මුස්ලිම්)
- 8. ලා ඉලාහ ඉල්ලල්ලාහු යනු කුමක්ද?** නැමදමේ අයිතිය අල්ලාහ් නොවන දැයිත් ඉවත් කර අල්ලාහ්ට පමණක් එය හිමි කිරීම.



9. අල්ලාහ් අප සමග සිටී ද? එසේය. අල්ලාහ් ඔහුගේ දැනුම, ශ්‍රවණය” බැලීම, ආරක්ෂා කිරීම, ශක්තිය හා මනාපය ආදියෙන් අප සමග සිටී. එහෙත් ඔහුගේ සාත් නැමති ස්වකීයත්වය” මැවීමිවල සාත් සමග මිශ්‍ර නොවෙයි. මැවීමිවලින් කිසිවක් එය වසාගන්නෙන්ද නැත.

10. අල්ලාහ්ව ඇසෙන් දැකිය හැකි ද? අල්ලාහ්ව මෙලොවදී ඇසෙන් දැකිය නොහැක. මු:මින්වරු මහජර්හි ද ස්වර්ගයෙහි ද ඔහුව දකින්නේ යැයි අහ්ලස් සුන්නා වරුන්ගේ එකම මතයයි. අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි” **එදින සමහරුන්ගේ මුහුණු ප්‍රසන්නව පවතී. එයින් තම දෙවියන්ව බලමින් සිටී.**

11. අල්ලාහ්ගේ ශුද්ධ නාමයන් ද ඔහුගේ ගුණාංගයන් ද දැන ගැනීමේ ප්‍රයෝජනය කුමක් ද? අල්ලාහ් තම මැවීමිවලට නියම කළපට්ටම වගකීම ඔහුව දැන ගැනීමයි. මිනිසුන් ඔහු නිසියාකාරව දැන ගන්නේ නම් ඔහුට නියම අන්දමින් නැමදම් ඉටු කරන්නේය. අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි. **නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර අන් කිසිවෙකු නැති බව නුඹ දැන ගනිවු.** අල්ලාහ්ගේ දයාව විශාල යැයි සිතීම ඔහු මත පක්ෂපාතිත්වය දක්වයි” ඔහුගේ දඬුවම දැඩි යැයි සිතීම ඔහු පිළිබදව වූ බිය තහවුරු කරයි” ඔහුම උදව්කරන්නේ යැයි සිතීම කෘතචේදිත්වය ඇති කරයි. ඔහුගේ ශුද්ධ නාමයන් අනුව ද ඔහුගේ ගුණාංගයන් අනුවද ඔහුට නැමදම් ඉටු කිරීමේ අදහස වනුයේ ජ්‍යෙෂ්ඨ දැනගෙන ජ අනුව කසල් කිරීමය.

අල්ලාහ්ගේ ශුද්ධ නාමයන් හා ගුණාංගයන් අතුරින් දැනුම, සෙනෙහස, නීතිය ආදී ගුණාංග ගැන්වත් ලගද තිබිය යුතු ජ්‍යෙෂ්ඨය. තවද යටහත් වීම, අවශ්‍යතා ඇතිවීම, අනෙක් අයගෙන් ඇසීම හා නිහතමානිකම ආදිය ගැන්වත් ලග තිබිය යුතු ගුණාංග වන අතර අල්ලාහ් ලග තිබිය නොහැකි දේවල්ය. මැවීම් අතර අල්ලාහ්ට වඩාත් ප්‍රියමනාප වනුයේ ඔහුට කැමති ගුණාංගයන්ගෙන් යුත් තැනැත්තාය.

12. අල්ලාහ්ගේ අලංකාර නාමයන් කුමක් ද? අල්ලාහ් මෙසේ පවසයි:- **අල්ලාහ්ට ලස්සන වූ ශුද්ධනාමයන් ඇත. නුඹලා ජ්‍යෙෂ්ඨ මගින් ඔහුව කැඳවනු”** රසල් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පවසති:- **නියතවශයෙන්ම අල්ලාහ් හට සියයකට එකක් අඬු වූ ශුද්ධ නාමයන් අනුනවයක් ඇත. කවරෙක් ජ්‍යෙෂ්ඨ මනනය කරයිද ඔහු ස්වර්ගයට පිවිසෙන්නේය.** (ඔහු, මුස්ලිම්)

මෙම හදිසයේ මනනය යන වචනයේ කරුණු 3ක් අඩංගු වේ. (1) එහි වචනයන් හා ගණනයන් මනනය කිරීම. (2) එහි අරුතයන් හා හඟවන දෙය දැන තේරුමගෙන එය වශ්වාස කිරීම. උදා:- **අල්-හකිම්** යන අල්ලාහ්ගේ ගෞරව නාමයේ හඟවන අරුතය මෙන් කෙනෙකුගේ සියලු කාර්‍යයන්ම ඔහු අල්ලාහ් වෙත භාර දීම, මන්ද සියලු කාර්‍යයන්ම ඔහුගේ තීරණය අනුවම සිදුවන්නේය. (3) එමගින් අල්ලාහ් තආලාව කැඳවා දුආ ඉල්ලීම. උදා:- (යා සත්තාර්)ඔ අඬුපාඬුවන් වසන්නා! මාගේ අඬුපාඬුවන් වසනු මැනව. (යා කරීම්) ඔ කීර්තිය හා ගෞරවය ඇත්තා! මාට කීර්තියට හා ගෞරවයට පත් කරනු මැනව. අල්ලාහු තආලා පවසයි. **තවද මාගෙන් පසුව කිසිවෙකට නොලැබෙන පාළන වරප්පසාදයක් මා හට පිරිනමනු මැනව.නියතවශයෙන්ම නුඹ වරප්පසාද පිරිනමන්නාය.**

කවරෙකු කුර්ආනය හා හදිසය විමසා බලන්නේද ඔහු එහි ඇති එම නාමයන් පාඩම් කරගනී. ජ්‍යෙෂ්ඨ :-

ගෞරව නාමයන්	අරුතයන්
අල්-ලේස්	නැමදුම් ලැබීමට හා ඔහුගේ මැවීම් ඔහුට වහල් භාවයෙන් සිටීමට සුදුසු වන්නයාය. අවනත වීම, යටහත් වීම, රුකුල සුදුද් වැනි සෑම අමෙලයන්ම ඔහු වෙනුවෙන් පමණක් කිරීම.
අර්-රත්මාන්	ඔහු අති විශාල දයාව ඇත්තා හා එය මගින් සමස්ථ මැවීමයන්ම ගොණු කරගන්නා බව හඟවන, ඔහුට පමණක් ආවේනික වූ නාමයයි.
අර්-රහිම්	මෙළොව හා පරළොවෙහි මු:මින්වරුන් හට දයාව පහල කර පාපයන් ඝෂමා කරන්නාකි.නැමදුම් ඉටුකිරීම සඳහා ඔහු ඔවුන්ට මග පහදා දුන්නෙකි.තවද පරලොවේ ඔවුන්ට ස්වර්ගය පිරිණමා ගෞරවයට පත්කරන්නෙකි.
අල්-අස්වූ	ගැත්තන් පාපයන් කර දඩුවමට සුදුසුකම් පෑ අවස්ථාවේ දී දඩුවම් නොකර ඔහුන්ට ඝෂමාව දෙන්නාය.

අල්-ගසුර්	ගැත්තන් පාපයන් හෙළිකර ඔහුන්ව නින්දාවට පත්නොකර එය ඤාණය කර වසා දමන්නාය.
අල්-ගල්ෆාර්	ඤාණය අයැදින ගැත්තන්ගේ පාපයන් දැඩි ලෙස ඤාණය කරන්නා යන අර්ථය හඟවන නාමයකි.
අර්-රූෆා	අපරිමිත දයාවන්තයාය.එම දයාව මෙලොවේ සියළු මැවීම් හටද.පරලොවෙහි මූම්බවරුන් හට පමණක් ද ලැබෙන්නේය.
අල්-හලීම්	මැවීම් තුළින් සිදුවන පාපයන්වලට එවෙලාවේ දඩුවම් නොදී එය ප්‍රමාද කර.ඒ සඳහා ඔවුන් ඔහු හට ඤාණය අයැදූ කල. ඤාණය කරන්නාය.
අත්-තව්වාඩ්	ගැත්තන් ඤාණය අයැදීමෙන් පසු. එය තම කැමැත්ත අනුව දයාවෙන් පිළිගන්නා.
අස්සිත්නීර්	ඔහු තම ගැත්තන්ගේ පාපයන්.අඩුපාඩුවන් ප්‍රසිද්ධකර නින්දාවට ලක් නොකර ඤාණය කරන්නෙකි.තම ගැත්තන් ද ඔවුන්ගේ හා අන් අයගේ අඩුපාඩුවන් ප්‍රසිද්ධ නොකොට එය සගවැලීම ප්‍රිය කරන්නෙකි.
අල්-ගනී	ඔහු හා ඔහුගේ ගුණාංගයන් අංග සම්පූර්ණවූ බැවින් මැවීම්ගෙන් කිසිදු අවශ්‍යයතාවකින් තොරවූවකි.එරෙහිව මැවීම ඔහු උදෙසා අවශ්‍යයතාවයන් ඇත්තේය.
අල්-කරීම්	අධික යහපත් ඇත්තා.අධික ලෙස අධිකතර(දන්) දෙන්නා.ඔහුගේ කැමැත්තට නාජණය වුවන්හට කැමැති ප්‍රමාණයක් කැමැති අයුරට ඔහුන් ඇසීමෙන් හෝ නොඇසීමෙන් දෙන්නාය.තවද පාපයන් ඤාණය කොට අඩුපාඩුවන් සගවන්නාය.
අල්-අක්රම්	අධිකතර(දන්) දීමෙහි උසස් තත්වය ලබන්නා.එහි ඔහුට සමව කිසිවෙකු නොමැත.සියළු යහපත ඔහු වෙතින්ම පැමිණේ.යහපත කරන්නාහට ඔහුගේ මහිමයෙන් කුසල් ලබාදෙන්නේය.පාපයන් කරන්නාහට අවස්ථාවන් දී තම යුක්තිය මගින් විභාග කරන්නේය.
අල්-වත්තාඩ්	විශාල දත ඇත්තාය.යළි උදව් නොපතා දෙන්නෙකි.තවද නොඅසන්නන්ට ද කිසිදු අරමුණකින් තොරව දෙන්නෙකි.
අල්-ජව්වාද්	තම ගැත්තන්හට විශාල ලෙස උදව් උපකාර කරන්නාය.
අල්-වදුද්	තම සෙනෙහෙවන්තයින්හට ආදරය දක්වන්නා. ඤාණය හා දයාව මගින් ගැත්තන්හට ආදරය දක්වන්නා.තවද ඔවුන්ව තෘප්තියට ලක් කරගෙන ඔවුන්ගේ යහ අමෙයන් වැළඳ ගන්නාය.පොලොවේ ඔවුන්ට පිළිගැනීමක් ඇති කර දෙන්නෙකි.
අල්-මූනි	තම දතයෙහින් මැවීම්වලට තම කැමැත්ත අනුව කැමැති ප්‍රමාණයක් දෙන්නා.විශේෂයෙන් එයින් වැඩි හටියක්ම තම ස්තේහයට ලක්වුවන්ට දෙන්නාය.මැවීම්වල මැවීම්රටාව හා එහි පෙනුම දෙන්නා ඔහුමය.
අල්-වාසිර්	ඔහු ගුණය අතින් විශාල වන්නාය.එහිසා මැවීම් ඔහුව ප්‍රශංසාවට ලක්කොට නිම කළනොහැක.ගෞරවය හා පාලනය අතින් විශාල වන්නාය.අධිකතර(දන්) හා උපහාර අතින් ද විශාල වන්නාය.
අල්-මුත්සින්	ඔහු තමන්ගෙන් ද තම ගුණාංගයන්ගෙන් ද තම ක්‍රියාවෙන් ද අලංකාරවන්නෙකි.තවද සියළු මැවීම්කම්ම අලංකාරි මැවීම් රටාව අනුව මවන්නාය.තවද තම මැවීම්හට උපහාර දක්වන්නාය.
අර්-රාසික්	සියළු මැවීම්වලට ටිස්ක් සපයන්නාය. ලෝකයන්ව මැවීමටපෙර ඔවුන්ගේ ටිස්ක්යන් නින්දු කරන්නාය.ප්‍රමාදයෙන් හෝ එය ඔවුන්හට සැපයීම භාරව සිටින්නාය.
අර්-රස්සාක්	ඔහු තම ගැත්තන්හට අධිකලෙස ටිස්ක්ය සපයන්නා යනුවෙන් හඟවන නාමයකි. ඔවුන් ඔහුගෙන් ඇසීමට පෙර සපයන්නාය. ඔවුන් ඔහුට එරෙහිව ක්‍රියා කළත් ඔවුන්හට ටිස්ක්ය සපයන්නාය.
අල්-ලතිම්	සුඤ්ඤ ලෙස විෂයන් දැනගන්නා. සැඟවුණු කිසිමදෙයක් ඔහුට නොසැඟවේ. ගැත්තන් බලාපොරොත්තු නොවූ අත්දම්. රහසිගතව හා මග කිහිපයකින් යහපත් හා ප්‍රයෝජනයන් ඔවුන් වෙත ගෙන දෙන්නේය.
අල්-හබීර්	තම නුවණ මගින් බාහිර දෑ දැනගන්නා මෙන් අභ්‍යන්තර දෑ ද දැනගන්නෙකි.



අල්-භක්කාහ්	තම තුවණ හා ශාණයට ගොනු වන තරම්. තම ආණ්ඩුව.කරුණාව හා ඊස්ක් වැනි දායාදයන් විවෘතකර දෙන්නෙකි.
අල්-අලීම්	තම ශාණය තුළින් සැගවුණු නොසැගවුණු, රහසිගත පරහසිගත හා අතිත අනාගත වර්තමාන සිදුවීම් සියල්ලෙහි සම්පූර්ණ දැනුම ඇත්තෙකි.ඔහුට කිසිවක් නොසැග වෙ.
අල්-බර්රු	තම මැවීමහට විශාල උදව් උපහාර කරන්නෙකි. කිසිවකු හෝ ඔහුගේ දායාදයන් ගණනය කර නිම කිරීමට නොහැකි වන්නේය.තවද ඔහු ඔහුගේ පෙරොන්දුවෙහි සත්‍යවත්තයාය.තම ගැත්තන්ගේ පාපයන් ඤාණය කර ඔවුන්ගේ උදව් කර ආරක්ෂා කරන්නෙකි.තවද ඔවුන්ගෙන් සුළු අමෙයන් ද පිළිගෙන එය වර්ධනය කරයි.
අල්-හකීම්	සියළු දෑ එයට සාපේක්ෂ ස්ථානයේ තර්මාණය කිරීම.ඔහුගේ සැලැස්මෙහි කිසිදු වැරද්දක් දක්නට නොලැබේ.
අල්-හකම්	තම ගැත්තන් අතර යුක්තියෙන් තීන්දු කරන්නෙකි.ඔවුන් කිසිවකුට අයුක්ති නොකරන්නෙකි.ඔහුමය මනුෂ්‍යයන් අතර තීන්දු කිරීම බැවින් අල්-කුර්ආනය පහල කළේය.
අස්ෂාකිර්	තමන්ට අවතන වූවන්හට ප්‍රශංසා කර, ඔවුන් කරන යහ ක්‍රියාවන් එය සුළු වුව ද කුසල් ලබා දෙන්නෙකි.තවද ඔහුට ස්තූතීන්හි වීම් මැනව මෙළොවෙහි අධික කිරීමෙන් හා පරලොවෙහි කුසල් ලබා දීමෙන් ප්‍රති උපකාර කරන්නෙකි.
අස්සුකුර්	ගැත්තන්ගේ සුළු අමෙයන් ඔහු හට වර්ධනය වී එයට කිහිප ගුණයෙන් කුසල් ලබා දෙන්නාය.අල්ලේ ගැත්තන්හට ස්තූතිය පුද කිරීම යනු, ඔවුන්ගේ අමෙයන් පිළිගැන කුසල් ලබා දීම වේ.
අල්-ජමීල්	තමන්තුළින් ද තම ගුණාංගයන් හා ක්‍රියාවන්ගෙන් ද අලංකාරවන්නෙකි.ගැත්තන් තුළ දක්නට ලැබෙන අලංකාරයන් ද ඔහුගේ පිරිනැමීමකි.
අල්-මජීද්	උසස් පොළොවෙහි මහිමය.ගෞරවය.අවංකතාවය හා උසස්තත්වය යනාදීන් ඔහු සතු ව ඇත්තෙකි.
අල්-වලී	ගැත්තන්ගේ අවශ්‍යතාවයන් සපුරා.තම ආණ්ඩුව ක්‍රියා කිරීමට සැලසුම් කරන්නාය. තවද තම ආදර වන්තයින්හට උදව් කරන්නා.
අල්-හමීද්	තම අලංකාර නාමයන්වලට.ගුණාංගයන් හා ක්‍රියාවන් හේතු කෙට ගැන ප්‍රශංසාවට ලක් වන්නාය.සතුටේදී ද දුකේදී ද ප්‍රශංසාවට ලක් වන්නාය.පොදුවේ සෑම ප්‍රශංසාවකටම සුදුස්සාය.මන්ද ඔහු සෑම සම්පූර්ණත්වය කෙරෙහි වර්ණනා කරනු ලබන්නාය.
අල්-මවලා	රක්ෂකයා.ආණ්ඩුකාරයා.නායකයා හා තම ආදර වන්තයින්හට උදව් කරන්නා.
අන්තසිර්	තම කැමැත්තට ලක් වූ ගැත්තන්හට උදව්කර ස්ථිර කරන්නාය.ඔහුගෙන් උදව් ලැබුවන්හට කිසිවෙකුහෝ ඉක්ම විය නොහැක.තවද ඔහු උදව් නොකරන්නන්හට කිසිවෙකුටහෝ උදව් කළ නොහැක.
අස්-සම්ල	ඔහු සියළු රහස් පරහස් කථිකාවන්ම අසන්නාය.සුළු හා මහා ශබ්දයන් ද අසන්නාය.තවද තමා ව කැඳවන්නන්හට පිළිතුරු දෙන්නාය.
අල්-බසිර්	මෙළොව හා පරලොවෙහි ඇති සියල්ලක්ම එය කුඩා වුව ද විශාල වුව ද.බාහිර හා අභ්‍යන්තරයට ලක්වූවක් වුව ද, එය බලන්නාය.
අස්-පහීද්	තම මැවීම් රැකබලා ගන්නාය.තමා ඒකයකු හා යුක්තිවත්තයා යැයි තමා හට සාක්ෂි කියන්නාය.මුෂිත්වරු ඔහු ව ඒකයෙකු යැයි පවසනවිට.ඔවුන් සත්‍යවත්තයින් බව සාක්ෂි දරන්නාය.ඔහුගේ මලෙක්වරුන් හා නබිවරුන්ට සාපේක්ෂව සාක්ෂි දරන්නාය.
අර්-රකීබ්	මැවීමයන්ගේ ක්‍රියාවන් කිසි වැරද්දකින් තොරව ඉතා සුක්ෂම ලෙස දැන සිටින්නාය. ඔහුගේ දැනුමෙන් තොරව ඇති පිලිම ගැසීමක් හෝ සිත් ඇසිරීමක් හෝ නොගිලීගියයි.

අර්-රහික්	ඔහුගේ ක්‍රියාවන්හි ඉතා ආදරවන්තයාය. තම මැවිම් හා සම්බන්ධ දෑ වල සන්සුන්ව ක්‍රියා කරන්නේය. තම ගැත්තන්ව සන්සුන්ව හා ආදරයෙන් මෙහස වන්නාය. ඔවුන්ගේ ශක්තියට ඉක්ම වූ දෙයින් දුෂ්කරයට නොකරන්නාය. එසේම තම ගැත්තන්ගෙන්ද, ආදරය හා සන්සුන්භාවයෙන් යුත්තන්ව ප්‍රිය කරන්නේය.
අල්-කරිබ්	ඔහු තම ඥාණය හා දැනුම තුළින් සියළු මැවිම් සමග ඉතා සම්පව සිටින්නේය. තම දයාව හා කරුණාව තුළින් මූෂිත්වරුන් හා සම්පව සිටින්නේය. එහෙත් ඔහු තම අර්පයේ සිටින්නේය. ඔහු කිසි විටක මැවිම් සමග මිශ්‍ර නොවෙයි.
අල්-මුජිබ්	ඔහුහට ප්‍රාර්ථනා කරන්නා හා අසන්නාවූන්ට ඔහුගේ දැනුම හා ඥාණයට පාත්‍රවන බැවින් පිළිතුරු දෙන්නාය.
අල්-මුකිත්	ඔහු ආහාර පානාදිය මවා, තම මැවිම්හට සපයන්නාය. ඔහු කිසිදු අඩුපඩුවකින් තොරව එය හා ගැත්තන්ගේ අමලයන් ආරක්‍ෂා කරන්නේය.
අල්-හසීබ්	තම ගැත්තන්ගේ මෙලොව පරලොව ඔවුන්ගේ අවශ්‍යතාවයන් සපුරන්නා. විශේෂයෙන් මූෂිත්වරුන්ට එයින් විශාල කොටසක් ඇත. තවද තම ගැත්තන් මෙලොව කළ ක්‍රියාවන් ගැන ප්‍රශ්න කරන්නාය.
අල්-මූෂිත්	තම දුගයින් හා ඔවුන්ව අනුගමනය කළවුන්. ඔවුන් සත්‍යයවන්නයින් බව සාක්ෂි දැරීම තුළින් ද ඔවුන්ට අවශ්‍යය සාධකයන් ලබාදීම තුළින් ද ඔවුන්ව සනාථ කරන්නාය. ඔහුමය මෙලොව හා පරලොවහි ආරක්‍ෂාව දෙන්නාය. අයුක්ති, දඩුවම් හා බිය වැන්නන්ගෙන් පරලොවෙහි මූෂිත්වරුන්ව ආරක්‍ෂා කිරීමේ වගකීම දෙන්නාය.
අල්-මන්නාන්	තම මැවිම්හට අධිකව හා විශාලත්වයෙන් අධිකතර දෙන්නාය.
අත්-තය්යිබ්	සියළු අඩුපඩුවන්ගෙන් පරිශුද්ධ වන්නයාය. සම්පූර්ණ අලංකාරය හා පූර්ණත්වය ඔහුට පමණක් හිමිවේ. තම මැවිම්වලට අධික යහපත පතන්නා. ගැත්තන්ගේ කුසල හා යහ අමලයන්ගෙන් පරිශුද්ධ, හලාල් හා පිරිසිදු වේතනාවෙන් ඉටු කරනු ලැබුවන් පමණක් ඔහු පිළිගන්නේය.
අප්-පාඞ්	සිතට හා ශරීරයට ආරෝග්‍යය ලබාදෙන්නාය. ගැත්තන්ගේ දැනැහි ඔහු විසින් පහසු කර දුන් ඖෂධ යන්ද දක්නට ලැබෙති. එය තුළින් ආරෝග්‍යය ලබාදීම ඔහු සතු වම වේ.
අල්-හෆිල්	ගැත්තන් හා ඔවුන්ගේ ක්‍රියාවන්, ඔහුගේ මහිමයෙන් හා ශක්තියෙන් ආරක්‍ෂා කරන්නා.
අල්-වකිල්	ලෝවැසියන් මැවීම හා ඔවුන්ගේ අවශ්‍යතාවයන් සැලසුම් කරන්නාය. ඔවුන්ව ඇති කිරීම හා උදව් කිරීමේ භාරවන්නයාය. උත්සහා කිරීමට පෙර ක්‍රියාව ඔහු වෙත පවරන මූෂිත්වරුන්ගේ භර වන්නයාය. තවද ඔවුන් එහි මග දී ඔහුගෙන් උදව් පතන්නන් හා අනුකූලයට ස්තුතිය පුද කර ප්‍රශංසා කරන්නන් වන්නෝය. ඔවුන්හට කොටස් කරනු ලැබූ දෙයින් තෘප්තිය ලබන්නෝය.
අල්-කල්ලාක්	අධික ලෙස මැවීමට ශක්තිය ඇත්තා යන්න හඟවන නාමයකි. ඔහු අබණ්ඩව මවාගෙන සිටින්නාය. මෙම නාමය ඔහුහට නිරණ්තරයෙන් යුක්තව තිබේ.
අල්-කාලික්	කිසිදු ආදර්ශයකින් තොරව මවන්නාය.
අල්-බාටිජ්	ඔහුගේ තීන්දුවට අනුව මැවීමට ඇති මැවිම් මවා ඒවා හෙළි කරන්නාය.
අල්-මුසව්විජ්	ඔහුගේ ඥාණය, දැනුම හා දයාව වන්නට අනුව ඔහු තෝරාගත් රූපයන් මගින් මැවිම් මවන්නාය.
අර්-රබ්බු	තම දයාවෙන් ගැත්තන්ව පරිපාලනය කර ක්‍රමක් ක්‍රමයෙන් ඇතිකරන්නාය. තම සෙනෙහෙවන්නයින්ගේ හදවත් ද එය ශිලාවාර කිරීම තුළින් පරිපාලනය කරන්නා. තවද ඔහු මවා පාලනය කරන නායකයාය.
අල්-අලිම්	ඔහුගේ සාතය, ගුණාංගය හා ක්‍රියාවන්ගෙන් ගෞරවය ඇත්තාය. එහිසා ගැත්තන් ඔහුව ගෞරවයට ලක් කිරීම හා ඔහුගේ අණ හා වැළකීමහට ගෞරවය කිරීම ද අවශ්‍යය වේ.



අල්-කාහිර්	ඔහු තම ගැත්තන්ව මෙලේ කර.තමාහට නැමදුම් කරන ලෙස පනවා.උසස්ව සිටින්නාය.තවද සමස්ථ මැවිමියන්ම ඔහුට යටහත් වී සිටිති.
අල්-කහ්හාර්	ඉහත සඳහන් ගුණාංගය ඉක්ම වන්නාය.
අල්-මුහස්මින්	දෙයක් පාලනය කර බලාගන්නාය.
අල්-අසීස්	ශක්තිය තුළින් ලැබෙන ගෞරවය තවත් කෙනෙකුහට අවශ්‍යයතාවයෙන් තොරව සිටීමෙන් ලැබෙන ගෞරවය හා කෙනෙකු පාලනයට ලක් කිරීම මගින් ලැබෙන ශක්තිය තුළින් ලැබෙන ගෞරවය හා සියළු ගෞරවයට පාත්‍රවන්නාය.කිසිවකුට ඔහුට අධිකවාසාමට නොහැකි අතර ඔහු කිසිවකුහට අවශ්‍යයතා නොවන්නෙකි.තවද ඔහුගේ අනුමැතියෙන් තොරව කිසිවක් නොසැලවේ.
අල්-ජබ්බාර්	ක්‍රියාවට ලක්වන ඇල්ම ඇත්තා.මැවීම් සියල්ල ඔහුට අවනත වනු ලැබේ.ඔහුගේ තීරණයට යටහත්වේ.තවද අඩුපාඩුවන් පූර්ණ කරන්නාය.දුප්පතුන්ගේ අවශ්‍යයතාවයන් සම්පූර්ණ කරන්නාය.අපහසුතාවය පහසු කර දෙන්නාය.ලෙඩ රෝගයෙන් පෙළෙන්නන්හට සුවය දෙන්නාය.
අල්-මුනකබ්බිර්	සියළු අඩුපාඩුවන්ගෙන් තොර වූ ගෞරව වන්නාය. තම ගැත්තන්හට අයුක්තිය ඉටු නොකිරීමෙන් උසස් වන්නාය.තම ගැත්තන්ගෙන් අවනත නොවන්නන්ට අවනත කරවන්නාය.ආධම්බරවන්නාය.මෙම ගුණාංගයෙහි කවරෙකු හෝ ඔහුට විරුද්ධවූයේ නම්.ඔහුට දඬුවම් දී අවනත කරවන්නාය.
අල්-කබිර්	ඔහුගේ සාතය.ගුණාංගය හා ක්‍රියාවන්හි විශාල වන්නාය.ඔහුට වඩා විශාල කිසි දෙයක් නොමැත.ඔහුගේ ගෞරවය හා සසඳා බැලීමේ දී සියල්ල කුඩාය.
අල්-හයියුසු	ඔහුගේ ගෞරවය හා විශාල ශක්තියට ද සම වන මෙන් ලජ්ජාව යන ගුණාංගය ඇත්තාය. එය ඔහුගේ අධිකතර.ගෞරවය වැන්නන් මගින් එන ලද ලජ්ජාවයි.
අල්-හයියු	තීරණීතරයෙන් පූර්ණව ජීවත් වීමේ හැකියාව ඇත්තා.ඔහුට ආරම්භයක් හෝ අවසානයක් හෝ නැත.ලොවෙහි දක්නට ලැබෙන සියල්ලටම ජීවය දෙන්නා ඔහුමය.
අල්-කය්යුම්	තම මැවීම්ගේ අවශ්‍යයතාවයෙන් තොරව.තමන් තුළම පැවතින්නාය. අහසෙහි.පොළොවෙහි සිටින සියල්ලන්වම පාලනය කරන්නාය.ඔවුන් සියල්ලෝම ඔහු වෙත අවශ්‍යයතාවයෙන් යුත්තෝය.
අල්-වාටිස්	මැවීම් විනාශ වීමෙන් පසු ඉතිරි වන්නාය.සෑම වස්තුවක්ම උරුමක්කාරයාගේ විනාශයෙන් ඔහු වෙතම පැමිණේ.අප දැනැහි තිබෙන සියල්ල එක් දිනක එහි උරුමක්කාරයා වන අල්ලන් වෙතම පැමිණෙන්නේය.
අද්-දය්යාන්	මැවීම් සියල්ල ඔහුට අවනත වේ.තවද ගැත්තන් ඔවුන්ගේ ක්‍රියාවන්හට කුලිය ලබාදෙන්නාය.එය යහවිපාක වූව ද එය කිහිප ගුණයෙන් වැඩිකරන්නාය.එය පාපයක් නම්. එයට දඬුවම හෝ කපමාව දෙන්නාය.
අල්-මලික්	අණකිරීමි.වැලකීම හා ජයගැනීම වැන්නහුන්ට උරුමක්කාරයාය.මැවීම් අතර ඔහු පමණක් අණකිරීමි හා වැලකීම කරන්නාය.ඔහුගේ ආණ්ඩුව පාලනය කිරීමට හෝ ස්ථිරිමට කිසිවකුගෙන් උදව් නොපතන්නාය.
අල්-මාලික්	මූලිකව හා සුදුසුකමින් ආණ්ඩු පාලකයාය.ඔහු හැර මැවීම් කිසිවක් නොතිබී එය මවන අවස්ථාවේදී ද ආණ්ඩුපාලනය ඔහු සතුම තිබුණි.තවද සමස්ථ මැවීම් විනාශවීමෙන් පසු ද මෙම ආණ්ඩුපාලනය ඔහු සතුවේ.
අල්-මලික්	මෙය අල්-මලික් නාමයට වඩා ඉක්ම වූ නාමයකි.
අස්-සුබ්බුහ්	සියළු අඩුපාඩුවන්ගෙන් පරිශුද්ධ කරනු ලබන්නා.මන්ද සම්පූර්ණ ගුණාංගය හා අලංකාරය ඔහුට පමණක් ඇත්තාය.
අල්-කුද්දුස්	කෙසේ වුවද සියළු අඩුපාඩුවන්ගෙන් පරිශුද්ධ කරනු ලබන්නා.මන්ද පොදුවේ සම්පූර්ණ ගුණාංගයෙන් යුත් තනිකඩයාය.කිසාවෙකු ඔහුට නිදසුනක් නොවන්නේය.
අස්-සලාම්	ඔහුගේ සාතය.ගුණාංගය හා ක්‍රියාවන්හි අඩුපාඩුවන් තුරන් වී සිටින්නාය.මෙලොව හා පරලොවෙහි සියළු ශාන්තියන් ඔහු මගින් ද ලැබෙන්නේය.
අල්-හක්කු	ඔහු ද ඔහුගේ ගුණාංගයන් හා ක්‍රියාවන්ගෙන් ද ඔහු රක්ෂකයා යන්නෙහි ද කිසිදු සැකයක් නොමැත්තාය.

අල්-මුබින්	තම ජීවිතය භාවය දැනුම ඥාණය හා ශක්තිය යනාදීන් හි ඉතා පැහැදිලි වන්නියාව තවද තම ගැත්තන්හට යහමග ඵය පිලිපැදීමට ද, අයහමග ඵහිත් වැළකීමට ද පහදා දෙන්නාය.
අල්-කවීයියු	ඔහුගේ පූර්ණ ඇල්මෙන් යුත් සීමාවක් නොමැති ශක්ති වන්නියාව.
අල්-මතින්	තම ශක්තියෙහි හා බලයෙහි ස්ථිරවන්නියාව. ඔහුගේ කාර්යයෙහි ඔහුට තෙහෙට්ටු හෝ දූෂකරනා ඇති නොවේ.
අල්-කාදිර්	සියල්ලටම ශක්ති වන්නියාව අහසේ හා පොළොවේ කිසිවක් ඔහුව නොහැකියාවට පත් නොකරති. තවද සියල්ල සිදු කරන්නාය.
අල්-කදිර්	ඔහුගේ ශක්තියෙහි සීමාවක් නොමැත්තකි.
අල්-මුක්තදිර්	ඔහු තීරණය කළ දේ ක්‍රියා කර තම දැනුමෙන් තීරණය කළ ආකාරයට මැවීම සඳහා ශක්ති වන්නියාව.
අල්-අලියියු අල්අලා	තම සෑම ක්‍රියාවහි දී යටහත් භවයෙන් පාලනය කිරීමෙහි දී තම සාතයෙහි දී උසස්වන්නියාව. සියල්ලම ඔහුගේ පාලනයට හා ශක්තියට පහලින් ඇත. ඔහුට ඉහලින් කිසිවක් නොමැත.
අල්-මුත්තාලි	ඔහුගේ උසස්බාවයට සියල්ල යටහත් වේ. ඔහුට ඉහලින් මුලුමනින්ම කිසිවක් නොමැත. එහෙත් ඔහුට පහලින්ම දක්නට ලැබේ.
අල්-මුකද්දීම	ඔහුගේ ඇල්ම හා ඥාණයට සාපේක්ෂ වන බැවින් විෂයන් ඉදිරිපත් කර ඵයට අදාළ ස්ථානයෙහි තබන්නාය. තවද ඔහුගේ දැනුමට සාපේක්ෂ වන පරිදි මැවීමෙන්ගෙන් සමහරක් සමහරට වඩා ඉදිරියෙන් තබන්නාය.
අල්-මුඅක්කිර්	ඔහුගේ ඥාණයට සාපේක්ෂ වන බැවින් විෂයන් හට පසු බැටක් ඇති කිරීම සඳහා සමහරක් ඉදිරියට හා තවත් සමහරක් පසුකර තබන්නාය. තවද ගැත්තන් ඔහුහට ක්ෂමාව අයැදීමෙන් දඩුවම ද පසු කරන්නාය.
අල්-මුසාඉර්	භාණ්ඩ මිල හා ඵහි වටිනාකමෙ හි අඩු වැඩිය සිදුකරන්නාය. තවද මෙය ඔහුගේ දැනුම හා ඥාණයට සාපේක්ෂ වන පරිදිම සිදු වේ.
අල්-කාබිලි	ඔහු ප්‍රාණය අත්පත් කරන්නාය. තවද ඔහුගේ ස්නේහයට ලක් වූ ගැත්තන්හට පරික්ෂා කිරීම පිණිස ඔහුගේ දැනුමට සාපේක්ෂව ඔවුන්ගේ ආහාර පානය වලක්වන්නාය.
අල්-බාසින්	තම අධිකතර(දන්) හා දයාව තුළින් තම දැනුමට සාපේක්ෂව ගැත්තන්හට රිස්ක් අභිවෘතිකර පරික්ෂා කරන්නාය. තවද පාපිෂ්ඨයන්ගේ පාපක්ෂමා අයැදීමට පිලිතුරු දෙන මැනවින් තම දැන දික්කරන්නාය.
අල්-අව්වල්	ඔහුට පෙර කිසිවක් නොතිබී සිටින්නාය. මැවීම් සියල්ල ඔහුගේ මැවීමෙන් පසුව ඇතිවිය. අල්ලාන් හට ආරම්භයක් නොමැත.
අල්-ආකිර්	ඔහුට පසුව කිසිවක් නොසිටිති. ඔහු ඉතිරි වීමත් සමග පොළොවේ සියල්ලෝම විනාශවන්නෝය. පසුව ඔහුවෙත කැඳවණු ලබන්නෝය. අල්ලාන් හට අවසානයක් නොමැත.
අල්-ලාහිර්	අල්ලන් වස්තුවලට ඉහලින් සිටින්නාය. ඔහුට ඉහලින් කිසිවක් නොමැත. සියල්ලෙක්ම යටහත් කර පාලනය කරමින්, ඵය මුළුමනින්ම දැන සිටින්නාය.
අල්-බාතින්	ඔහු හැර කිසිවක් බිහි නොවේ. ඔහු ඉතා සම්පව සිටින අතර සියල්ලම දැනසිටින්නාය. මවනු ලැබුවන්ගේ දැස් වලින් ඇත්ව සිටින්නාය.
අල්-විත්රු	ඔහු ජීවයෙකි. ඔහුට සමව කිසිවෙකු නොමැත.
අස්-සෙස්සිද්	තම ගැත්තන් සියල්ලෝටම නායකයාය. ඔහු ඔවුන්ගේ අධිපතියා හා මවන්නාය. ඔවුන් ඔහුගේ මැවීම් හා ගැත්තන්වන්නෝය.
අස්-සමද්	නායකත්වය සඳහා සම්පූර්ණත්වය ලබන්නාය. මැවීම් සියල්ලෝම තම අවශ්‍යතාවයන් සඳහා ඔහු වෙත යොමුවන්නෝය. ඔහු ආහාර සපයන්නාය. ඔහුට ආහාර සපයනු නොලබති.
අල්-වාහිදුල් අහද්	සීමාවකින් තොරව සම්පූර්ණත්ව ජීවිතය භාවයෙන් සිටින්නාය. එහි කිසිවෙකු ඔහුට සම නොවන අතර මෙය ඔහු නැමදුම් ලැබීමට ජීවයෙකු යැයි හඟවන්නේය.
අල්-ඉලාන්	නියතවශයෙන්ම නැමදුම් ලැබීමට සුදුස්සාය. සියළු වත්පිලිවෙත්වලට ද ඔහුම සුදුස්සාය.



13. අල්ලාහ්ගේ ශුද්ධ නාමයන් හා ඔහුගේ ගුණාංගයන් අතර වෙනස කුමක්ද? දෙකෙන්ම ආරක්ෂාව පැතිය හැක. දිවුරිය හැක. එහෙත් ඒවා සමහර වෙනස්කම් ඇත. ඒවායින් ඉතා ප්‍රධානතම ඒවානම් **1. ඔහුගේ ශුද්ධනාමයන් සඳහන් කර ඒවායේ වහලෙක් යැයි කිව හැක.** ශුද්ධනාමයන් ගෙන් ඔහුව කැඳවිය හැක. උදා:- අබ්දුල් කරීම් කිව හැක. අබ්දුල් කරීම් යැයි කිව නොහැක. යාකරීම් යැයි කැඳවිය හැක. යා කරීම් යැයි කැඳවිය නොහැක. **2. අල්ලාහ්ගේ ශුද්ධ නාමයන් ගෙන් ඔහුගේ ගුණාංගයන් ගතහැක උදා:-(අර්රත්මාන්) යන නාමයෙන් (රත්මන්) යන ගුණාංගය ගැනීම.** එහෙත් ඔහුගේ ගුණාංගයන් ශුද්ධ නාමයන් ගත නොහැක. උදා:- (ඉස්තිවා) යන වදනින් (මුස්තවීන්) යන වදන ගත නොහැක. **3. අල්ලාහ්ගේ ක්‍රියාවන්ගේ නම් ගත නොහැක.** කෝපය යනු අල්ලාහ්ගේ ක්‍රියාවකි. එයින් අල්-ගාලිබ් තරඟවන්නා යන නම ගත නොහැක.

14. මලක්වරුව විශ්වාස කිරීමේ අදහස කුමක්ද? මලක්වරු යනුවෙන් කොටසක් සිටින බවත් අල්ලාහ් ඔවුන්ව තමන්ට නැමදුම් ඉටු කිරීමට හා තම අණ ක්‍රියාත්මක කිරීම සඳහා මවා ඇති බවත් ස්ථිරව පිළිගැනීමයි. අල්ලාහ් මෙසේ පවසයි. **'ඔවුහු ගෞරවනීය ගැත්තන් වෙති. වචනයෙන් ඔහුට ඉදිරියෙන් නොසිටිති. ඔහුගේ අණ පරිදි ක්‍රියාකරති.'** ඔවුන් පිළිබඳ විශ්වාසය පහත සඳහන් කරුණු අන්තර්ගත කරයි. **1. ඔවුන් සිටින බවට විශ්වාස කිරීම** **2. ඔවුන්ගේ නම්වලින් අප දැනගත් දෑ විශ්වාස කිරීම.** උදා:- පීබිරිල්. **3. ඔවුන්ගේ ගුණාංගයන්ගෙන් දැනගත් දෑ විශ්වාස කිරීම උදා:- ඔවුන්ගේ මැවීම් බලවත් ව තිබීම.** **4. ඔවුන්ට නියමිත වැඩ පැවර ඇති බව විශ්වාස කිරීම උදා:- මලකුල් මවීන්**

15. අල් - කුර්ආන් යනු කුමක්ද? අල් කුර්ආනය යනු එය කියවීම නැමදුමක් ලෙස සැලකෙන අල්ලාහ්ගේ කථාවයි. ඔහුගෙන් ආරම්භ වී ඔහු වෙතට යන්නේය. අල්ලාහ් අක්ෂරත් සමග ශබ්දයන් සමග කථා කළේය. පීබිරිල් (අලෙයිහිස් සලාම්) තුමා එයට සවන් දුන්නේය. එතුමා නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ට මතක් කර දුන්නේය. අහසේ සිට පහළ කරනු ලැබූ ආගම් සියල්ල අල්ලාහ්ගේ කථාවයි.

16. නබි තුමන්ගේ සුන්නාව අතහැර අල් කුර්ආනයෙන් පමණක් ප්‍රමාණවත් කර ගත හැකිද? හොඳ නැත. අල්ලාහ් සුන්නාවද අරගන්නා ලෙස අණ කරයි. **'දුතයා නුඹලාට කුමක් දුන්නේද එය අරගනු. ඔහු කුමක් තහනම් කළේ ද එයින් වලකිනුයි'** අල්ලාහ් ප්‍රකාශ කරයි. කුර්ආනය විවරණ කිරීමක් ලෙසම සුන්නාව පිහිටී ඇත. ආගමේ විස්තර සුන්නාව මාර්ගයෙන්ම දැනගත හැක. රසුල් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පැවසූහ. **'දැනගනු නියත වශයෙන්ම මට කුර්ආනය ද එය සමග ඒ හා සමාන එකක්ද දෙනු ලැබීය. දැනගනු මිනිසෙක් තම ඇඳේ බඩ පුරවාගත් තත්වයේ සිට මෙසේ ප්‍රකාශ කරයි' නුඹලා අල් කුර්ආනය තදින් අල්ලා ගනු. එහි හලාල් යැයි පවසා ඇති දෑ හලාල් ලෙසද හරාම් යැයි පවසා ඇති දෑ හරාම් ලෙසද ගනු'** යැයි ප්‍රකාශ කරයි (අබු පූආද)

17. රසුල් වරුන්ව විශ්වාස කිරීම යන්නෙහි තේරුම කුමක්ද? අල්ලාහ් සෑම සමූහයකින්ම ඔහුට පමණක් නැමදුම් ඉටු කිරීමටත් ඔහු හැර නැමදුම් කරන ලබන දෑ ප්‍රතික්ෂේප කිරීමටත් කැඳවිය හැකි දුතයින්ව එවා ඇති බව ස්ථිර වශයෙන්ම විශ්වාස කිරීමයි. ඔවුන් සියළු දෙනාම සත්‍ය වන්නෝය. විශ්වාස කළ යුතු අයයි. ගෞරවනීය අයයි. විශ්වාසයට සුදුසු අයයි. සෘජු මග ලද අයයි. ඔවුන් තම දුත මෙහෙවර ඉටු කළහ. ඔවුන් මැවීම් අතර ශ්‍රේෂ්ඨයින්ය. ඔවුන් උපතේ සිට විපත දක්වා ආදේශ කිරීමවලින් පිරිසිදු වූහ.

18. විනිශ්චය දිනයේ අනුකම්පා බස් දෙකීම කී ආකාරයකට සිදුවෙයිද? එය විවිධාකාරය **1. ඒවා අතර ඉතා උසස් වන්නේ 'අෂ් ෂාඅතුල් උල්මා' වන්නේය.** ජනතාව මත්ෂර්හි අවුරු පනස් දහසක් තිත්දුව ලැබෙන තෙක් බලා සිටි පසු රසුල් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ දෙවියන් ඉදිරියේ අනුකම්පා බස් දොඩමින් ඔවුන් වෙනුවෙන් මැදිහත් වෙති මෙම අනුකම්පා බස් දෙකීම රසුල් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමන්ට පමණක් අයිති වන්නේය. මෙය එතුමන්ට පොරොන්දු දෙන ලද මකාමුන් මඟමුද් වන්නේය. **2. දිව්‍ය ලෝකයේ දොර විවෘත කරන ලෙස අනුකම්පා බස් දෙකීම (නිර්දේශ කිරීම) යි මුලින්ම ස්වර්ගයේ දොරටුව විවෘත කරනුයේ අප නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ය. මුලින්ම**

සමූහයන් අතර ස්වර්ගයට ඇතුළු වන්නේද එතුමන්ගේ සමූහයාය. 3. නිරයට තල්ලු කරන ලෙස තිත්දුව ලබා සිටින පිරිසක්ව නිරයට තල්ලු නොකරන මෙන් ඉල්ලා සිටීම. 4. ජීවිතයාදීන් අතර නිරයට ඇතුළු වූ පව්කාරයින්ව අපායෙන් පිට මං කිරීමට අනුකම්පා බස් දෙසීම. 5. ස්වර්ග වැසියන් සමහරෙකුගේ තත්ත්වය උසස් කරන මෙන් අනුකම්පා බස් දෙසීම. පසුව ඇති කරුණු තුන අපේ නඩිතුමන්ට පමණක් අයිති නැත. එහෙත් එතුමන්ට එහි ප්‍රමුඛත්වය ඇත. එතුමන්ට පසුව නඩිවරු, මලක්වරු, සැදැහැවතුන් හා දිවි පිදුවන්ටද අනුකම්පා බස් දෙසීමේ අවසරය ලැබේ. 6. විභාගයක් නොමැතිවම ස්වර්ගයට යැවීමට අනුකම්පා බස් දෙසීම. 7. සමහර කාර්ථ වරුන්ගේ දඬුවම් ලිහිල් කරන මෙන් අනුකම්පා බස් දෙසීම. මෙය රසුල් (සල්ලල්ලාහු අලෙයිති වසල්ලම්) තුමන්ට පමණක් හිමිවෙයි. එතුමාණෝ තම බාජපා වූ අබුනාලිබ්ගේ දඬුවම ලිහිල් කරන මෙන් ඉල්ලා සිටිති. මේවායින් පසුව ජීවිතයන්වය ඇතුළු මියගිය සමහරෙකු ව කිසිවෙකුගේ අනුකම්පා බස් දෙසීමකින් තොරව අල්ලාහ් නිරයෙන් නිදහස් කරයි. ඔවුන්ගේ සංඛ්‍යාව අල්ලාහ්ම දනී. ඔහුගේ දයාවෙන් ඔවුහු ස්වර්ගයට යති.

19. පණ ඇති (පීවතුන් අතර සිටින) අයගෙන් උදව් අනුකම්පා බස් පැතිය හැකි ද? එසේය. ඇසිය හැක. අනෙක් අයට උදව් කිරීම ඉස්ලාම් අනිවාර්ය කරයි. අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි:- **නුඹලා දේව බියෙන් ද යහපත්වද එකිනෙකාට උදව් කරමින් සිටිනු** රසුල් (සල්ලල්ලාහු අලෙයිති වසල්ලම්) තුමාණෝ මෙසේ ප්‍රකාශ කරයි. **ගැත්තා තම සහෝදරයාට උදව් කරන විට අල්ලාහ් ඔහුට උදව් කරයි.** (මුසලිම) තවද අනුකම්පා බස් දෙසීම ඉතා විශිෂ්ඨ ක්‍රියාවකි. අල්ලාහ් මෙසේ පවසයි. **කවරෙකු ලස්සන අනුකම්පා බස් දෙසීමක් කරන්නේද එයින් ඔහුටද කොටසක් හිමිවෙයි.** රසුල් (සල්ලල්ලාහු අලෙයිති වසල්ලම්) තුමාණෝ මෙසේ කීහ. **ඔබලා අනුකම්පා බස් දොඩනු නුඹලාට ප්‍රතිඵල හිමි වෙයි.** (ඔහාර)

පීවතුන් අතර සිටින අයෙකුගෙන් අනුකම්පා බස් පැතීමට කොන්දේසි කීපයක් ඇත.

1. පීවතුන් අතර සිටින අයෙකුගෙන්ම අනුකම්පා බස් දෙසීමට ඉල්ලා සිටිය යුතුය. මිය ගිය තැනැත්තා තමන්ටම යමක් කර ගැනීමට ශක්තිය නැත්තෙකි. ඔහු අනෙක් අයට උදව් කරන්නේ කෙසේද? අල්ලාහු තඤාලා පවසයි. **නුඹලා ඔවුන්ව කැඳවුව ද, ඔවුන්ට එය නොඇසෙන්නෝය. එසේ ඔවුන්ට ඇසුන ද, නුඹලාහට පිළිතුරු නොදෙන්නෝය.** තවද මියගිය තැනැත්තා පීවත්ව සිටින්නාගේ දුඤාච බලාපොරොත්තුවෙන් සිටින්නෙකි. එහෙයින් කෙසේ අන් අයගේ දුඤාචට පිළිතුරු දීමට හැකි වෙද? රසුල් (සල්ලල්ලාහු අලෙයිති වසල්ලම්) තුමාණෝ වදාලහ. **මනිසෙකු මරණයට පත්වමෙන්, අමලයන් තුනක් හැර අන් සියළුම දේ අමලයන්ට වසන්ධ වී යන්නේය. නිරන්තර කුලිය පැමිණෙන සදකාව(දන් නිම), ඔහුට ප්‍රයෝජණය ලබාදෙන දැනුම, ඔහු වෙනුවෙන් දුඤාච ඇයැදින යහපත් දරුවා.** (මුසලිම)
2. තමා ඉල්ලන දේ තේරුම් ගත යුතුය. 3. අසනු ලබන්නා ඉදිරියේ සිටිය යුතුය. 4. ඔහු එයට ශක්තිය ඇති අයෙකු විය යුතුය. 5. මෙලොවට සම්බන්ධ දෙයක් විය යුතුය. 6. ආගමෙන් අනුමත කරන ලද භානියක් නොමැති කරුණක් විය යුතුය.

20. වසීලා කීවැදැරුමිද? එය දෙවැදැරුමි වෙයි.

පළමු වැන්න අනුමත වුවකි. එය කොටස් තුනකි. 1. අල්ලාහ්ගේ ශුද්ධ නාමයෙන් හා ගුණාංගයන්ගෙන් ඔහුගෙන් ම වසීලා පැතීම. 2. යහපත් වත්පිළිවෙන් මගින් ඔහුගෙන් වසීලා පැතීම (ගුහාවේ ගැත්තන් තිදෙනා යහපත් වත්පිළිවෙන් ඉදිරිපත් කර එමගින් වසීලා පැතූ කතාවස්තුව මෙන්) 3. අප ඉදිරියේ පීවත්ව සිටින යහපත් මුස්ලිම් පුද්ගලයෙකුගේ දුඤාච මගින් වසීලාව පැතීම.

දෙවැනි කොටස තහනම් වුවකි:- එය දෙවැදැරුමි වෙයි. 1. නඩි හෝ වලි වරුන්ගෙන් කෙනෙකුගේ නාමයෙන් පැතීම (යා අල්ලාහ් නුඹේ නඩිගේ නාමයෙන් නුඹෙන් අසමි. හුසෙන්නතුමාගේ නාමයෙන් පැතීම (යා අල්ලාහ් නුඹේ නඩිගේ නාමයෙන් අසමි යි කියන්නාක් මෙන්ය) රසුල් වරයාගේද වලිවරුන්ගේද තත්ත්වය අල්ලාහ් ඉදිරියේ අති ශ්‍රේෂ්ඨය. සහාබිවරු යහපත් ක්‍රියාවල ඉතා උද්දෝගයකින් සිටියහ. එහෙත් ඔවුහු තමන් අතරේ නඩිතුමන්ගේ සොහොන තිබියදීත් තමන්ට සාගතයක් ඇති වුවද නඩි තුමන්ගේ නාමයෙන්



වසිලා පැහැවේ නැත. ඒ වෙනුවට එතුමාගේ බාප්පා වූ අබ්බාස් (රලි) තුමාගේ ප්‍රාර්ථනය මගින්ම උදව් පැතුන. **2. නබවරයාගේ නමින් හෝ වලිගේ නමින් හෝ දිවුරා ඉල්ලීම** මැවීම කිසිවක් මත දිවුරා අල්ලාගත්තේ ඇයිමට වඩා බරපතලය.

21. පරලොව ගැන විශ්වාස කිරීමේ තේරුම කුමක් ද? විනිශ්චය දිනය අනිවාර්යයෙන් ඇති වේ යැයි ස්ථිර වශයෙන් විශ්වාස කිරීමයි. මරණය, ඉන්පසු ඇති වන කබිරයේ අර්බුදය, එහි වේදනාව, එහි සැපත, සුර් පිඹීම අල්ලාගත්තේ විභාගය සඳහා මිනිසුන් සිටගැනීම, ලේඛන දිග හැරීම, තරාදිය, සිරාත් හවිල්, මැදිහත්වීම, අනුකම්පා බස් දෙසීම ඉන්පසු ස්වර්ගයට හෝ අපායට යාම ආදී දෑ පිළිබඳ විශ්වාසය ද මෙයට අයත් ය.

22. ලෝකාන්තයේ සලකුණු කවරේද? රසුල් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ කීහ. **නුඹලා සලකුණු දහයක් දකින තුරු අවසන් දිනය නොපැමිණෙන්නේය. දුම දුප්පාල් සතා ඉර බටහිරින් උදාවීම ඊසාතූමාගේ පැමිණීම ය:ජුප් ම:ජුප් නැගෙනහිරෙන් එකක් බටහිරෙන් එකක් හා අරාබි කරයේ අනෙකක් වශයෙන් පොළොව පැලී කිඳා බසිනා සිදුවීම් තුනක් හා අවසානයේ යෙමන් දේශයේ ගින්නක් හටගෙන මිනිසුන්ව මහ්ජර් කරා එල්ලයි.** (මුස්ලිම)

23. ලොව ජනතාවට ඇතිවන ඉතා විශාලතම ගින්නාව කුමක් ද? රසුල් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ කීහ. **ආදම් (අලෙයිහිස් සලාම්) තුමාව මැවීමටත් අවසන් දිනයටත් අතර දුප්පාල් ට වඩා ගින්නාව(අර්බුදය)ක් තවත් නැත.** (මුස්ලිම) ඔහු මිනිසෙකි. ඔහුගේ නලලේ කාඊර් යනුවෙන් කොටා ඇත. ඔහුගේ දකුණු ඇස අන්ධය. ඇස ඉදිරියට නෙරා කපු ගෙඩියක් සේ පෙනෙයි. ඔහු යහපත් ගැත්තෙකු බව කියයි. පසුව නබවරයෙකු යැයි වාද කරයි. ඊළඟට තමා දෙවියෙකු යැයි වාද කරයි. ඔහුව පිළිගන්නා ලෙස කියයි. ජනතාව ඔහුව ප්‍රතික්ෂේප කරන්නෝය. ඔහු ආපසු යයි. ඔහුත් සමග ජනතාවගේ සියලු සම්පත් ඔහු පසුපසින් ඇදී යයි. ජනතාව හිස් අතින් අසරණ වෙති. නැවත ඔහු පැමිණ මිනිසුන්ව කැඳවයි. එවිට ඔවුන් ඔහුව විශ්වාස කරති. ඔහු අහසට අණ කරයි. එය වැසී වස්සවයි. පොළොවට අණ කරයි. එය ගස් කොළන් පැළවීමට සලස්වයි. ඔහු ජලය හා ගින්නද ර ගෙන එයි. ඔහුගේ ගින්න ජලයයි. ජලය ගින්නයි. මු:මින්වරු සෑම සලාතයක දීම ඔහුගේ අර්බුදයෙන් ආරක්ෂාව පැතිය යුතුය. ඔහුව මුණ ගැසීමෙන් වැළකිය යුතුය. ඔහුව මුණගැසීමට සිදුවුවහොත් ඔහු වෙනුවෙන් සුරතල් ක:ඊ හි මුල් කොටස කියවිය යුතුය. රසුල් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ තවදුරටත් මෙසේ කීහ. **කවරෙකු හෝ දුප්පාල් ගැන ආරංචි වුවහොත් ඔහුගෙන් ඇත් විය යුතුය. මිනිසෙක් ඔහු වෙතට පැමිණෙයි. ඔහු ඉදිරිපත් කරන සමහර සැක කටයුතු කරුණු නිසා ඔහුව මු:මින් යැයි සිතා අනුකරණය කරයි.** (අබුසවුද්)

ඔහු පොළොව මත දින හතලිහක් සිටී. ඒවායින් දිනයක් වසරක් මෙන් ද තවත් දිනයක් මාසයක් මෙන් ද තවත් දිනයක් සතියක් මෙන්ද වෙයි. අනෙක් දවස් අපේ දිනයන් මෙන් වෙයි. මක්කම හා මදිනාව හැර අනෙක් හැම ගමකටම යයි. ඊසා(අලෙයිහිස් සලාම්) තුමා පැමිණ ඔහුව සාතනය කරයි.

24. ස්වර්ගය හා නිරය දැන් තිබේ ද? එසේය. අල්ලාහ් මිනිසුන්ව මැවීමට පෙරම ඒවා මැවීය. ඒවා කිසිවිටක විනාශ නොවන්නේය. අල්ලාහ් තම දයාවෙන් ස්වර්ගය සඳහාම සමහරෙකු ව මැවුවේය. තම නීතිය අනුව නිරයට ම තවත් සමහරෙකු ව මැවුවේය. එක එකා කුමක් සඳහා මවනු ලැබුවෝ ද ඔවුන්ට ඒ මග ලිහිල් කරනු ලබන්නෝය.

25. කද්ද් හෙවත් පෙරමිණුම විශ්වාස කිරීමේ තේරුම කුමක්ද? සෑම යහපතක් හා අයහපතක්ම අල්ලාහ්ගේ මනාපය පරිදි ද, අභිමතය පරිදි ද සිදුවන්නේය. ඔහුට ප්‍රියමනාප දේය කරන්නේය. රසුල් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ කීහ. **නියතවශයෙන්ම අල්ලාහ් අහස් හි ද පොළොවෙහිද සිටින අයට දඬුවම් කරන්නේ නම් ඔවුන්ට අසාධාරණයක් නොවන අයුරින් දඬුවම් කරන්නේය. ඔවුන්ට ඔහු දයාව පහළ කරන්නේ නම් එය ඔවුන්ගේ යහ ක්‍රියාවලට වඩා අගනේය. නුඹ අල්ලාහ්ගේ මාර්ගයේ උහද් කන්ද තරම් වියදම් කළත් නුඹ කද්දරය හෙවත් පෙරමිණුම විශ්වාස කරන තෙක් නුඹට**

ලැබෙන දෑ නුඹෙන් ඇත් නොවන්නේය. නුඹට නොලැබෙන දේ නුඹට හිමි දෙය නොවන්නේයයි විශ්වාස කරන තෙක් අනුමත නොකරන්නේය. මේවායින් තොරව විශ්වාසයක් ඇතුළු මිය යන්නේ නම් නිරයට ඇතුල් වන්නෙහුය. (අප්‍රේල් 19 වන දින)

කඳුර් පිළිබඳ විශ්වාසය කරුණු හතරකින් යුක්තය. 1. අල්ලාහ් සෑම දෙයක්ම සම්පූර්ණයෙන්ද විස්තරාත්මකව ද දන්නා බව විශ්වාස කිරීම. 2. අල්ලාහ් ඒවා ලවිනුල් මහ්නුල්හි ලියා ඇති බව විශ්වාස කිරීම රසුල් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ කීහ. "අල්ලාහ් අහස් හා පොළොව මැවීමට වසර පහක් දහසකට පෙරම මැවීම් පිළිබඳ සැලැස්ම ලියා තිබූ කල්ද. (මුස්ලිම්) 3. කිසිවෙකුගෙන් බාධා කර වැළැක්විය නොහැකි වූ ඔහුගේ ප්‍රියමනාපය ද කිසිවක් විසින් නොහැකි තත්වයට පත් කළ නොහැකි ඔහුගේ ශක්තිය ද විශ්වාස කිරීම. ඔහු ප්‍රියමනාප වූ (සිත) දේ සිදුවෙයි. ඔහුගේ ප්‍රියමනාපය නොමැතිව කිසිවක් සිදු නොවේ. 4. සියළු දෑ මවන්නා අල්ලාහ්ය. ඔහු හැර අනෙක් සියල්ල ඔහුගේ මැවීමයි.

26. මැවීමට මෙහි හා ප්‍රියමනාප (සිත) ඇත් ද? එසේය. මිනිසාට ප්‍රියමනාපයද, පොද්ගලික කැමැත්තද ඇත. එහෙත් ඒවා අල්ලාහ්ගේ ප්‍රියමනාපයෙන් වෙන් වන්නේ නැත. අල්ලාහ් මෙසේ කියයි:- අල්ලාහ් ප්‍රියමනාප වූ දෙයක් හැර නුඹලා ප්‍රියමනාප නොවන්නෙහුය. රසුල් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ කීහ. "නුඹලා යහපත් ක්‍රියා කරනු, සෑම දෙයක්ම ඒවා කුමක් සඳහා මවනු ලැබුවේ ද එය කිරීමට උදව් කරනු ලබයි. (බුහාරි, මුස්ලිම්)

අල්ලාහ් හොඳ නරක වෙන් වශයෙන් දැන ගැනීමට අපට විවක්ෂණ බුද්ධියද, ශ්‍රවණ හා දෘෂ්‍ය ඉන්ද්‍රියන් ද ලබා දුන්නේය. සොරකම් කර අල්ලා එය මා කෙරෙහි ප්‍රියමනාප වූයේ යැයි කියන්නා බුද්ධිමතෙකු නොවේ. මේ වදන මිනිසුන්ට කී පමණින් ඔවුහු ඔහුට ක්ෂමාව නොදෙති. නුඹට දඬුවමක් අල්ලාහ් මනාප විය යැයි කියා ඔහු දඬුවම් කරනු ලබයි. කඳුර් නම් පෙරමිණුම හේතු දැක්වීම යුද්ධ නොවේ. අල්ලාහ් මෙසේ කියයි:- අල්ලාහ් ප්‍රියමනාප වූයේ නම් අපි ද අපේ මුතුන් මිත්තෝද ආදේශ නොකරන්නෙමු" අපි කිසිම දෙයක් හරාම් නොකරන්නෙමුයි මුෂර්කවරු ප්‍රකාශ කරති. මොවුන්ට පෙර සිටියවුන්ද බොරු කරමින් සිටියේ මෙසේය.

27. ඉහ්සාන් යනු කුමක් ද? ඉහ්සාන් ගැන විමසූ අයෙකුට රසුල් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පිළිතුරු දුන්හ. නුඹ අල්ලාහ්ව දකින්නා සේ ඔහුට නැමදුම් ඉටු කිරීමයි" නුඹ ඔහුව නොදැක්කද ඔහු නුඹව බලයි. (මුස්ලිම්) ඉස්ලාම් දහමේ පියවරවල් තුන අතුරින් එයම උසස් වන්නේය.

28. තව්හීද් හි කොටස් කීයක් වෙයිද? එහි කොටස් තුනකි 1. තව්හීදුර් රුබුබ්බියා, අල්ලාහ්ගේ (මැවීම්, පණ ගැන්වීම ආදී) ක්‍රියාවන්හි ඔහුව ඒකීයත්වයට පත් කිරීම, දේව ප්‍රතික්ෂේපකයින් නඩිතුමාගේ පැමිණීමට පෙරම මෙය පිළිගෙන සිටියහ. 2. තව්හීදුල් උලුහීය් (සලාතය, භාර හා සඳකා ආදී නැමදුම්වලදී අල්ලාහ්ව ඒකීයත්වයට පත් කිරීම" නැමදුම් වනාවත් වලදී අල්ලාහ් ව ඒකීයත්වයට පත් කිරීම සඳහාම රසුල්වරුන් එවනු ලැබූහ. දහම් පහළ විය. 3. තව්හීදුල් අස්මාලා වස්සිගාත් අල්ලාහ් ද ඔහුගේ දුතයා ද අල්ලාහ්ට පැවරූ ලස්සන ශුද්ධ නාමයන් හා උස් වූ ගුණාංගයන් ද අර්ථ විකෘති නොකර හිස් දෙයක් නොකර ඒ අයුරින්ම - පිළිගැනීමයි.

29. 'වලි' යනු කවරෙක් ද? වලි යනු අල්ලාහ්ට බිය වූ යහපත් ගැත්තන් වූ මුස්ලිම් වරුන්ය. අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි. 'නියත වශයෙන්ම අල්ලාහ් ගේ සෙනෙහෙවන්තයින්ට බියක් ද නැත. ඔවුහු දුකට ද පත් නොවෙති. ඔවුහු විශ්වාස කළවුන් ලෙස ද දේව බිය ඇත්තවුන් ලෙස ද සිටිති.' රසුල් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ කීහ. 'මගේ වලි අල්ලාහ්ව මුස්ලිම් වරුන්ගෙන් සැදැහැවන්නයින් ද වෙති. (බුහාරි, මුස්ලිම්)

30. නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමන්ගේ මිත්‍රයින් කෙරෙහි අපගේ යුතුකම කුමක් ද? ඔවුන්ට ආදර කිරීමත් ඔවුන් ගැන තෘප්තිමත් වන ලෙස ප්‍රාර්ථනා කිරීමත්ය. අපගේ සිත ද දිව ද ඔවුන් පිළිබඳව දොස් සිතීමෙන් හෝ දොස් කීමෙන් පිරිසිදු කර ගැනීම හා ඔවුනතර ඇති වූ ප්‍රශ්න (ගැටුම්) පිළිබඳව වැරදි අදහස් ඇති කර ගැනීමෙන් වැළකීමත්ය.



ඔවුහු පව්වලින් ආරක්ෂාව ලැබුවන් නොවෙති. එහෙත් ඔවුහු දහමේ කරුණක් විමර්ශනය කර යම් තීරණයක් ඇති කර ගතහොත් ඔවුන්ගේ තීරණය නිවැරදි නම් ඔවුනට විපාක දෙකක් හිමිවෙයි. වැරදි නම් ඔවුන් කළ විමර්ශනය සඳහා ඔවුනට එක විපාකයක් ඇත. ඔවුන්ගෙන් යම් වැරදි සිදුවුවහොත් එය මකාදමන තරම් සුවිශේෂනයන් ද ඔවුන් තුළ දක්නට ලැබුණි. ඔවුන්ගෙන් එකිනෙකා අතර තරාතිරම වෙනස් වේ. ඔවුන්ගෙන් ඉතාමත් සුවිශේෂවත්තයා **අඩුකර, උමර්, උස්මාන්, අලි, තල්හා, සුබයිර්, අබ්දුර් රත්මාන් ඉබ්නු අව්ල්, සඅද් බින් අබ් වක්කාස්, සර්ද් බින් සයිද්, අඩු උබයිදා බින් පර්රාන්** ඔවුන්ගෙන් පසු අනෙක් මුආපීර්වරුන් පසුව බද්ර් යුද්ධයට සහභාගි වූ මුආපීර්වරුන් හා අන්සාරිවරුන් පසුව අනෙක් අන්සාරිවරුන් පසුව අනෙකුත් සහාධාරුවන්ය. රසුල් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමෝ **‘මගේ මිතුරන්ට නොබනිනු’ ‘මගේ ආත්මය කවරෙකු සතු වෙයිද ඔහු මත දිවුරා කියමි. නුඹලාගෙන් එකෙක් උහද් කන්ද තරම් වියදම් කළ ද ඔවුන් වියදම් කළ එක පතක්’** (අත් දෙක එකට ලං කර අරගන්නා ප්‍රමාණය) හෝ **‘පත් හාගයක් තරම් හෝ විපාකයක් ලබා නොගන්නේය.** (ඔහර, මුස්ලිම්) තවද පැවසුවේය. **‘කවරෙකු මාගේ මිතුරන්ට බනින්නේ ද, ඔහු හට අල්ලාගත් ඔහුගේ මලාඉකාවරුන් හා සියළු පනයිත්ගේ ඡාපය ඇති වේ.** (චරාහ්)

31. රසුල් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ට ප්‍රශංසා කිරීමේදී එතුමන්ට හිමි තත්ත්වය ඉක්මවා යා හැකි ද? මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් අල්ලාගේ මැවීම් අතර ඉතා ශ්‍රේෂ්ඨ කෙනෙක් යන්නෙහි කිසිදු සැකයක් නොමැත. එහෙත් කිතුණු හක්කිකයිත් මර්යම්ගේ පුත් ර්සා (අලෙයිහිස් සලාම්) තුමාණන්ව සීමාව ඉක්මවා ප්‍රශංසා කළා සේ ප්‍රශංසා කිරීමෙන් වැළකිය. මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් පැවසූහ. **‘කිතුණු හක්කිකයිත් මර්යම්ගේ පුත් ර්සා (අලෙයිහිස් සලාම්) තුමාණන්ව සීමාව ඉක්මවා ප්‍රශංසා කළා සේ නුඹලා මාව ප්‍රශංසාවට ලක් නොකරනු. මා ඔහුගේ ගැත්තෙකි. මම අල්ලාගත්ගේ ගැත්තෙකු හා දුතයෙකු යැයි නුඹලා කියනු. (ඔහර)**

32. පුස්තකය ලැබූ අය මු:මින්වරුද? යුදෙව්වන්ද කිතුණුවන්ද අනෙකුත් හක්කිකයිත් මු:මින්වරු නොවෙති. ඔවුහු ඔවුන්ගේ දහම්වල නිවැරදි මූලධර්මයන් පිළිපැද්දත් එය එසේමය. මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ව නබිවරයා ලෙස එවූ පසුව ඔවුන් තම පැරණි දහම අත්හැර ඉස්ලාමය නොපිළිගත්තේ නම් **ඔවුන්ගෙන් එය පිළිගනු නොලැබේ. ඔවුහු පරලොවදී පාඩු ලද්දෝ වන්නෝය. මුස්ලිම්වරයෙකු ඔවුහු දෙවියන් ප්‍රතික්ෂේප කළ අයෙකු යැයි විශ්වාස නොකළහොත් හෝ ඔවුන්ගේ දහම වැරදි එකක් යන්නෙහි සැකයක් උපදවා ගතහොත් හෝ ඔහුද දේව ප්‍රතික්ෂේපකයකු යැයි අල්ලාග් හා ඔහුගේ දුතයාණන් දුන් තිත්දවට මොහු පටහැනිව කටයුතු කරන්නේ ද ඔහුට පොරොන්දු වූ ස්ථානය නිරයේ ගින්නයි. රසුල් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පැවසූහ. **‘මුහම්මද්ගේ ආත්මය කවරෙකුගේ අතේ ඇත්ද ඔහු මත දිවුරා කියමි. මෙම සමූහයා අතර යුදෙව්වෙක් හෝ කිතුණුවෙක් හෝ මා ගැන ආරංචි වී මාව විශ්වාස නොකරයි ද ඔහු තීරයට යන්නේය.** (මුස්ලිම්)**

33. කාෆිර්වරුන්ට අසාධාරණ කළ හැකිද? යුක්තිමත්ව ක්‍රියා කිරීම අණි වාර්ෂය වන අතර අසාධාරණ කිරීමෙන් තහනම් කර ඇත. අල්ලාහු තආලා පවසයි. **නියතවශයෙන්ම නුඹලා යුක්තියෙන් හා උපහාරව ක්‍රියා කරන මෙන් අල්ලාග් නුඹලාහට අණ කරයි. රසුල් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ අල්ලාග් මෙසේ පැවසූ බව ප්‍රකාශ කරනු ලැබේ. **‘අසාධාරණ කිරීම මා කෙරෙහි තහනම් කළෙමි. නුඹලාටද නුඹලා අතර අසාධාරණ කර ගැනීම තහනම් කළෙමි. නුඹලා අසාධාරණකම් කර නොගනු.** (මුස්ලිම්)**

නියතවශයෙන්ම වනිශ්වය දිනයේ අයුක්තියට ලක්වූ පුද්ගලයා අයුක්තිය කළ පුද්ගලයාගේන පලි ගනීයි. නබි(සල්)තුමාණන්,බන්කොලොත්කරුවා කවුරුන් දැයි නුඹලා දන්නෙහු ද? **යනුවෙන් ඇසුවේය.එවිට ඔහුගේ මිත්‍රයින්,අපගෙන් බන්කොලොත්කරුවා යනු කවරෙකුට දීර්ගමු(මුදල්) හා බන සමුපත් නොමැත්තේ ද ඔහුමය.යනුවෙන් පිළිතුරු දුන්නේය.එවිට නබි(සල්)තුමාණන් පැවසුවේය.මාගේ සමූහයේ බන්කොලොත්කරුවා යනු, ඔහු**

විනිශ්චය දිනයේ ඔහුගේ සලාතය, උපවාසය, හා සකාතය රැගෙන පැමිණේ.පසුව ඔහුට එරෙහිව සමහරු පැමිණ ඔහු බැන වැදුනු බව,දොස් පැවරූ බව,අන් අයගේ ධන මුදල් විනාශ කළ බව,අන් අයගේ රුධිර ගැලූ බව හා පහර දුන් බව වොදනා එල්ල කරයි. එසේ වොදනා එල්ලකළවුන් හට ඔහුගේ යහ ප්‍රතිඵලයන් දෙනු ලැබූකවද ඔහුගේ යහ ප්‍රතිඵල,වොදනාවන් හිලවු කිරීමට පෙර නිම වුයේ නමු,ඔවුන්ගේ අයහා ප්‍රතිඵල ඔහු මත දමා නිරයට විසිකරනු ලැබේ. (මුස්ලිම) විනිශ්චය දිනයේ එකිනෙකා පලිගෙන හිලවු කිරීම මනුෂ්‍යයින් අතර පමණක් නොව අන් සත්වයින් අතර ද සිදුවේ.

34. බිද්අන් යනු කුමක් ද? ඉබ්‍රහිම රජ්බ (රහ්මතුල්ලාහි අලෙයිහි) පවසයි. ෂරීෆාහ්වෙ(දහමෙ)හි කිසිම මුලාශ්‍රයකට සම්බන්ධ නොවන අළුතෙන් ඇතිකරගත් වත්පිළිවෙත්ය ෂරීෆාහ්වෙහි එයට යම් මුලාශ්‍රයක් ඇත්නම් භාෂිතයෙන් එය අළුතේ දෙයක් වුවද ආගමික වශයෙන් එය අළුතේ (බිද්අන්) දෙයක් නොවන්නේය.

35. දහමෙ හොද බිද්අන් නරක බිද්අන් යැයි දෙකක් ඇත් ද? ආගමික වශයෙන් බිද්අන් හැම එකක්ම අල්-කුර්ආනයේ හෙළා දැක ඇත. රසුල් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ කීහ. **කවරෙකු හෝ අප දහමේ නැති දෙයක් ඇති කළහොත් එය ප්‍රතික්ෂේප කෙරෙන්නේය.** (බුහාර් මුස්ලිම) තවදුරටත් මෙසේ ද පැවසූහ. **අලුතින් ඇතිකළ හැම දෙයක්ම බිද්අන් වන්නේය. බිද්අන් හැම එකක්ම මංමුළාවකි.** (අහමද) ඉමාම් මාලික් (රහ්මතුල්ලාහි අලෙයිහි) දහම සම්බන්ධ බිද්අන් ගැන පහත සඳහන් පරිදි පැවසීය. කවරෙකු හෝ හොද යැයි සිතා ඉස්ලාමයෙහි අළුතේ දෙයක් ඇති කළහොත් ඔහු මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ට තම දුත මෙහෙවරේ කුමන්ත්‍රණය කළ බව අදහස් කළ අයෙකු වන්නේය. මන්ද අල්ලාහු තආලා පවසයි. **අද දවසේ නුඹලාට නුඹලාගේ දහම මම සම්පූර්ණ කළෙමි. මගේ දයාව නුඹලාට සම්පූර්ණ කළෙමි.**

භාෂාමය අදහසින් බිද්අනයට ප්‍රශංසා කරන සමහර හදිස් ඇවිත් ඇත. ඒවා ආගමේ හිබේ අත් හැරුණු සමහරක් නැවත කරන මෙන් දිරිගන්වන හදිසයන්ය. **කවරෙකු හෝ ආගමික යම් යහපත් ක්‍රියාවක් ආරම්භ කළහොත් ඔහට එහි ප්‍රතිඵලය ද එයට පසු එය කරන අයගේ ප්‍රතිඵල ද ලැබෙයි. ඔවුන්ගේ ප්‍රතිඵලවලද අඩුවක් නොවේ.** (මුස්ලිම) උමර් (රලියල්ලාහු අන්හු) තුමාණන්ගේ තරාවන් සලාතය සම්බන්ධයෙන් -මෙය හොද බිද්අනයකි- යන වදන ද මෙම ගණයට අයත් වේ. මන්ද තරාවන් සලාතය රසුල් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් රාහු තුනක් ඉටු කළේය. තවද මෙය ඉටු කරන මෙන් පොලඹුවේය. පසුව මෙය අනිවාර්යය වේ යන බිසෙන් අත්හැරෙයේය. පසුව උමර් (රලියල්ලාහු අන්හු) තුමාණන්ගේ කාලයේ ඔහු මිනිසුන් රැස්කර නැවතත් තරාවන් සලාතයේ මෙහෙය වුනේය.

36. කුහකකම කී වැදැරැම් වේ ද? දෙකකි.

1. ප්‍රතිපත්තියට සම්බන්ධ වුවකි (මහා කුහකය). දේව ප්‍රතික්ෂේපය සිතේ සගවාගෙන ඉස්ලාමය පිටතට පෙන්වීමයි. මෙය මිනිසාම මිනිසාව ඉස්ලාමයෙන් ඉවත ලයි. මේ තත්ත්වයෙන්ම කෙනෙකු මිශ්‍රිතයහොත් ඔහු කුර්ථිම මිශ්‍ර යන්නේය. අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි. නිශත වශයෙන්ම මුනාෆික්වරු නිරයේ පහළම තට්ටුවේ සිටින්නෝය අල්ලාහ්ව ද මු:මින්වරුන්ව ද රැවටීමට උත්සාහ දැරීම මු:මින්වරුන්ව සමච්චලයට ලක්කිරීම මුස්ලිම්වරුන්ට වරුද්ධව කාෆිර්වරුන්ට සහාය දීම තම යහපත් ක්‍රියා තුළින් ලෝකික අවශ්‍යතා අපේක්ෂා කිරීම ඔවුන්ගේ ගුණාංගයන්ගෙන් කීපයකි.

2. ප්‍රායෝගික (ක්‍රියාකාරී) කුහක කම (කුඩා කුහකය) :- මෙම ක්‍රියාව තුළින් මිනිසා ඉස්ලාමයෙන් ඉවත නොවුව ද, මෙයට පාපකෂමා නොඅයැදීමෙන් මහා කුහකයට ඇතුලු විය හැක. බොරුකීම පොරොන්දු කඩ කිරීම ගිවිසුම් කඩකිරීම හා විශ්වාසයට ද්‍රෝහිකම් කිරීම යනාදිය ඔවුන්ගේ ලක්ෂණයන්ය. ඒවායින් කිසිම ගුණාංගයක් නුඹ තුළ ඇති නොවී වගබලා ගත යුතුය. කුහක කමට බිසෙන් සිටීම මුස්ලිම්වරයෙකුගේ වගකීමකි. සහාබිවරු කුහකකමට බිසෙන් සිටියහුය. ඉබ්‍රහිම අබි මුලෙකා (රහ්මතුල්ලාහි අලෙයිහි) මෙසේ පැවසීය. සහාබිවරුන්ගෙන් තිස්දෙනෙකුම මම මුණ ගැසුනෙමි. ඔවුහු හැම කෙනෙක්ම තමන් තුළ



කුහකකම ඇතිවීම පිළිබඳව බියෙන් පසු වුහ. ඉබ්‍රාහිම අත්තයියම් (රත්මතුල්ලාහි අලෙයිහි) මෙසේ ප්‍රකාශ කරයි: මගේ කතාව මගේ පැවත්මත් සමග සසඳන විට මම බොරුකාරයෙක් වෙදෝ යැයි බියවෙමි. හසනුල් බස්රතුමා මෙසේ පැවසීය. කුහක කමට බියවන්නේ මු:මින්ය. කුහකයා එයට නොබියව සිටි උමර් (රලියල්ලාහු අන්හු) තුමා හුදෙයිතා (රලියල්ලාහු අන්හු) තුමාගෙන් අල්ලාහ් මහ දිවුරා ඔබගෙන් අසමි රසුල් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලමි) තුමාණන් මාවත් මනාගික් කෙනෙකු යැයි ඔබට පැවසුවේදැ? යි විමසුහ. එවිට ඔහු නැතැයි පවසා මින්මතු මම කිසිවෙකු පිරිසිදු වන්නයිත් යැයි නොකියමියි පැවසීය.

37. අල්ලාහ් සතුව මහා පාපයන් ලෙස සැලකෙන්නේ කුමක් ද? අල්ලාහ්ට ආදේශ කිරීමයි අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි. **නියත වශයෙන්ම ආදේශ කිරීම මහා අසාධාරණයකි** රසුල් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලමි) තුමාගෙන් **පාපයන්ගෙන් ලොකුම පාපය කුමක් දැ? යි අසනු ලැබූ විට අල්ලාහ් නුඔව මහා ඇති තත්වයෙන් ඔහුට ආදේශ කිරීමයි යැයි පිළිතුරු දුන්නේය.** (ඉහාර් මුස්ලිම)

38. ආදේශ කිරීම කී වැදෑරුම් ද? දෙවැදෑරුම් වෙති.

1.- ඉස්ලාමයෙන් ඉවත් කෙරෙන මහා ආදේශය :- එය අල්ලාහ් ක්ෂමා නොකරන්නේය. අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි. **නියත වශයෙන්ම අල්ලාහ් ඔහුට ආදේශ කිරීම ක්ෂමා නොකරයි. අනෙක්වා ඔහු මනාප අයට ක්ෂමා කරයි. මෙහිදී ආදේශ කිරීම සිව්වැදෑරුම් වෙයි.** 1. ප්‍රාර්ථනා වෙදී ආදේශය 2. අරමුණේ ආදේශය 3. වත්පිලිවෙන්වල ආදේශය 4. ආදරය කිරීමෙහි ආදේශය අල්ලාහ්ට ආදරය කරන්නා සේ තවත් කෙනෙකුට ආදරය කිරීම

2.- කුඩා ආදේශය:- මෙය කරන්නා ඉස්ලාමයෙන් ඉවත් නොකෙරෙයි. මෙය දෙවැදෑරුමක් වෙති. **(අ) ඛාතිර :-** එය වචන හා සම්බන්ධ වෂයක් වන අල්ලහ් හැර අන් දෙයක් මත ද්විරීම. අල්ලහ් සිතන දෙය ද නුඔ සිතන දෙය ද ක්‍රියා වේ. යනුවෙන් පැවසීම. හෝ ක්‍රියාව හා සම්බන්ධ වෂයන්එනම දුක් කරදර දුරුවීම සඳහා නුල් පැලදීම. සුහ අසුහ නිමිති බැලීම.

(ආ) අහසන්තර :- මෙය සිතීම,අදිෂ්ඨානය හා ඇල්මෙ යි ඇතිවන මීරකයන්එනම මුතිවචාව වැනි දේවල් ය.

39. මහා 'මීරක්' හා කුඩා මීරක් අතර වෙනස කුමක්ද? මහා මීරක් කළ තැනැත්තා ඉස්ලාමයෙන් ඉවත් කරනු ලබන්නේය. නිරයේ සදාකාලිකව දමනු ලබන්නේය. එහෙත් කුඩා මීරක් කරන්නා ඉස්ලාමයෙන් ඉවත් කරනු නොලබයි. නිරයේ සදාකාලිකව දමනු ලබන්නෝද නැත. මහා මීරක් සියලුම කුසල් මකා දමන්නේය. එහෙත් කුඩා මීරක් කුමන යහ ක්‍රියාවකට සම්බන්ධ වූයේ ද එය පමණක් මකා දමයි. කුඩා මීරක් අල්ලාහ්ගෙන් ක්ෂමාව අයැදීමෙන් පමණක් ක්ෂමා කරනු ලබන්නේ ද? එසේ නැතිව අල්ලාහ් මනාප වුවහොත් ඔහු කැමැත්තෙන්ම ක්ෂමා කරයි ද? යන්න මත හේදයට තුඩුදෙන කරුණකි. කෙසේ වෙතත් කුඩා මීරක් ද හයානකය.

40. මෙයින් ආරක්ෂා විමට මගක් ඇත් ද? එසේ කටයුතු කළහොත් එයට ප්‍රතිකර්මයක් ඇත් ද? මුණිවිචාවෙන් ආරක්ෂාවීමට යහක්‍රියාමගින් අල්ලාහ්ගේ තෘප්තිය ලබාගැනීමට අපේක්ෂා කළ යුතුය. ඒ සඳහා අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කළ යුතුය. රසුල් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලමි) තුමා මෙසේ ප්‍රකාශ කළහ. **'මිනිසුනි' නුඔලා මෙම ආදේශය ගැන බිය වනු එය කුහුඹුවෙකු ගමන් කරනවාට වඩා ඉතා අදෘෂ්‍යමානයයි. එවිට එතුමාගෙන් කුහුඹුවෙකු ගමන් කරනවාට වඩා එය සැගවුණ (අදෘෂ්‍ය) දෙයක් නම් එයින් අප ආරක්ෂා වනුයේ කෙසේදැයි ප්‍රශ්න කරනු ලැබිය (අල්ලාහුමිම ඉන්නා අදාදබික මින් අන්-නුෂර්ක බික මෙයිඅන් න:ලමහු වනස්ත:ගිරු:ක ලිමාලා න:ලමු)** (අහ්මද)

තේරුම:- යා අල්ලාහ් අපි දැනුවත්ව නුඔට ආදේශ කිරීමෙන් නුඔෙන් ආරක්ෂාව පතමු. අපි නොදන්නා දෑ වෙනුවෙන් නුඔෙන් ක්ෂමාව අයදින්නෙමුයි නුඔලා පවසනු යැයි පිලිතුරු දුන්හ. අල්ලාහ් නොවන දෑ මත දිවුරුවහොත් එය පිලිබඳ ප්‍රතිකර්මයක් වශයෙන් රසුල් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලමි) තුමා පහත සඳහන් පරිදි පැවසුහ. එනම් **'ලාහ්' උස්සා මත දිවීරුවහොත් ඔහු ලා ඉලාහ ඉල්ලල්ලාහ් යැයි කිව යුතුය.** (ඉහාර් මුස්ලිම)

ගුහදෝෂ බැලීමට ප්‍රතිකර්ම සඳහා රසුල් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ පහත සඳහන් පරිදි පැවසූහ. **කවරෙකුට හෝ නරක අපලයක් යම් අවශ්‍යතාවක් බාධා කළේ නම් ඔහු ආදේශ කළේය. එවිට එයට ප්‍රතිකර්මය කුමක්දැයි විමසින. එවිට එතුමාණෝ (අල්ලාහුමීම් ලා හයිර් ඉල්ලා හයිරැක. වලා හයිර් ඉල්ලා හයිරැක. වලා ඉලාහ හයිරැක)**

(අහමද)

තේරුම:- යා අල්ලාහ් නුඹෙන් එන යහපතට වඩා යහපතක් නැත. නුඹේ මනාපයෙන් තොරව කිසිම අපලයක් කිසිවක් නොකරයි. නුඹ හැර වෙනත් දෙවියෙක් නොමැතැ යි ප්‍රකාශ කළහ.

41. කුෆර් (දේව ප්‍රතික්ෂේපය) කී වැදෑරුම් වෙයිද? - දෙවැදෑරුම් වෙයි.

1- (ඉස්ලාමයෙන් බැහැරවීම) මහා කුෆරය. එය පස්වැදෑරුම් වෙයි. **1.** බොරු කිරීම **2.** සැබෑ කිරීමත් සමග ආබිම්බරය පෙන්වීම **3.** සැක කිරීම **4.** නොසලකා හැරීම **5.** කුහක කම

2- කුඩා කුෆරය මෙය මුස්ලිම්වරයෙකු ඝාතනය කිරීම ආදියෙන් සිදුවිය හැකි දැය මෙයින් ඉස්ලාමයෙන් පිටමං නොවෙයි.

42. භාරවීමේ නීතිය කුමක් ද? රසුල් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ භාරවීම පිළිතුල් කළහ. **එය කිසිදු යහපතක් ගෙන නොඑන්නේයැයි පැවසූහ.** (බුහාරි)

මෙය අල්ලාහ් වෙනුවෙන් පිරිසිදු වෙනනාවෙන් භාරවීමය. අල්ලාහ් වෙනුවෙන් භාරනොවී වලිවරුන් හා සොහොන්වලට භාරවීම හරාම්(හහනම්)ය එය ඉටු නොකළ යුතුය.

43. ශාස්ත්‍රකරුවන් වෙත යාමේ නීතිය කුමක් ද? මෙය තහනම් ය. කවෙරෙකු හෝ ඔවුන් වාදකරන සැගවුණ දැනුම සැබෑ නොකර යම් යහපතක් හා ප්‍රයෝජනයක් බලාපොරොත්තුවෙන් යන්නේ ද, දින හතලිහක සලාතය පිළිගනු නොලබන්නේය. රසුල් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පැවසූහ. **කවරෙකු හෝ ශාස්ත්‍රකරුවෙකු වෙත ගොස් යම් දෙයක් ගැන ඇසුවොත් ඔහුගේ රාත්‍රී හතලිහක සලාතය පිළිගනු නොලැබේ** (මුස්ලිම්) ඔහු වෙත ගොස් ඔවුන් වාදකරන සැගවුණ දැනුම සැබෑ යැයි පිළිගතහොත් මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාගේ ආගම ප්‍රතික්ෂේප කළේය. **කවරෙකු හෝ ශාස්ත්‍ර කරුවෙකු ළඟට පැමිණ ඔහු කියන දෙය සැබෑ කළහොත් මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්)ගේ ආගම ප්‍රතික්ෂේප කළේය.** (අබු දවුද්)

44. තාරකා මුල්කරගෙන වැස්ස සෙවීම කුඩා හෝ ලොකු මිනිසෙක් වනුයේ කවදාද? කවරෙකු හෝ අල්ලාහ්ගේ මනාපයෙන් තොරව වැස්ස වැස්සවීමේ හැකියාව තරුවලට ඇතැයි විශ්වාස කිරීම මහා මිර්කය අල්ලාහ්ගේ මනාපය පරිදි වැස්ස වසී වැස්ස වැසීමට තරුව හේතුවක් විය. එම තරුව පායන විට වැස්ස වැසිය යුතු යැයි අල්ලාහ් සැලසුම් කළේය. යි විශ්වාස කිරීමත් පාපයකි. එය කුඩා මිර්කය එකකි. මන්ද කිසිදු හේතුවකින් තොරව තරුව හේතුවක් කර ගත්තේය. එහෙත් කාලය දැන ගැනීමටත් වැසි වසින කාලය දැන ගැනීමටත් තරු සාධකයක් ලෙස භාවිතා කර ගැනීම වරදක් නොවේ.

45. මුස්ලිම් නායකයා විෂයෙහි අපගේ යුතුකම් කවරේද? මනාප අමනාප හැම අවස්ථාවකට ඔහුට අවනතවීම අපේ යුතුකමයි. ඔවුන් අසාධාරණ කළ ද ඔවුන්ට විරුද්ධව කුමන්ත්‍රණ නොකළ යුතුය. ඔවුන්ට විරුද්ධව ප්‍රාර්ථනා නොකළ යුතුය. ඔවුන් සෘජු මග යාමට ද සුදුනන් වීමට ද ප්‍රාර්ථනා කළ යුතුය. ඔවුන් පාප ක්‍රියාවක් සඳහා අණ නොකරන තෙක් ඔවුන්ට අවනත විය යුතුය. පාපයන්හි ඔවුන්ට අවනත නොවිය යුතුය. රසුල් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ කීහ. **නුඹට පිටට පහරදුන්න ද නුඹේ වස්තුව පැහැරගෙන ලැබුව ද නායකයාට අවනත වනු** (මුස්ලිම්)

46. අල්ලාහ්ගේ අනුමැතිය හා තහනම පිළිබඳව (හික්මත්) අරමුණ ගැන ඇසිය හැකි ද? ඔව් ඇසිය හැකිය. තම විශ්වාසය වර්ධනය කර ගැනීම සඳහා ඇසිය හැක. එසේ නොමැතිව එය දැනගෙන පසුව විශ්වාසයකමේ හෝ යහපත් ක්‍රියාකිරීමේ අරමුණෙන් නොඇසිය යුතුය. කිසිම ප්‍රශ්න කිරීමකින් තොරව ඒ අන්දමින්ම විශ්වාස කිරීම විශ්වාසයෙන් අවනතවීමෙන් උසස් භාවය පෙන්වුම් කරන්නකි සහාබිවරුන්ගේ විශ්වාසය එසේම විය.



47. නුඹට යම් යහපතක් සිදුවුවහොත් එය අල්ලාහ්ගෙන් පැමිණී දෙයකි. යම් අයහපතක් සිදුවුවොත් එය නුඹෙන් පැමිණී දෙයකි. යන කුර්ආන් වැකියේ තේරුම කුමක් ද? මෙතැනදී යහපත ගැන මනාපවීම නිමත් නැමැති දයාවයි. අයහපත යනු පරීක්ෂණයයි. සියල්ල අල්ලාහ්ගෙන්ම සිදුවන්නේය. යහපත අල්ලාහ් වෙත භාර කෙරෙයි මන්ද ඒ යහපත මගින් අල්ලාහ්ම උදව් කළේය. අයහපත ඔහු දන්නා යම් සියුම් කටයුත්තක් සඳහා මැවීය. ඒ අනුව එය ඔහුගේ යහ ක්‍රියාවකි. මන්ද ඔහු අයහපතක් නොකරන්නේය. රසුල් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ කීහ. **‘යහපත් සියල්ල නුඹ සතු වීම ඇත. අයහපත නුඹ ලග නොමැත’** (මුස්ලිම) ගැන්තන්ගේ ක්‍රියාවන් අල්ලා විසින් මවනු ලැබූ අතර මිනිසුන්ගේ උත්සාහය ද වන්නේය. අල්ලාහ් මෙසේ මෙසේ ප්‍රකාශ කරයි.

කවරෙකු (තමා විසින් දන්) දී බිය හක්තියෙන් කටයුතු කර යහපත් දැ සැබෑ කරන්නෝද ඔහුට අපි සවර්ගයේ මාවත පහසු කරන්නෙමු. කවරෙකු මසුරුකම් කරමින් අල්ලාහ්ගෙන් තමාට කිසිවක් අවශ්‍ය නැතැයි සිතන්නේද (නිරයේ) මාර්ගය පහසු කරන්නෙමු.

48. කෙනෙකු නම් කර ‘ඡහීද්’ යැයි කිව හැකිද? කෙනෙක් තවත් කෙනෙකුට ‘ඡහීද්’ යනුවෙන් කීම ඔහු ස්වර්ග වැසියෙක් යැයි කීම හා සමානය. රසුල් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා විසින් යම් කෙනෙකු නම් කර ඔහු ස්වර්ග වැසියෙක් හෝ නිරයේ වැසියෙක් යැයි කිවහොත් හැර පුද්ගලයෙකු නම් කර ඔහු ස්වර්ග වැසියෙක් හෝ නිරයේ වැසියෙක් යැයි තීරණය නොකළ යුතු බව සුන්නත් වල් පමාඅත් වරුන්ගේ ප්‍රතිපත්තියයි. මන්ද යම් මිනිසෙකුගේ යථාර්තය සැඟවුණ දෙයකි. යහපත් ක්‍රියා ඒවායේ අවසානය අනුවම ඔහු කුමන තත්ත්වයේ මිය ගියේ ද ඔහුගේ අරමුණ කුමක් වී ද යන්න අපි නොදනිමු. අල්ලාහ් පමණක් ඒවා ගැන දනී. එහෙත් යහපත කළ තැනැත්තාට ස්වර්ගය හිමිවිය යුතු යැයි බලාපොරොත්තු වෙමු. අයහපත කළ තැනැත්තා නිරයට යා වි යැයි බියවෙමු.

49. මුස්ලිම් වරයෙකු බලා ‘කාෆිර්’ යැයි තීරණය කළ හැකිද? මුස්ලිම්වරයෙකුගෙන් කුරුරු ‘ඡිර්ක්’ නිඟාක් යනාදිය ප්‍රසිද්ධියේ නොමැතිව ඔහුව කාෆිර් කියා හෝ මුෂරික් කියා හෝ මුනාෆික් කියා හෝ තීරණය කිරීම හොඳ නැත. ඔහුගේ අභ්‍යන්තරය අල්ලාහ්ටම භාර කරමු.

50. ‘කැබා’ නොවන දේවල් පැදකුණු කළ හැකි ද? පොළොවේ තවාර් කිරීමට අනුමත එකම ස්ථානය කැබාවයි. එය හැර වෙන කිසිවක් නොමැත. වෙන කිසිවක් (එය කොතරම් උසස් වුවත්) කැබාවට සම නොකළ යුතුය.

සීත හා සම ඛන්ධ අමලයන් (ක්‍රියාවන්)

අල්ලාහු තආලා සීත මවා එය කණ්ඩායමේ නායකයෙකු ලෙස දැරීමේදී අංගයන් එහි සේනාව බවට ද පත්කළේය. නායකත්වය හොඳවමෙන් සේනාව හොඳවන්නෝය.නබ (සල්) තුමාණෝ වදාලහ. **නියතවශයෙන්ම ශරීරයේ මස් කැබැල්ලක් තිබේ.එය හොඳ වීමෙන් මුළු ශරීරයම හොඳවන්නේය.එය නරක් වීමෙන් ශරීරය ද නරක් වන්නේය.දැනගනු එය හදවතයි.** (බුහුදුසල)

එය අල්ලන් කෙරෙහි වශ්වාසය.ඔහුගේ බය හෙ ඔහුව ප්‍රතික්ෂේප කිරීම,ආදේෂ කිරීම හෝ! කුහක කම ඇතිවන ස්ථානය වේ. නබ (සල්) තුමාණෝ **තම හදවත තුන්වරක් සංඥාකොට -තක්වා- නැමැති දේව බයෙහි ස්ථානය මෙය වේ.**යනුවෙන් පැවසුවේය. (මුස්ලිම)

▶ රමාන් යනු සීතීන් ජීවිතත්වය සම්පූර්ණයෙන් ස්ථිර කිරීම, දිවෙන් පැවසීම හා සීත් හා ශරීර අංගයන් මගින් අමල් කිරීම වේ. හදවත වශ්වාස කර සත්‍යය කරන්නේය.එහි ප්‍රතිඵලය වනුයේ දිව මගින් ඡනාදා කල්මාව පැවසීම වෙ.පසුව සීත ආශාවෙන්,බයෙන් හා ප්‍රීතියෙන් තම අමලයන් ඉටු කරනි.එමෙන්ම දිව අල්ලාහු තආලාව සීතී කිරීම,කුර්ආනය පාරායනා කිරීමත් අතර ශරීරයේ අංගයන් රුකුළු,සුපුද් වැනි අමලයන් සදහා සෙලවෙන්නේය.ශරීරය හදවත අනුගමනය කරනි.එනිසා හදවතෙහි කුමක් තිබේ ද එය කෙසේ හෝ! ශරීරය තුළින් පිට වේ.

▶ සීත් හා සමඛන්ධ අමලයන් යනුවෙන් අදහස් කරනු ලබන්නේ, සීත ස්ථානයක් කරගෙන එය සමග බැඳීපවතින අමලයන්ය.එයින් ඉතා අගනාම දෑ අල්ලාහු තආලාව වශ්වාස කිරීම,එය සත්‍යය කිරීම,අවනත වීම හා පිළිගැනීමය.තවද තම රක්ෂකයා වන අල්ලන් සමග ගැත්තාගේ සීත සමඛන්ධ වීමෙන් ඇතිවන ආදරය, බය,අපේක්ෂාව,අල්ලාහ් වෙත හැරීම,ඔහු හට තම වෂයන් පැවරීම,ඉවසීම,නිශ්චිත වශ්වාසය හා දේව බය වනාහීන් ද මේ ගණයට අයත් වේ.

සීත් හා සමඛන්ධ අමල්වලට එරෙහිව ක්‍රියා කරන සෑම දෙයක්ම සීතෙහි ඇතිවන රෝග වන්නේය.එනමු මුනිවුවාව පිරිසිදු වෙනනාවට ද,සැකය නිශ්චිත වශ්වාසයට ද,කෝපය ආදරයට ද වරැද්ධ වන්නේය.අප අපගේ සීත ශිලාවාරය කිරීමට අමතකවීමෙන් එය පාපයන්ගෙන් ගිලී වනාශයට පත්වන්නේය. නබ (සල්) තුමාණෝ පැවසුවේය.**නියතවශයෙන්ම ගැත්තෙක් පවක් කළ විට ඔහුගේ හදවතේ කළු පුල්ලියන් වැටෙයි. ඔහු පාපක්ෂමාව අයැද එයින් ඉවත්වන්නේ නම් එම කළු පුල්ලිය ඉවත් වී හදවත දීප්තිමත් වෙයි. එසේ නොමැතිව ඔහු දිගටම පව්කරමින් සිටී නම්, කළු පුල්ලි අධික වී ඔහුගේ හදවත වසාගනී. අල්ලාහ් ප්‍රකාශ කරනුයේ මෙයයි.(එසේ නොකියනු, එහෙත් ඔවුන් හම්බකරගත් දෑ (පව්) ඔවුන්ගේ හදවත මත මලකඩ මෙන් වසාගත්තේය.)** (රූ.මද) තවද පැවසුවේය. **පැදුරු ගෙහිම සදහා එකපිට එක තබන ඉරටු මෙන්, හදවතට පිත්තාව(ෂෙයිතාන්ගේ පෙලඹුම) පැමිණෙනු ඇත.කුමන හදවත එය ඇතුලු කර ගන්නේ ද,එහි මත කළුසීයී ලපයක් ඇති වේ. කුමන හදවත එය මගහරින්නේ ද,එහි මත සුදු ලපයක් ඇතිවේ.අවසානයේ දී හදවත් දෙකක් බවට පත් වේ.ප්‍රථමය, මෙම අහස පොළොව තිබෙන කල් පිත්තාව තුළින් කිසිදු හානියක් නොකරනු ලබන අතිශුද්ධ සුදු පැහැයෙන් යුත් හදවතයි.අනෙක කනපිට පෙරලන ලද හාපනයක් මෙන්ය.එය තුළ කිසිදු යහපතක් ඇතුලු නොවීමත් සමග කිසිදු අයහපතක් මග නොහැරේ.තවද ඉවුවාවන්ගෙන් කුමක් ඇතුලු කරනු ලබන්නේ ද, එය ද ඇතුලු කිරී ගනියි.** (මුස්ලිම)

▶ ගැත්තන් ශරීර අංගයන් තුළින් ඉටුකරන අමලයන්වලට වඩා, සීත් තුළින් ඉටුකරනු ලබන අමලයන් දැනගැනීම ඉතා අතිවාර්‍යය හා වැදගත් වන්නේය.එනමු එය මුල් ද ශරීර අංගයන් කද ද වේ.තවද එයට සම්පූර්ණ ප්‍රයෝජණය ලබා දී නිමාවට ද පත් කරනි. නබ (සල්) තුමාණෝ! පැවසුවේය.**නියතවශයෙන්ම අල්ලන් නුඹලාගේ රූපයන් හෙ ධන සමුපත් දෙස නොබලන්නේය.එහෙත් නුඹලාගේ හදවත් හා අමලයන් දෙස පමණක් බලන්නේය** (මුස්ලිම) තවද හදවත සීතීම හා දැනුමෙහි ස්ථානය වේ.මේ නිසාද පිරිසිදු වෙනනා,නියතතාවය හා වශ්වාසය වැනි වෂයන් මනිසාගේ සීත් තුළ පතිතවීමෙන් අල්ලන් සතුව ඔවුන්ගේ තරාතිරම ද වෙනස් වේ.හසනුල් බසරි රහිමහුල්ලාහු තුමා පවසයි.මා අල්ලන් මත දිවුරා කියන්නේම: අඩු බකර්(රළී)තුමා තම සලාතයෙන් හෝ! තම උපවාසයෙන් අන් සතාබාවරැන්ට වඩා ඉදිරියෙන් නොසිටියේය. එහෙත් නියතවශයෙන්ම ඔහු ඔවුන්ට වඩා ඉදිරියෙන් සිටීමට තුදුන් හේතුව නමු,ඔහුගේ සීතෙහි පතිත වූ වශ්වාසයම වේ.



ඉරිදි අංගයන් තුළින් ඉටුකරනු ලබන අමලයන්වලට වඩා සිත් තුළින් ඉටුකරනු ලබන අමලයන් බොහෝ අවස්ථාවල දී සුවිශේෂ වන්නේය. **1=**සිතෙහි ඇති වන සමහර සිතුවම් තුළින් අංගයන් මගින් සිදුවන අමලයන් ද වනාහි නොපිළිගනු ලබන්නේය. උදා:-මුනිවුවාවන් සමග කරනු ලබන අමලයන්. **2=**සිත් මගින් ඉටු කරනු ලබන අමලයන් ද මුල වෛච්ඡයට ඵර්ණිව උවචනාවෙන් තෙරව අංගයන්ගේ සෙලවීම හා පිටවන වචනවලට දුවම ද නැත. **3=**මෙය ස්වර්ගයේ මනිසාගේ තරාතිරම උසස් කිරීමට කාරණයක් වන්නේය.උදා:-කෙලෙස් දුරු කිරීම. **4=**එය අංගයන් තුළින් ඉටු කරන අමලයන්වලට වඩා ඉතා අපහසු දුෂ්කර අමලයන් ය.ඉබුනු මුන්කදිර් රහිමුල්ලාහු තුමා පවසයි.මා වසර හතලිහක් දුක් කරදර පීඩනයට ලක්වීමෙන් පසුව ද මාගේ සිත ශිලාවාර වුනේය. **5=**මෙය අලංකාර සිතුවම් මතු කරන්නේය.උදා:- අල්ලන් වෙනුවෙන් ආදරය කිරීම. **6=**මෙය මහා අධික කුසල්වලට පාත්‍ර වන්නේය.අබුද්දර්දා (රළු)තුමා පවසයි.නුඹ කෙට වෙලාවක් සිතනු. එය නුඹ මුළු රැයම සලාතයේ යෙදීමට වඩා උතුම් වෙ. **7=**මෙය අංගයන් සෙලවල්ලට ලක්කරන කාරණයක් වන්නේය. **8=**මෙය ඉරිදියෙන් ඉටු කරනු ලබන අමල්වලට අධික කුසල් හෝඑය අඩු කිරීමට හෝ වනාහි කිරීමට කාරණයක් වන්නේය.උදා:- සලාතයේ අල්ලන් සතුව බය ඇතිවීම. **9=**මෙය සමහර අවස්ථාවන්හි දී අංගයන් මගින් ඉටු කරනු ලබන අමල්වලට හිලවුවක් වන්නේය. **උදා:-**කෙනෙකු සතුව ධන සම්පත් නොමැති වුවත්,දන් දීමට අදිෂ්ඨානය කිරීම. **10=**මෙයට ලැබෙන කුසල් සීමා රහිතය. **11=**අංගයන් මගින් අමල් කිරීමට අපහසු වී නොහැකි වුව ද,මෙහි කුසල් ඉදිරියට මතු වන්නේය. **12=**තවද මෙය අංගයන් මගින් ඉටු කරනු ලබන අමලයන්වලට පෙර හෝ එයත් සමග සිටිති.

අංගයන් ක්‍රියාත්මක වීමට පෙර සිතෙහි ඇතිවන අවස්ථාවන් කිහිපයක්. **1=(الهاجس)** එක් වෂයක් සිතට ඇතුලයීවීමෙන් ජ පිළිබදව ඇතිවන සිතුවම්. **2=(الغاطرة)** සිතෙහි රැඳෙනු ලබන සිතුවම්. **3=(حديث النفس)** එක් දෙයක් කිරීම හෝනොකිරීම යන සැකය මත ඇතිවන සිතුවම්. **4=(الهم)** එක් දෙයක් කිරීම සඳහා සිත එකග කිරීම. **5=(العزم)** දෙයක් කිරීම සඳහා ඇතිවන ස්ථිර අදහස. ප්‍රථම අවස්ථාවන් තුනෙහි යහපත් හෝඅයහපත් සිතුවම් තුළින් කුසල් අකුසල් නොලැබේ.සිවුවන අවස්ථාවලෙයහපතක් සිතීමෙන් කුසල් ලියනු ලැබෙන අතර පාපයක් සිතීමෙන් අකුසල් නොලියවෙ.එය ස්ථිර වී පස්වන අවස්ථාවට ඇතුලයීවීමෙන්,යහපත් සිතුවම් මගින් කුසල් ලැබෙන අතර එය පාප සිතුවල්ලක් නමු.එය ක්‍රියා නොකළද අකුසලක් ලැබෙන්නේය.මන්ද එක් ක්‍රියාවක් කිරීමට ශක්තිය ලබා එය කිරීමට ද ස්ථිර අදහස් තබා පසුව ඔහු එය නොකළද,එය කළ හා සමානය.අල්ලාහු තආලා ප්‍රකාශ කරයි **(මු:මන්වරුන් සමුඛන්ධයෙන් අයහපත පැතිරවීම ප්‍රිය කරනවුන්,නියතවයයෙන්ම ඔවුන්ට දරුණු දුවම ඇත)** නබි (සල්) තුමාණෝ!පැවසුවෙය.මුස්ලිමුවරු දෙදෙනෙකු අසිපත් ඔසවා මුණාගැසෙන්නේ නමු,ඝාතනය කරන්නා ද කරනු ලබන්නා ද තීරයේ සිටිති.එවිට මා ඇසුවෙමි:අල්ලාහු තආලාගේ දුතයානනි,ඔවුන්ගෙන් කෙනෙකු ඝාතනය කළ තැනැත්තාය. ඝාතනයට ලක් වූ තැනැත්තාගේ තත්වය කුමක්ද? එවිට නබි (සල්) තුමාණෝ! **පැවසුවෙය:මොහුද ඔහුව ඝාතනය කිරීමේ ආශාවෙන් සිටියේය.** (ඔහර)

ඉ කෙනෙකු පාපයක් කිරීමට ස්ථිරයෙන් අදහස් කොට පසුව එය මගහැරීමෙන් අවස්ථාවන් හතරකට ලක්වන්නේය. **1=**අල්ලන් තආලාගේ බය මත නොකිරීම. මෙයට කුසල් හිමවන්නේය. **2=**මනුෂ්‍යයින්ගේ බයෙන් නොකිරීම.මෙම අවස්ථාවල ඔහු පාපියෙකු වන්නේය.මන්ද පාපයක් නොකර මග හැරීම නැමදුමක් වන අතර එය අල්ලන් වෙනුවෙන් පමණක් විය යුතුය. **3=**පාපයක් කිරීමට අවශ්‍යය උත්සාහය නොකරන අතර එම පාපය කිරීමට නොහැකියාවෙන් මගහැරීම.මොහුද ඔහුගේ අදහසේ නියතතාවය සඳහා පාපියෙකු වන්නේය. **4=** පාපයක් කිරීමට අවශ්‍යය උත්සාහය කර, පසුව එයට නොහැකි වීමෙන් එය මගහැරීම.ඔහු ඔහුගේ අදහසේ නියතතාවය හා උත්සාහය සඳහා මෙම පාපය ඔහු නොකිරීමත් සමග, ඔහුට සම්පූර්ණ අකුසල සටහන් කරනු ලැබේ.එහෙයින් අදහස් සමග ක්‍රියාව ද එකතු වීමෙන්,ඔහු නියතවයයෙන්ම දුවමට ලක්වනවා ඇත.කෙනෙකු යමු පාපයක් කර,මෙම පාපය කිරීමට යළි අවස්ථාවක් ලැබුනේනමු මා යළි මෙය කරම.යන ස්ථිර අදහසින් සිටිය දී ඔහුට එය කිරීමට අවස්ථාව නොලැබුනද,ඔහු එම පාපයේ රැඳී සිටියා මෙන් සටහන් වෙතවද ඔහුට දුවමද ලැබෙනවා ඇත.

සිත හා සම්බන්ධ අමලයන් කිහිපයක්

▶ **අදිෂ්ඨානය (අන්තියා)** යනු අදිෂ්ඨාන කිරීම යන අදහස දෙසිනියතයෙන් තොරව අමලයන් පිළිනොගැනේ. නබි (සල්) තුමාණෝ! පැවසුවෙය. **සෑම අමලයක්ම නියතය මුල් කරගෙනම වෛසෑම මනිසෙකුම ඔහු අදිෂ්ඨානය කරන දෙය ලැබෙන්නේය.** (බුහාරි මුස්ලිම්)

ඉබ්නු මුබාරක් (රත්)තුමා පවසයි: බොහෝකුඩා අමලයන් නියතය තුළින් එහි වපාකය අධික වේ. තවත් බොහෝවශාල අමලයන්, නියතය තුළින් එහි වපාකය කෙටි වේ. පුලෙල් (රත්) පවසයි. අල්ලත් ඔබගෙන් බලාපොරොත්තු වන්නේ නියතයයි. එමෙන්ම ඔබ ඉටුකරන අමලය අල්ලත් වෙනුවෙන් නමුදු, එයට ඉක්මවා යනුවෙන් කියනු ලැබේ. එනමු පිරිසිදු වෙනනාවත් සමග අල්ලත් වෙනුවෙන් පමණක් එම ක්‍රියාව කිරීම. අල්ලත් හැර අන් අය වෙනුවෙන් එම ක්‍රියාව කරනු ලබයි නමු එයට මුනිවුවා ව හා කුහකය යනුවෙන් කියනු ලැබේ.

ප්‍රයෝජණය: ආගමේදැනුම උගතත් හැර අන් සියළුම මනුෂ්‍යයින්ම විනාශයේ සිටින්නේය. දැනගත් දැනුමෙන් අමල් කරන්නන් හැර අන් සියළුම උගතත්ම විනාශයේ සිටින්නේය. පිරිසිදු වෙනනාවෙන් තොරව අමල් කරන්නන් හැර අන් සියල්ලෝම විනිශයේ සිටින්නේය.

ක්‍රියාවන් වර්ග 3කින් යුක්තය. 1=පාපයන්: එක් පාපයක් කරන අවස්ථාවල අප තබන යහා නියතය. එම පාපය කුසල් බවට පත් නොකරයි. හෙවත් එම පාපය සමග නරක නියත එකතුවීමෙන්, එහි දුර්වපාකය කිහිප ගුණයකින් වැඩි වේ. **2=අනුමැති කරනු ලද්දන්:** අනුමැති කරන ලද ක්‍රියාවන් හි නියතයක් හොනියන් කිහිපයක් මගින් හෝ එය නැමදුම බවට පත් කළ හැක. **3=වත්පිළිවෙන්:** මෙය පිළිගැනීමට හා කුසල් කිහිපගුණයෙන් වැඩි වීමට මුනිවුවා රහිත වූ යහ නියත අවශ්‍ය වේ.¹ ඔහු එය මුනිවුවාවට කළේ නමු, පාපියෙකු වී කුඩා මීර්කයට ලක් වන්නේය. සමහර වටක එය ඔහුව මහා මීර්කයට ද තල්ලු කරති.

මුනිවුවා වර්ග 3කට බෙදේ: 1= අමලය කිරීම සඳහා තුඩු දුන් හේතුව මුනිවුවාව වීම. මෙය මීර්කයන්ගෙන් එකක් වන අතර ඔහුගේ නැමදුම ද පිළිනොගැනේ.

2= අල්ලත් වෙනුවෙන් අමලයක් ආරම්භ කර පසුව එහි මුනිවුවාව ඇතිවීම. මෙහි දී ආරම්භය හා අවසානය අතර බැඳීමකින් තොර වූ සඳකා වැනි අමලයක් නමු, ආරම්භය පිළිගනු ලැබෙන අතර අවසානය නොපිළිගැනේ. එහෙත් ආරම්භය හා අවසානය අතර බැඳීමක් හා සම්බන්ධයක් ඇති සලාතය වැනි අමලයක් නමු, එය අවස්ථාවන් දෙකකට ගොණු වේ. **(1)** ඔහු

¹ නබි (සල්)තුමාණන් පැවසුවෙය. කවරෙකු යහපතක් කිරීම සඳහා ස්වරයෙන් අධිෂ්ඨානය කර පසුව එය නොකිරීමෙන් ද, අල්ලාහු තආලා ඔහුට සම්පූර්ණ යහ වපාකයක් ලියන්නේය. එසේ ඔහු එය කිරීමෙන් දහ ගුණයේ සිට හත්සිය තෙක් හෝ ඊට වැඩියෙන් ගුණ කර වපාකයක් ලබාදෙන්නේය. තවද කවරෙකු අයහපතක් කිරීම සඳහා ස්වරයෙන් අධිෂ්ඨානය කර පසුව එය නොකිරීමෙන්, අල්ලාහු තආලා ඔහුට ද සම්පූර්ණ යහ වපාකයක් ලියන්නේය. එසේ ඔහු එය කිරීමෙන් දුර්වපාකයක් පමණක් ලියන්නේය. (බුහාරි මුස්ලිම්)

තවද පැවසුවෙය. මෙම සම්භවයට උපමාව වනුයේ සිවු තැනැත්තන් මෙන් යුද්ධව තැනැත්තා අල්ලාහ් ඔහුට බන්ධ හා දැනුම ලබා දී, එම දැනුම මගින් අමලයන් ඉටුකරන අතර තම බන්ධ ද එයට අදාල ස්ථානවල වැය කළේය. අනෙක් තැනැත්තා අල්ලාහ් ඔහුට බන්ධයෙන් තොරව දැනුම පමණක් ලබා දුන්නේය. ඔහු පවසන්නේය: මා හටද ඔහු මෙන් බන්ධ ඇත් නමු, ඔහු කරන අයුරින් මා ද යහ අමල් කරමි. නබි (සල්)තුමාණන් පැවසුවෙය. ඔවුන් දෙදෙනා කුසලෙහි එක හා සමානවන්නෝය. තවත් තැනැත්තෙකු අල්ලාහ් ඔහුට දැනුමෙන් තොරව බන්ධ පමණක් ලබා දුන්නේය. ඔහු එය නොසුදුසු ස්ථානයේ වැය කර විනාශ කරන්නේය. තවත් තැනැත්තෙකු අල්ලාහ් ඔහුට දැනුම ද, බන්ධ ද ලබා නොදුන්නේය. ඔහු පවසන්නේය: මා හටද ඔහු මෙන් ඇත් නමු, ඔහු කරන අයුරින් මා ද කරමි. නබි (සල්)තුමාණන් පැවසුවෙය. ඔවුන් දෙදෙනා පාපයෙහි එක හා සමානවන්නෝය. (අන්කිරානු)

මෙම හදිසයේ දෙවන හා සිව්වන තැනැත්තන් දෙදෙනා ඔවුන්ට කළ හැකි දෑ කළේය. එයයි ස්වර අධිෂ්ඨානය හා පැතුම වේ. තවද එය ඔවුන්ගේ මුබයෙන් ද: මා හටද ඔහු මෙන් ඇත් නමු, ඔහු කරන අයුරින් මා ද කරමි- මෙලෙස පිටවීම තුළින් කුසල හා පාපයෙහි ඔවුන් සමග එකතු කරනු ලැබුණි. ඉබ්නු රජබ් රහිමුල්ලාහ් තුමා මෙසේ පවසයි: හදිසයේ පවසන ලද වාක්‍යය- ඔවුන් දෙදෙනා කුසලෙහි එක හා සමානවන්නෝය- යන්නෙහි අදහස වනුයේ, ඔවුන් දෙදෙනා කිහිප ගුණයෙන් වැඩිවන කුසලයෙන් තොරව ප්‍රධාන කුසලයෙන් පමණක් එකතු වෙන බවය. තවද කිහිප ගුණයෙන් වැඩිවන කුසලයෙන් හිමවන්නේ අධිෂ්ඨානයත් සමග අමල් කරන්නට පමණි. එමෙන්ම මොවුන් දෙදෙනා සෑම අතින්ම කුසලයෙන් සමාන වන්නේ නමු, එම හදිසයේ මෙලෙස පැමණිය යුතුය: කවරෙකු යහපතක් කිරීම සඳහා ස්වරයෙන් අධිෂ්ඨානය කර පසුව එය නොකිරීමෙන් ද, අල්ලාහු තආලා ඔහුට දහ ගුණයේ සිට...-මෙය හදිසයට වරද්ධ වේ.



මුනිවුවාවෙන් වැළකීමට උත්සහා කිරීම.මෙය තුළින් ඔහුගේ අමලයට බලපෑමක් ඇති නොවේ. (2) මුනිවුවාවෙන් සිත සැනසීම.මෙමගින් නැමදුම සමුපුර්ණයෙන් විනාශ වේ.

3- අමලය කිරීමෙන් පසුව මුනිවුවාව ඇති වීම.මෙය අමලය හෝඵය කරන්නාට බලපෑමක් ඇති නොකරන සිත් කලහකමක් හා සැකයක් පමණි.මෙවන් හැර තවත් රහසීගතවූ මුනිවුවාවන් කිහිපයක් ඇත.ඵය දැන වැළකී සිටීම අප මත අනිවාර්යය වේ.

කවරෙකු මෙළොවෙහි යමුඅවශ්‍යයතාවයක් සපුරාලීම පිණිස යහ අමලයක් කරන්නේ ද.ඔහුට ලැබෙන යහාවපාකය හෝදුර්වපාකය ඔහුගේ නීයතය හා සමාන වේ.මෙය අවස්ථා 3කින් යුක්තය.

1- ඵම යහ අමලය කිරීමෙඅරමුණ,මෙළොව පමණක් ලබා ගැනීමය.උදා:-කුසල නොසලකා මුදල් වෙනුවෙන් පමණක් මන්සුන්හට සලාතය(ඉමාමතය) ඉටු කිරීම.නබ (සල්)තුමාණෝ!පැවසුවෙය.

කවරෙකු අල්ලන්ගේ තෘප්තිය වෙනුවෙන් පමණක් ඉගෙන ගතයුතු දැනුමක්,මෙළොවෙහි ආදායමක් සඳහා ඉගෙන ගන්නේ ද.විනිශ්චය දිනයේ ඔහු ස්වර්ගයේ සුවද ද නොලබයි.

(අඩුදාමුද)

2- අල්ලන්ගේ තෘප්තිය හා මෙළොවෙහි ආදායමක් සඳහා අමලය කිරීම.ඔහු ර්මානගේ හා ඉ:ලාසගේ අඩු තත්වයේ සිටින්නෙකුය.උදා:-වෙළෙඳාමකිරීමත් සමග හප් කර්තව්‍යය ඉටු කිරීම.ඔහුගේ ඉ:ලාසය අනුව යහවිපාකයන් ලැබෙනවා ඇත.

3- අල්ලන්ගේ තෘප්තිය පතා පමණක් අමල් කිරීම.ඵහෙන් ඔහුගේ අමලය දිරිගැන්වීම සඳහා.ඵයට යමුවැටුපක් ලබා ගැනීම.මෙඅවස්ථාවෙදී නොඅඩු වූ සමුපුර්ණ කුසල් ඔහුට හිමිවන්නේය. නබ (සල්)තුමාණෝ!වදාලහ.නුඔලා වැටුප් ලබාගැනීමෙන් ඉතා යුදුසුම දෙය වනුයේ,දේව ගුන්ථයයි (බුහාරි)

දැනගනුයී! පිරිසිදු වෙතනාවෙන් අමල් කරන්නන් තරාතිරම කිහිපයකින් යුක්ත වේ. 1-පහත් තත්වය: කුසල අපේක්ෂාකොට දුටුවට බයෙන් අමල් කිරීම. 2-මැදි තත්වය: අල්ලන්ගේ අණට කිකරුව පිලිතුරු දීම හා ඔහුට ස්තූතිය පුද කිරීම පිණිස අමල් කිරීම. 3-උසස් තත්වය: අල්ලන් ආදරය,ඔහුව ගෞරවයට පත් කිරීම හෝ ඔහුට බය වීම මත අමල් කිරීම.මෙය සිද්දික්වරුන්ගේ තරාතිරම වන්නේය.¹

► **පාපක්ෂමා අයැදීම (අත්තව් බා)** පාපයක් කළ සැනින්ම ඵයට තවබා කිරීම අනිවාර්යය වුවෙන්ද පාපයන් කිරීම මනිසාගේ ස්වභාවයි.නබ (සල්)තුමාණෝ!පැවසුවෙය. **ආදමුගේ පතූයින් සියල්ලෝම පාපිෂ්ඨයින්ය.ඵම පාපිෂ්ඨයින්ගෙන් ඉතා උතුමුඅය තවබා කරන්නය.**

(ඟරුමෙ)

තවද පැවසුවෙය.නුඔලා පාපයන් නොකරන කළ,අල්ලාත් නුඔලාව විනාශ කරන්නේය.පසුව පාපයන් කරන සමුහයක් බහි කර,ඔවුන් අල්ලාත්ගෙන් ක්ෂමා අයැදී,අල්ලාත් ඔවුන්හට පාපක්ෂමා කරයි. (මුසල්ම)

තවබා කිරීමට පමාවීම.ඵම පාපයෙහි දිගටම නිරතවී සිටීම වරදකි.තවද ෂෙයිතාන් මනුෂ්‍යයින්හට බාධාවන් 7ක් තබා ඇත. ඵයින් ඵකකින් හෝඵය ලැබීමට උත්සහා කරන්නේය.ඵක් බාධාවකින් ඵය නොලැබූ කළ දෙවැන්නට මාරුවන්නේය.ඵනමු 1- අල්ලන්හට ආදේෂ කිරීම හා ඔහුව ප්‍රතික්ෂේප කිරීමෙබාධාව. 2- ඵයට නොහැකි වීමෙන්, ඉස්ලාමයේ මූලික ප්‍රතිපත්තියේ බද්අතය(ඉස්ලාමයේ අලුත් ක්‍රියාවන් බහි කිරීම) ඇති කර නබ(සල්)තුමා

¹ අල්ලාහු තආලා පවසයි (නුඔගේ තෘප්තිය පතා මා නුඔවෙත සිසු වුණෝම) යනුවෙන් මුසා අලෙඛිසලාමු තුමා පැවසුවාය.ඵනමු මුසා අලෙඛිසලාමු තුමා, අල්ලාත්ගේ කැදවීමට පිලිතුරු දීම පමණක් ඔහුගේ අගාව නොවූයේය. ඵරෙහිව අල්ලන්ගේ තෘප්තිය පැහිමෙ ආශාවෙන් ද ඔහුහට මුණගැසීම පිණිස සිසු වුණේය. දෙමවුපියන්හට කිකරුවීම ද මෙලෙසිනීමෙය තත්වයන් තුනකින් යුක්ත වේ.
1-පහත් තත්වය. ඔවුන්හට අකිකරු වීමෙදුටුවට බයෙන් ද,කිකරු වීමෙ කුසලට ආශාවෙන් ද, ඔවුන්ගේ යුතුකම ඉටු කිරීම.
2-මැදි තත්වය. අල්ලන්හට අවනතවීම සඳහා ද,ඔවුන් අපහට කළ උපහාර සඳහා ද ඔවුන්ගේ යුතුකම ඉටු කිරීම.
3-උසස් තත්වය. අල්ලන්ගේ අණ පිලිපැද,ඔහුගේ ආදරය හා ගෞරවය වෙනුවෙන් ඔවුන්ගේ යුතුකම ඉටු කිරීම.

හා ඔහුගේ මනුෂ්‍යත්වය මගෙන් නොමග යැවීම තුළින් බාධාව ඇති කරයි. **3=** එයට නොහැකි වීමෙන්,මහා පාපයන්හි යොමු කිරීම තුළින් බාධාව ඇති කරයි. **4=** එයට නොහැකි වීමෙන්,කුඩා පාපයන් තුළින් බාධාව ඇති කරයි. **5=** එයට නොහැකි වීමෙන්, මුඩාහාත් (ඉස්ලාමය අනුමත කළ දෑ නමුත් එය කිරීම අනිවාර්යය නොවේ) ක්‍රියාවන් අධිකව කිරීම තුළින් බාධාව ඇති කරයි. **6=** එයට නොහැකි වීමෙන්,ඉමහත් කුසල හා සුවිශේෂ චතාවත් හා නැමදුමුවලින් තොර වූ වෙනත් නැමදුමුවල යොමු කිරීම තුළින් බාධාව ඇති කරයි. **7=** එයට නොහැකි වීමෙන්,මනුෂ්‍යය හා ජීවත්වන්නන්ගේ යුක්තවූ ඡෙයාතානයන් ඔහු මත පැවරීමෙන් බාධා ඇති කරන්නේය.

පාපයන් ගණ කීපයකින් යුක්ත වේ:-

1= මහා පාපයන්: මෙළොවෙහි -හද- නැමති දුටුම හෝ පරමොවෙහි අවවාදයන් හෝ අල්ලන්ගේ කෝපයට හා ශාපයට භාජන වීම හෝ ඔහුගෙන් ඊමානය ගිලීහී යාමට ලක් වන පාපයන් ය.

2= කුඩා පාපයන්: ඉහත සඳහන් දුටුමුවලට ලක් නොවන පාපයන් කුඩා පාපයන් ය.හෙවත් සමහර කරුණු හේතු කොට ගෙන කුඩා පාපයන් මහා පාපයන් බවට පත් වෙළුනමු,කුඩා පාපයෙහි දිගටම නිරත වී සිටීම,එය යළි යළි කිරීම,එය සුළු දෙයක් යැයි සිතීම, එය කිරීමත් සමග පුරසාරමු දෙවීම හා එය බාහිරව කිරීම.

සුර්‍යයා බටහිරින් උදාවීමට පෙර හෝ මරණ වයේ සිටින්නාගේ ප්‍රාණය උගුරු දණ්ඩ තෙක් පැමිණීමට පෙර,තවදා කරන සෑම පාපයන්ගේ තවදා වම පිළි ගැනීමට හෙයින් තම තවදාවෙහි සත්‍යව සිටීම තුළින්,ඔහුගේ සියළුම පාපයන් එය අහසේ මුදුන තෙක් වුව ද,යහ වපාක බවට පත් කරන ලද කුලිය මෙන් ඔහුට ලැබේ.

තවදාව පිළිගනු ලැබීම සඳහා සමහර කොන්දේසීන්:

1= පාපයන් ඇත් වීම. **2=** එම ක්‍රියාව පිළිබඳව දුක් වීම. **3=** අනාගතයේ දී එම පාපය නොකරම යන ස්ථිර අදිෂ්ඨානය,තවද එය ගැත්තෙකු හා සම්බන්ධ දෙයක් නම්,යළි එය ඔහු වෙත භාර දීම.¹

තවදා කිරීම හා සම්බන්ධයෙන් මනුෂ්‍යයන් පවරන මුද්‍රා 4කින් යුක්තය.

1= ඔහු තවදා කිරීමෙන් පසුව යළි එම පාපය කරා නොහැරී පිවිතාන්තය දක්වා තම තවදාවෙහි ස්ථිරව සිටීම,මෙය දී තවදාවෙහි නියතතාවය වෙත,තවද ඔහු යහවපාකයන් සඳහා ප්‍රමුඛත්වය ලබන්නා වන්නේය.මෙයට-තවදා නසුහා-යනුවෙන් කියනු ලැබේ.තවද ඔවුන් සන්සුන්ගත හා ශාන්තිය ඇති වූ සිත් ඇත්තෝය. **2=** ඔවුන් තවදා කිරීමෙන් පසු ඉතා වැදගත්,සුවිශේෂ අමලයන් හි නිරත වෙත,තවද කඩින් කඩ ඔවුන් කරා පැමිණෙන පාපයන්ගෙන් නොමදෙන අතර එය ඔහුකමන් නොකරයි.නමුත් එම පාපය කිරීම සඳහා ඔවුන්ට ස්ථිර අදහසක් නොමැති අතර එය තුළින් ඔවුන් වහාගයට ලක් කරනු ලබන්නේය.තවද ඔවුන් එම පාපය කරන සෑම අවස්ථාවන්වලදීම තම හදවතට දොස් පවරා දුක්වී එයින් මිදීම සඳහා ස්ථිර උත්සාහයේ නිරත වන්නේය.ඔවුන් තම ආත්මාවට දොස් පවරන සිත් ඇත්තූන්ය. **3=** ඔවුන් තවදා කිරීමෙන් පසු යමු කාලයක් එම තවදාවෙහි ස්ථිරයෙන් සිටින්නෝය.පසුව සමහර පාපයන්ගේ තණ්හාව ඉහල නැගී යළි එහි යොමු වන්නේය.එහෙත් ඔහුගේ නැමදුමු හා චතාවත්වල අඩුපාඩු නොකරයි.තවද වෙනත් පාපයන් කිරීමට ශක්තිය හා කැමැත්ත තිබීමත් සමග එය මග හරියි.ඔවුන් සමහර පාපයන් කෙරෙහි ඇති තන්හාවෙහි හේතුවෙන් පාපයන් කිරීම සඳහා

¹ තබ/සලකුමාගෙන් දැනුමදෙන ලැබුණි.ඔහු පැවසුවේය.අල්ලන් සතුව සටහන් පුස්තක තුනක් ඇත.පුස්තකයක්,එය අල්ලන් සැලකිල්ලට නොගනී.තවත් පුස්තකයක් එයින් මග නොගනී.තවත් පුස්තකයක් එහි තිබෙන දෑ අල්ලන් ඝෂමා නොකරයි.අල්ලන් ඝෂමා නොකරන පුස්තකය,අල්ලන්හට ආදේශ කිරීමය.අල්ලාහු තඤාලා පවසයි (නියතවයයෙන්ම එය,කවරෙකු අල්ලන් හට ආදේශ කරන්නේ ද නිෂ්චිතයෙන්ම අල්ලන් ඔහුට ස්වර්ගය තහනම කරන්නේය.තවද ඔහුගේ නවාතැන නිරය වේ.) ඔහු සැලකිල්ලට නොගන්නා පුස්තකය,ගැත්තා තම ආත්මාවට කරගත් අපරාධය වන ඔහු හා අල්ලන් අතර ඇති දෑ නියතවයයෙන්ම අල්ලන් එය ඝෂමා කොට මග හරින්නේය.මග නොහරින්නා පුස්තකය, ගැත්තන් එකිනෙකාට කරගත් අපරාධයන් වෙළුනට කිසිදු සැකයකින් තොරව කියාස් යන පලියටපලි ගැනීම වේ. (අහමද) මෙහි දුටුවලක් ඇත.



ඉදිරිපත් වන අතර පසුව එයට තවදා කළ හැක යන කීමෙන් සිත සනසා එහි නිරත වෙමොවුන් පසුව යැයි පවසන සිත් ඇත්තෝය.ඔවුන්ගේ අවසානය ඉතා හයානකය.තවද තවදා වට පෙර මරණය පැමිණීමට ද ඉඩ ඇත.සියළුම ක්‍රියාවන්ම අවසානය මුල් කර ගෙනය. 4- ඔහු තවදා කරීමෙන් පසු කෙටි කලක් එහි ස්ථිරව සිටියැළි එම පාපයෙහි ගිලී ආරම්භ කරයි.මෙයට තවදා කිරීම හොයැළි නොකරම යන සිතුවල්ල ද ඔහුගේ සිතෙහි ඇති නොවෙමොවුන් තුළ අයහාපත අණ කරන සිත දක්නට ලැබෙ.තවද මොවුන්ගේ අවසානය ඉතා හයානක වය හැකි යන බය ඇත.

▶ සත්‍යය (අස්සිදුක්) මෙය සිත හා සමුඛන්ධ සෑම අමලයකටම අත්තිවාරමක් වන්නේය.මෙය තේරුමු කේන් උපයෝගි කරනු ලැබේ. 1- වචනයේ සත්‍යය. 2- වෛතනාව හා ඇල්මෙහි සත්‍යය. 3- නියතතාවයේ සත්‍යය. 4- පොරොන්දු ඉටු කිරීමේ සත්‍යය. 5- අමලයේ සත්‍යය.එනමු එහි බහිර හා අභ්‍යන්තරය එකග වීම.උදා:-සලාතයේ අල්ලත් මත බය ඇති වීම. 6- දහමේසෑම කටයුත්තම ඉටු කිරීමේ සත්‍යය.මෙය ඉතා උසස් හා ගෞරවනීය වෂයකි.උදා:- අල්ලත් කෙරෙහි බය.අපේක්ෂා.ගෞරවය.කෙලෙස් දුරු කිරීම. තෘප්තිය. කාර්යයන් ඔහු මත පැවරීම හා ආදරය කිරීම ආදී සිත හා සමුඛන්ධ සෑම අමලයන්හිම සත්‍යය.ඉහත සඳහන් දෑ තුළින් කවරෙකු වර්ණනා කරනු ලබන්නේ ද ඔහු සිද්දික් හෙවත් ඉතා සත්‍යයවන්තයාය.මන්ද ඔහු එම සත්‍යයේ උසස් තත්වය කරා පැමිණීම පිණිස.

නබ(සල්)තුමාණෝ!මෙසේ වදාලහ.නුඔලා සත්‍යය පීචනයේ අවශ්‍යම දෙයක් කරගනු.එනමු නියතවශයෙන්ම සත්‍යය යහපතට මග පහදයි.යහපත ස්වර්ගයට මග පහදයි.මනිසෙක් සත්‍යය පමණක් කථාකර තව දුරටත් සත්‍යය පමණක් කථා කිරීමට උත්සහා කරයි නමු.අල්ලත් තමන් සතුව සිද්දික් කෙනෙකු වශයෙන් ඔහුව සටහන් කරයි. (ඔහාරි.මුස්ලිම)

කවරෙකුහට සත්‍යය අපැහැදිලි ව.තම සිත් ඉවුවාවෙන් තොරව අල්ලත් වෙනුවෙන් එය සොයන්නේ ද.අල්ලත් ඒ සඳහා ඔහුට මග පහදා දෙන්නේය.එය ඔහුට නොලැබුනේ නමු.අල්ලත් ඔහුගේ නිදහසට කරුණා පිළිගන්නේය.

මෙයට වරුද්ධ පදය අසත්‍යය වෙයි.තෙහි තිබෙන අසත්‍යය දිව කරා ගොස් එය වනාශයට පත් පත්වන්නේය.පසුව එහි සිට ශරීර අංගයන් කරා ගොස් ඒවායින් සිදුවන අමලයන් වනාශයට පත් පත්වන්නේය. කෙසේ දිව මගින් පිටවන වචනයන් වනාශයට පත් වුවා මෙන්.අවසානයේ දී ඔහුගෙන් පිටවන වචන.ක්‍රියා හා අවස්ථාවන් සියල්ලෙහි අසත්‍යය පැහිරී ඔහු වනාශයට පත්වන්නේය.

▶ ආදරය (අල්මුහබ් බා) අල්ලත්.ඔහුගේ දුතයානන් හා මු:මන්වරු මත තබන ලද ආදරය තුළින් ඊමානයේ සුවය ලබාගත හැක. නබ(සල්)තුමාණෝ!මෙසේ වදාලහ. **කවරෙකුහට වෂයන් 3ක් තිබේ ද.ඔහු එය තුළින් ඊමානයේ සුවය වදහනි.අල්ලත් හා ඔහුගේ දුතයානන්ට වඩා වෙනත් දෙයක් ඔහුගේ ආදරයට ලක් නොවීම. අල්ලත් වෙනුවෙන්ම පමණක් මනිසෙකුහට ආදරය කිරීම.ගින්නට තල්ලු කිරීම පිළිකුල් කරන්නා මෙන්.අල්ලත් ඔහුව කුහ්රයෙන් මුදවාගත් පසු නැවත කුහ්රය කරා යෑම පිළිකුල් කිරීම.** (ඔහාරි.මුස්ලිම)

ආදරය නැමති ගස සිටවා පිරිසිදු වෛතනාව තුළින් හා නබ(සල්) තුමාව අනුගමන කිරීම තුළින් ජලය දැමුවේ නමු.අල්ලත්ගේ අනුමැතිය අනුව හොද පළතුරු හා කෑම වර්ග බොවෙ.මෙය වර්ග 4කි.

- 1- අල්ලත් මත ඇති වන ආදරය.මෙය ඊමාන් හි අත්තිවාරම වෙ.
- 2- අල්ලත්ගේ වෂයන් හි ආදරය කිරීම හා පිළිකුල් කිරීම.මෙය වාපිබු වෙ.¹

¹ එකට එක් ව ආදරයෙන් සෙනෙහසෙන් හා වෙන් ව පිළිකුල් සහිතව පීචන් වමු යන වෂයන් හි මනුෂ්‍යයින් තෙවැදැරුමක් වෙන්නෙය. 1- පිළිකුල් රහිතව පිරිසිදු සිතින් ආදරය කරනු ලබන්නෙ! ඔවුන් නබ වරුන් හා සිද්දික් වරුන් වන පරිශුද්ධ මු:මන්වරුන් ය.ඔවුන්ගෙන් නබ(සල්)තුමා හා ඔහුගේ බරියන් දියනියන් හා මතුයින් පුමුකත්වය ලබන්නෝය. 2- මුලමනිනම වෙන් ව පීචන්වනු ලබන්නෙ!ඔවුන් ආගම පහළ වුවන්.ආදේෂ කරන්නන් හා කුහකයින් යන කාරීර වරුන්ය. 3-එක් අවස්ථාවකදී ආදරයෙන් ද තවත් අවස්ථාවකදී පිළිකුල් සහිතව ද පීචන් වනු ලබන්නෙ!තවද ඔවුන්ගේ පාපයන්



3= අල්ලන් සමගත් ආදරය කිරීම.එනමු අල්ලන් නොවන දෙයක් අල්ලන් සමග එක්කොට ආදරය කිරීම.කෙසේ ආදේශ කරුවන් ඔවුන්ගේ පිළිමයන් ආදරය කරන්නේ ද.මෙය මීර්කයේ අත්තිවාරම වෙ.

4= ස්වභාවික ආදරය.උදා:=දෙමවු පියන් හා ළමුන් අතර ඇති වන ආදරය.මෙයට අනුමැතිය ඇත. නඩ(සල්)තුමාණෝ!මෙසේ වදාලන.නුඹ මෙළොවෙහි පරදේශියෙක් මෙන් පීවනය ගතකරනු. අල්ලන් නුඹව ආදරය කරයි. (ඉබ්න මාජා)

1) සියළු කාරණයන් අල්ලන් මත පැවරීම (අත්තවක්කල්) අපට අවශ්‍ය දෑ සපුරාලීමේ හෝ පිළිකල් කරන දෑ මගින් වැළකී සිටීම හා සමුඛන්ධව අල්ලන්හට පුර්ණ වශ්වාසය තබා,දහමේ අනුමැති ඇති ක්‍රියාවන් කිරීමත් සමග අපගේ සිත ඔහු හට භාර කර වශ්වාස තැබීම තවක්කල් නමු වෙ.අපගේ සිත ඔහුහට භාර නොදීම ඒක දේව වශ්වාසයේ අඩුපාඩුවකි.තවද අපගේ අවශ්‍යතාවයන්ට අවශ්‍ය කාරණාවන් නොකිරීම අපගේ නොහැකියාව හා නුවනේ අඩුව ය. තවක්කල්යේ ආරම්භය වනුයේ ක්‍රියාව කිරීමට පෙර ය.මෙය වර්ග 3කි. **1-වාපීබු හෙවත් අනිවාර්යය:** අල්ලන් හැර අන් කිසිවෙකුට කළ නොහැකි වෂයන්,ඔහු මත පමණක් තවක්කල් තැබීම. උදා:= රෝගය සුව කිරීම. **2-හරාමු හෙවත් තහනමු:** මෙය දෙවර්ගයකි. **(1)** මහා මීර්කය.මෙය කාරණයන් මත පුර්ණ වශ්වාසය තැබීම.එය ස්වභාවයෙන්ම අපට යහපතක් ලබා දීම හෝ අයහාපත් වලින් වළක්වයි යනුවෙන් සිතීම.¹ **(2)** කුඩා මීර්කය. තම පීවනෝපායට තවත් කෙනෙකු කාරණයක් වන බැවින්,රිස්ක් හි වශ්වාසය ඔහු මත තැබීම.

3-ජාලස් හෙවත් අනුමැතිය: තමන්ට කළ නොහැකි වෂයක් අන් අයට පවරා ඔහු මත වශ්වාස තැබීම. උදා:=මල දී ගැනීම හා වකිණීම.එහෙත් මෙසේ පැවසීමට අනුමැතිය නැත-මා අල්ලන් හට ද පසුව ඔබට ද පවරමි.නමුත්-මා ඔබට පවරන්නෙමි-යනුවෙන් පැවසිය හැක.

සදහා වෙන් වී සිටීම. කාබ්රවරුන් හට ආදරය දැක්වීම දෙවැදැරුමකි. **1-ඉස්ලාමයෙන් පිටමං වීම හා දහම අත්හැර යාමට සිදු වීම.**එනමු ඔවුන්ගේ ආගම දහම සදහා ඔවුන් හට උදවු කිරීම.**2-හරාමු වු දෙයකි එහෙත් දහමෙන් පිටමං නොවෙ.**එනමු ඔවුන්ගේ මෙළොව වෂයන් හි ඔවුන් හට උදවු කිරීම.මෙහි එක් දෙයක් පැහැදිලිව දැනගැනීම ඉතා අවශ්‍ය වෙ.එනමු කාබ්රවරුන් හට ආදරය දැක්වීම හා ඔවුන්ව පිළිකල් කිරීම අතර වෙනස්කම ඇත.සිතියන් ඔවුන් මත ආදරයෙන් තොරව, ඔවුන් මතැති බයෙන් තොරව හොදාකාරව සිටීම.තවද ඔවුන්ගේ දුබලයින් හට ආදරය කිරීම හා ඔවුන් සමග ඉතා ආදරයෙන් හා සිනිදුවෙන් කථා කිරීම එක් වෂය කි.මෙය හා සමුඛන්ධව අල්ලන් පවසයි. **(දහම සමුඛන්ධයෙන් නුඹලා සමග යුධ නොවදින්නන්,නුඹලාගේ සථානයෙන් නුඹලාව පිටුමං නොකරන්නන් හට නුඹලා යහපත් කර ඔවුන් සමග යුක්තියෙන් පිවිත් වීමෙන් අල්ලන් නුඹලාව නොවළක් වන්නේය,** ඔවුන්ව පිළිකල් කිරීම තවත් වෂය කි. මෙය හා සමුඛන්ධව අල්ලන් පවසයි. **(වියව්‍යාවන්හි නුඹලා මගේ ද නුඹලාගේ ද සතුරන්ව මිතුරන් නොකරගනු. ආදරය නිසා (නබිතුමාගේ තොරතුරු) ඔවුන්හට ලබා දෙන්නෙහුය,** නඩ(සල්) තුමාණන් මදිනා යුදෙවුවන් සමග සිටියා මෙන්,ඔවුන් හට ආදර දැක්වීමෙන් තොරව පිළිකල් කිරීමත් සමග ගනු දෙනු තුළින් යුක්තියෙන් සිටිය හැක.

¹ අප කරන කාරණා කාරණයන් තවක්කල්යට එරෙහි වෙද? මෙය වගී කිහිපයකින් යුක්තවෙ. **1=නොමැතිව තිබෙන ලද ප්‍රයෝජණයක් ලබා ගැනීම.මෙය තෙවගීයකි. (අ)** ස්ථිර කාරණය.උදා:=ළමුන් ප්‍රසූති කිරීම සදහා වචන කිරීම.මෙම කාරණය අත්හැරීම මෝඩකමක් වන අතර මෙය තවක්කල් ද නොවෙ. **(ආ)** ස්ථිර නොවන කාරණය.එහෙත් බොහෝ වටක එය නොමැතිව එම වෂය නොසිදුවෙ.උදා:=ආහාර පාන ආදිය සැලසුම නොකොට කාන්තාරයේ ගමන් කරන්නා, ඔහුගේ ක්‍රියාව ද තවක්කල් නොවන්නේය.ගමන් යෑමේ දී අවශ්‍ය ආහාර පාන ආදිය රැගෙන යාමේ අණ කිරීමු පැමිණ ඇත.නඩ(සල්) තුමාණන් ද මදිනාවට ගමන් කළ අවස්ථාවේ ඔහුට අවශ්‍ය ආහාර පාන හා මග පෙන්වන්නෙකු රැගෙන ගියේය.(ඉ)ස්ථිර රහිතව එක් වෂයක් ලබා ගැනීමේ කාරණයක් වශයෙන් සැකයට ලක් වීම.උදා:=වයාපාරය වැනි වෂයන් හි සුසෂම ලෙස සැලසුම කිරීම.මෙය කිරීම හෝ මුදල් ඉපයීම අත් හරීම තවක්කල්යට එරෙහි නොවන්නේය. උම්ර(රළු) තුමා පැවසුවේය.පොළොවෙහි බජය සිටවා පසුව අල්ලන් මත තවක්කල් තබන්නා,ඔහුම ය තවක්කල් වන්නයා වන්නේය. **2=තිබෙන දෙය රැකීම.හලාල් වු ආහාරයන් ලබන්නෙකු අනාගට අවශ්‍යතාවය සදහා එය එක්රැස් කිරීම තවක්කල්යට එරෙහි නොවෙ.**විශේෂයෙන් මෙය ගෘහ මුලිකයන් හට කළ හැක.මන්ද නඩ(සල්) තුමාණන් බහු නළීර් ගෝත්‍රිකයන් තුළින් ලැබුණු රට ඉදි ගස් වකුණා එමගින් තම පවුලේ අය සදහා වසරකට අවශ්‍යය ආහාර රැස් කළේය. **3= සිදුවීමට නොහැකි අයහාපතින් වැළැකීමට උත්සහා කිරීම,** අයහාපතක් වැළැකීමට උත්සහා කිරීම තවක්කල්යට වරුද්ධ නොවන්නේය.උදා:= සන්නාහය ඇඳීම.ඔටුවන් ගැට යසා තැබීම යන ක්‍රියාවන් කර එය මත වශ්වාසය නොතබා,අල්ලන් මත වශ්වාසය තැබීම. **4= සිදුව තිබෙන ලද අයහාපත වැළැකීම.මෙය වගී 3කි. (අ)**කාරණය ස්ථිර වීම.උදා:=පීපාසය සදහා ජල පානය කිරීම.මෙය නොකර සිටීම තවක්කල්යට අදාල නොවෙ. **(ආ)**කාරණය ඉතා වශාල බලාපොරොත්තු ඇත්තෙකි.උදා:=රෝගය සුව කිරීම සදහා ඇණීමෙන් ලේ පිටතට ගැනීම.මෙය කිරීම ද තවක්කල්යට වරුද්ධ නොවෙ.මන්ද නඩ(සල්) තුමාණන් ලෙඩ රෝග සදහා ඔෞෂධ කරන මෙන් අණ කළේය.(ඉ)සැක සහිත කාරණයන්.උදා:=ආරෝග්‍යව සිටින අවස්ථාවේ දී ඔෞෂධ පාවිච්චි කිරීම.මෙය මලමනිම තවක්කල්යට එරෙහි වෙ.



▶ **ස්තූතිය (අෂ්මකුර්)** ගැත්තෙකු තම රක්ෂකයා වන අල්ලන්ව සිතින් වශවාස කිරීම තුළින් ද දිවෙන් ඔහුට ප්‍රශංසා කිරීම තුළින් ද ශරීර අංගයන් ගෙන් නැමදුම ඉටු කිරීම තුළින් ද ඔහු වසින් ලබාදුන් දායාදයන් හි ප්‍රතිබලය ගෙවීම ශ්‍රීකුර් වෙ. සිත්දිව හා ශරීර අංගයන් තුළින් ස්තූති පුද කිරීම සිදු වෙ. එනමුත් දායාදයන් සියල්ල ඔහුගේ නැමදුම හා වතාවත්වල උපයෝගී කිරීමයි.

▶ **ඉවසීම (අස්සබ් රා)** එය අප වෙත පැමිණෙන ලද සෑම දුක් කරදරයන්ම අල්ලන් හැර වෙනත් කෙනෙකුට පැමිණිලි නොකිරීම. අල්ලාහු තඤාලා පවසන්නේය. **(තවද නියතවශයෙන්ම ඉවසිලි වන්තයාන්හට ඔවුන්ගේ කුලිය ඔවුන්හට කිසිදු ගණනයකින් තොරව සම්පූර්ණ කරනු ලැබේ.)** නබ(සල්) තුමාණෝ! පැවසුවෙය. **කවරෙකු දුක් කරදරයන් වල ඉවසිලිමත්ව ක්‍රියා කරන්නේ ද, අල්ලාහ් ඔහුව ඉවසිලි වන්තයෙකු බවට පත් කරන්නේය. තවද ඉවසිල්ලට වඩා උතුම් වූ දායාදයක් කිසිවකුට නොලැබේ.** (ඔහාර්, මුස්ලිම්)

උමර්(රළි)තුමා පවසයි. මාගට ඇති වූ සියළුම දුක් කරදර අතරින් දශාවන් 4ක් මට තිබුණි. **1=** එය මාගේ දහමේ ඇති නොවුණි **2=** එය තාප්තියත් සමග දරාගැනීමෙන් මා තහනම් නොවුනෙමි. **3=** එය ඉතා වශාල මහගයීයීයී දෙයක් නොවුණි. **4=** එමගින් කුසල ද බලාපොරොත්තු වූනෙමි.

ඉවසීම තරාතිරමකිහිපයකින් යුක්ත වෙ. 1=පහත් තරාතිරම: දුක් කරදරයන් පිළිකුල් කිරීමත් සමග එය කිසිවකුට පැමිණිලි නොකිරීම. **2= මැදි තරාතාරම:** එය තාප්තියෙන් දරා, අන් අයට පැමිණිලි නොකිරීම. **3= උසස් තරාතිරම:** එය ඉවසා අල්ලන්හට ප්‍රශංසා කිරීම. කෙනෙකු අපරාධයට ලක් වී, අපරාධ කළ නැතහොත් එරෙහිව ඔහු දුභා කළේ නම්, ඔහු ඔහුගේ වරෝධතාවයෙන් පයගෙන තම අයිතිය ලබා ගත්තේය. නමුත් ඔහු ඉවසීමෙන් ඇත් වූනේය.

ඉවසීම දෙවර්ගයකි: 1= ශරීරය හා සම්බන්ධ. මෙය පැහැදිලි කිරීම අපගේ අරමුණ නොවේ.

2= සිත හා සම්බන්ධ. එය ස්වභාවික ආශාවන් හා රාග වලට එරෙහිව ක්‍රියා කිරීමය.¹

මෙළොවෙහි ගැත්තෙකු ලබා ගන්නා සෑම දෙයක්ම වර් 2කින් යුක්ත වෙ. 1=තම කැමැත්තට සාපේක්ෂ වීම: මෙහි දී අල්ලන්ට එරෙහිව පාපයන් නොකර ඔහුට ස්තූතිය පුද කිරීම හා ඔහුගේ යුතුකම් ඉටුකිරීම සඳහා ඉවසීම අවශ්‍යය වෙ. **2=ඔහුගේ කැමැත්තට එරෙහි වීම:** මෙය තෙවර්ගයකි. **(1)** අල්ලන්ගේ නැමදුම හා ඇදහීමුවල ඉවසිල්ල. මෙහි ආර්ථය ක්‍රියාවන් කිරීම වාපිබුවන අතර නඟිල් ක්‍රියාවන් කිරීම මුස්තහබුවෙ. **(2)** පාප ක්‍රියාවක් අත්හැරීමේ ඉවසිල්ල. මෙහි හරාම වූ දෑ අත්හැරීම වාපිබු වන අතර මකරෑ වූ දෑ අත් හැරීම මස්තහබු වෙ. **(3)** අල්ලන් තඤාලාගේ කද්රු හෙවත් ඉරණම අනුව සිදුවීම පිණිස ඉවසිල්ල. මෙහි එකිනෙකා හට පැමිණිලි කිරීමෙන් දිව වළක්වා ගැනීම හෝ! අල්ලන් තඤාලාගේ කද්රුයට එරෙහිව ක්‍රියා කිරීම. කෝප වීම යනාදීන් තුළින් සිත වැළකීම හෝ! ඔහුගේ තාප්තියට එරෙහි වූ ක්‍රියාවන් වන මළ ගෙයක දී කෑ ගසා හැරීම, කමුමුලට ගැසීම හා කම්ප සාකකු ඉරීම යනාදීන් ගෙන් වළක්වා ගැනීම වාපිබු වෙ. තවද අල්ලන් අපට සැලසුම් කළ කද්රුයෙහි සිත් තාප්තිය ඇති කිරීම මුස්තහබු වෙ.

පොහොසත්ව අල්ලන් හට ස්තූතිය පුදකරන්නා හා දුගිව ඉවසීමෙන් සිටින්නා යන දෙදෙනාගෙන් උතුම්කවරෙහුද? පොහොසතා අල්ලන්ගේ නැමදුම වෙනුවෙන් ධනය වැයකරන්නේ හෝ! එය වෙනුවෙන් ධනය එකතු කරන්නෙකු නම් ඔහු දුප්පතාට වඩා උසස්

¹ මෙම සණයට අයත් ඉවසීම කුසය හා අපගේ වැසිය යුතු ස්වානුලිංගය හෝ! යෝනියේ ආශාවන් දරා කිරීම සඳහා වූයේ නමුත් පත්තිනි කමෙන් යුක්ත වූ ඉවසීම යනුවෙන් කියනු ලැබේ. එම ඉවසීම යුද්ධයක සිදුවූයේ නමුත් එයට විරය යනුවෙන් කියනු ලැබේ. කෝපය දරා කිරීම සඳහා නමුත් එයට ශාන්තිය යනුවෙන් කියනු ලැබේ. එක් වෘත්තයක් සැලකීම සඳහා නමුත් එය සැලකීම යනුවෙන් කියනු ලැබේ. පිවිසීමට අත්‍යවශ්‍ය දෑ අත් හැරීම නම්, කෙලෙස් දරා කිරීම යනුවෙන් කියනු ලැබේ. පිවිසීමේ සුළුයී හෝ! ඉවසිල්ලෙන් ක්‍රියා කිරීම නම්, සිත් සැනසීම යනුවෙන් කියනු ලැබේ.

වන්නේය.එහෙත් ඔහු එය මුඛාත් (දහම අනුමතකළ දෑ) හි වැයකරන්නේ නමුදුප්පතා උතුම ය.නඩ (සල්)තූමාණෝපාවසුවෙය. **කෑම අනුභවකර ස්තූතිය පුදකරන්නා. ඉවසීමෙන් උපවාසය රකින්නා හා සමානය.** (අත්මද)

▶ **තෘප්තිය (අර්ථලා)** එනමුළු දෙයක් මත සිත සනසා සැහීමට පත්ව තෘප්ති වැදීමය.එයට අදාල ස්ථානය වනුයේ.ක්‍රියාවක් සිදුවීමෙන් පසුව ය. අල්ලාහු තඤාලාගේ තීරණයෙහි තෘප්ති වැදීම.ඔහුට සමපව සිටින්නන්ගේ තරාතිරමුවල උසස්ම තරාතිරමයි.මෙයයි ආදරය හා තවක්කුල් හි ප්‍රතිඵලය වෙ.අප පිළිකුල් කරන දෙයක් පැමිණීමේ දී එය තුරන් කිරීම සඳහා අල්ලත් හට දුඤා ඉල්ලීම මෙයට වරුද්ධ නොවෙ.

▶ **සිත් බය (අල් කුසුල)** එනමු අල්ලාහු තඤාලාහට ගෞරව කිරීමත් සමග සිත සිනිදු වී යටහත් වීමය.හුදෙඟා(රළු)තූමා පැවසුහ.මා නුඹලාහට කුහකයෙන් යුත් බයෙන් අවවාද කරම.කුහකයෙන් යුත් බය යනු කුමක් දැයි ඔහුගෙන් අසනු ලැබුණි.එය =ශරීරය බයවත්ව හා සිත නොබයවත්ව නුඹ දැකීම-යනුවෙන් පැවසුවෙය.තවද ඔහු පැවසුවෙය.=නුඹලාගේ දහමෙහි ප්‍රථමයෙන් ඉවත්වනුයේ සිත් බයයි.බයෙන් යුතුව ආරම්භ කරනලද සෑම අමලයක්ම.එහි කුසල බය හා සමාන වෙ.උදා-සලාතය. නඩ (සල්) තූමාණන් සලාතය ඉටුකරන තැනැත්තෙකු ගැන පවසන අවස්ථාවෙදී =ඔහුගේ සලාතයේ ඔහුට දෙකෙන් පංගුවක් ද හතරෙන් පංගුවක් ද පහෙන් පංගුවක් ද...දහයෙන් පංගුවක් ද හැර කුසල් නොලැබෙ.එහෙත් සමහර අවස්ථාවන් වල බය මුළුමනින්ම නොමැති වීමෙන් කුසලයක් හෝ නොලැබෙන්නේය.

▶ **අපේක්ෂාව (අර්ථජාල)** එනමු අල්ලාහු තඤාලාගේ දයාව වශ්වාස සහිතව බලාපොරොත්තුවීම ය. විපැතුම මෙහි වරුද්ධ පදය වෙ.අපේක්ෂාවෙන් අමල් කිරීම බයෙන් අමල් කිරීමට වඩා උතුම වෙ.මන්ද එය තුළින් අල්ලත් මත යහපත් අදහස් මතු වෙ.අල්ලාහු තඤාලා පවසයි **ගැත්තන් මා ගැන කෙසේ සිතන්නේ ද මා එසේම වෙමි.** (මුස්ලිම) මෙය තත්වයන් දෙකකින් යුක්ත වෙ.

උසස් තත්වය= අමලය කිරීමෙන් පසු අල්ලාහු තඤාලාගේ කුසල හා දයාව අපේක්ෂා කිරීම.ආඉෂා (රළු) තූමය වීමයි.ය- යා රසුලුල්ලත් **(ඔවුන් කළ දෑ ඔවුන්ගේ සිත් ගැසීම හා බයෙන් යුක්තව කළෝය)** යනුවෙන් අල්ලත් පවසන්නෙහි අදහස.ඔවුන් අල්ලාහගේ බයෙන් යුතුව සොරකමකිරීම.අනාවාරයේ යෙදීම හා මත්පැන් බිම වනාහීන් ද?එයට ඔහු **,එසේ නොවෙ සිද්දීක් (ඉතා සත්‍යවත්තය) ගේ දැරියා හෙවත් ඔවුන්ගේ තත්වය කෙසේ නම්, අල්ලාහ් ඔවුන්ගෙන් පිළිනොගනී යන බයෙන් ද සලාතය.උපවාසය සදකාවන් යනාදීන් ඉටු කළෝය. (යහා විපාකයන් කරා සිඹු වන්නන් ඔවුන්මය)** යනුවෙන් පැවසුවෙය. (අත්තිරුමද)

පහත් තත්වය= අල්ලාහු තඤාලාගෙන් ක්ෂමාව අපේක්ෂා කිරීමත් සමග පාපයන් කරීම.කවරෙකු තවබාව අත්හැර.පාපයෙහි නිරතවීමත් සමග අල්ලාහු තඤාලාගේ දයාව අපේක්ෂා කරන්නේ ද.මෙය සිදුනොවන බලාපොරොත්තුවක් මස අපේක්ෂාවක් නොවන්නේය.ප්‍රථම තත්වයේ සිටින්නන් ප්‍රශංසාවට ලක්වන්නන් වන අතර දෙවෙනන්නන් එයට වරුද්ධය.මු:මින්වරයා යහපතක් කර බය වන්නෙකි.කුහකයා පාපයක් කර ද නොබය වන්නෙකි.

▶ **බය (අල් හව් ෆ්)** එනමු පිළිකුල් කරන ලද දෙයක් සිදුවිය හැක යන බයෙන් සිතින් දුක්වීම වෙ. සුරක්ෂිත භාවය එහි වරුද්ධ පදය වෙ.බය අපේක්ෂාවට එරෙහිවන දෙයක් නොවන අතර එය සිත් බය ඇති කර අමලයන් කිරීම සඳහා පොලබවන්නේය. අපේක්ෂාව ආශාව ඇති කර අමලයන් කෙරෙහි පොලබවන්නේය.තවද අපේක්ෂාව.බය හා ආදරය යනාදීන් එක්කොට අමල් කිරීම ඉතා අවශ්‍ය වෙ.ඉබුනු කස්යුමු රහිමහුල්ලාහු තූමා පවසයි-සිත අල්ලාහ් කරා ගමන් කිරීමේදී එය පක්ෂියක් හා සමානය, ආදරය එහි හිස වෙ.බය හා අපේක්ෂාව එහි අත්තටු දෙක වෙ. බය සිතෙහි පතිත වීමෙන් මනෝ ඉවුවාව අප්ඨී වී යන අතර මෙළොව ආශාවන් ද දුරස් වී යන්නේය.

• **වෘජිබුචන බය**= අල්ලත් තනනමු කළ දෙයින් වැළකී, අභිචාරය කළ දෑ ඉටු කිරීම සඳහා ඇති වන බය.



• **මුස්තහබුවන බය**-පිළිකුල් කරන ලද දෙයින් වැළකී,මුස්තහබුව දේ කිරීම සඳහා ඇති වන බය.

අල්ලාහු තආලාගෙන් තොරව ඇතිවන බය කිහිප වර්ගයක් යුක්තවෙ.

1= **මහා මීර්කය:** ඔහු අපගේ රක්ෂකයා යන බය = මෙය අල්ලාහ් හට පමණක් නිබය යුතු බය වන අතර ඔහු හැර වෙනත් කිසිවකුට බය වීම මහා මීර්නය වෙ.පිළිම වන්දනයිත් තම පිළිමයන් ඔවුන්ට අයහපතක් කරති යනුවෙන් බයවන්නාක් මෙන්.

2= **කුඩා මීර්කය:** වළක්වනු ලැබූ බය = වාපීබු වූ ක්‍රියාවක් හෝ තහනම කරනු ලැබූ ක්‍රියාවක් මනුෂ්‍යයින්ගේ බයෙන් නොකිරීම.

3= **අනුමැතිය ඇති බය** = එය ස්වභාවික බයයි. උදා-නරියන්,සිංහයන් වනාහීන් හට ඇති බය.

▶ **කෙලෙස් දුරු කිරීම (අස් සුහුද්)** එනම් යමක ඇතිවන ආශාව,එයට වඩා උතුම් දෙයක් මත හැරවීම වෙ.මෙළොවත් කෙලෙස් දුරු කිරීම,ශරීරයට හා සිතට වළෙකයක් ලබාදෙන අතර එහි ආශාව ඇති වීමෙන් දුක් කරදර මගින් සිත පිරියන්නේය.මෙළොවෙහි ආශාව සියළු පාපයන්වලටම මුල් වන්නේය.එහි අප්‍රියත්වය සියළු නැමදුමුවලට කාරණයක් වන්නේය. කෙලෙස් දුරු කිරීම යනු මෙළොව ආශාවන් සිතෙන් ඉවත් කිරීම වන අතර එම ආශාව සිතෙහි තබාගෙන තම දැනින් පිට කිරීම නොවෙ.මෙය නුවන නැතිවුන්ගේ ක්‍රියාවය. නබි (සල්)තුමාණෝ පැවසුවේය.-**යහපත් ගැත්තෙකුගෙන් යුත් ධනය, යහපත් ධනයන්ගෙන් හොඳ වූනි.** (අත්මද)

එක් දුප්පතෙකු හට ධනයක් සමග අවස්ථාවක් පහක් දක්නට ලැබෙ.

1= ධනයෙහි ඇති බැරැරැමු කම හා ඒ තුළින් සිදුවන දුර්වපාකයන්ගෙන් ඇත්වීම සඳහා ද ඒ මතතැන් කෝපය සඳහා ද එහිත් පලායාම.මෙඅවස්ථාවුන්ට මුත්ඡවරයෝ!, කෙලෙස් දුරු කරන්නෝයනුවෙන් කියනු ලැබෙ.

2= එය ලැබීම පිණිස සතුටට පත් නොවන්නේය.තවද හිරිහැරයක් වන අයුරින් එය පිළිකුල් ද නොකරන්නේය. මෙ අවස්ථාවුන්ට තාප්ති වන්නයිත් යනුවෙන් කියනු ලැබෙ.

3=ඒ මතැති ආශාව පිණිස එය ලැබීමෙන් සතුටට පත්වන්නේය.නමුත් එය උත්සහා කර ලබාගැනීමෙලාආශාව නොතිබෙ.එනම් එය ඉබෙලැබීමෙන් සතුටට පත්වන අතර එය උත්සහා කර ලබාගැනීමට සැලකිල්ලක් නොදක්වන්නාය. **මොහු ලැබීමෙන් සිත් සැනසිල්ල ලබන්නා ය.**

4=නොහැකියාවෙන් එය සෙවීම අත්හරින අතර එයට හැකි වීමෙන් ආශාවම,එය ලබාගැනීමට මගක් ලැබීම පිණිස එය ලබාගැනීමෙදැඩි ලෙස උත්සහා කිරීම. **මෙඅවස්ථාවුන්ට තණ්හාව යනුවෙන්**

5=බලකිරීම වෙනුවෙන් එය සෙවීම. උදා.ආහාර හා ඇඳුමනොමැතිව, කුසගින්නෙන් හා නිර්වස්තුව සිටින්නා. **මොහු බලකිරීමට ලක් වූ තැනැත්තා ය.**

නිහඬ සංවාදයක්

අබ්දුල්ලාත් නමැත්තෙක් අබ්දුන් නබි නමැත්තෙකුට මුණ ගැසුනේය. ඔහු තමාට නබිවරයාගේ ගැත්තෙකු යැයි නම් කිරීම ගැන හෙළා දැක්කේය. අල්ලාත් හැර වෙන කවරෙකු ගැත්තෙක් විය හැකිදැ?යි අසා ඔහුගෙන් නුඹ අල්ලාත් නොවන යමක් අදහන්නේ දැ?යි ඇසුවේය.

අබ්දුන් නබි :- නැහැ. මා මුස්ලිම් අල්ලාත් නොවන කිසිවකට මම නැමදුම් නොකරමි.

අබ්දුල්ලාත් :- එසේ නම් ක්‍රිස්තියානීන් අබ්දුල් මසීන් යනුවෙන් නම් තබන්නාක් මෙන් මෙවැනි නමක් තබාගත්තේ මන්ද? ක්‍රිස්තියානීන් එසේ නම් තැබීම ගැන පුදුම විය යුතු නැත. මන්ද ඔවුහු ඊසා (අලෙයිහිස් සලාම්) තුමාට අදහති. නුඹේ නම ඇසුන වහා නුඹ නබිවරයාට නමැදුම් ඉටුකරන බව වහාම අදහස් කෙරෙයි. මෙය මුස්ලිම්වරයෙකුගේ ප්‍රතිපත්තිය නොවේ. ඔහුගේ ප්‍රතිපත්තිය නබිවරයා අල්ලාත්ගේ ගැත්තෙකු හා දුතයෙකු යන්නයි.

අබ්දුල්ලාත්:- මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා මිනිසුන් අතර ශ්‍රේෂ්ඨයෙකි. රසූල්වරුන්ගේ නායකයාය. එතුමා නමින් අභිවාද්ධය ලබා ගැනීමටත් ඔහුගේ නමින් අල්ලාත්ට සම්ප වීමටත් එතුමාගේ අනුකම්පා බස් දෙසීම ලබා ගැනීමත් මෙසේ නම් තබන්නෙමු. නුඹ පුදුම නොවෙන්න. මගේ සහෝදර අබ්දුල් හුසේන් ඊට පෙර මගේ පියා අබ්දුර් රසූල් මෙසේ නම් තැබීම ආදියෙන් මිනිසුන් අතර පුරුද්දක් විය. අපේ මුතුන්මිත්තන් ද එසේමය. ප්‍රශ්නය විශාල නොකරගි! ආගම ඉතා පහසු දෙයකි.

අබ්දුල්ලාත්:- මෙය පෙරට වඩා ලොකු වරදකි. අල්ලාත් නොවන්නන්ගෙන් ඔවුන්ට කළ නොහැකි දේවල් ඇසීම සුදුසු නැත. ඔහු අල්ලාත්ගේ දුතයෙකු විය හැක. හුසේන් (රළියල්ලාහු අන්හු) වැනි යහපත් ගැත්තන් විය හැක. නමුත් මෙය අපට අණකර ඇති ජකීයත්වයටත් කලමා තවිහිදයටත් සම්පූර්ණයෙන් පටහැනිය.

මෙවැනි නම් තැබීමේ එල විපාක ගැන නුඹට පැහැදිලි කිරීමට ප්‍රශ්න කීපයක් නුඹෙන් අසමි. සත්‍යය පැහැදිලි කර යහපත් දෙය විධානය කර අයහපත් දෙයින් වැළැක්වීම හැර මගේ වෙන කිසිදු අරමුණක් නැත. අල්ලාත්ගෙන්ම උදව් පතමි. ඔහු මතම විශ්වාසය තබමි. වැරදිවලින් මිදීමට හෝ යහපතක් කරන්නට හෝ අල්ලාත්ගේ මනාපය නොමැතිව නොහැක. පළමුවෙන් කුර්ආනයේ වැඩි දෙකක් නුඹට සිහි කරමි. **(මු:මින්වරුන් අතර ඔවුන්ට තීන්දු දීමට අල්ලාත් වෙතට හා ඔහුගේ දුතයා වෙතට ඇරයුම් කරනු ලැබුවහොත් ඔවුන් කියනුයේ 'අපි සවන් දුනිමු. අවනත වීමු' යන්නයි)** තවද **(නුඹලා අතර කුමක් හෝ ආරවුලක් ඇතිවුවහොත් නියත වශයෙන්ම නුඹලා අල්ලාත් හා අවසන් දිනය විශ්වාස කරන්නවුන් වන්නෙහු නම් එය අල්ලාත් වෙත ද ඔහුගේ දුතයා වෙත ද භාර දෙනු)**

අබ්දුල්ලාත්:- නුඹ අල්ලාත්ව ජකීයත්වයට පත් කරන්නෙකු ලෙස ද නැමදුමට සුදුස්සා අල්ලාත් හැර වෙන දෙවියෙකු නොමැති බවට සාක්ෂි දරන්නෙකු ලෙස ද පැවසුවෙහිය. මට එහි තේරුම මදක් පැහැදිලි කළ හැකි ද?

අබ්දුල්ලාත්:- ජකීයත්වය යනු, අල්ලාත් නිරන්තරයෙන්ම සිටින්නෙකු බව ද, ඔහුම අහස හා පොළොව මවා ඇති බව ද, ලෝකයන්ගේ පණ ගන්නා හා පණ දෙන්නා ඔහුම ය යනුවෙන් විශ්වාස කිරීමතවද ඔහුම මැවීම සියල්ලට ආහාර සපයන්නා, එහි සියලු දැනුම ඇත්තා හා ශක්ති වන්තයා ය.

අබ්දුල්ලාත්:- මෙය පමණක් ජකීයත්වය වෙයි නම් ගිර්අවුන් හා ඔහුගේ සමූහයා ද අඩුපත්ල් ද ජක දේව වාදීන් විය යුතුව තිබිණ. ආදේශ කරන බොහෝ දෙනෙකු මෙන් මොවුහු ද නුඹලාගේ අදහස දැන සිටියහ. දේවත්වය ගැන වාද කළ ගිර්අවුන් ද ලෝකය ක්‍රියා කරවන්නේ අල්ලාත් යැයි පිලිගත්තේය. අල්ලාත් මෙසේ පවසයි. **(ඔවුන්ගේ සිත් ජවා සත්‍යය යැයි පිලිගත්ත ද අසාධාරණ ලෙස ද උඩගු වුවත් ලෙස ද ඔවුහු එය ප්‍රතික්ෂේප කළහ.)** ඔහු ගිලෙන අවස්ථාවේ ඔහු ළඟ මෙම විශ්වාසය තිබුණු බව පැහැදිලි විය. එහෙත් නබිවරුන් එවනු ලැබුවේ ද ආගම පහසුවූයේ ද කුරෙෂ්වරුන් සමඟ යුද්ධ කරනු ලැබුවේ ද ඉබාදත් මගින් අල්ලාත්ව ජකීයත්වයට පත් කිරීම සඳහාය. ඉබාදත් යනු අල්ලාත්ට මනාප අහන්නර හා බාහිර සෑම වචනයක් හා ක්‍රියාවක්ම අන්තර්ගත වූ එකකි. ලාඉලාහ ඉල්ලල්ලාත් යන වැඩියේ ඇති 'ඉලාත්' යන්නෙහි තේරුම නැමදුමට සුදුසු දෙවියා යන්නය.



අබ්දුල්ලාහ්:- නුත් නබිවරයාගේ සිට රසුල්වරුන් මෙම ලෝකයට එවනු ලැබුවේ මන්දැයි නුඹ දන්නෙහිද? අල්ලාහ්ට පමණක් නැමදුම් ඉටුකිරීමටත් ඔහුට ආදේශ කිරීමෙන් ජනතාව වැළැක්වීමටත් එවනු ලැබුහ.

අබ්දුල්ලාහ් :- නුත් නබි (අලෙල) ගේ සමූහයා ආදේශ කිරීමට හේතුව කුමක් ද?

අබ්දුන් නබි :- මා නොදනිමි

අබ්දුල්ලාහ් :- නුත් නබිවරයාගේ සමූහයා වද් සුවා' යගුස්' යඋයක්' ආදී යහපත් ගැන්වන විෂයෙහි' සීමාව ඉක්මවා ගිය බැවින් අල්ලාහ් එම සමූහයා වෙත නුත් (අලෙයිහිස් සලාම්) තුමාව එව්වේය.

අබ්දුන් නබි :- වද්' සුවා. ඔහු කාගිර් වූ පාලකයින්ගේ (නම් නොවේ. යහපත් ගැන්වන්නගේ නම් බව කියන්නෙහිද?

අබ්දුල්ලාහ් :- එසේය. යහපත් ගැන්වන්නය. නුත් (අලෙයිහිස් සලාම්) තුමාගේ සමූහයා ඔවුන්ව දේවත්වයෙන් සැලකූහ. අරාබිවරු ඔවුන්ව පිළිපැද්දෝය. ඉබ්නු අබ්බාස් (රලියල්ලාහු අන්හු) තුමා දන්වන හදිසයක මෙය තහවුරු කෙරෙයි. රසුල් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ කීහ. **නුත් නබිවරයාගේ කාලයේ නැමදුම් කළ පිළිම පසු කාලයේ අරාබින් සතුව තිබිණ. වද් යනු දවීමහිල් ජන්තයේ සිටි කල්බු නමැති සමූහයාගේය. සුවා හුසෙල් සමූහයාට ද යගුස් මුරාද් සමූහයාට ද තිබිණ. පසුව එය සඟා නමැති ගමේ බනි කහිබි සමූහයාට මාරු වීණ. යඋයක් හමහාන්ට ද නස්ර් හිමියර් වරුන්ට ද තිබිණ. මේවා නුත් නබිගේ සමූහයා අතර පිවත් වූ යහපත් ගැන්වන්නගේ නම්ය. ඔවුන් මියගිය පසු ඔවුන්ට පිළිම අඹා ඔවුන්ගේ නමින් සඟාවල තබන මෙන් ඡෙයිතාන් ඔවුන්ව පෙළඹ විය. ඔවුන් එසේ කළහ. එහෙත් ඔවුන් ජවාට නැමදුම් කළේ නැත. ඔවුන් මිය ගොස් දැනුම ද වෙනස් වූ විට ජවා නමදිනු ලැබීය.** (බුහාරි)

අබ්දුන් නබි :- මෙය පුදුම පුවතක් වන්නේය.

අබ්දුල්ලාහ් :- එයටත් වඩා පුදුම පුවතක් කියන්න ද? අවසන් දුක මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ව පාපක්ෂමාව, පැදකුණු කිරීම, සර්, හජ්, හා සදකා නමැති යහකියා කරමින් සිටි සමූහයකට එවීය. එහෙත් ඔවුන් ඔහුගේ මැවීමිවලින් සමහරක් ව (මලක්වරු හා ර්සා නබි වැනි යහපත් ගැන්වන්නව) ඔහුටත් ඔවුන්ටත් අතර තැරැව් කරුවන් බවට පත්කරගෙන සිටියහ. ඔවුහු අපි මොවුන් මාර්ගයෙන් අල්ලාහ්ට සම්ප වෙන්නට උත්සාහ දරමු. ඔවුන් අල්ලාහ්ගෙන් අප වෙනුවෙන් අනුකම්පා බස් දෙකීම අපි ප්‍රිය කරමු. 'යි කියන්නෝය. අල්ලාහ් මුහම්මද් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ව (ඔවුන්ගේ පියාවු) ඉබ්‍රාහිම් (අලෙයිහිස් සලාම්) තුමාගේ දහම අළුත් කරවන්නට එවීය. එතුමාණෝ මෙය අල්ලාහ්ට පමණක් අයිතිය. ඔහු හැර වෙන කිසිවෙකුට මේ පිළිබදව තත්වයක් නොමැති. ඔහුම මැව්වේය. ඔහුට ආදේශයක් නොමැත. ආහාර සපයන්නා ඔහු හැර අන් කිසිවෙකු නොමැත. අහස් හත ද ජවායේ ඇති දෑ ද භූමි හතද ජවායේ ඇති දෑ ද ඔහුටම අයත් ය. ඒ සියල්ල ඔහුගේ පාලනයේම ඇත. ඔවුන් නැමදුම් කරන ඒ පිළිම පවා ජවා ගැන දන්නේයැයි ඔවුන්ට දැන් වූහ.

අබ්දුන් නබි :- මෙය හයානසක පුවතක් වන්නේය. මෙයට යම් සාක්ෂි තිබේ ද?

අබ්දුල්ලාහ් :- සාක්ෂි අවශ්‍ය තරම් ඇත. අල්ලාහ් මෙසේ පවසයි. **(නුඹලාට අහසෙන්ද පොළොවෙන් ද ආහාර සපයන්නා කවරෙක් ද? (නුඹලාගේ) ඇස් හා කන්වලට ශක්තිය සපයන්නා කවරෙක් ද? මලානික දැයින් ප්‍රාණවත් දෑ ද ප්‍රාණවත් දැයින් මාලානික දෑද මතු කරන්නා කවරෙක් ද? ක්‍රියාවන් සැලසුම් කරන්නා කවරෙක් දැ? 'යි (නබිවරය) නුඹ අසනු' වහාම ඔවුහු අල්ලාහ් යැයි පිළිතුරු දෙති. එසේ නම් නුඹලා බිසහක්තියෙන් කටයුතු නොකළ යුතුද? තවද (නුඹලා දන්නෙහුනම් මෙම පොළොවත් එහි සිටින අයත් අයිතිවන්නේ කාහටදැ? 'යි නුඹ අසනු. අල්ලාහ්ටමයැයි ඔවුහු පිළිතුරු දෙති. එසේ නම් නුඹලා හොද අවබෝධයක් ඇතිකර නොගන්නෙහු දැ? 'යි අසති. අහස් හතේ දෙවියාද දැවැන්ත අර්ෂිහි දෙවියා ද කවරෙක් දැ? 'යි නුඹ අසනු. අල්ලාහ්මයැයි ඔවුහු පිළිතුරු දෙති. එසේ නම් නුඹලා**

ඔහුට බිශේෂ කටයුතු නොකරන්නෙහුද? යි අසති. සියලු දැනී පාලනය කවරෙකු අතේ ද? ඔහු සියල්ල පාලනය කරයි' එහෙත් ඔහු මත පාලනය කිරීමට කිසිවෙකු නොවන්නේ ය' ඔහු කවුද? නුඹලා දන්නෙහු නම් (පවසනු) යි අසනු. එවිට ඔවුහු මෙය අල්ලාහ්ටම අයත්ය යැයි පවසන්නෝය.) එකල මුෂර්කවරු හජ් හි ඔවුන්ගේ තල්බිඳාවේදී ලබ්බෙක් ලා ෂරීකලක යැයි කී පසු ඉල්ලා ෂරීකන් හුව ලක තම්ලිකුහු වමා මලක් (නුඹට ආදේශ නැත. නුඹට අයිති කොටස්කරුවා හැර) යන්න ද එක් කර ගනිති. ලෝකයේ බලය පවත්වන්නා අල්ලාහ් බව ඔවුන් පිළිගත්ත ද එය ඔවුන්ව ඉස්ලාමයට එක් කළේ නැත. මලක්වරුන්, යහපත් ගැත්තන් හා නබිවරුන් මාර්ගයෙන් අල්ලාහ්ට සමීප වීමට ඔවුන් කැමතිවීම නිසා ඔවුන්ගේ ප්‍රාණයද වස්තුව ද අගයක් නොවීමට හේතුවිය. එහෙයින් සියලුම පැහැමි අල්ලාහ් වෙතට ම යොමු කළ යුතුය. හාර වීම්, කපා බිලිදීම් හා උදව් පැහිම් ආදී හැම එකක්ම අල්ලාහ්ට පමණක් ඉටුකළ යුතු නැමදුම්ය.

අබ්දුන් නබි :- ඔබ අදහස් කරන අන්දමට ජකීයත්වය යනු අල්ලාහ් සිටීමත් ඔහු ලොව බලය යෙදවීමත් පිළිගැනීම පමණක් නොවේ නම් තව්හිද් යනු කුමක් ද?

අබ්දුල්ලාහ් :- රසුල්වරුන්ට ලැබූ මුෂර්ක වරුන් පිළිනොගත් තව්හිද්ය නමැදුම්වලින් අල්ලාහ්ව ජකීයත්වයට පත් කිරීමයි. ප්‍රාර්ථනය, හාරවීම කපා බිලිදීම උදව් පැහිම හා ආරක්ෂාව අයැදීම ආදී වත්පිලිවෙත්වලින් කිසිවක් අල්ලාහ් නොවන අයට ඉටුකළ නොයුතුය. ලා ඉලාහ ඉල්ලල්ලාහ් හි අරුතය එයයි. කුරෙයිෂ් මුෂර්කවරුන් අතරේ තිබුණු ඉලාහ් යන්න මෙවැනි නැමදුම්වලට මනාප වන්නෙකු යන අරුත තිබිණ. එය මලක් නබි ගසක් හෝ පීන්විය හැක. නමුත් ඉලාහ් යනු මැවිය හැක්කා පාලනය කරන්නා යන අරුත ඔවුන් ලග නොතිබුණි. ඒවා කරන්නේ අල්ලාහ් පමණක් බව ඔවුහු කළින්ම දැන සිටියහ. නබිතුමාණෝ ඔවුන්ව ප්‍රකාශ කිරීමට පමණක් සීමා නොකට ජකීයත්වය ක්‍රියාත්මක කරන ලෙස කැඳවූහ.

අබ්දුන්නබි:- කුරෙෂ් මුෂර්කවරු අද ජීවත්වන මුස්ලිම්වරුන් අධික සංඛ්‍යාවකට වඩා ලා ඉලාහ ඉල්ලල්ලාහ් යන කලමාවේ අරුත දැන සිටියෙහු යි කියන්නෙහිද?

අබ්දුල්ලාහ්:- ඔව් සිතට වේදනාවක් ගෙන දෙන සත්‍යය එයයි. එම මෝඩ කාගිර්වරුන් රසුල්වරයා මෙම කලමාව තුළින් නැමදුම් කටයුතුවලදී අල්ලාහ්ව ජකීයත්වයට පත් කිරීමත් අල්ලාහ් හැර අනෙක් නැමදුම් ඉටුකරන සියල්ලෙන් ඉවත් වී සිටීමත් ප්‍රිය කරන්නේ යැයි දැන සිටියහ. මන්ද රසුල් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා නුඹලා ලාඉලාහ ඉල්ලල්ලාහ් යනුවෙන් කිවහු යි කී විට (සියලුම දෙවියන් එකෙක් බවට පත් කළේ ද? එය ආශ්වර්ය ජනක සිද්ධියකි යැයි ඔවුහු පැවසූහ) එදා නුගත් යුගයේ ජීවත්වූ කාගිර්වරුන්ට මෙය වටහා ගැනීමට හැකි වුවද ඉස්ලාමය ගැන වාදකරන අද ජනතාව මෙය වටහා නොගැනීම ආශ්වර්යයකි. එතෙක් කලමාවේ අර්ථය අවබෝධ නොකර ගෙන කටින් පමණක් ප්‍රකාශ කිරීම ප්‍රමාණවත් යැයි සිතාගෙන සිටිති. ඔවුනතර විවක්ෂණ බුද්ධිය ඇති අය අල්ලාහ් හැර මවන්නෙකු ආහාර සපයන්නෙකු හා ක්‍රියාවන් සැලසුම් කරන්නෙකු නොමැතැයි සිතති. එහෙත් කුරෙයිෂ් කාගිර්වරු මොවුන්ට වඩා කලමාවේ තේරුම දැන සිටියහ.

අබ්දුන් නබි:- මා අල්ලාහ්ට ආදේශ කළේ නැත. මැවීම, ආහාර සැපයීම, යහපත කිරීම හා අයහපත කිරීම සම්බන්ධව අල්ලාහ් හැර අන් කිසිවෙක් නොමැත. ඔහුට ආදේශයක් නැත. අලි, හුසෙයින් (රළියල්ලාහු අන්හු) තුමා හා අබ්දුල් කාදර් පෙයිලානි (රත්මතුල්ලාහි අලෙයිහි) තුමා පමණක් නොව රසුල් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාට පවා තමන්ට යම් යහපතක් හෝ අයහපතක් කිරීමට නොහැකැයි විශ්වාස කරමි. එහෙත් මා පවිකාරයෙකි. යහපත් ගැත්තන්ට අල්ලාහ් ලග විශේෂත්වයක් ඇත. ඒ මගින් එතුමන්ලා මා වෙනුවෙන් අනුකම්පා බස් දොඩන මෙන් ඉල්ලමි.

අබ්දුල්ලාහ්:- කළින්ම මෙයට පිළිතුරු දුන්නෙමි. රසුල් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ කවරෙකු සමග සටන් කළෝ ද ඔවුහු ද මෙය පිළිගෙන සිටියහ. ඔවුන්ගේ පිළිම වලට මෙලොව කිසිවක් කළ නොහැකි බව දැන සිටියහ. ඔවුහු ද ඒවායේ මැදිහත්වීම බලා පොරොත්තු වූහ. මේවාට අල්-කුර්ආනයෙන් පිළිතුරු දුනිමි.



අබ්දුන් නබි:- එහෙත් මේ වැඩි පිළිම වන්දනා කරුවන්ට පහළ වූ ඒවාය. නබිවරුන් හා යහපත් ගැත්තන් පිළිමවලට කෙසේ සම කළ හැකි ද?

අබ්දුල්ලාහ්:- නූත් නබි (අලෙයිතිස් සලාම්) තුමාගේ කාලයේ තිබුණාක් මෙන් මෙම පිළිමවලින් සමහරක් යහපත් ගැත්තන්ගේ නම් තැබූ ඒවා බව ඔබ දන්නෙහිය. එම කාරිවරුන් අල්ලාහ් ඉදිරියේ ඒවාට විශේෂත්වයක් ඇතැයි සිතා ඔවුන්ගේ මැදිහත්වීම බලාපොරොත්තු වූහ. අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි: **(ඔහු හැර ආරක්ෂකයින්ව ගෙන සිටින අය, ඔවුන් අපව අල්ලාහ් හට සම්පය කරතියි. යනුවෙන් තොරව අප ඔවුන්ට නැමදුම් ඉටු කළේ නැතැ)** යි(ප්‍රකාශ කරති)

නබිවරුන්වද යහපත් ගැත්තන් ව ද පිළිම බවට පත් කරන්නේ කෙසේදැ? යි ඇසුවෙහිය. නබි (සල්ලල්ලාහු අලෙයිති වසල්ලම්) තුමෝ එවනු ලැබූ එම කාරිවරුන්ගෙන් සමහරෙක් යහපත් ගැත්තන් වෙත ප්‍රාර්ථනා කරමින් සිටියහ.

(අල්ලාහ් හැර) මොවුහු කාහට ප්‍රාර්ථනා කරන්නහු ද ඔවුහු තම රක්ෂකයා ලෙස ඔවුන්තරින් කවරෙකු ඉතා සම්ප දැයි සම්පතාව සොයති. ඔහුගේ දයාව කෙරෙහි ද ඇලුම් කරති. ඔහුගේ දඬුවමට ද බිය වෙති. නියත වශයෙන්ම නුඹේ රක්ෂකයාගේ දඬුවම අවවාද කරන ලද්දකි.) සමහරු ඊසා (අලෙයිතිස් සලාම්) ඔහු ඉදිරියේ ද ඔහුගේ මව ඉදිරියේ ද ප්‍රාර්ථනා කරමින් සිටියහ. **(මර්යම්ගේ පුත් ඊසා ඔබ මිනිසුන්ට අල්ලාහ්ව අහභැර මා හා මගේ මව දෙව්වරුන් දෙදෙනෙකු වශයෙන් ගන්නා ලෙස නුඹ පැවසුවෙහි ද යනුවෙන් අල්ලාහ් ඊසාට ප්‍රකාශ කළ අවස්ථාව සතිපත් කරන)** සමහරු මලක්වරුන්ට ප්‍රාර්ථනා කරමින් සිටියහ. **(ඔවුන් හැමෝම එක්රැස් කර පසුව මලක්වරුන්ගෙන් නුඹලාව නමදීමින් සිටියේ මොවුන් දැ යි අසයි)** මෙම වැඩි ගැන අවධානය යොමු කරනු. පිළිම හා යහපත් ගැත්තන්ට ප්‍රියකළ හැමෝම කාරි වරුන් ලෙසම අල්ලාහ් ගණන් ගනී. නබි (සල්ලල්ලාහු අලෙයිති වසල්ලම්) තුමාණෝ ඔවුහු හැම දෙනෙකු සමගම සටන් කළහ.

අබ්දුන් නබි:- කාරිවරු ඒවායින් යහපතක් සිදුවීම බලාපොරොත්තුවන්නේය නමුත් මම ස්ථිරව අල්ලාහ් පමණක් විශ්වාස කරමි. ඒවා ගැන අල්ලාහ් වෙතම බලාපොරොත්තු තබමි. යහපත් ගැත්තන්ට ඒ කිසිවක්

කළ නොහැක. එහෙත් අනුකම්පා බස් දෙසිය යුතු බව පමණක් ඔවුන්ගෙන් බලාපොරොත්තු වෙමි.

අබ්දුල්ලාහ්:- කාරිවරුන් කී ඒ කාරණයම ඔබද කියන්නෙහිය. අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි: **(තමන් කිසිදු යහපතක් හෝ අයහපතක් කර ගත නොහැකි අල්ලාහ් නොවන දැ නමදිති. ඔවුහු මේවා අප මෙන් අල්ලාහ් ඉදිරියේ අනුකම්පා බස් දොඩන ඒවායැයි ද පවසති)**

අබ්දුන් නබි:- මා අල්ලාහ් හැර කිසිවෙකුට නැමදුම් කළේ නැත. ඔවුන්ගෙන් ප්‍රාර්ථනා කිරීම හෝ ලංචීම නැමදීමක් නොවන්නේය.

අබ්දුල්ලාහ්:- මම නුඹෙන් අල්ලාහ් ඔහුට පමණක් සුවිශුද්ධ කරන මෙන් නුඹට අනිවාර්ය කළේ නැද්දැ? යි අසමි. අල්ලාහ් මෙසේ පවසයි. **(අල්ලාහ්ට නැමදුම් සුවිශුද්ධ කළවුන් ලෙස සෘජුමග ඉදිමින් අල්ලාහ් නමදින ලෙසම ඔවුහු අණ කරනු ලැබූහ)**

අබ්දුන් නබි:- ඔව් මට අනිවාර්ය කළේය.

අබ්දුල්ලාහ්:- එසේනම් අල්ලාහ් නුඹ කෙරෙහි අල්ලාහ් අනිවාර්ය කළ ඒ වගකීම ගැන මට තේරුම් කළ හැකිද?

අබ්දුන් නබි:- මෙම ප්‍රශ්නය තුළින් ඔබ කුමක් බලාපොරොත්තු වන්නෙහි දැ? යි මට තේරුම් ගත නොහැක. මදක් තේරුම් කළ හැකිද?

අබ්දුල්ලාහ්:- මගේ පැහැදිලි කිරීමට සවන් දෙහි. අල්ලාහ් මෙසේ පවසයි. **(නුඹලාගේ දෙවියන් වෙත නිහතමානිවද පෞද්ගලිකව ද ප්‍රාර්ථනා කරනු. නියත වශයෙන්ම ඔහු සීමාව ඉක්මවන්නන්ව ප්‍රිය නොකරයි)** ප්‍රාර්ථනය යනු අල්ලාහ්ට ඉටු කරන නැමදුමක් නොවේ ද?

අබ්දුන් නබි:- ඔව් එය නැමදුමේ අත්තිවාරමය. **ප්‍රාර්ථනාව යනු ඉබාදත්** යැයි හදිසයේ ඇත. (අබු දාවුද්)

අබ්දුල්ලා:- එය ඉබාදතයක් බව නුඹ දැනගෙන පිළිගත් පසු නුඹේ අවශ්‍යතාවයකට දිවා රාත්‍රී ඔහු කෙරෙහි ඔහුගේ දයාව බලාපොරොත්තු වෙමින් ඔහුගේ දඬුවමට බිය වුවේකු ලෙස ඔහු වෙත ප්‍රාර්ථනා කර පසු එම කාරණය සදහාම නබිවරයෙකු වෙත හෝ මලක්වරයෙකු හෝ සොහොනක භූමිදානය වී සිටින යහපත් ගැත්තෙකු වෙත ප්‍රාර්ථනා කළේ නම් නුඹ නැමදුමේ ආදේශයක් නොකළේද?

අබ්දුන්නබි:- ඔව් ආදේශ කළ අයෙකු වෙමි. එය පැහැදිලිය.

අබ්දුල්ලාහ්:- තවත් උදාහරණයක් දෙස බලහි:- **(නුඹේ දෙවියා වෙනුවෙන් සලාතය කර සතා කපා බිලිදෙනු)** යැයි අල්ලාහ් ප්‍රකාශ කරයි. මෙයට අවනත වී නුඹ සතා කැපුවොත් එය නැමදුමක් නොවන්නේද?

අබ්දුන්නබි:- ඔව් එය නැමදුමකි.

අබ්දුල්ලාහ්:- එසේ නොමැතිව නබිවරයෙකුට හෝ ජීන් කෙනෙකුට කපා බිලිදීම එය නැමදුමේ ආදේශයක් නොවන්නේ ද?

මම නුඹට ප්‍රාර්ථනය හා කපා බිලිදීම පිළිබඳව උදාහරණයක් වශයෙන් කීවෙමි. මන්ද ප්‍රාර්ථනය යනු වචනයෙන් ඉටු කරන ඉබාදත්වලින් ඉතා වැදගත් එකක් වන්නේය. කපා බිලිදීම ශාරීරිකව ඉටු කරන නැමදුම් වලින් ප්‍රධාන නැතක් ගනී. නැමදුම් යනු ඒ දෙක පමණක් නොවේ. භාරවීම, දිවුරීම, උදව් පැතීම හා ආරක්ෂාව පැතීම ආදිය ද එයට අයත් වන්නේය. ඔවුන් පිළිබඳ කුර්ආන් වැකි පහළ වූ ඒ මුෂර්කවරු මලක්වරුන්ව, යහපත් ගැත්තන්ව, ලාත් හා වෙනත් දේවල් ද නැමදුම් කරමින් සිටියහ.

අබ්දුන්නබි:- ඔව් එසේම කරමින් සිටියහ.

අබ්දුල්ලාහ්:- ප්‍රාර්ථනා කිරීම කපා බිලිදීම උදව් පැතීම ආරක්ෂාව පැතීම ආදිය හැර ඔවුන්ගේ නැමදුම පවතුණේ ද? ඔවුහු ද තමන් අල්ලාහ්ගේ ගැත්තන්, ඔහුගේ පාලනය යටතේ සිටින්නෙමු යැයි සිතූහ. තවද ඔහුට කරුණු සැලසුම් කරන්නේයැයි විශ්වාස කළහ. එහෙත් ඒවාට අල්ලාහ් ඉදිරියේ ඇතැයි අදහස් කරන තත්ත්වයන් සඳහා ඔවුහු ඒවාට ප්‍රාර්ථනා කළහ. මේවා ඉතා සාමාන්‍ය දේවල්ය.

අබ්දුන්නබි:- අබ්දුල්ලාහ, ඔබ රසුල් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ අනුකම්පා බස් දෙසීම එනම් මැදිහත්වීම ප්‍රතික්ෂේප කරන්නෙහි ද?

අබ්දුල්ලාහ්:- නැහැ මා ප්‍රතික්ෂේප කළේ නැහ. මගේ පියා ද මව ද එතුමා වෙනුවෙන් කැප කරමි. එතුමාණෝ මැදිහත් වී කතා කරන්නේය. එතුමෝ අනුකම්පා බස් දෙසීම අනුමත විය යුත්තකි. එතුමන්ගේ අනුකම්පා බස් දෙසීමිහි (මැදිහත්වීමේ) අයිතිකරු අල්ලාහය. **(සියලුම අනුකම්පා බස්වල අයිතිය අල්ලාහ්ට ඇතැයි ඔබ කියනු)** ඔහු අනුමත කළ පසුවම කවුරුන් අනුකම්පා බස් දෙසිය හැක. **(ඔහුගේ අනුමතිය නොමැතිව ඔහු වෙත අනුකම්පා බස් දොඩන්නේ කවරෙක් ද?)** අල්ලාහ්ගේ අනුමතිය ලද අයට හැර අනුකම්පා බස් දෙසිය නොහැක. **(ඔහු මනාප වූ අයට හැර ඔවුහු අනුකම්පා බස් නො දොඩති)** ඔහු ඒකීයත්වය හැර පිළිගන්නේ නැහ. **(කවරෙකු හෝ ඉස්ලාම් නොවන ආගමක් වශයෙන් සොයයි නම් ඔහුගෙන් එය අනුමත නොවෙයි)** යනාදී අල්කුර්ආන් වැකි මගින් අනුකම්පා බස් දෙසීම් සියල්ල අල්ලාහ් සතු බවත් ඔහුගේ අනුමතිය රහිතව අනුකම්පා බස් දෙසිය නොහැකි බවත් නබිවරයා හෝ අනෙක් අය හෝ අල්ලාහ්ගේ අනුමතිය ලද අයට පමණක් එසේ කළ හැකි වුවද අනුකම්පා බස් දෙසීමෙහි සම්පූර්ණ අයිතිය අල්ලාහ්ට අයත් බවත් පැහැදිලි වන්නේය. මම ද එතුමන්ගේ අනුකම්පා බස් දෙසීම බලාපොරොත්තු වෙමි. යා අල්ලාහ් එතුමන්ගේ අනුකම්පා බස මට නොවරද්දනු මැන. මා වෙනුවෙන් එතුමන් අනුකම්පා බස් දෙසීම අනුමත කරනු මැන.

අබ්දුන්නබි:- කාගෙන් වුවද ඔහු ලග නොමැති දෙයක් නොඉල්ලිය යුතු යැයි අපි එකඟතාවකට පත්වීමු. අල්ලාහ් නබිවරයාට අනුකම්පා බසට අවසර දී ඇත්තේය. එනිසා එතුමාගෙන් අප ඉල්ලීම ආදේශයක් නොවන්නේය.

අබ්දුල්ලාහ්:- අල්ලාහ් අනුකම්පා බස තහනම් නොකළේ නම් ඔබේ වාදය නිවැරදිය. අල්ලාහ් මෙසේ පවසයි. **(අල්ලාහ් සමග කියවෙකු නොකැඳවනු)** අනුකම්පා බස පැතීම නැමදුමකි



නබ්වරයාට අනුකම්පා බස දුන්නේ අල්ලාහ්ය. ඔහු නොවන කිසිවෙකුගෙන් එය නොඅසනු. එය තහනම් කළේද අල්ලාහ්මය. අල්ලාහ් නබ්වරයකු නොවන අයට ද අනුකම්පා බස් දොඩති. අල්ලාහ් ඔවුනට අවසර දී ඇත්තේය. එහෙයින් මම ඔවුන්ගෙන් අසන්නේ 'යි කියන්නෙහිද? නුඹ එසේ ඇසුවහොත් අල්ලාහ් තහනම් කළ යහපත් ගැත්තන්ට නැමදුම් ඉටු කරන්නෙකු වන්නෙහිය. එසේ නොවුවා නම් අල්ලාහ් ඔවුනට දුන් නිසා මම ඉල්ලම් යන නුඹේ වාදය වැරදි වන්නේය.

අබ්දුන්නබ්:- මා අල්ලාහ්ට කිසිවක් ආදේශ කළේ නැත. යහපත් ගැත්තන්ට එක්වීම මීර්ක නොවන්නේය.

අබ්දුල්ලාහ්:- අල්ලාහ් ආදේශ කිරීම කාමයේ වරදවා හැසිරීමට වඩා ඉතා තදින් තහනම් කළේය. එය අල්ලාහ් ක්ෂමා නොකරන බව නුඹ පිළිගන්නෙහිද?

අබ්දුන්නබ්:- ඔව් එය පිළිගනිමි. එය අල්ලාහ්ගේ ශුද්ධ වාක්‍යවල පැහැදිලිවම ඇත.

අබ්දුල්ලාහ්:- අල්ලාහ් තහනම් කළ ආදේශය නුඹ ලග නොමැති බව කීවෙහිය. එම ආදේශය කුමක්දැ?යි මට පැහැදිලි කළ හැකිද?

අබ්දුන්නබ්:- ආදේශ යනු පිළිම වන්දනාවයි. ඒ කරා ළංවීමය. එවායින් ඇසීම ඒවාට බියවීම යනාදියයි.

අබ්දුල්ලාහ් :- පිළිම වන්දනාව යන්නෙහි අර්ථය කුමක් ද? කුරෙයිමි කාගිර්වරු ගස් හා ගල් ඒවා මවන්නේය. ඒවා ආහාර සපයන්නේය. ප්‍රාර්ථනා කරන්නන්ගේ කටයුතු පෙළ ගස් වන්නේයැයි විශ්වාස කළෝද? ඔවුන් එසේ විශ්වාස කළේ නැතිබව ඔබ කලින්ම පිළිගන්නෙහිය.

අබ්දුන්නබ්:- මා එසේ අදහස් කළේ නැත. කවරෙකු හෝ ගසක් ලග හෝ ගලක් ලග හෝ සොහොන්වල මතුපිට ඇති ගොඩනැගිල්ල වෙත හෝ ප්‍රාර්ථනය කළහොත් ඒවා වෙනුවෙන් කැපුවහොත් ඒවා අල්ලාහ් වෙත ළංකරවන්නේය. එම අභිවෘද්ධියෙන් (ආනිශංසවලින්) අල්ලාහ් විපත්වලින් ආරක්‍ෂා කරයි යැයි අදහස් කළහොත් එයම පිළිම වන්දනාවක් වන්නේය.

අබ්දුල්ලාහ්:- ඔබ සත්‍යය කීවෙහිය. එහෙත් එයම ඔබ ගල් ලග ද සොහොන් මත ගොඩනැගිලි ලග ද කරන ක්‍රියාවන් ආදේශ කිරීම පිළිම වන්දනාව යැයි කීවෙහිය. ආදේශ කිරීමක් නොවන බව ද කියන්නෙහි ද?

අබ්දුන්නබ්:- ඔව් මගේ අදහස එයයි.

අබ්දුල්ලාහ්:- එසේ නම් නබ්වරුන්, මලක්වරන් හා යහපත් ගැත්තන්ව විශ්වාස කිරීම තහනම් කරන එසේ කරන අය කාගිර් වරුන් යැයි කියන කුර්ආන් වැකි කොහිද? නුඹට ඒවා කලින් ම මම කියවා පෙන්වුවා නොවේද?

අබ්දුන්නබ්:- මලක්වරුන් ලග ද නබ්වරුන් ලගද ප්‍රාර්ථනා කරන්නවුන් එයින් කාගිර් වුයේ නැත. ඔවුහු මලක්වරුන් අල්ලාහ්ගේ ගැහැණු දරුවන්ය. ඊසා (අලෙයිහිස් සලාම්) අල්ලාහ්ගේ පුතා යැයි කී නිසාම කාගිර් වුහ. අප අබ්දුල් කාදිර් අල්ලාහ්ගේ පුතා කියා හෝ සෙයිනබ් අල්ලාහ්ගේ ගැහැණු දැරිය කියා හෝ කීවේ නැත.

අබ්දුල්ලාහ්:- අල්ලාහ්ට දරුවන් ඇති කිරීම තනිකරම 'මීර්ක' ක්‍රියාවකි. අල්ලාහ් මෙසේ පවසයි. **(නබ් වරයාණනි' නුඹ කියති: අල්ලාහ් ඔහු එක් අයෙකි. ඔහු අවශ්‍යතා නැත්තෙකි. ඔහු (කිසිවකු) ප්‍රසූත කළේ නැත. ඔහු කිසිවෙකුගෙන් ප්‍රසූත වුයේ ද නැත)** (අහද් යන අසම සම යන්නයි. සමද් යනු අවශ්‍යතාවන්ගෙන් තොරව සෙස්සන් අවශ්‍යතාව සොයන කෙනෙක් යන්නයි) මෙය කවරෙකු හෝ ප්‍රතික්ෂේප කළහොත් කාගිර්(දේව ප්‍රතික්ෂේපකයෙකු) වන්නේය. අල්ලාහ් මෙසේ පවසයි. **(අල්ලාහ් තමන්ට දරුවෙක් ඇති කර ගත්තේ නැත. ඔහු සමග (වෙනත්) දෙවියෙකු ද නැත. එසේ සිටියේ නම් සෑම දෙවියෙක්ම තමන් මැවූ දෑ තමා සමග ගෙන ගොස් සමහරෙක් සමහරෙකුට අභිබවා යන්නෝය.)** මෙම ආයතයේ කුහුර් වර්ගයන් දෙක වෙන් කොට කියා ඇත. මෙයට තවත් සාධකයක් තමා (ලාන්) නැමැති පිළිමය නැමදුම කරමින් සිටිය වුන් ,එය පුරුෂයෙකු වුව ද එහෙත් එය අල්ලාහ්ගේ පිරිමි දරුවා යැයි



නොපැවසුවේය. එසේම පින්වරුන්ට නැමදුම් කළ වුන් ද එසේ නොකළහ එහෙයින් මද්දන බහරෙහි ඉමාමවරු මුරතද් වීම සම්බන්ධයෙන් කටා කරන පාඩමේදී මුස්ලිම්වරයෙක් අල්ලාහ්ට පුතෙක් ඇතැයි කීවොත් ඔහු කාරි(දේව ප්‍රතික්ෂේපකයකු) වන්නේය අල්ලාහ්ට ආදේශ කළ තැනැත්තාද කාරි වන්නේ යැයි ද වෙන් වශයෙන්ම ප්‍රකාශ කරන්නෝය.

අබ්දුල්ලාහ්:- එහෙත් අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි. (දැනගනු නියත වශයෙන්ම අල්ලාහ්ගේ සෙනෙහෙවන්තයින්ට බියක් නැත. ඔවුහු ශෝකයටද පත් නොවන්නෝය. ඔවුහු විශ්වාස කර දේව බිය ඇත්තන්ව සිටියහ.)

අබ්දුල්ලාහ්:- අපි එය පිළිගනිමු. එය සත්‍ය යැයි කියමු. එහෙත් ඔවුහු නමදිනු නොලබන්නෝය. එම දේව සෙනෙහෙවන්තයින්වූ මුත්තකින් ව අල්ලාහ් සමග එක්කිරීමත් ඔවුන්ව අල්ලාහ් සමග එක්කර නැමදුම් ඉටු කිරීමත් අපි හෙළා දකින්නෙමු. ඔවුන්ට ආදරය කිරීම, ඔවුන්ව පිළිපැදීම ඔවුන්ට (ෂරීආවට සුදුසු පරිදි) ප්‍රාතිහාර්යයන් සිදුවේවී යැයි විශ්වාස කිරීම නුඹේ යුතුකමකි. බිද්අත් කරුවෝ ඔවුන්ගේ ප්‍රාතිහාර්යයන් සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන්නෝය. අල්ලාහ්ගේ ආගම මධ්‍ය ස්වභාවයෙන් යුතු එකකි. මං මුළාවන් දෙක අතර සෘජු මගක් ඇත්තකි. බාහිර දෙක අතර සත්‍යයකි.

අබ්දුල්ලාහ්:- (අල්-කුර්ආනය සදහන් කරන) එම කාරිවරු කලමාව නොපිළිගත් අයයි. අල්ලාහ්ගේ දූතයාණන්ව බොරු කරන්නන්ය. අවසන් දිනය (පරලොව) ප්‍රතික්ෂේප කරන්නන්ය. අල්-කුර්ආනය ප්‍රතික්ෂේප කළ අතර එය හුනියමක් යැයි කීහ. අපි කලමාව පිළිගත්තෙමු. අල්-කුර්ආනය සත්‍යක් යැයි කියමු. පරලොව පිළිගනිමු. සලාතය ඉටු කරමු. උපවාසය රකින්නෙමු. එසේ තිබිය දී අපවත් ඔවුන් වගේ යැයි ඔබ කෙසේ කියන්නෙහිද?

අබ්දුල්ලාහ්:- මිනිසෙක් එක් කරුණක දී නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ව සැබෑ කර තවත් කරුණක දී බොරු කළහොත් ඔහු ඉස්ලාමයට ඇතුල් නොවන්නේ යැයි මත හේදයෙන් තොරව ආගමික විශතූන් පිළිගෙන ඇත. අල්-කුර්ආනයේ කොටසක් පිළිගෙන සලාතය ප්‍රතික්ෂේප කිරීමද, ජකීයත්වය හා සලාතය පිළිගෙන සකාතය ප්‍රතික්ෂේප කිරීමද ජකීයත්වය සලාතය හා සකාතය පිළිගෙන උපවාසය ප්‍රතික්ෂේප කිරීමද ජකීයත්වය පිළිගෙන හජ් ප්‍රතික්ෂේප කිරීම ද ඔහු කාරි වීමට ප්‍රමාණවත් වන්නේය. නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ කාලයේ හජ් කරන්නට සමහරෙක් ප්‍රතික්ෂේප කළ විට ඔවුන් පිළිබදව අල්ලාහ් (එයට නියමිත මාර්ගයේ ගමන් කරන්න ශක්තිය ඇති මිනිසුන්ට අල්ලාහ් වෙනුවෙන් එම නිවසට ගොස් හජ් කර්තව්‍යය ඉටු කිරීම අනිවාර්යය. එහෙත් කවරෙකු හෝ මෙය ප්‍රතික්ෂේප කළහොත් නියත වශයෙන්ම අල්ලාහ් ලෝකයාගේ අවශ්‍යතාවක් නොමැත්තෙකුව සිටී) යන වැකිය පහළ කළේය. විනිශ්චය දිනය සදහා නැගිටුවීම යමෙක් ප්‍රතික්ෂේප කළහොත් ඔහු කාරි වන බව විශතූන්ගේ ජකමතික තීරණයයි. මේ නිසාම ඉස්ලාමයේ කොටසක් පිළිගෙන තවත් කොටසක් පිළි නොගැනීමෙන් යමෙකු කාරි වන්නේ යැයි අල්-කුර්ආනය තදින්ම ප්‍රකාශ කරයි. ඉස්ලාමයේ කොටසක් පිළිගෙන තවත් කොටසක් ප්‍රතික්ෂේප කරන්නා කාරි යැයි ඔබ පිළි ගන්නෙහි ද?

අබ්දුල්ලාහ්:- ඔව් පිළිගනිමු. එය කුර්ආනයේ පැහැදිලිව ඇත.

අබ්දුල්ලාහ්:- එක් කරුණකදී නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් කියන දේ පිළිගෙන සලාතය අනිවාර්ය බව ප්‍රතික්ෂේප කළහොත් එසේත් නොමැතිනම් සියල්ල පිළිගෙන විනිශ්චය දිනයේ නැගිටුවීම පමණක් ප්‍රතික්ෂේප කළහොත් ඔහු කාරි වන බව සියලු මද්දනවල ජකමතික තීරණයයි. කුර්ආනයද එසේම පවසයි. මෙය ඔබ නියත වශයෙන්ම පිළිගනිනු. නබිවරයාණන් ගෙන ආ වගකීම්වලින් සලාතය, සකාත්, හජ් සියල්ලට වඩා ඉතා වැදගත් වන්නේ ජකීයත්වයයි. ඔබ දැනගනු. නබිවරයාණන් ගෙන ආ මේවායෙහි කුමක් හෝ එකක් ප්‍රතික්ෂේප කරන්නා කාරි වන්නේය. එහෙත් සියළුම රසුල්වරුන් ගෙන ආ ජකීයත්වය ප්‍රතික්ෂේප කරන්නා කාරි නොවන්නේ මන්ද? සුබ්හානල්ලාහ් මෙය කොතරම් ලොකු මෝඩකමක්ද? නබිතුමාගේ මිතුරන් යමාමාහි බහු හනීෆා ගෝත්‍රිකයින් සමග කළ සටන ගැන සිතා බලනු. එම බහු හනීෆා ගෝත්‍රිකයින් නබිතුමා සමග ඉස්ලාමය පිළිගෙන සිටියහ. අල්ලාහ්



හැර වෙනත් දෙවියෙක් නොමැති බවත් මුහුම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) ඔහුගේ දුතයෙකු බවද පිළිගෙන සිටියහ. ඔවුහු සලාතය ඉටු කරන අදාත් කියන අයද වුහ.

අබ්දුන්නබ්:- එහෙත් ඔහු බොරුකාරයෙකු වූ මුසෙයිලමාව නබිවරයෙකු යැයි වාද කළහ. අපි මුහුම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාගෙන් පසු නබිවරයෙකු නැතැයි කියමු.

අබ්දුල්ලාහ්:- එහෙත් ඔබ අලි (රලියල්ලාහු අන්හුතුමාව, අබ්දුල්කාදිර් පීලානිතුමාව හා සමහර නබිවරුන්ව ද මලක්වරුන්ව ද අල්ලාහ්ගේ තත්ත්වයට උසස් කරන්නෙහුය. සාමාන්‍ය මිනිසෙකු ව නබිවරයෙකුගේ තත්ත්වයට උසස් කරන්නාම කාරීරය. ඔහුට කලිමාව ප්‍රයෝජනවත් නොවේ නම් මිනිසාව අල්ලාහ්ගේ තත්ත්වයට උසස් කරන්නාගේ තත්ත්වය කුමක් වෙයි ද? අලි (රලියල්ලාහු අන්හුතුමා දඬුවම් දුන් අයද තමන්ව මුස්ලිම් වරුන් යැයි කියමින් ම සිටියහ. ඔවුහු අලි (රලියල්ලාහු අන්හුතුමාගේ ආධාර කරුවෝය. සහාබිවරුන්ගෙන් දැනුම ලබා ගත් අයයි. නුඹලා අබ්දුල් කාදිර් පීලානා මත තබා ඇති විශ්වාසය ඔවුහු අලි (රලියල්ලාහු අන්හු) තුමා මත තබා ගෙන සිටියහ. සහාබිවරු ඔවුන් සමග යුද්ධ කළ යුතු යැයි ඒකමතිකව තීරණය කළේ මන්ද? සහාබවරු මුස්ලිම්වරන්ව කාරීවරුන් බවට පත් කරතියි යි ඔබ සිතන්නෙහිද? අබ්දුල් කාදිර් පීලානි (රහ්මතුල්ලාහි අලෙයිහි) වගේ අය මත මෙසේ විශ්වාස කළාට කමක් නැත. අලි (රලියල්ලාහු අන්හුතුමා මත මෙසේ විශ්වාස කිරීම නරක යැයි ඔබ සිතන්නෙහි ද? පැරැන්නන් මීර්ක්කයද නබිවරයා වහා කුර්ආනය බොරු කරනවා ද පරලොව ප්‍රතික්ෂේප කිරීමද එක්කර නිසා කාරීර යනු මුර්තද් යන මාතෘකාව යටතේ පාඩමක් සකස් කර එහි මුර්තද් යනු මුස්ලිම් වූ පසු කාරීර වූ තැනැත්තා යැයි සියලුම මද්තබිවල ආගමික වියතුන් තම පොත්වල සඳහන් කළහ. තවද කුර්ආන ඇති විය හැකි බොහෝ කරුණු ද සඳහන් කර ඇත්තෝය. එය කරන්නාම ඉස්ලාමයෙන් පිටමං කරයි. ඔවුහු ඉතා අල්ප කරුණු පවා සඳහන් කරන්න අමතක නොකළහ. අල්ලාහ්ගේ අමනාපයට තුඩුදෙන වදනක් සිතේ ජනිත නොකර කටින් පමණක් ප්‍රකාශ කිරීම සම්චිවලයට කියන සමහර වදන් පවා උදාහරණ වශයෙන් පෙන්වා ඇත්තෝය. (නුඹලා අල්ලාහ්වද ඔහුගේ සාධකද ඔහුගේ දුතයාව ද සම්චිවල් කරන්නෙහුද? නුඹලා හේතු නොකියනු. නියතවශයෙන්ම නුඹලා විශ්වාස කළ පසු ප්‍රතික්ෂේප කළ අය වන්නෝය) ඔවුන් තබුක් සටනේ දී නබිතුමාත් සමග සිටි අයයි. වදනක් ප්‍රකාශ කර අපි සම්චිවලයට කී වෙමු යි කී අයයි. ඔවුන් දෙස බලා මුස්ලිම් වූ පසු කාරීර වූ අයයි යනුවෙන් අල්ලාහ් ප්‍රකාශ කරයි. ඉස්රායිල්වරු සමාදනසේ දහම විශ්වාසකළවුන්, උගතුන් හා යහපත් ගැත්තන්ව සිටිය ද අපට (දෙවියෙකු ඇති කර දෙන්නා යි ඇසුහ) ඒ වගේම නබි මිතුරන්ගෙන් සමහරෙක් අපට (එකල මුෂරික් වරුන්ට තම ආයුධ එල්ලා තබා එතැන නැමදුම් කරන අරමුණින් නවාතැන්ගන්නා අයට ගසක් තිබුණා සේ) එල්ලා තබන ගසක් ඇති කර දෙනු මැනවීයි ඇසූ විට මෙය ඉස්රායිල්වරු ඔවුන්ට දෙවිවරුන් සිටින්නා සේ (අපටත් දෙවිවරුන්ව ඇති කර දෙනු මැනවි) යි කීවා සේ වන්නේය. යි නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ දිවුරා ප්‍රකාශ කළහ.

අබ්දුන්නබ්:- ඉස්රායිල්වරුන් ද නබිවරයා ලග අපට එවැනි ගසක් ඇති කර දෙන්නැයි ඉල්ලූ අය ද එසේ ඇසූ නිසා කාරීර වූයේ නැත.

අබ්දුල්ලාහ් :- ඉස්රායිල්වරු හෝ නබිවරයාගෙන් එසේ ඇසූ අය හෝ එය කළේ නැත. එසේ කළානම් ඔවුහුද කාරීර වන්නේය. රසූල් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා එය තහනම් කළ විට එතුමාට අවනත නොවී එවැනි ගසක් තෝරා ගත්තහු නම් නියත වශයෙන්ම ඔවුන් කාරීර වන්නට තිබුණි.

අබ්දුන්නබ්:- මට තවත් සැකයක් ඇත. එය උසාමා (රලියල්ලාහු අන්හු) තුමාගේ සිද්ධියයි. කලිමාව කී පුද්ගලයාව ඝාතනය කළ විට ලා ඉලාහ ඉල්ලල්ලාහ් යැයි කී පසුවත් ඔහුව ඝාතනය කළෙහිදැ? යි නබි තුමාණෝ ඔහුට තර්ජනය කළහ. (ග්‍රන්ථය මුස්ලිම්) ඔබ කී කරුණු හා මෙම සිදුවීම් දෙක සසඳන්නේ කෙසේ ද?

අබ්දුල්ලාහ්:- යුදෙව්වන් ලා ඉලාහ ඉල්ලල්ලාහ් යන කලිමාව පවසද්දිම නබිතුමාණෝ ඔවුන් සමග යුද්ධ කළහ. ඔවුන්ව සිරභාරයට ගත්හ. බහු හනීෆා ගෝත්‍රිකයින් ලා ඉලාහ



ඉල්ලල්ලාහ් මුහම්මදුර් රසූලුල්ලාහ් යනුවෙන් කියමින් - සලාතය කරමින් සිටියදීම නබි සහගාමීහු ඔවුන් සමග යුද්ධ කළහ. අලි (රලියල්ලාහු අන්හු) තුමා දඬුවම් කළ අයදු එසේම සිටියහ. විනිශ්චය දිනය සඳහා නැගිටවීම ප්‍රතික්ෂේප කරන්නා කලිමාව කීවත් ඝාතනය කරනු ලබයි. කලිමාවේ ප්‍රධාන කුළුණුවලින් එකක් හෝ ප්‍රතික්ෂේප කළ තැනැත්තාද ඝාතනය කරනු ලබන බව නුඹ පිළිගන්නෙහිය. එසේ නම් ඉස්ලාමයේ උපාංගවලින් එකක් ප්‍රතික්ෂේප කළවිට කලිමාව ප්‍රයෝජනයක් නොවෙද්දී ඉස්ලාමයේ මූලිකාංගවලින් එකක් වූ තව්හීදය ප්‍රතික්ෂේප කරන විට කලිමාව කෙසේ ප්‍රයෝජනවත් වෙයිද? මෙම හදිස්වල අර්ථය නුඹ හරියාකාරව තේරුම් නොගත් බව පෙනී යයි.

උසාමා (රලියල්ලාහු අන්හු) තුමා ඉස්ලාමය වාද කළ කෙනෙකුට තම පීච්තයට ආදරයෙන් (මරණ බයෙන්) කලිමාව කීවේ යැයි සිතා ඝාතනය කළේය. යමෙක් ඉස්ලාමය පිටතින් පෙන්වූ විට එයට වෙනස් තත්වයක් ඔහුගෙන් බාහිරව දකින තෙක් ඔහුට කිසිවක් කළ නොහැකිය. ඔහුගේ තත්වය තහවුරු කරගන්නා තුරු ඔහුට කිසිවක් නොකළ යුතු බව පැහැදිලි කරයි. ඉස්ලාමයට වෙනස් පැවැත්මක් ඔහු තුළ ඇත්නම් ඔහු ඝාතනය විය යුතුය. **කලිමාව කියන තෙක් ඔවුන් සමග සටන් කරනු** යි හදිසය කී රසූල් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාව කවාර්ච්චරුන් විෂයහි **ඔවුන්ව කොහි දුටුවත් ඝාතනය කරනු** යි පැවසූහ. (බුහාරි) ඔවුහු ඉතා අධිකව නමැදුම් ඉටු කරන්නන් වූහ. ඔවුන් නමැදුම් කරන ආකාරය දුටු සහාබිවරු තමන් කරනුයේ අල්පයක් යැයි සිතූහ. ඔවුහු දැනුම ලබාගත්තේ සහාබිවරුන්ගෙන්ය. ඔවුන්ගෙන් දහමට පටහැනි ක්‍රියාවන් සිදුවූන විට ඔවුන් පැවසූ කලිමාව හෝ ඔවුන්ගේ අධිකවූ නමැදුම් කරන ආකාරය දුටු සහාබිවරුන්ගෙන්ය. ඔවුන්ගෙන් ආගමට පටහැනි ක්‍රියාවන් සිදුවූන විට ඔවුන් පැවසූ කලිමාව හෝ ඔවුන්ගේ අධිකවූ නමැදුම් හෝ තමන් මුස්ලිම්වරුන් යැයි ඔවුන්ගේ වාදය හෝ ඔවුන් ඝාතනය වීමෙන් ඔවුන්ව ආරක්ෂා කළේ නැත.

අබ්දුන්නබි:- මළවුන් කෙරෙන් නැගිටවනු ලබන දිනයේ ජනයා තමන් වෙනුවෙන් මැදිහත් වී උදව් කරන ලෙස පතා ආදම් නුත් මුසා ර්සා වෙත යයි අවසානයේ මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්)තුමා වෙත යයි මෙම හදිසයෙන් අල්ලාහ් හැර සෙසු අයගෙන් උදව් පැහිමි මීර්ක් නොවන බව තහවුරු වෙනවා නොවේ ද?

අබ්දුල්ලාහ්:- මෙය සත්‍යය කනපීට පෙරලන්නකි. පීච්තව සිටින අයෙකුගෙන් ආරක්ෂාව පැහිම අප ප්‍රතික්ෂේප කළේ නැත. අල්ලාහ් මෙසේ පවසයි. **(ඔවුන්ගේ සමූහයාට අයත් ඔහු (මුසා) ඔහුගේ සතුරන්ට අයත් කෙනෙකුට විරුද්ධව ආධාර පැහිය)** යුධමය අවස්ථාවන් හිදී ද වෙනත් අවස්ථාවලදී ද මිනිසෙක් තම ආධාර කරුවන්ගෙන් ආරක්ෂාව පැහිම පිළිබඳව කිසිදු විරුද්ධත්වයක් නොමැත. අපි විරුද්ධ වන්නේ 'වලිවරුන්ගේ සොහොන් අබියස කෙරෙන ආරක්ෂාව පැහිමත් ඔවුන් අදාශ්‍යමානව සිටිය දී ඔවුන්ට කළ නොහැකි දෑ ඔවුන්ගෙන් ඉල්ලීමත්ය. මිනිසුන් නබිවරුන්ගෙන් විනිශ්චය දිනයේ ඉල්ලා සිටින්නේ විභාග කිරීම ඉක්මන් කරවා ස්වර්ග වැසියන් 'මහ්ෂර්' දුෂ්කරතාවලින් මිදී සහනයක් ලබා ගැනීම සඳහා අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කරන ලෙසය. නුඹේ කථාවට සවන්දිය හැකිව, පීච්තව සිටින යහපත් ගැත්තෙකු ඉදිරියට ගොස් නුඹ වෙනුවෙන් ප්‍රාර්ථනා කරන ලෙස ඉල්ලීම වරදක් නොවේ. නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් පීච්තව සිටිය දී නබි තුමාගේ මිතුරන් එතුමන් වෙත ගොස් මෙසේ ඉල්ලා සිටියහ. එහෙත් එතුමන් මියගිය පසුව කිසිවෙක් එතුමන්ගේ සොහොන් අබියසට ගොස් කිසිවක් නොඉල්ලූහ. පැරැන්නන් සොහොන් ළඟට ගොස් තමන් වෙනුවෙන් දුආ ප්‍රාර්ථනා කිරීම හෙළා දැක්කෝය.

අබ්දුන්නබි:- ඉබ්‍රාහිම් (අලෙයිහිස් සලාම්) තුමා ගිනිමැලියට දමනු ලැබූ අවස්ථාවේ පිබිරල් (අලෙයිහිස් සලාම්) තුමා අහසේ පෙනී සිට යම් අවශ්‍යතාවක් ඇද්දැ? යි ඇසීය. පිබිරල් (අලෙයිහිස් සලාම්) තුමාගෙන් ආරක්ෂාව පැහිම මීර්ක් නම් පිබිරල් (අලෙයිහිස් සලාම්) තුමා එසේ අසන්නට නොතිබුණි.



අඛිදුල්ලාහ් :- මෙය ද පළමු පැනට සමාන එකකි. පළමුවෙන් මෙය කිසිම සාක්ෂියක් නොමැති කියමනකි. එය සත්‍යයක් යැයි ගත්තද පිබිට්ල් (අලෙයිහිස් සලාම) තමන්ට හැකි යමක් කරන අදහසින් ඇසීය. **(ශක්ති සම්පන්න ඔහු ඔහුට ජීවා ඉගැන්වීය)** ඉබ්‍රාහිම් තමාට දමනු ලැබූ එම ගින්න ද එය වටා පිටාවේ තිබුණ හුමිය ද, කදද නැගෙනහිර හෝ බටහිර දිසාවට විසිකර දමන මෙන් අල්ලාහ් අණ කළේ නම් එයද එතමාට නොහැකි කාර්යයක් නොවේ. මෙය ධනවත්කම නැති බැර මිනිසෙකුට මුදලින් උපකාරයක් කරන්න ඇසූ විට මට අවශ්‍ය නැහැ. මම අල්ලාහ්ගේ උපකාරය එනතෙක් ඉවසා සිටීමයි කීවා සේය. එහෙත් අද සොහොන් අබියස කෙරෙන 'මීර්ක්' කොතරම් දුරට ගිනින්නද?

'මගේ සොයුරාණනි' මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තමන්ට එවනු ලැබූ එදා සමාජය කළ 'මීර්ක්' අද මිනිසුන් කරන 'මීර්ක්'කය ට වඩා පහත සඳහන් කරුණු තුනකින් ඉතා පහසු ජීවා විය.

1. පැරැන්නෝ පහසුකම් ඇතුළු සිටියදීම අල්ලාහ්ට ආදේශ කළහ. දුෂ්කරතාවක් ආවිට අල්ලාහ් වෙත පමණක් යොමු වූහ. ඔවුන් ගැන අල්ලාහ් පහත සඳහන් පරිදි ප්‍රකාශ කරයි. **(ඔවුහු නැව් නැගිණා විට ආගම අල්ලාහ්ට පමණක් සුවිශුද්ධ කළවුන් සේ ඔහුට ප්‍රාර්ථනා කරති. ඔවුන්ට ආරක්ෂා කර ගොඩට ගෙන ආ විට ඔවුහු ආදේශ කරන්නන් බවට පත් වෙති. 'කදකර මෙන් රළ ඔවුන්ට වටකර ගත් විට ආගම අල්ලාහ්ට සුවි ශුද්ධ කළවුන් සේ අල්ලාහ්ට ප්‍රාර්ථනා කරති. ඔවුන්ට ආරක්ෂා කර ගොඩට ගෙන ආවිට ඔවුන්ගෙන් සමහරෙක් මධ්‍යස්තව සිටිති. ගුණාමකුවන්වූ මහා ද්‍රෝහීන් වීනා අන් කිසිවෙක් අපගේ සාධක ප්‍රතික්ෂේප නොකරති.)** රසුල් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තමා ඔවුන් සමග යුද්ධ කළ එම මුෂරික්වරු, ඓශ්වරියමත්ව සිටින විට අල්ලාහ් සමග අනෙක් අයගෙන්ද ප්‍රාර්ථනා කරති. එහෙත් දුෂ්කරතා ඇති වූ විට අනෙක් සියල්ල අහඹු අල්ලාහ්ට පමණක් ප්‍රාර්ථනා කරති. එහෙත් ඓශ්වරියයෙන් හා දුෂ්පත් කමින් සිටින හැම අවස්ථාවක ම අද මුෂරික්වරු අල්ලාහ් නොවන්නන් ලග ප්‍රාර්ථනා කරති. දුකක් පැටලූන විට යා රසුල්ලාහ්, යා හුසෙන් යා මුහිස්යදීන් යැයි කියති. මෙය තේරුම් ගත් උදවිය කොහිද?

2. පැරැණින් අල්ලාහ්ට සම්ප වූ රසුල්වරුන්, මලක්වරුන් හා වලවරුන්ගෙන් ප්‍රාර්ථනා කළහ. නැතිනම් අල්ලාහ්ට වෙනස්කම් නොකරන ගස් හා ගල් වලට ඇරුමුම් කළහ. එහෙත් අද මුෂරික් වරු මිනිසුන් අතර මහා පාපතරයින්වම කැඳවති. යහපත් ගැත්තන් අතර හෝ අල්ලාහ්ට වෙනස්කම් නොකළ ගල් හා ගස් මත විශ්වාස තබන්නා පවිකිරීම ඇස්පනාපිට දැක ද ඔහු මත විශ්වාස කරන්නාට වඩා උසස්ය.

3. නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තමන්ගේ කාලයේ මුෂරික් වරුන්ගේ මීර්ක් පැවතුනේ තව්හීදුල් උලුහියයාවේ පමණක්ය. තව්හීදුර් රුබුබියයාවේ තිබුණේ නැත. එහෙත් අද කාලයේ මීර්ක් තව්හීදුල් උලුහියයා වේ පමණක් නොව එයටත් වඩා තව්හීදුර් රුබුබියයාවේ ඇත. මැවීම, පණ ගැන්වීම මරණයට පත් කිරීම ස්වභාව ධර්මයෙන් සිදු කරන බව ඔවුහු අදහස් කරති.

මුලින් කී දැයින් දැනගත් වැදගත් නීතියක් ගැන ප්‍රකාශ කර මගේ කථාව අවසන් කරන්න බලාපොරොත්තු වෙමි. ඒකීයත්වය යනු තහවුරු කිරීම, කටින් ප්‍රකාශ කිරීම, හා අවසව වලින් ක්‍රියාත්මක කිරීම යන කරුණු තුනෙන් ඒකාබද්ධව ඇති විය යුතුය මේවායින් එකක් හෝ අත් හැරුණු විට මුස්ලම් විය නොහැක. තව්හීදුය දැනගෙන ඒ අනුව ක්‍රියා නොකළේ ෆිර්අවුන් හා ඉබ්ලිස් වැනි කාෆිරය. හැමෝටම වරදින් කරුණක් ඇත. එයනම් 'මෙය සත්‍යයයි. එහෙත් අපට කරගත නොහැක' මෙය ගමේ නැත. ගමේ අයගෙන් විය හැකි විපත් ගැන සලකා ඔවුන් සමග සහයෝගයෙන් යා යුතුව ඇතැ යි හේතු පැවසීමයි.

'කුෆර්' හි නායකයින්ගෙන් වැඩි පිරිසක්ද මෙසේ සත්‍යය දැනගෙනත් මෙවැනි සමහර හේතු දක්වමින් එය අත් හළහ. අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි **(ඔවුහු අල්ලාහ්ගේ සාධක වෙනුවට අල්ප වූ දෙයක් ගත්හ. නියත වශයෙන් ම ඔවුන් කරමින් සිටින කාර්යය නරක එකකි)** කවරෙකු හෝ තව්හීදුය තේරුම්ගෙන හිතෙන් පිළිනොගෙන බාහිර වශයෙන් තව්හීදුයට



අනුව කටයුතු කළහොත් ඔහු මුනාගික්කය. ඔහු කාගිරිටත් වඩා නරක අයෙකි. අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි. **(ඔවුහු නියත වශයෙන්ම කුමක හෝ නිරයේ පහත මාලයේ සිටිති.)** ඔවුනට උදව් කරන කිසිවෙකු ව නොදකින්නෙහුය.

මිනිසුන් කටා කරන දෑ නුඹ අවධානය කරන්නේ නම් මෙය හොඳින් දැනගන්නෙහිය. සත්‍ය දැන ලෝකයේ සිදුවන එක පාඩුවක් නිසා එය අත් හරින්නෝය. මොවුහු කාරුණික සමාන අයයි. තවත් සමහරෙක් කාරුණික මෙන් නිලතලවලට බියෙන් අත් හරින්නෝය. තවත් සමහරෙක් ගිරිඅවුන් මෙන් පාලනය නැතිවේ යැයි බියෙන් අත්හරින්නෝය. කුහකයින් මෙන් බාහිර පෙනුමෙන් තව්හිදය පිලිපදින අය ව ද ඔබ දකින්නෙහිය. ඔහු ඔහුගේ සිතෙන් පිලිපදින තව්හිදය කුමක්දැ? යි ඇසුවහොත් ඔහු කිසිවක් නොදන්නේය.

අල් කුර්ආනයේ වැඩි දෙකක් ගැන නුඹ හොඳින් දැනගත යුතුය.

එකක් කළින්ම දැන්වූ වැඩිය. එනම්:- **(නුඹලා හේතු නොකිවහි. විශ්වාස කළ පසු නුඹලා ප්‍රතික්ෂේප කළ අය වුවෙහුය.)** රසූල් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) සමග රෝමානුවන් විරුද්ධව සටන් කර සමච්චලයට කී එක වචනයක් හේතු කොටගෙන 'කාගිරි' වුවහු නම් ධනය හා බලය නොලැබී යාම් යැයි බියෙන් හෝ යම් කෙනෙකුගේ හිත සතුටු කිරීමට 'කුර්' සම්බන්ධ වදනක් කියන්නා කොතරම් තදබල කුර් හි වැටේ දැයි තේරුම් ගනු. සමච්චලයට කියන්නා අනෙක් අය ව හිතැස්සච්චම හිතෙන් විශ්වාස නොකරම කියයි. එහෙත් ජනතාවට බියෙන් හෝ එවුන් ලග ඇති දෙයකට ආසාවෙන් හෝ කටා කරන්නේ නම් **(ෂෙයිතාන් නුඹලාට දිලිදුකම පොරොන්දු වෙයි. පාපය විධානය කරයි)** යන වැඩිය අනුව ෂෙයිතාන්වම සැබෑ කරවයි. ෂෙයිතාන්ගේ අනතුරු ඇගවීමට බියවෙයි. **(ෂෙයිතාන් තම හිතවතුන් ව බිය ගන්වයි.)** අල්ලාහ්ගේ වචනය විශ්වාස කළේ නැත. **(අල්ලාහ් ඔහුගේ දයාව හා පාපක්ෂමාව ද මහිමය ද පොරොන්දු වෙයි)** ඔහුගේ අනතුරු ඇගවීමට බිය වූයේ නැත. **(නුඹලා මු:මින්වරු නම,ඔවුනට බිය නොව මාහට බිය වහු)** මෙවැනි අය අල්ලාහ්ගේ 'වලි' ව සිටීමට සුදුසු ද නැත්නම් ෂෙයිතාන්ගේ 'වලි' ව සිටීමට සුදුසු ද?

දෙවැන්න **(කවරෙකු විශ්වාස කළ පසු අල්ලාහ්ව ප්‍රතික්ෂේප කරන්නේද (ඔහුට අල්ලාහ්ගේ කෝපය ඇත) ඔහුගේ හිත විශ්වාසයෙන් සැනසීමට පත්ව තිබියදී කවරෙකු බලහත්කාරයකට හසුවන්නේද ඔහු හැර' එහෙත් කවරෙකුගේ හිත කුර්ගයෙන් විශාලත්වයට පත් ව ඇත් ද ඔහුට අල්ලාහ්ගේ කෝපය පහළ වන්නේය. ඔවුනට දරුණු වේදනාවද ඇත.)** යන වැඩියෙන් හිත විශ්වාසය තහවුරු වී ඇති තත්ත්වයක බලහත්කාරයකට හසුවන අයට පමණක් අල්ලාහ් ක්ෂමා කරන බව පවසයි. අනෙක් අය යමකට බියෙන් හෝ යමකට ආසාවෙන් හෝ යම් කෙනෙකු ව සතුටු කරවීමට හෝ රට හෝ පවුල හෝ සතුටු කරවීමට හෝ කළේ නම් හෝ සමච්චලයට කළේ නම් ඔහු කාගිරි වන්නේය.

බලහත් කාරව හසුවන්නා ක්ෂමාව ලබයි. එහෙත් බලපෑම් කිරීම ක්‍රියාවන්ගෙන් පමණක් සිදුවිය යුතුය. සිතෙන් විශ්වාස කරන කරුණු අතින් සිදුවිය නොහැක. **(එය ඔවුන් පරලොවට වඩා මෙලොව පිවිහයට කැමතිවූ නිසා ද ප්‍රතික්ෂේප කරන අය ව අල්ලාහ් මග නොපෙන්වන නිසා ද වේ.)** යන වැඩිය ඔවුන් දඬුවම් කරනු ලැබීම ඔවුන්ගේ ප්‍රතිපත්තිය නොදැනුවත්කම දහම අප්‍රිය වීම හා කුර්ගය ප්‍රිය කිරීම ආදී කරුණු නිසා නොවේ. මෙලොව දේවල් දහමට වඩා වැදගත් යැයි ගත් නිසා බව පැහැදිලිව ප්‍රකාශ කරයි. මා මෙතරම් ප්‍රකාශ කළ පසුත් නුඹ නුඹේ ප්‍රතිපත්තිය අතහැර අල්ලාහ්ගේ ක්ෂමාව අයදින්න අකැමති ද? මන්ද මෙය ඉතා හයානක කාරණයක් බව නුඹ දැනගත්තෙහිය.

අබ්දුන්නබ්:- අල්ලාහ්ගෙන් මම ක්ෂමාව ඉල්ලමි. නැමදුම සුදුසු දෙවියා අල්ලාහ් හැර අන් කිසිවෙකු නැත. මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා ඔහුගේ දුතයාණන් බව සාක්ෂි දරමි. අල්ලාහ් හැර මම නැමදුම් කරමින් සිටි සියල්ල ප්‍රතික්ෂේප කළෙමි. මගේ පෙර පවි සියල්ල ක්ෂමා කරන ලෙස ද ඔහුගේ සෙනෙහස හා දයාව මුල්කරගෙන මට ආදරය දක්වන ලෙසද මා මරණයට පත්වෙන තෙක් නිවැරදි ප්‍රතිපත්තිය මත ස්ථාවරව තබන ලෙස ද අල්ලාහ්ගෙන් ආසාවනා කරමි. නුඹ මට කළා වූ මෙම උපදේශය වෙනුවෙන් ද මම සිටි



තත්ත්වයෙන් මා මුදවා ගත් හේතුවෙන් ද අල්ලාත් නුඹට යහපත් ප්‍රතිඵල ලබා දෙන්නවා! නියත වශයෙන් මම ජ ප්‍රතිපත්තියේ සිටියේ නම් කිසිවිටක ජය නොලබමි.

අවසාන වශයෙන් නුඹෙන් ඉල්ලීමක් කරමි. ජනතාව බහුල වශයෙන් කරනු ලබන සමහර වැරදි මට පෙන්වා දෙනු.

අබ්දුල්ලාත් :- හොදයි මාගේ කීමට සවන් දෙනු!

❖ කුර්ආන් හදීසයෙන් යම් මත හේදයක් දැනුනහොත් ෆිත්නා අරමුණෙන් හෝ එහි අනෙක් අර්ථ සොයමින් හෝ මත හේදයට තුඩු දුන් දෑ පිළිපදින ප්‍රතිපත්තියක් නුඹලාට නොතිබිය යුතුය.

සැබැවින්ම එහි අදහස අල්ලාත් හැර අන් කිසිවෙක් නොදනිති. දැනුමෙහි ඉතා ප්‍රබල වූ සියල්ල අල්ලාත්ගෙන් පහළ වූ ජ්වාය. එය අපි එසේම විශ්වාස කරමුයි කියන පිරිසක් සමග සිටියහි. මත හේදයක් ඇති දෑ පිළිබදව රසුල් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ කීහ. **නුඹට සැකයක් ඇති වුවොත් සැකයක් ඇති නොවන දෙයට එය යවනු.** (අහමද .

ෂරහද) **කවරෙකු සැක දේවල් වලින් ඇත් වන්නේද ඔහු තම දුහමටද ගොරවයට ද ආරක්ෂාව ලබා ගත්තේය. කවරෙකු සැක දෑ කෙරෙහි යොමුවන්නේද ඔහු හරාමීහි ඇතුල් විය.** (ඔහාර.

මුස්ලිම) **ජව යනු නුඹේ සිතේ ජනිත වී මිනිසුන් එය නොදැකිය යුතු යැයි ප්‍රිය කරන දෙයයි.**

(මුස්ලිම) **නුඹේ සිතෙන් ආගමික තීන්දුව අසනු. (එසේ තුන් වරක් ප්‍රකාශ කළ නඩි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ හොද යනු නුඹේ හිත ජ පිළිබදව සැනසීමට පත්විය හැකි දෙයයි. නරක යනු නුඹේ සිතේ ජනිත වී එය කිරීම ගැන නුඹ දෙහිබියාවක් ඇති කර ගත් දෙයයි. මිනිසුන් තීන්දු දුන්නද නුඹේ සිතෙන් තීන්දුව අසනු** (අහමද)

❖ සිතේ ආසාවන් පිළිපැදීම ගැන නුඹට අවවාද කරමි:- **(තම දෙවිදුන්ව හිත කියන පරිදි ගත් අයව නුඹ නොදැක්කෙහිද?)**

❖ තනි පුද්ගලයෙකුට හෝ අදහස්වලට හෝ හිතුවක්කාර වීම ගැන අවවාද කරමි :- පැරැන්නන්ගේ ජීවන ක්‍රමය සත්‍යය පිළිගැනීමට බාධාවක් විය හැක සත්‍යය යනු මිනිසෙකුගේ නැතිවූ භාණ්ඩයකි එය කොහිදී දුටුවද වහාම රැගෙන යාමට සුදුස්සා ඔහුය අල්ලාත් මෙසේ පවසයි:- **(අල්ලාත් පහළ කළ දෙය පිළිපදිනු" යි ඔවුන්ට කියනු ලැබුවොත් ඔවුහු 'අපි අපගේ පැරැන්නන් කුමක් කරනු දුටුවෙමි ද එයම අපත් කරන්නෙමු' යි කියති' ඔවුන්ගේ පැරැන්නන් කිසිවක් තේරුම් නොගෙන සෘජු මග නොලද අය වුව ද)**

❖ කාර්ග්වරුන්ට සමානවීම ගැන නුඹට අවවා ද කරමි සෑම අර්බුදයකටම මුල මෙයයි රසුල් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ කීහ **'කවරෙකු හෝ තවත් සමූහයක් අනුකරනය කරන්නේ ද ඔහු ඔවුන්ට අයත් කෙනෙකු වන්නේය'** (අබු ප්‍රවුද)

❖ අල්ලාත් නොවන දෑ කෙරෙහි විශ්වාස කිරීම ගැන අවවාද කරමි අල්ලාත් මෙසේ ප්‍රකාශ කරයි **(කවරෙකු අල්ලාත් විශ්වාස කරයි ද අල්ලාත් ඔහුට ප්‍රමාණවත්ය)**

❖ අල්ලාත්ට වෙනස්කම් කිරීම පිළිබදව කිසිම මැවීමක් පිළිනොපදිනු රසුල් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පවසති **'මැවුම්කරු හට වෙනස්කම් කිරීම විෂයෙහි මැවීමිවලට අනුගමනය නොකළ යුතුය'** (ෂරහද)


අල්ලාත් ගැන වරදවා නොසිතනු රසුල් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ හදිස් කුදිස්හි අල්ලාත් පැවසූ බව කීහ **'මගේ ගැත්තා මා ගැන සිතන තැන මම සිටිමි'** (ඔහාර

මුස්ලිම)

❖ දුෂ්කරතා නොපැමිණීමට හෝ ඇති දෙයක් ඉවත් වීමට හෝ වළඪ හා නුල් පැලදීම ගැන අවවාද කරමි

❖ ඇස්වහ නැතිකිරීම සදහා සුර පැලදීම ගැන අවවාද කරමි මන්ද එය ෂිර්ක් ය. රසුල් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ කීහ. **කවරෙකු හෝ යමක් එල්ලා ගනී ද ඔහු ජ කරා යොමු කෙරෙයි'** (ෂරහද)

❖ ගස් ගල් පැරණි සලකුණු (සොහොන්) ගොඩනැගිලි මගින් අභිවෘද්ධිය සෙවීම ගැන අවවාද කරමි



❖ පලාපල බැලීම ගැන අවවාද කරමි ඵය මිරික් ය. රසුල් (සල්ලල්ලාහු අලෙයිති වසල්ලම්) තුමාණෝ මෙසේ කිත. **පලාපල බැලීම මිරික්යැයි තුන් වරක් කිත.** (අත්මද් අඩුදාඩුද)

❖ හුනියම් කරුවන් හා ශාස්ත්‍රකරුවන් ගැන විශ්වාස කිරීම ගැන අවවාද කරමි ඔවුහු තමන්ට සැගවුන දෑ පිලිබදව දැනුම ඇතැයි අදහස් කරති තහඩුවල රාසි පෙන්වති කෙනෙකුගේ භාග්‍යය හා අභාග්‍යය ගැන දැනුම් දෙති ඔවුන්ව විශ්වාස කිරීම මිරික්ය සැගවුන දෑ පිලිබදව අල්ලාහ් හැර අන් කිසිවෙක් නොදනිති

❖ වැස්ස වැසීම භාරකාවන්ට හෝ කාලවලට පැවරීම ගැන අවවාද කරමි ඵය මිරික්ය ජවා අල්ලාහ්ටම භාර කළ යුතුය

❖ කවුරු හෝ වේවා අල්ලාහ් නොවන දෑ මත දිවුරීම ගැන අවවාද කරමි ඵය ද මිරික්ය. රසුල් (සල්ලල්ලාහු අලෙයිති වසල්ලම්) තුමාණෝ මෙසේ පැවසුහ **කවරෙකු අල්ලාහ් නොවන දෙයක් මත දිවුරයි ද ඔහු කාරීර් වූයේය නැතිනම් ආදේශ කරුවෙක් වූයේය** (අත්මද් අඩුදාඩුද නබවරයා මත විශ්වාසවන්න කම වගකිම් ගෞරවය මත දිවුරීම ආදිය මෙයට අයත්ය

❖ කාලය සුළග් සුර්යයා සිසිල උෂ්ණ ආදියට බැනීම ගැන අවවාද කරමි ජවා මවා ඇත්තේ අල්ලාහ් ජවාට බැනවැදීම අල්ලාහ්ට බැනවැදීමකි

❖ යම් කිසි දෙයක් (විපතක්) සිදු වූ පසු මෙසේ කටයුතු කළා නම් ඵසේ නොවන්නේයැයි කීම ගැන අවවාද කරමි ඵය ඡෙයිතාන්ට දොර විවර කරයි අල්ලාහ්ගේ සැලැස්මට විරෝධය පෑමක් ද වන්නේය යම් දෙයක් සම්බන්ධව නුඹ ඵය අල්ලාහ් සැලසුම් කළේය ඔහුට මනාප දෙයක් සිදුවෙයි යැයි කියති

❖ සොහොන් පිටි මස්පිද් (සලාතය කරන ස්ථාන) බවට පත් කර ගැනීම ගැන අවවාද කරමි සොහොන් ඇති කිසිම මස්පිදයක සලාතය නොකළ යුතුය රසුල් (සල්ලල්ලාහු අලෙයිති වසල්ලම්) තුමාණෝ මරණ මංවකයේ දී පැවසූ බව ආයිෂා (රලියල්ලාහු අන්තා) තුමිය මෙසේ පැවසුවාය **අල්ලාහ්ගේ ශාපය යුදෙව් හා ක්‍රිස්තියානින් මත පහළ වේවා ඔවුහු ඔවුන්ගේ නබිවරුන්ගේ සොහොන් සලාතය කරන ස්ථාන බවට පත්කර ගත්හ ඔවුන් කළ දෑ ඵතුමාණෝ හෙළා දුටහ ඵසේ නොකළාහු නම් ඵතුමන්ගේ සොහොන ද මතු වන්නේය** (බුහාර් මුස්ලම්)

තවද රසුල් (සල්ලල්ලාහු අලෙයිති වසල්ලම්) තුමාණෝ මෙසේ කිත **නුඹලාට පෙර සිටි අය ඔවුන්ගේ නබිවරුන්ගේ හා යහපත් ගැත්තන්ගේ සොහොන් මස්පිදයක් බවට පත්කර ගත්හ නුඹලා සෙහොන් මස්පිද් බවට පත් නොකරනු ඵයින් මම නුඹලාට වළක්වමි** (අඩු අවෘත්ත)

❖ නබිවරයාණන්ගේ හෝ යහපත් ගැත්තන්ගේ මාර්ගයෙන් වසිලා සොයන ලෙස රසුල් (සල්ලල්ලාහු අලෙයිති වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බවට දක්වන (ගොතන ලද) හදිසය පිලිබදව අවවාද කරමි ජවා ගොඩනගාගත් ජවාය උදා :- (නුඹලා මගේ තත්ත්වය මත වසිලා සොයනු අල්ලාහ් ළග මගේ තත්ත්වය ඉතා උසස්ය), (නියත වශයෙන්ම අල්ලාහ් සෑම වලිකෙනෙකුගේ සොහොනක් මතම මලක්වරයෙකුට යොදවා ඇත ඔහු මිනිසුන්ගේ අවශ්‍යතාවන් සපුරාලයි), (නුඹලාගෙන් කෙනෙකු ගලක් ගැන හොද සිතුවිල්ලක් ඇතිකර ගත්ත ද ඵයින් ඔහුට යහපතක් වෙයි)

❖ නබි උපන් දිනය මි:රාජ් බරාන් රාත්‍රිය ආගමික චන්පිලිවෙන් නමින් පවත්වන උත්සව ගැන අවවාද කරමි

ජවා අලුතින් නිර්මාණය කරගත් ජවාය රසුල් (සල්ලල්ලාහු අලෙයිති වසල්ලම්) තුමා හෝ ඵතුමන්ට අපට වඩා අධිකව සෙනෙහස දැක්වූ සහාබිවරුන් හෝ ජවා කළේ නැත ඔවුහු අපට වඩා යහපත් ක්‍රියාවල උද්යෝගයෙන් කටයුතු කළ අයයි ජවා දහමේ යහපත් ක්‍රියා වූයේ නම් ඔවුන් ජවා කිරීමෙහි ප්‍රමුඛත්වය ගන්නට තිබිණි

ලා ඉලාහා ඉල්ලේලාහි

මෙම කලිමාව කුලුණු දෙකකින් යුක්ත ය. ප්‍රථමය- ලා ඉලාහා-නැතිබව ප්‍රකාශ කිරීම, එනම් නැමදුම් ලැබීමට සුදුස්සා කිසිම දෙවියෙකු නැති බව ප්‍රකාශ කිරීම. දෙවැන්න- ඉල්ලේලාහ්-ඇතිබව ප්‍රකාශ කිරීම, එනම් නැමදුම් ලැබීමට සුදුස්සා අල්ලාහ් පමණක් සිටින බව ප්‍රකාශ කිරීම. අල්ලාහු තආලා පවසයි. **ඉබරාජම් ඔහුගේ පියා හා සමූහයාට කීවේය. තිශතවශයෙන්ම නුඹලා නැමදුම් කරන්නාගෙන් මා නිදහස් වෙමි.මාගේ මැවුම් කරුවා හැර, තිශතවශයෙන්ම ඔහු මා හට යහමග පහදා දෙන්නෙකි.** අල්ලාහු තආලාහට නැමදුම් ඉටු කිරීමෙන් සැහීමට පත්විය නොහැක, එහෙත් ඔහු හැර අන් කිසිවෙකුට නැමදුම් නොකර ඔහුට පමණක් නැමදුම් ඉටු කිරීම අනිවාර්‍යය වේ.තවද මේ ආකාරයෙන් නැමදුම් ඉටු කිරීම තුළින් තවගිදය(ඒක දේවත්වය) නිශ්චත වේ.

• ස්වර්ගයේ යතුරු ලා ඉලාහ ඉල්ලේලාහ්ගේදී එසේ නම් එය පැවසූ හැම කෙනෙකුම ස්වර්ගයට යාමට සුදුසුකම් ලබන්නෙහුද?

වහබ් ඉබ්නු මුනබ්බිහ් තුමාගෙන් ලා ඉලාහ ඉල්ලේලාහ් ස්වර්ගයේ යතුරු නොවේ දැයි අසන ලදී එවිට එතුමා 'ඔව් එහෙත් හැම යතුරකට ම දැනී ඇත් දැනී හරියට ඇති යතුර නුඹ ගෙන එන්නෙහි නම් එය විවෘත කළ හැක' නැතිනම් විවෘත කළ නොහැක'

මෙම දැනී කුමක්දැ?යි පැහැදිලි කරන හදිස් බොහොමයක් ඇවිත් ඇත. **'කවරෙකු මෙම කලිමාව පිරිසිදු සිතෙන් පවසන්නේද' කවරෙකු සිතෙන් තහවුරු කර සැබැකර පවසන්නේ ද'** මෙවැනි බොහෝ හදිස් ඇත එම කලිමාවේ අදහස මරණය දක්වා එහි සටීරව සිටීම එහි අදහසට හිස නැවීම ආදිය මගින් ස්වර්ගයට ඇතුල් විය හැකි යැයි දැනුවත් කරයි.

ආගමික විශතුන් විවිධ සාක්ෂි පදනම් කරගෙන එම කලිමාව ස්වර්ගයේ යතුරු වීමට එය ප්‍රයෝජනවත් වීමට විවිධ කොන්දේසි ඉදිරිපත් කර ඇත එම යතුරේ දැනී එම කොන්දේසි වන්නේය

1 තේරුම දැන ගැනීම - ඕනෑම වචනයකට තේරුමක් ඇත දේවත්වය අල්ලාහ් නොවන දැ වලින් ඉවත්කර අල්ලාහ්ට පමණක් අයිතිකර දීම යන තේරුම දැන් අවබෝධ කරගැනීම වගකීමකි එනම් නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර අන් කිසිවෙක් නැත අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි 'දැනගනිමින්ම සත්‍ය තුළින් සාක්ෂි කී අය හැර රසුල් (සල්ලේලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ කීහ **'කවරෙකු හෝ නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර අන් කිසිවෙකු නැතැයි දැනගත්තෙකු ලෙස මිය යයි නම් ඔහු ස්වර්ගයට පිවිසෙයි'** (මුස්ලිම්)

2 'යකින්' එහි තේරුම කිසිම සැකයකට තුඩු නොදී කුතුහලයකින් තොරව සිතේ තහවුරුකර ගැනීම මුළුමනින්ම ගැන අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි 'නිශතවශයෙන් විශ්වාසවන්තයින් අල්ලාහ්ව ද ඔහුගේ දුතයාව ද විශ්වාසකර සැකයෙන් තොරව ඉඳු ඔවුන්ගේ වස්තුවෙන් ද ප්‍රාණයෙන් ද අල්ලාහ්ගේ මාර්ගයේ පිහාදු කළ අයයි' කටින් කීම පමණක් ප්‍රමාණවත් නැත සිතෙන් තහවුරු කිරීම අත්‍යවශ්‍ය ය' නැතිනම් එය මුළුමනින්ම නිඟාක් වන්නේය රසුල් (සල්ලේලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ කීහ **'අල්ලාහ් හැර නැමදුමට සුදුසු දෙවියෙක් වෙනත් නැතැයි කියා ද මා ඔහුගේ දුතයා බවද සාක්ෂි දරමි' මේ කරුණු දෙකේ සැකයක් ඇති නොකර කවරෙකු අල්ලාහ්ව හමුවන්නේ ද ඔහු ස්වර්ගයට ඇතුල් වන්නේය'**

(මුස්ලිම්)

3 පිලිගැනීම මෙම කලිමාවේ අර්ථය දැනගෙන සිතෙන් තහවුරු ද කරයි නම් එහි ප්‍රතිචාරය එලිදැක්විය යුතුය මෙම කලිමාව පිලිගැනීම තුළින්ම එය ඇතිවිය හැක' කවරෙකු ඒකීයත්වයේ කැඳවීම ප්‍රතික්ෂේප කරන්නේ ද (උඩගුකමින් හෝ මුරණ්ඩුකමින් හෝ ර්ඊෂ්‍යාවෙන් හෝ කමක් නැත) ඔහු කාගිරි වන්නේය උඩගුකමින් එය පිලිගැනීම ප්‍රතික්ෂේප කළ අය ගැන අල්ලාහ් සදහන් කිරීමේදී **'ඔවුනට නැමදුමට සුදුසු දෙවියා අල්ලාහ් හැර කිසිවෙකු නැතැ' යි කියනු ලැබුවොත් ඔවුහු උඩගු වෙති'යි කියයි'**

4 ඒකීයත්වයට සම්පූර්ණයෙන් අවනතවීම :- මෙය ඔහුගේ විශ්වාසය දැනගැනීමේ උරගල ද බාහිර පෙනුම ද වන්නේය අල්ලාහ් ආගම වශයෙන් අනුමත කළ දැ පිලිගෙන

කටයුතු කිරීම තුළින් ද ඔහු තහනම් කළ දැවලින් ඉවත්වීම තුළින් ද මෙය තහවුරු කළහැක අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි **‘කවරෙකු යහපත කළ අයෙකු සේ අල්ලාහ් කරා හිස පහන් කරයි ද ඔහු ශක්තිමත් ලොව අල්ලා ගත්තේය’** ක්‍රියාවන්ගේ අවසානය අල්ලාහ් වෙතමයි”

5 සත්‍යය කිරීම:- මෙම කලිමා ප්‍රකාශ කිරීමෙහි සැබෑ ලෙස කටයුතු කිරීම සිත බොරු කරද්දී කටින් ප්‍රකාශ කරන්නා කුහකයෙක් වෙයි **‘මුනාෆික් ගැන අල්ලාහ් ඔවුන්ගේ සිතේ නැති දෙයක කටින් කියයි ශැයි සඳහන් කරයි’**

6 ආදරය කිරීම :- මු:මින්වරයෙකු මෙම කලිමාවට අනුව කටයුතු කරයි ඒ අනුව කටයුතු කරන අයව ද ප්‍රිය කරයි ගැහැනෙකු තම දෙවියන්ට සෙනෙහස දැක්වීමේ සලකුණු වන්නේ ඔහු සිතේ ආශාවන්ට පටහැනි වුව ද අල්ලාහ්ගේ මනාපයට අයත් දැවලට ප්‍රමුඛත්වය දීම අල්ලාහ් ට හා ඔහුගේ දුකයාණන්ට සෙනෙහස දක්වන අයට සෙනෙහස දැක්වීම ඔවුන්ට විරුද්ධවන්නන්ට ප්‍රිය නොකිරීම රසුල් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාව පිළිපැදීම එතුමාගේ මගපෙන්වීම පිළිගැනීම ආදියයි

7 පිරිසිදු වේතනාව :- එම කලිමාව ප්‍රකාශ කිරීම තුළින් අල්ලාහ්ගේ තෘප්තියම අපේක්ෂා කිරීම අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි **‘නැමදුමට අල්ලාහ්ට සුවිශුද්ධ කර සෘජු මග බැස ඔහුට නැමදුමට ඉටුකරන ලෙසම ඔවුන්ට අණ කර ඇත’** රසුල් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ ප්‍රකාශ කළහ **‘අල්ලාහ්ගේ තෘප්තිය පහා කවරෙකු එම කලිමාව පවසන්නේ ද අල්ලාහ් ඔහුට නිරය තහනම් කරන්නේය’** (ඉහර) මරණය දක්වා මෙම කොන්දේසි මත එම කලිමාවේ සථාවරව සිටිය යුතුය

මුහම්මදුර් රසුල්ලාහ්

මියගිය තැනැත්තා මිනිවලේ පරීක්ෂණයට ලක්වෙයි එහි දී ඔහුගෙන් ප්‍රශ්න අසනු ලබයි ඒවාට පිළිතුරු දුනහොත් ජය ලබයි නැතිනම් විනාශ වෙයි එම ප්‍රශ්නවලින් එකක් වනුයේ **‘නුඹේ නඩවරයා කවරෙක් ද?’** යන්නෙනි එහි කොන්දේසි සපුරාලන්න හැකි කෙනාට පමණක් එයට පිළිතුරු දිය හැක අල්ලාහ් මිනිවලේ ඔහුගේ පිළිතුර දැනුවත් කර ඔහුගේ දිව සථාවර කරවයි වස්තුව හෝ දරුවන් හෝ උදව් නොකරන දවසේ ඔහු ප්‍රයෝජනය ලබයි එහි කොන්දේසි පහත සඳහන් පරිදි වේ.

1 මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් විධානය කළ කරුණුවලදී එතුමන්ට අවනත වීම :-

අල්ලාහ් එතුමන්ට අවනත වන මෙන් අපට අණකරයි ඔහු මෙසේ ප්‍රකාශ කරයි **‘කවරෙකු රසුල්වරයාට අවනත වන්නේ ද ඔහු අල්ලාහ්ට අවනත වූයේය’** තවදුරටත් මෙසේ කියයි **‘නුඹ කියවී නුඹලා අල්ලාහ්ට සෙනෙහස දක්වන්නෙහු නම් මාව පිළිපදිනු අල්ලාහ් නුඹලාට සෙනෙහස දක්වයි’** තවදුරටත් රසුල් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ **‘මගේ සමූහයා සියල්ලෝම සවර්ගයට යති’** වෙන් වූ අය හැර ශැයි කිහි **‘වෙන්වූ අය කවරහු දැ?’** යි අසන ලදී **‘මාව අනුගමනය කරන්නා සවර්ගයට යයි’** මට වෙනස්කම් කරන්නා වෙන්ව යයි” (ඉහර) කවරෙකු නඩතමන්ට ආදරය කරන්නේ ද ඔහු අනිවාර්යයෙන් එතුමන්ව අනුගමනය කළ යුතුය ආදරයේ ප්‍රතිඵලය අනුගමනය කිරීමයි එතුමන් අනුගමනය නොකර එතුමන්ට ආදරය දක්වන බව යමෙක් කියයි නම් ඔහු බොරු කාරයෙකි

2 එතුමා දැන්වූ කරුණු තුළින් එතුමන්ට සැබෑ කරවීම :-

කවරෙකු හෝ එතුමන් මාර්ගයෙන් සාක්ෂි ඇතුළු ආ එකක් තමන්ගේ හිතේ ආශාවන්ට වහල්වී බොරු කළහොත් ඔහු අල්ලාහ්ව ද රසුල්ව ද බොරු කළේය. මන්ද නඩ තමන් බොරු හා වැරදිවලින් ආරක්ෂාව ලැබුවේය අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි **‘ඔහු සිය කැමැත්තෙක් කිසිවක් ප්‍රකාශ නොකරයි’**

3 එතුමන් වැළැක්වූ දෑ වලින් වැළකීම :- පාපයන්ගෙන් අති මහත්වූ මීර්ක් හා අනෙකුත් මහා පාපයන් කුඩා පාපයන් හා එතුමන් ප්‍රතික්ෂේප කළ දෑ ඇතුළු පාපයන් සියල්ලෙන්



ඇත්වී සිටීම අවශ්‍ය වන්නේය" මුස්ලිම්වරයෙකු තම නඩවරයාට සෙනෙහස දක්වන තරමට ඔහුගේ විශ්වාසය අධික වෙයි" විශ්වාසය අධික වූ විට යහපත් ක්‍රියා කිරීම ඔහුට ප්‍රිය වෙයි" දේව ප්‍රතික්ෂේප කිරීම හා පාපයන් ඔහුට අප්‍රිය වෙයි"

4 අල්ලාහ් ඔහුගේ නඩවරයා මගින් දහම ලෙස පෙන්වා දුන් දෑ තුළින් හැර අල්ලාහ්ට නැමදුම් නොකළ යුතුය :-

නැමදුම් වත්පිළිවෙත් කිසිවක් අපතෙන් ඇතිකර ගැනීම තහනම්ය" කුමක් අනුමැතිය ලබා ඇද්ද එය පමණක් නැමදුම ලෙස ඉටුකළ හැක" රසුල් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පැවසූහ "කවරෙකු හෝ අප විධානය නොකළ යමක් කරයි නම් එය අනුමත නොවන්නේය" (මුස්ලිම)

පාඩමක් දැන ගනු" නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමන්ට සෙනෙහස දැක්වීම නුඔට අනිවාර්ය වගකීමකි" හුදෙක් මනාපය පමණක් ප්‍රමාණවත් නොවේ" ඔබේ ප්‍රාණය ඇතුළු සියල්ලට වඩා නුඔට ඉතා සෙනෙහසක් ඇති කෙනෙක් විය යුතුය" කෙසේ ද යත් යමෙක් යමක් ආදරය කරන්නට පටන් ගන්නේ ද ඔහු එය ඉදිරියට තබා ඒහා සමානව කටයුතු කරන්නට පටන් ගනී"

සටහන :- නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ට ආදර සෙනෙහස දක්වන්නට කවරෙකු සැබැවින්ම කටයුතු කරයි ද ඔහු තුළින් එම සලකුණු පහළ වෙයි" එනම් තම වචනය හා ක්‍රියාවෙහි එතුමන්ගේ ප්‍රතිපත්තින් පිළිපදින අතර ඔහුගේ හොඳ තත්ත්වයේ ද නරක තත්ත්වයේ ද මනාප අමනාප හැම අවස්ථාවකම එතුමන්ගේ අණට කීකරු වී එතුමන් වැළැක්වූ දැයින් වැළකී" එතුමන්ගේ විනයගරුකභාව ශික්ෂාකාමීව පිළිපදින්නෙකුව ද දැකිය හැක" මන්ද අවනත වීමත් පිළිපැදීමත් ආදරයේ ප්‍රතිචාරය වන්නේය" ඒ දෙකෙන් තොර ආදර සෙනෙහස සැබෑ එකක් නොවනු ඇත"

නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ට ආදර සෙනෙහස දැක්වීමේ සලකුණු කීපයක් මෙසේය

- (1) එතුමන්ට අධිකව මතක් කිරීම" එතුමන්ගේ නමින් සලවාත් කීම කවරෙකු යමකට ආදරය කරයි ද ඔහු එය අධිකව සිහිපත් කරයි" (2) එතුමන්ව මුණගැසීමට ආසා කරයි" සෑම ආදර වන්තයෙක්ම තම ආදරවන්තයාට හමුවීමට ආසා කරයි" (3) එතුමන්ව සිහිපත් කරන විට එතුමන්ට ගරු කිරීම" (ඉෂ්හාක් තුමා මෙසේ කියයි" නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමන්ගේ මරණයට පසු එතුමන්ගේ මිත්‍රයෝ සිහේ බිය උපදවා ප්‍රමෝදයට පත්වී ඇති තත්ත්වයට පත්වූහ" (4) එතුමන් ප්‍රිය නොකළ අයව ප්‍රිය නොකර විරුද්ධවූවන්ට විරුද්ධ වී කුහකයින් හා බිඳ්අත් කරුවන්ගෙන් එතුමන්ගේ සුන්නාට වෙනස්කම් කරා දහමේ නවීන දේවල් ඇති කළ අය ඇත් කිරීම" (5) එතුමන්ගේ පවුලේ අය" බිරියන් හා දරුවන් හා එතුමන්ගේ මහාපිරි" අන්සාර මිතුරන් ඇතුළු එතුමන් ආදරය කළ හැම කෙනෙකුටම ආදරය දැක්වීම ඉහත සඳහන් අයව ප්‍රිය නොකරන අයව අපද ප්‍රිය නොකිරීම හා ඔවුන්ට දෝෂාරෝපණ කරන්නන්ගෙන් ද ඇත්වී සිටීම" (6) එතුමන්ගේ යහපත් ගතිගුණ අපේ පිවිතයට රුගෙන ඒ අනුව පීචත්වීම නබි තුමෝ යහපත් ගතිගුණ අතින් මානව සංහතියේම ප්‍රදීපාගාරයක් වූහ" එමනිසාම ආයිෂා (රළියල්ලාහු අත්හා) මව්තුමිය දේව දුතයාගේ ගුණය අල් කූර්ආනය විය යැයි පැවසුවාය" එනම් කූර්ආනය අණ නොකළ කිසිවක් එතුමා නොකරයි"

එතුමන්ගේ ගුණය ගැන සලකා බලන විට එතුමාණෝ මිනිස් සමාජය තුළ ඉතාමත් එඩිතර පුද්ගලයෙක් වූහ" යුද්ධමය අවස්ථාවල ඉතා අවදානම් තත්ත්වයන්හිදී ද එඩිතරව සිටියහ" තවද ඉතාමත් දානපතියෙකු ලෙසද රාමසාන් මාසයේ රාත්‍රී නැමදමෙහි යෙදෙන්නෙකු ලෙසද යහගුණ දේශකයෙකු ලෙස ද පෞද්ගලිකව කිසිවෙකුගෙන් පලිනොගත්හ" දෙවියන්ගේ කටයුතුවලදී මිනිසුන් අතර ඉතාමත් පුරෝගාමියෙක් වූ අතර නිවස තුළ සැගවී සිටින කණ්ණා ස්ත්‍රියකට වඩා ලැප්පාශීලි ද වූහ" තම පවුල හා සෑම පීචයෙක් ගැන කරුණාව දැක්වූ මහා කරුණියෙකු ද වූ අතර තවත් අනන්ත අප්‍රමාණ ගුණ යහපත්කම්වලින් පෝෂණය වී සිටියහ"



පිරිසිදු කම

ඉස්ලාමයේ දෙවන වගකීම වන සලාතය පිරිසිදුකමින් තොරව ඉටු නොවේ ජලය හෝ පස් නොමැතිව පිරිසිදු විය නොහැක

ජලයේ ප්‍රභේද :- 1^෦ තෘතීර් ජලය අති පිරිසිදු ජලයයි අනෙක් ඒවා ද පිරිසිදුකළ හැකි එකකි එය කිලිට ද නපීසය ද ඉවත් කරයි **2^෦ නපීස්** නපීස් සමග මිශ්‍ර වූ සුළු ප්‍රමාණයේ ජලය හා නපීස් නිසා පාට රසය හා ගඳ ආදියෙන් වෙනස් වූ අධික ජලය

විශේෂ සටහන :- අධික ජලය නපීස් නිසා එහි පාට රසය හා සුවඳ ආදියෙන් කුමක් හෝ එකක වෙනසක් ඇතිවුවහොත් පමණක් නපීස් වෙයි සුළු ජලයේ නපීස් වැටුණු වහා නපීස් වෙයි

කුල්ලත් දෙකක් (සාමාන්‍යයෙන් ලීටර් 210ක් පමණ) වූ ජලය අධික ජලය නමින් හැඳින්වේ

භාජන :- රන් රිදී හැර අනෙක් සෑම පිරිසිදු භාජනයක්ම පාවිච්චි කළ හැක රන් රිදී භාජනවලින් පිරිසිදු කළ ද පිරිසිදු වෙයි එහෙත් එය වරදකි කාබ්රිවරුන්ගේ භාජන හා ඇඳුම් නපීස් යැයි සිටීර වශයෙන් ම දැන ගන්නා තෙක් පාවිච්චි කළ හැක

මළ සතුන්ගේ හම් :- මළ සතුන්ගේ හම් නපීස්ය මළ සතුන් දෙවැදැරුම් වෙයි 1^෦ එහි මස් කැමට අනුමත නොවූ සතුන් 2^෦ කැමට අනුමත වුව ද නො කැපු සතුන් මේවායේ හම් පදම් කරනු ලැබූ විට වියලි ඒවා පාවිච්චි කළ හැක තෙතමන ඒවා පාවිච්චි කළ නොහැක

මල මුත්‍ර පිරිසිදු කිරීම :- පෙර පසු විවරයන්ගෙන් යමක් පිටවුවහොත් පිරිසිදු කිරීම අවශ්‍ය වෙයි ජලයෙන් පිරිසිදු කරන දෑ ඉස්තින්ජා යනුවෙන් ද ගල්කැටවලින් පිරිසිදු කරන දෑ ඉස්තිජමාර් යනුවෙන්ද ව්‍යවහාර වේ. ගල්වලින් පිරිසිදු කරන්නේ නම් එය පිරිසිදුවූ ද ජලය උරාගත හැකිවූද ආහාර ද්‍රව්‍යයක් නොමැති වූ එකක්ව ද වියයුතුයි. ඒ සඳහා ගල් කැට තුනක් හෝ ඊට අධික ප්‍රමාණයක් අවශ්‍යය. වැසිකිලි වැසිකිලි යන්නා අධික වේලාවක් වැසිකිලියේ ඉදිමෙන් වැළකිය යුතුය ජලාස මංචාවන් මිනිසුන්ට සෙවන දෙන ගස් හා පළතුරු ගස් යට මලමුත්‍රා කිරීම නුසුදුසුය

දත් මැදීම :- අරාක් වැනි සුමුදු දැහැටිකුරුවලින් දත් මැදීම සුන්නත් වෙයි. සලාතය, කුර්ආනය කියවීම, වූළ, නින්දෙන් අවදිවීම, මස්පිදයට හෝ නිවසට ඇතුල් වීම, කට්ටි දුගඳක් ඇතිවීම ආදී අවස්ථාවන් හි එය ප්‍රධාන සුන්නතයකි. දත් මැදීම හා පිරිසිදු කිරීම දකුණෙන් ආරම්භ කළ යුතුය. එසේ කිරීම සුන්නතයකි

වූළහි අභිචාර්‍ය (ගර්ල) ඒවා :- 1^෦ මුහුණ සේදීම (කට කැලැත්තිම හා නාසයට ජලය ඇතුළත් කිරීම ද එයට අයත්ය) 2^෦ ඇඟිලි තුඩු වල සිට වැලමිට දක්වා අත සේදීම 3^෦ හිස සම්පූර්ණයෙන් කන්දෙකත් සමග ජලයෙන් පිරි මැදීම 4^෦ ඇස්වටය ඇතුළුව දෙපාදය සේදීම 5^෦ ඉහත කී ඒවා අනුපිලිවෙලින් කිරීම 6^෦ එක දිගට කිරීම

වූළහි සුන්නත් :- දත් මැදීම මුහුණ සේදීමට පෙර කටකැලැත්තිම හා නාසයට ජලය ඇතුල් කිරීම උපවාසයේ නියැලෙන අය කට කැලැත්තිම හා නාසයට ජලය ඇතුල් කිරීම ප්‍රවේසමෙන් ඉටු කිරීම සණකමින් යුත් යටි රැවුල ඇඟිලිවලින් පිරා සේදීම ඇඟිලි කුරු ඇතුල්ලා දෙවන තුන්වන වාරයක් සේදීම දකුණු අතින් නාසයට ජලය ඇතුල් කර වම්මතින් සුරා දැමීම වූළහි සම්පූර්ණයෙන් ඉටු කිරීම වූළ කිරීමෙන් පසු එහි දආ ප්‍රාර්ථනය කිරීම

වූළහි වාපීඩ් (අවශ්‍යම දෑ) :- බිස්මියෙන් ආරම්භ කිරීම නින්දෙන් අවදි වූ තැනැත්තා ජලයේ අත ගිල්වන්නට පෙර අත්දෙක (වැලමිටෙන් පහළ) සෝදා ගැනීම ආදියයි

වූළ කරන පිලිවෙල :- වූළ කරන බව සිතේ ධාරණය කරගෙන බිස්මි කීම පසුව ඉදිරිපස අත්දෙක සේදීම කට කලහතා නාසයට ජලය ඇතුල් කිරීම මුහුණ සේදීම (මුහුණේ සීමාවන් :- දිගින් හිසේ කෙස් පැලවුන ස්ථානයේ සිට නිකට්ටි යටි පෙදෙස දක්වා පළලෙන් කන්දෙක අතර ප්‍රදේශයයි) පසුව වැලමිට දක්වා අත් දෙක සේදීම නළලේ අවසානයේ හිසේ ආරම්භයේ සිට උකුණුවල දක්වා හිස සම්පූර්ණයෙන්ම ජලයෙන් පිරි මැදීම (කණෙන් ඉහල සුදු පැහැති කොටස ද හිසට අයත්ය) දිබරැගිලි දෙක කණ තුළට යවා මහපටඇඟිලි දෙකෙන් කන්දෙකේ පිට පැත්ත පිරිමැදීම පසුව පා දෙක ඇස් වටය දක්වා සේදීම



සැලකිල්ලට ගත යුතුයි :- යටි රැවුල තනිවට ඇත්නම් රැවුල තුළ හමද සේදිය යුතුයි යටි රැවුල සණකමට ඇත්නම් රැවුල පිරා සේදීම ප්‍රමාණවත්ය

හුග් දෙක මත මස්තු කිරීම (ජලයෙන් පිරිමැදීම) හුග් යනු හම්වැනි දැවලින් නිම වූ පාවහන්සේ කම්බිලි වැනි දැවලින් නිම වූ ජ්වානම් ජ්වාට ජවිරබ් (මේස්) කියනු ලැබේ වූපෑ කිරීමේදී පහත සඳහන් කොන්දේසි සම්පූර්ණ වී ඇත්නම් මේවා මත ජලයෙන් පිරිමැදීම ප්‍රමාණවත්ය **1** (පාදදෙක සෝදා) වූපෑ සහිතව සිටින විට පැළඳිය යුතුය **2** තයම්මුම් නොව ජලයෙන් කරන ලද වූප විය යුතුය **3** පාදයේ අනිවාර්යයෙන් සේදිය යුතු ප්‍රදේශ වැසි තිබිය යුතුය **4** අනුමත එකකින් නිමාවූ ජ්වා විය යුතුය **5** පිරිසිදු ජ්වා විය යුතුය

හුග් දෙක මත මස්තු කළ යුතු ප්‍රමාණය :- පා ඇඟිලිවල සිට ඇස්වටයේ පිටපැත්තෙන් ඉහළ ප්‍රදේශය ඇඟිලි දිග හැර ඇඟිලිවලින් මස්තු කරනු ලැබේ දකුණ මුල් නොකර පාද දෙකම එකවර කිරීම වැදගත්ය

හුග්ගෙහි යටි පැත්ත හෝ විලුඹ හෝ මස්තු නොකළ යුතුය කුග් මස්තු නොකර සේදීම හුග්නය නවා කිරීමද මක්රැන් වෙයි

තලප්පාව :- පහත සඳහන් කොන්දේසි මත තලප්පා මත ද ජලයෙන් පිරිමැදිය හැක **1** තලප්පා පැලඳීම පිරිමයෙකු විය යුතුය **2** හිසේ ප්‍රදේශය සම්පූර්ණයෙන් වැසි තිබිය යුතුය **3** වූප කරන අවසාවාවේ පමණක් කළ යුතුය **4** ජලයෙන් කෙරෙන වූපෑවක් විය යුතුය

මොට්ටැක්කිලිය :- පහත සඳහන් කොන්දේසි මත මොට්ටැක්කිලිය මත ද ජලයෙන් පිරිමැදිය හැක **1** ගැහැණුන්ට අයත් එකක් විය යුතුය **2** වූපෑ කරන අසටාවක් විය යුතුය **3** වතුරෙන් කෙරෙන වූපෑවක් විය යුතුය **4** උගුර යටින් ඔතන ලද එකක් වීම **5** හිසේ කවදන් වැසෙන ප්‍රදේශය වසා තිබිය යුතුය තලප්පා මොට්ටැක්කිලිය යනාදියෙන් වැඩිහරියක් මස්තු කළ යුතුය මස්තු කරන්නට අනුමතවූ කාලය :- ගමේ පදිංචිව සිටින කෙනෙකු නම් එක්දවස මස්තු කිරීමට අනුමත ලබයි එක් මගියෙකු නම් කෙටිකර සලාතය කරන්නට අනුමත කරන ලද (ගමනේදුර කි"ම් 85) ගමනේ යෙදී ඇත් නම් ඒ සඳහා දහවල් තුනක හෝ රාත්‍රි තුනක කාලය තුළ මස්තු කරන්නට අනුමතිය ලබයි

කාලයේ ආරම්භය :- ගමේ පදිංචිව සිටින්නෙකු නම් මස්තු පැලඳගත් පසු පළමුවෙන් වූපෑ අවලංගු වන කාලයේ සිට ආරම්භ වී පහුවදා එම වේලාව දක්වා පවතී (පැය 24ක්) (මගියෙකුට දින තුනක්)

සටහන :- ගමනේ දී මස්තු ආරම්භකර ගමට පැමිණියොත් හෝ ගමෙන් ආරම්භකර පසු ගමන් කළහොත් හෝ ආරම්භ කළ වේලාවේ සැකයක් පහළ වුවහොත් හෝ ගමේ සිටින්නෙකුට අයත් නීතිය පිළිපදියි

ජබිරත් :- ජබිරත් යනු ඇටකට බිදුණු විටක එයට තබා බිදීනු ලබන ලැල්ලයි පහත සඳහන් කොන්දේසි තුන අනුව එය ජලයෙන් පිරිමැදිය හැක **1** අවශ්‍යතාව උඩ එය බැඳිය යුතුය **2** අවශ්‍ය ප්‍රදේශය ඉක්මවා නොයා යුතුය **3** එය ජලයෙන් පිරිමැදිය යුතු අතර අනෙක් ප්‍රදේශ සේදිය යුතුය අවශ්‍ය ප්‍රදේශයට වඩා එය ඉක්මවා ඇත්නම් එය ඉවත් කළ යුතුය ඉවත් කිරීමෙන් යම් ආපදාවක් ඇතිවේ යන බය නම් ජලයෙන් පිරිමැද ගත හැක

වූප අවලංගු වන දෑ:- **1** පෙර පසු විවරයන්ගෙන් පිටවන දෑ ජ්වා :- වාතය හෝ මල මුත්‍රා වැනි නපීස් විය හැක **2** නින්ද හෝ ක්ලාන්තය වැනි දැයින් පියවී සිහියෙන් තොරවීම වාසිවී සිටියදී හෝ සිටගෙන සිටියදී ඇතිවන කෙටි නින්ද හැර **3** මලමුත්‍රා සුපුරුදු මාර්ගවලට අමතර මාර්ගයන්ගෙන් පිටවීම **4** මලමුත්‍රා නොවන නපීස් වූ ද්‍රව්‍යයක් අධික වශයෙන් පිටවීම (රුධිරය වැනි දෑ) **5** ඔටු මාංශ ආභාරයට ගැනීම **6** තිරයෙන් තොර ලිගුව ඇල්ලීම **7** ගැහැණිය පිරිමියෙකුට හෝ පිරිමියා ගැහැණියෙකුට තිරයෙන් තොරව රාගික හැඟීමෙන් ඇල්ලීම **8** දහමෙන් පිටමං වීම

සටහන:- කවරෙකුට හෝ වූප කළ බව ස්ථිරවී එය බිදීගියේ දැයි සැකයක් ඇති වූ විට හෝ එය බිදුණු බව ස්ථිරවී ඉන්පසු වූප කළා ද? නැද්දැයි සැකයක් ඇති වූවිටක ස්ථිරවූ දෑ අරගත හැක සැකය අත්හළ යුතුය

ස්නානය :- නැම අනිවාර්ය කරන දෑ 1^{ආවදිව සිටිය දී හැගීමෙන් යුතුවද නින්දේදී හැගීමෙන් යුතුව හෝ හැගීමකින් තොරවද ශුක්ලාණු පිටවීම 2^{පිරිමියෙකුගේ වර්ම ජේදනය කළ සීමාව දක්වා ගැහැණියකගේ යෝනිය තුළට ඇතුල් වීම (ශුක්ලාණු පිටනොවුවත් කමක් නැත) 3^{කාඞ්ඊවරයෙකු ඉස්ලාමයට ඇතුල් වීම 4^{මාසික ඔසප් වීම 5^{ප්‍රසූතියේ රුධිරය පිටවීම 6^{මුස්ලිම්වරයෙකු මරණයට පත්වීම}}}}}}

නැමේදී අනිවාර්ය කරුණු :- අනිවාර්ය නැම ඉටුකරන අරමුණෙන් කට හා නාසය ආදියේ ඇතුළත ද ශරීරය සම්පූර්ණයෙන් ද ජලයෙන් සේදන විට නැම ඉටු වන්නේය^{එහෙත් නැම සම්පූර්ණ වීමට පහත සඳහන් කරුණු ද ඉටු විය යුතුය:- 1^{නිශ්ශන් (සිතුවිල්ල) 2^{බිස්මි කීම 3^{අත්දෙක භාජනයට දමන්නට පෙර සොදා ගැනීම 4^{ලිගුව හා අපිරිසිදු (පිළිකුල් දෑ ගැවුන) ප්‍රදේශ සෝදාගැනීම 5^{වුළු කර ගැනීම 6^{පළමුවෙන් හිසමතට තුන්වරක් ජලය වත් කිරීම 7^{පසුව ශරීරයේ සෙසු ප්‍රදේශවලට ජලය වත් කිරීම 8^{අත් දෙකෙන් ශරීරය ඇතිල්ලීම}}}}}}}}}

වුළු නොමැතිව නොකළ යුතු ක්‍රියා :- 1^{කුර්ආනය ස්පර්ශ කිරීම 2^{සලාතය ඉටු කිරීම 3^{තවාර් (කැබාත්ව පැදකුණු) කිරීම}}}

නැම අනිවාර්ය වූ අයෙක් ඉහත සඳහන් දෑ සමග පහත සඳහන් දෑ ද නොකළ යුතුය^{1^{කුර්ආනය කියවීම 2^{මස්ජිදයේ රැඳී සිටීම නැම අනිවාර්ය වූ අයෙක් වුළු රහිතව නිදාගැනීම ද නානවිට ජලය නාස්ති කිරීමෙන් ද වැලකී සිටිය යුතුය}}}

තයම්මුම් හා එහි කොන්දේසි :-

1. ජලය පාවිච්චි කළ නොහැකිවීම 2^{දුච්ඡල ඇති නොපිළිස්සූ පිරිසිදු පස් ලබාගැනීම}

තයම්මුමෙහි පර්ලු (අනිවාර්ය ක්‍රියා) 1^{මුහුණ පිරිමැදීම 2^{වැලමිටෙන් පහළ අත් දෙක මැණික් කටුව දක්වා පිරිමැදීම 3^{කී පර්දි අනුපිළිවෙලින් කිරීම 4^{එකදිගට කිරීම}}}}

තයම්මුම් අවලංගු වන කරුණු

1^{වුළු අවලංගු වන සියලු ක්‍රියාවන් 2^{ජලය නොමැති නිසා තයම්මුම් කර ඇත්නම් 3^{ජලය ලබාගැනීම 3^{ජලය පාවිච්චි කළ නොහැකි තත්ත්වයක සිටි අයෙක් පාවිච්චි කළහැකි තත්ත්වයට පත්වීම}}}}

තයම්මුමිහි සුන්නත් :- 1^{නැම වෙනුවට තම්මුම් කරන්නා අනුපිළිවෙලින් හා එකදිගට ඉටු කිරීම 2^{අවසාන මොහොත දක්වා ප්‍රමාද කිරීම 3^{වුළු කිරීමෙන් පසු කරන ප්‍රාර්ථනා හා දික්ඊ ආදිය ඉටුකිරීම}}}

සටහන :- අත් දෙක වැඩි වාර ගණනාවක් පොළොවට ගැසීමෙන් වැළකීම^{තයම්මුම් කරන පිළිවෙල :-} චේතනාව හා බිස්මි කීමත් සමග අත්දෙක පස් මත තට්ටු කර^{පසුව දැනේ ඇතුල් පැත්තෙන් (අල්ලෙන්) මුහුණ හා යටරැවුල පිරිමැදීම පසුව වම් අල්ලෙන් දකුණු අතේ මැණික් කටුවේ පිට පැත්ත හා දකුණු අල්ලෙන් වම් අතේ මැණික් කටුවේ පිටපැත්ත පිරිමැදිය යුතුය}

නපීසය ඉවත් කිරීම :- එය තුන්වැදෑරුම් වෙයි^{1^{පණ ඇති සතුන් :- ඒවා දෙවැදෑරුම්ය}}

(1) **නපීස් වූ ඒවා** එනම් බල්ලා ළාරා හා ඒවා ප්‍රසූත කළ දෑය. තවද කැමට අනුමත නොවූ පක්ෂීන් හා බළලුන්ට වඩා විශාල සතුන් ය. ඔවුන්ගේ මල මුත්‍රා, වමනය,දහඩිය කිරි හා කෙල යනාදින් නපස් වේ.

(2) **පිරිසිදු දෑ ඒවා** තුන් වැදෑරුම්ය (අ) මිනිසා ඔහුගේ දහඩිය කෙල ශුක්ලාණු තවද මල මුත්‍රා මදි (ශුක්ලාණුව පෙර දියරය) හා රුධිරය හැර අනෙකුත් අපද්‍රව්‍ය ගැහැණියගේ යෝනියේ තෙතමනය (අඞ) කැමට අනුමත කරන ලද සතුන්ගේ මල මුත්‍රා ශුක්ලාණු කිරි දහඩිය හා කෙල (අෑ) වළක්වා ගැනීමට අපහසු (බළලා මීයා වැනි) සතුන්ගේ කෙල හා දහඩිය

2^{මළ ප්‍රාණීන් :-} මිනිසා තණකොළ පෙත්තා මාළුවා රුධිරය ගලා නොයන සතුන් හැර අනෙක් හැම මළ සතෙකුම නපීස්ය

3^{අනෙකුත් භෞතික ද්‍රව්‍ය:-} පළමුවෙන් ප්‍රකාශ කළ දෑ හැර අනෙක් භෞතික ද්‍රව්‍යයක්ම පිරිසිදු ඒවාය



සටහන : රුධිරය සැරව ආදිය නපීස්ය පිරිසිදු සතෙකුගේ ඉහත සඳහන් අප ද්‍රව්‍ය මදක් තැවරී තිබුණේ නම් සලාතයේදී ඔහුට ක්ෂමාව ලැබේ මාළු, කපන ලද සතෙකුගේ මාංශයෙහි නහරවල රුදී ඇති රුධිරය පිරිසිදුය. කැමට අනුමත කළ සතාගේ ශරීරයෙන් පිවත්ව සිටිය දී කපාගත් දෑ නපීස්ය ගර්භාෂයෙන් ගත් රුධිර කැටය හා මාංශ කැටය ද නපීස්ය.නපීස් ඉවත් කරන්න අධිෂ්ඨානය (නිශ්ශත්) අවශ්‍ය නැත වැස්ස ආදියෙන් නපීස් ඉබේම ඉවත් වුවහොත් පිරිසිදු වන්නේය නපීස්ය අතින් ඇල්ලීම හෝ ඒ මත ගමන් කිරීම නිසා වුළු අවලංගු නොවේ නපීස්ය හා එය ගැවුන තැන ද පිරිසිදු කළ යුතුය

නපීස් ගැවුන තැන පිරිසිදු වීමට කොන්දේසි තුනක් ඇත:-

1^o මනා පිරිසිදු වූ ජලයෙන් සේදිය යුතුය 2^o මිරිකා දැමිය හැකි දෙයක් නම් මිරිකා දැමිය යුතුය 3^o සේදීමෙන් පමණක් ඉවත් කළ නොහැකි නපීස්ය පහුරුගො ඉවත් කළ යුතුය 4^o බල්ලාන් හා සම්බන්ධ නපීස්යක් නම් හත් වරක් සේදිය යුතුය එක වරක් පස් හා සබන් දමා සේදිය යුතුය

අවධානය යොමුකළ යුතු සමහර කරුණු :-පොළොවේ ඇති නපීස්ය මුත්‍රා වැනි ද්‍රව්‍යයක් වෙයි නම් නපීස්ය එහි පාට හා ගඳ ඉවත්වන තෙක් ජලය වත්කිරීම ප්‍රමාණවත්ය මළ වැනි ඝන ද්‍රව්‍යයක් නම් එයත් එය තිබුණ සලකුණත් පළමුවෙන් ඉවත් කළ යුතුය නපීස් තිබුණ ස්ථානය දැනගත නොහැකි නම් ඒ ප්‍රදේශයම සේදිය යුතුය සුන්නත් සලාතයට වුළු කරගත් විට එයින් ෆර්ල් සලාතය ද ඉටු කළ හැක නිදාගත් විට හෝ වාතය පිටවුවහොත් සලාතයට වුළු කිරීම හැර කිසි තැනක් සේදිය යුතු නැත.

ගැහැණුන්ගේ සුපුරුදු මාස් ශුද්ධිය පිළිබඳ නීතින්

හයිලේ හා ඉස්තිහාලා :-

නිතරිතින්	නීතිය
ගැහැණියකට හයිලේ හෙවත් මාස් ශුද්ධිය ඇතිවන අවම වයස් සීමාව අවුරුදු තවයකි ¹	එයට කළින් ඇයගේ යෝනියෙන් රුධිරය මතු වෙයි නම් එයට 'ඉස්තිහාලා' නමින් හැඳින්වෙයි ² මාස් ශුද්ධිය සඳහා වැඩි වයසට සීමාවක් නැත.
මාස් ශුද්ධිය පවතින අවම කාලය පැය 24කි ³	එයට වඩා අඩු කාලයක් පවති නම් එය 'ඉස්තිහාලා' වෙයි.
එය පවතින ඉතා අධික කාල සීමාව වන්නේ දින 15කි ³	එම කාලයට අධිකව පවතිනම් එයද 'ඉස්තිහාලා' වෙයි.
මාස් ශුද්ධිය දෙකක් අතර කාලය දින 13කි.	දින 13කට කලින් රුධිරය පිටවෙයි නම් එය ද 'ඉස්තිහාලා' වෙයි ⁴
ගැහැණුන්හට සාමාන්‍යයෙන් මාස් ශුද්ධිය පවතින කාලය	දින හයක් හෝ හතකි.
ඛොහෝ දුරට මාස් ශුද්ධි දෙකක් අතර කාලය	දින 23ක් හෝ 24කි.
දුරු පුසුති අවස්ථාවේ දී පිටවන රුධිරය මාස් ශුද්ධි රුධිරය ද?	ගර්භිනි කාන්තාවන්ගෙන් පිටවන දුම්පාට ² හා කහපාට ³ රුධිරය ද 'ඉස්තිහාලා'ය.
කාන්තාවක් තමා පිරිසිදුවූ බව දැනගන්නේ කෙසේද?	මේ හා සම්බන්ධව කාන්තාවන් ගණ දෙකකින් යුක්ත වේ. 1 ඇය සුදු පැහැති ද්‍රාවණය දැකිනි නම් ඇය පිරිසිදු වූවාය. 2 රුධිරය කහපාට හෝ ඛොර පාටින් නොමැතිව යෝනිය වියලී ස්වභාවයෙන් යුක්තනම් ඇය පිරිසිදු වූවාය.
පිරිසිදු වූ පසු කාන්තාවකගේ යෝනියෙන් පිටවන ද්‍රාවණය ⁵	එය සිනිදුවට ඇලෙන සුළුනම් එය පිරිසිදුය. රුධිරයක් ලෙස ⁶ කහපාටට හෝ දුඹුරු පාටට ඇත්නම් එය නපිස්ය. මේ සියල්ල තුළින් වුවද බිදිය යි. මේ හැර සෙසු දෑ දිගටම සිදුවේ නම් එය 'ඉස්තිහාලා' වෙයි.
යෝනියෙන් පිටවන ඛොර පාට හා කහපාට	මේවා මාස් ශුද්ධියත් සමග අඩණ්ඩුව පවති නම් එය ද මාස් ශුද්ධියේ නීතියට අයත්ය. තනිව පිටවෙයි නම් 'ඉස්තිහාලා' වෙයි.
සුපුරුදු කාල සීමාවට කලින් පිරිසිදුවීම	සුපුරුදු කාල සීමාවට කලින් රුධිරය නවති නම් ඇය පිරිසිදු වූවා යැයි සැලකේ.
සුපුරුදු කාලයට පෙර හෝ පසුව රුධිරය පිටවීම	මසප් භාවයට අවශ්‍ය ලක්ෂණ සහිතව පළමු ශුද්ධිය ඇති වී දින 13කට වැඩි නම් එයද මාස් ශුද්ධියක් ලෙස ගණන් ගැනේ. එසේ නැතිනම් එය 'ඉස්තිහාලා' වෙයි.
සුපුරුදු කාලයට වඩා වැඩියෙන් හෝ අඩුවෙන් රුධිරය පිටවීම	දින 15ක් ගත නොවූවා නම් එයද මාස් ශුද්ධිය මෙන්ම ගණන් ගැනේ.
කාන්තාවකට දින ගණනාවක් අඩණ්ඩුව රුධිර පිටවෙයි නම්	එවැනි ගැහැණුන්හට ඔවුන්ගේ කරුණු තුනක් දැකිය හැක:- 1 සෑම මාසයකම හයිලේ ඇති වන දිනය හා පවතින කාලය දැනගත යුතුය ⁷ ඇගේ රුධිරය ඒකකාකාරව හෝ වෙනස් ස්වරූපයකින් ඇත ⁸ මෙවැනි කාන්තාවක් නියමිත කාලය දක්වා මාස් ශුද්ධිය ලෙසද රටපසු 'ඉස්තිහාලා' ලෙසද ගණන් ගත යුතුය ⁹ 2 සෑම මාසයකම ශුද්ධිය ඇතිවන දිනය දන්නීය ¹⁰ එහෙත් කොතරම් කාලයක් පවති දැයි නොදන්නීය ¹¹ ඇය සුපුරුදු දිනයේ සිට දින 7ක් හෝ 7ක් හයිලේ ලෙස ගණන් ගත යුතුය ¹² 3 සෑම මාසයකම හයිලේ ඇතිවන දිනය නොදන්නීය ¹³ එහෙත් පවතින කාලය දන්නීය ¹⁴ ඇය සෑම වන්ද මාසයකම ආරම්භයේ සිට නියමිත කාලය මාස් ශුද්ධිය ලෙස ගණන් ගන්නීය.

¹ හයිලේ හෙවත් දුරු පුසුතිය වැනි හේතුවකින් තොරව නිරෝගිව සිටිය දී පිටවෙන රුධිරය¹ ස්වභාවිකව පිටවන රුධිරයයි. අකාලයේ පිටවන රුධිරය 'ඉස්තිහාලා' නම් වේ.
ඒ දෙක අතර වෙනස :- මාස් ශුද්ධියේ දී පිටවන රුධිරය කළු පැහැයට හුරු තද රතුපාටින් යුත් ඝනත්වයකින් හා දුගන්ධින් යුක්තය. මෙය කහින් කහ පිටවෙයි. 'ඉස්තිහාලා' කළු පැහැයෙන් තොර රුධිරයක් හා දුගන්ධ රහිත ඝනත්වයෙන් තොර වූ එකක් ද වෙයි.
මාස් ශුද්ධිය කාලයේ උපවාසයේ නියැලීම, සලාතයේ යෙදීම, කැබා ව පැදකුණු කිරීම, කුර්ආනය කියවීම හා ඇලීම, මස්පිදියේ රැඳී සිටීම, සංසර්ගයේ යෙදීම හා දික්කසාද වීම ආදිය තහනම්ය.
² දුම්පාටට හුරු යෝනියෙන් ගලන රුධිරය
³ කහ පැහැයට හුරු යෝනියෙන් ගලන රුධිරය



නීතියේ හෙවත් දරු ප්‍රසූතියෙන් පසුව පිටවන රුධිරය

නිතරිතින්	තින්දු
කාන්තාවකට දරු ප්‍රසූතියෙන් පසුව රුධිරය පිට නොවෙයි නම්	ඇසට ප්‍රසූතිය කළ කාන්තාවන්ට අයත් කිසිදු නිරිතක් ක්‍රියාත්මක නොවේ ඇසට නැම අනිවාර්ය නැත උපවාසය අවලංගු වන්නේ ද නැත
ප්‍රසූතියේ සලකුණු දැන ගැනීම	ප්‍රසූතියට මදක් කලින් කැක්කුමක් සමග පිටවන රුධිරය හා දියරය ආදිය ඉස්තිහාලා වෙයි
ප්‍රසූතියේ දී පිටවන රුධිරය	දරුවා බිහිවීමට කලින් හෝ කොටසක් පිටතට ඇවිත් තිබුණ ද මෙය ප්‍රසූති ශුද්ධියක් යැයි කිව හැක මෙම කාලයේ සලාතය හිලවී කළ යුතු නැත
ප්‍රසූත ශුද්ධිය ආරම්භ වන්නේ කවදා ද?	ප්‍රදරුවා සම්පූර්ණයෙන් පිටතට ආපසු ප්‍රසූත ශුද්ධිය ආරම්භවෙයි
නීතියේ නම් ප්‍රසූත ශුද්ධියේ අවම කාලය කොපමණ ද?	අවම කාලය කිසි කිසිවක් නොමැත ප්‍රසූතියත් සමග රුධිරය නවති නම් වහාම ස්නානය කර සලාතය කළ හැක දින හතලිහක් දක්වා බලාපොරොත්තුවෙන් සිටිය යුතු නැත
නීතියේ හි වැඩිම කාලය කොපමණ ද?	දින හතලිහකි ඊට වඩා වැඩි නම් එය ගණන් නොගැනේ දින හතලිහක් ගතවූ පසු ස්නානය කරගෙන සලාතයේ යෙදිය හැක දින 40 ඉක්මවා එන රුධිරය ගර්භනී අවස්ථාවට පෙර මාස්ශුද්ධි කාලයේ රුධිරයට සමාන නම් එයද මාස් ශුද්ධියක් සේ ගණන් ගත හැක
නිවුන්හු දරුවන් දෙදෙනෙකු හෝ ඊට වැඩි ප්‍රසූති කරන කාන්තාව.	පළමු දරුවා පිටතට ආගමන්ම ශුද්ධි කාලය ආරම්භ වන්නේය
අවුමාසයෙන් ලැබෙන ප්‍රසූතයෙන් පසු එන රුධිරය	ප්‍රදරුවා කුසේ දින 80ක් ඉක්මවා සිටියේ නම් එම රුධිරය ඉස්තිහාලා වෙයි දින 90ක් ඉක්මවා සිටියේ නම් එය ප්‍රසූත ශුද්ධියකි දින 80-90 ක් අතර කාලයක් සිටියේ නම් එම ගර්භය මිනිස් රුවක් ලැබුවේ නම් එය ප්‍රසූත කළ පසු එන රුධිරය ප්‍රසූති ශුද්ධියයි මිනිස් රුව ලබා නොමැතිනම් ඉස්තිහාලා වෙයි
දින 40ක් ඇතුළත ශුද්ධි වීම නැවති පසුව නැවතත් එයිනම්	දින 40ක් ඇතුළත රුධිරය නවති නම් ස්නානය කර සලාතය ඉටුකළ යුතුය දින 40ක් ඇතුළත නැවත රුධිරය එයිනම් එය ද ප්‍රසූත ශුද්ධියක් ලෙස ගණන් ගැනේ

සැලකිල්ලට ගතයුතු කරුණු:- * හිරු අවටට යාමට කලින් කාන්තාවකට මාස් ශුද්ධිය හෝ ප්‍රසූත ශුද්ධිය නැවතුනහොත් ඇය එදවසේ ලුහර් අසර් සලාත දෙක හිලවී (කලා කළ යුතුය) එසේම හිරු උදාවට කලින් නැවතුනේ නම් එදින මග්රිබ් හා ඉෂා සලාත දෙක හිලවී කළ යුතුය * සලාතයක වේලාව ආරම්භ වී සලාතය කරන්නට පෙර කාන්තාවකට මාස් ශුද්ධිය හෝ ප්‍රසූත ශුද්ධිය ඇතිවූයේ නම් ඇය එම සලාතය හිලවී වශයෙන් ඉටුකළ යුතු නැත. * මාස් ශුද්ධිය හෝ ප්‍රසූති ශුද්ධියෙන් පසුව ස්නානය කරන විට කොණ්ඩ ගොතා ඇත්නම් එය අනිවාර්යයෙන් දිග හැරිය යුතුය අනෙක් අනිවාර්ය ස්නානවලදී එසේ දිග හැරීම අවශ්‍යය (අනිවාර්ය) නැත * මාස් ශුද්ධියේ දී හෝ ප්‍රසූති ශුද්ධි කාලයේ ඇයගේ (යෝනිය) සංසර්ගයට භාවිතා නොකළ යුතුය ශරීරයේ අනෙක් අවයවයන්ගෙන් සතුටු වීදීම කළ හැක * ඉස්තිහාලා හි සිටින කාන්තාවක් සමග සංසර්ගයේ යෙදීමෙන් වැළකිය යුතුය. සැමියාට අත්‍යවශ්‍ය නම් වරදක් නැත * ඉස්තිහාලා ඇති කාන්තාවක් සෑම සලාතයකදීම නැම සතුටුදායකය් අපහසු නම් ලුහර් අසර් දෙකට එක වරක් ද මග්රිබ් ඉෂා දෙකට එක වරක් ද ස්නානය කළ යුතුය එකතුව තුන්වරක් නාගත යුතුය එයද අපහසුනම් එකවරක් ස්නානය කර අනෙක් වේලාවල්වල වූ එක කරගන්නිය එයද අපහසුනම් සෑම වේලාවකදී වූපී පමණක් කරගන්නිය * කාන්තාවක් හපී උම්රාව හෝ උපවාසය සම්පූර්ණයෙන් ඉටුකිරීමේ වේනනාවෙන් ඇය මාස්ශුද්ධිය ප්‍රමාද කිරීම සඳහා යම් ඖෂධයක් ගැනීම ඇයගේ ශරීරයට හානිකර නොවෙයි නම් එසේ කිරීම වරදක් නොවේ

ඉස්ලාම් හි ස්ත්‍රීන්ගේ ස්ථාවරය

ර්මාන් හා යහ අමරයන් කිරීම යනාදීන් හි අල්ලන් පුරුෂයින් හට කුමන මහිමයන් හා කුසලයන් ලබාදෙන්නේ ද එමෙන්ම ඔහු ස්ත්‍රීන්ට ද එම මහිමයන් හා කුසලයන් ලබාදෙන්නේය.

නබ(සල්)තුමාණන් පැවසුවේය. **ස්ත්‍රීන් පුරුෂයින්ගේ එක කුසේ උපන් දරුවන් ය.** (අබු ආවුද්)

ඇයට තම අයිතිය අසා ලබා ගැනීමට හා තමාට සිදු වූ අයුක්තිය වෙනුවෙන් පැමිණිලි කිරීමට ද ඇයට අයිතිය ඇත.දහමේ ඔවුන් දෙදෙනා අතර වෙනස් කම පෑ නීති රීතීන් හැර අන් සෑම නීති රීතීන්හිම ස්ත්‍රී පුරුෂ දෙපාර්ශයම සම වන්නේය.එවන් නීති රීතීන් ඉතා සුළුය.එවන් ම දක්නට ලැබේ.ඔවුනොවුන්ගේ මුලික දක්ෂතාවය අනුවම ඔවුන් අතර නීති රීතීන් ඇති කරනු ලැබේ. අල්ලාහු තආලා පවසයි.**මවන්නා නොදනී ද? ඔහු හඳවත්හි සගයීයීවීවා ඇති සියුම් කරුණු ද දැනගත හැක්කෙකි.**

ස්ත්‍රීන්ටම ආවේනික වූ සමහර වගකීමුඇත.එමෙන්ම පුරුෂයින්ට ද ආවේනික වූ සමහර වගකීම ද ඇත.ඉන් එකා අනෙකාගේ වගකීම තුළ ඇතුලුවමෙන් ජීවිතයේ ප්‍රශ්න මතුවීමට ඉඩ ඇත. ස්ත්‍රීය වශයෙන් ඇයට තම නිවස තුළ සිටම, පුරුෂයෙකුට ලැබෙන කුසල් මෙන් ඇයට ද ලබාගැනීමට අවස්ථාවන් ඇත. අස්මා බන්තී යසීද් නැමැති කාන්තාවක්, නබ(සල්)තුමාණන් තම මතුවී සමග සිටින අවස්ථාවේ ඔහු වෙත පැමිණ මෙසේ කීවාය. නබ තුමාණනී මාගේ දෙමවුපියන් නුඹට අවනත වෙන්නෙ හු, මා ස්ත්‍රීන් වෙනුවෙන් හා මා හට දැනුමක් ලබාගැනීම පිණිස පැමිණියෙමි.අවනතවීමසියල්ල නුඹටම හිමවෙමි.මා නුඹ වෙත පැමිණීම දැන සිටින හෝ නොදැන සිටින නැගෙනහිර හා බටහිර අතර ඇත් සියලුම කාන්තාවන් නුඹගේ වදන මත ඇත්තෝය. නියතවශයෙන්ම අල්ලාහ් නුඹව සත්‍යය දෙමන් මෙළොව සිටින ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම දුතයෙකු ලෙස එවුවේය. නුඹව ද නුඹව එවූ අල්ලන්ව ද අපි විශ්වාස කළෙමු. කාන්තාවන් වන අපි නිවැස්තුළ ඇතුලු වී සිටින්නෙමු. නුඹලාගේ ආශාවන් ඉෂ්ඨ කරන ස්ථානයක් හා ළමුන් බිහි කරන්නන් වශයෙන් සිටින්නෙමු. පුරුෂයන් වන නුඹලා පුලුආ හා පමාඅත් සලතයන්, රෝගීන්ගේ සුව වලසීමට යෑම, ජනාසාවේ සහගාභි වීම, හප් එකකට වඩා අධිකව කිරීම යනාදීන්ගෙන් සුවශේෂත්වයට ලක්වන්නෝය.තවද එවන් දෑ වලට වඩා ඉස්ලාමය වෙනුවෙන් කෙරෙනු ලබනු ඉතා උසස් පරිශුද්ධ යුද්ධයන් ද නුඹලාට ඇත. පුරුෂයින් වන නුඹලා හප්,උමුරා හා පරිශුද්ධ යුද්ධයන් වෙනුවෙන් පිටවුවහොත්,අපි නුඹලාගේ ධන සමුපත් ආරක්ෂා කරන්නෙමු. නුඹලාගේ ඇදුමු මසා දෙන්නෙමු. නුඹලාගේ දරුවන් නුඹලා වෙනුවෙන් රැකබලාගන්නෙමු. නමුත් යා රසුලල්ලාහ්, නුඹලාහට ලැබෙන කුසල මෙන් අපට ලැබෙන්නේ නැද්ද? එවිට නබ තුමාණන් තම මතුවීන් දෙස බලා, **දහම හා සමුබන්ධව මෙ කාන්තාව ප්‍රශ්න කළ ආකාරයට වඩා ඉතා අලංකාර ලෙස ප්‍රශ්න කළ යමු කාන්තාවකගේ වදන් නුඹලා ඇසී ඇත් ද?** යනුවෙන් ඇසුවේය. එයට ඔවුන් කාන්තාවක් මෙලෙසින් ප්‍රශ්න කරයි යන්න අපි නොසිතුවෙමු අල්ලන්ගේ දුතයානණී, යනුවෙන් පිලිතුරු දුන්නෝ ය. පසුව නබ තුමාණන් ඇය දෙස බලා, **ස්ත්‍රීය නුඹ හැරී යනුවද නුඹ හා සිටින කිත්තාවන් හට මෙය දැනුමුදෙනු. නුඹලාගෙන් යමෙකු තම සැමයාගේ අවශ්‍යයතාවයන් ඉතා හොදාකාරයෙන් සපුරාලීම, ඔහුගේ තෘප්තිය පැහිම සඳහා ක්‍රියා කිරීම හා ඔහුගේ කැමැත්තට අනුව තමාව සලස්වා ගැනීම, ඉහත සඳහන් අමරයන්ට සම වේ, යනුවෙන් පැවසුවේය. එවිට එම ස්ත්‍රීය ඉතා සන්නේෂයෙන් =ලා ඉලාහා ඉල්ලල්ලාහු= හා තක්බිර් කියමන් යළි හැරී ගියාය. (බයිහකි) තවද සමහර කාන්තාවන් පැමිණ නබ (සල්) තුමාණන්හට අල්ලන්ගේ දුතයානණී, පුරුෂයින් අල්ලන්ගේ පාදයේ පරිශුද්ධ යුද්ධය කිරීමේ අවස්ථාව ලබාගන්නෝය. එම පරිශුද්ධ යුද්ධයන් හි කුසල අපට ද හිමවන යමු අමරයන් ඇත් ද? යනුවෙන් ඇසුවෝය, එවිට නබ තුමාණන් **නුඹලාගෙන් යමෙකු තම නිවසේ කටයුතු හරියාකාරව කිරීම තුළින් අල්ලන්ගේ පාදයේ පරිශුද්ධ යුද්ධ කරන්නාගේ කුසල ලබාගත හැක.** (බයිහකි) තවද කාන්තාවක් තම ශ්‍රාති කාන්තාවකට උදවුලපකාර කිරීම වෙනුවෙන් අල්ලාහ් බොහෝ කුසල් තබා ඇත. නබ (සල්) තුමාණෝ වදාලන **කවරෙකු දුටුවැන් දෙදෙනෙකුට හෝ සහෝදරියන් දෙදෙනෙකුට හෝ ගැහැණු ශ්‍රාතීන් දෙදෙනෙකුට අල්ලාහ් ඔවුන්හට මගක් පහදා දෙන තුරු, හෝ ඔහුගේ මහිමයෙන් ඔවුන්ව පොහොසත් කරන තුරු, ඔහු ඔවුන් වෙනුවෙන් වයදුමු කරන්නේ නමු,ඔවුන් දෙදෙනා ඔහුට තීරයට ඇතුල් වමෙන් බාධාවක් බවට පත් වන්නේය.** (අහ්මද්තවුරානි)**



ස්ත්‍රීන් හා සම බන්ධ සමහර නීතින් රීතින්

❖ පුරුෂයෙකු තමාට වඩාත් කිරීමට අනුමැතිය ඇති ස්ත්‍රීයක් සමග මහරමු¹කෙනෙකු නොමැතිව තනිවම සිටීම තහනම වේ. නබි (සල්) තුමාණෝ වදාලහ: **එක් පුරුෂයෙකු තමාට වඩාත් කළ නොහැකි ස්ත්‍රීන් හැර අන් ස්ත්‍රීන් සමග තනි නොවයි.** (බහාරි මුස්ලිම)

❖ මස්පිදයේ සලාතය ඉටු කිරීම සඳහා ස්ත්‍රීන්ට අනුමැතිය ඇත.එසේ යාමෙන් ගිත්තා (අනවශ්‍යය පෙලඹුම) ඇති වේ නමුදු,එය මක්රැන් වේ. ආයිෂා (රළු) තුමය පවසන්නීය: **මෙයුගයේ කාන්තාවන් ඇතිකරගත් වෙනස්කමගැන නබි(සල්) තුමාණන් දන්නෙහු නමු,කාන්තාවන් මස්පිදයට පැමිණීමෙන් වළක්වයි.කෙසේ බහු ඉස්රාද්ල් වරුන්ගේ ස්ත්‍රීන් වැළැක්වනු ලැබුවේ ය.** (බහාරි මුස්ලිම)

පුරුෂයින් මස්පිදයේ සලාතය ඉටු කිරීම ඔවුන්ගේ කුසල කිහිප ගුණයකින් අධික කරන්නා මෙන්,කාන්තාවන් නිවසේ සලාතය ඉටු කිරීමෙන් කුසල් කිහිප ගුණයකින් අධික වේ. එක් කාන්තාවක් නබි (සල්) තුමා වෙත පැමිණ,අල්ලන්ගේ දුතයාණනී **මා නුඹන් සමග සලාතය ඉටු කිරීම ප්‍රිය කරම යැයි පැවසුවාය.එයට නබි (සල්) තුමාණන් නුඹ මා සමග සලාතය ඉටු කිරීම ප්‍රිය කරන බව මා දනිමි.එහෙත් නුඹගේ නිවසේ ඇති කාමරයේ සලාතය ඉටු කිරීම සඳහා වෙන් කර ඇති ස්ථානයේ සලාතය ඉටු කිරීම, කාමරයේ(වෙනත් තැන්වල) සලාතය ඉටු කිරීමට වඩා උතුම් වේ. නුඹ නුඹගේ කාමරයේ සලාතය ඉටු කිරීම,නිවසේ මැදහරියේ සලාතය ඉටු කිරීමට වඩා උතුම් වේ. නුඹ නුඹගේ නිවසේ මැදහරියේ සලාතය ඉටු කිරීම,අන් මස්පිදයන්වල සලාතය ඉටු කිරීමට වඩා උතුම් වේ. නුඹ අන් මස්පිදයන්වල සලාතය ඉටු කිරීම,මාගේ මස්පිදයේ සලාතය ඉටු කිරීමට වඩා උතුම් වේ.** යනුවෙන් පැවසුවේය. (අහ්මද්) තවද පැවසුවේය, **ස්ත්‍රීන්හට මස්පිදයන්ගෙන් ඉතා උතුම්ම ස්ථානය තම නිවස ය.** (අහ්මද්)

❖ එක් ස්ත්‍රීයකට හප් උම්රාව වැනි අමරයන් ඇයට මහරමු වු පුරුෂයෙකු ලබාගැනීමෙන් තොරව අනිවාර්යය නොවන්නේය. මහරමු වු පුරුෂයෙකු නොමැතිව ඇය ගමන් කිරීම ද තහනම වේ. නබි (සල්) තුමාණන් පැවසුවේය, **එක් කාන්තාවක් දින තුනකට වඩා අධික දුරක් මහරමු කෙනෙකුගෙන් තොරව ගමන් නොකරයි.** (බහාරි මුස්ලිම)

❖ කාන්තාවක් මනි වළ සියාරත් කිරීම(බැහැ දැකීම)ට යාම හා මළ නිවසේ අවසන් කටයුතු සඳහා සහබාගි වීම ද තහනම වේ. **මනි වළ සියාරත් කරන ස්ත්‍රීන්ව අල්ලාත් ශාප කරන බව** නබි තුමාණන් පැවසුවේය.තවද උමුමු අනියා (රළු)තුමය පවසන්නීය, **අපි ජනාසාවක් (මනියක්) අනුගමන කර යෑමෙන් වළක්වනු ලැබුනෙමු.එම වැළැකීම අපමන අවශ්‍යය වැළැකීමක් බවට නොතිබුණි.** (මුස්ලිම)

❖ කාන්තාවක්හට ඔවුන්ගේ හිස කෙස් කුමණ පැහැයකින් හෝ වර්ණ ගැල්වීමට අනුමැතිය ඇත.නමුත් කලු පැහැයෙන් වර්ණ ගැල්වීම මක්රැන් වන අතර එමගින් යමු පුරුෂයෙක්ව රවටා වඩාත් කිරීම සඳහා කරන්නේ නමු, එය තහනම වේ.

❖ අල්ලන් පවසා ඇති ආකාරයෙන් කාන්තාවකගේ අනුප්‍රාප්තික(උරුමයෙන් ලැබෙන) දේපල කෙටස ඔවුන්වෙත සමපුර්ණයෙන් දීම අනිවාර්යය වේ. **කවරෙකු අනුප්‍රාප්තික දේපල ලබාගැනීමට සුදුසුකම පෑ තැනැත්තෙකුගේ අනුප්‍රාප්තික දේපලහි වංචා කරන්නේ ද,අල්ලන් ස්වර්ගයේ ඇති ඔහුගේ අනුප්‍රාප්තික දේපල උදුර ගනියි.** යනුවෙන් නබි(සල්)තුමාණන් පැවසූ බව ප්‍රකාශ කරනු ලැබේ. (ඉබ්නු මාජා)

❖ බරියක් වෙනුවෙන් කැමු බිමු,ඇදුමු පැලදුමු,ඉදුමු හිටුමු ආදිය ලබාදීම සැමයා මත අනිවාර්යය වේ. අල්ලාහු තආලා පවසයි.**පොහොසත් අය තම පොහොසත අනුව වයදුම**

¹ කාන්තාවට මහරමුවන අය යනු,ඇය ඔවුන්ව නිරන්තරයෙන්ම වඩාත් කිරීමට තහනම වු අය වේ. ඔවුන් පහත දැක් වේ. ඇයගේ පියා පියාගේ පියා (සීයා)මෙසේ ආරෝහණ ක්‍රමයට ඉහළට යයි. ඇගේ පුතා, පුතාගේ පුතා (මුණුබුරා)මෙසේ අවරෝහණ ක්‍රමයට පහළට යයි. ඇයගේ සහෝදරයන් හා ඔවුන්ගේ පිරිමි දරුවන්, සහෝදරියගේ පිරිමි දරුවන්, මහප්පාමාමලා, සැමියාගේ පුතාමෙසේ ආරෝහණ ක්‍රමයට ඉහළට යයි,ඔහුගේ පුත්තුන්මෙසේ අවරෝහණ ක්‍රමයට පහළට යයි,කිරි බිමෙන් තුළින් දොහින් වු පියා,පුතා හා සහෝදරයා,දැරියගේ සැමියා හා මවගේ සැමියා.

කරයි.කවරෙකු අපොහොසත්ව සිටින්නේ ද ඔහු අල්ලන් ඔහුට ලබාදුන් දෙයින් වයදුම කරයි. වැන්දඹුවක්ව සිටින කාන්තාවක්හට වයදුම කිරීම,ඇගේ පියා, සහෝදරයා හෝ පිරිමි දරුවා මත අනිවාර්යය වෙ. ඇයට ශ්‍රෝතින් කිසිවෙකු හෝ නොමැත්තම, සෙසු අය ඇය හට වයදුම කිරීම සුන්නත්වෙ. නබ(සල්)තුමාණන් පැවසුවෙය, **වැන්දඹුවන් හා දිළිඳු අය වෙනුවෙන් උපකාර කිරීමට පෙනී හිටින්නන් අල්ලන්ගේ පාදයේ පරිඤ්ඤා යුද්ධ කරන්නා මෙන් හෝ රාත්‍රිය පුරා සිටගෙන නැමදුමෙ නියැලී දහවල් පුරා උපවාසය රකින්නා මෙන් වෙ.** (ඉබාරි,ඉස්ලිම)

❖ කාන්තාවක් යළි වවාන නොවන තුරු, ඇගේ කුඩා දරුවන් ඇයම රැකබලාගැනීමෙ සුදුසු කම ලබන්නිය.එම දරුවන් කුඩාව සිටින තුරු, ඔවුන්ගේ වයදුම මව වෙත දීම,පියාමත අනිවාර්යය වෙ.

❖ කාන්තාවන් විශේෂයෙන් තරුණ කාන්තාවන් හා ගිත්තාවට අවස්ථා ඇති අය, පිරිමින්ට සලාමු කීම ආරමුභ නොකරයි.

❖ කාන්තාවන් සෑම පුමුආ දිනයකම රහසිගත පෙදෙසේ හා කිහිල්ලේ රෝම ඉවත් කිරීම හා නියපොතු කැපීම සුන්නත් වෙ.එය දින හතලියකට වඩා අධික කාලයක් අත්හැරීම මක්රැහේ වෙ.

❖ ඇඟි බැම සහිතව මුහුණේ රෝම ඉවත් කිරීම තහනමු වෙ. නබ(සල්)තුමාණන් පැවසුවෙය, **මුහුණේ රෝම ඉවත් කරන කාන්තාවන් හා ඉවත් කරනු ලබන කාන්තාවන් හට අල්ලන් ගෑප කරන්නේය.** (අබුදාවුද)

දුක්චීම :-

❖ ගැහැණියක් ඇගේ ස්වාමියා මිය යෑම වෙනුවෙන් මිස වෙනත් අයෙක් මිය යෑම වෙනුවෙන් දින තුනකට වඩා දුක්චීම තහනම් වෙයි. නබ(සල්) තුමාණන් පැවසුවෙය, **අල්ලාහු තආලා හා අවසාන දිනය වශ්වාස කරන කාන්තාවකට තම සැමියා හැර සෙසු අය මිය යාමෙන් දින තුනකට වඩා දුක අත් වැදිය නොහැක.** (මුස්ලිම) එහෙත් ඇය තම සැමියා මිය යාම වෙනුවෙන් මාස 4ක් හා දින 10ක් දුක්චීම අනිවාර්යය. තවද ඇය දුක අත් වැදින කාලයේ අලංකාර දෑ ද සුවද වලවුන් ද භාවිතා නොකළ යුතුය. තවද මුදු හා වෙනත් ආහරණ කිසිවක් නොපැළඳිය යුතුය. එහෙත් නියපොතු කැපීම රෝම ඉවත් කිරීම නෑම ආදිය අනුමතය. දුකින් ගත කරන කාලය තුළ කළු පැහැයෙන් හෝ සුදු පැහැයෙන් යුත් ඇඳුමකින් සැරසී සිටීම අනිවාර්යය නොවේ. ඇය කුමන නිවසක සිටිය දී තම සැමියා මිය ගියේ ද එම නිවසේම ඉද්දා ඉදීම ඇයට අනිවාර්යය වෙ. යම් අන්‍යවශ්‍ය අවශ්‍යතාවක් හැර එම නිවසෙන් තවත් තැනකට යාම තහනම් වෙ.

❖ කාන්තාවක් හිස හුගෑම තහනමු වෙ.පුරුෂයින්ට හෝ කාරිච්චරුන්ට සම නොවන සේ කොටට කපාගත හැක.මන්ද **පිරිමින්ට සම වන කාන්තාවන් හට නබ (සල්)තුමාණන් ගෑප කළහ.**(හරෑදෙ) තවද නබ (සල්)තුමාණන් පැවසුවෙය, **කවරෙකු එක් කණ්ඩායමට සම වන්නේ ද,ඔහු ද ඔවුන්ගෙන් කෙනෙකු වන්නේය.** (අබුදාවුද)

❖ කාන්තාවක් නිවසින් බැහැරව යන අවස්ථාවෙ,තම ශරීරය වසාගැනීම අනිවාර්යය වෙ.ඒ හා සමබන්ධ කොන්දේසින් පහත දැක් වෙ. (1) ශරීරය සමපුරිණයෙන් වැසෙන මෙන් තිබිය යතුයි. (2) එම ඇඳුම ආකර්ෂණීයව නොතිබීම. (3) ශරීරය නොවැසුනු මෙන් සිනිදුව නොතිබීම. (4) තදව නොමැහිව වශාලව තිබීම. (5) සුවද වලවුන් නොතැවරී තිබීම. (6) පුරුෂයින්ගේ ඇඳුමට සම නොවීම. (7) අන්‍ය ආගමක ස්ත්‍රීන්ගේ ඇඳුමට සම නොවීම. (8) ප්‍රබලත්වය ඇතිකරන ඇඳුමක් නොවීම.

සෙසු අය සමග කාන්තාවකගේ අවුරතය(ශරීරයේ වැසිය යුතු ස්ථානයන්) වර් තුනකි. (1) සැමියාගේ ඉදිරියේ= සැමියා ඇයගේ ශරීරයේ කුමන ස්ථානයක් වුව ද බැලීමට අනුමැතිය ඇත. (2) කාන්තාවන් හා මහරමු වු පුරුෂයින්ගේ ඉදිරියේ= ඔවුන් ඉදිරියේ මුහුණ,අත් දෙකේ හා පාදයේ ඉදිරිපස හා බෙල්ල යනාදීන් සාමාන්‍යය වශයෙන් පිටවන කොටස හෙලිකළ හැක. (3) මහරමු නොවන අන්‍යය පුරුෂයින් ඉදිරියේ= ඔවුන් ඉදිරියේ වවාහය හෝ බෙහෙත්



කිරීම වැනි අවශ්‍යය තාවයකින් තොරව අන් අවස්ථාවන් වල සමුපුර්ණයෙන් ශරීරය වසා ගැනීම අනිවාර්‍යය වේ. මන්ද කාන්තාවගේ ශිතතාව ඇගේ මුත්‍රණ පෙන්වීමේ නිබේ. ශාඛිමා බන්ති මුන්දිර (රලී) තුමය පවසයි: **අපි අපගේ මුත්‍රණ පිරිමින්ගේ ඉදිරියේ වසා ගත්තෙමු.** (සාකමු) තවද ආශිෂා (රලී) තුමය පවසයි: **අපි නබ (සල්) තුමාණන් සමග ඉන්රාමු බැද සිටින අවසථාවේ, අප අසලින් ව්‍යාපාර කණ්ඩායමක් ගමන් කළ වට අපගේ මොටුවක්කිලිය මගින් මුත්‍රණ වසාගත්තෙමු.ඔවුන් අපව පසු කළ වට යලී මුත්‍රණ වච්ඡ කළෙමු.** (අඞුදාඞුද)

ඉද්දා :=

❖ ඉද්දා ඉටු කරන ගැහැණුන් විවිධ වේ. (1) සැමියා මළ ගර්භනී ගැහැණිය:- සැමියාගේ මරණයේ සිට දරුවා ප්‍රසූති කරන තෙක් ඉද්දා පිලිපැදිය යුතුය. (2) සැමියා මළ ගැහැණිය:- මෙම ගැහැණිය මාස 4ක් හා දින 10 ක් ඉද්දා පිලිපැදිය යුතුය. (3) තලාක් කියනු ලැබූ මාස්ඉද්දිය ඇතිවිය හැකි සාමාන්‍ය ගැහැණියක්:- මාස්ඉද්දි තුනක් ඇතිවෙන තෙක් ඉද්දා සිටිය යුතුය. තලාක් කීමත් සමග මාස්ඉද්දි තුනක් සිදුවී පිරිසිදු වීමත් සමග ඉද්දා අවසන් වෙයි. (4) මාස්ඉද්දිය ඇතිනොවන ගැහැණිය:- ඇයගේ ඉද්දා කාලය මාස තුනකි.

❖ ඉද්දා කාලයේ මුදවා ගතහැකි පරදි තලාක් කියනු ලැබූ ගැහැණිය තම සැමියා සමග දිගටම සිටීම යුතුකමකි. ඉද්දා අවසන් වන තෙක් සැමියා ඇයව සිතූ මනාපයේ බැලීමත් ඇය සමග තනිව සිටීමත් අනුමතය. මෙසේ සිටීමෙන් සමහර විට ඒ දෙදෙනා අතර අල්ලාග් සිත් අමනාපය නැතිකර සමගිය ඇති කළ හැක.

❖ තවද ඉද්දා සිටින කාන්තාව මුදවා ගැනීම සඳහා බිරිද වෙත සැමියා -නුඔව මා ආපසු භාර ගනිමි-යි කීම හෝ ඇය සමග සංසර්ගයේ යෙදීම ප්‍රමාණවත් ය. එම ගැහැණියගේ මනාපය ඇතුළු ඒවා සිදුවිය යුතු යැයි අනිවාර්‍යය නොවේ.

❖ භාරකරුවෙක් (වලී) නොමැතිව ගැහැණියක් විවාහ වීම:- නබ(සල්) තුමාණන් පැවසුවේය.**තම භාරකරුවෙක් නොමැතිව කාන්තාවක් විවාහ වෙයි නම්, ඇගේ විවාහය වලංගු නොවේ.ඇගේ විවාහය වලංගු නොවේ.ඇගේ විවාහය වලංගු නොවේ.** (අඞුදාඞුද)

❖ කාන්තාවකට බොරු කොණ්ඩ (හවරි) බැදීම එයට අනුබල දීම හා පවුව කෙටිම එයට අනුබල දීම ද තහනම වේ. මෙම ක්‍රියාවන් දෙක මහා පාපයට ඇතුලත් ය. නබ(සල්) තුමාණන් පැවසුවේය.**බොරු කොණ්ඩා (හවරි) බදින්නන් හා එයට අනුබල දෙන්නන්ව ද පව්ව කොටන්නන් හා එයට අනුබල දෙන්නන්ව ද අල්ලාග් ශාප කරයි.** (ඞුහාරිඞුස්ලිම)

❖ ගැහැණියක් අවශ්‍යය හේතුවකින් තොරව තම සැමියාගෙන් දික්කසාද වීමට ඉල්ලීම තහනම වේ. නබ(සල්) තුමාණන් පැවසුවේය. **අවශ්‍ය හේතු කිසිවක් නොමැතිව යම් ගැහැණියක් තම සැමියාගෙන් දික්කසාදය ඉල්ලයි නම් ඇයට සවර්ගයේ සුගන්ධය පවා අහිමි වෙයි.** (අඞුදාඞුද)

❖ කාන්තාවක් තම සැමියාගට අවනතවීම අනිවාර්‍යය වුවද ශේෂයෙන් ඔහු ඇයව යහනට එන ලෙස කැඳවන අවස්ථාවේ, නබ(සල්) තුමාණන් පැවසුවේය.**තම සැමියා යහනට එන ලෙස කැඳවා ඇය එය ප්‍රතික්ෂේප කරන්නී නම්, එලිවනතුරු මලක්වරු ඇයට ශාප කරමින් සිටිති.** (ඞුහාරිඞුස්ලිම)

❖ ගැහැණියක් ඇය යන මගේ අන්‍යය පිරිමින් පැමිණේ යැයි දැන සුවද විලවුන් තවරාගෙන පිටතට යාම තහනම වේ. නබ(සල්) තුමාණන් පැවසුවේය. **යම් ගැහැණියක් සුවද විලවුන් තවරාගෙන පිරිසක් මැදින් යන්නේ නම් ඇය ගණිකාවකි.** (අඞුදාඞුද)

සලාතය

ගමක සිටින පිරිමි අයට **අදාන් හා ඉකාමත්** ෆර්ල කිතායා වෙයි¹ තනිවම හා මගින්ට සුන්නන් වන්නේය² ගැහැණුන්ට මක්රැහේ වෙයි³ සලාතයට නියමිත වේලාව පැමිණෙන තෙක් ඒවා නොකළයුතුය⁴ ෆජර් වේලාවට පමණක් මධ්‍යම රාත්‍රියෙන් පසු පළමු අදාන් කිව හැක⁵

සලාතයේ කොන්දේසි :- 1^o ඉස්ලාම් 2^o සිහි බුද්ධිය ඇත්තෙකු වීම. 3^o විවක්ෂණ බුද්ධිය 4^o හැකියාව ඇත්තන් පිරිසිදු කරගැනීම

5^o වේලාව ප්‍රවේශ වීම **ලුහර් සලාතයේ වේලාව** හිරු මුදුනෙන් ඇල වූ වේලාවේ සිට යම් භාණ්ඩයක සෙවනැල්ල එහි උසට සමානව දිස් වෙන තෙක් එයත් සමගම **අසර් සලාතයේ වේලාව** ආරම්භ වෙයි⁶ යම් භාණ්ඩයක සෙවනැල්ල එය මෙන් දෙගුණයක් දික්වෙන තෙක් අසර් සලාතයට ඉටු කිරීමට වැදගත්වූ වේලාවයි⁷ හිරු අවරට යන තෙක් එය ඉටු කිරීමට අනුමත වේලාවයි⁸ හිරු අවරට යාමත් සමග **මග්රබ් සලාතයේ වේලාව** ආරම්භ වෙයි⁹ ඛටහිර අතසේ රතු පැහැය මැකී ගියවිට **ඉෂා සලාතයේ වේලාව** ආරම්භ වෙයි¹⁰ මැදියම් රැය තෙක් එය වැදගත් වේලාවයි¹¹ අරුණෝදය දක්වා මෙය දික්වෙයි¹² අරුණෝදයත් සමග **ෆජර් සලාතයේ වේලාව** ආරම්භවෙයි¹³ සූර්ය උදාවත් සමග ෆජර් සලාතයේ වේලාව නිමාවෙයි¹⁴

6^o හැකි අය ශරීරයේ පැහැය නොපෙණෙන ලෙස තම රහසග පෙදෙස (අව්රත්)¹ ඇදුමකින් වසා ගැනීම. පිරිමින් වයස 10ට වැඩි අයගේ අව්රතය (රහසග පෙදෙස) පෙකනියේ සිට දනිස්ස දක්වාය² ගැහැණුන්ගේ මුහුණ හා මැනික් කටුවෙන් පහළ අත්දෙක හැර අනෙක් හැම අංගෝපාංගයක්ම අව්රතය යි³

7^o හැකියාවක් ඇත්තා සලාතය කරන ස්ථානය⁴ ඇදුම හා ශරීරය නපීස්වලින් පිරිසිදුව තබාගත යුතුය⁵ හැකියාවක් ඇත්තා කිබිලාව ඉලක්ක කර ගත යුතුය⁶ අදිෂ්ඨානය.

සලාතයේ ෆර්ල (අනිවාර්ය ක්‍රියා)

සලාතයේ ෆර්ල දහහතරකි :-

1^o ශක්තිය ඇත්තා ෆර්ල සලාතයේ දී සිට ගැනීම 2^o ඉහ්රාම් තක්බර කීම 3^o ෆාතිහා කීම 4^o සැම රක්අතයකම රැකුළු කිරීම 5^o රැකුළුවෙන් නැගිටීම 6^o රැකුළුවෙන් පසුව සිටගැනීම 7^o අවයව හතක් බිම තබා සපදා කිරීම 8^o සපදා දෙක අතර කෙටි වාසිවීම 9^o අවසාන අත්තනිස්ඨාතය 10^o ඒ සඳහා වාසිවීම 11^o අවසාන අත්තනිස්ඨාතයේ නබි(සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්)තුමාණන්ගේ නමින් සලවාත් කීම 12^o පළමු සලාම් කීම 13^o හැම අනිවාර්ය (ෆර්ල) ක්‍රියාවකම රැදී සිටීම 14^o පර්ල ක්‍රියා සඳහන් පරිදි අනුපිලිවෙලින් කිරීම

මෙම ෆර්ල ක්‍රියාවන්ගෙන් තොරව සලාතය ඉටු නොවේ¹ හිතාමතාම හෝ අමතක වීමකින් මෙම ක්‍රියාවන්ගෙන් එකක් අත හැරෙයි නම් එම රක්අතය සම්පූර්ණ නොවේ²

සලාතයේ වාසිබි (අවශ්‍යම ක්‍රියා)

සලාතයේ අවශ්‍යම (වාසිබි) ක්‍රියා අටකි :- 1^o පළමු තක්බිරය හැර අනෙක් තක්බිර 2^o ඉමාම් හෝ තනිවම සලාතයේ යෙදුන්නා සම්අල්ලාහු ලිමන් හම්දාහ් යැයි පැවසීම 3^o රැකුළුවෙන් නැගිටෙන විට රබ්බනා ලකල් හමීදු යැයි කීම 4^o රැකුළුවේදි එක්වරක් සුබ්හාන රබ්බියල් අලිම් යැයි කීම 5^o සපදාවෙහි එක්වරක් සුබ්හාන රබ්බියල් අ:ලා යැයි කීම 6^o සපදා දෙක අතර රබ්බිත් ෆර්ල යැයි කීම 7^o පළමු අත්තනිස්ඨාතය කියවීම 8^o ඒ

¹ **අව්රත් (කෙනෙකුගේ ශරීරයේ වැසිය යුතු අංග)** අව්රත් යනු කෙනෙකුගේ ශරීරයේ පිටතට පෙනීම ඔහු නොරැස්සන ලැප්පාව ඇති කරවන ශරීර අංගයි. මෙහි කථා කරනු ලබන්නේ සලාතයට හා තව්තයට අවශ්‍ය අව්රතය ගැනයි. වයස දහය සම්පූර්ණ පිරිමියෙකුගේ අව්රතය, පෙකනිය හා දණහිස අතර ප්‍රදේශයයි. වයස හතේ සිට දහය දක්වා පිරිමි ළමයින්ට අව්රතය වන්නේ පෙර පසු ද්වාරයන්ය (මලමුත්තා අවයව). වැඩිවියට පත් නිදහස් කාන්තාවකගේ අව්රතය ඇගේ මුහුණ, මැණික්කටුව (ඇස් වටයෙන් පහළ පාද හැර ශරීරයේ අනෙක් සියළුම ප්‍රදේශ වෙයි. එහෙයින් වැලමීටෙන් පහළ පිටත පෙනෙන ලෙස කාන්තාවක් සලාතය හෝ තව්ත කරයි නම් එය පිළි නොගැනේ. අව්රතය සලාතයෙන් බාහිරව ද වැසීම අනිවාර්යය. අදුරේ හෝ තනිව සිටින විට පවා අවශ්‍යතාවෙන් තොර ඒවා විවෘත කිරීම මක්රැහේය. එහෙත් වෛද්‍ය ප්‍රතිකාර හා වර්ම ජේදය වැනි අවස්ථාවල ඒවා විවෘත කළ හැක.



සඳහා වාසිවීම මෙම වාසි ක්‍රියා ගිණාමනා අත් හැරයොත් සලාතය නිෂ්ඵල වන්නේය අමතක වීමකින් අත් හළොත් සපදා කළයුතුය

සලාතයේ සුන්නන් :- ඒවා වාසිකව ද ක්‍රියාවෙන් ද කළ යුතු ඒවා ඇත ඒවායින් යමක් ගිණාමනා අත්හළහොත් සලාතය නිෂ්ඵල නොවේ


වාසිකව ඉටුකළ යුතු සුන්නන් :- (ෆාතිහාවට කළින් කියන) 'ඉස්තිෆතාත්' දඬා කීම අඳුරු කීම බිස්මි කීම ආමින් කීම ශබ්ද නගා කරන සලාතයෙහි දී ශබ්ද නගා ආමින් කීම ෆාතිහාවට පසු කුර්ආනයේ කුමක් හෝ සුරාවක් කියවීම (සලාතය මෙහෙයවනු ලබන ම:මුම් ශබ්දනගා නොකිව යුතුය තනිවම සලාතයේ යෙදෙන විට ශබ්ද නගා කියවීමට අනුමැතිය ඇත) රබ්බනා ලකල් හම්ද කීමෙන් පසු හම්දන් කසිරන් යන දික්රය සම්පූර්ණයෙන් කීම රුකුළු සුපුදු මධ්‍යස්ථ වාසිවීම ආදියෙහි තස්බිත් එකකට වැඩි වාර ගණනක් කීම සලාම් දීමට පෙර දඬා ප්‍රාර්ථනා කිරීම

ක්‍රියාවන් පිළිබඳ සුන්නන් :- ඉහරාම් තක්බිර් අවස්ථාවේ දී රුකුළුවලට යාමේදීත් රුකුළු සිට නැගිටීමේදීත් තුන්වන රකඅතයට නැගිටීමේදීත් දැන එසවීම සිටගෙන සිටියදී වම් අතට ඉහළින් දකුණත පපුවට පහළින් තබා ගැනීම සුපුදු කරන ස්ථානයට බැල්ම හෙළීම පාද දෙක ඇත්කර තබාගැනීම සපදාවේදී අත්ල දෙක නළල නාසය දතිස් දෙක බිම තැබීම සපදාවේදී අත් දෙක ඉලදෙකේ නොගැවී තබා ගැනීම කුසය කලවාහි නොගැවී තබා ගැනීම කලවා බත්කෙන්ඩයෙන් ඇත්කළයුතු අතර දණිස් දෙක ද ඇත් කර තබාගැනීම පාද කෙළින් තබා ඇඟිලිවල ඇතුල් පැත්ත බිම ගැවෙන සේ තබා ගැනීම ඇඟිලි දිගහැර ඇතුල් පැත්ත බිමට තදවන සේ උරහිස්වලට කෙලින් තබා ගැනීම නැගිටෙනවිට ඇඟිලි නවා බිමට තබා නැගිටීම මධ්‍යස්ථ වාසිවීමේදී හා පළමු අත්තහිස්යාවේදී 'ඉෆතිරාස්' ඉරියව්වෙන් වාසිවීම අවසාන අත්තහිස්යාවේ දී තවරරුක් ඉරියව්වෙන් වාසිවීම මධ්‍යස්ථ වාසිවීමේ දී හා අත්තහිස්යාත් වාසිවීමේ දී ඇඟිලි දිගහැර ලංකර පාද මත තබා ගැනීම දකුණු අතේ සුලැඟිල්ල හා වෙදැඟිල්ල මොලවා මැද ඇඟිල්ල හා මත පටැඟිල්ල නවා මුද්දක් සේ තබා ගෙන (අල්ලාහ්ගේ නම කියාවෙන විට හා දඬා ප්‍රාර්ථනයේ දී) දබරැඟිල්ල දිගහැර සංඥා කිරීම සලාම් කීමේදී දකුණු පසට හා වම් පසට හිස හැරවීම දකුණෙන් ආරම්භ කිරීම

අමතක වීම වෙනුවෙන් සපදා කිරීම :- සලාතයේ දී කියවිය යුතු කියමනක් එයට සුදුසු නැති තැනක කියවීම සඳහා සපදා කිරීම සුන්නන්ය උදාහරණයක් වශයෙන් සපදාවේදී කුර්ආන් පාඨයක් කියවීම වැනිය සුන්නන් ක්‍රියාවක් අතහැරීම රුකුළු සුපුදු සිටගැනීම වැනි ඉරියව්වක් වැඩියෙන් හෝ අඩුවෙන් කිරීම සලාතය අවසාන වීමට පෙර සලාම් කීම අර්ථය වෙනස්වන අන්දමින් කුර්ආනය කියවීම හා අවශ්‍ය දෙයක් කෙරෙහි සැකයක් ඇතිවීම ආදියේ දී සපදා කළ යුතුය සලාමයට පෙර හෝ පසුව සපදා කිරීම සපදාව අමතක වී වේලාව ගතවුවහොත් සපදා කිරීම අවශ්‍ය නැත

සලාතය කිරීම :- සලාතයේදී කිබිලාව බලා සිටගෙන 'අල්ලාහු අක්බර්' යැයි කීම ඉමාම් එම තක්බිරය හා අනෙක් තක්බිර් ද ම:මුන්වරුන්ට ඇසෙන සේ ශබ්ද නගා කියයි සෙසු අය නිහඬව කියති තක්බිර් ආරම්භ කරන විට දැන උරහිස් දක්වා කෙලින් එසවීම පසුව වම් අත මත දකුණු අත තබා ගනී සපදා කරන ස්ථානයට බැල්ම හෙළයි

හදිසයේ (සුබ්හානකල්ලාහුම්ම වබ් හම්දික වතබාරකස්මුක වතආලා ජද්දක වලා ඉලාහ ගයිරුක්) ඉස්තිෆතාත් හි දඬා වලින් එකක් කියයි පසුව ඉමාම් අඳුරු බිස්මි කියයි (මේවා නිහඬව කියයි) පසුව ෆාතිහාව කියයි සලාතයේ ඉමාම් නිහඬව ඉන්න අවස්ථාවල දී ම:මුම් ෆාතිහාව කීම මුස්තහබ්වේ ඉමාම් නිහඬව කියන විට ම:මුම් කීම වාසිබ් වෙයි පසුව කුර්ආනයේ කුමක් හෝ කොටසක් කියයි සුබ්හු සලාතයේදී තිවාලල් මුෆස්සල් ම:රබ්බි සලාතයේ දී කිසාරුල් මුෆස්සල් අනෙක් සලාතයන්හි දී අවිසාතුල් මුෆස්සල් වලින් කොටසක් කියවීම සුන්නන් වෙයි තිවාලල් මුෆස්සල් යනු සුරතුල් කාෆ් සිට අම්ම සුරා දක්වා ද 'අවිසාතුල් මුෆස්සල්' අම්මා සුරාවේ සිට ලුහා දක්වා කිසාරුල් මුෆස්සල් ලුහා සිට අන්තස් දක්වා ද වෙයි ඉමාම් සුබ්හු සලාතයේදී ද ම:රබ්බි හා ඉෂා සලාතයෙහිදී පළමු රක්අත් දෙකේ ද



ශබ්ද නගා කියයි අනෙක් අවස්ථාවල නිශ්ශබ්දව කියයි ඉන්පසු අල්ලාහු අක්බර් කියා දැන උරහිස්වලට කෙලින් ඔසවා රැකුළු කරයි අත් දෙකේ ඇඟිලි විචිදුවා දනිස් මත තබා කොන්ද කෙලින් කර හිස එයට සමාන්තරව නවයි පසුව සුබ්හාන රබ්බියල් අලිම් යැයි තෙවරක් කියයි පසුව සම්අල්ලාහු ලිමන් හම්දාන් කියමින් හිස ඔසවයි එවිට පළමු තක්බිරයේ මෙන් අත් ඔසවයි පසුව

(රබ්බනා වලකල් හමීද හමීදන් කසිරන් තෙයිබන් මුබාරකන් ෆිහි මල්අස් සමාවාහි වමිල් අල් අර්ලි වමිල්අ මාෂි:ත මින් ෂෙයිඉන් බ:දු) යැයි කියයි පසුව තක්බිර් කියමින් සුපුද් කරයි එහි දී **සුබ්හාන රබ්බියල් අ:ලා** යනුවෙන් තෙවරක් කියයි ඔහුට මනාප නම් වැඩි කරගනී නැත්නම් අවශ්‍ය ප්‍රාර්ථනාවන් කරගනී පසුව තක්බිර් කියමින් නැගිට වම්පාදය නවා ජ මත වාඩි වී දකුණු පාදය ඇණ තබා ඇඟිලි කිබ්ලාව දෙසට සිටින සේ පිටතට නවා තබා ගනී එසේ නැතිනම් පාද දෙක නවා ජ මත තට්ටම තබා වාඩි වී ඇඟිලි කිබ්ලාව දෙසට හැරී තිබෙන මෙන් නවා තබා ගනී පසුව **(රබ්බි:ෆිර්ලි)** යි තෙවරක් ප්‍රකාශ කර මනාපනම් (වර්හමිනි වජබුර්නි වර්ෆ:නි වර්සුක්නි වන්සුර්නි වන්දිනි වආෆිනි) යන ප්‍රාර්ථනය එක්කර ගනී පසුව සුපුද් දෙක කලින් කළ ආකාරයෙන්ම කරයි පසුව තක්බිර් කියා නැගිට දෙවන රකඅතය ද පළමු ආකාරයමෙන්ම ඉටු කරයි දෙවන රකඅතය අවසානයේ අත්තහිස්යාතය සඳහා වාඩි වෙයි දැනේ ඇඟිලි දිගහැර ළංකරමින් කලව මත තබයි දකුණු අතේ සුලැගිල්ල හා වෙදැගිල්ල මොලවා මැද ඇඟිල්ල හා මහපටැගිල්ල වලල්ලක් මෙන් හදා ජ මත දබරැගිල්ලෙන් සංඥා කරයි පසුව අත්තහිස්යාත් කියයි

(අත්තහිස්යා තු ලිල්ලාහි වස්සලවාතු වත්තයියිබාතු අස්සලාමු අලෙයික අය්සුහන් නබිය්සු වරත්ම තුල්ලාහි වබරකාතුතු අස්සලාමු අලෙයිනා ව ආලා ඉබාදිල්ලා හිස් සාලිහින් අෂ්හදු අල්ලා ඉලාහ ඉල්ලල්ලාහු වඅෂ්හදු අන්ත මුහම්මදුන් අබිදුහු වර සුඉහු) යි රක්අත් තුනක් හෝ හතරක් ඇති සලාතයන් නම් තක්බිර් කියමින් නැගිට සිටි පළමු රක්අතය වගේම ඉතිරි රක්අත් ඉටුකරයි එහෙත් ශබ්දනගා නොකියයි සිටගෙන ෆාතිහා පමණක් කියයි පසුව අවසාන අත්තහිස්යාතයට වාඩි වෙයි වම් පාදය නවා දකුණු පාදය යටින් පිටතට දමා වාඩිවෙයි දකුණු පාදය ඇණ තබාගනී අත්තහිස්යාත් දෙකක් ඇති සලාතයක දෙවනුව මෙසේ වාඩිවීම සුන්නත් වෙයි පසුව අත්තහිස්යාතයේ මුලින් කී කොටස කියා **(අල්ලාහුම්ම සල්ලි අලා මුහම්මදින් ව අලා ආලි මුහම්මදින් කමා සල්ලෙයිත අලා ඉබාහිම වඅලා ආලි ඉබාහිම ඉන්තක හමීදන් මජීද් අල්ලාහුම්ම බාරක් අලා මුහම්මදින් වඅලා ආලි මුහම්මදින් කමා බාරක්ත අලා ඉබාහිම ව අලා ආලි ඉබාහිම ඉන්තක හමීදන් මජීද්** යැයි කියයි

(අදාදු බිල්ලාහි මින් අදාබින්නාර් වඅදාබිල් කබිර් වෆිත්තතිල් මස්යා වල්මමාහි වෆිත්තතිල් මසිහිද් දජපාල්) යන ප්‍රාර්ථනය ද හදිස් හි ඇති වෙනත් ප්‍රාර්ථනා ද කියයි පසුව සලාම් දෙකක් කියයි දකුණු පසට හිස හරවා අස්සලාමු අලෙකුම් වරත්ම තුල්ලාහ් යනුවෙන් ද පසුව වම් පසට හිස හරවා එසේම කියයි පසුව හදිස් හි එන දික්ර් කරයි

රෝගියාගේ සලාතය :- කෙනෙකුට සිටගෙන සලාතය කළ නොහැකිනම් හෝ සිටගෙන සලාතයේ යෙදීමෙන් රෝගය අධික වෙයිනම් වාඩිවී සලාතය ඉටුකළ හැකි එයටත් නොහැකිනම් එක්

¹ අස්ත:ෆිරැල්ලාහ් යැයි තුන්වරක් ප්‍රකාශ කර අල්ලාහුම්ම අන්තස්සලාම් ව මින්කස් සලාම් තබාරක්ක යාදල් ජලාලි වල් ඉක්රාම් ලා ඉලාහ ඉල්ලල්ලාහු වත්දුහු ලා අර්ක ලහු ලහුල් මුල්කු වලහුල් හමීද වහුච අලා කුල්ලි ෂෙයිඉන් කදීර්, ලා හවිල වලා කුච්චත ඉල්ලා බිල්ලාහ් ලා ඉලාහ ඉල්ලල්ලාහු වලා න:බුදු ඉල්ලා ඉස්යාහු ලහුන්නි:මතු වලහුල් ෆල්එ වලහුස් සනාදල් හසන් ලා ඉලාහ ඉල්ලල්ලාහු මුහ්ලියින ලහුද්දීන වලව් කරහල් කාරුරැන් අල්ලාහුම්ම ලා මානිඅ ලිමා අ:තෙයිත වලා මු:තිය ලිමා මන:ත වලා යන්ෆඋ දල්ජද්ද මින්කල් ජද්ද **සුබ්හු මග්රබ් සලාතයන්ට පසු** කලින් දික්ර් සමඟ ලා ඉලාහ ඉල්ලල්ලාහු වත්දුහු ලා අර්කලහු ලහුල් මුල්කු වලහුල් හමීද යුහ්යි වයුම්තු වහුච අලාකුල්ලි ෂෙයිඉන් කදීර් යන්න දහවරක් කියයි ඉන්පසු සුබ්හානල්ලා 33 වරක් අල්හමීද ලිල්ලාහ් 33 වරක් අල්ලාහු අක්බර් 33 වරක් කියා 100 සම්පුර්ණ කිරීම සඳහා ලා ඉලාහ ඉල්ලල්ලාහු වත්දුහු ලා අර්ක ලහු ලහුල් මුල්කු වලහුල් හමීද වහුච අලා කුල්ලි ෂෙයිඉන් කදීර් යනුවෙන් කියයි පසුව ආයතල් කුර්මිය ද කල් සුරා තුන ද කියයි සුබ්හු හා මග්රබ්වලට පසුව එම සුරාවන් තුන ද කියයි



ඇලයකට ඇලවී ඉටුකළ හැකි එයටත් නොහැකිනම් උඩුවැලි අතට දිගාවී ඉටුකළ හැකි සුපුදු රුකුළු නොකළ හැකි අය සංඥා කළ හැකි සලාත අතහැරනොත් ඒවා ඉටු කර ගතයුතුය සෑම සලාතයක්ම නියමිත වේලාවට ඉටු නොකළ හැකි නම් ලුහර් සමග අසරය ද මැරී සමග ඉෂාව ද එකට එක්කර ඉටුකළ හැකි

මගියාගේ සලාතය :- ගමන් කරන දුර කිමි 80 වැඩි වී ගමන ද අනුමත එකක් වෙයිනම් රක්අත් හතර දෙකක් වශයෙන් කෙටිකර සලාතයේ යෙදිය හැක. එක ස්ථානයක දින හතරක් (සලාත 20ක්) රැඳී සිටින්නේ නම් එම ස්ථානයේ දී රක්අත් හතරක්ම ඉටු කළ යුතුය කෙටිනොකළ යුතුය. මගියා ගමේ අයෙක් පිටුපසින් සලාතයේ (මැමුන් ලෙස) යෙදුනහොත් හෝ ගමේදී හෝ ගමනේ දී අමතක වුන සලාතයක් හිලවී වශයෙන් ඉටුකිරීමේ දී හෝ රක්අත් හතරක්ම ඉටු කළ යුතුය මගියාට කෙටි කිරීම වැදගත් වුව ද කෙටිනොකර ද ඉටු කළ හැකි

ජමුආ සලාතය:- එය ලුහරයට වඩා වැදගත්ය එය තනි සලාතයකි ලුහරය කෙටිකිරීමක් නොවේ එය රක්අත් හතරක් ලෙස ඉටුකළ නොහැකි ජමුආ සලාතය සමග අසරය එක්කර සලාතයේ යෙදීමට කළ නොහැකි

විත්රු :- විත්රු සලාතය සුන්නන් වෙයි එයට සුදුසු කාලය ඉෂා වේලාවේ සිට ආරු දක්වා වන්නේය මෙය අවම වශයෙන් රක්අත් එකක් ද උපරිම 11ක් ද වෙයි සෑම රක්අත් දෙකකට වරක් සලාම් දීම වැදගත්ය 04ක් 06ක් හෝ 08ක් එක සලාමය යටතේ සලාතයේ යෙදිය හැකි පසුව එක රක්අතයක් ඉටුකර ඔත්තේ කළ හැකි

එසේම තුනක් පහක් හා හතක් වශයෙන් ඔත්තේ වශයෙන් ද සලාතය ඉටු කළ හැකි සලාතය සම්පූර්ණ කරන්නා අවම වශයෙන් සලාම් දෙකකින් යුතුව රක්අත් තුනකි

ජනාසා සලාතය :- මියගිය මුස්ලිම් සහෝදරයෙකු නැවීම කෆන් ඇන්දවීම සලාතයේ යෙදීම උස්සාගෙන යාම හා භූමදානය කිරීම ආර්ල කිආයා වන්නේය යුධ පිටියක මියගිය යුධ සෙබලෙකු නැවීම හෝ කෆන් ඇන්දවීම නොකෙරෙයි සලාතය කර මරණයට පත් අයුරින්ම භූමදානය කරනු ලැබේ පිරිමියෙකුගේ මඤ දේහය සම්පූර්ණයෙන් වැසෙන අන්දමින් එහිමට ප්‍රමාණවත් සුදු රෙදි තුනක් ද කාන්තාවක් වේට්ටිය මොට්ටිකිලිය හැට්ටිය හා සම්පූර්ණයෙන් එහිය හැකි සුදු රෙදිකඩ දෙකක් ඇතුළු රෙදි කැළි පහක් ද කෆන් සඳහා භාවිතා කෙරේ ඉමාම් හෝ තනිව සලාතයේ යෙදෙන කෙනෙක් පිරිමි දේහයේ හිස අසල ද කාන්තා දේහයේ පපුව අසල ද සලාතය සඳහා සිට ගනී දැන් ඔසවා තක්බිර් හතරක් පැවසේ පළමු තක්බිරයේ දී අඳුනු බිස්මි සමග ආහිභාව නිහඬව කියයි දෙවන තක්බිරයෙන් පසු නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් නමින් සලවත් කීම තුන්වන තක්බිරයට පසු මියගිය අය වෙනුවෙන් ප්‍රාර්ථනා කරනු ඇත් හතරවන තක්බිරයෙන් පසු මදක් ඉවසා සිට දකුණු පසට හැරී සලාම් කියනු ඇත්

මිනිවල රියනකට වඩා උසට ගොඩ කිරීම එයට සුණු තැවරීම එය සිප ගැනීම එය සුවදවත් කිරීම ඒ මත ලිවීම වාඩිවීම ඇවිදීම පහන් දැල්වීම එය (තවාආ) පැදකුණු කිරීම ඒ මත මස්පිදු නිර්මාණය කිරීම මියගිය අය මස්පිදු තුළ භූමදානය කිරීම ආදිය තහනම්ය කබිරය මත නිර්මාණය කර ඇති කුඩිබාව බිද දැමීම වගකීමකි

❖ මියගිය අය වෙනුවෙන් සැනසිලි බස් දෙසීමට විශේෂ වදන් නොමැත 'නුඹේ විපාක අල්ලාත් සම්පූර්ණ කරත්වා' නුඹේ ආත්මයට ක්ෂමා කර අල්ලාත් ශාන්තිය ලබා දෙත්වා' ආදිය ප්‍රමාණවත්ය කාරීර් වරයෙකු නම් ඔහුට 'නුඹේ ප්‍රතිඵල අල්ලාත් සම්පූර්ණ කරත්වා'යි පැවසිය හැක

❖ තමා මියගියහොත් තම පවුලේ අය විලාප නගනි යැයි දන්නේ නම් එසේ නොකළ යුතු බවට ඔවුන්ට වයිස්යත්(මියයාමට පෙර කරන උපදෙස) කළ යුතුය නැතිනම් ඔවුන්ගේ විලාප නැගීම තමන්ට දඩුවම් විඳින්නට සිදුවෙයි

❖ ඉමාම් ඡාරිට් (රත්මතුල්ලාහි අලෙයිහි) මෙසේ කියයි අනෙක් අය සැනසිලි බස් දොඩනි යි බලාපොරොත්තුවෙන් පවුලේ අය රැස්වී සිටීම මක්රෑන් වෙයි ජනාසාව භූමදානය කළ සියළු දෙනා තම තමන්ගේ අවශ්‍යතාවන් (සඳහා විසිරී යා හැකි)

❖ මළ ගෙදර අයට ආහාර පිසදීම සුන්නත් වෙයි¹ ඔවුන් පිසින ආහාර අනුභව කිරීමත් එහි පැමිණෙන අයට ආහාර පිසීමත් මක්රැහැය²

❖ මුස්ලිම්වරයෙකුගේ කබිරය (සොහොන) බැලීම සුන්නත් වෙයි³ කාගිරිගේ කබිරය බැලීම වරදක් නොවේ⁴ කාගිරි මුස්ලිම්වරයෙකුගේ කබිරය බැලීම තහනම් නැත⁵

කනත්තට ගිය අයෙකු:- (අස්සලාමු අලෙයිකුම් දාර කවුමින් මු:මිනින් හෝ අස්සලාමු අලෙයිකුම් අහ්ලද් දියාරි මනල් මු:මිනින්⁶ ව ඉන්ෂා අල්ලාහු බිකුම් ලලාහිකුන් යර්හමුල්ලා හුල් මුස්තක්දිමින මින්නා වල් මුස්ත:කිරින්න නස් අලුල්ලාහ ලනා වලකුම් අල්-ආගියන් අල්ලාහුමිම ලා තහ්නින්නා බ:දුහුමි ව:ගිර්ලනා වලහුමි) **යයි කියයි⁷**

අර්ථය:- මු:මිනිවරැනි⁸ නුඹලාට ශාන්තිය ඇතිවේවා⁹ ඉන්ෂා අල්ලාහ් අපි ද නුඹලා සමග ඇවිත් එක්වන්නෙමු¹⁰ අපට පෙර ගියවුන්ට ද පසුව එන්නන්ටද අල්ලාහ් දයාව පහළ කරත්වා¹¹ අපට ද නුඹලාට ද අල්ලාහ් දයාව පහළ කරත්වා¹² යා අල්ලාහ් ඔවුන්ට ලබාදෙන යහ විපාක අපට නො වරද්දෙනු මැනව්¹³ ඔවුන්ට පසුව අයව ගින්නාවෙහි යොමු නොකරනු මැනව්¹⁴ අපට ද ඔවුන්ට ද ක්ෂමා කරනු මැනව්!

කතනිති කුර්ආන් වැකි ලිවීමෙන් නපීස් වීමට ඉඩ ඇති හෙයින් එය තහනම් වෙයි¹⁵ එසේ කිරීම කුර්ආනයට නින්දා කිරීමක් වන අතර එසේ ලිවීමට කිසිදු සාක්ෂියක් ද නැත¹⁶

රසුල් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ එක් මෘත දේහයකට පහත සඳහන් පරිදි ප්‍රාර්ථනා කළහ¹⁷

අල්ලාහුමිම:ගිර්ලහු වර්හමිහු ව ආගිහි ව:හු අනහු ව අක්රිබි නුසුලහු ව වස්ස: මුද්කලහු¹⁸ වගසිල්ලු බිල්මාඉ වස්සල්පි¹⁹ වල් බරද් වනක්කිහි²⁰ මිනල් හතායාස කමා නක්කයිතස් සව්බල් අබියල මිනද් දනස් ව අබිදිල්ලහු දාරන් කයිරන් මින් දාරිහි වසවිපන් මින් සවිපිහි²¹ වඅද්හිල්ලහුල් පන්නත ව අඉද්හු මින් අදාබිල් කබිර වමින් අදාබින්නාර්²²

යා අල්ලාහ් මොහුට ක්ෂමාව ලබා දී දයාව පහළ කරත්වා²³ නුඹ හට ආගන්තුකයෙකු ලෙස පැමිණ ඇති²⁴ එම අමුත්තාට ගරු කරනු මැන²⁵ ඔහු ඇතුළත් වී ඇති ස්ථානය විශාල කරත්වා²⁶ ප්ලයෙන් ද²⁷ අයිස් කැටවලින් ද ඔහුව සෝදනු මැන²⁸ සුදු රෙද්ද කුණුවලින් පිරිසිදු කරන්නා සේ පාපයන්ගෙන් ඔහුව පිරිසිදු කරනු මැන²⁹ ඔහුට ඔහු සිටි නිවසට වඩා වැදගත් නිවසක් දෙනු මැන³⁰ ඔහුගේ (පවුලට වඩා වැදගත් පවුලක් ලබා දෙනු මැන³¹ ඔහුගේ අඩු (සැමියාට) වඩා වැදගත් අඹුවන් (සැමියෙක්) ලබා දෙනු මැන³² ඔහුව ස්වර්ගයට ඇතුල් කරත්වා ඔහුව කබිරයේ දඬුවමින් ද අපායේ දඬුවමින් ද ආරක්ෂා කරනු මැන³³

අවුරුදු සලාතය:- එය ගර්ල් කිතායා වන්නේය³⁴ එයට නියමිත වේලාව ලඟා සලාතයේ වේලාවයි³⁵ ලුහර්³⁶ වේලාවට පසුව අවුරුද්ද බව දැනගත්තේ නම් පසුදින එය ඉටුකළ හැක³⁷ එහි කොන්දේසි කුත්බා දේශනය හැර අනෙක්වා ප්‍රමිආවට අයත් කොන්දේසි මෙන් වේ³⁸ අවුරුදු සලාතයට පසු හෝ පෙර පිටිටනියේ නගිල් සලාත් නොපැවැත්වේ³⁹

සලාත ක්‍රමය :- රක්අත් දෙකක් ඇත⁴⁰ පළමු රක්අතයේ අඳුණ බිස්මි කියන්නට පෙර දැන ඔසවා තක්බිර් 7ක් කියනු ඇත⁴¹ දෙවන රක්අතයේ තක්බිර් පහකි⁴² මේවා ශබ්ද නගා කීමෙන් පසු අඳුණ බිස්මි සමග ආනිහා සුරාව ද පසුව සබ්බි හිස්ම⁴³ සුරාව ද ශබ්ද නගා කියන අතර දෙවන වර ගාසියා සුරාව කියනු ලැබේ⁴⁴ ප්‍රමුආවේ මෙන් කුත්බා දෙකක් දේශනා කරන අතර මෙහි දී අධිකව තක්බිර් කියනු ඇත⁴⁵ මෙසේ කීම සුන්නත්ය⁴⁶ සාමාන්‍ය නගිල් සලාතයන් මෙන් අවුරුදු සලාතය ඉටුකළත් ප්‍රමාණවත් ය⁴⁷ හේතුව තක්බිර් හා අනෙකුත් ඒවා ද සුන්නත් වේ⁴⁸

ග්‍රහණ සලාතය :- එයද සුන්නත්ය⁴⁹ එයින් නියමිත වේලාව සුර්ස ග්‍රහණය හෝ වන්දු ග්‍රහණය ආරම්භයේ සිට අවසාන දක්වාය⁵⁰ වේලාව අවසන් වූ පසු එය කලා (හිලව්) නොකරනු ඇත⁵¹ එය රක්අත් දෙකකි⁵² පළමු රක්අතයේ ආනිහාව ශබ්දනගා ද තවත් දිග සුරාවක් ද කියයි⁵³ පසුව දිග වේලාවක් රුකුළු කරයි⁵⁴ පසුව සම්අල්ලාහු ලිමන් හමිදා කියා නැගිට සුපුද් නොකර නැවතත් ආනිහාව හා දිග සුරාවක් කියයි⁵⁵ පසුව දිග රුකුළු එකක් කර නැගිට දිග සුපුද් දෙකක් කරයි⁵⁶ මේ අයුරින් දෙවන රක්අතය ද සලාතය කර අත්හිඳියාත් කියා සලාම්



කියයි පළමු රුකුළුවට පසුව එක් ම:මුන්වරයෙකු පැමිණ එකතු වූයේ නම් ඔහුට එම රක්ෂකය ගණන් ගනු නොලැබේ

වැස්ස ඉල්ලා සලාතයේ යෙදීම :- නියගය ඇතිවී වැසිඑල නොලැබී ගියවිට ඒ සඳහා සලාතයේ යෙදීම සුන්නන්ය එය ඉටු කරන වේලාව කරන ආකාරය හා නීති යනාදියෙන් අවුරුදු සලාතයට සමානය එහෙත් සලාතයට පසුව එක කුත්ඛා දේශනයක් පමණක් කරනු ඇත කුත්ඛා දේශනය අවසානයේ කාලය මාරුවීමේ සංකේතයක් වශයෙන් ඇගේ ඇදුම පෙරලා ඇදීම සුන්නන්ය

නඹල් සලාතයන් :- නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තමාණන් පස්වේල අතිවාරය සලාතයට අමතරව දිනපතා නඹල් රක්ෂක දොළහක් සලාත කර ඇත ඒවා සුබ්හු සලාතයට පෙර රක්ෂකාත් 2 ලුහර් සලාතයට පෙර රක්ෂකාත් 4- පසුව රක්ෂකාත් 2 මග්රබ්බි සලාතයට පසු රක්ෂකාත් 2 ඉෂා සලාතයට පසුව 2 මේවාට අමතරව පුරුද්දක් වශයෙන් ම නොව නඹල් වශයෙන් සලාත කළ බව ද සාධක සහිත හදීස් මගින් දැනගත හැක. ඒවා ලුහර් අසර් හා ජම්ආවලට පෙර රක්ෂකාත් 4 ලුහර් මරබ්බි හා ඉෂාවලට පසුව 4 මග්රබ්බි බාංගු (අදාන්) කී පසු 2 ක් හා චිත්ර්වලින් පසුව 2ක් යනුවෙනි

සලාතයන් කිරීමට තහනම් වූ වේලාවන් :- නබිතුමාණන් විසින් තහනම් කළ වේලාවල්වල සුන්නන් සලාතයන් සම්පූර්ණයෙන් හෝ අඩුවෙන් හෝ ඉටු කිරීම තහනම් වේ එම වේලාවන් නම්:-

- 1 සූර්ය උදාවේ සිට (අපේ දැක්ම අනුව) එක රයක ප්‍රමාණයෙන් ඉහළට නගින තෙක්
- 2 සූර්යයා අහසේ මුදුනට චිත් එය බටහිර දෙසට හැරෙන තෙක් (ලුහර් වේලාව ආරම්භ වන තෙක්)

3 අසර් සලාතය ඉටු කළ පසු හිරු අවරට යන තෙක්
එහෙත් හේතුගතවූ සලාතයන්හි සුන්නන් සලාත මේ වේලාවන්හිදී ඉටු කළ හැක. උදා:- මස්ජිදයට පඬුරක් වශයෙන් (මස්ජිදයට ඇතුල් වූ විට කරන සලාතය), තවාර් හි සුන්නන් රක්ෂක දෙක සපදා තිලාවත් හා ස්තූතිය සඳහා කරන සපදා

❖ මස්ජිද පිළිබඳව නීති :- අවශ්‍යතාවන්ට අනුව මස්ජිද නිර්මාණය කිරීම සාමාන්‍ය යුතුකමකි. ඒවා අල්ලාහ්ට වඩාත් ප්‍රියමනාප ස්ථානයන්ය.

මස්ජිදවල අත්පුඩි ගැසීම සංගීතය තහනම් නිසැදැස් හා ගීත ගායනා කිරීම ගැහැණු පිරිමි මිශ්‍රව හැසිරීම සංසර්ගයේ යෙදීම වෙළදාම් කිරීම ආදිය තහනම්ය මස්ජිදය තුළ කෙනෙක් වෙළදාම් කරණු දුටුවොත් අල්ලාහ් නුඹේ වෙළෙදාමෙහි ලාභ ලබා නොදෙත්වා යැයි කීම සුන්නන් වේ තවද අස්ථානගතවූ භාණ්ඩයක් මස්ජිදය තුළ සෙවීම ද තහනම්ය එවැනි කෙනෙකු දුටුවොත් අල්ලාහ් නුඹට එම භාණ්ඩය ලබා නොදෙත්වායි කීම සුන්නන් වෙයි

පහත සඳහන් දෑ මස්ජිදය තුළ අනුමත ඒවාය (ඔවුන්ගෙන් මස්ජිදයට හානියක් නොවන)ලුමයින්ට ශිල්ප ඉගැන්වීම නිකාත්(විවාහ) සිදුකිරීම ගැටළු විමසා සමටයට පත්කිරීම අනුමත ගායනා ගැසීම ඉ:නිකාත් ඉදීම එහි සිටින අය හා සෙසු අය එහි නිදා ගැනීම අමුත්තන් හා රෝගීන් රාත්‍රියේ නවාතැන් ගැනීම හා දහවල් විවේක ගැනීම

මස්ජිදය තුළ කණ්ඩායම් ගැසී කැකෝ ගැසීම තර්ක විතර්කවල යෙදීම සීමාව ඉක්මවා කථා කිරීම පිළිකුල් සහිත කථා හඬයි නගා කීම අවශ්‍යතාවක් නොමැතිව එය ගමන් මගක් කර ගැනීම ආදියෙන් වැළකීම සුන්නන් වන්නේය ලෞකික දේවල් එතුළ කථා කිරීම මක්රැහ්ය. එහි ඩුමුතුරුණු පහන් හා එහි විදුලිය මගුල් හා අවමගුල් නිවෙස් අලංකාරයට යොදා නොගත යුතුය

සකාත් (අනිවාර්ය බද්ද)

සකාත් දියයුතු දෑ :-

කරුණු හතරකින් සකාත් අනිවාර්ය වෙයි ¹ ගවයින් එළුවන් ඔටුවන් ආදී සතුන් ² මහපොළොවෙන් පැලවෙන ශාඛ පලතුරු ³ රන් රිදී ආදිය ⁴ වෙළඳ ද්‍රව්‍ය

සකාත් අනිවාර්ය වීමට කොන්දේසි:-

පහත සඳහන් කොන්දේසි සම්පූර්ණ වුවීමෙන් පමණක් යම් භාණ්ඩයකට සකාත් අනිවාර්ය වේ ¹ (භාණ්ඩයේ අයිතිකරු) මුස්ලිම් වීම ² නිදහස් පුද්ගලයෙකු වීම ³ එම භාණ්ඩය සකාත් නියමවීමට අවශ්‍ය ප්‍රමාණය තිබීම ⁴ අයිතිකරුට එම භාණ්ඩයේ සම්පූර්ණ අයිතිය හිමිවීම ⁵ පොළොවේ වැවෙන ද්‍රව්‍ය හැර අනෙක්වා වසරක් සම්පූර්ණ වී තිබීම

ගව එළු ඔටු ආදී සතුන් වෙනුවෙන් සකාත් :- ඒවාට සකාත් නියම වීමට කොන්දේසි දෙකක් ඇත ¹ අවුරුද්දක් පුරා හෝ අවුරුද්දේ වැඩිකාලයක් මේවිචල් බිම්වල (විශදමකින් තොරව නිදැල්ලේ තණ කා) වැසිය යුතුය ² ඒවා වැඩිවලට නොයොදවා ඒවා වර්ධනය වී පැටවී හා කිරි ලබාගැනීමේ අරමුණෙන් යුත් පට්ටියක් විය යුතුය වෙළඳාම අරමුණු කරගෙන ඇති කරන සතුන්ට වෙළඳ භාණ්ඩවලට අයත් සකාත් දිය යුතුය

ඔටුවන් පිළිබඳ සකාත් විස්තර ඇතුළත් වගුව

ඔටුවන්ගේ සංඛ්‍යාව	1 - 4	5 ප 9	10 - 14	15 - 19	20 - 24	25 - 35	36 - 45	46 - 60	61 - 75	76 - 90	91- 120
සකාත් විස්තර	සකාත් නැත	1 එළුවක්	එළුවන් 02	එළුවන් 03	එළුවන් 04	බිත්තු මහාල්	බිත්තු ලබුන්	ශික්කන්	ප්‍රදාන	බිත්තු ලබුන් 02	ශික්කන් 02

ඔටුවන් සංඛ්‍යාව 120 ට වඩා අධිකව ඇතිනම් සම්පූර්ණ සංඛ්‍යාව 50න් බෙදා සෑම පහකටම හික්කන් එකක් හෝ 40න් බෙදා සෑම 40කටම බිත්තු ලබුන් 1ක් දිය යුතුය

ඉහත සඳහන් ඔටුවන්ගෙන් අවශ්‍ය වයස් සීමාවන්

බිත්තු මහාල් - අවුරුද්දක් සම්පූර්ණ ගැහැණු ඔටුදෙනුන්
 බිත්තු ලබුන් - අවුරුදු දෙකක් සම්පූර්ණ ගැහැණු ඔටුදෙනුන්
 හික්කන් - අවුරුදු තුනක් සම්පූර්ණ ගැහැණු ඔටුදෙනුන්
 ප්‍රදාන - අවුරුදු හතරක් සම්පූර්ණ ගැහැණු ඔටුදෙනුන්

ගවයින්ට අයත් සකාත් විස්තර ඇතුළත් වගුව

ගව සංඛ්‍යාව	1-29	30-39	40-59
සකාත් විස්තර	සකාත් නැත	තබ්ල - හෝ තබ්දාත්	මුසින්නා හෝ මුසින්නන්

ගවයින්ගේ සංඛ්‍යාව 60ක් හෝ එයට වැඩි නම් සම්පූර්ණ සංඛ්‍යාව 30න් බෙදා සෑම හිතකටම තබ්ල එකක් හෝ 40න් බෙදා සෑම 40කටම මුසින්නන් එකක් දියයුතුය

ඉහත සඳහන් ගවයින්ගේ වයස් විස්තරය

තබ්ල (පිරිමි) තබ්දාත් (ගැහැණු) අවුරුද්ද සම්පූර්ණ වූ ඒවා
 මුසින්නා (පිරිමි) මුසින්නන් (ගැහැණු) අවුරුදු දෙකක් සම්පූර්ණවූ

එළුවන්ට අයත් සකාත් විස්තර ඇතුළත් වගුව

එළුවන්ගේ සංඛ්‍යාව	1-39	40-120	121-200	201-399
සකාත් විස්තර	සකාත් නැත	01 එළුවක්	එළුවන් - 02	එළුවන් -03

එළුවන්ගේ සංඛ්‍යාව 400ක් හෝ ඊට වැඩි නම් එය 100න් බෙදා සෑම සියයකටම 01 එළුවකු බැගින් දියයුතුය සකාත් දියයුතු එළුවන්ගේ වයස මාස හයක් සම්පූර්ණ බැටළුවන් අවුරුද්දක් සම්පූර්ණවූ එළුවන්

පහත සඳහන් එළුවන්ට සකාත් නැත

ඇසක් අන්ධ පැටවා නඩත්තු කළ යුතුව සිටි ගැබ්ගෙන සිටි වටිනාකමින් අධිකය වයසින් වැඩි

❖ පොළොවේ වැවෙන ද්‍රව්‍ය සඳහා සකාත් :-

මහපොළොවේ වැවෙන සියළුම ධාන්‍ය හා පලතුරු වර්ග සඳහා පහත සඳහන් කොන්දේසි සම්පූර්ණ වෙයිනම් සකාත් දියයුතුය



1 භාවිතයේ ඇති මිනුම් භාණ්ඩවලින් මැන (ඉක්මනින් නරක් නොවී) කල්තබාගත හැකි දෑ (උදා:- ධාන්‍යවර්ගවලින් සහල් තිරිඟු සහ ඩාර්ලි ආදිය පළතුරු වලින් රටඉඳි හා මිඳි භාජනවලින් මැනිය නොහැකි රැස්කර තබා නොගත හැකි (උදා) එළවළු එලා වර්ගවලින් සකාන් දියයුතු නැත

2 සකාන් සඳහා නියමිත (නිසාබි) ප්‍රමාණය සපුරා තිබීම මෙයින් අවම නිසාබි ප්‍රමාණය කි“ග්‍රෑ 653කි”

3 යම්දෙයක සකාන් දිය යුතු කාලය එළඹෙන විට සකාන් දිය යුතු පුද්ගලයාට අයිතිව තිබීම ඒවා පළතුරු වශයෙන් හෝ ධාන්‍ය වශයෙන් හෝ ආහාරයට ගැනීමට සුදුසු තත්වයේ තිබියදීම සකාන් නියම වේ එනම් පළතුරු රතු හෝ පැහැ ගැන් වී මෝරා තිබිය යුතු අතර ධාන්‍ය වර්ග ද මෝරා වියලිව තිබිය යුතුය

දියයුතු ප්‍රමාණය :- වැසිදිය හෝ වාර කුමයට මෙහෙයක් නොමැතිව (ජලය සපයන්නෙකු සේ) ජලය සපයා ඇතිනම් ඒවායින් දහයෙන් එකක් (10) 10- සකාන් දිය යුතුය ශ්‍රීදකින් වතුර ඉසින්නෙකු සේ ඉතා වෙහෙසට පත්වී ජලය සපයන්නේ නම් විස්සෙන් එකක් (5) 5- දියයුතුය අවුරුද්දේ සමහර දිනවල වෙහෙසවී ද තවත් සමහර දිනවල පහසුවෙන් ද ජලය සපයා ඇතිනම් දෙකෙන් කොඳි ක්‍රමය අධිකවන්නේ ද ඒ අනුව සකාන්‍ය නියම වේ

❖ **රන් රිදී ආදියෙහි සකාන් විස්තර:-** රත්තරන් ග්‍රෑම් 85ක් හා රිදී ග්‍රෑම් 595ක බර ඇති වන තෙක් ඒවාට සකාන් නියම නොවේ මුදල් කාසි හා නෝට්ටු ඒවායේ වටිනාකම රන් රිදී ආදියෙහි සකාන් නියම විය යුතු අවම නිසාබි ප්‍රමාණය වන්නේය එවිට සකාන් අනිවාර්ය වෙයි (එනම් රතුන් ග්‍රෑම් 85 රිදී ග්‍රෑම් 595 ආදියෙහි එවකට වෙළඳ පොළේ මිල ගණන් බලා දෙකේ වටිනාකමින් යුත් ධනය කෙනෙකු ළග ඇතිනම් එම මුදලට සකාන් දිය යුතුය රන් රිදී හා මුදල් ආදියට දිය යුතු සකාන් ප්‍රමාණය 40න් එක් පංගුවකි (25)

පරිහරණය සඳහා රන් රිදී ආහරණ ඇතිනම් ඒවාට සකාන් දිය යුතු නැත කුලියට දී ආදායම් ලැබීමේ හෝ රැස්කර තැබීමේ අරමුණෙන් කළ ඒවාට සකාන් දිය යුතුය පුරුදු පරිදි භාවිතය සඳහා නිමාකළ ආහරණ පාවිච්චිය ගැහැණුන්ට අනුමැතිය ඇත තවද භාජනවල රිදී තරමක් මිශ්‍ර කර ගැනීමට අනුමැතිය ඇත පිරිමින්ට සම්පූර්ණයෙන් රිදියෙන් නිමවූ මුදු හා ඇස් කණ්ණාඩි වැනි සුළු ප්‍රමාණයේ භාණ්ඩ භාවිතයට අනුමැතිය ඇත රත්තරන් ගත් විට සුළු වශයෙන් හෝ භාජනවලට එය භාවිතා කළ නොහැකි ගැහැණුන්ට සමාන අයුරින් නොව ඇදුමක බොත්තම් වැනි ඉතා සුයියියීව ප්‍රමාණයේ භාණ්ඩ භාවිතා කිරීමේ අනුමැතිය පිරිමින්ට ඇත

කෙනෙකු ළග ඇති මුදල් ප්‍රමාණය අඩු වැඩිවීමට ඉඩ ඇත මේනිසා අවුරුද්දේ යම් දිනයක් තීරණය කරගෙන අවුරුදු පතා එමදිනයට තමන් ළග ඇති ධනය ගණන් බලා 25 සකාන් දිය හැකි එයින් සමහරක් අවුරුද්දක් අසම්පූර්ණ වුවද කමක් නැත මාස්පතා ලබන වැටුප් ඉඩම් හා නිවාස කුලියට දීමෙන් ලැබෙන ආදායම කොතරම් විශාල ප්‍රමාණයක් වුව ද එයින් යමක් ඉතිරි නොකළේ නම් එයට සකාන් දිය යුතු නැත ඉතිරි කරන්නේ නම් එයට සකාන් දිය යුතුය මුලින් කී පරිදි තනි තනිව වසරක් සම්පූර්ණ වූ බව ගණන් ගැනීම අපහසුනම් නියමිත දිනයක් තීරණය කරගෙන සියල්ල ගණන් බලා දිය යුතුය

ණය වෙනුවෙන් සකාන්:-

යම් ධනවතෙකුට ණයක් දී එම ණය ආපසු ලැබුනේ නම් ගතවූ කාලය කොතරම් වුවද එයට ගණන් බලා සකාන් දිය යුතුය නැතිබැරි කෙනෙකුගෙන් අය කර නොගත හැකි ණයක් ඇතිනම් එයට සකාන් අනිවාර්ය නොවේ හේතුව ඒ මුදල අයිතිකරුගේ අයිතියට ලැබී නොමැත

❖ **වෙළඳ භාණ්ඩ සඳහා සකාන්:-** පහත සඳහන් කොන්දේසි හතර අසම්පූර්ණ නම් ඒවාට සකාන් දිය යුතු නැත 1 එම භාණ්ඩයට අයිතිකරුවෙක් වීම 2 ඒවායින් වෙළඳාම් කිරීමේ තීරණයක් තිබිය යුතුය 3 ඒවායේ වටිනාකම (සකාන් දියයුතු) නිසාබි ප්‍රමාණය සම්පූර්ණ විය යුතුය එනම් රන් රිදී ආදියෙහි නිසාබිහි අවම ප්‍රමාණය 4 අවුරුද්දක් සම්පූර්ණ වීම



මෙම කොන්දේසි සම්පූර්ණ නම් වෙළෙඳ භාණ්ඩ සඳහා සකාත් දිය යුතුය ඒවායේ 'නිසාබය' සම්පූර්ණ කිරීම සඳහා රන් රිදී හා මුදල් ද ඇත්නම් ඒවා ද වෙළඳ භාණ්ඩ සමග එක්කළ යුතුය

නිවෙස් ඇදුම් හා වාහන යනාදිය තම පාවිච්චියට ගැනීමට තීරණය කළවිට සකාත් දිය යුතු නැත ඒවා විකිණීමට තීරණය කළ විට ඒවා වෙළඳ භාණ්ඩ ලෙස ගණන් ගත යුතු අතර එයට වාර්ෂිකව දිනයක් නියම කරගත යුතුය

සකාතුල් ගිත්ර්:- උපවාස උත්සව දිනයේ (රාත්‍රියේ හා දහවලේ) තමාටත් තම පවුලේ අයටත් ප්‍රමාණවත් ආහාරය සඳහා වියහියදම් තිබේ එයට වඩා අමතරව කෙනෙකු ළග මුදල් තිබේ නම් ඔහුට සකාතුල් ගිත්ර් අනිවාර්ය වන්නේය එක ගැහැණියකට හෝ පිරිමියෙකුට දිය යුතු ප්‍රමාණය එම ගමේ ප්‍රධාන ආහාර ද්‍රව්‍යයෙන් කිලෝ 2¼ ක් සකාතුල් ගිත්ර් නියමවූ කෙනෙකු තමාගේ නඩත්තුවට ඇතුළත් වන අයට උත්සව (අවුරුදු උත්සව) දවසේ රාත්‍රියේ ඒවා දියයුතුය අවුරුද්ද දවස උදෑසන අවුරුදු සලාතයට පෙර එය දීම වැදගත්වෙයි අවුරුදු සලාතය අවසන් වන තුරු එය ප්‍රමාද කිරීම නුසුදුසුය අවුරුදු දිනයට දවසක් දෙකක් කලින් ද එය දියහැක කීප දෙනෙකුට හෝ එක් අයෙකුට වුවද දිය හැක එක් අයෙකුගේ කොටස කීප දෙනෙකුට වුවද දිය හැක

සකාතය ඉටුකිරීම:- සකාත් නියම වූ විට ප්‍රමාද නොවී එය හැකි ඉක්මණින් දිය යුතුය කුඩා ළමයින් හා පීස්සු රෝගීන් සතු වත්කම් සඳහා ඔවුන්ගේ භාරකරුවන් දිය යුතුය සකාත් දීමේ දී එය ප්‍රසිද්ධ කිරීමත් එහි අයිති කරුවන් අතින්ම දීමත් සුන්නත් වෙයි

විවක්ෂණ බුද්ධිය හා පියවි සිහියෙන් යුත් කෙනෙකු තම සකාතය දෙන බවට අධිෂ්ඨාන කරගැනීම අනිවාර්යය සකාත් දෙන කෙනෙකු තමා සාමාන්‍ය පරිදි දන් දෙන සිතුවිල්ලෙන් මුළු ධනයම බෙදා දුන්න ද එය සකාත් නොවේ එක වස්තුවක් සඳහා දිය යුතු සකාතය එම ගමේම සුදස්සා තෝරා ගැනීම ඉතා වැදගත්ය එහෙත් ගමේන් පිටතට දීම සාධාරණ ප්‍රතිඵල අත්වේ යැයි හැගේ නම් එවැනි අයට දිය හැක

භාණ්ඩයකට නියමිත සකාතනි නිසාබි සම්පූර්ණ නම් එයට අදාළ සකාතය අවුරුදු දෙකකට අවශ්‍ය ප්‍රමාණය කලින්ම ගෙවීමට ද හැක

සකාත් ලැබීමට සුදුසු කණ්ඩායම් අට:-

1^o දිළින්නන් 2^o දුප්පතුන් 3^o සකාත් රැස්කිරීමේ සේවයේ යෙදෙන්නන් 4^o සකාත් දීම හේතුකොට ගෙන ඒ පිළිබඳව හිත ඇදී ඉස්ලාමයේ තවදුරටත් ස්ථාවරත්වයක් ඇති කර ගත හැකි උදව්‍ය 5^o (නිදහස ප්‍රකාශ කර තිබුණද එය ලබාගැනීම මුදල් නැති) වහළුන් 6^o ණයකාරයින් 7^o දෙවියන්ගේ මාර්ගයේ සටන් කරන්නන් 8^o මගීන්

මොවුන් හැම කෙනෙකුටම ඔවුන්ගේ අවශ්‍යතාවන්ට අනුව සකාත් අරමුදලින් ලබාදිය හැක එහෙත් තෙවන කණ්ඩායමට අයත් සකාත් රැස්කිරීමේ සේවයේ යෙදෙන්නන්ට ඔහුගේ සේවයට ගැලපෙන කුලියේ ප්‍රමාණය ගෙවනු ඇත ඒ අනුව අතමිට තියෙන අයද එය ලබාගත හැක පාලකයකු ජනතාවගෙන් කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් සකාත් ලබා ගන්නේ නම් එය ඉටු වෙයි ඔහු සාධාරණව හෝ අසාධාරණව හෝ කටයුතු කළ ද කමක් නැත කාගිරි වහල්ලු ධනවතුන් සකාත් දෙන්නන්ගේ නඩත්තුවට ඇතුල් වන්නන් හා බහු භාෂීම් පෙළපතේ අයට සකාත් දිය නොහැක සකාත් ගැනීමට නොසුදුසු කෙනෙකුට සකාත් දී පසුව ඔහුගේ තත්ත්වය හෙළි වූයේ නම් එම සකාතය ඉටු නොවේ එහෙත් දුප්පත් අයෙකු යැයි සකාත් දුන්පසු ඔහු ධනවතෙක් බව හෙළිවුවද එය ඉටු වෙයි

අනිවාර්ය නොවන සුන්නත්වූ දානයන් :- නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පැවසුහ නියත වශයෙන්ම මු:මින් වරයෙකුගේ මරණයෙන් පසුවද ඔහුගේ කුසල්වලින් අබණ්ඩව ප්‍රතිඵල ලැබෙන දෑ වන්නේ ඔහු උගන්වා පතුරුවා හැරිය දැනුම ඔහු අතහැර හිය යහපත් දරුවන් හා ඔහුගේ උරුමක්කරුවන්ට දායාද කළ අල්-කුර්ආන් ඔහු නිර්මාණය කළ මස්පිද් (පල්ලි) මගියන් සඳහා ඔහු නිර්මාණය කළ විශ්‍රාමශාලා ඔහු නිර්මාණය කළ ඔය / ගංගා (ජලාශ) ඔහු නිරෝගිව සිටින විට ඔහු දුන් දානයන් (ඉබ්නු මාජා)

උපවාසය

වැඩිවියට පත් පියවි සිහියෙන් යුත් උපවාසය රැකීමට ශක්තිය ඇති මාස්ගුද්දිය හා ප්‍රසූත ගුද්ධියෙන් පිරිසිදු වූ තත්වයේ (ගැහැණුන්) ආදි සෑම මුස්ලිම්වරයෙකුටම රාමිලාන් මස උපවාසය රැකීම අනිවාර්ය වෙයි. උපවාසය රැකීමට ශක්තිය ඇත්නම් එය හුරු කිරීමේ අරමුණෙන් කුඩා දරුවන්ටද උපවාසය රකින ලෙස දිරිගැන්වීම යහපත්ය.

රාමිලාන් මාසයේ ආරම්භය පහත සඳහන් කරුණු දෙකෙන් එකක් දැන ගත හැක.

1 වැඩිවියට පත් පියවි සිහියෙන් යුත් යහපත් වර්තයකින් හා ආගමික වතාවත්හි නියැලූන විශ්වාස කළහැකි සාධාරණ මුස්ලිම්වරයෙකු මුල් හඳ දැකීම (ගැහැණියක් වුව ද කමක් නැත)

2 (සඳ නොදුටු විට) ෂාබාන් මාසය දින නිහක් සහිත මාසයක් ලෙස සම්පූර්ණ කළ හැක. සෑම දවසකම සුබ්හු (ෆජර්) සලාතයේ සිට හිරු අවරට යන තෙක් උපවාසය රැකිය යුතුය. අනිවාර්ය උපවාසය සඳහා කලින් දිනයේ රාත්‍රියේම අධිෂ්ඨානය කරගැනීම අනිවාර්ය වෙයි.

උපවාසය අවලංගුවන ක්‍රියාවන්

1 බිරිඳ සමග සංසර්ගයේ යෙදීම:- මෙසේ උපවාසය බිත්ද කෙනා එයට හිලවී වශයෙන් නැවත ඇල්ලීමත් වරදට ප්‍රතිකර්මය කිරීමද අවශ්‍යය.

෪ පිළිබඳ ප්‍රතිකර්මය මෙසේය :-වහලෙකු නිදහස් කිරීම එය කළ නොහැකි නම් අඩණ්ඩුව මාස දෙකක් උපවාසය රැකීම එයත් කළ නොහැකි නම් දුගියන් 60 දෙනෙකුට ආහාර සැපයිය යුතුයි.

2 ශුක්‍රාණු පිටවීම:- සිපගැනීම කුමක් හෝ කාමාශාවෙන් ස්පර්ශ කිරීම ස්වයං තෘප්තියේ යෙදීම ආදියෙන් සුක්‍රාණු පිටවුවොත් උපවාසය බිඳෙයි. නින්දේදී ශුක්‍රාණු පිටවීම හේතුවෙන් උපවාසයට කිසිදු හානියක් සිදු නොවේ.

3 හිතාමතාම අහාර ගැනීම පානය ගැනීම:- එහෙත් අමතක වීමකින් සිදුවූයේ නම් උපවාසය නොබිඳේ.

4 රුධිරය පිටකිරීම:- ලේ දන්දීම පිණිස හෝ අධික රුධිරය පිටකිරීම සඳහා රුධිරය පිටකරන්නේ නම් උපවාසය බිඳේ. එහෙත් වෛද්‍ය පරීක්ෂණයක් සඳහා හෝ නොදැනුවත්ව හෝ රුධිරය පිටවූයේ නම් උපවාසය නොබිඳේ. උදා :- ඉබේ නාසයට මගින් හෝ තුවාලයකින් රුධිරය පිටවීම.

5 හිතාමතාම වමනය කිරීම:- නමුත් ඉබේම වමනය ඇතිවීමෙන් උපවාසය නොබිඳේ. මාර්ගයේ ගමන් කරන විට දුච්ඡල මුඛ මාර්ගයෙන් ඇතුල්වී උගුරට යාම හෝ සාමාන්‍යයෙන් නාසයට පලය ඇතුල් කරන විට කට කලත්තන විට පලය උගුරට යාම සිත අවුස්සන එකක් ගැන සිතමින් සිටිය දී සුක්‍රාණු පිටවීම නින්දේදී ශුක්‍රාණු පිටවීම හා යමෙකුගේ උත්සාහයෙන් තොරව රුධිරය හෝ වමනය පිටවීම ආදියෙන් උපවාසය නොබිඳේ.

රාත්‍රිය යැයි සිතා යමක් ආහාර ගත්පසු එය දහවල බව දැනගත් විට එයට හිලවීවශයෙන් පසු දිනක උපවාස රැකිය යුතුය. ෆජර් වේලාව පැමිණියේ යැයි සිතා යම්කෙනෙක් රාත්‍රියේ ආහාර ගැනීම නිසා උපවාසයට හානියක් සිදු නොවෙයි. තවද හිරු අවරට ගියේ යැයි සිතා (හිරු අවරට යාමට පෙර) ආහාර ගත්තේ නම් එය ඔහු හිලවී වශයෙන් පසු දිනක උපවාසය රැකිය යුතුය.

උපවාසය අත්හැරීමට අනුමත නීති:- සාධාරණ හේතුවකින් තොරව රම්ලාන් මාසයේ උපවාසය අත්හැරීම තහනම්ය. ප්‍රසූති හා මාස්ගුද්ධිය ඇතිවූ කාන්තාව ද ආරක්ෂා කළ යුතු දෙයක් විපතීන් බේරා ගැනීම සඳහා ද උපවාසය අත්හැරීමට සිදුවුවහොත් එසේ අත්හැරීම අනිවාර්යය. සලාතය කෙටිකර ඉටුකිරීමට අවශ්‍ය දුර ප්‍රමාණයක් ගමන් කරන මගියෙක් උපවාසය ඇල්ලීම ඔහුට වෛහෙස ගෙනදෙයි. නම් ඔහු උපවාසය අත්හැරීම සුන්නත් වෙයි. එසේම දවල් කාලයේ ගමන් පිටත් වී ගමනක් යන අයෙකුට ද තමාට හෝ තම දරුවාට හානියක් වේ යැයි සිතන ගර්භනී මවකට හා කිරි මවකට ද උපවාසය අත්හැරීමට අනුමතිය ඇත. ඉහත සඳහන් හැම කෙනෙකුම තමන් අත් හළ උපවාසය නැවත හිලවී වශයෙන් පසු දිනක ඉටුකළ යුතුය. (තමන්ට නොව) තම දරුවාට පමණක් හානියක් වේ යැයි බියෙන් උපවාසය අත්හළ කාන්තාව එම උපවාසය හිලවී වශයෙන් ඉටුකළ යුතු අතර සෑම උපවාසයකටම එක් දුප්පතෙකුට ආහාර දිය යුතුය.

මහළු බව සුව කළ නොහැකි රෝග ආදිය නිසා උපවාසය අල්ලන්නට නොහැකි වූ අය අත්හළ හැම උපවාසයක් වෙනුවෙන්ම එක් දුප්පතෙකුට අත්හළ එක් උපවාසය බැගින් ආහාර දිය යුතුය. එමෙන්ම අත්හළ උපවාසය හිලවී වශයෙන් පසු දිනක කළ යුතු නැත.

උපවාසය කලා (හිලව්) කළ යුතු කෙනෙකු සාධාරණ හේතුවක් උඩ රළුග වසරේ රමළාන් මාසය දක්වා ප්‍රමාද කර ඔහු එය කලා කළහොත් ප්‍රමාණවත්ය එහෙත් සාධාරණ හේතුවක් නොමැතිව එසේ ප්‍රමාද කළහොත් කලා ඉටුකරන අතර සෑම උපවාසයක් වෙනුවෙන්ම එක් දුප්පතෙකු බැගින් ආහාර ද සැපයිය යුතුය සාධාරණ හේතුවක් උඩ එසේ ප්‍රමාද කළ අයෙක් ඊට කළින් මියගියහොත් ඒ වෙනුවෙන් කිසිවක් කළයුතු නැත සාධාරණ හේතුවක් නොමැතිව එසේ කලා කිරීම ප්‍රමාද කළ අයෙක් අතරතුර මිය ගියහොත් (ඔහු වෙනුවෙන්) සෑම උපවාසයකටම එක් උපවාසයකට එක් දුප්පතෙකු බැගින් ආහාර සැපයිය යුතුය අසනීපය හේතුකොට යම් කෙනෙක් උපවාසය අත්හළ තත්ත්වයේ මියගියහොත් පවුලේ අය එම උපවාසය ඇල්ලීම සුන්නත් වන්නේය එමෙන්ම ඔහු හාර වූ උපවාසය හා අනෙක් වත්පිළිවෙත් පිළිබඳව භාරයන් ද ඥාතින් ඉටුකිරීම සුන්නත්ය

සාධාරණ හේතු මත උපවාසය අත්හළ අයෙකුට එහි සහනයට හේතුවූ කරුණ දහවල් කාලයේ ගෙවී ගියහොත් ඉතිරි කාලය උපවාසය රකින්නෙකු මෙන් ගතකර නැවත එම දවසට නියමිත උපවාසය කලා (හිලව්) කළ යුතුය තවද කාරීර් කෙනෙකු දවල් කාලයේ ඉස්ලාමය වැළඳගන්නා විට ද ශුද්ධයෙන් කාන්තාවක් පිරිසිදු වන විටද මෙම නීතිය පිළිපැයිය යුතුය ඒ එක්කම උපවාසය අත්හළ රෝගියෙකු සුවය ලැබීම මගියා තම ගමන නිමාකර ගැනීම ප්‍රමයෙකු වැඩිවියට පත්වීම හා උමතුවක් සුවවීම ආදී තත්ත්වයන් හිද මේ නීතියම පිළිපැයිය යුතුය රමළාන් මාසයේ උපවාසය නොඅල්ලා එම රමළාන් මාසයේම වෙනත් උපවාසද ඉටුකළ නොහැක

සුන්නත් උපවාසය :- සුන්නත් උපවාසවලින් ඉතා වැදගත් වන්නේ දවසක් හැර දවසක් උපවාසය ඇල්ලීමයි තවද සතියේ සද්දා හා බුහස්පතින්දා දිනවල ද මාස්පතා දින තුනක ද උපවාසය ඇල්ලීම සුන්නත්ය එයින් ඉතා වැදගත් වනුයේ වන්ද මාසයේ (ඉස්ලාම් මාස ගණනය) 13 14 15 වෙනි දිනවල උපවාසය ඇල්ලීමයි මුහර්රම් ඡාබාත් ආදී මාසවල වැඩි ප්‍රමාණයක් උපවාසය ඇල්ලීම ද සුන්නත් වෙයි එමෙන්ම ආෂුරා අරෆා හා ෂව්වාල් මස දින හයක් උපවාසය ඇල්ලීමද සුන්නත් වෙයි තනිව රජබ් මාසයේ පමණක් හෝ සිකුරාදා පමණක් සෙනසුරාදා පමණක් උපවාසය ඇල්ලීම මක්රැන් වෙයි තවද අහස පැහැදිලිව තිබුණ ද සද දුටුව තහවුරු නොවූ ඡාබාත් 30 වැනි දින (උපවාසය පිළිබඳව සැක සහිත දින) උපවාසය ඇල්ලීම මක්රැන්ය

උපවාසය ඇල්ලීමට තහනම් දවස් :- උපවාසය (නෝමබ්) අවුරුද්ද හා හප් අවුරුද්ද යන දෙදින ද අය්යාමුත්තෂ්රික් නමැති දුල්හප් මාසයේ 11 12 13 සද දිනවල ද උපවාසය ඇල්ලීම තහනම් ය එහෙත් කිරාන් හෝ තමත්තු ක්‍රමයේ හප් ඉටුකර ඒ හෙතුවෙන් උපවාසය අල්ලන්නට අවශ්‍ය කෙනෙකුට අය්යාමුත් තෂ්රික් දිනවල විශේෂ අනුමැතියක් ඇත

වැදගත් සටහන්

- ❖ උපවාසය ඇල්ලිය යුතු කෙනෙකුට ආප්රවලට කලින් මහ කිලිට ඇතිවී නම් (ගැහැණුන් මාස් ශුද්ධයෙන් පිරිසිදු වීම හෝ කුමක් හෝ මගක් පනාබත් ඇතිවීම වැනි) ස්නානය නොකර සහර් කර සුබ්හු සලාතයට බාගු කී පසු නාගෙන සලාතයට යා හැක මේ හේතුවෙන් උපවාසයට කිසිදු හානියක් නොවේ
- ❖ සියල්ලන් සමග එක්වී උපවාසය ඇල්ලීමේ අරමුණින් කාන්තාවක් මාස් ශුද්ධය ප්‍රමාද කරගැනීමට වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ලබාගත හැක එහෙත් එයින් අතුරු ආපදා ඇති නොවේ යැයි වගකීමක් හා විශ්වාසයක් තිබිය යුතුය
- ❖ උපවාසය රකින අයෙක් කෙළ හා උගුර තුළ ඇතිවන සෙම ගිලීමෙන් උපවාසය නොබිඳේ
- ❖ නබ් (සල්ලල්ලාහු අලෙයිති වසල්ලම්) තුමාණෝ පහත සදහන් පරිදි පැවසුහ **(උපවාසය මුදවන වේලාව පැමිණි වහා) ප්‍රමාද නොවී උපවාසයෙන් මිදී සහර් කිරීම (හැකි තරම් දුරට) ප්‍රමාද කරමින් ද කටයුතු කරන තෙක් මගේ සමුහයා යහපත් ලෙසම සිටින්නෝය (අත්ලද යුදෙව්වන් හා කිතුණුවන් උපවාසය ප්‍රමාද කර මිඳෙන නිසා (එයට වෙනස් ලෙස) අපගේ ජනතාව උපවාසය මිදීම ඉක්මන් කරන තෙක් මෙම දහම (අනෙක් දහමීවලට වඩා) ගෞරවනීය හා මහිමයෙන් යුත් උත්තරීතර ලෙස වැප්ඹෙන්නෝය (අනුපවුද**
- ❖ උපවාස මුදවන අවස්ථාවේ දුආ ප්‍රාර්ථනාවන්හි යෙදීම සතුටුදායක ය නබ් (සල්ලල්ලාහු



අලෙයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ කීහ “ නියත වශයෙන්ම උපවාසය රකින්නෙකුට උපවාසය මුදවන විට ප්‍රතික්ෂේප නොකරන අනුමත කෙරෙන ප්‍රාර්ථනාවක් ඇත” (ඉබ්නු මාජා) හදිස්වල උපවාසයන් මුදවනවිට කීමට ඇති ප්‍රාර්ථනාවන්ගෙන් නබි තුමන් කළ පහත සඳහන් ප්‍රාර්ථනය ද එකකි “ දුහඬල් ප්‍රමද වඩිතල්ලතිල් උරුකු වසබතල් අප්රු ඉන්ෂා අල්ලාන්” (පිපාසය සංසිදීන් නහර තෙත්විය අල්ලාන් මනාප වී නම් ප්‍රතිඵල අනිවාර්යය වනු ඇත)

❖ හොඳට නොවියලි ඉදුනු රට ඉදි ගෙඩියකින් උපවාසය මිදීම සුන්නත් වෙයි එය නොලැබේ නම් විශැලුණු ඉදි ගෙඩියක් මගින් හෝ එයත් නොලැබේ නම් පලයෙන් උපවාසය මිදීම සුන්නත් වෙයි

❖ උපවාසය අල්ලන්නා ඇසට සුර්මා දැමීමෙන් හා ඇසට හෝ කණට දුටු බිංදු දැමීමෙන් වැළකී සිටීම හොඳය මෙසේ කිරීමෙන් උපවාසය බිඳෙනු ඇතැයි සමහර විශ්වාසයන්ගේ මතයක් ඇති නිසා එයින් වැළකීම වඩා හොඳය එහෙත් වෛද්‍ය ප්‍රතිකාර වගේ දෙයක් නම් කළාට වරදක් නැත එසේ කණට හෝ ඇසට දමන දුටු බිංදුවල රස උගුරට දැනුන ද උපවාසයට හානියක් සිදු නොවේ

❖ උපවාසය රකින්නෙක් දවසේ ඕනෑම අවස්ථාවක දත් මැදිය හැක බලවත් සාධක සාක්ෂි සහිත අදහස් අනුව එය මකරුන් නොවේ

❖ උපවාසය රකින්නෙකු ඕපාදුප කීම කෙලම් කීම බොරු කීම වැනි පිළිකුල් ක්‍රියා අනිවාර්යයෙන් අත්හළ යුතුය කවරෙකු හෝ බැන වදිනම් නියතවශයෙන්ම මම උපවාසයේ නියැලෙන්නෙකු වෙමියි කියා ඇත් වී යා යුතුය දිව හා අනෙක් අවයවයන් ද පාපයන්ගෙන් ආරක්ෂා කරගන්නට උපවාස රකින්නෙකු වග බලා ගනී නබි තුමාණෝ මෙසේ කීහ “ **බොරු කීමත් ඒ අනුව කටයුතු කිරීමත් කවරෙකු අත් නොහඳුල් ද ඔහුගේ (උපවාසයෙන්) ආහාරය හා පානය අත්හැරීමෙන් අල්ලාත්ව කිසිදු අවශ්‍යතාවක් නොමැත**” (ඔහර)

❖ උපවාසය රැකගෙන සිටියදී සංග්‍රහයකට ආරාධනා කරනු ලැබුවහොත් (ඔහු ගොස්) සංග්‍රහ කරන්නාට ප්‍රාර්ථනා කිරීම සුන්නත් වෙයි උපවාසයේ නියැලී නැතිනම් අනුභව කිරීම සුන්නත් වෙයි

❖ ලෙයිලතුල් කද්ර් යනු අවුරුද්දක ඉතාමත් වැදගත් රාත්‍රියකි එය රමළාන් මාසයේ අවසාන රාත්‍රි දහය තුළ එන එකකි (එයින් 27 වැනි දිනයේ එම රාත්‍රිය ඒමට බොහෝ දුරට ඉඩ ඇතැයි සමහරු කියා ඇත) එම රාත්‍රියේ කරනු ලබන යහක්‍රියාවන් මාස දහසක් යහකම් කරනවාටත් වඩා අගනේය එය හදුනාගැනීමට සමහර සලකුණු ඇත එවායින් සමහරක් පහත සඳහන්වේ

- එදින උදැසන සුර්යයා අධික කිරණ නිකුත් නොකර සුදු පැහැයෙන් පෙනෙයි
- එදින කාලගුණය වැඩි උෂ්ණත්වයක් හා වැඩි සිසිලකින් තොරව මධස්ථව පවතී

සමහර විට මුස්ලිම් වරයෙක් තමා නොදැනුවත්වම එම රාත්‍රියට ප්‍රවේශ විය හැක එහෙයින් ලෙයිලතුල් කද්ර් රාත්‍රියට පිවිසීමේ අරමුණෙන් යුතුව රමළාන් මාසය මුළුල්ලේම යහපත් කටයුතුවල යෙදිය යුතුය එහි සෑම රාත්‍රියකම වත්පිළිවෙන් වල නොවරදවා යෙදිය යුතුයි එහි අවසාන දින දහය සුවිශේෂය

තවද ඉමාම්වරයෙකු සමග රාත්‍රි සලාතයේ යෙදුන කෙනෙකු එම ජමාඅත් සලාතය අවසන් වනතුරු සහභාගි විය යුතුය එවිට ඔහුට රාත්‍රිය මුළුල්ලේ වතාවත් කළ කුසල් ලියවෙයි කෙනෙකු සුන්නත් උපවාසයක් අල්ලන්නේ නම් එය ඔහුට සුන්නත්ම වන්නේය අනිවාර්ය නොවන්නේය ඔහු එය හිතාමතා අත්හරින්නේ නම් එය වරදක් නොවේ එය කලා (හිලව්) කළ යතු ද නැත

ඉතිකාර්- ඉතිකාර් යනු වත්පිළිවෙන් ඉටුකිරීමේ අරමුණෙන් පියවි සිහියෙන් යුත් මුස්ලිම්වරයෙකු මස්ජිදයේ රැඳී සිටීමයි ඉතිකාර් හි නිරත වන අයෙකු මහා කිලිටෙන් වැළකී සිටීම එහි කොන්දේසියකි තවද ඔහු කෑම බීම වැසිකිලි කැසිකිලි යාම සාමාන්‍ය නෑම වැනි කටයුතුවලට මිස මස්ජිදයෙන් බැහැරව නොයා යුතුය අවශ්‍යතාවෙන් තොරව මස්ජිදයෙන් බැහැරව යාම හා සංසර්ගයේ යෙදීම ඉතිකාරය බිඳ දමයි සාමාන්‍යයෙන් හැම අවස්ථාවකම ඉතිකාර් ඉදීම සුන්නත් වන්නේය එයින් රමළාන් මාසයේ ඉදීම අති විශේෂ වන්නේය රමළාන් මාසයේ අවසන් දින දහයේ ඉතිකාර් ඉදීම සියල්ලට වඩා ඉතා විශේෂ වන්නේය ඉතිකාර් ඉටුවීමට අවම කාලය මද වේලාවකි එහෙත් දවසකට නොඅඩුව ඉදීම සතුටුදායකය විවාහ වූ කාන්තාවක් සැමියාගේ අනුමැතිය රහිතව ඉතිකාර් නොඉදිය යුතුය ඉතිකාර් ඉන්න අයෙකු වත්පිළිවෙන්වල නිරතවීමත් අනුමත කාර්යයන්හි පවා අධිකව නිරත නොවීමත් තමන්ට අනවශ්‍ය දැවලින් වැළකී සිටීමත් සුන්නත් වන්නේය



හප් හා උමිරාව

පහත සඳහන් කොන්දේසි සම්පූර්ණ නම් කොනෙකුගේ ජීවිතයේ එක් වරක් හප් හා උමිරාව ඉටු කිරීම අනිවාර්ය වේ

1^{වන} මුස්ලිම් වීම 2^{වන} පියවි සිහියෙන් යුක්තවීම 3^{වන} වැඩිවියට පත්ව සිටීම 4^{වන} නිදහස් පුද්ගලයෙකු වීම 5^{වන} එම වතාවත් ඉටු කිරීමට අවශ්‍ය පහසුකම් තිබීම (එනම් ගමනට අවශ්‍ය වාහන ගමන් වියදම් ඇත්තෙකු වීම) තවද කාන්තාවකට අතිරේක වන හයවන කොන්දේසියක් ද ඇත එනම් ඇය සමග යාමට ඇගේ ස්වාමි පුරුෂයා හෝ මහරම් කෙනෙකු අවශ්‍යය මහරම් යනු එම කාන්තාව කිසිවිටක විවාහ කරගත නොහැකි පිරිමියෙකි මහරම් නොමැතිව ගැහැණියක් හප් ඉටු කළ ද එය අනුමත වෙයි එහෙත් ඇය මහරම් නොමැති ගමනේ යෙදුන වරදට (පාපයට) ලක් වන්නීය

හප් අනිවාර්ය වූ අයෙක් (එය ඉටු නොකර) අසනීප වී මරණයට පත් වුවහොත් ඔහුගේ වස්තුවෙන් හප් උමිරා සඳහා වූ වියදම වෙන් කර එය ඉටු කළ යුතුය උමිරා වූ අයෙකු හෝ කාර්ට් කෙනෙකු ඉටු කරන හප් පිළිගනු නොලැබේ එහෙත් කුඩා ළමයෙක් හෝ වහලෙක් ඉටු කරන හප් පිළිගැනේ එහෙත් ඉස්ලාමයේ අනිවාර්ය හප් වශයෙන් එය පිළි නොගැනේ

ඉහරාම් නියයන් (අධිෂ්ඨානය) තැබීම:-

ඉහරාම් නියයන් තැබීම සුදානම් වන කෙනෙකු මුලින්ම ස්නානය කර පිරිසිදු වී සුවද විලවුන් තවරා ගැනීම සුන්නත් වන්නේය ඉන්පසු මසන ලද ඇඳුම් ඉවත් කර පිරිසිදු සුදු පැහැති වේට්ටියක් හා උඩුකය වැස්මක් ඇඳගනු ඇත පසුව (ලබ්බෙයික් අල්ලාහුම්ම උමරතන්) හෝ (ලබ්බෙයික් අල්ලාහුම්ම හප්පන්) හෝ (ලබ්බෙයික් අල්ලාහුම්ම හප්පන් වඋමරතන්) යැයි කටින් ප්‍රකාශ කර (තමා ඉටු කරන්නට යන්නේ හප් ද උමිරාවද එසේ නොමැතිනම් දෙකමද) සිතේ අධිෂ්ඨානය කර ගනී තමාගේ මෙම නැමදුම ඉටු කර නිමා කිරීමට කුමක් හෝ බාධකයක් වේ යැයි බියවුවහොත් එම ස්ථානයේම මට ඇති වූ බාධකය හේතුවෙන් මම ඉහරාමයෙන් ඉවත් වන්නෙමි යි අධිෂ්ඨානය කරමින් ප්‍රකාශ කිරීම කොන්දේසියක් වශයෙන් පැනවේ

එනම් හප් නැමදුම ඉටු කරන්න ඉදිරිපත් වන අයෙකු පහත සඳහන් ක්‍රම තුනෙන් එකක් අනුගමනය කළ හැක ඒවා නම් තමන්තඋ ඉර්රාදු කිරාන් ආදියයි ඒවායින් ඉතා වැදගත් වනුයේ තමන්තඋ ක්‍රමයයි

තමන්තඋ:- හප් නැමදුමට අදාල මාසවල පළමුවෙන් උමිරාත්ව සඳහා නියමිත ඉහරාම්වලට නියයන් (අධිෂ්ඨානය) තබා ගෙන එය පළමුවෙන් ඉටු කර අවසන් කළ පසු එම අවුරුද්දේම හප් පිළිබඳව ඉහරාම් නියයන් තැබීමයි

ඉර්රාදු:- හප්වලට පමණක් ඉහරාම් අධිෂ්ඨානය තැබීම

කිරාන්:- උමිරාත්ව සඳහා හෝ හප් හා උමිරා දෙකටම එකවරම අධිෂ්ඨානය තබා එම උමිරාවේ තවාගය ආරම්භ කරන්නට පෙර හප් අවස්ථාව පැමිණීමයි

හප් සඳහා අධිෂ්ඨානය කරගෙන වාහනයේ නැගී පිටත් වන කෙනෙක් පහත සඳහන් පරිදි තල්බියාව කියන්නට පටන් ගනී

(ලෙබ්බෙයික් අල්ලාහුම්ම ලබ්බෙයික් ලෙබ්බෙයික් ලා ෂරීකලක ලෙබ්බෙයික් ඉන්නල් හමීදු වන්නි:මත ලක වල් මුල්ක් ලා ෂරීක ලක්) තල්බියාව අධිකව කීමත් කාන්තාවන් හැර අන් අය ශබ්දය උස් හඬයින් කීමත් සුන්නත් වන්නේය

ඉහරාම් සහිත අවස්ථාවේ තහනම් දෑ:- 1^{වන} කෙස් ඉවත් කිරීම 2^{වන} නියපොතු කැපීම 3^{වන} පිරිමි උදවිය නොමැසූ ඇඳුම් ඇඳීම එහෙත් වේට්ටිය වැනි නොමැසූ ඇඳුම් නොලැබූහ දුෂ්කර අවස්ථාවක දිග කලසමක් වැනි මැසූ ඇඳුමක් ඇඳගත හැක තවද සාමාන්‍ය පාවහන් නොලැබූහ විට සපත්තුවක උඩ කොටස කපා පහළ කොටස පාවිච්චි කළ හැක මෙවැනි අවස්ථාවක වන්දියක් නියම නොකෙරෙයි 4^{වන} පිරිමි හිස වැසීම 5^{වන} ශරීරයේ හෝ අඳින වස්තුවේ සුවද විලවුන් තැවරීම 6^{වන} කැමට අනුමත කැලෑ සතුන්ව දඩයම් කිරීම 7^{වන} විවාහ ගිවිස ගැනීම (විවාහ කරදීම තහනමයි) එහෙත් එය කළ නිසා වන්දියක් ගෙවිය යුතු නැත 8^{වන} ලිංගය නොවන ශරීරයේ අනෙක් අවයව රාගයෙන් ස්පර්ශ කිරීම එවෙක් කපා දැමීම හෝ දින තුනක් උපවාසය ඇල්ලීම හෝ දුප්පතුන් 6 දෙනෙකුට ආහාර දීම ආදිය එයට නියමිත දඩුවම් වන්දියයි 9^{වන} සංසර්ගයේ යෙදීම ඉහරාමයෙන් ඉවත් වන අවස්ථා දෙකෙන් පළමු අවස්ථාවට කළින් මෙය කළහොත් හප් කිරීම අහෝසි වී යයි එහෙත් ඔහු දිගටම හප් ක්‍රියාවන් වල යෙදීමත් ඊළඟ අවුරුද්දේ එය හිලවී වශයෙන් ඉටු කිරීමත් ඔටුවෙක් කපා මක්කමේ දුප්පතුන්ට බෙදා දීමත් ඔහුගේ වගකීම වන්නේය



මෙම ක්‍රියාව ඉන්රාමයෙන් ඉවත් වන පළමු අවස්ථාවට පසුව කළේ නම් ඔහුගේ හප් නොබිඳෙන්නේය එහෙත් ඔහු ඔටුවෙකු කපා දන් දිය යුතුය තවද උම්රා නැමදුමෙහි යෙදී සිටින අයෙකු සංසර්ගයේ යෙදුනේ නම් එම උම්රාව බිඳී යයි ඔහු එවෙකු කැපීමත් එම උම්රාත්ව නැවත හිලවී කිරීමත් ඔහුගේ වගකීමයි ඉන්රාමයේ තහනම් කළ ක්‍රියාවන්ගෙන් සංසර්ගය හැර අනෙක්වා කුමක් කළ ද හප් හෝ උම්රාව නොබිඳේ ඉන්රාමයේ තහනම් කළ මෙම ක්‍රියාවන්ගෙන් මැසු ඇදුම් ඇඳීම හැර අනෙක් ඒවායින් ගැහැණු හා පිරිමි එක සමානය එහෙත් ගැහැණුන් මැසු ඇදුම් ඇඳිය හැකි වුව ද අත් හා මුහුණ වැසීම තහනම් ය

සිදුවන වැරදි වෙනුවෙන් ප්‍රතිකර්ම දෙයකාර වෙයි 1 කෙනෙකුගේ මනාපය පරිදි තෝරා ගැනීම 2 අනුපිලිවෙලින් එකක් නොහැකි නම් අනෙක ඉටු කිරීම.

1 කෙස් ඉවත් කිරීමසුවද තවරා ගැනීම නිය කැපීම හිය වැසීම මැසු ඇදුම් ඇඳීම ආදිය සඳහා ප්‍රති කර්මයි එවා සඳහා ප්‍රතිකර්ම (වන්දි) වන්නේ දින තුනක් උපවාසය රැකීම එක් කෙනෙකුට ක් 1 1/2 බැගින් දුප්පතුන් 6 දෙනෙකුට ආහාර දීම එවෙක් කපා දුන් දීම දඩයමේ යාම වෙනුවෙන් ප්‍රතිකර්ම වන්දිය වනුයේ ඝාතනය කරනු ලැබූ සතාට සමාන සතුන්ගෙන් (එප් ගව හා ඔටුවන්ගෙන්) එකෙකු කපා දුන් දීමයි එයට සමාන සතෙකු නොලැබුණේ නම් එම සතාගේ වටිනාකමට අදාල මුදල බෙදා දීමයි

2 තමන්තඋ හෝ කිරාන් ක්‍රමය අනුව හප් ඉටු කරන්නාට වරදට වන්දි (ප්‍රතිකර්මයක්) ලෙස එක එවෙකු ද සංසර්ගයේ යෙදීම වෙනුවෙන් ඔටුවෙකු ද කපා දිය යුතුය එම සතුන් කැපීමට අපහසු වී නම් හප් සමයේ ම උපවාස තුනක්ද ආපසු තම ගමට ගොස් උපවාස හතක්ද රැකිය යුතුය තවද සතුන් කපා බෙදා දීමත් ආහාර ප්‍රදානය කිරීමත් හරම් හි පිවත්වන දුප්පතුන්ට පමණය

මක්කා නගරයට ඇතුල් වීම- හප් ඉටු කිරීමේ අරමුණෙන් යන අයෙක් ශුද්ධ මස්පිදුල් හරමයට ඇතුල් වීමේදී සෙසු මස්පිදුල්ට ඇතුල් වීමේදී කියන පැතුම ම කියයි පසුව ඔහු තමන්තඋ ක්‍රමයට හප් ඉටු කරන අයෙකු නම් පළමුවෙන් උම්රාවට නියමිත තවාරය කරයි ඉන්රාද් හෝ කිරාන් ක්‍රමය අනුව හප් ඉටු කරන්නෙකු නම් කවාරුල් කුදුම් (මක්කාවෙන් පිටත සිට මස්පිදුල් හරමයට ඇතුල් වන අයෙක් ප්‍රථමයෙන් ඉටු කරන තවාරය) ආරම්භයේ ම ඉටු කරයි තවාර් කරන්න ආරම්භ කරන අයෙක් තම උඩුකය වැස්මෙන් මැද කොටස තම දකුණු උරහිස යටින් ද එහි කොන්දෙක තම වම් උරහිසට උඩින් ද දමා ගනී

ර්ලගට හප් රුල් අස්වද් ගල (බිස්මිල්ලාහ් අල්ලාහු අක්බර්) යැයි ප්‍රකාශ කර තම කටින් සිප ගනී නැතිනම් යම් භාණ්ඩයකින් ස්පර්ශය කර එම භාණ්ඩය සිප ගනී එසේත් නැත්නම් දකුණු අතින් සංඥා කරයි තවාරගයේ සෑම වටයක දීම මෙසේ කරගනී පසුව කැබාව තම වම්පසට සිටින සේ එය සත්වරක් පැදකුණු කරයි 7 වරක් දිවීමේදී පළමු වට තුනේදී හැකිතරම් දුරට රමල් දිවීම දවයි සෙසු වට සාමාන්‍ය ලෙස යයි රමල් දිවීම යනු පාද තැබීමේදී පාද ෭ ෭ වට තබමින් තරමක් ඉක්මණින් දිවීමයි තවාර් කරන කෙනෙකු කැබාවේ රැක්කුල් යමානි නමැති මුල්ලට කෙලින් එනවිට හැකිනම් එයට අත තබයි එයටත් ර්ලග මුල්ලටත් අතරේ (රබ්බනා ආනිනා ෆිද්දන්යා හසනනන් වෆිල් ආහිරති හසනනන් වකිනා අදාබන් නාර්) යනුවෙන් කියයි වටයේ සෙසු ස්ථානවල දී තමාට කැමති පැතුමක් කරගනී තවාර් කර අවසන් වූ පසු හැකිනම් මකාමු ඉබ්‍රාහිම් පසුපස සිට රක්අත් දෙකක් සලාතය කරගනී පළමු රකඅතයේ සුරා කාෆිරෑන් ද අනෙක් රකඅතයේ සුරුතුල් ඉක්ලාස් ද කියයි ඉන්පසු සම් සම් ජලය පානය කරයි එය අධිකව පානය කිරීම වැදගත් ය ඉන්පසු හප් රුල් අස්වද් ගල කරා පැමිණ එයට අත තබා සිප ගැනීමෙන් පසු මුල්තසම් යන ස්ථානයේ දුආ ප්‍රාර්ථනා කරයි මුල්තසම් යනු හප් රුල් අස්වද් හා කැබාවේ දොරටුව අතර වූ කුඩා ස්ථානයකි

මේවා ඉටුකර නිමාවූ පසු සර් කිරීම සඳහා සඟා කන්දට නැග අල්ලාහ් ආරම්භ කළ දෙයින් මම ආරම්භ කරමි පවසා **ඉන්තස් සඟා වල් මර්වතමින් ඡආඉර්ල්ලා** යැයි ආරම්භ කරන කුර්ආන් වැකිය කියා (අල්ලාහු අක්බර් ලා ඉලාහ ඉල්ලල්ලාහු වල්ලාහු අක්බර්) යැයි තක්බිර් කියා එහි සිට කැබාව බලා තම දැන් ඔසවා ප්‍රාර්ථනා කරයි ඉන්පසු සඟා කන්දේ සිට බැස මර්වා නැමති ස්ථානය බලා ගමන් කුරයි එසේ ගමන් කරන විට කොළ පැහැති පහන් දෙකක් අතර මදක් වේගයෙන් ගමන් කරයි අනෙක් තැන්වලින් සාමාන්‍ය පරිදි ගමන් කරයි මර්වා



කන්දට නැගීමෙන් පසු සඟා කන්දේ කළු දේවල්ම කරයි පසුව සඟා කන්දේ සිට පැමිණියා සේ මරුවා බලා ගමන් කරයි මෙසේ සඟා මරුවා අතරේ 7 වරක් එහා මෙහා හැල්ලේ දුවයි සඟා සිට මරුවා දක්වා එක් වරක් ලෙස ද මරුවා සිට සඟා දක්වා එක් වරක් ලෙස ද ගණන් ගැනේ සර කිරීමෙන් පසු තම කෙස් සම්පූර්ණයෙන් බු ගැම හෝ සම්පූර්ණයෙන් කැපීම දෙකෙන් එකක් කරයි මෙහි තමන්තඳ ක්‍රමයට උම්රාව ඉටු කරන අය හැර අනෙක් අය සම්පූර්ණයෙන් හිස බු ගැම යහපත්ය ඔහු එම උම්රාවෙන් පසු හප් කිරීමට තිබීම මෙයට හේතුවයි

කිරාන් හෝ ඉර්රාද් ක්‍රමයට හප් ඉටු කරන්නා තවාගුල් කුදුමිට පසු හප් උත්සවය දිනයේ පම්රතුල් අකඩාවට ගල් ගසන තෙක් ඉත්රාමයෙන් ඉවත් නොවෙයි ඉහත කී තවාග් සර දෙකෙන්ම පිරිමින් මෙන්ම ගැහැණුන් ද අනුගමනය කරයි එහෙත් තවාග් හා සර්යේද ගැහැණුන් රමල් දිවීම සුදුසු නොවේ

හප් කරන ආකාරය: දුල්-හප් මාසයේ 8 වෙනි වනදා දිනය වූ තර්වියා නමැති දිනයේ ඉත්රාමි තත්ත්වයේ නොමැති අයෙක් මක්කමේ ඔහු නැවති සිටින ස්ථානයෙන් ඉත්රාමි අධිෂ්ඨාන ඇතුළු පිටත් වී 9 වෙනි දින මිනාවේ නැවතිම සඳහා යයි 9 වෙනි දින උදෑසන එහි සිට අරඟාව බලා පිටත්ව යයි එහි ලුහර් සලාතයේ වේලාව පැමිණි විට එහි දී ලුහර් හා අසර් සලාත දෙක එක්කර කෙටිකර ඉටු කරයි උර්නා බැවුම හැර අරඟා පිටියේ අනෙක් සෑම ස්ථානයක් ම හප් සඳහා නැවතිම ට සුදුසු ස්ථාන වන්නේය අරඟාවේ නවාතැන් ගන්න අයෙක් (ලා ඉලාහ ඉල්ලල්ලාහු වත්දුහු ලා ෂරිකලහු ලහුල් මුල්කු වලහුල් හමිදු වහුව අලා කුල්ලි ෂෙයිඉන් කදීර්) යන දික්රය අධිකව කියයි තවද අල්ලාහ්ගේ දයාව ලබා ගැනීම සඳහා දුආ ප්‍රාර්ථනාවන්හි ද පාප ක්ෂමාව ඇයදීමෙහිද අධිකව යෙදෙයි හිරු අවරට යාමත් සමග මුස්දලිඟාව බලා හෙමින් සිරුවේ යයි එසේ යන අතර මග තල්බියාව කියන ගමන් දික්ර ආදිය ද කියයි මුස්දලිඟාවට ගිය වහා එහි දී මර්බි හා ඉෂා සලාත දෙක එක්කර කෙටිකර ඉටු කිරීමෙන් අනතුරුව එහිම නවාතැන් ගනී පසුදින සුබ්හ් සලාතයට නියමිත වේලාව පැමිණි විට සලාතය ඉටුකර පැහැදිලි ආලෝකය උදාවන තෙක් එහි දුආ ප්‍රාර්ථනයෙහි යෙදෙයි ඉන්පසු සුර්ය උදාවට පෙර මුස්දලිඟාවෙන් පිටත් වෙයි යන අතර මග වාදි මුහස්සිර් නමැති ස්ථානයට පැමිණි විට හැකිනම් ඉතා වේගයෙන් එම ස්ථානය පසුකර යයි පසුව මිනාවට පැමිණි වහා පළමුවෙන්ම පම්රතුල් අකඩාවට ගල් ගසයි ඇගිල්ලෙන් විදිය හැකි (මුංඇටයටත් වෙඩි උණ්ඩයටත් අතර ප්‍රමාණයේ) කුඩා ගල්කැට 7 ක් විසි කරයි සෑම ගලක්ම විසිකරන විට අත ඔසවා විසි කරන අතර තක්බිරය ද කියයි විසිකරන ගල් එහි ඇති කුළුණේ නොවැදුන ද එම කුළුණ වටා බැඳ ඇති තාප්පය තුළට වැටීම අනිවාර්යය (එහෙත්) දැනට එය තාප්පයක් ලෙසම නිර්මාණය කර විශාල කර ඇති බව සඳහන් කළ යුතුය) පම්රාවට ගල් ගැසීම ආරම්භ කළ විට තල්බියාව නතර කරගනී ඉන්පසු තම කුර්බානය කපා දන්දෙයි ඒත් සමගම හිස බු ගැම හෝ කපා ගැනීම කරයි එනමුත් හිස බු ගැම ම ඉතා වැදගත් වෙයි ගල් ගසා අවසන් වී හිසකෙස් කැපීමෙන් අනතුරුව ඉත්රාමයේ දී තහනම් කරන ලද අඹුසැමි ඇසුර හැර අනෙක් හැම දෙයක්ම අනුමත වන්නේය මෙය ඉත්රාමයෙන් ඉවත්වන ප්‍රථම අදියරයි මෙයට අත්තහල්ලල් අවිවල් යැයි කියැවේ

ඉන් අනතුරුව මිනාවට ආපසු ගොස් එහි අනිවාර්යයෙන් නැවතිය යුතු රාත්‍රිවල එහි නවාතැන් ගනී තවද එහි නැවති සිටින දිනවල සෑම දිනකම ලුහර් වේලාව පැමිණි විට පම්රාවට ගොස් දිනකට ගල් හත බැගින් ගල් ගසයි පළමුවෙන් පම්රතුල් උදාවට ගල් ගසා මදක් ඉදිරියට ගොස් නැවති ප්‍රාර්ථනා කරයි පසුව මැද තිබෙන පම්රතුල් වුස්තාවට ද ගල්ගසා එසේම ප්‍රාර්ථනා කරයි අනතුරුව පම්රතුල් අකඩාවට ගල් ගසන ඔහු එහි නොරැදෙයි දෙවන දිනයේ මෙසේම පම්රාවන්ට ගල් ගසයි තුන්වෙනි රාත්‍රියේ එහි නොරැදී වේලාසනින් යාමට ඔහු මනාප වූයේ නම් දෙවන දිනයේ හිරු අවරට යාමට පෙර මිනාවෙන් පිටවෙයි එහෙයින් දොළොස් වන දිනයේ රාත්‍රි මිනාව තුළ සිටින විට හිරු අවරට ගියේ නම් එදින රාත්‍රි මිනාවේ නැවති සිටීමත් පසු දින ගල් ගැසීමත් ඔහුට අනිවාර්ය වෙයි එහෙත් පනගහණය නිසා ඇති වූ තදබදය හේතුකොට ගෙන එදින හිරු අවරට යාමට පෙර ඔහුට යා නොහැකි වූයේ නම් රාත්‍රියේ මිනාවෙන් පිටව යාම වරදක් නොවේ කිරාන් ක්‍රමයට හප් ඉටු කරන්නාද ඉර්රාද් ක්‍රමයට හප් ඉටු කරන්නා වැනිය

එහෙත් ඔහු තමන්තඳ ක්‍රමයට හප් ඉටු කළ අයෙකු මෙන් කුර්බානියක් දිය යුතුය හප් අවසන් වූ පසු නිවෙස් කරා යාමට මනාප අයෙක් අවසාන වශයෙන් ක්ඩාව නැරඹීමට තවාගුල් විදා



සමුගැනීමේ තවාර නොකර මක්කමෙන් පිට නොවෙයි එහෙත් මෙම සමුගැනීමේ තවාරය මාස්ගුද්ධිය හෝ ප්‍රසූතිය තත්වයේ පසුවෙන කාන්තාවන්ට අනිවාර්ය නොවේ සමුගැනීමේ තවාරය අවසන් කළ පසු මක්කමේ වෙළඳාම වැනි කටයුතුවල නිරත වුවහොත් නැවත සමුගැනීමේ තවාරය කළ යුතුය තවද සමුගැනීමේ තවාරය නොකර මක්කමෙන් පිට වී ටික දුරක් ගිය කෙනෙක් නැවත පැමිණ තවාර කළ ද එය පිළිගැනේ එහෙත් ඔහු අධික දුරක් ගමන් කළේ නම් එම තවාරය වෙනුවට කුර්බානයක් දිය යුතුය

හජ්ති රුකුන් නමැති වගකීම් - 4කි එනම්:- 1^{වන} ඉහරාම් (හජ් නැමදම ආරම්භ කරන බවට) අධිෂ්ඨාන කර ගැනීම 2^{වන} අරඟාවෙහි නැවතීම 3^{වන} තවාර කිරීම (මෙය තවාරුල් ඉරාජා හෝ තවාරුල් සියාරා නමින් හැඳින් වෙයි) 4^{වන} සර කිරීම (සඟා මරවා කඳ දෙක අතර හැල්ලේ දිවීම)

හජ්ති අතෂ්ඨාන වගකීම - 7කි එනම්:- 1^{වන} ඉහරාම් අධිෂ්ඨානය සඳහා නියමිත මිකාත් නමැති ස්ථානයේ සිට අධිෂ්ඨානය කිරීම 2^{වන} අරඟා හි (හිරු අවරට යනතෙක්) රැඳී සිටීම 3^{වන} මුස්දලිගාහි (රාත්‍රියේ අඩකටත් අඩු පසු කාලය දක්වා) රැඳීම 4^{වන} අස්යාමුත් තෂර්ක් (නමැති දුල්-හජ් 11 12 13) දිනවල රාත්‍රි කාලයන් හි මිනාවෙහි රැඳී සිටීම 5^{වන} පමරාවන්ට ගල් ගැසීම 6^{වන} හිසකෙස් කැපීම හෝ මුඩු කිරීම 7^{වන} සමුගැනීමේ තවාර කිරීම

උම්රාවෙහි රුකුන් (වගකීම්) - 3කි:- එනම් 1^{වන} මිකාත්හි සිට ඉහරාම් අධිෂ්ඨානය කර ගැනීම 2^{වන} උම්රාවට අයත් තවාරය කිරීම. 3. උම්රාවට අයත් සර කිරීම.

තවාර ඉටු වීමට අවශ්‍ය කොන්දේසි - 13කි එනම්:-

1^{වන} මුස්ලිම් වරයෙකු වීම 2^{වන} පියවි සිහියෙන් යුක්තවීම 3^{වන} ජීවිතය අධිෂ්ඨානය කිරීම 4^{වන} තවාරයට අවශ්‍ය වේලාවට පිවිසීම 5^{වන} අවිරතය (වැසිය යුතු අංග) වසා ගැනීම 6^{වන} කුඩා කිලිටෙන් පිරිසිදු වීම (කුඩා ළමයින්ට මෙම කොන්දේසිය නැත) 7^{වන} සරීර වශයෙන් වට හතක් සම්පූර්ණ කිරීම 8^{වන} කැබාව තම වම්පසට සිටින සේ තවාර කිරීම මෙයින් වටයක් හෝ වැරදුනේ නම් එය නැවත ඉටු කිරීම 9^{වන} තවාර කරන විට පසුපසට නොයා සිටීම 10^{වන} ශක්තිය ඇති අය පයින් ම ගමන් කිරීම 11^{වන} තවාරයේ වට එක දිගටම ඉටු කිරීම 12^{වන} මස්පිදුල් හරම් මස්පිදුය තුළ තවාර කිරීම 13^{වන} හජ්රුල් අස්වද් ගල අසලින් තවාරය ආරම්භ කිරීම

තවාරහි සුන්නත් දෑ:- හජ්රුල් අස්වද් ගල සිප ගැනීම හෝ යම් භාණ්ඩයකින් ස්පර්ෂ කර එය සිප ගැනීම හජ්රුල් අස්වද් ගල සිප ගන්නා විට තක්බිර් කීම කැබාවේ මුල්වලින් එකක් වූ රුකුනුල් යමානිය ඇල්ලීම කලින් සඳහන් කළ රමල් දූවන ස්ථානවල වේගයෙන්ද සාමාන්‍යයෙන් ගමන් කරන ස්ථානවල සැහැල්ලුවෙන්ද ගමන් කිරීම තවාරයේ දී දික්ර් ප්‍රාර්ථනා යනාදිය කීම කැබාවට ළංවී තවාර කිරීම තවාර අවසන් වූ පසු මකාමු ඉබ්‍රාහිමය ට පසුපස සිට සුන්නත් රකඅත් දෙකක් ඉටු කිරීම

සරවල කොන්දේසි - 9කි ඒවානම්:- 1^{වන} මුස්ලිම් කෙනෙකු වීම 2^{වන} පියවි සිහියෙන් යුක්ත වීම 3^{වන} ජීවිතය අධිෂ්ඨානය කිරීම 4^{වන} අබණ්ඩව දුටු අවසන් කිරීම 5^{වන} ශක්තිය ඇති අයෙක් පයින්ම යාම 6^{වන} වට හතක දීවීම සම්පූර්ණ කිරීම 7^{වන} සඟා හා මරවා කඳ අතර දුර සම්පූර්ණයෙන් තරණය කිරීම 8^{වන} හරියාකාරව තවාර කිරීමෙන් පසුව මෙය ආරම්භ කිරීම. 9^{වන} ඔත්තේ සංඛනාව සඟා වෙන්ද ඉරට්ටේ සංඛනාව මරුවාවෙන්ද ආරම්භ කිරීම

සරයෙහි සුන්නත්:- කිලටෙන් හා අපිරිසිදුතාවෙන් වැළකී සිටීම (අවිරාත්) වැසිය යුතු අවයව වසා ගැනීම සරයෙහි අතර මග දුආ දික්ර් ආදියෙහි යෙදීම නියමිත ස්ථානවල වේගයෙන් ද සාමාන්‍යයෙන් ද ගමන් කිරීම සඟා මරවා කඳ මතට නැගීම තවාර හා සර දෙක අතර වෙන් නොවී අබණ්ඩව කර අවසන් කිරීම

සටහන :- පමරාවල ගල් ගසන විට එක් දිනක විසි කළයුතු ප්‍රමාණය එම දිනයේම විසි කර අවසන් කිරීම වැදගත් වේ එහෙත් එය පසුවදාට කල් දමා ඊළඟ දවසේදී විසි කළ හැක හැම දවසකට එක්කර අයිසාමුත්-තෂර්ක් අවසන් දිනයේ විසි කළ ද එය ඉටුවෙයි

උල්හියයා:- උල්හියයා දීම ප්‍රධාන සුන්නතයකි තම උල්හියයාව දීමට තීරණය කළ අයෙක් දුල්-හජ් මාසයේ ආරම්භයේ සිට එය කපන තෙක් තම ශරීරයේ කෙස් හෝ නියපොතු ඉවත් කිරීම තහනම් වේ

අකීකා:- මෙය සුන්නත් ක්‍රියාවකි පිරිමි ලමයෙකුට එළවන් දෙදෙනෙකු ද ගැහැණු ලමයෙකුට එළවෙකු ද අකීකා සඳහා කපනු ලැබේ ළමයා ඉප දී දින 7 දී එය කැපීම සුන්නත් වේ තවද 7 වෙනි

දිනේ එම ළමයාගේ හිස කෙස් කපා ඒ බරට ඊළි දන් දීම ද නම් තැබීමද සුන්නන්ය අබිදුල්ලාන් අබිදුර් රහමාන් යන නම් ඉතා වැදගත් වෙයි අබ්දුන් -නබ් අබිදුර් -රසුල් යනුවෙන් නම් තැබීම තහනම්ය අකිකා දිනය උල්හිස්යා දිනයට යෙදුනේ නම් එකක් ඉටු කිරීම ප්‍රමාණවත්ය

සටහන :- මස්පිදුන් නබවියට යන අයෙක් පළමුවෙන් පඬුරු වශයෙන් රක්අත් 2ක් සලාතයේ යෙදෙයි ඉන්පසු ගෞරවනීය නබිතුමාණන් භූමදානය කර ඇති කිබ්ලාව පිටුපා කබිරය (මිනිවල) දෙස බලා බැල්මත් හිසත් පහත් කර නබිතුමාණන්ව දකින්නා සේ සිත තුළ හක්නියක් හා ගෞරවයක් සහිතව (අස්සලාමු අලෙකම් යා රසුලුල්ලාන්) යනුවෙන් සලාම් කියයි තවත් අධිකව යමක් කියන්නේ නම් එය අගනේය ඊළඟට ඊයනක් පමණ පසෙකට ගොස් අබු බක්කර් (රලියල්ලාහු අන්හු) තුමාණන්ට (අස්සලාමු අලෙක යා අබාබක්රනිස් සිද්දීක්) යනුවෙන්ද උමර් (රලියල්ලාහු අන්හු) තුමාට (අස්සලාමු අලෙයික යා උමරල් ෆාරක්) යනුවෙන්ද සලාම් කියා යා අල්ලාන් නබ් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් සමග සේවය කළ නිසාද ඉස්ලාමයට සේවයක් කළ නිසාද එතුමන්ලාට යහපත් චීපාක ලබා දෙන්නාදී දුආ ප්‍රාර්ථනා කරයි ඉන්පසු කිබ්ලාව බලා කබිර් (මිණිවලවල්) ඔහු වම් පසට වන සේ සිටගෙන ප්‍රාර්ථනා කරයි

අනුපිළිවෙලින් හප් නැමදුම ඉටු කරන ආකාරය පෙන්වන කෙටි වගුව

නැමදුම් ක්‍රමය	තමත්තද	කිරාන්	ඉත්රාන්
ආරම්භය: ඉත්රාම් නිස්යත් තැබීමත් තල්බියා කිම ආරම්භ කිරීමත්	තමත්තද: ක්‍රමයට හප් ඉටු කරන බවට කටිත් කියා සිතේ අදිටන් කර ගැනීම	හප් උම්රා දෙකම ඉටු හප් කරන බවට සිතේ අදිටන් කර ගැනීම	හප් ඉටු කරන බවට කටිත් පවසා සිතේ අදිටන් කර ගැනීම
පසුව	උම්රාවේ තවාගය කිරීම	මස්පිදුල් හරාමය දුටු වහා කරන තවාහුල් කුදුම් කිරීම	මස්පිදුල් හරාමය දුටු වහා කරන තවාහුල් කුදුම් කිරීම
පසුව	උම්රාවේ සර් කිරීම (සඟා මර්වා කදු අතර හැල්ලේ දිවීම)	හප්හි සර්	හප්හි සර්
පසුව	හිසකෙස් කැපීම හෝ මුඩු කිරීම මේ සමග ඉත්රාමයෙන් සම්පූර්ණයෙන් ඉවත්වේ	ඉත්රාමය සමග තව දුරටත් සිටී	ඉත්රාමය සමග තව දුරටත් සිටී
දුල්-හප් 8 වන දින ලූහරයට පෙර	මක්කාවේ සිට හප් සඳහා ඉත්රාම් අදිටන් සමග මිනාවට යාම	මිනාවෙන් පිටත්වීම	මිනාවෙන් යාම
9 වෙනි දින සූර්ය උදාවෙන් පසු	අරෆාචට ගොස් අසරය ඉදිරියට ගෙන එක්කොට දෙකම කෙටි කොට සලාතය ඉටු කිරීම ඉන්පසු හිරු අවරට යන තෙක් දුආ ප්‍රාර්ථනාවේ නියැලීම		
හිරු අවරට ගිය පසු	මුස්දලියාවට ගිය වහා මග්බ් හා ඉෂා සලාතය එක්කර කෙටිකර සලාතය ඉටු කිරීම තවද රාහුයෙන් අඩක් පමණ හැකි පමණ එහි රැඳී සිටීම සුන්නන් වෙයි		
10 වෙනි දින (උත්සව දින හප් ර් වේලාවටත් සූර්ය උදාවටත් අතර)	මිනාවට ගොස් ප්මිරතුල් අකඩාවට ගල් ගැසීම		
	කුර්බාන් කැපීම	කුර්බාන් කැපීම
	හිසකෙස් කැපීම හෝ මුඩු කිරීම ඉන්පසු තවාහුල් ඉගාලා කිරීම මේ තුනෙන් දෙකක් කිරීමෙන් ඉත්රාමෙන් පළමු ඉවත් කිරීමද කෙරේ		
11 12 වෙනි දිනවල ප්‍රමාධ වන අය 13 වෙනි දිනයේද-	හප්හි සර්ය කිරීම		
11 12 වෙනි දිනවල ප්‍රමාධ වන අය 13 වෙනි දිනයේද-	ලූහර් සලාතයේ වේලාව පැමිණි විට 1 වෙනි 2 වෙනි හා තුන් වෙනි යනුවෙන් අනුපිළිවෙලට පම්රාවන්ට ගල් ගැසීම		
මක්කමේ සිට ගමන් අරඹන විට	(තවාහුල් විද්‍යා) සමූහැනීමේ තවාගය කිරීම ප්‍රසූත මාසික ශුද්ධිය ඇති ගැහැණුන් මෙය කළ යුතු නැත		

පොදුවේ සමහර උපදේශයන්

*** සමහර කරුණු පාපයන්ට** ප්‍රතිකර්ම වශයෙන් ද ඒවා ක්ෂමා කිරීමට හේතුවක් වශයෙන්ද ඇත ඒවායින් සමහරක් මෙසේය අල්ලාහ්ගෙන් පාප ක්ෂමාව ඇයැදීම සැබැවින්ම සිත් තැවුලෙන් තව්බා කිරීම යහපත් ක්‍රියා කිරීම පරික්ෂණ ඇති වීම අනෙක් අය අප වෙනුවෙන් ප්‍රාර්ථනා කිරීම දන්පින් කිරීම මෙම කරුණු ක්‍රියාත්මක වීමෙන් පසු ද ඔහුගේ පාපයන් ඉතිරි වී අල්ලාහ් ඒවා ක්ෂමා නොකළහොත් කබීර් (මිනිවලේ) හෝ පරලොවේදී අල්ලාහ් ඔහුට එම පාපයන්ට ප්‍රමාණවත් පරිදි වේදනාව ලබා දෙයි නිවැරදි ජිකිය ප්‍රතිපත්තිය මත ඔහු මිය ගියේ නම් ඉන්පසු ඔහු ස්වර්ගයට යයි එහෙත් (කුෆර්) දේව ප්‍රතික්ෂේපය (මිර්ක) දෙවියන්ට ආදේශ කිරීම (නිතාක්) කුෆර් සඟවා ගෙන මුස්ලිම් මෙන් රහපෑම ආදී තත්ත්වයන්ගෙන් කුමක් හෝ එකක් ඇතුළු ඔහු මිය ගියේ නම් අවසානයක් නොමැති නිරසේ ඔහු ගත කරයි

පාපයන් නිසා මිනිසාට බොහෝ තරක ප්‍රතිඵල ලැබෙන්නේය ඒවානම් :- * පාපයන් නිසා සිතට ඇතිවන හානි:- එම පාපයන් හිතේ අදුරන් නින්දාවන් රෝගයන් එක්තරා හිස් භාවයන් ඇති කරන්නේය තවද එම හිත අල්ලාහ්ගෙන් වෙන් කිරීමට ද සමත් වන්නේය අනතුරුව කෙනෙකුගේ ආගමික කටයුතුවලදී ද මෙවන් බොහෝ හානිවලට මං පාදන්නේය තවද යහපත් ක්‍රියාවලින් වළක්වන අතර නඩිතුමන් මලක්වරුන් හා මු:මින්වරුන්ගේ ප්‍රාර්ථනා ලැබීමේ භාග්‍යය ද නැති කරන්නේය * රිස්ක් නමැති මිනිස් පීචිතයට අවශ්‍ය අවශ්‍යතාවන්ට පාපයන් නිසා සිදුවන හානි:- ඒවා එම රිස්කය බාධාකර භාග්‍යය ඉවත් කර වස්තූන් විෂයෙහි අභිවෘද්ධිය ද මකා දමන්නේය * තනි පුද්ගලයෙකුට පාපයන් නිසා ඇතිවන හානි:- ඒවා ඔහුගේ පීචිත කාලයේ අභිවෘද්ධිය මකා දමන අතර ඔහුගේ පීචිතයේ දුෂ්කරතාව ඇති කර ඔහුගේ අවශ්‍යතා සපුරා ගැනීමේ දුෂ්කර තත්ත්වයක් ද ගෙන එන්නේය * යහපත් ක්‍රියාවන් විෂයෙහි පාපයන් නිසා ඇති වන හානි:- එම යහපත් ක්‍රියා පිළිගැනීම (අනුමත වීම)ට ඒවා බාධක වන්නේය * පාපයන් නිසා සමාජයකට ඇතිවන හානි:- ඒවා ජනතාව අතරේ නිර්භය ආරක්ෂිත භාවය ඉවත් කරන අතර භාණ්ඩවල මිල අධික වීම ද ඇති කර අයහපත් පාලකයින් සතුරන් ආදීන්ගේ අසාධාරණ හා වැස්ස නැතිවීම වැනි තවත් බොහෝ හානිවලට මුහුණ පාන්නට සිදුවන්නේය

*** සත්යුත් සිතකින් සතුටින් පිවිත් වීමත්** දුකෙන් තොර පීචිතයක් ගොඩනගා ගත යුතු බවත් හැම කෙනෙකුගේම අභිලාෂයයි ප්‍රීතිමත් පීචිතයක් ගත කළ හැක්කේ මෙතුළින්ය එවැනි පීචිතයක් ගොඩ නැගෙන්න ආගමික හා ස්වභාවික වැදගත් කරුණු ද ඇත මේ හැම එකක්ම එකට පිහිටෙන්නේ දේව විශ්වාසවන්තයින්ට පමණය එම කරුණුවලින් සමහරක් පහත සඳහන් වෙයි 1 අල්ලාහ්ව විශ්වාසකිරීම (දේව විශ්වාසය) 2 අල්ලාහ් අණ කළ දේවල් පිළිගෙන තහනම් කළ දැවලින් ඉවත්වීම 3 වචනයෙන් ක්‍රියාවෙන් හා වෙනත් විවිධ මාර්ගවලින් අනුන්ට පිහිටවීම 4 යහපත් ක්‍රියාවන්හි ආගමික හා ලෞකික ප්‍රයෝජනවත් අධ්‍යාපන කටයුතුවල නිරතවීම 5 සිදුවී අවසන් වූ හෝ මතුවට සිදුවීමට ඇති දෑ ගැන සිත සිතා කාලය නාස්ති නොකර වත්මන් කටයුතුවල උනන්දුවෙන් කටයුතු කිරීම 6 අල්ලාහ්ව අධික ලෙස (දික්ර්) මෙනෙහි කිරීම 7 එළිපිට හා රහස්‍ය වූ අල්ලාහ්ගේ දායාදයන් මතුකර පෙන්වීම 8 පීචිතයේ තරාතිරම හා සැප පහසුකම් ආදියේදී අපට පහළ සිටින අය දෙස බැලීම 9 ශෝකය උදාවන කරුණු ඉවත් කර සතුට ඇති කරන ක්‍රියාවන් කිරීමට උත්සාහ කිරීම 10 ශෝකය ඉවත් කිරීම සඳහා නඩි (සල්ලල්ලාහු අලෙයිති වසල්ලම්) තුමාණන් කළ ප්‍රාර්ථනයන් මගින් අල්ලාහ්ගේ උපකාරය ලබා ගැනීමට සරණ පැහිම

පහත සඳහන් නඩි වදනට අවධානය යොමු කරන්න යම් කෙනෙකුට කුමක් හෝ දුකක් ඇති වී පහත සඳහන් ප්‍රාර්ථනය කළේ නම් අල්ලාහ් ඔහුගේ දුක නැති කර සතුට ලබා දෙයි ඒ ප්‍රාර්ථනාව මෙසේය 'අල්ලාහුමම ඉන්නි අබ්දුක වබ්නු අබ්දික වබ්නු අමතික' නාසියති බියදික මාලින් බියය හුක්මුක අද්ලුන් බියය කලාඋක අස්අලුක බිකුල්ලි ඉස්මින් හුව ලක සම්මෙයිත බිති නග්සක අව් අල්ලම්තහු අහදන් මින් හල්කික අව් අන්සල්ලතහු බි තිතාබික අව් ඉස්ත:සර්ත බිති ෆී ඉල්මල් ගයිබ් ඉන්දක අන් තප්අල්ල කුර්ආන රබ්අ කල්බ් වනුර සද්ර් වප්ලාඅ හුස්නී වදහාබ හමීම්)

ඉඩාහිමි අල්-හව්වාස් (රළියල්ලාහු) අන්තූ තූමා පහත සඳහන් පරිදි ප්‍රකාශ කළේය

වෛතසික රෝගයන්ට පස්වැදෑරුම් බෙහෙත් ඇත 1¹ අල්කුර්ආනය අවබෝධයෙන් කියවීම 2² බඩ පිරෙනනට නොකා කුසගින්න අත් විඳීම 3³ රාත්‍රි නැමදුමේ යෙදීම (තහප්පුද) 4⁴ රාත්‍රි අන්තිම ජාමයේ අල්ලාත්ගෙන් ඉතා බැගැපත්ව ඉල්ලා සිටීම (ප්‍රාර්ථනා කිරීම) 5⁵ දේව සෙනෙහස ලැබූ යහපත් අය සමග එක් වී සිටීම

*** විවාහවීමට අවස්ථාවක් ආශාවක්** ඇති තැනැත්තා දුරාවාරයේ හැසිරේ යැයි බියක් නොමැති නම් ඔහු විවාහ වීම සුන්නන් වේ එහෙත් ඔහු දුරාවාරයේ හැසිරේ යැයි බියක් ඇත්නම් ඔහු විවාහ වීම අනිවාර්ය වෙයි ආශාවක් නොමැති අයෙක් විවාහ වීම අනුමතය විවාහය අනිවාර්ය අවස්ථාවක් හප් නැමදුමට වඩා එයට ප්‍රමුඛත්වය දිය යුතුය තවද අන්‍ය ගැහැණුන්ව බැලීම තහනම්ය වැඩිවියට පත් ගැහැණුන් දෙසද මුහුණේ රැවුල නොවැවුන පිරිමි ලමුන් දෙසද ආශාවෙන් බැලීම සුදුසු නැත එසේම සතෙකු දෙසද ආශාවෙන් බැලීම ද සුදුසු නැත.

පිරිමියෙක් ගැහැණියක විවාහ කර ගැනීමට පහත සඳහන් කොන්දේසි අවශ්‍යය.

1¹ විවාහ ගිවිස ගැනීමේදී ගැහැණු පිරිමි දෙපාර්ශවයේම එකඟත්වය තිබිය යුතුය එහෙයින් ගැහැණු ළමයින් වැඩිපුර සිටින අයෙක් මගේ දුචරුන්ගෙන් කෙනෙකු ව ඔබට විවාහ කර දෙමිසි කීමෙන් එම ගිවිසුම වලංගු නොවේ

2² පියවි සිහියෙන් යුත් නියමිත වයසට පැමිණි ධනය හා වස්තුව පාලනය කළ හැකි ආගමික ක්‍රියා කලාප හොඳින් ඇති ස්වාමි පුරුෂයෙකුගේ කැමැත්ත පරිදි ද එය සිදුවිය යුතුය

3³ මනාලියගේ ඉස්ලාමයේ නීත්‍යානුකූල භාර කාරයා වන වලි මගින් ඇයව විවාහ කර දිය යුතුය

එහෙයින් කාන්තාවක් තමන් විසින්ම විවාහ ගිවිස ගැනීමත් ඇගේ භාර කාරයෙකු නොවී තවකෙක් විවාහ කර දීමත් සුදුසු නැත ඇයට ගැලපෙන අයෙකු ව විවාහ කර දීමට වලි අකමැති අවස්ථාවක වලි නොවන අයෙකු විවාහ කර දිය හැක

කාන්තාවක් විවාහ කර දීමට බලයලත් වලි වරුන්ගේ විස්තරය මෙසේය ඇයගේ පියා (ඔහු නොමැති විට) පියාගේ පියා (සීයා) ඊළඟට ඔහුගේ පියා (මෙසේ ආරෝහණ ක්‍රමයට ඉහළට යයි) ඊළඟට ඇගේ පුතා පුතාගේ පුතා (මුණුබුරා) (මෙසේ අවරෝහණ ක්‍රමයට පහළට යයි) ඊළඟට ඇගේ එක්කුස උපන් සහෝදරයා ඊළඟ පිය පාර්ශවයේ සහෝදරයා (එනම් ඇගේ සහ ඔහුගේ පියා එක් කෙනෙකි මව්වරු දෙදෙනෙකි) ඊළඟට සහෝදරයාගේ පුතා වශයෙන් පහළට යයි

4⁴ සාක්ෂි:- පියවි සිහියෙන් යුත් වැඩිවියට පත් සාධාරණ පිරිමින් දෙදෙනෙක් සාක්ෂි දීම අවශ්‍යය

5⁵ විවාහ ගිවිස ගන්නා ගැහැණිය හා පිරිමියා අතර විවාහ වීමට ඇති බාධක කිසිවක් නොමැති විය යුතුය. යම් (මහරම්) ඥාති සම්බන්ධතා වැනි.

*** අයෙක් විවාහවීමට තහනම් ගැහැණුන්**

1¹ කිසිවිටක විවාහ නොවිය හැකි අය:- මෙය විවිධාකාරය :-

1¹ පිරිමියෙකුට පාරම්පරික (ලේ නැකම් ඇති) ඥාති ගැහැණුන්:- එනම් මව මවගේ මව (මෙසේ ඉහළට යයි) දුව දුවගේ දුව (මෙසේ පහළට යන නැ කම්) එක්කුස උපන් සහෝදරය සහෝදරියගේ දුව සහෝදරියගේ දුවගේ දුව මෙසේ පිරිමි සහෝදරයින්ගේ දුවගේ දුව (මෙසේ පහළට යන හැම ගැහැණු ලමයෙක්ම) මවගේ සහෝදරය පියාගේ සහෝදරය (මවගේ හා පියාගේ සහෝදරයන් මෙසේ පහළට යන හැම ගැහැණුන්ම)

2² පිරිමියෙකුට කිර්බොන නැදැකමින් එන ගැහැණුන්:- මෙය පාරම්පරික ලේ ඥාතිත්වයට සමානය

3³ විවාහය මත ඇති ඥාති ගැහැණුන්:- එනම් බිරිඳගේ මව ඇගේ මව පියාගේ මව්වරු පියාගේ බිරිඳ දෙගුරුන්ගේ පාර්ශවයේ සියලාගේ භාර්යාවන් පුත්තු හා මුණුබුරුන්ගේ භාර්යාවන් කෙනෙකුගේ බිරිඳකගේ ගැහැණු දැරියන් (මෙසේ පහළට දුවන හැම ඥාති ගැහැණියෙක්ම)

2² ස්ථිර වශයෙන් නොව තාවකාලිකව මහරම් වන ගැහැණුන් දෙවැදෑරුම්ය :-



(අ) එකවර විවාහ නොවිය හැකි සමහර ගැහැණුන් - උදා- එක්කුස උපන් සහෝදරයන් දෙදෙනා තවද ගැහැණියක් හා ඇගේ මවගේ සහෝදර (කුඩම්මා) හෝ පියාගේ සහෝදරය (නැන්දා)

(ආ) තව කෙනෙකුගේ බිරිඳක්ව සිටින කාන්තාව

සටහන :- එකෙකු අකැමති කාන්තාවක් විවාහ කරගන්නා ලෙස ඔහුගේ දෙමව්පියන් ඔහුට බල නොකළ යුතුය. එවැනි අවස්ථාවක දෙගුරුන්ට අවනත වීම ඔහුට අනිවාර්ය නොවේ මේ හේතුවෙන් ඔහු දෙමව්පියන් ට හිංසා කළ අයෙකු නොවන්නේය.

*** තලාක් (දික්කසාදය)** මාස් ශුද්ධිය හෝ ප්‍රසූතියට සුදානම් ගැහැණුන් හෝ සැමියා සමග සංසර්ගයේ යෙදී පිරිසිදුව සිටින කාන්තාවක තලාක් කීම තහනමය (එය පාපයක් වුව ද) දික්කසාදය වලංගු වන්නේය. තවද අදාල හේතුවක් නොමැතිව තලාක් කීම හෙලා දැකිය යුක්තකි (මක්රැන්) එහෙත් අවශ්‍ය නම් තලාක් කීමට අනුමැතිය ඇත විවාහ සම්බන්ධයේ දිගටම සිටීමේ (සැමියා බිරිඳ අතරේ අනන්‍යතා සුහදතාවක් නොමැති කමින් ඇතිවන) දුෂ්කරතාවටද හිරිහැරයට ද ගොදුරු වූ අයෙක් තලාක් කීම සුන්නන්ය. බිරිඳ තලාක් කිරීමේ විෂයෙහි දෙමව්පියන්ට අවනත වීම අවශ්‍ය නැත තම බිරිඳ තලාක් කියන්න සිතන අයෙක් (එකම අවස්ථාවේ) එකවරකට අධිකව තලාක් කීම තහනමය ඒත් එක්කම (තමා ඇය සමග සංසර්ගයේ නොයෙදී) පිරිසිදු තත්වයේ ඇය සිටින විට තලාක් කීම යුතුකමකි. එය ද එකවරක් පමණක් තලාක් කියා එයට වඩා අධික වාර ගණනක් නොකියා ඉද්දා අවසන් වන තෙක් එසේම ඉන්නට ඉඩ හරි මෙසේ තලාක් කියනු ලැබූ කාන්තාවක් ඇය සිටින නිවසෙන් පිටවීමත් සැමියා ඇයව ඉද්දා අවසන් වන තෙක් පිටමං කිරීමත් තහනමය. තවද තලාක් කටින් කීමෙන් ඉටු වෙයි සිතෙන් සිතිමෙන් පමණක් ඉටු නොවේ.

*** දිවුරුම් :-** දිවුරුම කඩකළ වරදට ප්‍රතිකර්ම නියම වීමට පහත සඳහන් කොන්දේසි හතර අවශ්‍යය.

1 දිවුරීමේ අරමුණෙන් දිවුරුම ප්‍රකාශ කිරීම :- එහෙයින් අයෙක් දිවුරීමේ අරමුණෙන් තොරව කටින් පමණක් ප්‍රකාශ කිරීම දිවුරීමක් නොවේ මෙවැනි දිවුරුම් අනවශ්‍ය දිවුරුම් නමින් හැඳින්වෙයි. දිවුරුම් අරමුණක් නොමැතිව සාමාන්‍යයෙන් කථා කරමින් සිටිය දී අල්ලාහ් මත දිවුරුම් යන්න ඔව් එසේමය. එසේ නොවේ ආදි වශයෙන් වචන කියවෙන්නා සේය.

2 අනාගතයේ සිදුවිය හැකි කරුණක් ගැන දිවුරීම :- එහෙයින් නොදැනුවත්කම නිසා සිදුවී අවසන් දෙයක් ගැන හෝ තමා කියන දේ සත්‍ය යැයි සිතා දිවුරීම දිවුරීමක් නොවන්නේය. දැකගෙන බොරුවට දිවුරීම (මහා පාපයකි) මෙය හදිසිහි අල්-යම්නුල් සමුස් යනුවෙන් ප්‍රකාශ වෙන දිවුරුමයි) හෝ තමා සත්‍යයක් කියන බව සිතාගෙන පසුව සිදුවිය හැකි දෙයක් ගැන දිවුරා එම කරුණ එයට වෙනස් දෙයක් බව දැනගත් විට එය දිවුරුමක් නොවේ.

3 බල කිරීමකින් තොරව තමන්ගේ ස්වකීය කැමැත්තෙන් දිවුරීම

4 කළ දිවුරීම කඩ කිරීම එනම් අත්හරින බවට දිවුරු දෙයක් නැවත කිරීම හෝ කරන බවට දිවුරු දෙයක් අත් හැරීම එහෙත් යමෙක් දිවුරුන විට නීතියෙන් යම් සහනයක් ලැබුණහොත් පහත සඳහන් කොන්දේසි දෙක ඇත්නම් ඔහුට වරදට ප්‍රතිකර්ම නියම වන්නේ නැත.

1 දිවුරුමත් සමගම (ප්‍රමාදයක් හෝ හේදයක් නොමැතිව) නීතියෙන් අවසර දිය යුතුය.

2 එම විශේෂ අවසරයත් සමග දිවුරුම සම්බන්ධ කරන අරමුණ තිබිය යුතුය. අල්ලාහ් මත දිවුරුම් ඔහු මනාපනම් යැයි පවසන්නාක් මෙන්.

යම් යම් කරුණු සඳහා දිවුරා එයට වෙනස් ලෙස කටයුතු කිරීම යහපතක් හා ප්‍රයෝජනයක් ඇතිනම් දිවුරුම බිඳ දමා කටයුතු කිරීම වැදගත් යැයි අදහස් කරන එම කරුණ කිරීම සුන්නන් වන්නේය. එම දිවුරුල්ල බිඳ දැමීම වෙනුවෙන් ප්‍රතිකර්මයක් කරයි.

දිවුරුල්ල බිඳීම හේතුකොට ගෙන ඉටු කළ යුතු ප්‍රතිකර්ම මෙසේය :- එක් අයෙකුට කි 1 1/2 බැගින් දුප්පතුන් දස දෙනෙකුට ආහාර සැපයීම හෝ ඔවුන්ට ඇඳුම් ලබාදීම හෝ වහලෙකු මුදවීම එසේ කළ නොහැකි නම් දින තුනක් එක දිනට උපවාසය රැකීම ආහාර හෝ ඇඳුම් සපයන්නට හැකියාවක් ඇති අයෙකු උපවාසය රැකීම වරදට පිළියමක් නොවන්නේය. වරදට පිළියම දිවුරුල කැඩීමට පෙර හෝ පසුව ඉටු කළ හැකි කවරෙකු වැඩිවාර ගණනක්



දිවුර්ලි කළ ද වරදට එක් පිළියමක් සැහේ එහෙත් කරුණු කීපයක් සඳහා දිවුර්ලි කර ඇත්නම් පිළියම් ද කීපයක් කළ යුතුය

*** භාරය භාර ඔප්පු කිරීම :-** භාරවිම් විවිධාකාර වේ.

1 පොදුවේ භාර වීම:- එනම් යමෙක් මට සුවය ලැබුවහොත් මම දෙවියන් වෙනුවෙන් භාරයක් ඔප්පු කරමි යමක් සඳහන් නොකර ප්‍රකාශ කිරීම වැනි මෙයින් ඔහුට සුවය ලැබුණා වහා දිවුර්ලිල කඩ කළාට අවශ්‍ය පිළියම ඉටු කළ යුතුය

2 හිතුවක්කාරව තරහෙන් භාරවීම:- එනම් යමක් නොකර බාධා කිරීම හෝ එය කිරීමට පොළඹවීමේ අරමුණෙන් භාරය කොන්දේසියකට සම්බන්ධ කිරීම උදා:- කෙනෙක් අනෙකා දෙස බලා මා නුඹත් සමග කපා කළොත් අනිවාර්යයෙන් අවුරුද්දක් උපවාසය රකිනවායි කියන්නාක් මෙන් එහෙයින් ඔහු එම පුද්ගලයා සමග කපා කළොත් ඔහු අනිවාර්ය කරගත් එම ක්‍රියාව කළ යුතුය නැතිනම් දිවුරුමක් කඩ කළ පිළියම ඉටු කළ යුතුය

3 අනුමත හොඳ දෙයක් භාර වීම:- උදා:- අල්ලාගත් වෙනුවෙන් මගේ ඇදුම ඇදීම මට අනිවාර්යයි ප්‍රකාශ කරන්නාක් වැනිය එහෙයින් ඔහු එම ඇදුම ඇදීම හෝ දිවුර්ලිල කඩකළ පිළියම ඉටු කිරීම යන දෙකෙන් එකක් ඉටු කළ යුතුය

4 පිළිකුල් සහගතදෙයක් භාරවීම:- උදා:- මගේ භාරය අල්ලාගත් වෙනුවෙන් තලාක් කීම මට අනිවාර්ය වේ යැයි ප්‍රකාශ කිරීම ඔහු එම කාර්යය නොකර සිටිය යුතු අතර දිවුර්ලිල කඩකළ පිළියම ඉටු කළ යුතුය එසේ කිරීම සුන්නත් වේ එහෙත් ඔහු එම කාර්යය කළහොත් දිවුර්ලිල කඩකළ පිළියමක් අවශ්‍ය නැත

5 පාපකාරී දෙයක් භාර වීම:- උදා:- මා සොරකම් කිරීම අල්ලාගත් වෙනුවෙන් මට අනිවාර්ය වේ යැයි කීම ඔහු එය ඉටුකිරීම තහනම් වේ එහෙත් දිවුර්ලි කඩකළ පිළියම ඔහු ඉටු කරයි ඔහු එම කාර්යය කළහොත් පාපයක් අත්වෙන අතර දිවුර්ලිල කඩකළ පිළියම් ඔහුට නියම නොවේ

6 නැමදුමට සම්බන්ධ දෙයක් භාරවීම:- උදා:- මම අල්ලාගත් වෙනුවෙන් මෙසේ සලාතයේ යෙදීම මට අනිවාර්ය වේ යැයි දේව දයාව ලැබීමේ අරමුණෙන් කීම මෙය රෝගියෙක් සුවය ලබන අරමුණෙන් ඇති කර ගන්නා කොන්දේසියකට සම්බන්ධ කළහොත් එය ඉටු වුවහොත් තමන් වූ භාරය ඔප්පු කළ යුතුය

*** කිරි පෙවීමේ ඥාතිත්වය :-** පාරම්පරික පාර්ශවයෙන් විවාහ වීමට තහනම් නැදැකම් වැනි පහත සඳහන් කොන්දේසි තුන ඇත්නම් කිරිබොන නැදැකම් ද තහනම් වෙයි

- 1 එම කිරි දරුවාගේ මාර්ගයෙන්ම කිරි ඉනිය යුතුය
- 2 ළමයා ඉපිද දැවුරුදක් ඇතුළත එම දරුවා කිරි බී තිබිය යුතුය
- 3 නිසැකව පස්වතාවක් හෝ ඊට වැඩි වාර ගණනක් කිරි බී තිබිය යුතුය වරක් යනු මවගේ තනප්පුවේ කට තබා උරන්න පටන්ගෙන කට ඉවතට ගන්නා තුරුය කුස පිරෙන්නට අවශ්‍ය නැත තවද කිරි නැකමට නඩත්තු වියදම් නොදිය යුතු අතර වස්තුවෙන් කොටස් අයිතියක් ද නොමැත

*** වසියයන් (අත්තිම කැමැත්ත) :-** යමෙක් කවරෙකුට හෝ අදාල සාකච්ඡයක් නොමැතිව යමක් දීමට ඇත්නම් ඔහු තම මරණයෙන් පසු එම අයිතිකරුට එය ලබා දෙන මෙන් වසියයන් කිරීම සුන්නත් වෙයි එහෙයින් ඔහු තම වස්තුවෙන් 1/3 (තුනෙන් එකක්) උරුමක්කරුවෙක් නොවන තම ඥාතියෙකු වූ දුප්පත් කෙනෙකුට දෙන මෙන් වසියයන් කිරීම සතුටු දායකය. එවැනි කෙනෙක් නැතිනම් කවරෙකු හෝ දිළින්දෙක් ආගමික උගතෙක් යහපත් පුද්ගලයෙකු යන අයගෙන් කෙනෙකුට වසියයන් කරයි තම වස්තුවෙන් කොටසක් හිමිවිය යුතු කෙනෙකුට වසියයන් කිරීම සුදුසු නොවේ එහෙත් ඔහුගේ උරුමක්කරුවන් අතරට ඇති අය නම් වසියයන් කළාට කමක් නැත. එයට ඔහුට අයිතියක් ඇත් තවද උරුමක්කරුවන් 1/3 (තුනෙන් එකක්)ට වඩා වසියයන් නොකළ යුතුය එහෙත් තම උරුමක්කරුවෙකුට වසියයන් කර මරණයෙන් පසු අනෙක් උරුමක් කරුවන් මනාප නම් එය අනුමත වන්නේය

වසියයන් කළ අයෙක් මම (වසියයතය) ඉල්ලා අසකර ගනිමි එය බිඳ දැමීමෙමි වෙනස් කළෙමි යන වදන් කීමෙන් එම වසියයතය අවලංගු වන්නේය. තවද කෙනෙකු තම වසියයතය



(අන්තිම කැමැත්ත) ආරම්භයේ පහත සඳහන් පරිදි ලියා තැබීම සතුටුදායකය “ බිස්මිල්ලාහ් මෙය අභවලා (තමාගේ නම) කරනු ලැබූ වසිස්යතයයි මම (නැමදුමට සුදුස්සා) අල්ලාහ් හැර වෙන කිසිවෙකු නැත” ඔහු ජිකියෙකි ඔහුට ආදේශයෙන් නැත” තවද මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් ඔහුගේ ගැත්තා ද දුතයෙකු ද වන්නේය යැයි ද ස්වර්ගය නිරය ආදිය සත්‍ය බවත් අවසන් දිනය සත්‍ය බවත් එය සිදුවීම පිළිබඳව කිසිදු සැකයක් නොමැති බවත් නියත වශයෙන්ම අල්ලාහ් මිනිවල්වල භූතව සිටින්නන් සියල්ලෝම විනිශ්චය දිනයේ නැගිටුවීම සත්‍ය බවටත් සාක්ෂි දරම්” තවද මම අතහැර යන මගේ උරුමක්කරුවන් අල්ලාහ්ට බියවී කටයුතු කරන ලෙසත් ඔවුන්ගේ හේදය ඉවත්කර එක්සත්කම වර්ධනය කරගෙන ජීවත් වන ලෙස ද ඔවුන් සත්‍ය දේව විශ්වාස වන්නයින් වෙයි නම් අල්ලාහ්ට හා ඔහුගේ දුතයාණන්ට අවනත වන ලෙස ද වසිස්යත් කරම්” ඒ සමග ඉබ්‍රාහිම් යැකුබ් (අලෙයිහිමස් සලාම්) තුමන්ලා තම පුතුන්ට කළ අවසන් ඔවදන් ද වසිස්යත් කරම්” මගේ දරුවනි” අල්ලාහ් නුඹලාට ඉස්ලාමය තෝරාදී ඇත්තේය” එහෙයින් නුඹලා මුස්ලිම්වරුන් වශයෙන් මිස මිස නොයනු”

*** නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් වෙනුවෙන් සලවාත් කීම :-** සලවාත් සලාම් දෙකෙන් එකක් නොකියා දෙකම එකට කීම වැදගත්ය” තවද නබිවරුන් නොවන අයට තනිව සලවාත් කියනු නොලැබේ” එය මකරුන් උදා:- අබුබකර් (අලෙයිස්සලාම් සල්ලල්ලාහු අලෙයිවසල්ලම්) යැයි කීම වැනිය” එහෙත් නබිවරුන් සමග එකට ඒමේදී කිව හැක” යා අල්ලාහ් මුහම්මද් නබිතුමාණන්ට ද එතුමන්ගේ පාරම්පරිකයන්” මිතුරන්” භාර්යාවන් හා පවුලේ අය මතද සලවාත් කියනු මැනවයි කියන්නාක් වැනිය” අබුහනිෆා මාලික්” ඡාෆිර්” අහ්මද් වැනි අයට රලියල්ලාහු අන්හු හෝ රහ්මුල්ලාහ් යැයි කියනු ඇත”

*** සතුන්ව ආහාර සඳහා කැපීම :-** ගොඩ ජීවත්වන කැමට අනුමත වූ කැපිය හැකි හැම සතෙකුටම කුමානුකූලව කැපීමෙන් පසුවම ආහාරයට ගත යුතුය” කැපීමට කොන්දේසි 4ක් ඇත ඒවානම් :-

1 කපන තැනැත්තා පියවි සිහියෙන් සිටිය යුතුය” 2 කපන ආයුධය නිය” දත් ආදියෙන් නිම නොවූ ඒවා විය යුතුය” ඒ දෙකෙන් කැපීම නොසුදුසුය” 3 උගුරු දණ්ඩ” ගලනාලය බෙල්ලේ පැති නහර දෙක හෝ දෙකෙන් එකක් කැපී යා යුතුය” 4 කැපීමට ආරම්භ කරන විට බිස්මිල්ලාහ් යැයි කීම (අරාබි නොවන භාෂාවන්ගෙන්ද බිස්මි කිව හැක)” ඒ සමග තක්බිර් කීම ද සුන්නත් වෙයි” අමතක වීමෙන් බිස්මි නොකිවොත් කමක් නැත” (එහෙත් අමතකවීම සුදුසු නොවේ)”

*** දඩයම් කිරීම :-** ස්වභාවිකවම කැලේ ජීවත් වන කැමට අනුමතවූ කපා ගැනීමට අපහසු සතෙකු දඩයම් කළ හැක. එය ආහාරය වැනි අවශ්‍යතාවන්ට ප්‍රයෝජනයට ගැනීම අනුමතය. විනෝදයට හා සෙල්ලමට එසේ කිරීම මකරුන් වෙයි” දඩයම් සහා ලුහුබැඳීම නිසා මිනිසුන්ගේ හෝගවලට හා දේපල වලට එම සතුන්ගෙන් අලාභයක් වෙයිනම් එය තහනමිය. පහත සඳහන් කොන්දේසි හතර ඇත්නම් දඩයම් කළ සතාව ආහාරයට ගත හැක”

- 1 කැපීමට අනුමත සතාව දඩයම් කළ යුතුය”
- 2 ඒ සඳහා භාවිතා කරන ආයුධය ඡර්ආවේ අනුමත එකක් විය යුතුය” එනම් රිය හා හෙල්ල වැනි නියුණු ආයුධ විය යුතුය” තවද දඩයම පුහුණු කළ රාජාලියා හා බල්ලන් ගෙන්ද දඩයම් කළ හැක”
- 3 දඩයම්කරු එය කරන අරමුණෙන් ක්‍රියාත්මක විය යුතුය” එනම් දඩයම් කරන ආයුධය හෝ සතාව දඩයම් කරන අරමුණෙන් යැවිය යුතුය” එහෙයින් ඔහුගේ අරමුණ රහිතව ඔහු නොයවා ස්වේච්චාවෙන් එම සතුන් විසින් දඩයම් කරගෙන පැමිණියොත් එය අනුභව කළ නොහැක”
- 4 ආයුධය හෝ පුහුණු කළ සතාව යවන විට බිස්මිල්ලාහ් යැයි කිව යුතුය” දඩයම් කිරීමේදී අමතක වීමෙන් හෝ බිස්මිය අතහැර නොහැක” එසේ අත්හැරුණේ නම් දඩයම් කළ එම සතාව අනුභව කළ නොහැක”



ඉස්ලාමය ක්‍රමයට මැතිරීම

අල්ලාහ්ගේ න්‍යායයන් ගැන අවධානය යොමු කර සිතන අයෙක් මෙලොව ජීවිතයේ පරික්ෂණ හා ගැටළු ඇතිවීම අල්ලාහ්ගේ නියමය පරිදි යැයි දැන ගනී අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි **‘නියත වශයෙන්ම අපි නුඹලාව හය හා කුසගින්න (සාගතය) ධන සම්පත් ප්‍රාණයන් හා පළතුරු ආදිය අඩු කිරීම ආදියෙන් එකකින් පරික්ෂා කරන්නෙමු’ තවද (නඩවරයාණෙහි මේ වෙනුවෙන්) ඉවසිලිවන්න අයට නුඹ ශුභාරංචි කියනු’** යහපත් ගැත්තන් මිනිසුන් අතරේ පරික්ෂණ ඇතිවීමට අවස්ථාව අඩු අය යැයි සමහරෙකු අදහස් කිරීම වැරදිය ‘එසේ නොව කෙනෙකුට පරික්ෂණ පැමිණීම ඔහුගේ ඊර්ශ්‍යය ශක්තිමත් බවට සාක්ෂියකි’ මන්ද නබිතුමන්ගෙන් මිනිසුන් අතරින් වඩාත් පරික්ෂණවලට ගොදුරු වන්නේ කවරහුදැ? යි විමසින ‘එවිට මෙසේ පැවසුහ **‘නබිවරුන්’ ඉන්පසු අනෙක් යහපත් ගැත්තන් ඉන්පසු මිනිසුන්ගෙන් වැදගත්කමේ අනුපිළිවෙලට’** (ඉන්ඊය ඉබ්නු මාජා)

මිනිසෙකුගේ ආගමික ළඹැදියාව අනුව ඔහු පරික්ෂණයට ලක් වන්නේය කෙනෙකුගේ ස්ථිර විශ්වාසය හා ආගමික ළඹැදියාව කොතරම් දුරට ඇත් ද ඒ තරමට ඔහුගේ පරික්ෂණය ද අධික වෙයි ඒවායේ අඩුවක් වේ නම් පරික්ෂණය ද ලිහිල් වෙයි තවද කෙනෙකුට රෝගයක් වැනි පරික්ෂණ ඇති වෙයි නම් අල්ලාහ් ඔහුට ප්‍රිය කරන බවට සංකේතයකි නබිතුමාණෝ මෙසේ පැවසුහ **‘නියත වශයෙන්ම අල්ලාහ් යම් පිරිසක් මත ආදරය කරන්නේ නම් ඔවුනට පරික්ෂණ ඇති කරයි’** (අත්මු) තවද එය අල්ලාහ් යමෙකුට යහපත මනාප වූ බවට ද සලකුණකි මන්ද නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ කීහ **‘අල්ලාහ් තම ගැත්තාට යහපත මනාප වූයේ නම් මෙලොව දී ඔහුට අවශ්‍ය දඬුවම කළින්ම ලබා දෙන්නේය’ තවද අල්ලාහ් තම ගැත්තාට අයහපත්ක මනාප වූයේ නම් ඔහුට අවශ්‍ය දඬුවම ප්‍රමාද කර විනිශ්චය දිනයේ දී ලබා දෙයි’** (ඝර්මු) තවද පරික්ෂණ කුඩා වුවද ඒවා පාපයන් සඳහා වරදට පිළියම් වන්නේය නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ කීහ **‘මුස්ලිම්වරයෙකුට කටුවක් ඇණෙන තරමට හෝ එයට වඩා අධික ප්‍රමාණයෙන් යම් අපහසුතාවක් ඇති වුවහොත් ගසක් එහි කොළ හලන්නාක් මෙන් අල්ලාහ් එම අපහසුතාව මගින් ඔහුගේ පව් ඉවත් කරන්නේය’** (ඔහාර් මුස්ලිම්)

එහෙයින් පරික්ෂණයට ඇතුල් වෙන මුස්ලිම්වරයා යහපත් මිනිසෙකු නම් එම පරික්ෂණය ඔහුගේ පෙර පව් සඳහා පිළියමක් හෝ තත්ත්වයන් උසස් කිරීමට හේතුවක් විය හැකි ‘එම මිනිසා පාපිෂ්ඨයෙකු නම් එය ඔහුගේ පාපයන්ට පිළියමක් ලෙස ද ඒවායේ භාරධුරකම ඔහුට දැනුවත් කරන්න ද හේතුවන්නේය’ සර්ව බලධාරී අල්ලාහ් මෙසේ කියයි **‘මිනිසුන් (පාපයන්) කළ දෑ හේතුකොටගෙන සාගරයේ ද ගොඩබිමේ ද අර්බුද හට ගත්තේය’**

මිනිසුනට ඇතිවන පරික්ෂණ විවිධාකාරය

- (අ) හොඳ දෑ මගින් ඇතිවන පරික්ෂණ (ධන සම්පත් අධික වීම වැනි)
 - (ආ) නරක දෑ මගින් ඇති වන පරික්ෂණ (හය සාගතය හා සම්පත් විනාශ වීම වැනි)
- අල්ලාහ් මෙසේ කියයි **‘(දුකෙන් යුත්) අයහපත් දෑ මගින් ද (සැපෙන් යුත්) යහපත් දෑ මගින් ද පරික්ෂණ කිරීම සඳහා නුඹලාව අපි පරික්ෂා කරන්නෙමු’** රෝග හා මරණ ආදියෙන් පරික්ෂා කිරීමත් මෙයට අයත් ය මේ දෙකම ඇතිවීම ප්‍රධාන හේතුව වනුයේ ඇස්වහ හා ඊර්ෂ්‍යාව හේතුවෙන් හුනියම් කිරීමය නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ කීහ **‘අල්ලාහ්ගේ කලා නමැති කලින් නියම කරන ලද ඉරණමෙන් පසු මෙහි උම්මත් අධිකව මරණයට පත් වන්නේ ඇස් වහ නියාය’** (අත්තයාලිසි)

ආරක්ෂාවට අවශ්‍ය මාර්ග:- ඇස්වහ හුනියම් ආදිය ඇතිවීමට පෙර ඒවායින් ආරක්ෂාව ලබාගැනීමට අවශ්‍ය මාර්ග අප දැන සිටීමත් ඒවා ක්‍රියාත්මක කිරීමත් අවශ්‍යය මේවාට මාර්ග බොහෝ ඇත ඉන් සමහරක් මෙසේය * ජකීයත්ව ප්‍රතිපත්තිය යටතේ මෙලොව සියලුම පරිපාලනයන් අල්ලාහ් සතුවම පවතින බවට විශ්වාසය තදින් ඇතිකර ගැනීම හා යහපත් වත්පිළිවෙත් අධිකව ඉටු කිරීම * අල්ලාහ් පිළිබඳව හොඳ සිතුවිලි ඇති කරගත යුතු අතර ඔහුගේ භාරයේම කාර්යයන් භාර කිරීම එහෙයින් කුමක් හෝ හේතුවක් මත ඇස්වහ හෝ



රෝගයක් තමන්ට ඇතිවීම සිතා සිතා කලබල වී දුක් නොවිය යුතුය. මන්ද තමා රෝගයකින් පෙළෙන බවට ඇති වන මානසික අසහනය බලවත් රෝගයක් වෛද්‍ය ක්ෂේත්‍රයට අයත් විශේෂඥයින් බොහෝ දෙනෙක් පහත සඳහන් පරිදි ප්‍රකාශ කරති. ශරීරයේ අවයවවල ඇතිවන රෝගවලින් තුනෙන් දෙකකට අධික ප්‍රමාණයක් ගැන බලන විට යථාර්ථයෙන් සම්පූර්ණයෙන්ම නොමැති රෝගයක් ඇති බවට අනවශ්‍ය ලෙස සැක උපදවමින් මානසික හේතූන් මත ඇතිවන ජ්වාය * ඇස්වහ ඇතිවන හා හුනියමට ප්‍රසිද්ධ මිනිසුන් මගහැර කටයුතු කිරීම මෙය පෙර සුදානමක අධිකාලම මත විනා බියකින් නොවේ * තමා විශ්මයට පත්වන යමක් දුටුවිට අල්ලාහ්ව සිහිපත් කරමින් එයට අභිවෘද්ධිය පතා ප්‍රාර්ථනා කිරීම නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ පහත සඳහන් පරිදි ප්‍රකාශ කළහ. **‘නුඹලාගෙන් කෙනෙක් තමා ලග හෝ තම වස්තුව ම හෝ තම සහෝදරයා ලග තමාට රිසි යමක් දුටුවහොත් එහි අභිවෘද්ධිය ඇති වීමට ප්‍රාර්ථනා කරගනු’ මන්ද ඇස්වහ සත්‍යයකි** (හාකම) එනම්:- අල්ලාහ් ඔබට අභිවෘද්ධිය ඇති කරත්වා යි ප්‍රාර්ථනා කිරීමයි * මදිනාවේ වැවෙන අප්වා නමැති ඉදි ගෙඩිවලින් 7ක් උදෙන්ම මුලින්ම කෑම හුනියමෙන් ආරක්ෂා වෙන මාර්ගවලින් එකකි * අල්ලාහ්ගෙන්ම අධය පතා ඔහු වෙත අපේ කාර්යයන් භාර කර ඔහු ගැන හොද සිතුවලි ඇතිකර ගැනීම තවද හුනියම් ඇස්වහ ආදියෙන් ඔහුගෙන් ආරක්ෂාව පතා උදේ සවස දික්ඊ (හාමනා) කර ආරක්ෂාවට අවශ්‍ය ප්‍රාර්ථනා ආදිය නොවරදා කර ගැනීම

පහත සඳහන් කරුණු දෙකේදීම තහවුරු කරගෙන නියමිත දික්ඊ කියවීමෙන් අල්ලාහ්ගේ මනාපය පරිදි ජ්වා වැඩියෙන් හෝ අඩුවෙන් ප්‍රයෝජනවත් විය හැකි 1* එම දික්ඊ අල්ලාහ්ගේ මනාපය ඇත්නම් නියත වශයෙන් ම ප්‍රයෝජනවත් වන බව ද ජ්වා විෂයෙහි ප්‍රකාශ වී ඇති මහිමයන් ද ප්‍රතිඵල ද සත්‍ය බව ස්ථිරව විශ්වාස කිරීම 2* ජ්වා කටින් ප්‍රකාශ කරන අතර ජ් කරා දෙසවන් ද සිත ද යොමුකර සම්පූර්ණ අවධානයෙන් යුතුව කිව යුතුය. මන්ද මේවා ප්‍රාර්ථනාවන් වන්නේය. සිතෙන් අවධානය යොමු නොකර කටින් පමණක් කරන ප්‍රාර්ථනාවන් අනුමත නොවන බව සාධක සහිත නබිවදන් වලින් ප්‍රකාශිතය.

උදේ සවස දික්ඊ සඳහා නියමිත වේලාවන්:- උදේ දික්ඊ සුබන් සලාතයෙන් පසුවත් සවස දික්ඊ අසඊ සලාතයෙන් පසුවත් කළ යුතුය. නියමිත වේලාවල්වල ජ්වා කිරීමට අමතක වුවහොත් මතක් වූ වහාම කළ යුතුය.

ඇස් වහ වැනි දෙයක් ඇතිවූ බවට සලකුණු:- වෙදකමට හා ෂරීආ පිළිබඳ මැතිරීම්වලටත් අතර කිසිදු ගැටුමක් නැත. මන්ද ශරීර අවයවවල ඇතිවන රෝගවලටත් මානසිකව ඇති වන රෝගයන්ටත් අල් කුර්ආනයේ බෙහෙත් ඇත. යමෙක් ශාරීරික රෝගයක් නොමැතිව නිරෝගිමත්ව සිටියදී ඔහුගේ ශරීරයේ පහත සඳහන් සලකුණු දකින්න ඇත්නම් ජ්වා ඇස්වහ ආදිය පිළිබඳව ලක්ෂණ තිබිය හැක.

හිසේ තැන් තැන්වල මාරුවෙන් මාරුවට හඳුනන හිසරදය. මුහුණ කහ පැහැ ගැනීම. අධිකව මුත්‍රායාම හෝ දහඩිය දැමීම. කෑම අරුවිය. ශරීර අවයව වෙනදා නොමැති පරිදි සිසිල්වීම හෝ උණුසුම් වීම. තවද ඉබේම වෙවිලීම හඳුනාගැනීම. උරහිස් දෙකේ හෝ කොන්දේ පහළ ප්‍රදේශයේ තැන් මාරු වී කැක්කුම ඇතිවීම. සිත හිරවුන තත්ත්වයක් හෝ ශෝකයක් ඇතිවීම. නින්ද නැතිකම. සුපුරුදු තත්ත්වයට වෙනස් අන්දමින් කෝපය හා හය නියා මුසපත්වීම. ඇනුම වැඩිපුරයාම. කම්මැලි ස්වභාවය අනෙක් අයගෙන් ඇත්වී තනිව සිටීමේ කැමැත්ත. අධිකව නිදාගැනීමේ කැමැත්ත. වෛද්‍ය අංශයෙන් අවබෝධ කර නොගත හැකි කරුණු පැහැදිලි නොමැති නිරෝගිකම පිළිබඳ ගැටළු තවත් බොහෝ ඇත. රෝගයේ බලවත් තත්ත්වය දුර්වලකම හේතුකොට ගෙන මෙම සලකුණු සියල්ලම හෝ කීපයක් තිබිය හැක.

මුස්ලිම්වරයෙකු දේව විශ්වාසයෙහිදී විත්ත දොර්ශයෙහි ද ඉතාමත් ශක්තිමත්ව සිටිය යුතුය. තමාට රෝග වැළඳී ඇති බවට අනුමාන කිරීමක් හෝ සැකයක් ඔහු තුළ නොතිබිය යුතුය. ඉහත සඳහන් සලකුණු කිසිවක් ඇති වූ පමණින් තමා රෝගියෙකු යැයි සිත වංචල නොකරගත



යුතුය¹ මන්ද රෝගයක් ඇතැයි සැකයක් තහවුරු කර ගැනීම සුවකළ නොහැකි රෝගවලින් එකක් වන්නේය

මෙම සලකුණු සමහරෙකු නිරෝගිව සිටින විට ද ඇතිවීමට පුළුවන² තවත් සමහරෙකුගේ ඊර්ෂ්‍යාවෙන් දුබලතාවද මෙයට හේතුවක් විය හැක³ උදා:- සිතේ දැඩිබව දක හා ඇත් වී තනිව සිටීම ආදිය ගත හැක⁴ එහෙයින් මෙවැනි සලකුණු පහළ වුවහොත් එහෙයින් මෙවැනි තත්වයන් උදාවන්නේ නම් අල්ලාත් සමග ඇති සබදතාව නැවත සොයා බලා නිවැරදි කර ගත යුතුය

ඇස්වහ¹ නිසා ඇති වූ රෝගයට අල්ලාත්ගේ මනාපය ඇත්නම් පහත සඳහන් මාර්ග දෙකින් එකක් මගින් ප්‍රතිකාර කර සුවය ලබා ගත හැක²

1. කවරෙකුගෙන් ඇස්වහ සිදුවූයේ දැයි දැන සිටින අවස්ථාවක, ඔහුට ස්නානය කරන මෙන් පවසා, ඔහු ස්නානය කළ පලය හෝ ඔහු භාවනා කළ හෝ ඔහුගේ ශරීරයේ ස්පර්ෂ වූ යම් දෙයක් මඟුකර නැම හා එම පලය බිම. 2. කවරෙකුගෙන් ඇස්වහ සිදුවූයේ දැයි නොදැන සිටින අවස්ථාවක ප්‍රාර්ථනා කිරීම³ කුර්ආන් පාඨයක් මැතිරීම හෝ ශරීරයේ අපිරිසිදු රුධිරය ඉවත් කිරීම වැනි දෙයක් මගින් සුවය ලබා ගැනීමට උත්සාහ කළ හැක⁴

හුනියම² හේතුකොට ගෙන රෝගාතුර වූයේ නම් අල්ලාත්ගේ මනාපය ඇත්නම් පහත සඳහන් මාර්ගවලින් එකකින් ප්‍රතිකාර කර සුවය ලබා ගත හැක³

1¹ හුනියම කළ ස්ථානය දැන ගැනීම:- ඒ තත්වයෙන් එම භාණ්ඩය අතට අසුවුවහොත් සුරා අන්නාස්² අල් ගලක්³ දෙක මතුරා එහි ගැටලිහා ගින්නේ දලා දවාලීම⁴ 2² ඉස්ලාමීය ක්‍රමයට මැතිරීම:- මෙය විශේෂයෙන් කුර්ආන් වැනි මගින්ම කෙරෙයි⁵ සුරා අන්නාස්⁶ අල් ගලක්⁷ බකරා ආදි සුරාවන් ද වෙනත් සමහර සුරාවන් ද කියා මැතිරීම (එහි විස්තරය මෙහි සඳහන් කර ඇත)

3³ හුනියම කැපීම මෙය දෙයාකාරයි⁴ 1³ තහනම් ක්‍රමය:- එනම් හුනියමක් මගින් හුනියම කැපීම තවද එය කැපීම සඳහා හුනියම් කරුවන් සොයා යාම⁵ 2³ අනුමත හලාල් වූ ක්‍රමය:- එනම් මසන් ගසේ කොළ 7 ක් ගෙන ගල් දෙකක් අතර තබා ඒවා තලා පොඬිකර එහි අල්-කාරිරාන්⁶ අල්-ඉක්ලාස්⁷ අල්-ගලක්⁸ අන්-නාස්⁹ තුන්වරක් මතුරා ඉන්පසු එය පලයේ මිශ්‍රකර බීම හා එම පලයෙන් නැම¹⁰ අල්ලාත්ගේ මනාපය පරිදි සුවය ලැබෙන තෙක් මෙය නැවත නැවත කිරීම (මුස්නද් අබ්දුර්-රස්සාක්)

4⁴ හුනියම ශරීරයෙන් ඉවත් කිරීම:- එය බඩේ ඇත්නම් විරේක විමට බෙහෙතක් දී විරේක කරවීම ශරීරයේ වෙනත් තැන්වල ඇත්නම් ලේ ඉවත් කිරීම.⁵

¹ ඇස්වහ:- මෙය ඡෙයිතාන්ලාගේ මාර්ගයෙන් අල්ලාත්ගේ අවසරය පරිදි ඇති වෙන්නකි. ඇස්වහ ඇති කරන්නා කෙනෙකු ලග තිබෙන කුමක් හෝ වැදගත්කමක් ගැන විමනිසට පත්වන විට හෝ වර්ණනා කරන විට නරක ඡෙයිතාන්ලාද ඒ හා එක් ව, ඇස්වහ ඇතිවීම වැළැක්වීමට අවශ්‍ය දික්ර. සලාතය වැනි විෂයන්හි නොයෙදෙන විට ඒ පුද්ගලයාට ඇස්වහ ඇති වේ. යන බුහාරි ග්‍රන්ථයේ සඳහන් සහිත් හදීසය මෙයට සාක්ෂි වශයෙන් පෙන්වා දිය හැක. මුස්නද් අහමද් ග්‍රන්ථයේ සටහන්ව ඇති මෙම හදීසයෙහි වෙනත් දැනුම් දීමක් නරක ඡෙයිතාන්ද මිනිසෙකුගේ ඊර්ෂ්‍යා සහගත හැරීමද ඇස්වහ ඇතිවීමේදී එක්වෙයි යනුවෙන් සඳහන් වෙයි. මෙය ඉමාම් ඉබ්නු හපර් (රහ්මතුල්ලාහි අලෙයිහි) සත්‍ය හදීස් යැයි ප්‍රකාශ කර ඇති අතර මෙය තහවුරු කරන වෙනත් හදීස් ද ඇත. එකක් ගැන පුදුම විමට හෝ එය වර්ණනා කිරීමට ඇසෙන් බැලීමට සිදුවන නිසා එයට ඇස්වහ යන වදන භාවිතා වෙයි. ඇසෙන්ම එවැනි ආපදාවක් සිදුවන නිසාම නොවේ. අන්ධයෙකුගෙන් ද එවැනි ආපදාවන් සිදුවිය හැක.

² හුනියම:- හුනියම යනු සමහර මන්ත්‍ර ප්‍රකාරයට හෝ සමහර ගැට ගැසීමේ ආදියෙන් කරන්නකි. එය කරනු ලබන්නාගේ ශරීරය මත ස හා බුද්ධිය ආදියෙන් එකකට කෙලින්ම බලපායි. හුනියම සත්‍යයකි. එය මායාවක් නොවේ. ජීවිත භානිය රෝගාතුර වීම³ අඹු සැමියන් අතර ලිංගික ඇසුර අපහසුවීම හෝ ඔවුන්ගේ හේදයක් ඇතිවීම ආදිය මෙයින් සිදුවෙයි. හුනියම් කිරීමේදී දේව ආදේශය ප්‍රතික්ෂේපය වැනි ක්‍රියාවන් ද මහා පාපයන් ලෙස ගණන් ගන්නා ක්‍රියාවන් ද සිදුවේ.

³ නබි තුමාණෝ පහත සඳහන් පරිදි කිහි⁴ නුඔලා අසතිපවලදී කරන ප්‍රතිකාරවලින් වැදගත් වන්නේ ලේ ඇද පිට කිරීමය⁵ (මෙය රුධිර ගමන වැඩි කිරීමට කරන ප්‍රතිකාරයකි) මෙම ප්‍රතිකාරය මගින් අල්ලාත් ශරීර අවයව සම්බන්ධ විවිධ රෝග ද පිළිකා හුනියම හා ඇස්වහ නිසා ඇතිවන රෝගාදියද නැතිකර සුවය ලබා දෙන්නේය⁶ නිදර්ශනයක් වශයෙන් වූ බොහෝ සත්‍ය සිදුවීම් මෙයට සාක්ෂි වශයෙන් ඇත.

මැතිරීමට අවශ්‍ය කොන්දේසි:-

- 1¹ අල්ලාහ්ගේ ශුද්ධනාමයෙන් හා ඔහුගේ ගුණාත්මක භාවය ප්‍රකාශ කර මැතිරීම²
- 2² අරාබි ඛසීන් හෝ තේරුම් ගත හැකි වෙනත් භාෂාවකින් වීම³ මතුරන වැකිවලින් පමණක් සුවය නොලැබෙන බවත් සුවය ලබා දෙනුයේ අල්ලාහ් පමණක් බවත් ස්ථිර වශයෙන්ම විශ්වාස කිරීම⁴

(මතුරන්නාට) ජප කරන්නාට අවශ්‍ය කොන්දේසි:- 1¹ ඔහු මුස්ලිම් වරයෙකු හා යහපත් දේව බිය ඇත්තෙකු වීම අවශ්‍යය² ඔහු කොතරම් දුරට දේව බිය ඇත්තෙකු වන්නේ ද එතරමට ඔහුගේ මන්තරයේ ඵල අත්වෙයි³ මතුරන විට සැබෑ මනසකින් යුතුව මනසත් දිවත් අල්ලාහ් වෙතට යොමුවීම කෙනෙකු තමන් තමන්ටම මතුරා බැලීම ඉතා වැදගත්ය⁴ මන්ද වෙන කෙනෙකුගේ මැතිරීමේදී ඔහුගේ සිත අන් අතකට යොමු විය හැකි⁵ එපමණක් නොව කෙනෙකුගේ අවශ්‍යතාව හා ඔහුගේ යථාර්ථය ඔහු විසින්ම දැන ගන්නා තරමට තව කෙනෙක් වටහා ගැනීම අසීරුය⁶ අනතුරු දායක තත්වයක සිට කැඳවන්නාට සවන් දී පිළිතුරු සපයන බව අල්ලාහ් පොරොන්දු වෙයි⁷

මතුරනු ලබන්නා(ආතුරයාට) අවශ්‍ය කොන්දේසි:-

- 1¹ යහපත් මු:මින් වරයෙකුව ඔහු ඉදිම සතුටු දායකය² විශ්වාසයේ තරමට ප්‍රතිඵල අත්වෙයි³ සර්ව බලධාරී අල්ලාහ් මෙසේ කියයි⁴ **විශ්වාසවන්තයින්ට සුවය ලබා ගත හැකි ලෙස ද දයාවක් ලෙස ද ඇති දෑ අපි අල්-කුර්ආනයෙන් පහළ කර ඇත්තෙමු⁵ අක්‍රමිකතා කරන්නාවූන්ට මෙය පාඩුවක්ම මිස (වෙනත් දෙයක්) වැඩි නොකරන්නේය⁶**
- 2² තමාට සුවය ලබා දෙනමෙන් අල්ලාහ්ගෙන් සැබෑ සිතෙන් ආයාචනා කර සරණ පැහිම⁷
- 3³ සුවය ලැබිය යුතු යැයි ඉක්මන් නොවිය යුතුය⁸ මන්ද මැතිරීම යනු ප්‍රාර්ථනාවයි⁹ ප්‍රාර්ථනය අනුමත විය යුතු යැයි ඉක්මන් වන විට සමහර විට එය අනුමත නොවී යා හැකි නබි (සල්ලල්ලාහු අලෙයිති වසල්ලම්) තුමාණෝ පහත සඳහන් පරිදි කිත් **නුඹලාගෙන් කෙනෙක් මා ප්‍රාර්ථනා කළත් අනුමත නොවූයේ යැයි පවසා ඉක්මන් නොවී සිටින තාක් ඔහුගේ ප්‍රාර්ථනාව අනුමත වීමට ඉඩ ඇත¹⁰** (ඔහාර් මුසලිම්)

මතුරා බලන ක්‍රම බොහෝ ඇත:- 1¹ කුමක් හෝ මතුරා මදක් කෙළත් සමග පිඹීම

- 2² පිඹීමෙන් තොරව මැතිරීම³ ඇඟිල්ලේ කෙළ තවරා එම ඇඟිල්ල තබා එයින් කැක්කුම ඇති තැන පිරි මැදීම⁴ කැක්කුම ඇති තැන පිරිමදින ගමන් මැතිරීම⁵

රෝගියෙකුට මතුරා බැලිය හැකි අල්-කුර්ආන් වැකි හා නබිවදුන් :- සුරා ෆාතිහා ආයතූල් කුරුමි¹ සුරා බකරාවේ අවසන් වැකි දෙක² අල් කාෆිරින්³ අල් ෆලක්⁴ අන්නාස් යන සුරාවන්ය⁵

﴿ اللَّهُ لَا إِلَهَ إِلَّا هُوَ الْحَيُّ الْقَيُّومُ لَا تَأْخُذُهُ سِنَّةٌ وَلَا نَوْمٌ لَهُ مَا فِي السَّمَوَاتِ وَمَا فِي الْأَرْضِ مَنْ ذَا الَّذِي يَشْفَعُ عِنْدَهُ إِلَّا بِإِذْنِهِ يَعْلَمُ مَا بَيْنَ أَيْدِيهِمْ وَمَا خَلْفَهُمْ وَلَا يُحِيطُونَ بِشَيْءٍ مِنْ عِلْمِهِ إِلَّا بِمَا شَاءَ وَسِعَ كُرْسِيُّهُ السَّمَوَاتِ وَالْأَرْضَ وَلَا يَئُودُهُ حِفْظُهُمَا وَهُوَ الْعَلِيُّ الْعَظِيمُ ﴾¹

﴿ أَمِنَ الرَّسُولُ بِمَا أُنزِلَ إِلَيْهِ مِنْ رَبِّهِ وَالْمُؤْمِنُونَ كُلٌّ آمَنَ بِاللَّهِ وَمَلَكَيْهِ وَكُتُبِهِ وَرُسُلِهِ لَا يَفِرُّونَ مِنْ رُسُلِهِ وَقَالُوا سَمِعْنَا وَأَطَعْنَا غُفْرَانَكَ رَبَّنَا وَإِلَيْكَ الْمَصِيرُ ﴾² ﴿ لَا يُكَلِّفُ اللَّهُ نَفْسًا إِلَّا وُسْعَهَا لَهَا مَا كَسَبَتْ وَعَلَيْهَا مَا اكْتَسَبَتْ رَبَّنَا لَا تُؤَاخِذْنَا إِنْ نَسِينَا أَوْ أَخْطَأْنَا رَبَّنَا وَلَا تَحْمِلْ عَلَيْنَا إَصْرًا كَمَا حَمَلْتَهُ عَلَى الَّذِينَ مِنْ قَبْلِنَا رَبَّنَا وَلَا تُحَمِّلْنَا مَا لِطَافَةِ نَابِيهِمْ وَأَعْفُوبًا وَرَحِيمًا ﴾³ ﴿ فَسَيَكْفِيكَهُمُ اللَّهُ وَهُوَ السَّمِيعُ الْعَلِيمُ ﴾⁴

﴿ يَنْفَعُونَا أَوْ يَضُرُّونَا أَوْ يَكْفُرُونَ بِاللَّهِ وَإِنَّمَا هِيَ إِفْكٌ مِنْهُمْ وَهُمْ لَكَ عَدَابٌ أَلِيمٌ ﴾⁵

﴿ وَنَزَّلْنَا مِنَ الْقُرْآنِ مَا هُوَ شِفَاءٌ وَرَحْمَةٌ لِلْمُؤْمِنِينَ وَلَا يَزِيدُ الظَّالِمِينَ إِلَّا خَسَارًا ﴾⁶

﴿ وَإِذَا مَرَضْتَ فَهُوَ يَشْفِيكَ ﴾¹ ﴿ أَمْ يَحْسُدُونَ النَّاسَ عَلَى مَا آتَاهُمُ اللَّهُ مِنْ فَضْلِهِ ﴾²

1 (ෆසයක් ෆි කුහුල්ලාහු වහුස් සම්පල් අලිම)
 2 (යා කවිමුනා අපිචු දා ඉයල්ලාහි වආමනු බිති යග්ෆිර්ලකුම් මින් දනුබකුම් වසුපිර්කුම් මින් අදාබින් අලිම)
 3 (වනු නස්සිලු මනල් කුර්ආනි මා හුව මිෆාඋන් වරස්මතුන් ලිල් මු:මිනින් වලා යසිදල්ලාලිමින් ඉල්ලා කසාරා)



﴿ قُلْ هُوَ لِلذَّيْبِ ءَأَمِنُوا هُدًى وَشِفَاءً ﴾⁴ ﴿ وَيَشْفِ صُدُورَ قَوْمٍ مُّؤْمِنِينَ ﴾³
 ﴿ فَأَرْجِعِ الْبَصَرَ هَلْ تَرَى مِنْ فُطُورٍ ﴾⁵ ﴿ لَوْ أَنزَلْنَا هَذَا الْقُرْءَانَ عَلَى جَبَلٍ لَّرَأَيْتَهُ خَشِيعًا مُّصَدَّدًا مِّنْ حَشِيئَةِ اللَّهِ ﴾⁶
 ﴿ وَإِن يَكَادُ الَّذِينَ كَفَرُوا لَيُزْلِقُونَكَ بِأَبْصَرِهِمْ لَمَّا سَمِعُوا الذِّكْرَ وَيَقُولُونَ إِنَّهُ لَمَنْجُونٌ ﴾⁷
 ﴿ وَأَوْحَيْنَا إِلَىٰ مُوسَىٰ أَنِ أَلْقِ عَصَاكَ فَإِذَا هِيَ تَلْقَفُ مَا يَأْفِكُونَ ﴾⁸ ﴿ فَوَقَعَ الْحَقُّ وَبَطَلَ مَا كَانُوا يَعْمَلُونَ ﴾⁹ ﴿ فَعَلِبُوا هُنَالِكَ وَانْقَلَبُوا صَبْرِينَ ﴾¹⁰
 ﴿ قَالُوا يَا مُوسَىٰ إِنَّمَا أَن تَلْقَىٰ وَإِمَّا أَن نَّكُونَ أَوَّلَ مَنْ أَلْقَىٰ ﴾¹¹ ﴿ قَالَ بَلْ أَلْقَوْنَا إِذَا جَاءَهُمْ وَعَصِيهِمْ فَجَعَلْنَا مِنْهَا نَسْتًا لِّمَنْ شَاءَ فَوَجَّسَ فِي نَفْسِهِ خَيْفَةَ مُوسَىٰ ﴾¹² ﴿ فَلَمَّا لَا تَخَفْ إِنَّا كُنَّا لَا نَخَفُ مِنْكَ أَنْتَ الْأَعْلَىٰ ﴾¹³ ﴿ وَالْقِيَامَةَ فِي يَمِينِكَ نَلْقَفُ مَا صَنَعُوا إِنَّمَا صَنَعُوا كِبْدٌ سِحْرٌ وَلَا يُفْلِحُ السَّاحِرُ حَيْثُ أَتَىٰ ﴾¹⁴
 ﴿ ثُمَّ أَنْزَلَ اللَّهُ سَكِينَتَهُ عَلَىٰ رَسُولِهِ وَعَلَىٰ الْمُؤْمِنِينَ ﴾¹⁵ ﴿ فَأَنْزَلَ اللَّهُ سَكِينَتَهُ عَلَيْهِ وَأَيَّدَهُ بِجُودٍ لَّمْ تَرَوْهَا ﴾¹⁶
 ﴿ فَأَنْزَلَ اللَّهُ سَكِينَتَهُ عَلَىٰ رَسُولِهِ وَعَلَىٰ الْمُؤْمِنِينَ وَأَلْزَمَهُمْ كَلِمَةَ التَّقْوَىٰ ﴾¹⁷
 ﴿ لَقَدْ رَضِيَ اللَّهُ عَنِ الْمُؤْمِنِينَ إِذْ يُبَايِعُونَكَ تَحْتَ الشَّجَرَةِ فَعَلِمَ مَا فِي قُلُوبِهِمْ فَأَنْزَلَ السَّكِينَةَ عَلَيْهِمْ وَأَثَبَهُمْ فَتْحًا قَرِيبًا ﴾¹⁸
 ﴿ هُوَ الَّذِي أَنْزَلَ السَّكِينَةَ فِي قُلُوبِ الْمُؤْمِنِينَ لِيَرُدَّادُوا إِيمَانًا مَّعَ إِيمَانِهِمْ ﴾¹⁹

හදිස්වලින් ප්‍රකාශිත ජවාව:-

(අස් අල්ලලාහල් අලිම රබිබල් අර්මිල් අලිම් අන් යෂරික) 7 වරක් (අර්ථය - ගෞරවනීය අර්ථන රකෂිතයාණන්වූ අල්ලාහ් වෙත නුඹව සුවපත්කරන මෙන් ඉල්ලමි.
 (උර්දුක බිකලිමාතිල්ලාහිත් තාමිමි මින් කුල්ලි ෂෙයිතානිත් වහාමිමානිත් වමින් කුල්ලි අයිනිත් ලාමිමනිත්) 3 වරක් (අර්ථය:- අල්ලාහ්ගේ පරිපූරණ වදන් මගින් ෂෙයිතාන්ගේ හානියෙන් අනෙකුත් විෂ සතුන් හා ඇස්වහ යනාදියේ හානිවලින්ද නුඹව ආරක්ෂා කරන මෙන් අල්ලාහ්ගෙන් ඉල්ලමි)
 (අල්ලාහුමිම රබිබන්නාසි අද්නිබිල් බ:ස ඉෂරි අන්තෂෂාරි ලා මිතාඅ ඉල්ලා මිතාඋක් මිතාඅන් ලා යුතාදිරු සකමා) 3 වරක් (අර්ථය:- දෙවියනි මිනිසුන්ගේ රක්ෂකයාණනි රෝගය ඉවත් කර සුවකර මන රෝග නිවාරණය ලබා දෙනනා නුඹමය නුඹගේ රෝග නිවාරණය හැර වෙනත් නිවාරණයක් නැත රෝගය අත නොහරින සුවයක් ඇති කරනු මන
 (අල්ලාහුමිමද්නිබි අන්හු හර්ථතා වබර්දහා වවසබහා) 1 වරක් (අර්ථය: දෙවියනි එහි උෂ්ණය ද එහි සිසිල ද එහි දුෂ්කරතාවන් ද ඔහුගෙන් ඉවත් කරනු මන
 (බිස්මිල්ලාහි උර්කික මින්කුල්ලි දා ඉන් ය:දික වමින් ෂරර් කුල්ලි නග්සින් අවි අයනින් හාසිදින් අල්ලාහු යෂරික බිස්මිල්ලාහි උර්කික) 3 වරක් (අර්ථය අල්ලාහ්ගේ නාමයෙන් නුඹට

4 (අම් යත්සුදනන්නාස අලාමා ආතාහුමුල්ලාහු මින් පල්ලිති)
 5 (වද්දා මර්ද්තු ගහුව යස්රිති)
 6 (වයෂරි සුදර කවුමින් මුමිනිත්)
 7 (කුල් හුව ලිල්ලදීන ආමනු හුදන් වමිතාඋන)
 8 (ලවු අන්දල්නා හාදල් කුර්ආන අලා පබලින් ලරඅයිතහ කාසිඅන් මුතසද්දිඅන් මින් කස්යතිල්ලාහ්)
 9 (ගර්පිඉල් බසර හල් තරා මින් හුතර්)
 10 (වඉන් යකාතල්ලදීන කතරු ලයුස්ලකනක බිඅබිසාර්තිමි ලමිමා සමිඋා දිකර වයකලුන ඉන්තහු ලමපනුන්)
 13 (සුමිම අන්දලල්ලාහු සකිනතහ අලා රසුලිති ව අලල් මු:මිනිත්)
 11 (වඅවිහයිනා ඉලා මුසා අන් අල්කි අසාක ගඉදා හිය තල්කහු මා ය:රිකුන්) (ගවකඅල් හකකු වබතල මා කානු ය:මලුන්) (ගඉලිබු හුතාලික වන්කලබු සාහිර්න්)
 12 කාලු යා මුසා ඉමිමා අන් තල්කිය වඉමිමා අන්තකුන අවිවල මන් අල්කා කාල බල් අල්කු ගඉදා හිබාලුහුමි ව ඉසියයුහුමි හුතය්ලු ඉලය්ති මන් සිත්ර්තිමි අන්තහා තස්ආ, ගඅවිපස රි නග්සිති කිත්යනන් මුසා කුල්නා ලාතකර් ඉන්තක අන්තල් අ:ලා වඅල්කි මා රි යමිනික තල්කර් මා සහඋා ඉන්තමා සහඋා කසිදු සාහිර්න් වලා යුත්ලිහුස් සාහිරු හසිසු අතා
 14 (ගඅන්දලල්ලාහු සකිනතහ අලෙයිති වඅය්සදහු බිපුනුදින් ලමි තරවිහා)
 15 ගඅන්දලල්ලාහු සකිනතහ අලා රසුලිති ව අලල් මු:මිනිත් වඅල්සමහුමි කලිමතන් තක්වා)
 16 (ලකද් රලියල්ලාහු අනිල් මු:මිනිත් ඉද් යුබායිඋානක තත්තස් සපරති ගඅලිම මාහි කුලබිතිමි ග අන්දලස් සකිනත අලෙයිමි වඅසාබහුමි ගත්තන් කබරා)
 17 (හුවල්ල දී අන්දලස් සකිනත රි කුලබිල් මු:මිනිත් ලියස්දාද ර්මානන් මඅ ර්මානිතිම)

මතුරම් නුඹට වේදනාව ගෙන දෙන සියලුම රෝගයන්ගෙන් සෑම ජීවිතයෙකුගේම හානිවලින් ද රර්ෂ්‍යා කරුගේ ඇස්වහ හානියෙන්ද අල්ලාහ් නුඹව සුව කරන්නා අල්ලාහ්ගේ නාමයෙන් නුඹට මතුරා බලමි) වේදනාව ඇති තැන අත තබා පහත සඳහන් පරිදි මතුරන්න

(හස්බියල්ලාහු ලා ඉලාහ ඉල්ලාහුඅලෙහි තවක්කල්හු වහුව රබ්බුල් අර්ෂීල් අලිම්) 7 වරක් අර්ථය:- දෙවියනි මට ඔබ ප්‍රමාණවත්ය නැමදුමට සුදුසු දෙවියා ඔහු හැර අන් කිසිවෙක් නොමැත ඔහු මතම විශ්වාසය තැබුවෙමි ඔහු ගෞරවනීය අර්ෂීති රක්ෂිතයායි

(බස්මිල්ලාහ්) තුන්වරක් (අල්ලාහ්ගේ ශුද්ධ නාමයෙන්) (මතුරම්) **(අලාදබ්ඉස්සතිල්ලාහි වකුදුර්තිහි මින් ෂර්ඊමා අපීද් වලහාදිරු)** 7 වරක් (අල්ලාහ්ගේ වටිනාකම මත ද ඔහුගේ ශක්තිය මතද මා දුක්විදින ආපදාවලින් අල්ලාහ්ගෙන් ආරක්ෂාව පතමි)

විශේෂ සටහන් කීපයක්

1 කෙනෙකුගේ ඇස්වහ හේතුකොටගෙන හානියක් සිදුවුවොත් ඔහුගේ මුත්‍රා පානය සුවය ලැබෙන බවටද ඔහු මළහොත් එම ඇස්වහ ඉවත් වෙන බවටද සමහර සාක්ෂි නොමැති ප්‍රවෘත්ති ඇත ඒවා විශ්වාස නොකළ යුතුය

2 ඇස්වහ ඇති නොවීමට සම් වැනි දේවල්වලින් නිමවන ලද යන්ත්‍ර ද මාල වළඬු වැනි දේවල් පැලදීමෙන් ද වැළකිය යුතුය නබි (සල්ලල්ලාහු අලෙයිති වසල්ලම්) තුමාණෝ පහත සඳහන් පරිදි ප්‍රකාශ කළහ යමෙක් යම් දෙයක් එල්ලා ගනී නම් ඔහු එම දේ වෙතම හාර කරනු ලබයි (තිර්මිද්) එහෙත් අල් කුර්ආනගෙහි වැකි ලියවුන සුර එල්ලා ගැනීම පිලිබදව විශතූන් අතර මතභේද පවති කෙසේ වෙතත් එයින් වැළකීම ම වැදගත් වෙයි

3 (තබාර්කල්ලාහ්) (මාෂා අල්ලාහ්) යැයි ලිවීම කඩුව කැත්ත හා ඇස්වැනි දෑ ඇද තැබීම අල්කුර්ආන් පිටපතක් වාහනයේ තබා ගැනීම කුර්ආන් වැකි ලියා නිවසේ එල්ලා තැබීම මෙවැනි ක්‍රියාවන්ගෙන් ඇස්වහ නැතිකළ නොහැක ඒ වෙනුවට මෙවැනි ක්‍රියා තහනම් කළ සුර දැමීම වැනි ක්‍රියාවන්ද එක් වීමට ඉඩ ඇත

4 සමුහයක් එක් වී මැතිරීම නබි ක්‍රමයට පටහැනිය එයින් ලැබෙන ප්‍රතිඵලයද දුර්වල එකක් වන්නේය ශබ්ද පටි හබ්බී නංවා තමන් නොමතුරා සිටීමද මෙසේ මය හබ්බී පටි මගින් මෙවාට සවන් දීමට ද කුසල් ඇත එහෙත් යම් වත්පිලිවෙනකට අධිෂ්ඨානය කිරීම (එය සිතෙන් සිතීම) මෙයින් සිදු නොවේ මතුරන්නා එම සිතුවිල්ලත් සමග මැතිරීම කොන්දේසියයි

5 මතුරා ප්‍රතිකාර කරන විට සුවය ලබන තෙක් නැවත නැවත මැතිරීම සුන්නත් වෙයි එහෙත් එසේ මැතිරීමෙන් රෝගියාට වෙහෙසක් හා දුෂ්කරතාවක් ඇතිවුනේ යැයි හැගෙන්නේ නම් ඔහුව වෙහෙසට පත් නොකර ඔහු එය අඩුකර ගනී එසේ අදාල සාක්ෂි නොමැතිව යම් සංඛයාවක් (වාරගණනයක්) අඩුකර ප්‍රාර්ථනාවන් හා වැකි කියවීම නොසුදුසුය

6 මතුරන අයෙක් කුර්ආන් මගින් කියවා බලා හුනියම් මාර්ග භාවිතා කරන බව දැන ගැනීමට සමහර සළකුණු ඇත එහෙයින් ඔහු ආගමික භක්තියක් ඇති අයෙකු බවට කරන රගපෑම දැන අප නොරැවටිය යුතුය මෙවැනි අය කුර්ආන් වැකි කියවා අපට නොදැනීම හුනියම් වැකි මුමුණන්නට පටන් ගන්නේය තවද අනෙක් අය රවට්ටන අදහසින් යුතුව මස්පිදය සමග සම්බන්ධයක් දක්වයි ඒවගේම අප ඉදිරියේ දික්ර්වලද යෙදෙයි මෙවැනි තත්ත්වයන් දැක අප නොරැවටි සිටිය යුතුය

හුනියම් හා ඇස් බැන්දම් ආදිය කරන්නන් පිලිබද අයගේ සළකුණු :- * තමා ලගට පැමිණෙන රෝගීන්ගෙන් රෝගියාගේ හෝ ඔහුගේ මවගේ නම අසති සැබවින්ම රෝගියාගේ නම දැන සිටීමත් නොදැන සිටීමත් ඔහුගේ රෝගයට ප්‍රතිකාර කිරීමෙහි කිසිදු වෙනසක් ඇති නොකරයි * පින් (භූතයන්ට) කපා බිලිදීමට අවශ්‍ය බව පවසා නියමිත සත්වයෙකු ගෙන එන ලෙස පවසති සමහරවිට උගේ රුධිරය රෝගියාගේ ශරීරයේ ද තවරති * තේරුමක් නොදන්නා සැබවින්ම එයට තේරුමක් ඇත්තේ ම නැති අක්ෂර ස්වරූපයෙන් ලියා දෙති * චතුරශ්‍රාකාර වගුවල සමහර අකුරු හා අංක ලියූ කඩදාසි ලෙඩාට දෙති * අදුරු කාමරයක වෙන කිසිවෙකුගේ සම්බන්ධයක් නොමැතිව තනිකර තබති * නියමිත කාල සීමාවකට ජලය පාවිච්චි නොකළ යුතු යැයි ලෙඩාට අනිවාර්ය කරති * පොළොව හාරා



එහි කුමක් හෝ වලලන මෙන් යමක් දෙති එසේ නැත්නම් කඩදාසි කැබැල්ලක් භාර දී එය පුළුස්සා දුම් අල්ලන මෙන් කියති * කිසිවෙකු නොදන්නා රෝගියාගේ රහස් තොරතුරු ඔහු කීමට පෙර ඔහුගේ ගමේ තොරතුරු ද කියති රෝගියා කෙලින්ම හෝ දුරකථනයෙන් හෝ ලිපි මගින් සම්බන්ධ වූ පමණින් ඔහුගේ රෝග ලක්ෂණ දැන ගනිති

7 භූතයින් මිනිස් සිරුර තුළට ඇතුල් වී ඔහු හා සංකලනය වීම සාර්ථක දෙයක් බව සුන්නන් වල් ජමාදන් අයගේ ප්‍රතිපත්තියයි පහත සඳහන් දේව වැකිය එයට සාක්ෂියක් ලෙස ගත හැක **පොලී කන අය ෂෙයිතාන්ගේ ග්‍රහණය නිසා සිහිසුන්වුවන් බවට ඔහු කවරෙකුට පත් කරන්නේ ද එවැනි අය නැගීටින්නා සේ මිස (පරලොවදී නොනැගීටින්නෝය)**

අල්-කුර්ආන් විවරණ විශතූන් හැමදෙනෙකුම මෙම වැකියේ එන අල්-මස්සු යන වදන භූතයින්ගේ ග්‍රහණය නිසා කෙනෙකුට ඇතිවන උමතුව වැනි තත්වයට සඳහන් කරන්නේ යැයි ඒකමතිකව තීරණය කරති

සමජනය :- හුනියම් කියා යමක් ඇත. එහි යථාර්තය අනුමානය. අල්ලාහ් මෙසේ පැවසීය : **ඔවුන්ගේ හුනියම නිසා ඒවා ගිලගන්නා සේ ඔවුන්ට පෙනේ.** එයින් හානියක් වන බව කුර්ආන් හදිස් මගින් දැනගත හැක. එය මහා පාපයකි. රසූල් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ පැවසුවේය. **විනාශයට පත්කරන ක්‍රියා හතකින් නුඔලා වැළැක් ගිටිනු.** ඒවා කුමක්දැයි සභාබවරු ප්‍රශ්න කළහ. එවිට රසූල් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ **අල්ලාහ්ට ආදේශ කිරීම හුනියම් කිරීමැයි** පිළිතුරු දුන්හ (බුහාර් මුස්ලිම්) තවද අල්ලාහු තආලාගේ වාක්‍යය වන **කවරෙකු එය මල දී ගන්නේ ද, ඔවුන්ට පරලොවේ කුසිදු කොටසක් හිමි නොවන බව ස්තීර වශයෙන් ඔවුන් දැන සිටින්නෝය.** මෙය වර් දෙකකි. **(අ)** ගැටවලට පිඹීම හා මන්ත්‍ර කිරීම තුළින් හුනියම කරනු ලබන්නාහට අයහපතක් ඇති කිරීම සඳහා. හුනියම කරන්නා ෂෙතාන්ගෙන් උදව් පතයි. **(ආ)** හුනියම කරනු ලබන්නාගේ ශරීරයේ, නුවනේ, සිතුවල්ලේ හා ආශාවේ ප්‍රතික්‍රියා ඇති කරන සමහර ඔෞෂධයන්, ඒ තුළින් හුනියම මාරුවේ, මගහැරේ නැතහොත් වනාශ වේ යනාදියත් කියා හුනියම කරනු ලැබූ තැනැත්තා වශවාසයට ලක් කිරීම. මෙහිදී ප්‍රථම වර්ගය ඡීර්ක් ය. මන්ද හුනියම කරන්නා අල්ලාහු තආලාව ප්‍රතික්ෂේප කරන තුරු ෂෙතාන් ඔහුට උදව් නොකරයි. තවද මෙය කුසලයන් විනාශයට පත් කරන මහා පාපයකි. සෑම දෙයක්ම අල්ලාහු තආලාගේ තීරණය අනුවම සිදු වේ.

ප්‍රාර්ථනා කිරීම

මවනු ලැබූ සියල්ලෝම දෙවියන්ගේ අවශ්‍යතාව ඇත්තෝය ඵහෙන් සර්ව බලධාරී අල්ලාහ් තම ගැන්තාගෙන් කිසිදු අවශ්‍යතාවක් නොමැති කෙනෙකි නුඹලා මාව අමතා ප්‍රාර්ථනා කරනු නියත වශයෙන්ම මම නුඹලාගේ ප්‍රාර්ථනයට පිලිතුරු දෙමිසි අල්ලා ශුද්ධ කුර්ආනයේ ප්‍රකාශ කරයි **නියත වශයෙන්ම මාව අමතා මා වෙත ප්‍රාර්ථනා කර නැමදමි ඉටු කිරීම අතහැර සිටින්නවුන් නින්දිතයින් වී නිරයට ඇතුල් වන්නේය** තවද නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලමි) තුමාණෝ **කවරෙකු හෝ අල්ලාහ්ගෙන් නොඉල්ලයිනමි ඔහු කෙරෙහි අල්ලාහ් කොපවන්නේයැයි** කිත් මෙපමණක් නොව අල්ලාහ් තමාගේ ගැන්තන් තමන්ගේ අවශ්‍යතා ඔහුගෙන් ඉල්ලනවිට අල්ලාහ් සතුටු වෙයි අවශ්‍යතාවක් ගැන නැවත නැවත ප්‍රාර්ථනා කරන්නන්ට අල්ලාහ් ප්‍රිය කරයි තවද ඔවුන්ව ඔහු තමාට සමීප කර ගනී නබි මිතුරන් මෙම සත්‍යය අවබෝධ කර ගෙන සිටියහ ඒ නිසාම ඔවුහු තම අවශ්‍යතාව ලොකු වුවත් කුඩා වුවත් එය අල්ලාහ්ගෙන් අසති ඒ වගේම ඔහුගේ මැවීමේ ඉදිරියේ ඔවුන්ගේ අවශ්‍යතා ඉදිරිපත් කළේ නැත **මගේ ගැන්තන් මා ගැන ඇසුවහොත් මම නියත වශයෙන්ම සමීපව සිටිමිසි පවසති** යන වැකියට අනුව ඔවුන් අල්ලාහ් කෙරෙහි ඇති කරගත් සමීඛන්ධයන් ඔහුටත් ඔවුන්ටත් අතර සමීඛන්ධයන් මෙයට හේතුවිය

ප්‍රාර්ථනයට අල්ලාහ් වෙත වැදගත් තැනක් ඇත එය අල්ලාහ් වෙත ඉතා ගෞරවාන්විත හා අගය ඇති ක්‍රියාවකි සමහර විට එය ඔහුගේ සැලැස්ම වෙනස් කිරීමට ද හේතු වන්නේය පිලිගැනීමට හේතුවිය හැකි කරුණු ඇති අතර බාධා නැති වුවහොත් නිසැකවම මුස්ලිම්වරයෙකුගේ ප්‍රාර්ථනයට එක් කළ අයෙකුට ලැබෙන්නේමය **මුස්ලිම් වරයෙක් පාපක්‍රීයාවක් ගැන හෝ ලේ නැකමක් බිඳ ගැනීම ගැන හෝ නොවන දෙයක් ප්‍රාර්ථනා කරන්නේ නමි අල්ලාහ් කරුණු තුනකින් එකක් ඔහුට ලබා දෙන්නේය එක්කෝ ඔහුගේ ප්‍රාර්ථනාව මෙලොවදීම ඉටු කරයි නැතිනමි එම ප්‍රාර්ථනයේ කුසල් රැස්කර තබාගෙන පරලොව දී යහපත් විපාක ලෙස පිලිගන්වයි එසේත් නැතිනමි ඔහුගේ ප්‍රාර්ථනය වෙනුවට (ඔහුට සිදුවීමට තිබුණ) විපත්තියක් ඉවත් කරයි මෙයට සවන් දුන් නබි මිතුරෝ එසේ නමි අපි අධිකව ප්‍රාර්ථනා කරමුයි කිත් එවිට නබි තුමාණෝ අල්ලාහ් ලග (දීමට) ඉතා අධිකව ඇතැයි කිත්** (අහ්මද් දුදුමුල)

ප්‍රාර්ථනා දෙවැදෑරුමි වෙයි 1 වත්පිලිවෙත් ස්වභාවයේ ඇත උපවාසය සලාතය වැනි දෑ 2 අවශ්‍යතාව අරමුණු කර ගෙන ප්‍රාර්ථනයක් ලෙස ම ඉල්ලීම

කුමක් කිරීම වැදගත් දැයි යන ක්‍රියාවන් අතර වර්ගීකරණය කුර්ආනය කියවීම දික්ර කිරීම ප්‍රාර්ථනා කිරීම යන දෑ වලින් වඩාත් වැදගත් වන්නේ කුමක්දැයි අප සලකා බැලීමේදී කුර්ආනය කියවීම වඩාත් උචිතය රළුගට දික්ර කිරීම ප්‍රාර්ථනා කිරීම යනාදියයි ඵහෙන් සමහර අවස්ථාවල මෙම වර්ගීකරණයෙහි වෙනස්කම් ඇතිවිය හැක මන්ද අරභා පිටියේදී රැස්වන්නන් එදා එම ස්ථානයේ දී කුර්ආනය කියවීමට වඩා ප්‍රාර්ථනා කිරීම වැදගත්ය තවද පස්වේල සලාතයන්හි පහත සඳහන් දික්ර කිරීම කුර්ආනය කියවීමට වඩා වැදගත්ය

ප්‍රාර්ථනා පිළි ගැනීමට අදාල හේතූන්:- මේවායින් එලිපිට හා අභ්‍යන්තර (පෞද්ගලික) යැයි දෙකක් ඇත

1 එලිපිට ඉටුවිය යුතු කරුණු:- සලාතය ඉටු කිරීම දන්දීම ආදී යහපත් ක්‍රියා ඉටු කිරීමෙන් පසු ප්‍රාර්ථනා කිරීම ප්‍රාර්ථනා කරන විට පහත සඳහන් විනය හා ඒවා ඉදිරිපත් කළයුතු ක්‍රියා දාමයන් ගැන ද සැලකිලිමත් විය යුතුය කිබලාවට මුහුණ ලා සිටීම දැන් එසවීම අල්ලාහ්ට ප්‍රශංසා කිරීම නබිතුමන්ට ආරම්භයේත් මධ්‍යයේත් අවසානයේත් සලාතාත් කීම තම පාපයන් පිලිගැනීම අල්ලාහ් ලබාදුන් දායාදයන්ට ස්තූති කිරීම යනාදියයි ආරම්භයේ අල්ලාහ්ට ප්‍රශංසා කරමින් අප කරන ප්‍රාර්ථනයට අදාල ඔහුගේ ශුද්ධ නාමයන් හා ගුණාත්මක භාවයන් ඉදිරිපත් කළ යුතුය ස්වර්ගය අසන විට ඔහුගේ දයාව මාර්ගයෙන් ඉල්ලිය යුතුය අසාධාරණකාරයෙකුට විරුද්ධව දුආ ප්‍රාර්ථනා කරන විට දයාවන්ත හා පිහිටවන්නා වැනි ගුණයන් සිහිපත් කළ යුතුය

තවද නබිවදන්හි ප්‍රාර්ථනා පිලිගැනෙව් යැයි නියම කර ඇති සමහර වේලාවන් ප්‍රයෝජනයට ගැනීමත් විවෘත හේතුවලින් සමහරක් වේ ඒවා බොහොමයක් ඇත සෑම දවසකම අල්ලාහ් පහළ අභසට බසින රාත්‍රියේ තුන්වන ජාමය වු අවසන් කාලය (සහර් කරන කාලය) අදාත් හා



ඉකාමත් අතර වේලාව වුවද කළ පසුව සප්ඨා කරන විට අත්තනිස්සාත්ති සලාම් දීමට පෙර සලාතය අවසානයේදී කුකුළන් හඬලබන විට ගමන් කරන විට ආදිය එයින් සමහරෙකි තවද අසාධාරණයට ලක්වුවකුගේ ප්‍රාර්ථනාව දෙමව්පියන් දරුවන් වෙනුවෙන් කරන ප්‍රාර්ථනාව තම සහෝදරයා නැති අවස්ථාවක ඔහු වෙනුවෙන් කරන ප්‍රාර්ථනාව සතුරා සමග සටනේ යෙදී සිටියදී කරන ප්‍රාර්ථනාව අනුමත වීමට ඉතාමත් ඵලදායී අවස්ථාවන් වෙයි මෙයට අමතරව සතියේ පුමුආ දවස එදින අවසන් භාගය මාසවලින් රම්ලාන් මස ද (විශේෂයෙන් සහර් කරන හා උපවාසයෙන් මිදෙන වේලාව) ලෙයිලතුල් කද්ද් රාත්‍රිය අරඟා දවසේ කරන පැතුම් මස්ජිද් වලද කාබාවේ හජ්රැල් අස්වද් ගල හා කාබා දොරටුව අතර මුස්තසම් නමැති ස්ථානයේ දී මකාමු ඉබ්‍රාහිම් ස්ථානයේ සඟා මර්වා කද මත සිටියදී හජ් සමයේ අරඟා මිනා මුස්තලිඟා ආදී ස්ථානවල දී සම් සම් පලය පානය කරන විට ද මෙසේ විශේෂ ස්ථානවල හා අවස්ථාවල කරන ප්‍රාර්ථනා අනුමත වීමට ඉඩ ඇත

2 අභ්‍යන්තර (පොද්ගලික) හේතු සමහරක්:- ප්‍රාර්ථනා කරන්න පෙර සැබෑම තව්බාව කර ගැනීම නිසියාකාර නොවන අසාධාරණ ලෙස ලබාගත් භාණ්ඩ ඒවායේ අයිති කරුවන්ට භාරදීම ආහාර පාන ඇදුම් හා නිවෙස් හලාල් බවට පත් කර ගැනීම යහපත් ක්‍රියා අධිකව කිරීම තවද ප්‍රාර්ථනා කරන විට හදවතින් පසුතැවිලි වෙමින් ඉල්ලා සිටීම අල්ලාහ් මත විශ්වාසය තබා ඔහු වෙතම අභය සොයා සියළු කටයුතු ඔහුටම භාර කර ප්‍රාර්ථනාව පිලිගැනේ වී යැයි ස්ථාවරව ආයාචනාත්මකව නැවත නැවත ඇසිය යුතුය

ප්‍රාර්ථනාව පිලිගැනීමට බාධක වන කරුණු:- සමහරවිට කෙනෙකු ප්‍රාර්ථනා කර එය පිලිනොගෙන හෝ ඉටුවීම ප්‍රමාද වී යාමට ඉඩ ඇත එයට විවිධ හේතූන් ඇත ඉන් සමහරක් පහත සඳහන් වෙයි

- * අල්ලාහ් සමග සෙසු අය ව ද එක් කරමින් අවශ්‍යතා ඉල්ලීම
- * ප්‍රාර්ථනාවෙහි අනවශ්‍ය විග්‍රහයන් කීම (උදා:- නිරයෙන් ආරක්‍ෂාව පැතිමෙන් ප්‍රමාණවත් නොවී එහි උෂ්ණය අදුර හා දෂ්කරතා යැයි විස්තර කිරීම)
- * මුස්ලිම් වරයෙකු තමාට හෝ අනුන්ට හෝ වීරුද්ධව අසාධාරණව ප්‍රාර්ථනා කිරීම පාපයක් හෝ ඥාතිත්වය බිඳීමක් ගැන ඉල්ලීම හා තම අවශ්‍යතාව අල්ලාහ් මනාප නම් දෙන ලෙස ඉල්ලීම (උදා:- යා අල්ලාහ් නුඹට මනාප නම් ක්ෂමාව දෙනු මැනැයි කීම)
- * ප්‍රාර්ථනය ඉටු විය යුතු බවට ඉක්මන් වීම
- * ප්‍රාර්ථනයෙහි සිත නොයොදවා වෙනත් සිතුවිල්ලක් ඇතුළු ප්‍රාර්ථනා කිරීම තවද අල්ලාහ් ඉදිරියේ චිත්‍ය ගරුක නොවී ප්‍රාර්ථනා කරන පුද්ගලයකු දුටු නබිතුමාණෝ මොහු ඉක්මන් විය යැයි කිහි මෙම සහාබ්වරයාට හෝ වෙනත් අයෙකුට නබි මාණෝ මෙසේ කිහි නුඹලාගෙන් අයෙකු සලාතයේ යෙදෙනු විට පළමුව අල්ලාහ්ට ප්‍රශංසා කර ඉන්පසු නබි මත සලවාත් කීමෙන් අනතුරුව තමාට මනාප දෙයක් ප්‍රාර්ථනා කළ යුතුය
- * වෙනස් කළ නොහැකි බවට අල්ලාහ් තීන්දු කළ දෙයක් ගැන ඉල්ලීම (මෙලොව සදාකල් ජීවත් වීමට අසන්නාක් මෙන්)
- * ප්‍රාර්ථනාවෙහි අලංකාර වදන් යොදා අසිරුවෙන් වෙහෙසට පත්වීම අල්ලාහ් මෙසේ කියයි නුඹලාගේ දෙවියන්ට නිහතමානිව ද (පහත් හඬක්) සෙමෙන් (ප්‍රාර්ථනා කර) අමතනු නියත වශයෙන්ම ඔහු සීමාව ඉක්මවන්නන්ට ප්‍රිය නොකරයි ඉබ්‍රාහිම් අබ්‍රාහිම් (රලියල්ලාහු අන්හුතුමා මෙසේ පවසයි ප්‍රාර්ථනා කරන විට කලබලකාරීත්වය නුඹ අත් හරින්න මන්ද නබිතුමා හා මිතුරන් එයින් වැළකී ප්‍රාර්ථනා කරනු මම දුටිමි (බුහාරි)
- * ප්‍රමාණයට වඩා හඬ වැඩි කිරීම අල්ලාහ් මෙසේ පවසයි (නබිවරයාණනි)නුඹ නුඹේ ප්‍රාර්ථනයෙහි සීමාව ඉක්මවා හඬ නැඟීමද එය ඉතා පහත්ව හඬ නැඟීමද නොකරන්න මේ දෙක අතර මධ්‍යස්ථ හඬක් නුඹ තෝරා ගන්න මෙම වැකිය ගැන අදහස් දැක්වූ ආයිෂා (රලියල්ලාහු අන්හා) තුමිය මෙය ප්‍රාර්ථනා කිරීම සම්බන්ධයෙන් පහළ වූ බව කීවාය

ප්‍රාර්ථනා කරන්නා පහත සඳහන් පරිදි එය අනුපිලිවෙලට පෙල ගස්වා ගැනීම සතුටුදායකය

- (අ) අල්ලාහ්ට ප්‍රශංසා කිරීම
- (ආ) නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ට සලවාත් කීම
- (ඇ) පාපය පිලිගෙන තව්බා කිරීම
- (ඈ) අල්ලාහ්ගේ දයාවට ස්තූති කිරීම
- (ඉ) තමාගේ අවශ්‍යතා ඉදිරිපත් කර ඉල්ලීම

(මෙහිදී අර්ථවත්ව විවිධ කරුණු අන්තර්ගත කෙටි වූ ප්‍රාර්ථනාවන් ද නබි තුමාණන් හා මුල් කාලයේ යහපත් ගැත්තන් කළ සාධක සහිත ප්‍රාර්ථනා තෝරා ගෙන ඒවාද කියවිය හැක) අවසානයේ සලවාත් සමග ප්‍රාර්ථනය නිමා කළ යුතුය

පාඩම් කරගත යුතු වැදගත් ප්‍රාර්ථනාවන් කීපයක්

දුආව පවසන අවස්ථාවන්	නබි (සල්) තුමාණන් පැවසූ දුආවන් හා එහි අරුතයන්
නිදාගැනීමට පෙර හා පසුව	නින්දට පෙර:- බිස්මිකල්ලාහුමිම අමුතු ව අත්යා (යා අල්ලාහ් නුඹේ නාමයෙන් මරණයට පත්වෙමි තවද ප්‍රාණය ලබමි. නැහිට්ට වහා :- අල්හමිදු ලිල්ලාහිල්ලේ අත්යානා බැද මා අමාතනා ව ඉලෙහින් නුඹුර් (මාව නිදාගන්න සලස්වා ඇහැරවන ලද අල්ලාහ්ටම සියලු ප්‍රශංසා නැවත නැගිටවනු ලැබ රැස්කරනු ලබන්නේ ඔහු වෙතටමය.
නින්දේදී හිගැස්සී නැහිට්ටොත්	<i>අඳුද බි කලිමාහිල්ලාහින් නාමිමාහි මින් ගලබිති වඉකාබිති වමින් ෂර්ර ඉබාදිති වමින් හමනා දිෂසෙයානිති වඅන් යත්ඵරෑන්</i> (අල්ලාහ්ගේ පුර්ව වදන්වලින් ඔහුගේ කෝපයෙන් හා දඬුවමෙන් ආරක්ෂාව පතමි තවද ඔහුගේ ගැන්වන්ගේ හානි හා ෂෙතාන් වරුන්ගේ හොල්මන් කිරිමි තවද (ෂෙතාන්) මා වෙත සමීප වීම පිලිබදව ආරක්ෂාව පතමි
නිදාගත් තැනැත්තා සිහින දුටුවහොත්	නුඹලාගෙන් කෙනෙක් සතුවදායක සිහිනයක් දුටහොත් එය අල්ලාහ්ගෙන් පහළ වුවකි එහෙයින් ඒ ගැන අල්ලාහ්ට ප්‍රශංසා කර ඒ සිහිනය සෙසු අයට කියන්න අසතුවදායක සිහිනයක් දුටහොත් එය ෂෙයිතාන් වෙතින් ආ එකකි එයින් විය හැකි හානියෙන් (අල්ලාහ්ගෙන්) ආරක්ෂාව පතන්න තවද එය කිසිවෙකුට නොකියන්න එසේ කළ විට ඔහුට එයින් හානියක් නොවෙයි
නිවසෙන් බැහැරව යාම	<i>අල්ලාහුමිම ඉන්නි අ උදුබික අන් අලිල්ල අවි උලල්ල අවි අදිල්ල අවි උදල්ල අවි අල්ලිම අවි උල්ලම අවි අජ්හල අවි යුජ්හල අලය්ය</i> (යා අල්ලාහ් මා මුලාවීම මා මුලා කිරීම වැරදීම වරදට ලක්වීම කිසිවෙකුට අසාධාරණය කිරීම මට යමෙක් අසාධාරණය කිරීම මා නුගත් වීම හා නුගත් ලෙස කටයුතු කරවීම ආදි සියල්ලෙන් නුඹෙන් ආරක්ෂාව පතමි)
මස්පිදයට ඇතුල් වීම	දකුණු පාදය ඉදිරියට තබා මෙම දුආ- ප්‍රාර්ථනා කරන්න <i>බිස්මිල්ලාහ් වස්සලාමු අලා රසුලිල්ලාහ් අල්ලාහුමිමගිර්ලි තුනුබි වර්තන්ලි අබිවාබ රන්මනික</i> (අල්ලාහ්ගේ නාමයෙහි අල්ලාහ්ගේ දුතයාණන් මත ශාන්තිය අත්වේවා යා අල්ලාහ් මගේ පාපයන්ට ක්ෂමාව දෙනු මැන නුඹේ රන්මත් නැමති දයාවන්හි දොරටු විවෘත කර දෙනු මැන)
මස්පිදයෙන් පිටව යාමේදී	මස්පිදයෙන් පිටව යන අයෙකු වම්පාදය ඉදිරියට තබා පහත සඳහන් පරිදි කියන්න <i>බිස්මිල්ලාහ් වස්සලාමු අලා රසුලිල්ලාහ් අල්ලාමගිර්ලි තුනුබි වර්තන්ලි අබිවාබ ගල්ලික</i> (අල්ලාහ්ගේ නාමයෙහි අල්ලාහ්ගේ දුතයාණන් මත ශාන්තිය අත්වේවා යා අල්ලාහ් මගේ පාපයන්ට ක්ෂමාව දෙනු මැන නුඹේ ගල්ලු නමැති භාග්‍යයන්හි දොරටු විවෘත කර දෙනු මැන)
විවහයකදී සුබ පැහීම	<i>බාරකල්ලාහු ලක වබාරක අලෙයික වජමඅ බයිනකුමා ෆි කයිරින්</i> (අල්ලාහ් නුඹලාට දයාව පහළ කරත්වා නුඹලා මත ඔහුගේ අභිවාද්ධිය පහළ කරත්වා යහපත් ක්‍රියාවල දෙදෙනාවම එක් කරත්වා)
කුකුළා හැඩලිම හෝ බුරුවා කැ ගහන හඬ ඇසුන විට	බුරුවාගේ හඬ නුඹලාට ඇසුන විට ෂෙයිතාන්ගෙන් ආරක්ෂාව අල්ලාහ්ගෙන් පතනු මන්ද උඹ ඉබිද කරණුයේ ෂෙයිතාන්ව දැකීමෙන් පසුය කුකුළා හඬලන හඬ ඇසුනහොත් අල්ලාහ්ගේ දයාව පතනු මන්ද එය හඬලනුයේ මලක්වරුන්ව දුටුවිටය රාත්‍රි කාලයේ බල්ලන් බුරන විටද බුරුවන් හඬ නගන විටද අල්ලාහ්ගේ ආරක්ෂාව පතනු
අල්ලාහ් වෙනුවෙන් නුඹව කෙනෙකු ප්‍රිය කරන බව කී විට	අනස් (රලියල්ලාහු අන්හු) තුමා මෙසේ කියයි තවත් මිනිසෙකු නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලමි) තුමාණන් අසල සිටින විට තවත් මිනිසෙක් එහි පැමිණියේය එවිට ඔහු අල්ලාහ්ගේ දුතයාණන් මම ඔහුව ප්‍රිය කරමියි කිය වහා නබි තුමාණෝ ඒ බව ඔහුට කීවෙහිද?යි ඇසුහ ඔහු නැහැයි පිලිතුරු දුන් විට නබි තුමාණෝ ඔහු වෙතට ගොස් පවසහියි කිත් වහාම මොහු ඔහු වෙත ගොස් මම අල්ලාහ් වෙනුවෙන් නුඹව ප්‍රිය කරමියි කිත් එවිට ඔහු ඔබ කවරෙකු වෙනුවෙන් මාව ප්‍රිය කරන්නෙහිද ඔහුද ඔබව ප්‍රිය කරන්නේයැයි කිය



<p>නුඹේ මුස්ලිම් සහෝදරයා කිඹිහුම් පිට කළහොත්</p>	<p>නුඹලාගෙන් කෙනෙක් කිඹිහුමක් පිට කළහොත් <i>අල්හම්දුලිල්ලාහ්</i> (සියළු ප්‍රශංසා අල්ලාහ්ටමය) යනුවෙන් පැවසීමත් ඔහුගේ සහෝදරයා හෝ ලග සිටින්නා <i>යර්හමුකල්ලාහ්</i> (ඔබට දයාව පහළ කරන්නවා) යැයි පවසණු ඔහු එසේ කීම හා කිඹිහුම පිටකළ තැනැත්තා <i>යහ්දිකුමුල්ලාහු ව යුස්ලිහු බාලකුම්</i> (අල්ලාහ් ඔබට සෘජු මග පෙන්වන්නවා තවද ඔබේ කටයුතු සාර්ථක කරන්නවා) යැයි පවසනු තවද කාරීර් කෙනෙකු කිඹිහුමක් හැර (අල්හම්දුලිල්ලාහ් කිවහොත් යර්හමුකල්ලා නොකියා යහ්දිකුමුල්ලාහ් පමණක් කියනු)</p>
<p>දුෂ්කරතාවක් ඇති වූ විට</p>	<p><i>ලාඉලාහ ඉල්ලල්ලාහුල් අලිමුල් හලිම් ලා ඉලාහ ඉල්ලල්ලාහු රබ්බුල් අර්මිල් අලිම් ලා ඉලාහ ඉල්ලල්ලාහු රබ්බුස් සමාලාහි වරබ්බුල් අර්ජි වරබ්බුල් අර්මිල් කරම් අල්ලාහු අල්ලාහු රබ්බි ලා උෂර්කු බිහි ෂෙයිආ යාහස්සු යා කස්සුම් බිරත්මකික අස්හතිස් සුබ්හානල්ලාහිල් අලිම්</i> (ඉවසීම ඇති ගෞරවනවිත අල්ලාහ් හැර නැමදුමට සුදුසු දෙවියකු අන් කිසිවෙක් නැත ශ්‍රේෂ්ඨ අර්ෂති රක්ෂකයා හැර අන් කිසිවෙක් නැත ඔහු අහස්හිද පොළොවෙහිද අර්මිහි ද රක්ෂකයා වූ අල්ලාහ්ගේ ඔහුට කිසිවක් ආදේශ නොකරමි පිවමානවූද ස්ථාවර වූද නුඹ නුඹේ දයාව මගින් නුඹෙන් උදව් පතමි ශ්‍රේෂ්ඨ වූ අල්ලාහ්ට තුහි පුදමි)</p>
<p>සතුරන්ට විරුද්ධව</p>	<p><i>අල්ලාහුම්ම මුස්සිලල් කිතාබි මුජර්රස් සහාබි යර්අල් හිසාබි ඉස්සිම්ල් අත්සාබි අල්ලාහුම්මත් දිල් හුම් වසල්සිල්හුම්</i> (වලාකුළු ලුහු බදින්නා ඔබය ආගම පහළ කළේද ඔබය ඉතා ඉක්මණින් විභාග කරනුයේ ද ඔබය විරුද්ධ සේනාවන් පරාජය කරනු යා අල්ලාහ් ඔවුන්ව පරාජයට පත් කර ඔවුන්ව අස්ථාවර කරනු මන)</p>
<p>යම් වැඩක් කිරීම දුෂ්කර වූ විට</p>	<p><i>අල්ලාහුම්ම ලා සහල් ඉල්ලා මා පඅල්තහු සහල් වඅන් තප්අලුල් හුස්න ඉදා ෂි:හ සහල්ලා</i> (යා අල්ලාහ් නුඹ පහසු නොකළ දෑ හැර පහසුවක් නොමැත දුෂ්කරතාද නුඹ මනාප නම් පහසු කරන්නෙහිය)</p>
<p>ණය පියවීමේ අවස්ථාව උදා කර ගැනීමට</p>	<p><i>අල්ලාහුම්ම ඉන්හි අඋදුබික මිනල් හම්මි වල් හසන් වල්අප්සි වල් කසල් වල් පුබ්හි වල් ඩුහුල් වල් ඉද්දයිහි වහලබ්හිර්-ර්පාල්</i> (යා අල්ලාහ් දුක දොමනසින්ද කනස්සල්ලෙන්ද නුඹෙන් ආරක්ෂාව පතමි බැරිකම අලසකම නිවටකම මසුරුකම ්ණය බර හා මිනිසුන්ගේ බලපෑම් ආදියෙන් ද නුඹේ ආරක්ෂාව පතමි)</p>
<p>වැසිකිලි යන විට</p>	<p><i>අල්ලාහුම්ම ඉන්හි අඋදුබික මිනල් කුබ්සි වල් කබාඉසි</i> (දෙවියනි පිරිමි ෂෙයිතාන් හා ගැහැණු ෂෙයිතාන්වරුන්ගේ (හානිවලින්) නුඹේ ආරක්ෂාව පතමි)</p>
<p>කැසිකිලි වැසිකිලිවලින් පිටවන විට <i>ගුෆරානක</i> (නුඹෙන් පාප ක්ෂමාව පතමි)</p>	
<p>සලාතයේදී සැකයක් පහළ වූවිට</p>	<p>එසේ සැකයක් ඇති කරනුයේ කන්සබි නමැති ශෛෂිතාන්ය උගෙන් ආරක්ෂාව ලබා දෙනමෙන් අල්ලාහ් වම්පසට හැරී තුන් වරක් කෙල ගසන්නාක් මෙන් ඉහි කළ යුතුය</p>
<p>සුපුද්හි</p>	<p><i>අල්ලාහුම්මත් ෆිර්ලි දන්බි කුල්ලහු දික්කහු වපිල්ලහු වඅව්වලහු වඅහිරුහු වඅලාහියිතහු වසිරරහු සුබ්හානක රබ්බි වබි හම්දික අල්ලාහුම්මත්ෆිර්ලි අල්ලාහුම්ම ඉන්හි අඋදු බිර්ලාක මින් ෂකතික වමුආහිරිතික මින් උකුබතික වඅඅදුබික මින්හ ලා උෆ්සි සනාඅන් අලෙයික අත්ත කමා අස්නයිත අලා නග්සික</i> (යා අල්ලාහ් මගේ කුදු මහත් පෙර පසු ප්‍රසිද්ධ හා අප්‍රසිද්ධ සියළු පාපයන් ද ක්ෂමා කරනු මනව යා අල්ලාහ් නුඹව ස්තෝත්‍ර ගයමි නුඹව ප්‍රශංසා කරමි යා අල්ලාහ් මගේ පාපයන්ට ක්ෂමාව දෙනු මන යා අල්ලාහ් නුඹේ කෝපයෙන්ද නුඹේ දඬුවමින් ගැලවුමද නුඹේ තෘප්තිය තුළින් මම ආරක්ෂාව පතමි නුඹ විසින් නුඹට ප්‍රශංසා කළා සේ මා ප්‍රශංසා කිරීම සීමා කළ නොහැක)</p>
<p>සප්දා කරන වැසියක් කියවා සප්දා කරන විට</p>	<p><i>අල්ලාහුම්ම ලක සප්තතු වබික ආමන්තු වලක අස්ලම්තු සප්ද වප්හිගලිල්ලදි කලකහු වසව්වරහු වෂක්ක ෂම්අහු වබසරහු තබාරකල්ලාහු අත්සනුල් හාලිකින්</i> (යා අල්ලාහ් නුඹ වෙනුවෙන්ම හිස පහත් කළෙමි නුඹ නුඹවම විශ්වාස කරමි නුඹට යටත් වෙමි මගේ මුහුණ එය මවා රූපය ලබා දී එහි පෙනීම හා ඇසීම නිර්මාණය කළ ඔහුට හිස පහත් විය නිර්මාපකන් අතුරින් අල්ලාහ් උසස් විය)</p>
<p>සලාතය ආරම්භයේ</p>	<p><i>අල්ලාහුම්ම බාඉද් බයිහි වබයින කතායාස කමා බාඅත්ත බයිනල් මෂර්කි</i></p>

<p>(ඉන්රාමි තක්කිරය හා ෆාතිමාව අතර)</p>	<p>වල් මග්රබ් අල්ලාහුමිම නක්කිති මින් කතායාය කමා යුනක්කස් සව්ඩුල් අබියළ මනද් දනස් අල්ලාහුමිමග්සිල්හි බිල් මාඉ වස්සල්පි වල්බරද් (යා අල්ලාහ් නැගෙනහිරට හා බටහිරට කෙසේ දුරක් ඇති කළ හිඳ එසෙම මටත් මගේ වැරදිවලටත් අතර දුරක් ඇති කරනු මැන සුදු පැහැති ඇදුමක් කෙසේ කුණු ඉවත් වී සුදු වෙයි ද එසෙම මගේ පාපයන්ගෙන් මාම පිරිසිදු කරනු මැන පලයෙන් ද පිණිකැට වලින්ද (පිරිසිදු කර) කුණු ඉවත් කරනු මැන</p>
<p>සලාතය අවසානයේ (අත්තහිස්යාත්හිදී)</p>	<p>අල්ලාහුමිම ඉන්නි ලලමිතු නග්සි ලුල්මන් කසිරන් වලා ශග්රිඊද් දනුඩ ඉල්ලා අන්ත ගග්රිඊ මග්රිතන් මින් ඉන්දික වර්හමිහි ඉන්නක අන්තල් ගග්රුර් රහිමි (යා අල්ලාහ් මම මටම අධිකව අසාධාරණ කර ගනිමි පවික්ෂමා කිරීමට නුඹ හැර වෙනත් අයෙක් නැත නුඹ මට පාප ක්ෂමාව දෙනු මැන මට පිහිටද වෙනු මැනව නියත වශයෙන්ම නුඹමය අධිකව ක්ෂමාව ලබා දී පිහිට ලබා දෙන්නා)</p>
<p>සලාතය අවසන් වූ පසු</p>	<p>අල්ලාහුමිම අඉන්නි අලා දිකරික වජුකරික වහුස්ති ඉඩාදතික අල්ලාහුමිම ඉන්නි අදාදබික මනල් කුග්ර වල් ගක්ර ව අදාබිල් කබිර් (යා අල්ලාහ් නුඹව මෙනෙහි කිරීමටද නුඹට ස්තූති කිරීමට ද නුඹව ලස්සන අයුරින් නැමදුම් කිරීමටත් මට උදව් කරනු මැන යා අල්ලාහ් දේව ප්‍රතික්ෂේපය දුප්පත්කම කබිරයෙහි වේදනාව ආදියෙන් නුඹෙන් ආරක්ෂාව පතමි)</p>
<p>කවරෙකු හෝ උදව් කළ විට</p>	<p>කෙනෙකුට කවරෙකු මගින් හෝ උදව් ලැබ උදව් කළ අයට ඔහු ජසාකල්ලාහු කසිරා (අල්ලාහ් නුඹට යහපල ලබා දෙන්නවා) යනුවෙන් කිවිටක එය සම්පූර්ණයෙන් ඔහුට ප්‍රශංසා කළා වෙයි මෙය පිළිතුරක් වශයෙන් ඔහු ද ජසාකල්ලාහු කසිරා යනුවෙන් කියයි</p>
<p>වැසි වසිනු දුටු විට</p>	<p>දෙවරක් හෝ තුන්වරක් අල්ලාහුමිම සයියිඩන් නාග්ආ (දෙවියනි! මෙම වැස්ස ප්‍රයෝජනවත් එකක් කරනු මැන!) අල්ලාහ්ගේ දයාවෙන් අපට වැසි ලැබී ඇත මෙම අවස්ථාවේ අවශ්‍ය පාර්ථනා කිරීම වටී මන්ද වැස්ස වසින විට කරන පාර්ථනා පිලිගැනේ</p>
<p>තදින් සුළු ගමන විට</p>	<p>අල්ලාහුමිම ඉන්නි අස්අලුක කසිරහා වකයිර මා ගිහා වකයිර මා උර්සිලුන් බිහි ව අදාදබික මින් ෂර්රහා වෂර්ර මා ගිහා වෂර්ර මා උර්සිලුන් බිහි (යා අල්ලාහ් මෙහි යහපත් දෑ ද මෙහි ඇති යහපත ද එය කුමක් සඳහා එවනු ලැබුවේ ද එහි යහපතද මම නුඹෙන් අසමි ඒ වගේම එහි අයහපතද එහි ඇති අයහපතින්ද එය කුමක් සඳහා එවනු ලැබුවේද එම අයහපතින් ද මම නුඹෙන් ආරක්ෂාව පතමි)</p>
<p>මුල් හඳ දුටුවහොත්</p>	<p>අල්ලාහුමිම අහිල්ලුහු අලෙයිනා බිල්යුමිහි වල් රමාන් වස්සලාමිහි වල් ඉස්ලාමි හිලාල් කසිරන් වරුෂ්දින් රබිබි වරබිඩු කල්ලාහ් (ප්‍රතිසංස්කරණය විශ්වාසය ශාන්තිය සමාදානය ආදියෙන් පිරුණ ස්වාභාවයෙන් මෙම පළමු හඳ අපට ඇති කරන්නවා මෙය යහපතට හා සෘජු මගට අයත් පළමු හඳයි මගේ රක්ෂකයාද නුඹේ රක්ෂකයාද අල්ලාහ්යි</p>
<p>ගමනක් යන අයෙකු පිටත්කර හැරීමේදී</p>	<p>අස්තවිදි උල්ලාහ් දීනක වඅමානතක වකවාතිම අමලික (නුඹේ ආගමද නුඹේ ප්‍රවේසමි සහිත දෙයද නුඹේ ක්‍රියාවන්ගේ අවසානය ද අල්ලාහ් වෙත ආරක්ෂාවට තබමි)</p>
<p>පිටත්කර යවන්නා බලා ගමන ගන්නා</p>	<p>අස්තවිදි උකුමල්ලාහල්ලේ ලාහළිඋ වදාඉඋහු (කවරෙකු ලග ආරක්ෂාවට තැබුවහොත් ආරක්ෂාව නිෂ්ඵල නොවන්නේද ඔහු ලග ඔබව ආරක්ෂාවට තබා ගන්නෙමි)</p>
<p>ගමනක් යාමේදී</p>	<p>අල්ලාහු අක්බර් අල්ලාහු අක්බර් අල්ලාහු අක්බර් සුබ්හානල්ලේ සක්කරලුහා හාදා වමා කුන්නා ලුහු මුක්රිහින් ව ඉන්නා ඉලා රබිබිනා ලමුක්කලිඩුන් අල්ලාහුමිම ඉන්නා නස්අලුක ගි සග්රිනා හාදා අල් බිර්ර වත්තක්වා වමිනල් අමලි මාතර්ලා අල්ලාහුමිම හවිවින් අලෙයිනා සග්රනා හාදා වත්වී අන්නා ඩුදුන් අල්ලාහුමිම අන්තස් සාහිඩු බිස් සග්ර වල් කලිගතු ගිල් අන්ල් අල්ලාහුමිම ඉන්නි අදාදබික මින් ව:සා ඉස්සග්ර වකඅබාතිල් මන්ලර් වසුඉල් මුක්කලබි ගිල්මාලි වල් අන්ල් (ශක්තිමත් නොවූ අපට මෙය වසඟ කර දුන් අල්ලාහ්ටම සියළු ප්‍රශංසා හිමි කරමි අපි අපේ රක්ෂකයා වෙත නැවත යන්නෙමු යා අල්ලාහ් මෙම ගමනේදී යහපත හා බිස බැහිකම නුඹෙන් පතමි වතාවත්වලින් නුඹ ප්‍රියමනාප දෙයම පතමු යා අල්ලාහ් අපේ ගමන පහසු කර කෙටි කර දෙන්නවා යා අල්ලාහ් ගමනේදී මගේ මිතුරා නුඹමය පවුලේ නියෝජිතයා ද ඔබමය යා අල්ලාහ් ගමනේ දුෂ්කරතා හා අසහ්‍ය දර්ශණ වස්තුවේ හා පවුලේ නරක</p>



	<p>සිදුවීමට වඩා ද නුඹෙන් ආරක්ෂාව පතමි)</p> <p>තවද ආපසු පැමිණෙන විට ඉහත සදහන් දෑ කියවන අතරම මෙය ද අමතරව කිව යුතුය:- එනම් ආධිබුත භාග්‍රහණ ආධිපත ලිර්බිබිතා හාමිදුන් (අල්ලාහ්ට ප්‍රශංසා කරමින් ද ඔහුට නැමැදුම් ඉටු කරමින් ද ක්ෂමාව අයැදුමින්ද නැවතත් එන්නෙමු)</p>
<p>තිදාගැනීම සදහා ඇල වන විට</p>	<p>අල්ලාහුමිම අස්ලම්තු නග්සි ඉලෙයික් වගච්චල්තු අමීර් ඉලෙයික වඅල්ප්තු ලහ්ර් ඉලෙක රත්තන් වරුග්තන් ඉලෙක ලා මල්ප අ වලා මන්පඅ මිත්ක ඉල්ලා ඉලෙයික ආමන්තු බික්තාබිකල්ලදී අන්සල්ක වබි නබියයි කල්ලදී අර්සල්තත අල්තමිද ලිල්ලාහිල්ලදී අත් අමනා වසකානා වකතානා ව ආවානා ගකම් මිමිමන් ලා කාරිය ලහු වලා මුචිත අල්ලාහුමිම කිහි අදාබක යචිම තබ්අසු ඉබාදකත සුබ්හානකල්ලාහුමිම රබිබි බික වදුතු ජනබි වබික අර්තාදහු ඉන් අමිසක්ත නග්සි ගත්ච්රලහා වඉන් අර්සල්ත හා පත්ගල් හා බිමා තත්ගලු බිහි ඉබාදකස් සාලිහින් (යා අල්ලාහ් මගේ ආත්මය නුඹට භාර කරමි මගේ ක්‍රියාවන් නුඹට පවරමි මගේ පිටකොන්ද නුඹ දෙසට හරවමි නුඹේ (දඬුවමට) බියෙන් ද නුඹේ (දයාව) ආසා කරමින් ද මම සිටිමි නුඹේ (දඬුවමෙන්) යා යුතු තැන හෝ ආරක්ෂාව ලැබිය යුතු තැන හෝ නුඹ වෙතම මිස වෙනත් තැන නුඹ පහළ කළ ආගමද නුඹ දුතයෙකු වශයෙන් එවු නබිවරයා ද මම විශ්වාස කළෙමි අපට ආහාර සපයා පානයද දී අපට ආරක්ෂාව ද ලබා දී අපට අවස්ථාව ලබා දුන් අල්ලාහ්ටම සියලු ප්‍රශංසා කොපමණ දෙනෙක් ආරක්ෂකයෙකු හෝ උදව්කරුවෙකු නොමැතිව සිටි ද නුඹේ ගැත්තන්ව නැගිටුවන දවසේ නුඹේ දඬුවමෙන් මාව ආරක්ෂා කරනු මැන මගේ රක්ෂකයා වූ අල්ලාහ්ට තුහි පුද කරමි නුඹේ උදව්වෙන් මගේ ඉලය තැබුවෙමි නුඹේ උදව්වෙන් එය උස්සමි මගේ ආත්මය නුඹ අත්පත් කර ගන්නේ නම් - නින්දට ගිය පසු- එය ක්ෂමා කරනු මැන නුඹ එය අත් හරින්නේ නම් - අවදියෙන් පසු- නුඹේ යහපත් ගැත්තන්ව ආරක්ෂා කරන්නාක් මෙන් එයද ආරක්ෂා කරනු මැන) පසුව තම අත් දෙකට පිඹ සුරාඅල් ගලක් අන්නාස් ආදිය කියවා දැනින්ම ශරීරය පිරිමැදිය යුතුය සෑම රාත්‍රියකම අලිග් ලාමි මිමි සප්දා සුරාව හා තබාරකල්ලදී (අල් මුල්ක) සුරාව යන දෙක නොකියවා නින්දට නොයා යුතුයි</p>
<p>සලාතයට පිටව යන විට</p>	<p>අල්ලාහුමිමප්අල් ගි කල්බි නුරා වග් ලියානි නුරා වග් සමීර් නුරා වග් බසර් නුරා වමින් ගචිකි නුරා වමින් තත්ති නුරා ව අන් යමිනි නුරා වඅන් සිමාලි නුරා වමින් අමාමි නුරා වඉන් හල්ගි නුරා වප්අල් ගි නග්සි නුරා වඅන් ලිමිලි නුරා වප්අල්ති නුරා අල්ලාහුමිමකි නුරා වප්අල් ගි අසබි නුරා වග් ලහම් නුරා වග් දම් නුරා වග් ෂර් නුරා වග් බසර් නුරා (යා අල්ලාහ් මගේ හිතේ ආලෝකය ලබා දෙන මැනමි මගේ දිවේ ද මගේ සවනෙහි ද මගේ පෙනුමෙහි ද මට ඉහළින් පහළින් ද මගේ දකුණෙන් ද වමෙන් ද මගේ ඉදිරියෙන් ද පසුපසින් ද ආලෝකය ඇති කරනු මැන මට ආලෝකය අධික කරනු මැන මට ආලෝකය ලබාදී මාවද ආලෝකවත් කරනු මැන මගේ නතරවල ද මාංශවල ද රුධිරයේ ද කෙස්වල ද ශරීරයේ ද ආලෝකය ඇති කරනු මැන)</p>
<p>ඉස්තිකාරා හි පැතුම (අනිවාර්ය නොවූ රක්ෂත් දෙකක් නගිල් සලාතය කර මෙම පැතුම කියවහි</p>	<p>එනම්:- අල්ලාහුමිම අස්තකිරු බිඉල්මික වඅස්තකදිරුක වඅස්ලක මින් වල්ලික ගඉන්නක තක්දිරු වලා අක්දිරු වතාලමු වලා අලමු වඅත්ත අල්ලාමුල් ගුයුබි අල්ලාහුමිම ගඉන් කුන්න තාලමු - කරුණා ගැන සිතා - අන්න හාදල් අමීර කයිරුන් ලි ගි දීනි වමඅාමි වඅකිබහි අමීර් ගක්දර්හු ලි වයස්සිර්හු ලි සුමිම බාරික් ලි ගිහි වඉන් කුන්න තාලමු අන්න හාදල් අමීර ෂර්රුන් ලි ගි දීනි වමඅාමි ව අකිබහි අමීර් ගස්ර්ග්හු අන්නි වස්ර්ග්හි අන්න වක්දර් ලි අල් කයිර ගහියු කාන සුමිම රල්ලිනි බිහි යා අල්ලාහ් ඔබේ දෙනෙයන් මම යහපත පතමි ඔබේ බලයෙන් ශක්තිය පතන්නෙමි ඔබේ භාග්‍යය අයැද සිටින්නෙමි එබැවින් ඔබ බලවත්ය මම බලවත් නොවෙමි තවද නුඹ ගුප්ත දෑ සියල්ල දන්නාය යා අල්ලාහ් මෙම කටයුත්ත දහමේ ද මගේ පීචනයේද මගේ අවසානයේද යහපතක් වෙයි නම් එය මට පිලියෙල කරනු මැන පසුව එහි මට අභිවෘද්ධිය ඇති කරනු මැන මෙම කරුණ මගේ දහමේද මගේ පීචනයේද මගේ අවසානයේද මෙලොවද පරලොවද නරකක් වෙයිනම් එය මගෙන් හරවනු මැන මට යහපත පිලියෙල කරනු මැන පසුව එය පිලිගැනීම සලස්වනු මැන</p>
<p>නබි තුමා</p>	<p>යා අල්ලාහ් නරක අවසානය භාග්‍යයෙන් තොර ස්වභාවය අප දුක්වන විට සතූරන්</p>

**ප්‍රාර්ථනා
කළ සාර්ථක
ප්‍රාර්ථනාවන්
තුළ ඇති
සමහර
අදහස්**

සතුටුවීම තදබල වේදනාවන් ආදියෙන් නුඹෙන් ආරක්ෂාව පතමි යා අල්ලාහ් මා සැබැවින් කළ පාපයන් සමච්ඡලයට කළ පාපයන් වැරදීමකින් කළ පාපයන් සියලුම පාපයන් මා ලග ඇති ඒවාය යා අල්ලාහ් මා පෙර කළ පව් පසුව කළ පාපයන් රහසේ කළ පාපයන් ප්‍රසිද්ධියේ කළ පාපයන් මට වඩා නුඹ දැනගත් පාපයන් සියල්ල ක්ෂමා කරනු මැන පෙරට යවන්නේත් නුඹය පසු කරන්නේත් නුඹය නුඹ සියල්ල කෙරෙහි ශක්තිය ඇත්තාය යා අල්ලාහ් මගේ සියළු කාර්යයන්ගේ ආරක්ෂාව වූ මගේ දහම පෙළ ගස්වනු මැන මා ජීවත්වන මෙලොව සාර්ථක කර දෙන මැන මා නැවත යා යුතු පරලොවද සාර්ථක කරනු මැන මගේ මරණය සියලු ආපදාවලින් තොර එකක් කරනු මැන යා අල්ලාහ් මගේ ආත්මයේ බිය ඇති කරනු මැන එය ශුද්ධ පවිත්‍ර කරනු මැන එය පිරිසිදු කළ අයගෙන් නුඹ ඉතා අනර්ඝය තවද එහි වග කිව යුක්තා ද භාර කාරයාද ඔබය එහි ස්වාමියා ද ඔබයි යා අල්ලාහ් ප්‍රයෝජනයෙන් තොර අධ්‍යාපනයෙන්ද බියෙන් තොර සිතෙන්ද කුස නොපිරෙන ආශාවෙන් ද පිළිනොගන්නා ප්‍රාර්ථනාවන්ගෙන්ද නුඹෙන් ආරක්ෂාව පතමි යා අල්ලාහ් නුඹේ දයාව නොමැතිවීම නිරෝගි කම නැති වීම නුඹේ පරිඝණය හදිසියේ පැමිණීම වැනි නුඹේ කෝපයන්ගෙන් ආරක්ෂාව පතමි

ලාභ ගෙන දෙන වෙළඳාම

අල්ලාහ් සෑම මැවීමකටම වඩා මිනිසාව වැදගත් අන්දමින් මැවීවේය. ඔහුට දිවක් දී එයින් කතා කළ හැකි හැකියාවක් ලබා දුන්නේය. දිව වනාහි හොඳ නරක දෙකටම භාවිතා කළ හැක්කකි. එය කවරෙකු යහපතට භාවිතා කරයි ද ඔහුට මෙලොව සතුට හා පරලොව ස්වර්ගයේ උසස් තත්ත්වයන් එය ලබා දෙයි. එසේ නොමැතිව එය අයහපතට කවරෙකු භාවිතා කරයි ද ඔහුට දෙලොවෙහිම විනාශයන් ළඟා කර දෙන අතර කාලයෙන් එය හොඳ ක්‍රියාවන්හි යෙදවිය හැක්කේ අල්-කුර්ආනය කියවීම හා අල්ලාහ්ට 'දික්ර' කිරීමෙහි යෙදවීමය. අල්ලාහ් දික්ර කිරීම පිළිබඳව බොහෝ හදිස් ඇත. ඒවායින් සමහරක් මෙසේය.

*** නුඹලාගේ වත්පිළිවෙත්වලින් වැදගත් වූත් නුඹලාගේ දෙවියන් ලග ඉතා සුවිශුද්ධවූත් නුඹලාගේ තත්ත්වයෙන් උසස් කළ හැකිවූත් රන් රිදී වියදම් කරනවාටත් වඩා අගනාවූත් නුඹලාගේ සතුරන්ව නුඹලා සටන් බිමේ මුණ ගැසී එවූත් විසින් නුඹලාව ඝාතනය කිරීමටත් නුඹලා අතින් ඔවුන් ඝාතනය වීමටත් වඩා වැදගත්වූ දෙයක් නුඹලාට කියා දෙන්නදැ? යි නබිතුමාණන් ඇසුවිට 'ඔව් කියා දෙන්න නබිතුමනි' යැයි ඔවුන් පිළිතුරු දුන්විට අල්ලාහ්ව මෙනෙහි (දික්ර) කිරීමයැ යි පැවසූහ. **(෧෮෧)****

*** අල්ලාහ්ව සිහි කරන්නාත් ඔහුව සිහි නොකරන්නාක් පහ ඇති තැනැත්තා හා මිය ගිය තැනැත්තා වැනිය. **(බුහාර් මුස්ලිම්)****

*** අල්ලාහ් ප්‍රකාශ කරන බව නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ කිත් 'මගේ ගැත්තා මා ගැන සිතන ආකාරයෙන්ම මම (ඔහු ගැන සිතන විෂයෙහි) කටයුතු කරමි' ඔහුගේ සිතේ මා ගැන සිතයි නම් මම ද මගේ සිතේ ඔහු ගැන සිතමි' ඔහු පිරිසක් අතර මාව සිතයි නම් ඊට වඩා විශාල පිරිසක් සමග ඔහු ගැන සිතමි' ඔහු මාවෙත විශතක් ළංවෙයි නම් මම ඔහු වෙතට ඊයනක් ළංවෙමි' **(බුහාර්)****

*** මුගර්රදුන්වරු කළින් ගියහැයි නබිතුමාණෝ කිත් 'එවිට ඔවුහු කවරෙහුදැ යි සහභාවරු ඇසූහ' එවිට නබි තුමාණෝ අල්ලාහ්ව මෙනෙහි (දික්ර) කරන ගැහැණු හා පිරිමි යි පිළිතුරු දුන්හ. **(මුස්ලිම්)****

*** නබි තුමාණෝ තම මනුෂ්‍යකුට පැවසුවේය. නුඹගේ දිව දික්රයේ ගිලාතබාගනු. **(෧෮෨)****

ප්‍රතිඵල අධික ගුණායිකත් ලබා ගැනීම :- කුර්ආනය කියවීමට ප්‍රතිඵල අධික ගුණායෙන් ලැබෙන්නාක් මෙන් අනෙක් වත්පිළිවෙත් වලටද සිතේ විශ්වාසය සිතේ පවිත්‍රතාව අල්ලාහ් මත තබා ඇති ආදරය වැනි දේවල්වල ප්‍රමාණය අනුව ප්‍රතිඵලවල ගුණය වැඩි කෙරේ. ඒ වගේම දිවෙන් දික්ර කිරීම පමණක් නොව සිතෙන් මෙනෙහි කිරීමට ද විපාක දෙගුණයක් හිමි වේ.

මෙම තත්ත්වය සම්පූර්ණ වන විට අල්ලාහ් එම ගැත්තාගේ පාපයන් සම්පූර්ණයෙන් ක්ෂමාකර ප්‍රතිඵල ද සම්පූර්ණයෙන් ලබා දෙන්නේය. තවද මෙය සම්පූර්ණ නොවන විට ඉහත සඳහන් අනෙක් දේවල් ද අසම්පූර්ණ ලෙසම හිමිවෙයි.

අල්ලාහ්ව දික්ර කිරීමෙන් අත්වෙන ප්‍රයෝජන :-

- ❖ අල්ලාහ්ගේ ආදරය හා ඔහු කෙරෙහි සම්පතාවද ඇති කරයි. තවද ඔහු කෙරෙහි ගෞරවය ද ඔහු තමා දෙස බලා සිටී යන හැඟීම ද ඇති කරයි. මිනිසා නිවැරදි වී ඔහු වෙත යොමුවීමටත් ඔහුට අවනත වී වත්පිළිවෙත් ඉටු කිරීමටත් උපකාරවෙයි.
- ❖ ශෝඛය නැතිකර සතුට හා සිතේ පවිත්‍රතාව හා එහිතරකම ඇති කරවයි.
- ❖ සිතේ එක්තරා හිස්බවක් ඇත. එය පිරවිය හැක්කේ දික්ර කිරීමෙන් පමණකි.
- ❖ දික්ර මගින් සිතේ ඇති රෝග ඉවත් වී එය පිරිසිදු වන අතර වෙන කිසිවක් මගින් ලබා ගත නොහැකි එක්තරා සතුටක්ද සිතට දැනේ. එසේ නැතුව අල්ලාහ් පිළිබඳ මෙනෙහි කිරීමෙන් තොර වීම මානසික රෝගයන්ට එක් ලක්ෂණයකි.
- ❖ යමෙක් යම් දෙයක් ගැන ප්‍රිය වන්නේ නම් ඔහු ඒ පිළිබඳව අධිකව සිතන්නා සේ දික්ර මගින් අල්ලාහ් පිළිබඳව සීමා රහිත ආදරය මතු වෙන්නේය. තවද දික්ර කිරීම අඩුවීම කුහක කමේ ලක්ෂණයකි.

- ❖ ගැත්තෙක් තමා සරු කාලයක අල්ලාහ්ව මෙනෙහි කරයි නම් ඔහුට යම් දුෂ්කරතාවක් ඇති වූ විටක අල්ලාහ් ඔහුව සිහි කරයි
 - ❖ අල්ලාහ්ගේ වේදනාවෙන් ආරක්ෂාවීමටත් සකිනත් නැමැති මානසික තැන්පත්කම ඇතිවීමටත් සත්යුත් පරිසරයක් නිර්මාණය වීමටත් අල්ලාහ්ගේ ආදරය හා මලක්වරුන්ගේ පාපක්ෂමාව සඳහා කරන ප්‍රාර්ථනාවන්ට හිමිකරුවෙක් වීමටත් එය උපකාර වන්නේය
 - ❖ ඔපාදුප කීම කේලම් කීම බොරු හා අනවශ්‍ය කථාවලින් දිව ආරක්ෂාවීමට දික්ර හේතුවක් වන්නේය
 - ❖ දික්ර කිරීම වත්පිළිවෙත්වලින් අගනා එකක් වන අතර දිවට ඉතා පහසු කුසල් දවන්නේය තවද කරනු ලබන දික්රවල ප්‍රමාණයට ස්වර්ගයේ ගස් සිට වන්නේය
 - ❖ දික්ර ලෝකය තුළද සොහොන් ගැබේද පරලොවෙහිද එය කළ තැනැත්තාට ආලෝකය ලබා දෙයි තවද ඔහුට සතුට ද මුහුණේ දිස්නයද ගෞරවයද ඇති කරන්නේය
 - ❖ දික්ර මගින් අල්ලාහ්ගේ පාපක්ෂමාව ද මලක්වරුන්ගේ ප්‍රාර්ථනය ද ලැබෙයි තවද දික්ර කරන අය ගැන අල්ලාහ් මලක්වරුන් අතර ප්‍රශංසා කරයි
 - ❖ කුසල් කරන්නන් අතර උතුම් වන්නේ එයත් සමග දික්ර කරන්නාය උපවාසය රකින්නන් අතර උතුම් වන්නේ උපවාසය සමග දික්ර කරන අය වන්නෝය
 - ❖ දික්ර දුෂ්කරතා පහසු කරයි තවද සැප පහසුකම් වැඩිකර ශරීරය ශක්තිමත් කරයි
- සටහන:-** ඉබ්නු තෙයිමියා (රහ්මතුල්ලාහි අලෙයිහි) තුමා පහත සඳහන් පරිදි කියයි මත්සයාට පලය කොතරම් අත්‍යවශ්‍යද සිතට දික්ර එසේම අවශ්‍ය වන්නේය මත්සයා පලයෙන් මතුපිටට ගත් විට උාට කුමක් වෙයි ද?

උදේ සවස දිනපතා කියවිය යුතු ප්‍රාර්ථනා

	පාරායනා කළයුතු දුආවන්	පාරායනා කළයුතු වෙලාවන්	එල ප්‍රයෝජණ හා මිහිමයන්
1	ආයතූල් කූරසි ¹	අනිවාර්ය සලාතයන්ට පසුව උදේ සවස හා නින්දට පෙර	ෂෛතාන් ලං නොවෙයි ස්වර්ගයට යාමට හේතු වෙයි.
2	සූරා බකරාවෙ අවසාන ආයත් දෙක ²	සවස හෝ නිදාගැනීමට පෙර වරක්	සියළුම ආපදාවන්ගෙන් ආරක්ෂාව
3	ඉහ්ලාස් ගලක් අන්නාස් ආදි සූරාවන් පාරායනය කිරීම	උදේ සවස 3 වරක්	සියල්ලට ප්‍රමාණවත්ය
4	බිස්මිල්ලාහිල්ලදී ලා යපරු ම අස්මිහි ෂෛඋන් ගිල්		උදේ සවස 3 හදිසි ආපදාවන් හෝ

﴿اللَّهُ لَا إِلَهَ إِلَّا هُوَ الْحَيُّ الْقَيُّومُ لَا تَأْخُذُهُ سِنَّةٌ وَلَا نَوْمٌ لَهُ مَا فِي السَّمَوَاتِ وَمَا فِي الْأَرْضِ مَنْ ذَا الَّذِي يَشْفَعُ عِنْدَهُ إِلَّا بِإِذْنِهِ يَعْلَمُ مَا بَيْنَ أَيْدِيهِمْ وَمَا خَلْفَهُمْ وَلَا يُحِيطُونَ بِشَيْءٍ مِنْ عِلْمِهِ إِلَّا بِمَا شَاءَ وَسِعَ كُرْسِيُّهُ السَّمَاوَاتِ وَالْأَرْضَ وَلَا يَئُودُهُ حِفْظُهُمَا وَهُوَ الْعَلِيُّ الْعَظِيمُ﴾
 අල්ලාහු ලා ඉලාහ ඉල්ලා හුවල් හස්සල් කස්සම් ලා ත:නුදුහ සිනතුන් වලානවිම් ලහු මා ගිස්සමාවානි වමා ගිල්අර්ල මන්දල්ලදී යස්හඋ ඉන්දුහ ඉල්ලා බිඉදනිහි ය:ලම මාබයින අස්දිහිම් වමා කල්හහුම් වලාසුහිතන බිෂෙයිඉන් මින් ඉල්මිහ ඉල්ලා බිමාෂාඅ වසිඅ කූරමිස්සුහුස් සමාවානි වල් අර්ල් වලායඋදුහ හිත්ඉහුමා වහුවල් අලිසිසල් අල්මි
 ﴿أَمَّا الرَّسُولُ فَمَا أَنْزَلَ إِلَيْنَا مِنْ رَبِّهِ وَالْمُؤْمِنُونَ كُلٌّ آمَنَ بِاللَّهِ وَمَلَكِيهِ وَكُتُبِهِ وَرُسُلِهِ لَا يَفِرُّونَ مِنْ رُسُلِهِ وَكَانُوا سَمِعًا وَأَطَاعًا غَفَرْنَا لَكَ رَبَّنَا وَإِنَّكَ الْمَعْبُودُ ﴿١٥٠﴾ لَا يَكْفُرُ اللَّهُ نَفْسًا إِلَّا وَسَعَهَا لَهَا مَا كَسَبَتْ وَعَلَيْهَا مَا اكْتَسَبَتْ رَبَّنَا لَا تُؤَاخِذْنَا إِنْ نَسِينَا أَوْ أَخْطَأْنَا رَبَّنَا وَلَا تَحْمِلْ عَلَيْنَا إَصْرًا كَمَا حَمَلْتَهُ عَلَى الَّذِينَ مِنْ قَبْلِنَا رَبَّنَا وَلَا تُحَمِّلْنَا مَا لَا طَاقَةَ لَنَا بِهِ وَاعْفُ عَنَّا وَاعْفُرْنَا وَارْحَمْنَا أَنْتَ مَوْلَانَا فَانصُرْنَا عَلَى الْقَوْمِ الْكَافِرِينَ﴾
 ආමනර් රසූල් බිමා උන්දිල ඉලෙයිහි මීර්බබිහි වල් මු:මිනුන් කුල්ලන් ආමන බිල්ලාහි වමලා ඉකතිහි වකුතුබිහි වරුසුල්හි ලා නුගර්බකු බයින අහදින් මීර්රස්ලිහි වකාල සම:නා වඅත:නා ශුර්රානක රබිබනා ව ඉලෙයිකල් මසීර් ලා යුකල්ලිලුල්ලාහු නග්සන් ඉල්ලා වුස්අහා ලහා මා කස්බත් ව අලෙයිහා මකත්සබත් රබිබනා ලාතුආකිදනා ඉන්නසිනා අව් අකත්:නා රබිබනා වලා හත්මීල් අලෙයිනා ඉස්රන් කමා හමල්හහු අල්ලල් දින මින් කබිලනා රබිබනා වලා හුහමීල්හා මාලා නාකහලනා බින් ව:හුඅනනා වග්ගිර්ලනා වර්හමිනා අන්හ මවිලානා ගන්සූර්නා අල්ල කවිමීල් කාරිරින්



<p>අර්ඳි වලා ගිසසමා ඉ වහුවස් සමිඋල් අලිමි (අල්ලාහ්ගේ නාමයෙන් මම (ආරම්භ කරමි) ඔහුගේ නාමයත් සමග භූමියේ හෝ අහසේ හෝ කිසිම දෙයක් අනතුරක් නොකරයි ඔහු සියල්ල එක්කරන දන්න අයෙකි)</p>	<p>වරක්</p>	<p>වෙනත් ආඥාවක් හෝ සිදුනොවේ.</p>
<p>5 අඋඋ ඩකලිමාතිල්ලාහිත් නාමිමාහි මින් ෂර්ර ම හලක් (අල්ලාහ්ගේ සම්පූර්ණ වදන් මගින් ඔහු මැදි සියලු මැවීම්වල අනතුරුවලින් මම ආරක්ෂාව පතමි.</p>	<p>උදේ සවස 3 වරක් හා යම්තැනක නවතැන් ගන්නා විට :</p>	<p>බයන තැන්වල ආපදාවන්ගෙන් ආරක්ෂාව</p>
<p>6 බිස්මිල්ලාහි තවක්කල්හු අලල්ලාහි ලාහවිල වලා කුච්වස් ඉල්ලාත් බිල්ලාත් (අල්ලාහ් මත විශ්වාසය තැබුවෙකු ලෙස ඔහුගේ නම කියා -පිටවෙමි- යහපත කිරීමට හෝ අයහපතින් වැළකීමට හෝ අල්ලාහ්ගේ උපකාරය නොමැතිව කිසිම හැකියාවක් නොමැත.</p>	<p>නිවසෙන් පිටවෙන විට</p>	<p>ආපසු එන තෙක් අල්ලාහ්ගේ ආරක්ෂාව</p>
<p>7 ගස්බියල්ලාහු ලා ඉලාහ ඉල්ලා හුව අලෙයිහි තවක්කල්හු වහුව රබිබුල් අර්මිල් අලිමි (අල්ලාහ් මට ප්‍රමාණවත්ය ඔහු මතම මම භාර කරමි ඔහු ගෞරවාත්විත අර්ෂහි දෙවියාය)</p>	<p>උදේ සවස 7 වරක්</p>	<p>දෙලොව දුක යෝබය අල්ලාහ් ඉවත් කරයි.</p>
<p>8 රලීහු බිල්ලාහි රබිබන් වබිල් ඉස්ලාමි දිනන් වබි මුහම්මදින් නබිය්ගන් වරසුලා (මම අල්ලාහ්ව දෙවියෙකු ලෙස ද ඉස්ලාමය දහම ලෙස ද මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් නබි වරයෙකු හා දුතයෙකු ලෙස ද පිලි ගනිමි)</p>	<p>උදේ සවස 3 වරක්</p>	<p>කියවන්නා සතුටු කරවීම අල්ලාහ්ගේ වගකීමය</p>
<p>9 උදේ :- අල්ලාහුමිම බික අස්බන්නා වබික අමිසෙයිනා වබික නන්යා වබික නමුහු වඉලෙකන් නුෂ්ර සවස:- අල්ලාහුමිම බික අමිසෙයිනා වබික අස්බන්නා වික නන්යා වබික නමුහු ව ඉලෙයිකල් මසිර (යා අල්ලාහ් නුඹ නිසාම අපි උදැසනට පිවිසියෙමු නුඹ නිසාම සවස් කාලයටද පිවිසියෙමු තවද නුඹ නිසාම අපි පීවත් වෙමු නුඹ නිසා අපි මරණයට පත් වන්නෙමු තවද අපි නැගිටිටුවා ඒකරාශි වන්නේද නුඹ වෙතය)</p>	<p>උදේ සවස</p>	<p>කියවන ලෙස දිරිගන්වා ඇත</p>
<p>10 අස්බන්නා අලා ගිත්රිල් ඉස්ලාමි වකලිමතිල් ඉක්ලාස් වදීන් නබිය්ගන් මුහම්මදින් (වම්ල්ලති අබිනා ඉබ්‍රාහිමි (අලෙ) හනිගන් මුස්ලිමන් වමා අන මිනල් මුෂ්රකින් (අපි ඉස්ලාමි දහමද ඒකියත්වයේ කලිමාවද අපේ නබි මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමන්ගේ දහම ද අපේ පියා වූ ඉබ්‍රාහිමි (අලෙයිහිස් සලාමි) තුමාගේ දහමද පිලිගත් අය ලෙස උදයට පිවිසුනෙමු එතුමා (ඉබ්‍රාහිමිතුමා) දහම කරා යොමුවුවෙකු ලෙස සිටියේය ඔහු ආදේශ කරන්නෙකු ලෙස සිටියේ නැත.</p>	<p>උදේට එක් වරක්</p>	<p>නබි තුමන් කියවා ඇත.</p>
<p>11 අල්ලාහුමිම මා අස්බහ බි මින් නි:මහින් අච් බිඅහදින් මින් හල්කික ගමින්ක වන්දක ලාෂ්රක ලක ගලකල් හමීද වලකල් සුක්ර (සවස)අල්ලාහුමි මා අමියා බි මින්නි:මහින් අච් ගි අහදින් ‘ යනුවෙන් මුල් වැකි වෙනස් කර කියවිය යුතුයි ‘ යා අල්ලාහ් මෙම උදැසන මා කෙරෙහි හෝ නැත්නම් නුඹේ මැවීම්වලින් එකකු මත හෝ නුඹ දයාව පහළ කළේ නම් එය නුඹෙන් පහළ වුවකි නුඹ තනි කඩයෙකි නුඹට සමානයෙක් නොමැත සියලු ප්‍රශංසා නුඹටය සියලු ස්තූතිය නුඹටම අයත්ය.</p>	<p>උදැසන 1 වරක්</p>	<p>දිවා රාත්‍රියේ අල්ලාහ් ස්තූති කළාට සමානය</p>
<p>12 අල්ලාහුමිම ගාහිරස් සමාවාහි වල් අර්ඳි ආලිමල් ගයිබි වෂ්-භාදුහි රබිබි කුල්ලි ෂෙයිඉන් වමලිකතු අෂ්හද අන්ලා ඉලාහ ඉල්ලා අන්හ අඋඋ ඩක මින් ෂර්ර නග්හි වමින් ෂර්රෂ් ෂෙයිහාහි වමිර්කිහි (යා අල්ලාහ් අහස් හා පොළොවේ මැවුම් කරුවාණනි එලිපිට හා සැගවුන</p>	<p>උදේ සවස හා නිදා ගැනීමට පෙර 1 වරක්</p>	<p>ෂෛතාන්ගේ අනවශ්‍ය සැකයන්ගෙන් ආරක්ෂාව</p>

	<p>සියල්ල ඔබ දැනී සෑම දෙයකම රක්ෂකයා හා හිමි කරුවාණනි නැමදමට සුදුසු දෙවියා නුඹ හැර වෙනත් කෙනෙකු නැතැ යි මම සාක්ෂි දරමි මගේ සිතේ ආපදාවන්ගෙන්ද ජෛනාන්ගේ ආපදාවන්ගෙන්ද ඔහුට සම කිරීමෙන්ද නුඹෙන් ආරක්ෂාව පතමි.</p>		
13	<p>අල්ලාහුමිම ඉන්හි අඳුදු බික මිනල් හමිම් වල් හදන් ව අඳුදුබික මිනල් අජ්දි වල් කසල් වඅඳුදු බික මිනල් ජුබිති වල්බුහල් වඅඳුදු බික මිත් හලගහිද් දයිති වකහ්ර්ර් ර්ජාල් (යා අල්ලාහ් දුක ශෝඛයෙන්ද කණස්සල්ලෙන්ද නුඹෙන් ආරක්ෂාව පතමි බැරිකම හා අලසකම ආදියෙන්ද නුඹෙන් ආරක්ෂාව පතමි තවද නිවටකම මසුරුකම ශාය බර මිනිසුන්ගේ බලපෑම් ආදියෙන් ද නුඹේ ආරක්ෂාව පතමි.</p>	<p>උදේ සවස 1 වරක්</p>	<p>දුක ශෝඛය ඉවත්වී යයි තවද ශාය පිය වීමට මග සැලසෙයි</p>
14	<p>අල්ලාහුමිම අන්ත රබිබි ලා ඉලාහ ඉල්ලා අන්ත කලක්තහි වඅන අබිදුක ව අන අලා අහ්දික වවදික මස්තතාතු අඳුදුබික මිත් ෂර්ර් මා සනාතු අඩුඋ ලෙක බිනිමහික අලෙයිස වඅඩුඋ ලෙක බදුන්බි ගහ්ර්ර්ලි ග ඉන්හනු ලෙගහ්ර්ර්ද් දනුබ ඉල්ලා අන්ත (යා අල්ලාහ් නුඹමය මගේ රක්ෂකයා නුඹ හැර වෙනත් දෙවියෙක් නැත නුඹ මා මැව්වේය මා නුඹේ ගත්තාය තවද හැකි පමණින් මා නුඹට දුන් ප්‍රතිඥාව හා පොරොන්දුව අනුව මා ස්ථාවරව සිටිමි මම කළ දැවලින් අයහපත් දේවල් ගැන නුඹෙන් ආරක්ෂාව පතමි නුඹ මට පහළ කළ දායාදයන් පිලිගනිමි මට ක්ෂමා කර දයාව පහළ කරනු මැන පාප ක්ෂමා කරන්නා නුඹ හැර වෙන කිසිවෙක් නොමැත.</p>	<p>උදේ සවස 1 වරක්</p>	<p>යම් කෙනෙක් සම්පූර්ණ විශ්වාසයෙන් යුතුව දිවා කාලයේ කියවා එම දවාලේම හෝ රාත්‍රීකාලයේ සම්පූර්ණ විශ්වාසයෙන් යුතුව කියවා එම රාත්‍රීයේ මිය ගියේ නම් ඔහුට ස්වර්ගය හිමි වන්නේය.</p>
15	<p>යා හස්තු යාකස්තුමි බරත්මහික අස්තහිස් අස්ලිහ් ලි ෂැනි කුල්ලන් වලාතකිල්හි ඉලා නහ්සි තර්තන අයිනික (පිවකයාණනි තමා මතම පිහිටා ස්ථාවරව සිටින නුඹ නුඹේ දයාවේ නාමයෙන් නුඹෙන් උදව් පතමි මගේ කටයුතු සියල්ල පෙලගස්වා දෙනු මැන එක මොහොතක් හෝ මාව මගේ වගකීම යටතට භාර නොදෙනු මැන)</p>	<p>උදේ සවස 1 වරක්</p>	<p>නබිතුමාණන් තම දුව ෆාතිමා (රලියල්ලාහු අන්හා) තුමියට කියවීමට ඉගැන්වූ පැතුම වේ.</p>
16	<p>අල්ලාහුමිම ආහිති ගි බදුනි අල්ලාහුමි ආහිති ගි සම්ර් අල්ලාහුමිම ආහිති ගි බසර් අල්ලාහුමිම ඉන්හි අඳුදුබික මිනල් කුහ්ර් වල්ගක්ර් අල්ලාහුමිම ඉන්හි අඳුදු බික මිත් අඳුදුබික කබ්ර් ලා ඉලාහ ඉල්ලා අන්ත (යා අල්ලාහ් මගේ ශරීරයේද මගේ ශ්‍රවණයේද මගේ බැල්මේද මට සුවය දෙනු මැන නැමදමට සුදුසුස්සා නුඹ හැර අන් කිසිවෙකු නැත යා අල්ලාහ් දේව ප්‍රතික්ෂේපයෙන් ද සාගතයෙන්ද නුඹෙන් ආරක්ෂාව පතමි තවද කබ්ර් (මිණිවලේ) වේදනාවෙන් ද නුඹෙන් ආරක්ෂාව පතමි)</p>	<p>උදේ සවස 03 වරක්</p>	<p>නබිතුමාණෝ මෙය කියවා ඇත්තාහ්</p>
17	<p>ලා ඉලාහ ඉල්ලල්ලාහු වහ්දුහු ලාෂර්කලහු ලහුල් මුල්කු වලහුල් හමිදු වහුච අලාකුල්ලි ෂෙයිඉන් කද්ර් (නැමදමට සුදුස්සා අල්ලාහ් හැර අන් කිසිවෙක් නැත ඔහු නතිකඩය ඔහුට ආදේශයක් නැත පාලන බලතල සියල්ල ඔහුටය ඔහු සියල්ල කෙරෙහි බලය ඇත්තාය)</p>	<p>උදේ සවස 10 වරක්</p>	<p>වහලෙකු නිදහස් කළාට සමාන වෙයි පින් 10ක් ලියවෙයි පව් 10ක් මකාලයි තත්ත්වයන් 10ක් උසස් කරයි ජෛනාන්ගෙන් ආරක්ෂා කරයි</p>
18	<p>සුබ්හානල්ලාහි වබිහමිදි හි අදද කල්කිහි වර්ලා නහ්සිහි වසිනන අරෂිහි වමිදුදු කලිමාහිහි (අල්ලාහ්ගේ මැවීම්වල සංඛ්‍යාව තරම් වූ ද ඔහුගේ සතුවේ ප්‍රමාණයටද ඔහුගේ අර්ෂිති බරට සමාන වූද ඔහුගේ වදන්හි ප්‍රමාණයටද මම ඔහුට ප්‍රශංසා කර සුවිඤ්ඤා කරමි)</p>	<p>උදේ සවස 3 වරක්</p>	<p>උදේ සිට දවල් දක්වා දෙවියන් දික්ර කරනවා වඩා අගනා ය.</p>



අධික වශයෙන් යහපත ලඟා කර දෙන වදන් හා කුසල්

යඟා වපාකයන් ගිමවන වදන් හා ක්‍රියාවන්	ඒ හා සමබන්ධ හදිසයන්, කුසල් හා මිහිමයන්
1 “ලා ඉලාහ ඉල්ලල්ලාහු වන්දනු ලා ජරකලහු ලෙහල් මුල්කු වලෙහල් හමීදු වනුවදලා කුල්ලිෂෙයිඉන් කදීර් (නැමදුමට සුදුසු දෙවියා අල්ලාහ් හැර අන් කිසිවෙක් නැත” ඔහු තනිකඩයෙකි ඔහුට ආදේශයක් නැත පාලනය ඔහු සතුය ප්‍රශංසා ඔහුටමය සැම දෙයක් කෙරෙහිම ඔහු බලවත්ය”	මිහිමය: කවරෙක් මෙය දවසකට 100 වරක් කියවන්නේ ද ඔහු වහලුන් දස දෙනකුට නිදහස ලබා දුන් අයෙකුට සමාන වන්නේය තවද ඔහුට කුසල් 100 ක් සටහන් කර ඇත. අකුසල් 100ක් ක්ෂමා කර මකා දැමෙයි” එදින සවස දැක්වා ඔහුට ඡෙයිතාන්ගෙන් ආරක්ෂාව සැලසෙයි” මොහුට වඩා වැඩි වාර ගණනක් කියන අයෙකු මිස වෙන කිසිවෙකුට ඔහුව අභිබවා යා නොහැක”
2 “සුබ්හානල්ලාහි වල්හමීදු ලිල්ලාහි වලා ඉලාහ ඉල්ලල්ලාහු වල්ලාහු අක්බර් වලා හවීල වලාකුච්චන ඉල්ලාහ් බිල්ලාහ්” (මම අල්ලාහ්ට තුනී පදමේ ප්‍රශංසාව ඔහුටය නැමදුමට සුදුසුය අල්ලාහ් හැර අන් කිසිවෙක් නොමැත” අල්ලාහ් ඉතා ශ්‍රේෂ්ඨය)”	මිහිමය: මම විශ්ව තරණය කළ රාත්‍රියේ නබි ඉබ්‍රාහිම් (අලෙයිහිස් සලාම්) තුමාව මුණ ගැසුනේම” එවිට එතුමා මුහම්මද් ඔබේ සමුහයාට මගේ සලාම් කියන්න” තවද ස්වර්ගයේ පස සුගඳය එහි වතුර ඉතා මදුරය එය විශාල පොළොවක් බවත් එහි ගස් (සුබ්හානල්ලාහි වල් හමීදුලිල්ලාහි වලාඉලාහ ඉල්ලල්ලාහු වල්ලාහු අක්බර් වලා හවීල වලා කුච්චන ඉල්ලා බිල්ලාහ්) ආදිය බවද කියන්නැයි කීහ”
3 “සුබ්හානල්ලාහි වබ්හමීදිහි සුබ්හානල්ලාහිල් අලිම්	මිහිමය: කවරෙකු සුබ්හානල්ලාහි වබ්හමීදිහි යනුවෙන් උදේ හා සවස 100 වරක් කියවන්නේද විනිශ්චය දිනයේ මොහුගේ පාපයන් මුහුදු පෙන තරම් තිබුණද සියල්ල ක්ෂමා කරන්නේය” මෙය පැවසූ අයෙකු හැර අන්කිසිවෙක් මොහුට වඩා කුසල් වලින් අබ්බවා යා නොහැක” දිවට ඉතා පහසු වූ ද මිනිස් තරාදියේ බර වැඩිවූ ද රත්මාන්ට ඉතා ප්‍රියමනාප වූ ද වචන වන්නේ (සුබ්බහානල්ලාහි වබ්හමීදිහි සුබ්හානල්ලාහිල් අලිම්) යන වාක්‍ය දෙක වන්නේය”
4 “ලා හවීල වලාකුච්චන ඉල්ලා බිල්ලාහ්	මිහිමය: නුඹට ස්වර්ගයේ භාණ්ඩාගාරවලින් එකක් ගැන කියන්නද? යි විමසුවිට එසේය කියනු ලැබීය” එවිට නබි තුමාණෝ මෙම දික්වරය ප්‍රකාශ කළහ”
5 ස්වර්ගය අයැද නිරයෙන් ආරක්ෂාව පැතීම	කවරෙකු තුන්වරක් ස්වර්ගය අයැදිනේ ද, ස්වර්ගය පවසයි. යා අල්ලාහ්! ඔහුව ස්වර්ගයට ඇතුල් කර මැනව. තවද කවරෙකු තුන්වරක් නිරයෙන් ආරක්ෂාව පතන්නේ ද, නිරය පවසයි. යා අල්ලාහ්! ඔහුව නිරයෙන් ආරක්ෂා කරනු මැනව.
6 රැස්විමවල ඇතිවන අඩුපාඩුවලට ප්‍රතිකර්මය	කවරෙකු රැස්විමක වාඩිවී එහි සෝෂා නගා, පසුව එම ස්ථානයෙන් නැගිටීමට පෙර “සුබ්හානල්ලාහුමම වබ්හමීදික අෂ්හුදු අන් ලා ඉලාහා ඉල්ලා අන්ත අස්තන්ගිරුක ව අතුබු ඉලෙක” යනුවෙන් කියන්නේ ද, එම රැස්විම අතර සිදුවූ ඔහුගේ සියලු පාපයන් ක්ෂමා කරනු ලැබේ.
7 කත්ග් සුරාචේ මුල් වැකි 10 යේ මිහිමය	කවරෙකු කත්ග් සුරාචේ මුල්වැකි 10 මහනය කරන්නේ ද ඔහු දජ්ජාල්ගෙන් ආරක්ෂා වන්නේය
8 නබි (සල්) නමින් සලවාත් කීම	මිහිමය: කවරෙකු මා නමින් සලවාත් කියන්නේ ද ඔහු වෙනුවෙන් අල්ලාහ් දහ වතාවක් සලවාත් කියයි” තවද පාපයන් දහයක් ක්ෂමා කෙරෙයි” තත්ත්වයන් දහයක් උසස් කරයි” (තවන වාර්තාවක) කුසල් දහයක් ලියවෙයි”
9 කුර්ආනයේ වැකි කීපයක් කියවීමේ මිහිමය-	කවරෙකු දිවා රාත්‍රියේ වැකි 50ක් කියවයි නම් ඔහු අමතක කළවුන් සමග නොලියවෙයි” කවරෙකු වැකි 200ක් කියවයි ද කුර්ආනය පරලොවදී ඔහුට විරුද්ධ ව වාද නොකරයි” කවරෙකු වැකි 500ක් කියවයි ද ඔහුට විපාක වශයෙන් (පින්) බොහෝමයක් ගිම්වෙයි”
10 අදාන් කියන්නන්ගේ මිහිමය	අදාන් කියන්නාගේ හඬට සවන් දෙන” මිනිසුන්” ජීන්වරුන් හා අනෙක් සියල්ල පරලොවදී සාක්ෂි දරයි” මුඅද්දින්වරුන් පරලොවදී බෙල්ල දික්වුවත් ලෙස සිටින්නෝය”
11 අදානට පිලිතුරු දීමෙන් ඉන්පසු ප්‍රාර්ථනා කිරීමෙන් මිහිමය	කවරෙකු අදාන් කියා අවසන් වූ පසු අල්ලාහුමම රබ්බ හාදිහද් ද:වහිත්තාමිමහ වස්සලාහිල් කාඉමහ් අහි මුහම්මදිහිල් වයිලහ වල් ගලීලාහ්” වබ්අස්හු මකාමහ මහමුදනිල්ලදී ව අන්තන්” (මෙම සම්පූර්ණ කැඳවුමේ හා ස්ථාවර කරනු ලබන සලාතයෙද රක්ෂකයාණනි මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාන්ට වයිලා නමැති පදවිය ද මිහිමය ද දී නුඹ පොරොන්දු වූ ප්‍රශංසනීය ස්ථානය දෙනු මැන) යැයි ප්‍රාර්ථනා කරයි ද ඔහුට නබිතුමන්ගේ අනුකම්පා බස් (මැතිහත්වීම) අනිවාර්ය වන්නේය”
12 වුළුව සම්පූර්ණයෙන් කිරීමේ මිහිමය	කවරෙකු වුළු සම්පූර්ණ කරන්නේ ද ඔහුගේ පාපයන් තම ශරීරයෙන් හැලෙන්නේය” ඔහුගේ නියපොතු යටින් පවා ඇති පාපයන් හැලෙන්නේය”

<p>13 වුළුවෙන් පසුව කරන ප්‍රාර්ථනය</p>	<p>කවරෙකු වුළුව සම්පූර්ණයෙන්ද ලස්සන ලෙසද ඉටුකර පසුව අඡන්ද අන්ලා ඉලාහ ඉල්ලේලාහු වඅන්න මුහම්මද් අබ්දල්ලාහි වරසුලුහි (නැමැදුමට සුදස්සා අල්ලාහ් හැර අන් කිසිවෙක් නැත් මුහම්මද් (සල්ලේලාහු අලෙයිහි වසල්ලම්) අල්ලාහ්ගේ ගැත්තා ද දුතයෙකු ද වෙයි) යැයි පවසන්නේ ද ඔහු වෙනුවෙන් ස්වර්ගයේ දොරටු අටම විවෘත වී ඔහුට මනාප දොරටුවෙන් ඇතුල් විය හැකි වන්නේය</p>
<p>14 වුළු කිරීමෙන් පසු රක්අන් දෙකක් සාතයේ යෙදීමේ මගිමය</p>	<p>කවර මුස්ලිම් වරයෙකු වුළුව අලංකාර ලෙස කර ඉන්පසු රක්අන් දෙකක් පිළිවෙලින් ඉටු කරයි ද ඔහුට ස්වර්ගය අනිවාර්ය වෙයි</p>
<p>15 මස්ජිද් කරා වැඩියෙන් ඇවිද යාමේ මගිමය</p>	<p>කවරෙකු සමූහ සලාතය සඳහා පයින් ගමන් කරන්නේ ද ඔහුගේ එක් පියවරකට එක් පාපයක් මැකී යයි අනෙක් පියවරට පිනක් ලියවෙයි මෙසේ ඔහු යන විටත් ආපසු එන විටත් පව් මැකී පිං ලියවෙමින් පවතී</p>
<p>16 කල්වේලා ඇතුළු පුලුආ සලාතයට යාම</p>	<p>කවරෙකු පුලුආ දිනයේ වේලාසනින් නාගෙන පිරිසිදු වී වාහනයක නොනැගී මස්ජිදයට පා ගමනින් ගොස් ඉමාම්වරයාට සම්පව වාඩි වී ඔහුගේ දේශනයට අවධානයෙන් සවන් දෙන්නේ ද ඔහුගේ සෑම පියවරකටම වසරක් උපාචාරය රැක සිටිගෙන නමැදුම් කළ කුසල් හිමිවෙයි යමෙක් නාගෙන හැකි පමණින් පිරිසිදු වී සුවද විලවුන් තවරාගෙන මස්ජිදයට ගොස් දෙදෙනෙකු වෙන් නොවන අන්දමින් තැනකට ගොස් ඔහුට නියම වූ සලාතය කර වාඩි වී නිහඬව දේශනයට සවන් දෙයි නම් ඒ සතියේ සිට ඊළඟ සතිය දක්වා ඔහුගේ පව් ක්ෂමා කෙරේ</p>
<p>17 ඉහරාම් (ආරම්භ) තක්බිරයට සහභාගි වීමේ මගිමය</p>	<p>කවරෙක් නොකඩවා ආරම්භ තක්බිරයට සහභාගි වී දින 40ක් අල්ලාහ් වෙනුවෙන් සලාතයේ යෙදෙන්නේද ඔහුට නිදහස් වීමේ පත්‍ර දෙකක් ලැබේ 1 නිරයෙන් නිදහස 2 කුහක කමින් නිදහස</p>
<p>18 අනිවාර්ය සලාතයක් සාමූහිකව ඉටු කිරීමේ මගිමය</p>	<p>සමූහ සලාතයේ යෙදීම තනිවම සලාතයේ යෙදීමට වඩා 27 ගුණයක මගිමයෙන් වැඩි වේ</p>
<p>19 ඉෂා ගප්ර සලාතයක් සාමූහිකව ඉටු කිරීමේ මගිමය</p>	<p>කවරෙකු ඉෂා සලාතය සාමූහිකව ඉටු කරන්නේ ද ඔහු රැයෙන් අඩක් සිටිගෙන නමැදුම් කළ අයෙකුට සමානය (ප්‍රතිඵල ලබයි) කවරෙකු ගප්ර සලාතය ද සාමූහිකව ඉටු කරන්නේද ඔහු රාත්‍රිය සම්පූර්ණයෙන් සිටිගෙන නමැදුම් කළ අයෙකුට සමාන වන්නේය</p>
<p>20 පළමු පේලියේ සිටිගෙන සලාතයේ යෙදීමේ මගිමය</p>	<p>අදාත් කීමෙහිත් පළමු පේලියේ සිටිගෙන සලාතයේ ඉටුකිරීමෙන් මගිමය මිනිස්සු දන්නහු නම් පසුව කුසපත් ඇදීමෙන් එම අවස්ථා දෙක ලබා ගත යුතු බව කීව ද කුසපත් ඇද එය ලබා ගන්නෝය</p>
<p>21 සුපුරුදු සුන්නත් සලාතයක් නොවරදවා ඉටු කිරීමේ මගිමය</p>	<p>කවරෙකු රාත්‍රියෙහි හා දවලෙහි රක්අන් 12 ඉටු කරයි නම් ඔහුට ස්වර්ගයේ නිවසක් නිර්මාණය කෙරෙයි (ඒවා ගප්රා පෙර 02 ලුහර් පෙර 04 පසු 02 මර්බි පසු 02 ඉෂා පසු 02 ආදියයි)</p>
<p>22 නගිල් සලාතයක් අඩිකව ඉටු කිරීම</p>	<p>නුඹ අඩිකව සලාතයේ යෙදෙන්න මන්ද නුඹ අල්ලාහ් වෙනුවෙන් කරන සෑම සප්රුවකට ම අල්ලා නුඹට එක් තත්ත්වයක් උසස් කර පාපයක් ක්ෂමා කරයි</p>
<p>23 ගප්ර හි (පෙර) සුන්නතනය හා ගප්ර සලාතයේ මගිමය</p>	<p>ගප්රහි පෙර රක්අන් දෙක මෙලොව හා එහි ඇති සියලු දැයට වඩා අගනේය කවරෙකු හෝ සුබ්‍රහු සලාතයේ යෙදෙයි නම් ඔහු අල්ලාහ්ගේ වගකීම යටතට පත් වන්නේය</p>
<p>24 ලූහා සලාතයේ මගිමය</p>	<p>නුඹලා හැම දෙනෙකුම නුඹලාගේ (ගර්රයේ) හංදි ගාණට දන්දිය යුතුය (සුබ්හානල්ලාහ්) දානයකි (අල්හම්දලිල්ලාහ්) ද දානයකි (අල්ලාහු අක්බිර) ද දානයකි නරක මාර්ගයෙහි බාධක වන ද ඉවතලීමත් දානයකි මේ හැම එකක් වෙනුවෙන්ම ලූහා වේලාවේ රක්අන් 2 ක් සලාතයේ යෙදීම ප්‍රමාණවත්ය</p>
<p>25 සලාතය ඉටු කළ තැනම අල්ලාහ්ව මෙනෙහි කිරීමේ මගිමය</p>	<p>නුඹලාගෙන් කෙනෙක් වුළු නොකැඩී සලාතය කළ තැන ම වාඩිවී සිටින තාක් මලක්වරු නුඹලාට ප්‍රාර්ථනා කරති යා අල්ලාහ් මොහුට කරුණා කරනු මැන මොහුගේ පව් ක්ෂමා කරනු මැනවැයි ප්‍රාර්ථනා කරති</p>
<p>26 ගප්ර සලාතය සාමූහික ව ඉටු කර සූර්ය උදාව තෙක් අල්ලාහ්ව මෙනෙහි කර රක්අන් දෙකක් ඉටු කිරීමේ මගිමය</p>	<p>කවරෙකු හෝ සාමූහිකව ගප්ර සලාතය ඉටු කර හිරු උදාවන තුරු අල්ලාහ්ව දික්ර කිරීමෙන් අනතුරුව රක්අන් දෙකක් සලාතයේ යෙදෙයි නම් ඔහුට සම්පූර්ණ හප් උම්රා කළ කුසල් සම්භාරයක් හිමි වන්නේය</p>
<p>27 රාත්‍රියේ අවදි වී බ්රද ද අවදි කර දෙදෙනාම සලාතයේ යෙදීමේ මගිමය</p>	<p>කවරෙකු රාත්‍රියේ අවදි වී තම බ්රද ද අවදි කරවා දෙදෙනාම රක්අන් දෙකක් සලාතය කරන්නේ නම් ඔවුන් දෙදෙනා අල්ලාහ්ව මෙනෙහි කළ ගැහැණු පිරිමින් ලේබ්ණයේ ලියවෙන්නේය</p>



28	<p>රාත්‍රී සලාතයේ යෙදීමට ස්ථිරව සිතාගෙන සිටිය දී අවදිවීමට නොහැකි වීම</p>	<p>රාත්‍රී සලාතයේ යෙදිය යුතු යැයි සිතා සිටිය දී ඔහු තද නින්දකට වැටී මිනිසාට සලාතය කරන්නට නොහැකිවෙතොත් ඔහු ට සලාතය කළ කුසල අල්ලාත් ලබා දෙන්නේය. ඔහුගේ නින්ද ඔහුට දානායක් වන්නේය.</p>
29	<p>පොළොව ඇතුළුවන විට පාරායනා කරන දුආව</p>	<p>ලා ඉලාහා ඉල්ලල්ලාහු වන්දනු ලා ජරිකලහු ලහුල් මුල්කු වලහුල් හමිදු යුත්සී වයුමතු වනුවල් හස්සු ලා යමුතු බයදිහිල් හයිරු වනුව අලා කුල්ලිෂෙස්යීන් කදීර්. යනුවෙන් කවරෙකු පොළොව ඇතුල් වූ විට පවසන්නේ ද, අල්ලාත් ඔහුට කුසල් ලක්ෂ දහයක් ලියන්නේය. පාපයන් ලක්ෂ දහයක් මකන්නේය. තවද ස්වර්ගයේ ඔහුගේ තරාතිරම ලක්ෂ දහයකින් ඉහළ නංවන්නේය.</p>
30	<p>සෑම ගර්ඵ සලාතයක අවසානයේදීම සුබනානල්ලාත්, අල්හමිදු ලිල්ලාත්, අල්ලාහු අක්බර් 33 වතාවක් කියා, අවසාන වශයෙන් ලා ඉලාහා ඉල්ලල්ලාත් එක් වරක් කියා තිබේ කිරීම.</p>	<p>කවරෙකු සෑම (ගර්ඵ) සලාතයකම පසුව සුබනානල්ලාත් 33 වතාවක්, අල්හමිදු ලිල්ලාත් 33 වතාවක්, අල්ලාහු අක්බර් 33 වතාවක්, මෙය අනුනවයක් වන්නේය. පසුව සිය සමපූර්ණ කිරීම සඳහා එක් වරක් ලා ඉලාහා ඉල්ලල්ලාහු වන්දනු ලා ජරිකලහු ලහුල් මුල්කු වලහුල් හමිදු වනුව අලා කුල්ලිෂෙස්යීන් කදීර්. යනුවෙන් අල්ලාව දික්රු කරන්නේ ද, මුහුදේ පෙණ තරම ඔහුගේ පාපයන් වුව ද, අල්ලාත් එය ක්ෂමා කරන්නේය.</p>
31	<p>අනිවාර්ය සලාතයෙන් පසු ආයතුල් කූර්ෂී කියවීම</p>	<p>කවරෙකු අනිවාර්ය (ගර්ඵ) සලාතයෙන් පසුව (ආයතුල් කූර්ෂී) කියවන්නේ නම් ස්වර්ගයට පිවිසීමට මරණය හැර වෙනත් බාධකයක් නොමැත්.</p>
32	<p>රෝගියා ළඟට සුවදුක් වීමයිමට යෑම</p>	<p>කවරෙකු හෝ මුස්ලිම් වරයෙක් උදැසන රෝගියෙක් බලන්න යයි නම් සවස දක්වා මලක්වරු හැත්තැදහසක් (70 000) ඔහුට පාප ක්ෂමාව පනති. සවස යයි නම් උදැසන දක්වා මලක්වරු 70 000ක් ඔහු වෙනුවෙන් පාප ක්ෂමාව පනති. ඔහුට ස්වර්ගයේ හෙළ පලතුරු ඇත්.</p>
33	<p>පරීක්ෂණයට ගොදුරු වුවත් දකින අවස්ථාවලදී පැවසීම</p>	<p>කවරෙකු පරීක්ෂණයට ගොදුරු වුවත්ව දකින්නේ ද පහත සඳහන් දුආව පවසයි. අල්හමිදු ලිල්ලිහිල්ලේ ආභානී මමමබතලාක බනී ව ගල්ලෙනී අලා කයිරින් මමමත් හලක හල්ලීලා. එවිට එම පරීක්ෂාව ඔහුට නොපැමණේ.</p>
34	<p>පරීක්ෂණයන්ට ගොදුරුවුවත් සැනසිලිවදන් කීම</p>	<p>කවරෙකු පරීක්ෂණයට ගොදුරු වී සිටින අයෙකුට සැනසිලිවදන් කියන්නේ ද ඔහුට ඔහුගේ කුසල් මෙන් ලබා දෙන්නේය. යම් මුස්ලිම්වරයෙකු තම සහෝදරයෙකුගේ දුකේදී සහන බස් දොඩන්නේ ද ඔහුට අල්ලාත් ගෞරවය නැගී ආහරණය පළවන්නේය.</p>
35	<p>පනාසා සලාතයේ යෙදී පසුව කනන්නේ හමදානායට ද සහභාගිවීම</p>	<p>කවරෙකු පනානාසා සලාතය දක්වා සහභාගි වෙයිනම් ඔහුට කිරාත් 01ක් කුසල් ඇත් හමදානාය දක්වා කවරෙකු සහභාගිවෙන්නේ ද ඔහුට කිරාත් 02ක් කුසල් ලැබෙයි. කිරාත් 02 ක් කොතරම් දැයි ප්‍රශ්න කෙරුණු විට එය විශාල කඳු දෙකකට සමාන යැයි නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ කීහ. අපි කඳු බොහොමයක කුසල් නැති කරගත්තෙමු යි ඉබිනු උමර් (රලියල්ලාහු අන්හු) තුමා කීය.</p>
36	<p>අල්ලාත් වෙනුවෙන් මස්පිදු නිර්මාණය කිරීම හෝ කොටස් කරුවෙකු වීම</p>	<p>කවරෙකු අල්ලාත් වෙනුවෙන් මස්පිදුයක් නිර්මාණය කරන්නේ ද එය කුරුළු කුඩුවක් වෙන්වුවත් කමක් නැත්. අල්ලාත් ඔහුට ස්වර්ගයේ නිවසක් තනන්නේය.</p>
37	<p>යහපත් දෑ සඳහා වියදම් කිරීම</p>	<p>දිනපතා උදැසන මලක්වරුන් දෙදෙනෙකු පහළට බැස එක් අයෙක් යා අල්ලාත් වියදම් කරන්නාට අභිවාද්ධිය ඇතිකරන්නායි පහයි. දෙවැන්නා යා අල්ලාත් මසුරුකම් කරන්නාට විනාශය ගෙන දෙන්නායි පහයි.</p>
38	<p>දන් දීම</p>	<p>දන් දීමෙන් වස්තුව අඩුනොවෙයි. ක්ෂමා කිරීම තුළින් ගැත්තා ගෞරවය ම අධික කරගනී. කවරෙකු නිහතමානීව කටයුතු කරයි ද ඔහුව අල්ලාත් උසස් කරයි. දිර්හම් එකක් දිර්හම් ලක්ෂයක් අබ්බවා ගියේය. අල්ලාත්ගේ දුකයාණනි ඒ කෙසේ දෑ යි නබි තුමන්ගෙන් සහබාවරු ඇසූහ. කෙනෙක් ළඟ දිර්හම් දෙකක් ඇත්. ඉන් එකක් ඔහු දන් දෙයි. තව එකක් ළඟ විශාල වස්තුවක් ඇත්. ඔහු එයින් සුළු ප්‍රමාණයක් වූ දිර්හම් ලක්ෂයක් දන් දෙයි. යි නබි තුමෝ පිලිතුරු දුන්හ.</p>
39	<p>පොලිය බලාපොරොත්තු නොවී ණයට දීම</p>	<p>කවර මුස්ලිම්වරයෙකු අනෙක් මුස්ලිම්වරයාට දෙවරක් ණය දෙන්නේ ද ඒ මුදල ඔහු වරක් දන් දුන්නාට සමාන වෙයි.</p>
40	<p>දුෂ්කර අයට නමස්ලිලිවීම</p>	<p>කෙනෙක් පනතාවට ණය දුන්නේය. ඔහු තම වහලා අමතා නුඹ දුෂ්කර තාවලින් යුත් කෙනෙක් දුටුවේ නම් ණය කපා හරිනු. මන්ද අල්ලාත් අපව ක්ෂමා කිරීමට ප්‍රමාණවත්යැයි කියන්නෙකු ව සිටියේය. ඔහු අල්ලාත්ව මුණ</p>

		ගැසුන විට අල්ලාගත් ඔහුට ක්ෂමාව දුන්නේය
41	අල්ලාගත් මාර්ගයේ දිනක් උපවාස ශීලයේ යෙදීම	කවරෙකු අල්ලාගත් මාර්ගයේ දිනක් උපවාසය රකිද්දී ඔහුගේ මුහුණ අල්ලාගත් නිරයෙන් අවුරුදු 70 ක් දුරට දුරස්ථ කරන්නේය
42	සෑම මසකම දින 3 ක් හා අරභා හා ආමුරා දිනවල උපවාසය ඇල්ලීම	සෑම මසකම දින තුනක් උපවාසය රැකීම පිළිබඳ සමහර කාලය පුරාම උපවාසය රැකීමට සමාන වන්නේය. අරභා දවසේ උපවාසය ගැන විමසූ විට එය පසුගිය අවුරුද්ද හා ලබන අවුරුද්දේ පාපයන්ට ප්‍රතිකර්මයක් බව ද ආමුරා දින උපවාසය ගැන විමසූ විට එය පසුගිය වසරේ පාපයන්ට ප්‍රතිකර්ම වන්නේ යැයි නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ පිළිතුරු දුන්හ.
43	ඡව්වාල් මස දින 06ක් උපවාස ශීලයේ නියැලීම	කවරෙකු රම්ලාන් මාසයේ උපවාසයේ නියැලී පසුව ඡව්වාල් මාසයේ දින 06ක් උපවාසයේ නියැලෙයි නම් එය පිළිබඳ කාලයේ උපවාසයේ නියැලීමට සමාන වෙයි.
44	තරාවිත් සලාතය ඉමාම් අවසන් කරන තෙක් සාමුහිකව ඉටුකිරීම	තරාවිත් සලාතය ඉමාම් සමග අවසානය දක්වා යමෙක් ඉටුකරයි නම් ඔහුට මුළු රාත්‍රියම සිටගෙන නමැදුම් ඉටු කළ කුසල් ගිම්වන්නේය.
45	රම්සාන් මස උම්රා කිරීම	රම්සාන් මස උම්රා කිරීම හප් වන්දනයට සමානය නැතිනම් මා සමග හප් වන්දනයක් ඉටුකළා හා සමානය යැයි නබිතුමාණෝ ප්‍රකාශ කළහ.
46	පිළිගත් හප්	කවරෙකු අල්ලාගත් වෙනුවෙන් හප් නමැදුමට ගොස් සංසර්ගයේ නොයෙදී පාපකාරී කට්ටිවලින් හා පාපී ක්‍රියාවලින් තොරව ඉටුකරයි නම් එදින උපන් ළදරුවෙකු සේ ආපසු එන්නේය. හප් සදහා සවර්ගය මිස වෙන කුසලක් නැත.
47	දුල්හජ් මුල් දින 10 තුළගත ක්‍රියා කිරීම	දුල් හජ් මාසයේ මුල් දින 10 තුළ යහකියා කිරීම මෙන් අල්ලාගත් ප්‍රියමනාප දෙයක් වෙනත් නැත. පිහාද් වලටත් වඩා දැරූ යි අසන ලදී. එවිට ඔව් එයටද සමාන නොවේ. එහෙත් තම ප්‍රාණය හා වස්තුව රැගෙන ගොස් (පිහාද් සදහා) ආපසු නොපැමිණී අය හැර යැයි නබිතුමාණෝ කීහ.
48	උල්හිස්යා	නබි මතුරෝ නබිතුමාගෙන් උල්හිස්යා පිළිබඳ කරුණු විමසූහ. එවිට එතුමාණෝ මෙය නුඹලාගේ පියා ඉබ්‍රාහිම් (අලෙයිහිස් සලාම්) තුමාගේ මාර්ගයට අයත් එකක් යැයි පිළිතුරු දුන්හ. එයින් අපට කුමන පළක් ලැබේදැ? යි විමසූහ. එවිට එතුමාණෝ සෑම රෝම කුපයකටම පිනක් ලැබේ. එසේ කම්බිලි (බැටළුවාට) කෙසේදැ? යි විමසූහ. බැටළුවාගේ සෑම රෝමයකටම පිනක් ලැබේ යැයි නබිතුමාණෝ කීහ.
49	ආලිම්වරයෙකුගේ කුසල හා මහිමය	එක ආබිද් වත්පිළිවෙන් කරන්නෙකුට වඩා එක උගතෙකුගේ ඇති මහිමය නුඹලාගෙන් ඉතා පහත්ම පුද්ගලයාට වඩා මගේ මහිමය වැනිය. නියත වශයෙන්ම අහස් ද අහස් හා පොළොවෙහි ඉන්න අය ද තම ගුලේ සිටින කුහුඹුවන් ඇතුළු මහ සයුරේ මත්සයින් පවා ජනතාවට යහපත් දේ උගන්වන අය වෙනුවෙන් පාපක්ෂමාව අයදීන්නෝය.
50	අල්ලාගත් මාර්ගයේ ප්‍රත්‍ය සටනේදී මයගිය අයෙකුට හිමිවන ප්‍රතිඵල	අල්ලාගත් මාර්ගයේ දිවිපිද කෙනෙකුට අල්ලාගතගෙන් කරුණු කේ හිමිවන්නේය. 1. ඔහුගේ පාපයන් පළමුවෙන්ම ක්ෂමා කෙරෙන්නේය. 2. ස්වර්ගයේ ඔහුගේ නවාතැන දකී. 3. කබිර් (මනිවලේ) වේදනාවෙන් නිදහස් වෙයි. 4. ඉතා හයානක හැඟී ගැනීමෙන් ආරක්ෂාව ලබයි. 5. ඔහුගේ හිසේ ගෞරවය නමැති ඔටුන්නක් පළඳවනු ලබයි. එහි ඔබ්බවට ඇති මැණික් ගලක් මේ ලෝකය හා එහි සියලු දේට වඩා අගනේය. 6. ඔහුට සවර්ග කන්‍යාවන් 70ක් විවාහ කර දෙනු ලබයි. ඔහුගේ පවුලේ 70 දෙනෙකු වෙනුවෙන් ඔහුගේ සහන බස්දෙසීම (නිර්දේශය) පිළිගැනේ.
51	අල්ලාගත් බයෙන් ඔහුගේ මාර්ගයේ මුර කිරීම	ඇස් දෙකක් නිරයේ නොදැවේ. එනම් 1. අල්ලාගත් බයෙන් හැඬ ඇස්. 2. අල්ලාගත් මාර්ගයේ මුරකොරුනු ඇස්.
52	පිළියසීම මැතිරීමට ඉල්ලීම ශාස්ත්‍ර බැලීම ආදියෙන් වැළකීම	මුල් සමාජයේ අයව නබි සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තුමාණන්ට සිහිනෙන් පෙන්වනු ලැබීය. එතුමෝ තම සමුහයාට දුටහ. එයින් 70 000ක් විනාගයකින් හෝ දඬුවමකින් තොරව ස්වර්ගයට ගියහ. ඔවුහු ගින්නෙන් නොපිළියසූ මැතිරීමට ඉල්ලා නොසිටීම හා ශාස්ත්‍ර නොබැලූ ද සියලුම කාර්යයන් හිදී අල්ලාගත් මත අවල විශ්වාසය තැබූ අයයි.
53	කුඩා ළදරුවන් අහිමිවුවන්ගේ ප්‍රතිඵල	කවර මුස්ලිම්වරයෙකුගේ ළදරුවන් තුන්දෙනෙක් වැඩිවියට පත්නොවී මියගියේ නම් අල්ලාගත් ඔහුට සවර්ගයට ඇතුල් කරයි.
54	පෙනීම නැතිවී ඉවසා සිටි අය	නියත වශයෙන්ම අල්ලාගත් මෙසේ ප්‍රකාශ කරයි. මම මගේ ගැන්තාගේ ඇස් දෙකේ පෙනුම නැතිකර පරික්ෂා කළ විට ඔහු ඉවසා සිටියේ නම් ඒ දෙක වෙනුවට ඔහුට සවර්ගය ප්‍රතිඵල වශයෙන් දෙමි.



55	අල්ලාගත් වෙනුවෙන් කුමක් වුවත් අත්හැරීම	කුමක් වුවද නුඹ අල්ලාගැනීමට බයෙන් අත්හැරීමට නම් අල්ලාගත් නුඹට එයට වඩා වැදගත් දෙයක් ලබා දෙන්නේය
56	ලිගුව හා දිව ආරක්ෂා කිරීම	කවරෙකු තම හකු දෙකට අතර ඇති දෙය ද තම පාද දෙක අතර ඇති දෙය ද ආරක්ෂා කර ගන්නා බවට වගකීම භාරගන්නේ ද මම ඔහුට සවර්ගය ලබා දීමේ වගකීම භාරගනිමි ඒවා දෙක නම් ලිගුව හා දිවයි
57	නිවසට ඇතුළුවීමේදී හා ආහාර ගැනීමේ දී බිස්මි කීම	කෙනෙක් තම නිවසට ඇතුළුවීමේදීත් ආහාර ගැනීමේදීත් අල්ලාගත් සිහිකරන්නේ නම් ජෛනිකයන් තම පිරිස අමතා මෙහි නැවතීමට හෝ ආහාර ගැනීමට හෝ අපට නොහැකි යැයි කියයි එසේම යමෙක් නිවසට ඇතුළුවීමේදීත් ආහාර ගැනීමේදීත් අල්ලාගත් සිහිපත් නොකරයි නම් ජෛනිකයන් තම පිරිස අමතා මෙහි නැවතීමට හා නුඹලාට ආහාර ගැනීමට අවශ්‍ය පහසුකම් ඇතැයි කියයි
58	ආහාර ගැනීම අපත් ඇදුම් ඇදීම හා පානය කිරීමෙන් අනතුරුව අල්ලාගත් ප්‍රශංසා කිරීම	කවරෙකු හෝ ආහාරයක් අනුභව කළ පසු <i>අල්ලාගත්ලිගුවලදී අත්අමති හැදෑ වර්සුකනිති මින් ගයිරි හව්ලින් මින්හි වලා කුච්වත්</i> (මට මෙම ආහාරය ලබාදුන් කියිද හැකියාවක් නොමැති මට රිස්ක් ලබාදුන් අල්ලාගත්ටම සියලු ප්‍රශංසා) යැයි කියාමින් ඔහුගේ පෙර පවී සියල්ල කපමා කෙරෙයි කවරෙකුගේ අලුත් ඇඳුමක් අඳිනවිට <i>අල්ලාගත්ලිගුවන් හිල්ලේ කසාහි හැදෑ වරසකනිති මින් ගයිරි හව්ලින් මින්හි වලා කුච්වත්</i> (මට මෙය ඇඳීමට ලබාදුන් මට කියිද හැකියාවක් නොමැතිමව සිටියදී රිස්ක් ලබාදුන් අල්ලාගත්ටම සියලු ප්‍රශංසා) යැයි ප්‍රකාශ කරයි
59	කවරෙකු හෝ තම කාර්ය බහුලතාව අඩුකරන සිතන්නේ නම්	ආහාර (රළියල්ලානු අත්හා) තුමිය නබිතුමන්ගෙන් තමන්ට මෙහෙකාරියක් ලාබදෙන මෙන් ඉල්ලා සිටියාය ඒවිට ආහාර (රළියල්ලානු අත්හා) තුමියට හා අලි (රළියල්ලානු අත්හු) තුමාට නබි(සල්ලල්ලානු අලෙයිහි වසල්ලම්)තුමාණෝ මෙසේ පිලිතුරු දුන්හ ඔබ දෙදෙනා ඉල්ලු දෙයට වඩා ඉතා වැදගත් දෙයක් මා කියා දෙන්න ද? ඔබ දෙදෙනා නින්දට යාමට පෙර <i>සුබ්හානල්ලාහ්</i> - 33 <i>අල්ලාගත්ලිගුවන්</i> 33 <i>අල්ලානු අක්බර්</i> 34 වරක් පවසනු එය මෙහෙකාරියකට වඩා ඔබ දෙදෙනාට වටින්නේය
60	සංසර්ගයට පෙර ප්‍රාර්ථනය	නුඹලාගෙන් කෙනෙක් තම බිරිඳ සමග සංසර්ගයේ යෙදීමට සිතුවුවේ නම් <i>බිස්මිල්ලාහ් අල්ලානුමිම ජන්හිබිනජ් ජෛනිකයන් වජන්හිබිනජ් ජෛනිකයන් මා රසක්තනා මින්හු</i> යැයි කියන්නේ නම් ඒ අවස්ථාවේ ගැබගනීවී නම් ජෛනිකයන් එම ප්‍රදරුවාට කියිද හානියක් නොකරයි
61	බිරිඳ සැමියාට අවනත වීම	ගැහැණියක පස්වේල සලාතය ඉටුකර අනිවාර්ය උපවාසය ද අල්ලා තම රහසද ඇරක්ෂා කරමින් තම ස්වාමියාට අවනතවන්නී නම් ඇයට කැමති දොරටුවකින් සවර්ගයට ඇතුළු වන්නැයි ආරාධනා කරනු ඇත
62	දෙගුරුන්ට කිකරා වීම හා ඥාතීන් සමග එක් වී පිවත් වීම	"අල්ලානු තආලාගේ තෘප්තිය පියාගේ තෘප්තියේ තිබෙන්නේය." කවරෙකු තම පීචනයේ අවශ්‍යතාවයන් හි අභිවෘද්ධිය ඇතිවීම හා පීචන කාලය අධික වීම ප්‍රිය කරන්නේ ද ඔහු ඥාතීන් සමග එක් වී පිවත් වෙයි.
63	අනාථයින්ට සැලකීම	මම ද අනාථයින්ව නඩත්තු කරන්නා ද සවර්ගයේ මෙසේ සිටින්නෙමු යි තම දුඹරැගිල්ල හා මැදැගිල්ල එකට තබා නබිතුමාණෝ පෙන්වුන්
64	යහපත් ගතිගුණ	නියත වශයෙන්ම එක් මු:මින්වරයෙකු සිටගෙන උපවාසයේ නියැලී සිටගෙන නැමදුම් කරන අයෙකුගේ තත්වයට පත්වෙයි තම ගුණ යහපත් කම පෙලගස්වාගත් කෙනෙකුට සවර්ගයේ උසස් මාලිගාවකට හිමිකම් ලබනු ඇත
65	මැවීමිවලට කරුණාව දැක්වීම	අල්ලාගත් කරුණාව දක්වන්නේ කාරුණික සිතුවිලි ඇති අයටය පොළොවේ අයට කරුණාව දක්වන්නේ එවිට අහසේ අය නුඹට කරුණාව දක්වන්නේය
66	මුස්ලිම්වරුන්ට යහපත කිරීම	නුඹලාගෙන් කෙනෙකු තමාට රිසි දෙය තම සහෝදරයාට ද රිසිවන තෙක් පූර්ණ මුස්ලිම්වරයෙකු විය නොහැක
67	ලජ්ජාව	ලජ්ජාව යහපතක් මිස වෙනත් දෙයක් ගෙන නොඑයි ලජ්ජාව විශ්වාසයට අයත් එකකි රසුල්වරුන්ගේ කරුණු හතරක් ඇත 1 ලජ්ජාව 2 සුචල තැවරීම 3 දත් මැදීම හා 4 විවාහ වීමයි
68	පළමුවෙන් සලාම් කීම	මහිසෙක් නබිතුමාණන් වෙත පැමිණ <i>අස්සලාමු අලෙකුම් කිය</i> එයට නබි තුමාණෝ දහයයි කීහ ඉන් අනතුරු තව කෙනෙක් පැමිණි <i>අස්සලාමු අලෙකුම් වරත්මතුල්ලාහ්</i> යැයි කීය එයට නබි තුමෝ විස්සයි කීහ පසුව තවත් කෙනෙක් පැමිණ <i>අස්සලාමු අලෙකුම් වරත්මතුල්ලාහි වබරකාතුහු</i> යැයි කීය එවිට එතුමාණෝ තිහයි කීහ (එනම් ලැබෙන කුසල්වල ප්‍රමාණය වේ)



69	මුණාගැසෙන විට අතට අත දීම	මුස්ලිම්වරුන් දෙදෙනෙකු මුණාගැසී මුසාබතා කරගැනීමේදී ඒ දෙදෙනා වෙන්වී යාමට පෙර දෙදෙනාගේ පාපයන් ක්ෂමා කෙරෙන්නේය
70	තම සහෝදරයාගේ අභිමානය සුරැකීම	කවරෙකු තම සහෝදරයාගේ අභිමානය සුරැකීමට කතා කරයි ද විනිශ්චය දිනයේ දී අල්ලාහ් ඔහුගෙන් අපාභින්න ඉවත්කර දමන්නේය
71	යහපත් අය ප්‍රිය කිරීම හා ඔවුන් සමග මිත්‍රවීම	නුඹ කවරෙකු වූ ප්‍රිය කරන්නෙක් ද ඔහු සමග (පරලොවදී) සිටින්නෙහිය අනස් (රළියල්ලාහු අන්ත්‍ර) තුමාණන් මෙසේ කියා නබි මිතුරන් මෙයින් සතුටට පත්වුවා සේ වෙන කිසිවෙකින් සතුටු වූයේ නැත්
72	අල්ලාහ් වෙනුවෙන් ආදරය කරන්නන්	අල්ලාහ් මෙසේ පවසයි "මා වෙනුවෙන් එකිනෙකා ආදරය කරන්නන්ට ආලෝකයෙන් නිර්මිත වේදිකා ඇත් ඔවුන් දැක නබිවරු හා මුහුදුවරු ද ආශාකරති"
73	මුස්ලිම් සහෝදරයා වෙනුවෙන් ප්‍රාර්ථනා කිරීම	කවරෙකු සහෝදරයා වෙනුවෙන් තනිවම ඔහු නොදැනුවත්ව ප්‍රාර්ථනා කරන්නේ ද ඔහුට නියම කළ මලක්වරයා ආමින් (නුඹටත් එසේම අත්වේවා යැයි කියයි)
74	මුරුමින් වූ ගැහැණු පිරිමින්ගේ පාප ක්ෂමාව ඇයදීම	කවරෙකු මුරුමින් වූ ගැහැණුන්ට ද පිරිමින්ටද පාපක්ෂමාව ඇයද සිටින්නේ ද ඔහුට සෑම ගැහැණු පිරිමි සංඛ්‍යාව අනුව කුසල් (පිං) ලියන්නේය
75	අනතුරුදායක දෑ පාරෙන් ඉවත් කිරීම	ජනතාවට හානිකර ගසක් කපා ඉවත් කළ මිනිසෙකු සවර්ගයේ ගමන්කරනු මම දුටිමි
76	බොරුවෙන් හා තර්ක කිරීමෙන් වැළකීම	කවරෙකු සත්‍යයයෙන් ඇති දේ තහවුරු වීමෙන් පසු තර්ක කිරීමෙන් වැළකෙන්නේ ද ඔහුට සවර්ගයේ පැත්තක නිවසක් ලබාදෙන්නට මම වගකීම භාරගනිමි කවරෙකු විහිළුවට හෝ බොරු කීමෙන් වළකින්නේ ද ඔහුට සවර්ගයේ මැද නිවසක් ලබාදෙන්නට මම වගකීම භාරගනිමි යැයි නබිතුමාණෝ ප්‍රකාශ කළහ
77	කෝපය මැඩගැනීම	කවරෙකු කෝපය මැඩගන්නේ ද විනිශ්චය දිනයේ මැවීම් අතර ඔහු ව කැඳවා ඔහුට ප්‍රියමනාප කනනා ස්ත්‍රීන් ව තෝරා ගැනීමට අවස්ථාව ලබා දෙයි
78	යහපත කියා ප්‍රශංසාවට ලක්කිරීම හෝ අයහපත කියා අප්‍රශංසාවට ලක්කිරීම	(මියගිය) තැනැත්තෙකු නුඹලා ඔහුගේ යහපත ප්‍රශංසා කිරීමෙන් ඔහුට සවර්ගය අනිවාරණය වේ. ඔහුට අප්‍රශංසා කිරීමෙන් නිරය අනිවාරණය වේ. පොළොව මත අල්ලාහ්ගේ සාකම් කරුවන් නුඹලාම වන්නෝය.
79	මුස්ලිම්වරයෙකුගේ දුෂ්කරතාව නැති කිරීම අඩුපාඩු වසංකිරීම හා උදව් කිරීම	කවරෙකු හෝ මුරුමින්වරයෙකුගේ මෙලොව දුෂ්කරතාවලින් එකක් නැති කරයි නම් මොහුගේ පරලොව දුෂ්කරතාවක් නැති කරයි කවරෙකු හෝ දුප්පතෙකුගේ දුෂ්කරතාවක් ලිහිල් කරයි නම් ඔහුට අල්ලාහ් මෙලොව හා පරලොව දුෂ්කරතාවන් ලිහිල් කරයි කවරෙකු මුස්ලිම්වරයෙකුගේ අඩුවක් වසං කරන්නේ ද අල්ලාහ් ඔහුගේ මෙලොව හා පරලොව අඩුපාඩු වසං කරයි ගැත්තෙක් තම සහෝදරයාට උදව් කරන තාක් අල්ලාහ් ඔහුට උදව් කරමින් සිටියි
80	ගැහැණු දරුවන්ට උදව් කිරීම	කවරෙකු ගැහැණු දැරියන්ගෙන් පරීක්ෂණයට ගොදුරු වී එම දරුවන්ට හොඳින් උපකාර කරන්නේ ද ඔවුන් ඔහුට නිරයෙන් වළක්වන තිරයක් වන්නෝය.
81	විනිසුරු හින්දු දීම තරුණයින්ගේ විනය මස්පිද් සමග සම්බන්ධතාව තබා ගැනීම අල්ලාහ් වෙනුවෙන් ආදරය කිරීම	අල්ලාහ්ගේ සෙවන හැර කිසිම සෙවනක් නොමැති ඒ දවසේ අල්ලාහ් හන් දෙනෙකුට සෙවන ලබා දෙයි 1 ධර්මිෂ්ට රජු 2 අල්ලාහ්ගේ වත් පිළිවෙත් අතර වැඩුන තරුණයා 3 මස්පිද් සමග සම්බන්ධ සිතක් ඇති මිනිසා 4 අල්ලාහ් වෙනුවෙන්ම එක්වී ඒ වෙනුවෙන් ම මිත්‍ර වී ඒ පදනම යටතේම වෙන් වී ගිය සහෝදරයින් දෙදෙනා 5 රුව හා තත්ත්වයෙන් අනුන කාන්තාවක් වරදට කැඳවූ විට මම අල්ලාහ්ට බියවෙමි යැයි පවසා ඉන් ඉවත් වූ මිනිසා 6 තම දකුණු අතින් දෙන දේ වම් අත නොදන්නා ලෙස රහසේ දන්දන් මිනිසා 7 තනිවම අල්ලාහ් ගැන සිතා කුසළ හැලූ මිනිසා
82	පාපක්ෂමා	කවරෙකු පාපක්ෂමාව පීචනයේ අවශ්‍යම දෙයක් කරගන්නේ ද, අල්ලාහ් ඔහුට සියලු ප්‍රශ්නවලින් බැහැර වීමේ මගපහදා දෙන්නේය. සියලු දුක් කරදරවලින් ජය ලබාදෙන්නේය. තවද ඔහු නොසිතූ ආකාරයෙන් ඔහුගේ අවශ්‍යයතාවයන් සපුරන්නේය.

තහනම් කෙරුණු සමහර කරුණු

තහනම් කෙරුණු ලැබූ කරුණු	නඩිතූමාණන්ගේ වදන්
1 අනෙක් අයට අරමුණු කරගෙන යහකියා කිරීම	අල්ලාහ් මෙසේ කියයි "මම ආදේශ කිරීමෙන් ඉතාමත් අනවශ්‍ය කෙනෙක් වෙමි කවරෙකු හෝ යම් යහකියාවක් කිරීමේ දී තවත් කෙනෙක් එයට සම්බන්ධ කරයි නම් ඔහු ආදේශ කළ නැතැත්තාටම භාරකරැ වේ" මම ඉන් ඉවත්වෙමි"
2 භාහිරය ශිලාවාර ව අභ්‍යන්තරය නරක්ව තිබීම	නබි (සල්) තූමාණන් පැවසුවේය. මා යම් පිරිසක් ගැන දනිමි, ඔවුන් වනිෂ්වය දිනයේ දී තිහාමාවේ දක්නට ලැබෙන සුදු කඳුමෙන් කුසලයන් රැගෙන එයි අල්ලන් එය වසිරන ලද දුවල්ල මෙන් පත්කරයි. එවට සවඩාන් (රළු) තූමා ඇසුවේය, අල්ලන්ගේ දුතයානනී ! ඔවුන් කවුරුන් දැයි අපට පැහැදිලි කරන්න නැත්නම් අපි ද නොදැනුවත්ව එම පිරිසට අයත්වෙමු. එවට නබි (සල්) කූමාණන් පැවසුවේය : ඔවුන් නුඹලාගේ සහෝදරවරුන් හා නුඹලා මෙන්ය. නුඹලා රාත්‍රියේ නැමදුම් ඉටු කරන්නාමෙන් ඔවුන් ද නැමදුම් ඉටු කරයි. එහෙත් තනිවම සිටිය දී තහනම් කරනු ලැබූ දෙයක් කිරීමට අවස්ථාව ලැබුනේ නම් එය කරයි.
3 උඩගු කම	කවරෙකුගේ හිතේ අනු ප්‍රමාණයක උඩගුකමක් ඇත් ද ඔහු සවර්ගයට නොයයි උඩගුකම යනු සත්‍ය වසං කිරීමත් අනුන්ව පහත් කොට බැලීමත් ය"
4 ඇඳු වළලු කරට පහළින් ඇදීම	ඇඳුවලින් අනුමැතිය ඇති තරමට වඩා එල්ලා ඇදීම, එය සරම, ඉහලින් ඇඳින කමස හා තලප්පාව යනාදියෙහි ද ඇත. එසේ කවරෙකු ආධිමධරකම වෙනුවෙන් ඇඳින්නේ ද, අල්ලාහු තඳාලා වන්ශ්වය දිනයේ ඔහු දෙස නොබලයි.
5 රර්ෂ්‍යාව	රර්ෂ්‍යාව කිරීම පිළිබඳව නුඹලාට මම අවවාද කරමි" ගින්න දර දහනය කරන්නා සේ රර්ෂ්‍යාව යහපත දව්‍යාලයි"
6 පොලිය	පොලිය අනුභව කරන්නා ද ඔහුට අනුභව කිරීමට දෙන්නාට ද නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තූමාණෝ ශාප කළහ" එකෙක් දැනගෙනම පොලියෙන් ලැබුණු රදී කාසියක් අනුභව කිරීම 36 වරක් ගණිකාවක් කාමයේ වරදවා ඇසුරු කළාට වඩා දරුණු වන්නේය"
7 මත්පැන් පානය	පුරුද්දක් වශයෙන් මත් පැන් පානය කරන්නාන් හුනියම විශ්වාස කරන්නාන් පවුලේ නැ කමෙන් ඇත්වී කටයුතු කරන්නාන් සවර්ගයට ඇතුල් නොවෙයි"
8 බොරුව	ජනතාව භිතැස්සීම සඳහා බොරු කියන්නාට විනාශ යැයි නබිතූමාණෝ තුන්වරක්ම කීහ
9 අනෙකාගේ වැරදි සෙවීම	යම් පිරිසකගේ මනාපයක් නොමැතිව හෝ ඔවුන් ප්‍රසිද්ධ නොකරන්නට සිතද්දී ඔවුන්ගේ කටා බහට (රහසෙන්) සවන් දුනහොත් ඔහුගේ කනේ පරලොව දී රර්ශං උණුකර වක්කරනු ලබයි"
10 රූප නිමාව	පරලොව දී අධික වශයෙන් වේදනා කරනු ලබන්නෝ රූප අඹන්නෝය" බල්ලන් හා රූප ඇති නිවෙස්වලට මලක්වරු නොඑති"
11 කේලම් කීම	කේලම් කියන්නා සවර්ගයට ඇතුල් නොවෙයි කේලම් යනු ජනතාව අතරේ ආරවුල් ඇතිකිරීම සඳහා කෙනෙක් කී දේ අනෙකාට කීමය"
12 ඔපාදුප කීම	ඕපාදුප යනු නුඹලා දන්නෙහුදැ? යි නබිතූමාණෝ මිතුරන්ගෙන් ඇසුහ් ඔවුහු අල්ලාහ් සහ ඔහුගේ දුතයාණන්ම දන්නෝය යැයි කීහ" නුඹේ සහෝදරයා අකමැති දෙයක් ඔහු ගැන ඔහු නොමැති අවස්ථාවක කීමය යැයි නබිතූමාණෝ පැවසුහ්" මා කියන දේ ඔහු තුළ තිබුණත් ඕපාදුප වේයිදැ? යි ප්‍රශ්න කෙරුණි එවිට කියන දේ ඔහු තුළ තිබුණ වීට ඕපාදුපවේ" නැතිනම් එය අසත්‍ය ප්‍රකාශයක් කළ වරදක් වන්නේය"
13 ශාප කිරීම	විශ්වාසවන්තයෙකුට ශාප කිරීම ඔහුට ඝාතනය කිරීමක් වන්නේය ශාප කරන්නේ පරලොවදී සාක්ෂිකරුවන් හෝ අනුකම්පා බස් දොඩන්නන් නොවන්නෝය"
14 රහස් හෙලි කිරීම	තම බිරිඳ සමග සංසර්ගයේ යෙදී ඇයගේ රහස් හෙලිකරන්නෝ විනිශ්චය දිනයේ මිනිසුන් අතර නරකම මිනිසෙක් ලෙස අල්ලාහ් දකී"
15 කැන වචන කටා කිරීම හා නින්දා කිරීම	කවරෙකුගේ කැන වචනය හා ක්‍රියාවන් නිසා ජනතාව ඔහුගෙන් ඇත් වන්නේ ද ඔහු අල්ලාහ් ඉදිරියේ ඉතා නරක පුද්ගලයෙක් වෙයි"
16 මුස්ලිම්වරයෙකුට කාචිර	කවරෙකු හෝ තම සහෝදර මුස්ලිම්වරයෙකු දෙස බලා නුඹ කාචිර

<p>(ප්‍රතික්ෂේප) කරන්නෙකු යැයි සැක කිරීම</p>	<p>යැයි කියයි නම් ඔවුන් දෙදෙනාගෙන් එකෙකු එය භාරගෙන කියනු ලැබූ තැනැත්තා කාගිරි නොවන්නේ නම් කී තැනැත්තා වෙතම ආපසු එය පැවරෙයි</p>
<p>17. නියම පියා සිටියදී තව එකෙකු තම පියා යැයි කීම</p>	<p>අයෙක් දැනගෙන තමාගේ පියා නොවන කෙනෙකු තම පියා යැයි වාද කරයි නම් ඔහුට සවර්ගය තහනම්වෙයි තම පියාව නොසලකා හරින්නා කාගිරි වන්නේය</p>
<p>18. මුස්ලිම්වරයෙකු බිය කිරීම</p>	<p>මුස්ලිම්වරයෙකු අනෙක් මුස්ලිම් වරයාට බියට පත් කිරීම තහනම් ය කවරෙකු හෝ ආයුධයක් පෙන්වා තම සහෝදරයාට බියගන්වමින් සිටි නම් ඔහු එය ආයුධය අත්හරින තෙක් මලක්වරු ශාප කරති</p>
<p>19. ඉස්ලාම් රටක ආරක්ෂාවට වගකීමක් දුන් පුද්ගලයෙකු ඝාතනය කිරීම</p>	<p>ස්ථිර පොරොන්දුවක් දුන්පසු ජීවිතයක් ඝාතනය කළ අයෙක් ස්වර්ගයේ සුගන්ධය පවා ආග්‍රාණය නොකරයි ස්වර්ගයේ සුගන්ධය අවුරුදු සීයයක දුරකට දැනෙයි</p>
<p>20. අල්ලාහ්ගේ සෙනෙහවත්තයින්ට විරුද්ධ වීම</p>	<p>නියතවශයෙන්ම අල්ලාහ් පහත සඳහන් පරිදි ප්‍රකාශ කරයි කවරෙකු මගේ එක සෙනෙහෙවත්තයකුට (අල්ලාහ්ට සම්පූර්ණයෙන් බියවී කටයුතු කරන විශ්වාස වන්තයෙකුට) විරුද්ධවන්නේ ද ඔහුට විරුද්ධව මම නියත වශයෙන්ම යුධ ප්‍රකාශ කරමි</p>
<p>21. කුහකයාට හා පාපිෂ්ඨයාට නායකත්වයට පත්කිරීම</p>	<p>කුහකයා දෙස බලා නායකයා යැයි නොකිවනු මන්ද එසේ කුහකයා නායකත්වයට පත්වූ විට එමගින් නුඹලාගේ දෙවියන්ව නුඹලා කෝප කරවන්නෝය</p>
<p>22. තම වගකීම යටතේ සිටින අයට ද්‍රෝහිකම් කිරීම</p>	<p>අල්ලාහ් ගැත්තෙකුට වගකීමක් භාර දී (නියතකාරව එම වගකීම ඉටු නොකර) එයට ඔහු ද්‍රෝහිකම් කරමින් සිටිය දී මියගියහොත් ඔහුට අල්ලාහ් ස්වර්ගය තහනම් කරයි</p>
<p>23. දැනුමක් නොමැතිව ආගමික හින්දු දීම</p>	<p>දැනුමක් නොමැතිව ආගමික හින්දුවක් යමෙකුට දුන් විට එහි පාපය දුන් තැනැත්තාට අත්වෙයි</p>
<p>24. නොසැලකිල්ලෙන් පුමුආව හෝ අසර සලාතය අත්හැරීම</p>	<p>අදාල හේතූන් නොමැතිව යමෙක් පුමුආ තුනක් අත්හරි නම් ඔහුගේ සිත වසා අල්ලාහ් මුද්‍රාව තබන්නේය. කවරෙකු අසර සලාතය අත් හරින්නේ ද ඔහුගේ කුසල් සියල්ල මැකී යන්නේය</p>
<p>25. සලාතය ඉටුකිරීමෙහි නොසැලකිලිමත් වීම</p>	<p>අප හා දේව ප්‍රතික්ෂේපකයින් අතර වෙනසකට ඇත්තේ සලාතයයි කවරෙකු එය අත් හරින්නේ ද ඔහු දේව ප්‍රතික්ෂේපකයෙක් වන්නේය මිනිසෙකුටත් ආදේශ කිරීමටත් අතර ඇත්තේ සලාතයයි</p>
<p>26. සලාතයේ යෙදෙන්නන්ට ඉදිරියෙන් ගමන් කිරීම</p>	<p>සලාතයේ යෙදෙන අයෙකු ඉදිරියෙන් ගමන් කරන්නා එහි පාපය (හොඳින්) දන්නේ නම් අවුරුදු හතලිහක් ඔහු එතැනම සිටගෙන සිටීම වැදගත් වෙයි</p>
<p>27. සලාතය කරන්නන්ට හිරිහැර හා හිංසා කිරීම</p>	<p>කවරෙකු හෝ (අමුවෙන්) ලුණු සුදුලුණු හෝ ලික්ස් වැනි දෙයක් අනුභව කළේ නම් නියත වශයෙන්ම ඔහු අපේ මස්ජිදයට ළං නොවිය යුතුය මිනිසුන්ට හිංසාකාරී දෑ නිසා මලක්වරු ද හිංසා විඳිති</p>
<p>28. ඉඩම් වංචා කිරීම</p>	<p>යමෙක් අනුන්ගේ ඉඩමකින් රියතක් තරම් වංචා කරයි නම් අල්ලාහ් විනිශ්චය දිනයේ ඒ ප්‍රමාණය පොළොත්තල හතකින් මාලයක් සේ ගොතා ඔහුගේ ගෙල පලදවයි</p>
<p>29. අල්ලාහ් ප්‍රිය නොකරන කථා</p>	<p>නියත වශයෙන්ම නොසැලකිලිමත්ව ගැත්තෙක් අල්ලාහ් ප්‍රිය නොකරන කථාවක් කරයි නම් ඔහු නිරයේ වසර 70ක් පහළට වැටෙන ගැඹුරකට ඇද වැටෙයි</p>
<p>30. අල්ලාහ්ගේ දික්ර් වලින් තොරව අධිකව කථා කිරීම</p>	<p>නුඹලා අල්ලාහ්ගේ දික්ර් (මතකය) නොමැතිව අධිකව කථා නොකරනු මන්ද අල්ලාහ්ගේ දික්ර් කිරීම හැර අධිකව කථා කිරීම සිත ගලක් බවට පත්කරයි</p>
<p>31. අනවශ්‍ය ලෙස අධිකව කථා කිරීම</p>	<p>නුඹලාගෙන් මට වඩාත් අප්‍රිය වූද විනිශ්චය දිනයේ මගෙන් ඉතා දුරස්ථ වන්නා වූද අය වනුයේ අනවශ්‍ය අන්දමින් අධිකව කථා කරන අයයි</p>



32. අයහපත් අරමුණකින් ශිල්ප හැදෑරීම	දෙවියන්ගේ තෘප්තිය සඳහා වූ දැනුම මෙලොව අරමුණු කරගෙන හදාරයි නම් ඔහු සවිඵලයේ සුගන්ධ පවා ආග්‍රාණය නොකරයි
33. අන්‍ය ජාතියකට සමාන වීම	පිරිමිනට සමාන ගැහැණුව ද ගැහැණුන්ට සමාන පිරිමිනට ද නබි තමාණෝ ශාප කළහ
34. මුස්ලිම්වරුන්ව ඔවුන්ගේ ප්‍රිය නොකර අමනාපයෙන් සිටීම	විශ්වාසවන්තයෙක් සහෝදර මුස්ලිම්වරයෙකුට දින තුනකට වඩා අමනාපයෙන් සිටීමට අනුමැතිය නැත කවරෙකු හෝ තම සහෝදරයා සමග අවුරුද්දක් අමනාපයෙන් සිටි නම් ඔහුට ඝාතනය කිරීමට සමාන වෙයි
35. බාහිරව පාපයන් කිරීම	මාගේ සමූහයේ බාහිරව පාපයන් කරන්නා හැර අන් සියල්ලෝම ශෂමා කරනු ලැබෙන්නෝය.
36. අයහපත් ගති ගුණ	නියතවශයෙන්ම චනාකිරි මි පැණි නරක් කරන්නා මෙන්, අයහපත් ගති ගුණ අමලයන් නරක් කරන්නේය.
37. තැඟි හා උදව් ආපසු ඉල්ලා ගැනීම	තමා දුන් තැග්ගක් නැවත ආපසු ගන්නා කැ දේ වමාරා නැවත කන බල්ලාට සමානයි යමක් දී එය නැවත ගැනීම හලාල් නොවන්නේය
38. මහරම් වූ පිරිමියෙකුගේ සහාය නොමැතිව ගැහැණියක ගමනක් යාම	අල්ලාහ් ව ද විනිශ්චය දිනය ද විශ්වාස කරන ගැහැණියක මහරම් වූ පිරිමියෙකුගේ උදව් නැතිව දවසක දුර ගමනක් යාම තහනම් වෙයි
39. තහනම් දෑ බැලීම	ආදම්ගේ පුත්‍රයින් මත කාමයේ වරදවා හැසිරීම (ගණිකා ඇසුර) ලියවී ඇත ඇස් දෙකේ ගණිකා ඇසුර බැලීමද කන්දෙකේ ගණිකා ඇසුර ඇසීමද අත්දෙකේ ගණිකා ඇසුර ඇල්ලීමද දිවේ ගණිකා සේවය කටා කිරීමද ලියවී ඇත කෙනෙකුගේ සිත (පාපයට) මනාප වෙයි ඔහුගේ රහසග එය ක්‍රියාත්මක කරයි
40. මහරම් නොවන කාන්තාවක් සමග තනිව සිටීම	නුඹලාගෙන් කිසිවෙකු ගැහැණියක සමග තනිවම නොසිටිනු මන්ද එහැනට තුන්වෙනියා ලෙස ඡෙයිතාන් පැමිණෙයි
41. මිහාර් ක්‍රමයේ විවාහය	මිහාර් ක්‍රමයේ විවාහය කුමක් දැ?යි විග්‍රහ කළ නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තමාණෝ කෙනෙක් තවත් කෙනෙකුට තම දුව විවාහකර කරදීමේදී ඔහුගේ දුවද තමාට විවාහකර දෙන මෙන් පොරොන්දු වී ඒ ගිවිසුම යටතින් මහර් නොගෙන තම දුව ඔහුට විවාහකර දීමයි කිහි
42. විලාප නගා ගැනීම	මළ කෙනෙකු වෙනුවෙන් විලාප කිරීම හඬන්නේ නම් ඒ නිසා ඔහුට පරලොව වේදනාව හිමිවෙයි විලාප නගන ගැහැණියටද එයට සවන්දෙනන්නටද නබිතමාණෝ ශාප කළහ
43. අල්ලාහ් නොවන දෙයක් මත දිවුරීම	කවරෙකු හෝ අල්ලාහ් නොවන දෙයක් මත දිවුරයි නම් ඔහු කාගිරි වන්නේය නැතිනම් ආදේශ කල්පේ කවරෙකුට හෝ දිවුරන්න අවශ්‍ය නම් අල්ලාහ් මත දිවුරන්න නැතිනම් නිහඬව සිටින්න
44. බොරු දිවුරුල්ල	කවරෙකු හෝ අසාධාරණ අන්දමින් අනෙක් මුස්ලිම්වරයෙකුගේ වස්තුව වංචාකර ගැනීමේ අරමුණෙන් බොරුවට දිවුරයි නම් ඔහු අල්ලාහ් කෝපවූ ස්වභාවයෙන් විනිශ්චය දිනයේදී මුණ ගැසෙයි
45. වෙළඳාමේදී දිවුරීම	වෙළඳාමේදී අධිකව දිවුරීම ගැන නුඹලාට අවවාද කරමි නියත වශයෙන්ම එය ධනය සොයා දෙයි එහෙත් එය විනාශ වෙයි බොරුවට දිවුරීම මගින් භාණ්ඩය විකුණාගත හැක එහෙත් එහි අභිවාද්ධියක් නොමැත
46. දේව ප්‍රතික්ෂේපකයින්ට සමවීම	කවරෙකු යම් පිරිසකට සම වන්නේ ද ඔහු එම පිරිසට අයිති වන්නේය අනෙක් අයට සමාන වන්නා අපට අයත් කෙනෙක් නොවන්නේය
47. සොහොන් මත ගොඩනැගිලි සෑදීම	සොහොන් මත හුණු වැනි දෑ ගැම ඒ මත ගොඩනැගිලි තැනීම හා ඒ මත වාසිවීම නබි(සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තමාණෝ තහනම් කළහ
48. කුමන්ත්‍රණ කිරීම විශ්වාසය කඩ කිරීම	අල්ලාහ් විනිශ්චය දිනයේ මුළු මානව සංහතියම ඒකරාශි කරන අවස්ථාවේ කුමන්ත්‍රණ කළ හැම එකෙකු වෙනුවෙන්ම කොඬියක් ඔසවා මෙය අහවලා කළ කුමන්ත්‍රණය යැයි ප්‍රකාශ කෙරෙයි
49. සොහොන මත වාසි වීම	නුඹලාගෙන් කෙනෙක් සොහොනක් මත වාසිවීමට වඩා ගිනිමැලයක් මත



	වාඩිවි එයින් නුඹලාගේ ඇදුමද ශරීරයද දැවීයාම අගනේය
50	ඇතුල් වන වට අන් අය නැගිට සිට ගැනීම ප්‍රිය කරන්නා කවරෙකු තමා ඇතුල් වන වට අන් අය නැගිට සිටීම ප්‍රිය කරන්නේ ද, ඔහු නිරයේ නවාතැනක් වෙන් කරගනී.
51	සීගා කැමට පටන් ගැනීම කරුණු තුනක් මම දිවුරා ප්‍රකාශ කරමි මා නුඹලාට කියන දෙය මතක තබා ගනු (ඒවා කිරීම ආරම්භ කළ නබි තුමාණෝ) ගැත්තෙකු සීගා කැමට පටන් ගන්නේ නම් ඔහු වෙනුවෙන් අල්ලාත් දුප්පත් කමේ දොරටු ව විවෘත කරන්නේය යැයි පැවසුහ
52	වෙළාදාමේදී අනෙකා රුවිටිම සඳහා භාණ්ඩයක මිල නැංවීම එක නාගරිකයෙක් ගැමියෙකුට විකිනීම තහනම් කළ නබි තුමාණෝ අනෙක් සහෝදරයා කර අවසන් වූ වෙළාදාමට විරුද්ධව නුඹලා වෙළාදාම් නොකරනුයි ද ගැනීමේ අරමුණක් නොමැතිව භාණ්ඩවල මිල වැඩි නොකරන ලෙසද පැවසුහ
53	නැතිවූ භාණ්ඩයක් මස්පිදය තුළ සෙවීම කෙනෙක් නැති වූ භාණ්ඩයක් මස්පිදයක් තුළ සොයනු දුටුවහොත් අල්ලාත් එම භාණ්ඩය නුඹට ආපසු නොදෙවා යැයි කියන්නේ මන්ද මස්පිද මේ සඳහා නිර්මාණය වූ ඒවා නොවේ
54	මියගිය අයෙකු වෙනුවෙන් ශෝකය පළ කිරීම අල්ලාත්ව හා විනිශ්චය දිනය විශ්වාස කරන ගැහැණියක තම සැමියා හැර වෙන ඕනෑම කෙනෙකුගේ මරණය වෙනුවෙන් දින තුනකට වඩා ශෝකය පළ කිරීම තහනම්ය
55	ගැහැණුන් කඩරු සීයාරත් කිරීම මිනිවලවල් සීයාරත් කරන ගැහැණුන්ට අල්ලාත් ශාප කරන්නවා උම්මු අනිසියා (රළියල්ලාහු අන්හා) තුමිය මෙසේ කියන්නිය මෘත දේහ පසු පසින් යාම අපට තහනම් කර තිබුණි එය අපට අනිවාර්ය තහනමක් නොවීය
56	මංමුලාව කරා කැඳවීම කවරෙකු හෝ මංමුලාව කරා කැඳවයි නම් ඔහුව පිළිපදින හැම කෙනෙකුගේම පාපය ඔහුට අත්වෙයි ඒ හේතුවෙන් එම පාපය කරන අනෙක් අයගේ පාපයත් අඩු නොකෙරේ
57	පානය කිරීමේ දී තහනම් කෙරෙන කරුණු වතුර මල්ලේ (ලොකුභාජනයේ) කටනියා බීමත් සිටගෙන බීමත් දෙක නබිතුමාණෝ තහනම් කළහ
58	රන් රිදී භාණ්ඩවල පානය කිරීම නුඹලා රන් රිදී භාජනවල පානය නොකරනු පටරෙදි නොඅදිනු මන්ද ඒවා මෙලොව ප්‍රතික්ෂේපකයින්ට හා පරලොව දී නුඹලාට ද ඇති ඒවාය
59	වම් අතින් පානය කරන්න නුඹලාගෙන් කිසිවෙකු වම් අතින් කැම හෝ බීම නොකරනු නියත වශයෙන්ම ඡෙයිතාන් වම් අතින් කැම හා බීම කරයි
60	පවුලෙන් ඉවත්වී කටයුතු කිරීම පවුලෙන් ඇත්වී කටයුතු කරන්නා ස්වර්ගයට ඇතුල් නොවෙයි
61	නබි (සල්ලල්ලාහු අලෙයිති වසල්ලම්) නමින් සලවාත් නොකීම මගේ නම ඇයි මා නමින් සලවාත් නොකී අය නින්දාවට ලක්වූවා වේ කවරෙකු සිටින ස්ථානයේ මගේ නම ඇයි මා නමින් සලවාත් නොකියයි නම් ඔහු මසුරෙකි
62	නිවසේ බල්ලන් ඇති කිරීම දඩයමට හෝ තමාගේ ආරක්ෂා වෙනුවෙන් හැර කවරෙකු හෝ බල්ලන් ඇති කළහොත් ඔහුගේ කසල්වලින් දිනපතා කිරාත් දෙකක් අඩුවෙයි
63	සතුන්ට ගිංසා කිරීම බළලෙකු ව මිය යන තෙක් වසා තබාගෙන සිටි කාන්තාවක් වේදනාවට ලක්කර නිරයට ඇතුල් වූවාය පණ ඇති කිසිම දෙයක් ඉලක්ක බවට නුඹලා පත් නොකරනු
64	ගඬ නංවන ගෙප්පි සතුන්ගේ කරෙහි බැඳීම ගෙප්පි හෝ බල්ලන් සමග මලක්වරු ගමන් නොකරති ගෙප්පි ඡෙයිතාන්ගේ සංගීත භාණ්ඩයකි
65	බුදුල් අයිතිකරුවෙක්ම එම අයිතියෙන් වැළැක්වීම කවරෙකු බුදුල්ලේ අයිතිකරුවෙකුට නොදී වංචා කරයි ද ඔහු විනිශ්චය දිනයේ ස්වර්ගයෙන් ඔහුට හිමි විය යුතු කොටස ලබා ගැනීමට අල්ලාත් ඉඩ නොදෙයි
66	මෙලොව තම අරමුණ කර ගැනීම කවරෙකුගේ අරමුණ මේ ලෝකය වන්නේ ද අල්ලාත් දිලිදුකම ඔහුගේ ඇස් ඉදිරියේ තබන්නේය ඔහුට විවිධ ගැටළු ද ඇති කරන්නේය (ඔහු කොතරම් උත්සාහ කළද) මෙලොවදී ඔහුට නියම කළ ප්‍රමාණය පමණක් ඔහුට ලැබෙන්නේය



නිම නොවන තීරණ වාරිකාව

ස්වර්ගය හෝ තීරය කරා නුඹේ මග

විශ්වාසවන්තයන්හි නුඹලා (නුඹලාට අණ කරන ලද දෑ කිරීම තුළින් ද තහනම් කළ දැයින් වැළකීමෙන් ද) අල්ලාහ්ට බියවනු සෑම ආත්මයක්ම හෙට (පරලොව) සඳහා (යහ ක්‍රියාවන්ගෙන්) කුමක් කලින් යැව්වෙමු දැයි සලකා බැලිය යුතුය.

❖ **මිනිවල(අල්කබ්රු):-** මෙය පරලොවට පා තැබීමේ ප්‍රථම නවාතැන වේ. එය ප්‍රතික්ෂේප කරන්නන් හා කුහකයින් හට ගිනි ජාලාවකින් යුත් වලක් වන අතර විශ්වාසවන්තයින් හට මල් උයනක් වේ. සමහර පාපයන් කෙරෙහි කබ්රයේ දඬුවම ලැබේ යනුවෙන් හදිසයේ පැමිණ ඇත. ඒවා නම්, මුත්‍රා කිරීමෙන් පසු හටියාකාරව පිරිසිදු නොකිරීම, කේලම් කීම, යුද්ධ කිරීමෙන් ලබාගත් භාණ්ඩයෙහි වංචා කිරීම, බොරු කීම, සලාතය නොකර නිදාගැනීම, අල් කුර්ආනය සම්බන්ධයෙන් නොසැලකිලිමත්ව සිටීම, ස්ත්‍රී පුරුෂ අපචාරය, සමලිංගික අපචාරය, පොළියට දීම, ණය නොබේරීම, මෙවන් හැර තවත් කිහිපයක් ඇත.

පහත සඳහන් දෑ කබ්රයේ වේදනාවෙන් රැක ගන්නේය: පිරිසිදු වේතනාවෙන් අල්ලන් වෙනුවෙන් පමණක් කරන අමලයන්, කබ්රයේ වේදනාවෙන් මිදීම වෙනුවෙන් දුආ කිරීම, මුල්කි නැමති සුරාව සෑම රැයකම පාරායනා කිරීම, තවත් බොහෝ දෙය ඇත.


කබ්රයේ වේදනාවෙන් පහත සඳහන් තැනැත්තන් ආරක්ෂා කරනු ලැබේ: පශුච්ඡේද හෙවත් යුද්ධයේ දී ජීවිතය පරිත්‍යාග කළ තැනැත්තා, සුම්ආ දිනයේ දී මියගිය තැනැත්තා, කුසයේ වේදනාවෙන් මියගිය තැනැත්තා, මෙවන් හැර තවත් කිහිපයක් ඇත.

❖ **(සුර්)තැමති තලාව ලෝක අවසාන දිනයෙහි පිඹීම:** එය ඉතා විශාල තලාවකි. ඉස්රාඒල් තැමති මැලෙක්වරයා පිඹීම සඳහා එය මත තම මුඛය තබා අල්ලන්ගේ ඇණවුම බලාපොරොත්තුවෙන් සිටින්නේය.

මැවිම් සියල්ල පිඩනයට පත් කරන ලද පිඹිල්ල: මේ හා සම්බන්ධයෙන් අල්ලන් පවසයි. **සුර්(තලාව) පිඹෙන ලද දිනයෙහි අල්ලන්ගේ කැමැත්ත ඇතිවූත් හැර අහසේ හා පොළොවේ සිටිනවූත් සිහිය නැතිව මුළාවට පත් වෙති.** ඉන් පසුව මෙම මුළු ලොවම විනාශයට පත් වී නැති වේ. පසුව වසර 40කට පසු යළි මැවිම් සියල්ල නැගිටවීම සඳහා තලාව පිඹෙනු ලැබේ. ඒ පිළිබඳව අල්ලන් මෙසේ පවසයි. **පසුව එහි යළි පිඹෙනු ලැබේ, එවිට ඔවුන් (දේව අණ) බලාපොරොත්තුවෙන් නැගිට සිටින්නෙහුය.**

❖ **සමස්ථ ජීවයන් පණ ගන්වා නැගිටවීම(අල් බාසු):** පසුව අල්ලන් වර්ෂාවක් පහළ කරයි. එම වර්ෂාව තුළින් ගස් වැල් කෙලින් සිටගන්නා මෙන් ශරීරයන් ද පණ ගැන්වී සිට ගනිති. ජීවිත් සියල්ල පස් සමග එකට එක්ව විනාශ වී ගිය ද (අපිබු ස්සනබ්) තැමති අපගේ පිට දණ්ඩ අවසානයේ පහිටා ඇති කුඩා ඇටකටුව විනාශ නොවන අතර එමගින් පරලොවෙහි යළි පණ ගන්වනු ලැබේ. තවද ඔවුන්ට මෙය අප්‍රත් ජීවිතයක් වන අතර යළි ඔවුන්හට මරණය ද නොපැමිණේ එවිට ඔවුන් තිර්වස්තුව හා පාවහන් රහිතව සිටිති. ඒදින මැලැක්වරුන් හා ජිත්වරුන් ඔවුන්ගේ දෑසට දක්නට ලැබේ. තවද මෙලොවෙහි ඔවුන්ගේ අමලයන් අනුව, ඔවුන් නැගිටවනු ලැබේ.

❖ **එක් රැස් කිරීම(අල් හෂ්රු):** ඒදින අල්ලන් මැවිම් සියල්ල ඒකරාමී කරයි. ඔවුන් මත් වී සිටින්නන් මෙන් බියෙන් පිඩනයට පත් වෙති. ඒදින දින පහස්දහකට සමාන මෙන් දීර්ගව තිබේ. එය මෙලොව ජීවිතයන් සමග සසඳා බැලූ කළ, මෙලොව ජීවිතය සුළු කාලයක් මෙන් පෙනී යයි. එහි සුරායා අපගේ හිසෙන් මයිලයක තරම් දුරකින් තබනු ලැබේ. එවිට මනුෂ්‍යයින් ඔවුන්ගේ අමලයේ තරාතිරම අනුව දහඩියෙන් ගිලී යයි. මෙලොවෙහි දුර්වල ලෙස සිටියවූත් හා ඔවුන් මත බලයෙන් පාලනය කළවූත්, ඒදින තර්ක කරගනීයි. කාච්චරයා තමාව අසහාමගට පත් කළ ෂෙයිතාන් හා ඒ සඳහා ඔවුන්ට උදව් කර මග පහදා දුන් අය වෙනුවෙන් තදු පවරයි. ඔවුන් අතර එකිනෙකා ශාප කරගනීයි. තමතමාවම අයුක්තියෙහි දැමීම පිණිස ශෝකයට පත් වෙති.



තවද ඵදින දම්වැල් හැත්තෑ දහසක් මගින් නිරය ඇදගෙන ඵනු ලබයි.ඵහි ඵක් ඵක් දම්වැල් මැලැක්වරු හැත්තෑ දහසක් ඇදගෙන ඵන්නෝය.කාඊඊවරු නිරය දකින අවස්ථාවේ තමා වෙනුවෙන් කුමක් හෝ දෙයක් දධයක් ලෙස දී ඵයින් මිදීමට හෝ මා පස් වන්නට නොතිබුණේ දැයි ආශා කරයි.

පාපිෂ්ඨයින් හට ඔවුන්ගේ ධන සම්පත් වලින් ඔවුනට අදාල සකාතය නොදීම සඳහා.ඵම මුදල් ගින්නෙන් වූ යකඩ තහඩුවක් මෙන් තනා ඵමගින් මුහුණ රත් කරන ලදී.තවද මෙලොවෙහි ආධම්බර කමින් හා පුරසාරම් දෙඩීමෙන් සිටියවුන්.ඵදින කුඩා කුබියෙකු මෙන් නැගිටවනු ලැබේ.අයුක්තියෙන් අන් අයගෙන් මුදල් පැහැර ගැනීම.තමන් සතු කරගන්නන් හා විශ්වාස ද්‍රෝහිකම් කරන්නන් ඔවුන්ගේ ක්‍රියාව සමස්ථ සමූහය ඉදිරියේ ඔප්පු කර අවනම්බුවට පත්කරනු ලැබේ.සොරකම් කරන්නා තමන් සොරකම් කළ දෑ පටවා ගෙන ඵනු ලබයි.ඵසේම මෙලොවෙහි රහසිගතව කළ දේවල් ඵදින පරහසිගත කරනු ලබයි.ඵහෙන් දේව බියෙන් යුත් සැදැහැම් වරුන් ඵදින පීඩනයට පත් නොවන්නේය. ඵරෙහිව ඔවුනට ඵදින ලුහ්ඊ සලාතයක් කරන කාලයක් මෙන් සිසුයෙන් ගත වී යයි.

❖ **මනුෂ්‍යයින් වෙනුවෙන් නිර්දේශ කිරීම(අප් පඤාඅකුල් උඵමා):** විභාග කිරීම සඳහා මැවීම් සියල්ල ඵක් රැස් කරන ඵදින, ඔවුන්ගේ දුක් කරදර හා අසන්නට ඇති ප්‍රශ්න පහසු වීම පිණිස, අපගේ තබ්(සල්) තුමා හට පමණක් ඔවුන් වෙනුවෙන් නිර්දේශ කිරීමට අවස්ථාව දෙනු ලැබේ.

පොදු වූ නිර්දේශ: මෙය අපගේ තබ් තුමා හා වෙනත් අයට ද පොදු වේ.තවද මෙය විශ්වාසවන්තයින් නිරයෙන් බැහැර කිරීමට හා ඔවුන්ගේ තරාතිරම් උසස් කිරීම සඳහා කරන ලද නිර්දේශය වේ.

❖ **විභාග කිරීම(අල් හිසාබ්):** මනුෂ්‍යයින් ඔවුන්ගේ රක්ෂකයා ඉදිරියෙන් පේළි ගතව ගිටවනු ලැබේ.ඵවිට ඔහු ඔවුන්ගේ මෙලොවෙහි කළ අමලයන් ඉදිරිපත් කර විභාගය ආරම්භ කරති.පීවන කාලය,තරුණ විය,ධන සම්පත්,ශරීර සුවය,දැනුම,අල්ලන් සමග කළ ගිවිසුම,ඇසීම,බැලීම හා සිතීම යනාදීන් සියල්ල ගැන විභාග කරනු ලැබේ.ප්‍රතික්ෂේප කරන්නන් හා කුහකයින්, සමස්ථ මනුෂ්‍යයින්ගේ ඉදිරියේ විභාග කර ඔවුන්ගේ වැරදි ඔප්පු කරන ලැබේ. ඔවුනට විරුද්ධව සමහර මනුෂ්‍යයින්,පොලොව.දිවා රාත්‍රී කාලයන්,ධන සම්පත්, මැලැක්වරුන් හා ඔවුන්ගේ ශරීර අංගයන් සාක්ෂිත් ලෙස ඉදිරිපත් කරනු ලැබේ.ඔවුන්ගේ වැරදි ඔප්පු කර,ඔවුන් ඵය පිළි ගැනීම පිණිස ඵසේ කරනු ලැබේ.තවද අල්ලන් විශ්වාසවන්තයින්ගේ විභාගය තනිව හා රහසිගතව විභාග කර, ඔහු ඵම වැරදි සියල්ල පිළි ගැනීමෙන් පසු, අල්ලන් ඔහුට මෙසේ පවසයි:මා ලෝකයේ තුඹගේ වැරදි වැසුවා මෙන් අද දින ද ඵය වසන්නෙමි.

ඵදින ප්‍රථමයෙන් විභාග කරනු ලබන්නේ තබ්(සල්) තුමාගේ සමූහයයි.අමලයන්ගෙන් ප්‍රථමයෙන් විභාග කරනු ලබන්නේ සලාතයයි.ප්‍රථමයෙන් තින්දු දෙනු ලබන්නේ මිණි මැරුම් සම්බන්ධයෙනි.

❖ **අමලයන් කිරණ තරාදිය(අල් මිසාන්):** පසුව මැවීම්හට කුලිය ලබාදීම පිණිස,තට්ටු දෙකකින් හා සත්‍යයෙන් යුත් තරාදියෙ හි ඔවුන්ගේ අමලයන් කිරණු ලැබේ.පරිආවට අනුකූලව,අල්ලන් වෙනුවෙන් පිරිසිදු වේතනාවෙන් කරනු ලැබූ අමලයන් පමණක් ඵම තරාදිය සහ කරයි.ඵම අමලයන්ගෙන් සමහරක් පහත දැක්වේ.**ලාඉලාහා ඉල්ලේලාන්** යන කලිමාව,යහ ගුණාංගයන්,**අල් හමිදු ලේලාන්** හා **සුබ්හානල්ලාහි වබ්හමදිහි සුබ්හානල්ලා හිල් අළිම්** යනාදීන්ගෙන් අල්ලාහු තඤාච සික්රු කිරීම.තවද ඵදින ඔවුන් කළ යහ,අයහා ක්‍රියාවලට කුසල හා අකුසල ලබාගනියි.

❖ **පොකුණ(අල් හව්ලු):** ඉන්පසු මුෂිත්වරු තබ්(සල්) තුමාණන්ට පමණක් විශේෂ කළ අල් හව්ලුල් හව්සරී නැමැති පොකුණට පැමිණෙන්නේය.ඵහි ජලය පානය කරන්නාට කිසිදා පිපාසක් ඇති නොවේ.සෑම තබ්වරුන්ටම ඵක් ඵක් පොකුණු




ඇත.එම සියල්ලටම වඩා අපගේ නබි තුමාගේ පොකුණ ඉතා විශාල වේ. මෙහි ජලය කිරවලට වඩා තද සුදය.මී පැණි වලට වඩා රසය. කපුරුවලට වඩා සුවදය.එහි භාජනයත් රත් හා රිදී වලින් යුත් අභයේ තරුවන්ගේ සංඛ්‍යාවෙකි.එහි දිග ජෝර්දාන් රටෙහි -අසීලා- නැමැති ස්ථානයේ සිට -ඒඩන්-නගරය තරම් දුරකින් යුක්ත වේ.තවද එයට හවිසර් නැමැති ගඟෙන් ජලය පැමිණේ.

❖ **සැබෑ හා සත්‍යය විශ්වාසවන්තයින් පරිඤ්චාවට ලක් වීම:** ඵදින මහ්පර් පිටියේ කාරිඊවරු ඔවුන් නැමදුම් ඉටුකළ දෙවියන් අනුගමනය කරමින් යන්නෝය.එය ඔවුන්ව ඵඵවන්.හරකුන් හා ඔටුවන් මෙන් කණ්ඩායම් කණ්ඩායම් වශයෙන් ඵක්රැස් කර තිරයට දමති.කාරිඊවරු ඇවිදීමෙන් හෝ මුණිත්තලාවෙන් හෝ තිරයට ඇතුලු වෙන්නෝය.පසුව සත්‍යය විශ්වාසවන්තයින් හා කුහකයින් ඉතිරි වන්නෝය. සර්ව බලධාරී වූ අල්ලන් ඔවුන් වෙත පැමිණ.තුඹලා කුමක් බලාපොරොත්තු වන්නේ ද?යි ඔවුන්ගෙන් අසයි.එයට ඔවුන් අපගේ රක්ෂකයාණන්ව බලාපොරොත්තුවෙන් සිටින්නෙමු. යනුවෙන් පිලිතුරු දෙන්නෝය. ඵවිට අල්ලන් තමාගේ පාදයේ බන් කෙණ්ඩෙන් තිරය ඉවත් කර පෙන්වූ අවස්තාවේ.ඔවුන් ඔහුව හදුනා ගෙන.කුහකයින් හැර අන් සියල්ලෝම තම සිරස නමා සුජුද් කරන්නේනුය.අල්ලන් මෙය අල් කුර්භානයේ මෙලෙසින් පවසයි. **පාදයේ බන් කෙණ්ඩෙන් (තිරය) ඉවත් කර ඔවුන්ව සුජුද් කරා කැඳවන දිනයේ එයට ඔවුහු ශක්තිය නොලබති.** පසුව ඔවුන් ඔහුව අනුගමනය කරමින් යන්නෙහුය.ඵවිට සිරාත් නැමති පාලම දිස්වේ.ඵම අවස්ථාවේ අල්ලන් ඔවුන්ට ආලෝකයක් ඇති කරයි.නමුත් කුහකයින්ගේ ආලෝකය තිවියයි.

❖ **(සිරාත්)නැමති පාලම:** මෙය තිරය මත පිහිටා ඇති පාලමකි. සත්‍යය මුෂිත්වරු එය පසු කර ස්වර්ගයට ඇතුලු වේ.මෙම පාලම සම්බන්ධයෙන් නබි(සල්)තුමා මෙසේ පැවසුවේය.එය පාද ලිස්සා වැටෙන ස්ථානය වේ.මනුෂ්‍යයින්ව දැඩි ලෙස අල්ලා ඇදගැනීම සඳහා -සැදාන්-නැමැති කටු ගසින් කටු වැනි යකඩ මගින් තනන ලද කොකු ඵල්ලීමෙන් තිබේ.තවද එය කෙස් ගහට වඩා සිහිදු හා කඩුවට වඩා තියුණුය.(මුස්ලිම්) මෙය පසු කරන අවස්ථාවේ ඔවුන්ගේ අමලයට අනුව මුෂිත්වරුන් හට ආලෝක විහිදෙයි. එහි අධික ආලෝකය මහා ප්‍රමාණ කන්දක් මෙන් ද. සුළු ආලෝකය දකුණු කකුලේ මහපොට ඇගිල්ලෙහි සිරස මෙන් තිබේ.ඔවුන්ගෙන් සමහරු ඇසිපිය ගැසීමේ මොහොතෙන් ද.සුළුග වේගයෙන් ද.අධික වේගයෙන් දුවන අශ්වයන් මෙන් ද පසු කරන්නෙහුය.-**සමහරුන් එහි කිසිදු පීඩනයකින් තොරව පසුකර යති.තවත් සමහරු තම ශරීරය තුවාල වීමත් සමග පසු කරති.තවත සමහරු ඔවුන්හට ගසා තිරයට වට්ටන ලදී-නබි වදනකි(බුහාරි.මුස්ලිම්)** කුහකයින්හට කිසිදු ආලෝකයක් දෙනු නොලැබේ.ඔවුන් යලි හැටි යයි.පසුව ඔවුන් හා මුෂිත්වරුන් අතර බිත්තියක් මගින් බාධාවක් ඇති කරනු ලැබේ.ඵවිට එය පසු කිරීම සඳහා උත්සහා කළ ද.එකා පිට එකා බැගින් තිරයට වැටෙන්නෝය.

❖ **තිරය(අත්තාර්):** එහි ප්‍රඵමයෙන් කාරිඊවරු ඇතුල් වන්නෝය. පසුව පාපිෂ්ඨ මුෂිත්වරුන් හා ඉන්පසුව කුහකයින් ද ඇතුලු වේ. මනුෂ්‍යයන්ගේ සෑම 1000කින්ම 999ක් තිරයට ඇතුල් වෙති. තවද තිරය මහල් ප්‍රසාද ගතකින් යුක්තවේ.එහි තිබෙන ගින්දර මෙළොව ගින්දරට වඩා හැත්තෑ ගුණයකින් අධික වේ. එහි ඇතුලුවන කාරිඊ වරුන්ගේ වේදනාව අධික වීම සඳහා ඔවුන්ගේ ශරීරය විශාල වේ.ඔහුගේ උරහිස දෙක අතරැති දුර දින කුනක් ගමන් කරන දුර වේ. ඔහුගේ දත් උහද් කඳු තරම් වේ.ඔහුගේ හම සහ වේ.වේදනාව බුක්ති විදීම සඳහා එය නැවත නැවත මාරු කරනු ලැබේ. ඔවුන් පිපාසය වෙනුවෙන් පානය කරන ලද ජලයේ උෂ්ණය තුලින් ඔවුන්ගේ බොකු කැබැලිවලට පත්වේ.තවද ඔවුන්ගේ ආහාරය තිරයේ තිබෙන ජක්කුම් නැමැති කටු ගස් හා තිරයේ සිටින්නන්ගේ සැරව ය.එහි ඉතා අඩු වූ වේදනාව නම්.ඔහුගේ දෙපා හට තිරයේ තිබෙන ගින්නෙන් යුත් පාවහන් දෙකක් පළඳවන ලදී.එහි ඇතිවන උණුසුම තුලින් ඔහුගේ මොලය උණු වී දිය වී යයි.මෙයින් තොරව තවත්



වේදනාවන් කිහිපයක් එහි දක්නට ලැබේ.එනම් තඹ දියකර වැක්කිටිම,ගින්නේ උණුසුම මගින් මුහුණ පිවිච් දැවීම,ගින්න වෙතට ඇද යාම හා දම්වැල් මගින් බැඳීම යනාදීන් හැර තවත් කිහිපයක්.

නිරය ඉතා ගැඹුරු ය.ඒදින උපන් ලදරුවෙකු එහි තුළ විසිකළ ද.ඒ ලදරුවා එහි ගැඹුරට පිවිසීම සඳහා වසර 70ක් ගත වේ.ගල් හා කාබ්ට්වරුන් එහි දැව ය.එය සුළං පිලිස්සන ගින්දර මෙන් ය.එහි සෙවන ඉතා තද කපු දුම වේ.එහි ඇඳුම් ගින්දර වේ.එය තුළ විසි කරනු ලබන සියල්ල පිලිස්සී යයි. එය ඉතා දැඩි කෝපයෙන් හා ශබ්දයෙන් දැවේ.එහි උෂ්ණය පිණිස හම හා ඇටකටු දිය වී හදවත ද ඇල්ලීමට ලක් වේ.

❖ ස්වර්ගය හා නිරයට අතරැති පාලම(අල් කත්තරා): නබ්(සල්) තුමාණෝ පවසයි: වේදනා හා පීඩාවන්ගෙන් අවසන් වී, ස්වර්ගය කරා යන මු:මින්වරු,එය හා නිරය අතරැති පාලමක් මත තවතා තබනු ලැබේ.එම ස්ථානයේ පොළොවෙහි කළ අයුක්තීන්ට එරෙහිව පලි ගනු ලැබේ.එම පාපයන්ගෙන් පරිශුද්ධවීමෙන් පසුව ද.ඔහුට ස්වර්ගය තුළට ඇතුලුවීමට අනුමැතිය ලැබේ.මුහම්මද්ගේ ප්‍රාණය කවෙරෙකුගේ දැනැහි තිබේ ද.ඔහු මත දිවුරන්තෙම්.ඔවුන්ගෙන් කෙනෙකු මෙළොවෙහි තම නිවස හඳුනා ඇතුලු වීමට වඩා.ස්වර්ගයේ ඇති ඔහුගේ නිවස හටියාකාරව හඳුනා ඇතුලු වෙති.(බුහාරි)

❖ ස්වර්ගය(අල් ජන්නා): මෙය විශ්වාසවන්තයින්ගේ කීර්තිමත් ස්ථිර නිවස වේ.එය රන් රිදි මගින් තණන ලද්දෙකි.එහි බිත්තිවල බදාම කස්තුරි වේ.එහි පොළොවේ ඇති කුඩා ගල්කැට මුතු,මැණික් වේ.එහි වැලි කුංකුම කල්කය වේ.එයට ඇතුලුවීමට දොරටුවන් හතක් ඇත.එම දොරවල් හි විශාලත්වය දින තුනක් ගමන් කරන දුර වේ.එහෙත් එම ස්ථානයේ මිනිස් තදබදයෙන් පිරී තිබේ.එහි වෙනස්කම් ඇති තරාතිරම් 100ක් තිබේ.එහි එකිනෙක අතර අහස හා පොළොව තරම් දුරකින් යුත් වෙනසක් දක්නට ලැබේ.ස්වර්ගයන්ගෙන් ඉතා උසස් ස්වර්ගය-ෆිර්දව්ස්-වේ.එහි සිට ද.ස්වර්ගයේ ගංගාවන් ගලන්නේය.එහි වහල අල්ලහ්ගේ අර්ඡු වේ.

ස්වර්ගයේ කිරි.මී පැනි.මද්‍ය පාන හා පානය කරන්නට තෘප්තිය ගෙනදෙන ගංගා ඇත.එය ගැබුරෙන් තොරව පොළොවේ මතුපිට ගලන්නෙකි.එක් මු:මින්වරයෙකු ඔහුට කැමැති දිශාවට එය හරවයි.ස්වර්ගයේ ආහාර නිරන්තරය.එය ඔහුගේ දැනෙහි දුරක තිබෙන අතර ඔහුගේ කැමැත්තට අනුව එය අනුභව කරයි.එහි කැණීම් කරන ලද මුතු ඇටයෙන් යුත් කුඩාරම් ඇත. එය පලල හැනැප්ම මයිලයන් 60ක් පා ගමනින් යන දුර වේ.එහි එක් එක් මුල්ලහිම භාර්ෂියන් සිටිති.ස්වර්ගයට ඇතුලුවන පුරුෂයන් දැස් කෙස් කලු වූ.ලස්සන.ඉතා තරුණවන්තයින් ලෙස සිටිති.ඔවුන්ගේ ඇඳුම් පැලඳුම් හා යෞවනය උ්‍යාවීමක් හෝ විසන්ධිවීමක් නොවන ස්ථිර භාග්‍යයෙකි.එහි මළ මුතා පහකිරීම.නාහය කිරීම හෝ පිලිකුල්සාගත විශයන් නොකරති. ඔවුන්ගේ පනාවන් රන්වලින් ද.ඔවුන්ගේ දහඩිය කස්තුරිය වේ.

ස්වර්ග ස්ත්‍රීන් කන්‍යාවියන් වෙති.ඔවුන් සියල්ලන්ම එකම වයසින් සිටිති.තම පුරුෂයින් සමග ඉතා ආදරයෙන් හා කරුණාවෙන් සිටිති.මෙම ස්වර්ගයට ප්‍රථමයෙන් අපගේ නබ්(සල්) තුමාණන් ද.අනෙකුත් නබ්වරුන් ද ඇතුළු වන්නෝය.ස්වර්ගයට අවසන්ව ඇතුලුවන්නා හට ඔහුගේ සිතුවිල්ලට වඩා දහ ගුණයකින් අධික වූ ස්වර්ගයක් ලැබෙන්නේය.ඔවුන්ට උදව් උපකාර කිරීම සඳහාම යොවුන් වියට නොයන කුඩා දරුවන් පත් කර ඇත.ඔවුන් ස්වර්ගයේ එහෙට මෙහෙට සැරිසැරීම විසුරුණු මුතුන් මෙන් දක්නට ලැබේ.ස්වර්ග ප්‍රිතියන්ගෙන් ඉතා උසස්ම ප්‍රිතිය වනුයේ අල්ලාහු තආලාව බැහ දැකීම වේ. තවද එහි ඔහුගේ තෘප්තිය සදාකාලික වේ.

(« වූළ කිරීමේ ක්‍රමය »)



වූළ රහිතව සලාතය නොපිළි ගැනේ.(තහුර්)තැමැති පිරිසිදු කළ හැකි අති පිරිසිදු ජලය මගින් පමණක් වූළ කළ හැක.එනම් එය යථාර්තයෙන්ම පිරිසිදු වූ ගංගා,වැහි,මුහුදු හා ලිං ජලය වේ. **සටහන:** අපිරිසිදු දෙයක් සුළු ප්‍රමාණයෙන් වූ ජලයට මිශ්‍රවීමෙන්, එය නපීස්(අපිරිසිදු) වන්නේය.නමුත් ලීටර් 210කට තරම් නොඅඩු වූ අධික ජලය නපීස් මිශ්‍රවීමෙන් එහි පාට රසය හා සුවඳ ආදියෙන් කුමක් හෝ එකකින් වෙනසක් ඇතිවුවහොත් පමණක් නපීස් වන්නේය.



වූළ කරන බව සිතේ ධාරණය කරගෙන **බිස්මි** කීම. පසුව ඉදිරිපස අත්දෙක මැතික් කවුළු දක්වා සේදීම. නින්දෙන් අවදි වූ තැනැත්තා ජලයේ අත ගිලවන්නට පෙර තුන් වරක් අත්දෙක සෝදා ගැනීම ඉතා වැදගත් වේ. **සටහන:** එක් එක් අංගයම තුන් වරකට වඩා සේදීම මක්රුහ් වේ.



පසුව එක් වරක් මුඛය ජලය මගින් කැලැන්තීම.එය තුන්වරක් කිරීම මුස්තහබ් වේ. **සටහන:** 1= මෙහි දී මුඛය සේදීමෙන් පමණක් සැහීමකට පත් නොවේ. ජලය මගින් කැලැන්තීම අවශ්‍යය වේ.2= කැලැන්තීමෙන් පසුව එය ගිලීම මක්රුහ් නොවේ.3=එම අවස්ථාවේ දී මිස්වාක් කිරීම මුස්තහබ් වේ.



ඉන් පසුව එක් වරක් නාසයට ජලය ඇතුළු කිරීම.තුන්වරක් කිරීම සුදුසු ය. **සටහන:** නාසයට ජලය ඇතුළුකර එය පිට කිරීම පමණක් නොකර,එය අපගේ හුස්මය තුළින් ඉහළට ගෙන පසුව පිට කිරීම අවශ්‍යය වේ.මෙලෙසින් එක් වරක් කිරීම වාජිබ් වන අතර තුන් වරක් කිරීම සුදුසු ය.



පසුව මුහුණ සේදීම (මුහුණේ සීමාවන් :-දිගින් හිසේ කෙස් පැලවුණ ස්ථානයේ සිට තිකටේ යටි පෙදෙස දක්වා, පලලෙන් කන්දෙක අතර ප්‍රදේශයයි.)එක් වරක් සේදීම අනිවාර්ය වන අතර තුන් වරක් සේදීම සුදුසු වේ. **සටහන:** කවෙරෙකුගේ යටි රැවුළ සණව(තිකටේ හම නොපෙනීමෙන්) තිබේ නම්, ඔහු එය අතුල්ලා සේදීම මුස්තහබ් ය.එසේ නොවීමෙන් එය අතුල්ලා සේදීම වාජිබ් වේ.



පසුව ඇගිලි සහිතව දැන වැලමිට දක්වා එක් වරක් සේදීම අනිවාර්යය වේ.නමුත් තුන් වරක් සේදීම සුන්නත් වේ. **සටහන:** වමතට වඩා දකුණත ප්‍රථමයෙන් සේදීම මුස්තහබ් වේ.



පසුව නළලේ අවසානයේ හිසේ ආරම්භයේ සිට උකුණුවල දක්වා හිස සම්පූර්ණයෙන්ම ජලයෙන් පිරිමැදීම. (කණෙන් ඉහළ සුදු පැහැති කොටස ද හිසට අයත්ය.) දබරැගිලි දෙක කණ තුළට යවා මහපටඇගිලි දෙකෙන් කන්දෙකේ පිට පැත්ත පිරිමැදීම,මෙය එක් වරක් පමණක් සේදීම. **සටහන:** 1= නළලේ අවසානයේ හිසේ ආරම්භයේ සිට උකුණුවල දක්වා හිස සම්පූර්ණයෙන්ම ජලයෙන් පිරිමැදීම ද අනිවාර්යය වේ.2=හිසට ඉහළින් වැටී බිමට එල්ලී තිබෙන කෙස් පිරිමැදීම අනිවාර්යය නොවේ. 3=හිසෙහි මුළුමනින්ම කෙස් නොමැතිව මුදු හිසව තිබේ නම්,හිස (තටියය) මත පිරිමැදීම ප්‍රමාණවත් වේ.4=හිසකෙස් හා කණ අතරැති සම පිරිමැදීම අවශ්‍යය වේ.



පසුව ඇගිල්ලේ කෙළවර සිට වළලුකර දක්වා දෙපා එක් වරක් සේදීම අනිවාර්යය වේ.තුන් වරක් සේදීම සුදුසු වේ.

උවදානය 1=වූළහි අංගයන් හතරකි. (අ)= මුඛය කලන්තා,නාසය තුලට ජලය ඇතුළුකර මුහුණ සේදීම. (ආ)= අත් දෙක සේදීම. (ඇ)= හිස හා කණ පිරිමැදීම. (ඈ)= වළලුකර දක්වා දෙපා සේදීම.තවද මෙම අංගයන් අතර අනුපිළිවෙලින් කිරීම වාජිබ් වන අතර,එසේ නොකිරීමෙන් වූළ බිදියන්නේය.
2=එම අංගයන් සේදීමේ දී එකදිගට කිරීම වාජිබ් වේ.එක් අංගයක් වේලෙන තෙක් පමාකර අනෙක් අංගය සේදීමෙන් වූළ බිදියන්නේය.
3=වූළ කිරීමෙන් පසු පහත සඳහන් දුආව උසුරීම සුන්නත් වේ. අස්හදු අත් ලා ඉලාහා ඉලෙලේලාහු වන්දනු ලා පරිකලනු ව අස්හදු අත්ත මුහම්මදන් අබ්දුහු ව රසුලුහු.



සලාතය ඉටුකරන ක්‍රමය



යමෙකු සලාතය කිරීමට සූදානම් වූයේ නම් ප්‍රථමයෙන් කිබ්ලාව මුහුණලා සිටගෙන අල්ලාහු අක්බර් යැයි කීම. ඉමාම් එම තක්බිරය හා අනෙක් තක්බිර ද මෑමුත්වරුන්ට ඇසෙන සේ ශබ්ද නඟා කියයි. සෙසු අය නිහඬව කියති. තක්බිර ආරම්භ කරන විට දැන උරහිස් දක්වා හා ඇඟිලි එකට එකතු කර කෙලින් ඔසවයි. මෑමුත්වරුන් ඉමාම් තක්බිරය කියා අවසන් වීමෙන් පසු ඔවුන් තක්බිර කීම ආරම්භ කරයි.

සටහන්: (ලුහර් අසර් වැනි) නිහඬව පාරායනා කරන සලාතයන් හා අනෙක් සෑම සලාතයකදීම නිහඬව තමන්ට පමණක් ඇසෙන අයුරින් තිශ්පබ්දව පාරායනය කිරීම අවශ්‍යය වේ. හඬව පාරායනා කිරීමේ අවමය අත් අයට ඇසෙන මෙන් පාරායනා කිරීම වන අතර නිහඬව පාරායනා කිරීමේ අවම තත්වය තමාගේ කනට ඇසෙන තරම් ය.



පසුව වම් අත මත දකුණු අත තබා සප්දා කරන ස්ථානයට බැල්ම හෙළන අතර තම දැන පසුව මත තබා ගනියි. පසුව හදිසයේ පැමිණැති ආකාරයෙන් සාලාතයේ ආරම්භක (ඉස්තීක්තාහ්) දුආවත් හි එකක් හෝ පැවසීම. උදා:=(සුබ්හානකල්ලාහුමිම වබ් හමිදික වනබාරකස්මුක වනආලා ජද්නික වලා ඉලාහ ගයිරුක.) ඉස්තීක්තාහ් හි දුආ වලින් එකකි. පසුව ඉමාම් අලාදු බිස්මි උසුරයි. (මේවා නිහඬව පාරායනා කරයි) පසුව ආතිභාව

පාරායනා කරයි. පසුව කුර්ආනයේ කුමක් හෝ කොටසක් පාරායනා කරයි. සලාතයේ ඉමාම් හඬව පාරායනා කරන අවස්ථාවල මෑමුම් ආතිභාව පාරායනා කිරීම මුස්තහබ්වේ. ඉමාම් නිහඬව පාරායනා කරන අවස්ථාවල මෑමුම් පාරායනා කිරීම වාජිබ් වේ. තවද ඉමාම් උජ්රු මග්ටිබ් හා ඉෂා යන සලාතයන් හි ප්‍රථම අදියර(රකආන්) දෙකෙහි හඬනගා ද. අන් සලාතයන්වල නිහඬව ද පාරායනය කරයි.

සටහන්: කුර්ආනයේ සුරාවන් අනුපිළිවෙලින් පාරායනා කිරීම මුස්තහබ් වන අතර එය අනුපිළිවෙල රහිතව පාරායනා කිරීම මක්රුහ් වේ. තවද සුරාවක වාක්‍යයන් හෝ වචනයන් මාරුකර පාරායනා කිරීම හරාම් වේ.



ඉන්පසු අල්ලාහු අක්බර් කියා දැන උරහිස්වලට කෙලින් ඔසවා රුකුල කරයි. අත් දෙකේ ඇඟිලි විහිදුවා දනිස් මත තබා, කොන්ද කෙලින් කර හිස එයට සමාන්තරව තවයි. පසුව= සුබ්හාන රබ්බියල් අලිම්= යැයි තෙවරක් කියයි. මෙලෙස කිරීම තුළින් ඔහු රකආනයක් ලබා ගන්නේය.

සටහන්: අල්ලාහු අක්බර් හා සම්අල්ලාහු ලිමන් හමිදාහ් යන්නන් එම සුදුසු ස්ථානයේ පැවසීම අවශ්‍යය වේ. දැනුවත්ව එය පෙර පසු මාරුකර කීමෙන් සලාතය බිදීයයි.



පසුව =සම්අල්ලාහු ලිමන් හමිදාහ්= කියමින් හිස ඔසවයි. එවිට පළමු තක්බිරයේ මෙන් අත් ඔසවයි. පසුව (රබ්බනා වලකල් හමිදු හමිදන් කසිරන් ශෙයිබන් මුබාරකන් ෆිහි මිල්අස් සමාවාති වමිල් අල් අර්ලි වමිල්අ මාෂි:ත මින් පෙයිඉන් බ:දු) යැයි කියයි.

සටහන්: සම්සුර්ණයෙන් කියාමයට පැමිණීමෙන් (කෙලින් වීමෙන්) පසුවම ඉහත සඳහන් දුආව කිව හැකි අතර එහි අතර තුර නොපැවසීම.



පසුව තක්බිර් කියමින් සුසුද් කරයි. එහි දැන ඉල ඇටෙන් හා කලවා දෙක කුසයෙන් දුරස්කර තබයි. තවද දැන උරහිසට කෙලින් හා එහි ඇඟිලි හා පා ඇඟිලි කිබ්ලාවට කෙලින් තබා ගැනීම. පසුව= සුබ්හාන රබ්බියල් අලා= යනුවෙන් තෙවරක් කියයි.

සටහන්: අංගයන් හතක් තුළින් සුසුද් ය කිරීම අනිවාර්ය වේ. එනම්: පා ඇඟිලි ඇතුළු පැති, දනිස්, අත්ලය හා නළල සමග තහය වේ. සුදුසු කාරනා රහිතව ඉහත සඳහන් අංගයන්ගෙන් එකක් හෝ මගහැරීමෙන් සලාතය පිලිගනු නොලැබේ.



පසුව තක්බිර් කියමින් නැගිට වාඩි වේ.වාඩිවීමේ දී ක්‍රම 2ක් ඇත. **1-** වම්පාදය නවා ඒ මත වාඩි වී දකුණු පාදය ඇණ තබා ඇඟිලි කිබ්ලාව දෙසට සිටින සේ පිටතට නවා තබා ගනී. **2-** පාද දෙක නවා ඒ මත තට්ටම තබා වාඩි වී ඇඟිලි කිබ්ලාව දෙසට හැරී තිබෙන මෙන් නවා තබා ගනී. පසුව (රබ්බි:ඊර්ලි) යි තෙවරක් ප්‍රකාශ කිරීම. මනාපහම් (වර්හමිති වජ්නුර්ති වර්හ:ති වර්සුක්ති වන්සුර්ති වන්දිති වආරිති) යන ප්‍රාර්ථනය එක්කර ගනී. පසුව සුප්ප් දෙක කලින් කළ ආකාරයෙන්ම කරයි. පසුව තක්බිර් කියා නැගිට දෙවන රකෂනය ද පළමු ආකාරයෙන්ම ඉටු කරයි.

සටහන්: දෙවන රකෂනයට සම්පූර්ණයෙන් පැමිණීමට පෙර,කෙනෙකු සුරා ආතිනාව ආරම්භ කළේ නම්,මහු කියාමයට පැමිණීමෙන් පසුව එය නැවත පාරායනා කිරීම අතිවාරයය වේ. එසේ නොවූ කළ, සලාතය බිඳ යයි.



දෙවන රකෂනය අවසානයේ ප්‍රථම අත්තහිය්සානය සඳහා වාඩි වෙයි.එහි වම් පාදය දිගහැර ඒ මත තට්ටම තබා වාඩි වී,දකුණු පාදය කෙලින් සිටවයි.තවද දැනේ ඇඟිලි දිගහැර ලංකරමින් කළව මත තබා, දකුණු අතේ සුලෑඟිලිල හා වෙදැඟිලිල මොලො මැද ඇඟිලිල හා මහපටැඟිලිල වළලේක මෙන් හදා, දබරැඟිලිලෙන් සංඥා කරයි. පසුව අත්තහිය්සාන් කියයි.(අත්තහිය්සා තු ලිල්ලාහි වස්සලොතු වත්තයියිබාතු අස්සලාමු අලෙක අස්සුහන් නබිය්සු වරහ්ම තුල්ලාහි වබරකාතුතු අස්සලාමු අලෙනා ව ආලා

ඉබාදිල්ලා හිස් සාලිහින් අස්හුදු අල්ලා ඉලාහ ඉල්ලේලාහු වඅස්හුදු අත්ත මුහම්මදන් අබ්දුහු වර සුදුහු) යි. රක්අත් තුනක් හෝ හතරක් ඇති සලාතයක් නම් තක්බිර් කියමින් නැගිට සිටී. පළමු රක්අනය වගේම ඉතිරි රක්අත් ඉටුකරයි. එහෙත් ශබ්දනගා නොකියන අතර සිටගෙන ආතිනා පමණක් පාරායනා කරයි.



පසුව අවසාන අත්තහිය්සානය සඳහා(තවර්රුක්) යන විදිහට වාඩි වේ.මෙය සම්බන්ධව සහිත් වූ හදිසයන් කිහිපයක් පැමිණ ඇත.**1-**වම් පාදය නවා දකුණු පාදයේ බත් කෙත්තය යටින් පිටතට දමා පොළොවෙහි වාඩිවී දකුණු පාදය ඇණ සිටවා තබාගැනීම. **2-** වම් පාදය නවා දකුණු පාදයේ බත් කෙත්තය යටින් පිටතට දමා පොළොවෙහි වාඩිවී දකුණු පාදය නොඇණ විහිදවා තබාගැනීම. **3-** වම් පාදය නවා දකුණු පාදයේ බත් කෙත්තය හා කළව අතරින් පිටතට දමා තට්ටම පොළොවෙහි තබා වාඩිවීම.

අත්තහිය්සාන් දෙකකින් යුත් සලාතයක, දෙවන අත්තහිය්සානයේ මෙසේ වාඩිවීම සුන්නන් වේ. පසුව අත්තහිය්සානයේ ඉහත සඳහන් කොටස කියා (අල්ලාහුමිම සල්ලි අලා මුහම්මදීන් ව අලා ආලි මුහම්මද් කමා සල්ලෙයිහ අලා ඉබ්රාහිම වඅලා ආලි ඉබ්රාහිම

ඉත්තක හම්දුන් මජීද්. අල්ලාහුමිම බාටික් අලා මුහම්මදීන් ව අලා ආලි මුහම්මද් කමා බාරක්ක අලා ඉබ්රාහිම ව අලා ආලි ඉබ්රාහිම ඉත්තක හම්දුන් මජීද්) යැයි කියයි.තවද (අඋාදු බිල්ලාහි මින් අදාබිත්තාර් ව අදාබිල් කබිර් ව හිත්තතිල් මහ්සා වල් මොති ව හිත්තතිල් මසිහිද් දජ්ජාල්) යන හදිස් හි පැමිණ ඇති ප්‍රාර්ථනා ද කිරීම සුන්නන් ය.



පසුව සලාම් දෙකක් කියයි. දකුණු පසට හිස හරවා (අස්සලාමු අලෙකුම් වරහ්ම තුල්ලාහ්) යනුවෙන් ද පසුව වම් පසට හිස හරවා එමෙන්ම කියයි. පසුව හදිස් හි පැමිණෙන ලද දික්ර් හා දුආවන් උසුරයි.

දැනුම සෙවීමේ අරමුණ එදිනෙදා ජීවිතයේ ක්‍රියාත්මක කිරීමටය

අල්ලාහු තභාලා පවසයි. විශ්වාසවන්තයන්හි නුඹලා නොකරන දේ ගැන කියනුයේ මන්ද. නුඹලා නොකරන දේ කිම අල්ලාහ්ට ඉතා අප්‍රිය වූ දෙයකි.

- අබු හුරෙයිරා(රළි) තුමා පවසයි: (දැනුම ඉගෙන ගැන එය ක්‍රියා නොකරන්නන්හට උපමාව වනුයේ අල්ලන්ගේ පාදයේ වැය නොකරන සම්පතක් මෙන් ය.)
- හුලෙයිල්(රන්) තුමා පවසයි: එක් දැනුම ඉගෙනගත් විද්වතෙකු ඔහුගේ දැනුමට අනුව ක්‍රියා නොකරන කළ ඔහු නොදැනුම ඇත්තාය.
- මාලික් බින් දිනාජ්(රන්) පවසයි: සමහරුන් එක් අකුරක් හෝ වැරදි නොමැතිව ඉතා හොඳින් කථා කරයි. නමුත් ඔහුගේ ක්‍රියාවන් සියලේ වැරදි ය.

ගෞරවණීය මුස්ලිම් සහෝදර සහෝදරියන්හි ...

සර්වබලධාරී වූ අල්ලන්ගේ නාමයෙන් නුඹලා මෙම කුඩා පොත කියවා නිම කර ඇත. එහෙයින් ඉතිරිව ඇත්තේ මෙහි ඵල ප්‍රයෝජන තෙලා ගැනීම වේ. එනම් මෙම පොතෙහි සඳහන් වූ පරිදි ක්‍රියා කිරීම වේ.

- ඔබ මෙම පොතෙහි යම් අල් කුර්ආන් වැකියන් හි අරුතයන් කියවා ඇති අතර ඒ අනුව ජීවිතය හැඩගැස්වීමට උත්සහා කරනු. මන්ද අප නබි මිතුරියන් ඔහුගෙන් අල් කුර්ආන් වැකි දහයක් පාඩම් කළ ද. එය තේරුම් ගෙන අමල් කිරීමෙන් පසුවය තවත් වැකි දහයක් පාඩම් කරන්නෝය. එනිසාම ඔවුන්-අප දැනුමත් සමග ජීවිතයට අවශ්‍යය අමලය ද ඉගෙන ගත්තෙමු-යනුවෙන් පවසයි. ගෞරවණීය ඉස්ලාමය ද මෙය අගය කරන්නේ ය. ඉබ්නු අබ්බාස්(රළි) තුමා-**ඔවුන් එය හරියාකාරව පාරායනා කරන්නෝය**-යන අල් කුර්ආන් වැකියට. -ඔවුන් එය හරියාකාරව අනුගමනය කරති- යනුවෙන් විවරණ කර ඇත. තවද පුලයිල්(රන්) තුමා පවසයි: තියතවශයෙන්ම මෙම කුර්ආනය පහළව ඇත්තේ ඒ අනුව අමල් කිරීමටය. නමුත් මනුෂ්‍යයින් එය පාරායනා කිරීම පමණක් අමලය කර ගන්නෝය.

- ඔබ මෙම පොතෙහි වදන් කිහිපයක් කියවා ඇති අතර එය ද තම ජීවිතයේ අමල් කිරීමට උත්සහා කරන්න. මන්ද ඉස්ලාම් සැදැහැම්වරුන් පහත සඳහන් නබි වදනට අවනත වීමෙන් ද, ඉන් පසුව එන ලද අල් කුර්ආන් වැකියෙහි සංඥා කරනු ලැබූ දඬුවමට බියෙන් ද, යමක් ඉගෙන ගත් කළ, එය අමල් කිරීමට හා ඒ වෙත කැඳවීමට තරග කරති. එනම් නබි(සල්) තුමාණන් පැවසුවේය. **මා නුඹලා හට යමක් අණ කළ ද, එය නුඹලාගේ ශක්තියට හැකි පරිදි ගෙන එණු, තවද මා නුඹලා හට වැලකූ දෙයින් නුඹලා මුළුමනින්ම වැලකෙනු.** (බුහාරි, මුස්ලිම්) එහෙයින් (අප දුන්නා) ඔහුගේ ඇණවුමට එරෙහිව ක්‍රියා කරන්නන් තමා හට යම් පීඩන ඇති විය හැක හෝ ඉතා දරුණු වේදනාවන් පැමිණිය හැක යනුවෙන් බියට පත් වහු. (අත්තූජ්-63)

මේ හා සම්බන්ධ අමලයන් කිහිපයක් පහත දැක් වේ.

- නබි(සල්) තුමාගේ බිරියවන උම්මු හබ්බා(රළි) තුමිය පවසන්නීය: **කවරෙකු එක් දිනෙක රකාඅත් 12ක් (නරිල්) සලාතය ඉටු කරන්නේ ද, ඒ වෙනුවෙන් ඔහුට ස්වර්ගයේ තිවෙසක් තනනු ලැබේ.** (බුස්ලිම්) තවද පැවසුවාය. මා මෙම වදනට සවන් දුන් දින සිට මෙම ක්‍රියාව අත් නොහැරුවෙමි.
- ඉබ්නු උමර්(රළි) තුමා ප්‍රකාශ කරයි: **වසීයා කිරීමට ලක්වන ලද දෙයක් එක් මුස්ලිම් වරයෙකු සතුව පසු වී, ඔහු එය තමන් සතුව නොලියා තබා රාත්‍රියන් 2ක්**